

PAHASARANI

ප්‍රතිඵලියාලු

සමාජ සන්කාරක වැඩසටහන 2021

අ.පො.ස. උයස් පෙළ

# අදාළක විද්‍යාව



කළමනාකරණ පීඛ ගිණු සිංගමය - පේරාදෙණිය විශ්වවිද්‍යාලය

## පෙර්වදන

කාලයාගේ ඇටුවමෙහෙත් වර්තමාන ලෝකයම ඩිලිට්ල්කරණය විමත් සමග මාර්ගගත අධ්‍යාපනය කුමයකට ඔබන් මමන් අද කොටු වෙමින් පවතී. මර්ගගත අධ්‍යාපනය තුළ විවිධ දිනාත්මක පතිකඩයන් නිබෙන හමුද සංවර්ධන වෙමින් පවතින රටක බහුතර ගිණුමෙන් පිරිසකට මාර්ගගත අධ්‍යාපනය කුමය තුළ 'උගත මනා ගිල්පයමයි මත රුකෙනා' යන පාඨයට සාධාරණයක් කිරීමට ඇති හැකියාව අඩු බව රහස්‍යක් නොවෙයි. විශේෂයෙන්ම දහතුන් වසරක කාලයක් විවිධ බාධක මැද තමා ලැබූ අධ්‍යාපනය ගැටී කැපු ඉණි බවට පත් වනුයේ අද අපේ රටේ බොහෝමයක් වූ අපේම උසස් පෙළ සහෝදර සහෝදරියන්ගේ අස් පනා පිටමය. අදටත් අධ්‍යාපනය බැං පේරාදෙනිය විශ්වවිද්‍යාලයිය කළමනාකරණ පියි ගිණු සංගමයේ අපිට මේ අසාධාරණයකම් අස් පනාපිට දැකිමින් කළ රේඛි පරි වලින් අස් වසා ගනිමට අයිතියක් නැත.

ඉතින් මෙශ්‍රම නංගියේ මල්ලියේ 'ගක්නිමන් වානේ පන්නරයක් ලැබෙන්නේ දැයි ගින්දර්කින්' බව කිසි විටකත් අමතක නොකරන්න. ඒ සඳහා ගක්නිය ලබාදීමට පේරාදෙනිය කළමනාකරණ පියි ගිණු සංගමයේ පැහැසිරණ අනුකම්වාව මගින් සිදු කරන්නාවූ කඩා උත්සාහයක් අද ඔබ මේ දැකින්නේ. වසර ගණනාවක පටන් නිදහස් අධ්‍යාපනයේ නියම එම හැම අයෙකුටම සමානව ලබා දීමට 'පැහැසිරණ', පේරාදෙනිය විශ්වවිද්‍යාලයිය කළමනාකරණ පියි ගිණු සංගමය අදත් හෝත් නොහවතින ගමනක යෙදෙනු ඇත.

ඉතින් නංගි, මල්ලි ඔබට යන්නට තවන් බොහෝමයක් දුර ඇත. ඒ ගමනේ ආරම්භයම අදුරු සෙවනැලි වලට පවා නොදෙනු වස් ඔබ අනිවාර්යයෙන් සටහක යෙදීමට අවසිය. මේ පොත මගින් ඔබට ලබා ගත හැකි උපරිම එම නෙලා ගන්න. එමෙන්ම ඔබ අතට මේ පොත මෙළසින් ගෙන එමට නන් අයුරේන් සහය දුන් සැමට අයෙකුටම පැහැසිරණ අපි ස්තූතියි කරමු.



## මහා ශිෂ්‍ය සංගමය- පේරාදෙණිය විශ්වවිද්‍යාලය

ආදරණිය සහෝදරවරුනි/සහෝදරයනි,

ඔබට යම් තාක් උරකට දුරස් වූ ආමත්ත්තායකින් වුවත් අපි විශ්වාස කරනවා ඔබට ආමත්ත්තාය කිරීමට සුදුසුම කුමය ආදරණිය සහෝදරවරුනි සහෝදරයනි යන්හකිය. විශේෂයෙන්ම තරගකාරී අධ්‍යාපන රාවන්, පවතින සමාජ වට්ටිවාවන් සහෝදරන්වය ඔබන් දුරස් කිරීමට සමත්ව ඇති මොහොතක සමාජ සත්කාරක ව්‍යාපෘතියක් හරහා ඔබ කරා පැමිණීමට ලැබීම පිළිබඳව අප සතුව වන්නේමු.

විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සමාජයට අත්‍යවශ්‍ය සාධක බව ජ්‍යෙෂ්ඨ වසංගතය විසින් නැවත නැවත සමාජයට ඔප්පු කර ඇති මොහොතක, පීවිතයක සැබෑ විරිනාකම මුදලින් මැනිය නොහැකි බව මුළු මහත් සමාජයටම අවබෝධ විය යුතු මොහොතක ඔබට ලැබෙන මේ අත්වැල තුදෙක් ඔබේ විනාගය සාර්ථක කර ගැනීම සඳහා පමණක් වන අත්වැලක් මෙස අපි නොසලකමු. මෙය තුළින් ඔබ බ්‍රාහ්‍යන්හා දැනුම සහ නිදහස් අධ්‍යාපනය හරහා ඔබ මෙනෙක් අත්පත් කර ගත් සමස්ත දැනුම මේ සමාජය වඩා යහපත් සමාජයක් බවට පත් කිරීම සඳහා යොදා ගත යුතුය යන්න යන්න අපගේ ස්ථාවරයයි.

අවසන් වශයෙන් ඔබ ඉදිරියේ දී මුහුණ දීමට නියමිත විභාග කටයුතු වලින් කටයුතුවලින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට කර ගැනීමට ඔබට සුඩ පතන අතරම එම ජයග්‍රහණය ඔබ පීවිතයේ පොදුගැලික ජයග්‍රහණයක් බවට රාමු කර නොගෙන ඔබගේ අධ්‍යාපනය වෙනුවෙන් බඳ මුදල් වැය කළ සමස්ත සමාජයේම යහපත වෙනුවෙන් එම ජයග්‍රහණයක් හාවිතා කළ යුතුය. අවසන සියලු දෙනාටම හොඳින් පීවත් විය හැකි යහපත් සමාජයක් ගොඩනැගීම අප සතු වගකීම වන අතර ඒ වෙනුවෙන් පළමුවන් දෙවනුවන් තෙවනුවන් ඔබ ඉගෙන ගත යුතුය.

පළමුව මේ සමාජය මෙනෙක් සොයාගෙන ඇති දැනුම සියල්ලම ඔබ ඉගෙන ගත යුතුය. දෙවනුව සමාජය තුළ මිනිසුන් දක් විදින බවත් තෙවනුව ඔවුන් එයින් මුදවා ගැනීම අපේ යුතුකමක් බව හා ඒ වෙනුවෙන් මාර්ගය ඔබ ඉගෙන ගත යුතුය.

ඔබ සියලු දෙනාටම ජය වේවා!

යොන් අකිල ජයතිලක

සහාපති

මහා ශිෂ්‍ය සංගමය

පේරාදෙණිය විශ්වවිද්‍යාලය

පේරාදෙණිය



## කළමනාකරණ පිධි ශිෂ්‍ය සංගමය- පේරාදෙණිය විශ්වවිද්‍යාලය

ආදරණිය නංගියේ මල්ලියේ,

දැකෙකට අධික අධ්‍යාපන ගමන් මගක නියලි සාර්ථක අවසාහයක් අනියසට ඔබ අද පැමිණ සිටිම සතුටට කරුණාකි. නමුත් අතිය පිඩාකර් සහ ගැටුළු සහගත අධ්‍යාපන තුම්බේ මස්සේ අනාගත සිහින කරා හඳු යාමට ඇති අපහසුව අප හොඳින්ම දුන්නා කරුණාකි. වසර 13 කට අධික කාලයක් තිදුහස් අධ්‍යාපන හිමිකම තුක්ති වේදීමට, දහසකුත් එකක් සිපුන්ගේ සහ සටන් කරන ව්‍යාපාරවල සැයින්ගේ මළ කදුන් මතින් අවස්ථාව ඔබට හිම්වුවද, මත පරපුරට එම තිදුහස අනිම කිරීමට අදවන වට කටයුතු සැකසෙමින් තිබීම අප සියලු දෙනා හොඳින්ම දුන්නා කරුණාකි. එමකිසා තිදුහස් අධ්‍යාපනයන්, අධ්‍යාපනයේ තිදුහසත් උදෙසා කටයුතු කිරීම ඔබ අප සියලු දෙනාගේ උර මත පැටවුන වගකීමකි. එමෙන්ම අතියේග පිට අතියේග මතින් තම කඩිම් ජයගැනීමට නොඉවසිල්ලෙන් ඇගිලි ගනින ඔබ වැනි සියලුම පාර්ශවයන්ට වර්තමාන ගෝලිය කොට්ඨානා වසංගතය දුරුගත නොහැකි අවාසනාවන්ත බලපෑමක් එල්ලකර හමාරය. විශේෂයන්ම අධ්‍යාපනය හා සෞඛ්‍ය වැනි අත්‍යාවශ්‍ය අංශ හට ඒ තුළින් වන හානිය නිසා අන්වන අවාසනාවන්ත ඉටුමට ඔබ අප සියලු දෙනා හටම මුහුන දීමට සිදුවී ඇති අතර එයට කාර්යක්ෂම විසුදුම් සේවීමට කිසිදු පාර්ශවයක් ඉදිරිපත් නොවීම කනාටුවට කරුණාකි. කිය නිම කළ නොහැකි සමාජ විෂමතා සහ දූෂ්ඨකරණ ගොන්නක් හමුවේ වුවද ඔබේ සිහින කරා හඳු යාම ඔබේ වගකීමකි. පැහැසුරුණිය සමාජ සන්කාර වැඩසටහන තුළින් අප බලපාරෝන්තු වන්නේද එකී සමාජය ගැටුළු හේතුවෙන් පිඩා වේදින ඔබ වැනි අපේම සහෝදර සහෝදරයන්ගේ බලපාරෝන්තු දීර් ගැනීමටතියි. ඔබ යන ගමන් මගේ සාර්ථකත්වයට රැකුලක් බවට මෙම වැඩසටහන පන්වනු ඇතියි අපගේ විශ්වාසයි. පාසල් අධ්‍යාපනයන් පසුව සරසවී වර්මි බ්‍රබා ගැනීමට ඇති ඔබගේ පැනුම මේ අයුරින් සවීමත් කිරීමට අප නිබුදව කටයුතු කරන අතර උසස් අධ්‍යාපන සිහිනය සබඳ කර ගැනීමට සහ පිරිපත් පුරුවැසියකු ලෙස සමාජයේ පීවන් වීමට අධ්‍යාපනය පමණක් නොව අන්දැකීම්, විනය, තාර්කික බව සහ තීර්මාණිකිත්වයද ඉතා වැදුගත් බව අපගේ අදහසයි. තාර්කික පුරුවැසියකු වීමේ ගමන් මගේ අවසාහය වන්නේ පිරිනි ඇති සමාජය නැවත සවීමත් කිරීම බව ඔබ මතක තබා ගත යුතුය. පීවනය ජය ගැනීමට ඔබ යන මේ ගමන් මගට අවශ්‍ය ග්‍රන්ථය දෙරුය ලැබේවායි අප හදුවනින්ම ප්‍රාර්ථනා කර සිටින්නෙමු.

ඔබට සුහුපැනුම් !!!


කළමනාකරණ පිධි ශිෂ්‍ය සංගමය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය.




## පටුන

<b>01. ආර්ථික විද්‍යාව යනු? Definition for Economics.....</b>	<b>1</b>
ආර්ථික විද්‍යාව සමාජයේ විද්‍යාවක් ලෙස .....	1
ආර්ථික විද්‍යාත්මකව සිතිම .....	2
මිනිස් අවශ්‍යතා හා ව්‍යවත්‍යාස (Needs and Wants).....	3
භාණ්ඩ හා සේවා (Goods and Services).....	4
නිෂ්පාදන සම්පත් .....	9
සම්පත් බෙදා වෙත් කිරීම හා නිමුවම බෙදාහැරීම. ....	18
ආර්ථික පද්ධති.....	24
නිෂ්පාදන හැකියා ආද්‍රේගය (Production Possibility) .....	39
<b>02. ඉල්ලම හා සැපයුම.....</b>	<b>52</b>
ඉල්ලම.....	52
ඉල්ලම් නම්කතාවය .....	58
සැපයුම.....	68
සැපයුම් නම්කතාවය .....	75
වෛලෝදෝල සමැත්තිය (Market Equilibrium).....	81
<b>03. රුපය වෙළුදෝපාලට රුපය මදින්ත් වන ආකාරය.....</b>	<b>88</b>
බදු පැනවීම.....	90
නිෂ්පාදන සහනාධාර සැපයීම .....	106
මිල පාලනය ප්‍රතිපත්ති .....	114
සහතික මිල/ ආධාරක මිල ප්‍රතිපත්තිය .....	126
<b>04. නිෂ්පාදන පිරිවාය සහ සාධක වෙළුදෝපාල.....</b>	<b>131</b>
නිෂ්පාදන ලිඛිය .....	131
නිෂ්පාදනය හා සම්බන්ධ ප්‍රධාන කාල ස්වර්ශප .....	132
නීත්‍ය ආන්තික එලඟ නීතිය .....	134
පරිමාණානුකූල එල නීතිය .....	138



නිෂ්පාදන පිරිවැය ආණිත මූලික සංකල්ප .....	139
නිෂ්පාදන ක්‍රියාවලියේදී පිරිවැය හැසිරෙන ආකාරය.....	147
වෙළඳපාල ව්‍යුහ.....	167
නිෂ්පාදන සාධක වෙළඳපාල හැසිරීම .....	200
<b>05. ජාතික ගිණුම්කරණය.....</b>	<b>217</b>
<b>06. සාර්ව ආර්ථික සමනුව්‍යය .....</b>	<b>243</b>
නිර්වචනය .....	243
විවිධ ප්‍රවේශය ඔස්සේ සමනුව්‍යය .....	245
සරල ආර්ථිකයක සමනුව්‍යය.....	247
සංවෘත ආර්ථිකයක සාර්ව ආර්ථික සමනුව්‍යය .....	261
විවෘත ආර්ථිකයක සමනුව්‍යය .....	270
<b>07. මුදල් බැංකු .....</b>	<b>276</b>
මුදල්, මුදල් වර්ග හා මුදල් කාර්යයන් .....	277
මුදල් ඉල්ලම (දුවිලනාවරණය) .....	281
මුදල් සැපයුම .....	285
මිල මට්ටම ආණිත සංකල්ප, න්‍යාය සහ මිනුම .....	288
මිල දුර්ගක .....	293
හු ලංකාවේ මූල්‍ය පද්ධතියේ කායි හාරය.....	295
හු ලංකා මහ බැංකුවේ අරමුණු හා කාර්යනාරය .....	299
වාණිජ බැංකුවක කාර්යනාරයන් .....	300
<b>08. වෙළඳපාල අසමත් වීම.....</b>	<b>305</b>
වෙළඳපාල අසමත් වීමට හේතු .....	305
බඟිරතා.....	311
බදු මුලධීම හා බදු ව්‍යාපිකරණය පිළිබඳව විමර්ශනය හා රාජ්‍ය අයනාරය .....	323
<b>9. අන්තර් ජාතික වෙළඳාම .....</b>	<b>334</b>
නිර්පේක්ෂ වාසි සිද්ධාන්තය.....	334



සාමේක්ෂණික මුදලය්ම.....	336
ආරක්ෂණය Protection .....	337
ශ්‍රී ලංකාවේ ආනයන අපනයන සංයුතිය .....	342
<b>10. ගෙවුම් ගේඟ ලේඛනය .....</b>	<b>347</b>
ප්‍රංගම ගිණුම / වර්තන ගිණුම .....	348
ප්‍රාදේශ ගිණුම .....	353
මූල්‍ය ගිණුම .....	353
ගෙවුම තුළන අසමතුවනා.....	354
විදේශ විනිමය අනුපාතිකය.....	363
බහු පාර්ශවීය මූල්‍ය ආයතන .....	369
<b>11. තිරසර සංවර්ධනය .....</b>	<b>372</b>
ආර්ථික වැදුදීය Economic Growth .....	372
ආර්ථික සංවර්ධනය Economic Development .....	375
මානව සංවර්ධනය.....	376
තිරසර සංවර්ධනය .....	376
සංවර්ධනය මිනුම් කිරීම් ද්‍රේශක .....	377
ආදායම් විෂමතාවය Income Inequality .....	381
දර්දනා සංකල්පය Poverty.....	385
ශ්‍රී ලංකාවේ ජනගහන ව්‍යුහප්තියේ වෙනස් වේම් සහ එහි ප්‍රතිච්චය .....	393
ගම බලකාය Labor Force.....	399
<b>12. ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යුහය සහ ප්‍රතිපත්ති .....</b>	<b>404</b>
නිදහසෙන් පසු ශ්‍රී ලංකා ආර්ථිකයේ සිදු වූ වෙනස්කම් .....	404
ආර්ථික නිර්බාධකරණය .....	409
ශ්‍රී ලංකා ආර්ථිකයේ නව ප්‍රවත්තන පිළිබඳ ගවේෂණය .....	410
යටිනල පහසුකම් සංවර්ධනය .....	420
සමකාලීන ආර්ථික සිදුවීම් සහ ප්‍රතිපත්ති.....	426



# 1. ආර්ථික විද්‍යාව යනු? Definition for Economics)

ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් තිර්වචන රාජෝක් ඉදිරිපත් වී තිබේ. ආර්ථික විද්‍යාවේ විෂය ක්ෂේත්‍රය විශාල හා පූර්ණ එකකි. නූතන ආර්ථික විද්‍යාඹුද්‍යයන් පහත දැක්වෙන ආකාරයේ පොදු නිර්වචනයට එකඟ වේය.

“ආර්ථික විද්‍යාව වනානි විකල්ප හාවින ඇති දිග හිග සම්පත්, විවිධ හාන්ඩ් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගැනීමත්, වර්තමාන හා අනාගත පරේහොශනය සඳහා සමාජයේ විවිධ පුද්ගලයන්ගේ හා කණ්ඩායම් අතර ඒවා බෙදා හැරීමත්, යන කරුණු පිළිබඳව මිනිසුන් සහ සමාජය තෝරීම් කරනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳව අධ්‍යනයයි.”

හමාජ්‍ය තුළ සම්පත් සම්හාරය සීමිත බවත්, එබැවින් සමාජයට අන්කර ගත හැකි හාන්ඩ් ප්‍රමාණය හිගකමට යටත්ව පවතින බවත්, අනිත් අතට සමාජය තමන් සතු හිග සම්පත් කාර්යක්ෂමව උපයෝගනයත් කළ යුතු වේ.

## ආර්ථික විද්‍යාව සමාජයේ විද්‍යාවක් ලෙස

ආර්ථික විද්‍යාව සමාජයේ විද්‍යාවක් වේ. සමාජය විද්‍යාවක් යනු සමාජයේ හා පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් සහ වර්යාවන් පැහැදිලි කිරීමට හා විශ්ලේෂණය කිරීමට යොදාගනු ලබන විද්‍යාවන් ය.

ලිඛා:- දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, මිනෝ විද්‍යාව, මානව විද්‍යාව.

සමාජය විද්‍යාවක් ලෙස ආර්ථික විද්‍යාව මගින් අවධානය යොමු කරන්නේ පුද්ගලයන්ගේ හා සමාජයේ ආර්ථිකමය හැසිරීම් හා ආර්ථික සංසිද්ධීත් පැහැදිලි කිරීම, විශ්ලේෂණය කිරීම හා ප්‍රත්‍යාක්ෂිතය කිරීම යන කාර්යයන් කෙරෙනිය.

## ආර්ථික විද්‍යාව හැඳුනුමේ වැදුගත්කම

- සාර්ථක පුරුවැකියකු ලෙස සමාජයේ කටයුතු කිරීමට.
- රාජ්‍ය පාලනය සඳහා වැදුගත් වේම.
- බුද්ධිමත් ජන්ද දායකයෙකු ලෙස තම වගකීම් හා යුතුකම් ඉටු කිරීමට.
- අවට සමාජයේ ආර්ථික සංසිද්ධීත් අවබෝධ කරගැනීමට.
- තාර්කික පාරිභෝගිකයකු ලෙස කටයුතු කිරීමට හැකි වේම.



## ආර්ථික විද්‍යාත්මකව සිනීම

සම් සමාජයක්ම හිගකම නැමති කේන්දිය ප්‍රශ්නය හමුවේ තේරීම කළ යුතු වේ. එහි දී කැප කිරීමක් හෙවත් ආච්ජේ පිරිවායක් දැරීමට සිදුවේ. ආර්ථික විද්‍යාත්මකව සිනීම යන්නෙන් අදහස් කරනුයේ ආන්තික ප්‍රතිලාභ හා ආන්තික පිරිවාය සලකා බලා තීරණ ගැනීම කළ යුතු බව යි.

### යට්ටානුරුද්‍ය හා අනිමතානුරුද්‍ය ප්‍රකාශ

#### යට්ටානුරුද්‍ය ප්‍රකාශ

- යට්ටානුරුද්‍ය ප්‍රකාශයක් යනුවෙන් අදහස් කරනුයේ යම් දොයක දැනට පවතින ස්වභාවයන්, කලින් පැවති ප තත්ත්වයන්, ඉදිරියට ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳව අධ්‍යයනය කිරීමයි.
- එනම් කුමක්ද? කුමක් වූයේද? කුමක් වනු ඇති ද? යන ප්‍රශ්න වලට පිළිතුරා දීම සඳහා යොමු වුතු ප්‍රකාශයන් වේ.
- යට්ටානුරුද්‍ය ප්‍රකාශ හරි හෝ වැරදි විය හැකිය හැකිය. එවන් ප්‍රකාශයක නිරවද්‍යතාවය ප්‍රතික්ෂේපමුව කරනු මෙන් පරීක්ෂා කළ හැකිය.
- මෙම ප්‍රකාශ විෂයාත්‍ය බද්ධ වේ/ විද්‍යාත්මක වේ. විවෘත කිහිපයක් අතර සම්බන්ධතාව දැක්වීමට හෝ කිසියම් සංසිද්ධියක් පැහැදිලි කිරීමට මේ ප්‍රකාශ යොදා ගැනේ.
- ආර්ථික හැසිරීම් හා සංසිද්ධින් විග්‍රහ කරයි.

උස්:- මුදල් සැපයුම හා මිල මිටිටම අතර අනුලෝච්නා සම්බන්ධතාවයක් ඇත.

#### අනිමතානුරුද්‍ය ප්‍රකාශ

- අනිමතානුරුද්‍ය ප්‍රකාශයක් යනුවෙන් අදහස් කරනුයේ යම් දොයක සිදුවිය යුතු ස්වභාවය කුමක්ද? යන්න අධ්‍යයනය කිරීමයි.
- එනම් කුමක් විය යුතු ද? යන ප්‍රශ්නයට දෙන පිළිතුරා හා යොමුවුතු ප්‍රකාශයන් වෙයි.
- මෙම ප්‍රකාශ පුද්ගල පුද්ගල බද්ධ වේ. (ආන්මගන වේ)
- ආර්ථික ප්‍රතිපත්තින් විග්‍රහ කරයි.

උස්:- ආදායම හා දහය අසමානව බෙදියාම අසාධාරණ වේ.



## සාර්ව හා සූක්ෂම ආර්ථික විද්‍යාව

ආර්ථික විද්‍යාවේ විෂය කේත්තුය සූක්ෂම හා සාර්ව වගයෙන් ප්‍රධාන කොටස් 2කට වෙන් කළ හැකිය.

### සාර්ව ආර්ථික විද්‍යාව (Macro economics)

සාර්ව ආර්ථික විද්‍යාව ලෙස අදහස් කරනුයේ කිසියම් ආර්ථික පද්ධතියක් සමස්ථයක් ලෙස ගෙන එහි ව්‍යුහය, සාධනය හා හැසිරීම පිළිබඳ විශ්ලේෂණය කිරීමයි.

උඟ:- සේවා නිශ්චක්තිය හා සේවා විශ්චක්තිය.., උද්ධමනය හා මිල මට්ටම.

### සූක්ෂම ආර්ථික විද්‍යාව (Micro& economics)

ආර්ථික පද්ධතියක් තුළ සිටින පාරෝගියන්, ගුම්කයන්, නිෂ්පාදන ආයතන හා ආන්ඩුව වැනි නිර්ණ ගෙන්නා විවිධ ඒකකයන්හි හැසිරීම විග්‍රහ කිරීම සූක්ෂම ආර්ථික විද්‍යාව වේ.

උඟ:- භාන්ඩයක මිල/ඉල්ලම/සැපයුම පිළිබඳ හැඳුරීම.

පුද්ගල ආදායම.

### මිනිස් අවශ්‍යතා හා ව්‍යවමනා (Needs and Wants)

#### මිනිස් අවශ්‍යතා

මිනිසකු වගයෙන් ජීවත් වේම සඳහා පුද්ගලයකට අවශ්‍ය අවම දැක අවශ්‍යතා නම් වේ. ජීවත්වීමට සපුරාගත යුතු අවම දැක ඇත්තේ සිමිත ප්‍රමාණයකි.

1. හොඳික අවශ්‍යතා - ආහාර, අඳුම්, වාසස්ථාන

2. මානසික අවශ්‍යතා - ආදරය, කරුණුව, මිත්‍රෝධ්‍ය, ආත්ම අභිජනය

#### මිනිස් ව්‍යවමනා

අවශ්‍යතා සපුරා ගැනීමට හා තැප්තිය වැඩි කරගැනීම සඳහා මිනිසා තොරා ගනු ලබන විවිධ ආකාර, කුම හා ස්වර්ශප ව්‍යවමනා නම් වේ. අවශ්‍යතා සිමිත වන අතර ව්‍යවමනා අසීමිතය. ව්‍යවමනා සංකීර්ණ වන අතර විවිධ වේ.



## භාණ්ඩ හා සේවා (Goods and Services)

මිනිස් අවශ්‍යතා හා වුවමනා ගුවකරගැනීමට හැකි එනම් උපයෝගීතාවක් ලබාය හැකි ඕනෑම දෙයක් භාණ්ඩ හා සේවා ලෙස අදහස් වෙයි.

උදා:- සහල්, මෝටර් රථ, වෛද්‍ය සේවා, ගුරු සේවය

ආර්ථික විද්‍යාව තුළ ඇතැම් විට භාණ්ඩ යන වචනය භාණ්ඩ හා සේවා දෙවර්ගයම හැඳින්වීම සඳහා ලිඛිල් අර්ථයෙන් භාවිත වේ.

1. ආර්ථික භාණ්ඩ

2. ආර්ථික නොවන භාණ්ඩ / නොමිලේ භාණ්ඩ

### ආර්ථික භාණ්ඩ

ආර්ථික භාණ්ඩ ලෙස අදහස් කරන්නේ සැපයුමේ හිගකමක් දක්නට ලැබෙන භාණ්ඩයි. එනම් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ආර්ථික සම්පත් උපයෝගනය කරනු ලැබූ භාණ්ඩයි.

උදා:- රුක්පවාහිනීය, මෝටර් රථ, පොත්, අඛණ්ඩම්

### ආර්ථික භාණ්ඩ වල මූලික ලක්ෂණ

- හිග සම්පත් යොදා ගෙන යොදා ගෙන නිෂ්පාදනය කිරීම.
- වුවමනාවන්ට සාපේක්ෂව සැපයුම සිමා සහිත වීම.
- ආවස්ථික පිරිවැයක් තිබීම.
- නිෂ්පාදන ක්‍රියාවලියක් තිබීම.
- සංම්බුද්ධ තේරීම පිළිබඳ ප්‍රශ්නය පැන හැඟීම.
- මිනිස් තීරණ වල ප්‍රතිඵලයක් වීම.

### ආර්ථික නොවන භාණ්ඩ / නොමිලේ භාණ්ඩ

ආර්ථික නොවන භාණ්ඩ යනුවන් අදහස් කරන්නේ ඉන්ස මිලක දී පවා අසිම්ත සැපයුමක් සහිත භාණ්ඩයි. මෙවා නිපදවීම සඳහා ආර්ථික සම්පත් උපයෝගනය නොකරන අතර ආවස්ථික පිරිවැයක් ද නොමැත.

උදා:- හිරුලීලිය, ස්වභාවික වාතය, ජ්‍යෙෂ්ඨ



ආර්ථික නොවන භාණ්ඩ වල මූලික ලක්ෂණ

- නිෂ්පාදනය කිරීම සඳහා හිග සම්පත් භාවිතා නොකරයි.
- සැපයුම අසීමිත වේ.
- ආවස්ථික පිරිවැයක් නොමැත.
- නිෂ්පාදන ක්‍රියාවලියක් නොනිවේ.
- මිනිස් ව්‍යවමනාවන්ට සාපේක්ෂව හිග නොවේ.
- මිනිස් තීරණයක ප්‍රතිච්ලියක් නොවේ.

මිලක් නොගෙවීම මත කිසියම් භාණ්ඩයක් ආර්ථික නොවන වග තීරණය කළ නොහැකියා. ණක්ති විදින්නන් විසින් ඒ සඳහා මිලක් නොගෙවුවද, සමාජයේ කිසියම් පාර්ශවයක් ඒ සඳහා මිලක් දරා ඇත්තම ඒවා ආර්ථික භාණ්ඩ වේ.

උදා:- පාසල් සිසුන්ට නොමිලේ ලැබෙන පෙළ පොත් භා තිල ඇඳම්.

### ආර්ථික සම්පත් භා ආර්ථික නොවන සම්පත්

- සීමිත සැපයුමක් සහිත සම්පත් ආර්ථික සම්පත් හෝවත් හිග සම්පත් ලෙස හැඳුන්වේ. මේවාට වෙළඳපාලනී මිලක් පවතී.
- අසීමිත සැපයුමක් සහිත නිෂ්පාදන සම්පත් නොමිලේ සම්පත් නැතහොත් ආර්ථික නොවන සම්පත් ලෙස අදහස් වේ. ගුන්‍ය මිලකදී පවා ඒවායේ සැපයුම අසීමිත වේ.

උදා:- තීරුණිලිය, වාතය, ජලය

- “ගුන්‍ය මිලකදී අසීමිතව සැපයෙනු ඇතැයි” සඳහන් කළ විට නොමැග යවන සුළු අදහසක්ද ඇති විය හැකිය. මක්නිසාදයන් කිසියම් සාධකයක් අසීමිතව ලබාගත හැකි නම්, එය හැමවිටම ලබාගත හැකි ලෙස අඛණ්ඩ සැපයුමක් තිබිය යුතුය. එහෙත් තීරු එළිය වැනි සම්පතක් ද්‍රව්‍ය පුරාම ලබාගත හැකි නොවේ. මේ අනුව නොමිලේ සම්පත් යන්නෙන් අදහස් වන්නේ අසීමිතව ලබාගත හැකිය යන්න නොව, සැපයුමක් පවතින අවස්ථාවලදී පිරිවැයකින් තොරව එම සම්පති ලබා ගත හැකි බව ය.



## හිගකම (Scarcity)

හිගකම යනු අසීමිත මිනිස් ව්‍යවමනා සපුරා ගැනීම සඳහා සමාජය සතුව පවත්නා සම්පත් සම්හාරය ප්‍රමාණවත් නොවීමයි.

හිගකම පිළිබඳ ප්‍රශ්නය පැන නගිනුයේ,

- යම් දෙන ලද අවස්ථාවක මිනිස් ගැනීම ව්‍යවමනා අසීමිත වීම.
- යම් දෙන ලද අවස්ථාවක සමාජය සතුව පවත්නා සම්පත් සම්හාරය සීමිත වීම නිසයි.

ආර්ථික විද්‍යාවේ හිගකම සම්බන්ධයෙන් අවධාරණය කළ යුතු කරුණු.

- සාපේක්ෂ සංකල්පයක් වීම

යම් දෙන ලද සම්පත් සම්හාරයක් යටතේ හිග කමක් ඇති කරනු ලැබේද? නොලැබේද? යන්න තීරණය වනුයේ එම සම්පත් සම්හාරය යොදාගතිමත් තාප්තිමත් කර ගැනීමට අවශ්‍ය වන ව්‍යවමනා ප්‍රමාණය මතයි. එබැවින් ආර්ථික විද්‍යාව තුළ හිගකම තීර්ණපත්‍රය කරනු ලබන්නේ සාපේක්ෂ සංකල්පයක් ලෙසිනි.

- සෑම සමාජයකටම පොදු බව

මිනිස් ව්‍යවමනා අසීමිත වීම භා සම්පත් සම්හාරය සීමිත වීම සෑම සමාජයකටම පොදු ලක්ෂණ බැවින් හිගකම පිළිබඳ ප්‍රශ්නය සෑම සමාජයකටම පොදු වෙයි. එබැවින් ලෝකයේ ධනවත් රටවල් මෙන්ම දිලිඳ රටවල් ද එකසේ මෙම හිගකම පිළිබඳ ප්‍රශ්නයට මුහුණ දෙනු ලැබේ. දිලිඳ රටවලට සාපේක්ෂව ධනවත් රටවල ඒක පුද්ගල සම්පත් පරිශෝජනය වැඩි ව්‍යවද එම රටවල මිනිස් ව්‍යවමනා සමග බලන විට හිගකම පිළිබඳ ගැටුවට මුහුණ දේ.

- 'දිලිඳකම' යන්නට වඩා වෙනස් බව

ලොව දිලිඳ මෙන්ම ධනවත් පුද්ගලයන් ද එකසේ හිගකමට මුහුණ දේ.

ලභා; ලොව දිලිඳ මෙන්ම ධනවත් පුද්ගලයන්ට ද දිනකට පාරිභෝජනයට ඇත්තේ පැය (24) පමණි.

- අකාර්යක්ෂමතාවය නොවන බව

යම් සමාජයක් සම්පත් කාර්යක්ෂමව භාවිතා කළද හිගකම නමැති ගැටුව නොවීසදේ.



- තාවකාලික තත්ත්වයක් නොවන බව

අදහමේ වෙළඳපාලවල් තුළ තාවකාලිකව යම් භාණ්ඩයක් වෙනුවෙන් පවත්නා ඉල්ලමට සරිලන සැපයුම තත්ත්වයක් නොමැති වීම හිගකමෙන් නිර්ස්පන්‍ය නොවේ.

### ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්නය හිගකම වේ.

අසිමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සමාජය සනුව පවත්නා සම්පත් සම්හාරය සිමිනව පවතිනතුරු හිගකම නමැති ප්‍රශ්නය පවතී. හිගකමක් නොමැති සමාජයක කිසිදු ආර්ථික ප්‍රශ්නයක් පැන නොහැරින අතර එවැනි සමාජයක සෑම භාණ්ඩයක්ම ඉහළ මිලකදී ලබාගත හැක. නමුත් ප්‍රායෝගිකව එවැනි තත්ත්වයක් දැකිය හැක්කේ අසිමිත සැපයුමක් පවත්නා ආර්ථික නොවන භාණ්ඩ සඳහා පමණි.

- ❖ එබඳවින් සමාජයක අනෙකුත් සියලුම ආර්ථික ප්‍රශ්න පැන නගිනුයේ සම්පත් හිගකම ගැටලුව මූල් කරගෙන බැවින් ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ගැටලුව මෙය හිගකම අර්ථ දක්වයි.

### තේරීම

තේරීම යනු යම් දෙන ලද අවස්ථාවක සමාජය සනුව පවත්නා සම්පත් හිගවීම හා ඒවායේ විකල්ප ප්‍රයෝගන පැවතීම හේතුවෙන් එම සම්පත් යොදා ගනිමින් කවර උවමනාව සපුරා ගන්නේ ද යන්න තීර්ණය කිරීමයි.

මේ අනුව තේරීම පිළිබඳ ප්‍රශ්නය පැන නගිනුයේ සම්පත් හිගවීම හා ඒවායේ විකල්ප ප්‍රයෝගන පැවතීම හේතුවෙන් තේරීම නොවනු වේ.

මින්ම සමාජයකට මූලික වශයෙන් තේරීම තුනකට මුහුණ දීමට සිදුවයි.

1. කුමක් නිෂ්පාදනය කළ යුතුද?
2. කෙසේ නිෂ්පාදනය කළ යුතුද?
3. කා සඳහා නිෂ්පාදනය කළ යුතුද?

තේරීමක් සිදු කරන සෑම අවස්ථාවකම කැපකිරීමක් හටගනී මෙය ආවස්ථික පිරිවය ඇතිවීමට හේතු වේ.



## ආච්‍රේච්‍රාන් පිරිවැය

ආච්‍රේච්‍රාන් පිරිවැය යනු නිෂ්පාදනය හා පරිගණකය පිළිබඳව විකල්ප තේරීම් හමුවේ කිසියම් එක් තේරීමක් සිදු කරන විට ඒ වෙනුවෙන් කැප කළ ඊළග හොඳම විකල්පය විනාකමයි.

ආර්ථික විද්‍යාවේදී ආච්‍රේච්‍රාන් පිරිවැය සම්බන්ධයෙන් අවධාරණය කළ යුතු කරනු

### ➤ මූර්ත සංකල්පයක් බව

පිරිවැය නිතරම මුදලන් ප්‍රකාශ කළද ආච්‍රේච්‍රාන් පිරිවැය ප්‍රකාශ කරනුයේ මූර්තමය / දුව්‍යමය වශයෙනි. කිසියම් භාණ්ඩයකට හෝ සේවාවකට ගෙවනු ලබන මළ එම භාණ්ඩයේ හෝ සේවාවේ ආච්‍රේච්‍රාන් පිරිවැය ලෙස ප්‍රකාශ කළ හැකි වුවද එය සම්පූර්ණයෙන්ම නිවැරදි නොවේ ඒවා හෝ වනුයේ ආච්‍රේච්‍රාන් පිරිවැය තුළ පවතින ඇතැම් සංරච්ඡක මූල්‍ය පිරිවැය තුළ අඩංගු නොවීමයි.

ආච්‍රේච්‍රාන් පිරිවැය සංකල්පය ම මූර්ත පිරිවැය ලෙසද හඳුන් වන්නේ මේ නිසාවෙනි.

### ➤ ආන්තර්ගත සංකල්පයක් බව

ආච්‍රේච්‍රාන් පිරිවැය අභාෂ තේරීම සිදු කරන පුද්ගලයාට ආවේනික වුවකි. එනම් කිසියම් තේරාගැනීම ක ආච්‍රේච්‍රාන් පිරිවැය ප්‍රකාශ කළ හැක්කේ එම පුද්ගලයාට පමණ එසේම ඒ වෙනුවෙන් කැප කළ ඊළග හොඳම විකල්පය සැබැං විනාකම තීරණය කළ හැක්කේද එම පුද්ගලයාටම පමණි.

### ➤ එය තීරණය ගනු ලබන පුද්ගලයාට පමණක් සිමා නොවීම

එනම් කිසියම් තේරීමක් නිසා අවශ්‍ය පුද්ගලයන්ද කිසියම් පිරිවැයක්/බාහිරතාවයක් දැරීමට සිදුවේ.

උඥ; කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කරන කර්මාන්ත ගාලාවක් විසින් වම නිෂ්පාදන පිරිවැයට පරීක්ෂර දුෂ්චරණය සඳහාද යම්කිසි පිරිවැයක් ඇතුළත් කළ යුතුය.

## ආච්‍රේච්‍රාන් පිරිවැය ඉහළ වන අවස්ථා

සාමාන්‍යයෙන් භාණ්ඩ හා සේවා වල ආච්‍රේච්‍රාන් පිරිවැය ධින අයයක් ගනී ඒවා හඳුන්වන්නේ ආර්ථික භාණ්ඩ නම්ති. නමුත් ඇතැම් අවස්ථාවල ආච්‍රේච්‍රාන් පිරිවැය ඉහළවන අවස්ථාද දැකගත හැකිවේ.

### ➤ නොමිල භාණ්ඩ/ආර්ථික නොවන භාණ්ඩ පැවතීම

ස්වභාවධර්මයේ දායාද ලෙස මිනිසාට අසිම්තව ලැබේ ඇති භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ වේ.

උඥ; ස්වභාවික වාතය, තීරුම්ලිය



මෙවා භාවිතයේදී විකල්ප භාවිතයන් අනිම් වී නොයයි.

- පොදුසේවා වියුක්ති තත්ත්වයක් පැවතීම

නිෂ්පාදනය සඳහා යොදා ගන්නා සියලුම සම්පත් සේවා වියුක්තව හෝ උග්‍ර උපයෝගනයට තිබෙන විට නව භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට හෝ පවත්නා භාණ්ඩයේ නිෂ්පාදනය වැඩි කිරීමට හැකිනම් ආවස්ථික පිරිවයේ ගුනය වේ.

- එක් භාවිතයක් පමණක් ඇති නිෂ්පාදන භාණ්ඩ හෝ සම්පත් පැවතීම.

එක් සුවිශේෂ භාවිතයක් පමණක් පවතින පරිදි නිෂ්පාදනය කළ ප්‍රාග්ධන භාණ්ඩ පරිභේදනයේදී ආවස්ථික පිරිවයේ ගුනය වේ.

උඟ; පාලම්, විදුලි ජනක යන්ත්‍ර

## නිෂ්පාදන සම්පත්

මිනිස් ව්‍යවමනා තැප්තිමත් කිරීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා දැන් නිෂ්පාදන සාධක හෙවත් නිෂ්පාදන සම්පත් ලෙස හැඳුන්වේ.

නිශ්පාදන සම්පත් වර්ගීකරණය,

- ආර්ථික නොවන සම්පත්

අසිමිත සැපයුමක් සහිත නිශ්පාදන සම්පත් ආර්ථික නොවන සම්පත් හෙවත් නොමිල සම්පත් ලෙස හැඳුන්වේ. ගුනය මිලකදී වුවද ඒවායේ සැපයුම අසිමිත වීමයි. මෙනිදී අසිමිත සැපයුම යන්නෙන් අදහස් වන්නේ සැපයුමක් පවතින ආවස්ථාවලදී පිරිවයෙකින් නොරව එම සම්පත් බ්‍රා ගැනීමට ඇති හැකියාවයි.

- ආර්ථික සම්පත්

නිශ්පාදන සම්පත් අනුරිත සීමිත සැපයුමක් ඇති සම්පත් ආර්ථික සම්පත් හෙවත් හිග සම්පත් වේ. මෙවා හිග සම්පත් වන බැව්න් වෙළඳපොලේ මිලක් යටතේ අලව්ව වේ.



නිෂ්පාදන සම්පත් ප්‍රධාන ප්‍රාග්ධන හතුරකට වෙන් කළ හැකිය.

### • තුමිය

නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොලා ගෙන්නා ස්වභාවධර්මයෙන් බූයාද ලෙස ලබේ ඇති වගාකළ හැකි ඉඩකඩීම්, දේශගුණය, ඇල දොල, පස, බනිජ සම්පත් දිවර සම්පත්, ප්‍රයෝගීම් වැනි සියලු සම්පත් මේට අයත්වේ.

රටක ස්වභාවික සම්පත් සම්භාරය යනු කිසියම් අවස්ථාවක එර්ට වැසියන් රටතුල තිබෙනැයි පැහැදිලිව හඳුනාගත් සම්පත් සම්භාරයයි. වර්න් වර සිදුවන ගැවිප්පා නිසා මෙම සම්පත් සම්භාරය හා එහි සංයුතිය වෙනස් විය හැකිය.

මෙම ස්වභාවික සම්පත් භාවිතයන් සමග අනිම් වෙනත් ද නැදේද යන්න මත නැවත කොටස් දෙකකට බෙදේ.

### 1. ප්‍රතිශ්ධිපනය කළහැකි සම්පත්

භාවිතයන් සමග අනිම් වී නොයන නැවත නැවතත් ප්‍රයෝගනයට ගත හැකි සම්පත් ප්‍රතිශ්ධිපනය කළ හැකි සම්පත් වෙයි. මේවා ස්ථීරී සම්පත් ලෙසද හඳුන්වයි.

උදා; මත්ස්‍ය සම්පත්, වන සම්පත්

### 2. ප්‍රතිශ්ධිපනය කළනොහැකි සම්පත්

භාවිතයන් සමග අනිම්වී යන ස්වභාව ධර්මය විසින් නැවත ප්‍රතිඵලනය නොකරන ස්වභාවික සම්පත් මින් අදහස්වේ. මේවා අපීවී සම්පත් ලෙසද හඳුන්වයි.

උදා; බනිජනෙල්, ගල්අගුරු ස්වභාවික ගසස්, යපස්,

තුමිය නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභය බඳ කුමිය නම්වේ.

### • ගුමය

භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා යොදා ගත හැකි සියලුම කාසික හා මානසික ප්‍රයත්තනයන් ගුමය ලෙස නැදින්වයි.

ගුමයෙහි විශේෂීත ලක්ෂණ

- ස්ථීරී සාධකයක් වීම
- ගුමය ආවේණික වීම - එනම් ගුමය ගුමිකයා ගෙන් වෙන් කළ නොහැකිය.
- කේවල් කිරීමේ හැකියාව
- සම්පූර්ණ නොවීම - එකෙක් ගුමිකයාගේ ගුම එලදායීනාවය වෙනස් වේ.



නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා කායික හා මානයික පුදෙන්නයන් යොදාගැනීම හේතුවෙන් ලැබෙන ප්‍රතිලාභය වැටුප් නම්වේ.

### ශ්‍රී ලංකාවේ ගුම බලකාය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දැඩාර්තමේන්තුව මගින් ශ්‍රී ලංකාවේ ගුම බලකාය පිළිබඳ තොරතුරු බවාගත හැකිය.

ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සම්ක්ෂණ දිනට පෙර සතියනු ල වැටුපක් හෝ වෙනයම් ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් රැකියාවක් කරන හෝ අපේක්ෂා කරන අවුරුදු 15ට වස්සී සියලුම පුද්ගලයන් ගුම බලකාය ලෙස හැඳුන්වේ.

එම අනුව ගුම බලකාය සේවා නිශ්චක්ත ජන කොටසක් මෙන්ම සේවා විශ්චක්ත ජන කොටසකින්ද සමන්වීන වේ.

### ගුම විභාගනය

ගුම විභාගනය යනු නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ගුමය විශේෂ ප්‍රාගුණ්‍ය කිරීමයි.

මෙහිදී නිෂ්පාදන ක්‍රියාවලිය අදියර කිහිපයකට වෙන් කොට එක්සික් අදියර සඳහා එම ක්ෂේත්‍රය පිළිබඳ නිපුණතාවය අති සේවකයන් අනියුත්ත කෙරේ.

### ගුම විභාගනයේ වාසි

#### ➤ එලදායිතාවය ඉහළ යාම

කිසියම් පුද්ගලයෙකු එක් කාර්යය ක පමණක් නිරත වීම හේතුවෙන් එම කාර්යයෙහි වඩාත් නිපුණතාවය බවාගන්නා අතර ඔහුට එය වඩාත් කාර්යක්ෂමව සිදුකිරීමට හැකියාව ලැබේ. එය එලදායිතාව ව්‍යුහනයට හේතුවේ.

#### ➤ නවෝත්පාදන බෙහෙම

කිසියම් ගුම්කියකු යම් කාර්යයක දිගින් දිගෝම නිරත වීමෙන් එම කාර්යය වඩාත් පහසුවෙන් සිදු කළ හැකි නව තුම්යන් සෞයා ගැනීමට පෙළමුයි.

#### ➤ යන්තු සූත්‍ර හඳුන්වාදීමේ හැකියාව

විශේෂ ප්‍රාගුණ්‍ය තුළින් එලදාව ඉහළ නංවන සුවිශේෂී නිෂ්පාදන උපකරණ හා මෙවලම් හඳුන්වා දීමට හැකියාව ලැබේ.

#### ➤ කාලය ඉතිරිවීම



නිෂ්පාදන ක්‍රියාවලියේ විවිධ කාර්යයන් වලට මාරු වීමට නොපවතින බැවින් කාලය ඉතිරිකර ගැනීමට හැකිවේ.

#### ➤ පුද්ගල සංවර්ධනය පහසු වීම

ගුම්කයන් පුහුණු කිරීම සඳහා අවශ්‍ය වැඩිසටහන් නිෂ්පාදනය කර ඒවා ක්‍රියාත්මක කිරීම පහසුවේ.

#### ➤ කාර්යක්ෂමතාවය ඉහළ යෙම

ගුම්කයන්ගේ දක්ෂතා භාජනාගෙන ඒවාට ඇතුළු කාර්යයන් පැවරීම හේතුවෙන් කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමට හැකිවේ.

### ගුම් විභ්ජනයේ අවාසි

- එකම කාර්යක දීර්ඝකාලීන නිරතවීම හේතුවෙන් එම කාර්යය නිරස වී එලුයිනාවය පහළ වැරීම.
- එක් දේවකයෙකුගේ අකාර්යක්ෂමතාවය හෝ නොපැමිණීම නිෂ්පාදනය ක්‍රියාවලියේම පැවත්මට බලපෑම.(පරායන්තතාව)
- එකම කාර්යයක නිරත වීම තුළින් වැන්තිය ලෙඩි රෝග වලට ගොඳුරු වීම.
- පට්‍ර විශේෂිකරණය නිසා රැකියාව පිළිබඳ අවදානම

### විශේෂ ප්‍රාගුන්‍ය

පුද්ගලයන් විසින් තමාට නිරත විය හැකි සැම කාර්යයකම නිරත වනවාට වඩා සාපේක්ෂව වඩාත් නොදුන් සිදුකළ හැකි කාර්යක හෝ නිෂ්පාදන ක්‍රියාවලියේ එක් අදියරක නිරතවීම විශේෂ ප්‍රාගුන්‍ය නම්වේ.

#### • ප්‍රාග්ධනය

නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදාගැනීන මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද නිෂ්පාදන ආධාරක ප්‍රාග්ධනය නම්වේ.

කම්මල්, ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ, පාලම්, අභ්‍යන්තර උච්ච ප්‍රාග්ධන සම්භාරයට ඇතුළත් වේ.

ප්‍රාග්ධනය නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගැනීමෙන් ලැබෙන මිල පොලිය නම්වේ.

ප්‍රාග්ධනයේ විශේෂිත ලක්ෂණ



➤ මුළු සංකල්පයක් බව

ආර්ථික විද්‍යාව තුළ ප්‍රාග්ධනය හාවිතා කරනුයේ මුළුතමය නිශ්චාදන සම්පත් හැඳින්වීමටයි.

දිඵා; කමිහල්, උපකරණ, මෙවලම්

➤ ප්‍රාග්ධන හාන්ඩ් ආනුයෙන් නිශ්චාදන ප්‍රවාහයක් බිජි කරන බව

ප්‍රාග්ධන හාන්ඩ් නිශ්චාදන ක්‍රියාවලියේ දී නැවත නැවතත් හාවිත කිරීමට හැකි බව මින් අදහස් වෙයි.

➤ තාක්ෂණය මත තීරණය වීම

ප්‍රාග්ධන උපකරණ වල විවිධත්වය හා එවා හාවිතා කරන ආකාරය ඒ එය සමාප්‍යයේ පවත්නා තාක්ෂණික මට්ටම අනුව නිරණය වේ.

➤ මිනිසා විසින් නිශ්චාදනය කළයුතු වීම

ප්‍රාග්ධනය ස්වභාවික නිශ්චාදනය නොවේ. එය මිනිසා විසින් නිශ්චාදනය කළයුතු වේ.

➤ එලදායිතාවය ඉහළ නැංවීමට උපකාරී වීම

ගුමයේ එලදායිතාවය ඉහළ නැංවීමට ප්‍රාග්ධන උපකාරී වේ ගුමය පමණක් යොදා සිදුකරන ක්‍රියාවකට වඩා යන්තු සූත්‍ර ද හාවිතා කරමින් සිදුකරන නිශ්චාදන ක්‍රියාවලිය වඩාත් එලදායක වේ.

### ප්‍රාග්ධනය ආශ්‍රිත විවිධ සංකල්ප

➤ ස්ථාවර ප්‍රාග්ධනය

නිශ්චාදන ක්‍රියාවලිය සඳහා නැවත නැවතත් යොදාගත හැකි ක්ෂය වීමෙන් අවසන් වන නිශ්චාදන සම්පත් ස්ථාවර ප්‍රාග්ධනය වේ.

දිඵා; යන්ත්‍රෝපකරණ, මෙවලම්

➤ කාරක ප්‍රාග්ධනය

නිශ්චාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්නා අමුණුව්‍ය තොග, නිශ්චාදනය වෙමින් පවත්නා අර්ධනීම් දුව්‍ය, ගබඩා කොට බෙදා හැරීමට සූදානම් කර ඇති නිම් දුව්‍ය තොග කාරක ප්‍රාග්ධනය යටතට අයත්වේ.

➤ පොදුකාරීය ප්‍රාග්ධනය

සමස්ත ආර්ථිකයටම පහසුකම් සලසු ලබන ප්‍රාග්ධන හාන්ඩ් තොගය පොදු කාරීය ප්‍රාග්ධනය වේ. එය ප්‍රධාන කොටස් දෙකකි.



### ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය

නිෂේපාදන කටයුතු සඳහා අවශ්‍ය මූලික පහසුකම් සම්පාදනයට බිජිකර ඇති ප්‍රාග්ධන හාන්ස් ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය වේ. ආර්ථික යටිතල පහසුකම්, ආර්ථික අන්තර්ත්වය නම්න් හඳුන්වන්නේ මෙයයි.

උදා; ප්‍රවාහන පදනම්තිය, වාරිමාර්ග, විදුලී බලාගාර

### සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය

සමාජ සංවර්ධනය සඳහා අදාළ වන පොදු පහසුකම් සමාජ පොදු කාර්ය ප්‍රාග්ධනය වේ. මෙය සමාජ සංවර්ධනයට හා මානව ප්‍රාග්ධනය වර්ධනයට බලපානු ලැබේ.

උදා; පාසල්, රෝහල්, ගොඩනැගිලි

#### ➤ මූල්‍ය ප්‍රාග්ධනය

මූල්‍ය ප්‍රාග්ධනය යනු මුළු වන්කම් නොවන ඉතුරුම් තැන්පතු, ව්‍යාපාර කොටස්, සුරුවුම්පත් ආදී මූල්‍ය සම්පත් වේ. මේවායේ හිමිකරුවන්ට ලාභ, පොලී අදාළයම් හිමිවේ.

#### ➤ මානව ප්‍රාග්ධනය

කිසියම් පුද්ගලයකු අධ්‍යාපනය, අන්දකීම්, පුහුණුව තුළින් ලබාගන්නා නිපුණතා, දියුණුව, සමාජයිය හා පොරුණුව්ව ගුණාංග සම්භාරයයි.

සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම, පුහුණු කිරීම, අධ්‍යාපනික මට්ටම ඉහළ නැංවීම තුළින් මානව ප්‍රාග්ධනය වර්ධනය කිරීමට හැකිවේ.

### දුළ ආයෝජනය/ප්‍රාග්ධන සම්පාදනය

යම්කිසි කාල පරිවිෂේෂයක කිසියම් රටක හෝ ආයතනයක පවත්නා ප්‍රාග්ධන තොගයට සිදු කරනු ලබන එකතු කිරීම් දුළ ආයෝජනය හෙවත් ප්‍රාග්ධන සම්පාදනය යනුවෙන් හැඳුන්වේ.

දුළ ආයෝජන ප්‍රධාන කොටස් දෙකකි.

- ප්‍රාග්ධන ප්‍රතිසම්පාදනය/ක්ෂය ප්‍රතිසම්පාදනය



ගෙවීමිය ප්‍රාග්ධන භාණ්ඩ වෙනුවට අලුත් ඒවා යෙදුවේ ප්‍රාග්ධන ප්‍රතිසම්පාදනයයි. එමගින් පවත්නා ප්‍රාග්ධන තොගය අඩු නොවී පවත්වාගැනීමට හැකිය. මෙමගින් රටක නිෂ්පාදන හැකියාව ආරක්ෂා කරගත හැකිය.

### ■ ශ්‍රද්ධ ආයෝජනය / නව ප්‍රාග්ධන සම්පාදනය

පවත්නා ප්‍රාග්ධන භාණ්ඩ තොගය ට සිදු කරනු ලබන එකතු කිරීම් නව ප්‍රාග්ධන සම්පාදනයයි. එමගින් රටක නිෂ්පාදන හැකියාව ඉහළ යෙනු ඇත.

### ඉතුරුම්

වැය කළ හැකි ආදායමෙන් පරිහේෂනය සඳහා යොදා නොගත් ප්‍රමාණය ඉතුරුම් වේ.

දේශීය මූලාශ්‍ර භා විදේශීය මූලාශ්‍ර මගින් ඉතුරුම් බිජිවෙයි.

### දේශීය මූලාශ්‍ර

- කුටුම්භ ඉතුරුම්
- ව්‍යාපාරික ඉතුරුම්
- රාජ්‍ය ඉතුරුම්

### විදේශීය මූලාශ්‍ර

- විදේශ තාය භා ආධාර
- විදේශ පුදාන
- විදේශ ආයෝජන

### ව්‍යවසායකත්වය

භාණ්ඩ භා සේවා නිෂ්පාදනය කිරීම සඳහා තුමිය, ගුමය, ප්‍රාග්ධනය වැනි නිෂ්පාදන සම්පත් සංවල කරමින් නිෂ්පාදන කටයුතු සංවිධානය කරන මානව සම්පත් ව්‍යවසායකත්වයයි.

ව්‍යවසායකයින්ගේ කාර්යය වෙනුවෙන් ලැබෙන ගෙවීම ලාභය නම්වේ.



ව්‍යවසායකයෙකුගේ කාර්යයන්

- නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම

හාන්ඩියක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සඳහා නිෂ්පාදන සම්පත් මිශ්‍ර කරමින් නිෂ්පාදන කටයුතු සංවිධානය කරයි.

- ව්‍යාපාරයේ මූලික ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගැනීම

ව්‍යාපාරයේ මූලික ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට ව්‍යවසායකයාට සිදුවේ එනම් කුමක්, කෙසේ, කාසදහා නිෂ්පාදනය කරන්නේද යන්න තීරණය කිරීමයි. ව්‍යාපාරයක සාර්ථකත්වය මෙම තීරණයන් මත පදනම් වේ.

- අවදානම් දැරීම

වෙළඳ පොළට නව නිෂ්පාදිතයක් හඳුන්වා දීමේදී හෝ පවත්නා නිෂ්පාදිතයේ වෙනසක් සිදු කිරීමේදී සාර්ථකවේද අසාර්ථක වේද යන්න පිළිබඳව සහතික වීමට ව්‍යවසායකයාට නොහැක. එය සාර්ථක වූවොත් ඔහුට ලාභ නිමිත්ත අතර අසාර්ථක වූවහොත් අලාභ විදිමට සිදුවේ.

- නවසනා සම්පාදනය

ව්‍යවසායකයා නවසනාවයන් ව්‍යාපාරික පදනමකින් හඳුන්වා දෙන්නෙකුද වේ. නවසනාවයන් මගින් පාරිභෝගික අවශ්‍යතා ඉටු කිරීමක් හෝ නිෂ්පාදන පිරිවය අවම කිරීමක් සිදු කරනු ලැබේ.

### සම්පත් එලදායීතාවය

එලදායීතාවය යනු නිශ්පාදන සාධකයක් සහ නිෂ්පාදන ගක්තිය හෙවත් නිමැවුම් බිජ කිරීමේ හැකියාවයි නැතහොත් යෙදවුම් ඒකකයකින් ලබාගත හැකි නිමැවුම් ඒකක ප්‍රමාණයයි.

එලදායීතාවය නිමැවුම් ඒකක ප්‍රමාණය

යෙදවුම් ඒකක ප්‍රමාණය

### එලදායීතා වර්ධනය

යෙදවුම් ඒකකයකින් ලබාගත හැකි නිමැවුම් ප්‍රමාණය වර්ධනය වීම හෝ යම් නිමවුමක් ලබා ගැනීම සඳහා යොදා ගෙන්නා යෙදවුම් ප්‍රමාණය අවම වීම එලදායීතා වර්ධනයයි.

### එලදායීතාවයේ ප්‍රහේද

- ❖ භූමි එලදායීතාවය

භූමි ඒකකයකට නිමැවුම් ඒකක ප්‍රමාණයයි.



**හුම් එලදායීනාවය = නිමැවුම් ඒකක ප්‍රමාණය**

හුම් ඒකක (අක්සර)

❖ ඉම එලදායීනාවය

ඉම ඒකකයකට නිමැවුම් ඒකක ප්‍රමාණයයි.

**ගුම එලදායීනාවය = නිමැවුම් ඒකක ප්‍රමාණය**

ගුම පැය

❖ ප්‍රාග්ධන එලදායීනාවය

ප්‍රාග්ධන ඒකකයකට නිමැවුම් ඒකක ප්‍රමාණයයි.

**ප්‍රාග්ධන එලදායීනාවය = නිමැවුම් ඒකක ප්‍රමාණය**

යන්තු පැය

**එලදායීනාවය තීරණය කරන සාධක**

- තාක්ෂණය
- මානව ප්‍රාග්ධනය
- කළමනාකරණය
- හෝතික ප්‍රාග්ධනය
- තරගය
- නිපුණතා

**එලදායීනාව ඉහළ නැවත සාධක**

- ව්‍යවසායකත්වය
- තරගය



- නිපුණතා
- සාරධීම හා ආකල්ප
- නවසතා
- ආයෝජන

**සම්පත් බෙදා වෙන් කිරීම හා නිමවුම බෙදාහැරීම බෙදාහැරීම පිළිබඳ විග්‍රහ කිරීම.**

මිනිස් ව්‍යවහාර අයිතිවා විමත් විමත් සම්පත් සීමාසහිත විමත් හේතුවෙන් සෑම සමාජයක්ම පොදුවේ හිගකම නැමැති කේත්තිය ආර්ථික ප්‍රශ්නයට මුහුණ දෙයි . ඒ අනුව හිගකමට මුහුණ දෙන සෑම සමාජයක්ම විසඳුගෙන යුතු මූලික ආර්ථික ප්‍රශ්න තුනක් පවති

1. කුමක් කොපමතා නිෂ්පාදනය කරන්නේද?
2. කෙසේ නිෂ්පාදනය කරන්නේද?
3. කා සඳහා නිෂ්පාදනය කරන්නේද?

#### 01 කුමක් කොපමතා නිෂ්පාදනය කළ යුතුද

සම්පත් වල පවතින නිගකම සහ නිග සම්පත් වල විකල්ප ප්‍රයෝජන නිඩිම නිසා කවර සමාජයකට වුව ද කුමක් කොපමතා නිපදවනවාද යන මූලික ආර්ථික ප්‍රශ්න ට මුහුණ දීමට සිදුවේ .

උදාහරණක් ලෙස :- නිග සම්පත් උපයෝගී කරගෙන රෝහල් හදනවද? පාසල් හදනවද? කර්මාන්තගාලා හදනවාද? ක්‍රිඩාපිටි හදනවද? පාරිභෝගික භාණ්ඩ නිපදවනවාද? ප්‍රාග්ධන භාණ්ඩ නිපදවනවාද? වශයෙන් නිපදවන භාණ්ඩ නිර්ණය කිරීමට සිදු වේ.

එසේම නිපදවීමට නිර්ණය කළ භාණ්ඩය කොපමතා ප්‍රමාණයක්න් නිපදවිය යුතුද? යන්න නිර්ණය කළ යුතුය.

උදාහරණ- රෝහල් කොපමතා ප්‍රමාණයක්ද?

කර්මාන්තගාලා කොපමතා ප්‍රමාණයක්ද?

ප්‍රාග්ධන භාණ්ඩ කොපමතාද?

මෙලෙසින් කුමන භාණ්ඩයක් කොපමතා ප්‍රමාණයක්න් නිපදවන්නේ ද යන්න නිර්ණය කොට ඒ සඳහා සම්පත් බෙදා වෙන් කිරීම කළ යුතු වේ.



තවද සම්පත් වලින් කොපමතා ප්‍රමාණයක් වර්තමාන පරිහැළුවනයට යොදා ගන්නවාද?, කොපමතා ප්‍රමාණයක් අනාගත පරිහැළුවනයට යොදා ගන්නවාද?, බෙදාහරිනවා ද? යන්න තීරණය කළ යුතුය.

කමක් කොපමතා නිපදවනවාද වනවාද යන්න තීරණය කොට ඒ සඳහා සම්පත් බෙදා වෙන් කිරීමක් සිදු සිදුවන නිසා කුමක් කොපමතා නිපදවනවාද යන මූලික ආර්ථික ප්‍රශ්නය සම්පත් බෙදා වෙන් කිරීමේ ප්‍රශ්නය ලෙසින්ද හැඳින්වීය හැක.

## 02 කෙසේ නිෂ්පාදනය කළ යුතුද?

සම්පත් හිගකම හා හිග සම්පත්වල විකල්ප ප්‍රයෝගන පැවතීම නිසා කවර සමාජයකට වුව ද පොදුවේ කෙසේ නිෂ්පාදනය කළ යුතු ද යන ප්‍රශ්නයට මුහුණ දීමට සිදුවේ.

කෙසේ නිපදවනවාද යන මූලික ආර්ථික ප්‍රශ්නයන් අදහස් වන්නේ හාන්ඩ හා දේවා නිෂ්පාදනය කිරීම සඳහා කුමන නිෂ්පාදන ගිල්ප කුමයක්, කුමන තාක්ෂණයක් හාවත් කළ යුතුද යන්නයි. එනම් හාන්ඩ නිපදවීමට කවර සම්පත්, කවර අනුපාතයකට හාවතා කළ යුතුද යන්න තීරණය කළ යුතු වේ.

මෙහිදි හාන්ඩ හා දේවා නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගත හැකි විකල්ප නිෂ්පාදන ගිල්ප කුම දෙකක් පවතී.

**01 ප්‍රාග්ධන සූක්ෂම නිෂ්පාදන ගිල්ප කුමය :** ගුමය වැඩියෙන් හා ඊට සාපේක්ෂව ප්‍රාග්ධනය අඩුවෙන් යොදා ගන්නා නිෂ්පාදන ගිල්ප කුමය

**02 ගුම සූක්ෂම නිෂ්පාදන ගිල්ප කුමය :** ප්‍රාග්ධනය වැඩියෙන් හා ඊට සාපේක්ෂව ගුමය අඩුවෙන් යොදා යොදාගන්නා නිෂ්පාදන ගිල්ප කුමය

විකල්ප නිෂ්පාදන ගිල්ප කුම අතරින් කුමන හෝ එක් නිෂ්පාදන ගිල්ප කුමයක් හාවත් කොට නිපදවීමක් සිදු වන නිසා කෙසේ නිෂ්පාදනය කළ යුතුද යන මූලික ආර්ථික ප්‍රශ්න නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්නය ලෙසින්ද හැඳින්වේ.

## 03 කා සඳහා නිශ්පාදනය කළ යුතුද?

කා සඳහා නිපදවන්න වාද යන්නෙන් අදහස් වන්නේ සමාජය සමස්ත නිෂ්පාදනය කවුරුන් අතර බෙදී යනවාද යන්නයි. එනම් හිග සම්පත් යොදා ගනිමන් නිෂ්පාදනය කරනු බෙන සිමින හාන්ඩ හා දේවා ප්‍රමාණය සමාජයේ කවුරුන් විසින් නිමිකර ගනු ලැබේ ද, භක්ති විදිනු ලැබේ ද යන්න මෙයින් අදහස් වේ.

නිපදවන හාන්ඩ භක්ති විදිමේ හැකියාව ර්දා පවතින්නේ ඒ ඒ පුද්ගලයන් බෙන ආදායම මතය



සාධක හිමියෝ වැටුප්, බදු, කළු, පොලි හා ලාභ වශයෙන් ආදායම් උපයති. ඒ ඒ පුද්ගලයන් බහන ආදායම වැඩි හෝ අඩු හෝ වන්නේ සාධක හිමිකාරීන්වය සහ සාධක මිල පදනම් කරගෙනය.

සාධක ආදායම් වැඩියෙන් බහන අයට නිපදවන භාණ්ඩ වලින් වැඩි ප්‍රමාණයක් තුක්ති විදිමට නැකියාව ලැබෙන අතර සාධක ආදායම අඩුවෙන් ලැබෙන අයට හැකි වන්නේ අඩු භාණ්ඩ ප්‍රමාණයක් තුක්ති විදිමට ය.

මේ ආකාරයට නිපදවන භාණ්ඩ ප්‍රමාණය බුක්ති තුක්ති විදිම ඒ ඒ පුද්ගලයින්ගේ ආදායම මත තිරණය වන නිසා කා සඳහා නිපදවිය යුතු යන්න ආදායම් බෙදියාමේ ප්‍රශ්නය ලෙස ද හඳුන්වේ.

### මූලික ආර්ථික ප්‍රශ්න විසඳුගැනීම සඳහා සංවිධානය වන ආකාරය

මූලික ආර්ථික ප්‍රශ්න විසඳු ගැනීම සඳහා මිනිසා විසින් තිර්මාණය කරනු ලබ ඇති යන්ත්‍රණය ආර්ථික පද්ධතියක් (Economic System) වශයෙන් හැඳුන්වේ.

ආර්ථික පද්ධතියක දී මිනිසා විසින් සකසා ගෙන්නා නීති මාලාවකට අනුව එහි ආයතන සමුහයක් ක්‍රියාත්මක වේ. එම ආයතන මිනිසුන්ගෙන් සමන්වීත ස්ථීර ඒකක වන අතර ඒ නිසාම එහි ක්‍රියාකාරීන්වය ද සත්‍ය වුවකි.

ස්වභාවික විද්‍යා වලදී පද්ධතියක් යන්නෙන් අදහස් කරන්නේ බාහිර බලපෑම් වලින් තොරව හෝ තිකව නීති රති නීතිරති වලට යටත්ව ක්‍රියාත්මක වන වස්තු සමුහයකි. ස්වභාවික විද්‍යාවල දී අධ්‍යයනය කෙරෙන්නේ අපීවී වස්තුන් ය. ඒවා බාහිර බලපෑම් හමුවේ අකර්මණය වේ.

### ආර්ථික පද්ධතියක මූලිකාංග

කුටුම්භ ....., Households

ආන්ඩුව..... Government

ව්‍යාපාරික අංශය.....Enterprises

කම්කරු සංවිධාන.....Labor Organizations

රාජ්‍ය තොවන සංවිධාන.....Non-Government Organizations

වෛළදපාලවල'.....Market

සානුබල.....Incentives

ගෙනික ව්‍යුහය.....Legal Structures



සිරින් විරින් හා සම්ප්‍රායන්.....Custom, Traditional Custure

## ආර්ථික පද්ධතියක තීරණ ගත්තා පාර්ශ්ව

මෙම මූලිකාංගයන් අතුරින් ආර්ථික පද්ධතියක තීරණ ගැනීම හා සම්බන්ධ වන විශේෂ පාර්ශ්ව වන්නේ කුටුම්භ, ආන්ඩ්‍රුව, ව්‍යුපාරික අංශය, කමිකරු සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන ආදියයි .

### ආර්ථික පද්ධතියක තීරණ ගත්තා පාර්ශ්වවල කාර්යනාරය

#### ➤ කුටුම්භ (Households)

බොහෝ දුරට එකම වහලක් යට පිටත් වන එකම අයවැයක් යටතේ කටයුතු කරන පරිහොශන ක්‍රියාවලිය සඳහා ආර්ථිකයක් තුළ සංවිධානය වී ඇති කුඩාම ඒකකය කුටුම්භ නම් වේ.

- නිෂ්පාදන ක්‍රියාවලියට සාධක සපයා සාධක ආදායම ඉපයෝගීම .
- භාණ්ඩ හා සේවා මිලදී ගැනීම හා ඒවා පරිහොශනය කිරීම .
- රජයට බදු ගෙවීම හා ඉතිරි කිරීම.

හුමිය ඉමය ප්‍රාග්ධනය වසායකත්වය ආදි නිෂ්පාදන සාධක ව්‍යුපාර අංශයට සපයම්න් බදුකුල්, වැටුප්, පොලී සහ ලාභ උපයා ගෙනීම් තම අවශ්‍යතා හා වුවමනා ඉටුකර ගැනීම සඳහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සිදු කිරීම කුටුම්භ සතු ප්‍රධාන කාර්යය වේ.

#### ➤ ආන්ඩ්‍රුව (Government)

විධායක, ව්‍යවස්ථාපාදකය කටයුතු සමන්විත වන ඒකකය ආන්ඩ්‍රුව නම් වේ. ආන්ඩ්‍රුව සතුව ප්‍රබල ආයතන පද්ධතියක් සහ නිති රිති පද්ධතියක් පවතී .වම නිසා මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමට ආන්ඩ්‍රුවට හැකියාවක් ඇත. එහි ආන්ඩ්‍රුව පහත කාර්යයන් සිදු කරයි.



1. ආර්ථික හා පොදුගලික අධිකිවාසිකම් ආරක්ෂා කර දීම.
2. කර්මාන්ත හා ව්‍යාපාර ව්‍යාපාර නියාමනය කිරීම.
3. භාණ්ඩ හා සේවා සැපයීම.
4. ආදායම් පුනර්ව්‍යාප්තිය යන කාර්යන්හි නිර්ත වී සිටී. ( බඳ අය කිරීම සහ සහනාධාර ලබා දීම )
5. නීතිය හා සාමය ස්ථාපිත කිරීම .
6. ආර්ථික වෘත්තීය සහ ස්ථායිතාවය ආරක්ෂා කිරීම.

#### ➤ ව්‍යාපාරික අංශය (Enterprises)

මෙහිස් අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදා හැරීම වෙනුවෙන් සම්පන් හසුරුවන අංශය ව්‍යාපාරික අංශයයි.

ශ්‍රී අනුව භුමිය, ගුම්ය ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය ආදි නිෂ්පාදන සාධක කුටුම්හ අංශයෙන් ලබා ගනිමින් ආර්ථිකයට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට කටයුතු කරනු ලැබේ. ව්‍යාපාර ආයතනයක ප්‍රධාන අරමුණා වන්නේ ලාභ උපරීම කිරීම වේ.

#### ➤ කමිකරු සංවිධාන (Labor Organizations)

ක්‍රමිකයන් විසින් ගොඩනගාගනු ලබන සංවිධාන, කමිකරු සංවිධාන නම් වේ. සේවා නියුක්තියට නිෂ්පාදන තාක්ෂණ්‍ය හා වැටුප් මට්ටම් කෙරෙහි ප්‍රබල බලපෑම් ඇති කරයි.

සේවක අධිකිවාසිකම් හා වර්ප්පසාද දිනා ගැනීම දිනාගැනීම සඳහා පවතින අධිකිවාසිකම් හා වර්ප්පසාද ආරක්ෂා කර ගැනීම සඳහා කමිකරු සංවිධාන ක්‍රියාත්මක වේ. කමිකරු සංවිධාන හා වැන්තිය සංවිධාන සමානත්වයෙන් සැලකිය හැකි අතර මේවායේ ක්‍රියාකාරීත්වය සේවා නියුක්තිය, නිෂ්පාදනය වැටුප් අනුපාතය කෙරෙහි ප්‍රබල ලෙස බලපෑම් ඇති කරයි.

#### ➤ රාජ්‍ය නොවන සංවිධාන (Non-Government Organizations)

ලාභ අරමුණ කර නොගෙන කටයුතු කරන ස්වේච්ඡා සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන වේ.

උදා- දිලිඳුකම අඩු කිරීම, පරීක්ෂ සංරක්ෂණ

මෙය තුළීන් රේඛෝ කායියන් පහසු වී ඇත.



ර්ජයේ ඉටු කරනු ලැබුකරනු ලබන කාර්යයන් ට සමගාමීව ර්ජය නොවන සංවිධානද ආයතකය තුළ ප්‍රබල කාර්යහාරයක් ඉටු කරනු ලැබේ. මේ අනුව ර්ජය වියදම් අඩු කිරීම කෙරෙහි ද මෙම මැදිහත්වීම වැදගත් වන අතර සමාජ සූජසාධනය ව්‍යුහය කරගැනීම සඳහා සුවිශේෂ දායකත්වයක් නිමි වේ.

## ➤ වෙළඳපාලවල (Markets)

గැනුම්කරුවන් භා විකුණුම්කරුවන් අතර සම්බන්ධීකරණයක් ඇතිවන ඕනෑම තත්ත්වයක් වෙළඳපාලකි. පහත විවිධ වෙළඳපාල තත්ත්වයන් මෙහිදී ඇතිවය භාකිය

උඳා භාණ්ඩ වෙළඳපාල, තුම වෙළඳපාල, මුදල් වෙළඳපාල, කොටස් වෙළඳපාල යන යනාදී මේ අදාළ වේ.

## ➤ සානුබල (Incentives)

මිනිසුන්ගේ අභිප්‍රේරණය හා ක්‍රියාක්ලින්ට්වය කෙරෙහි බලපාන සානුබල ද ආර්ථික පද්ධතිය තුළ දක්නට ලැබෙන තවත් ආයතනික ලක්ෂණයකි.

କୁମିଳାଙ୍ଗ ନାମ କୁମିଳାଙ୍ଗ ପେନାଲ ଲବାଗତ ହାତି ଉହାରୁ ମିଳିବା ଅବେଳା କିମିଳିବା ଶିଖିବା ପାଇଁ ଲାଜିମାର୍ଗ କରିଛନ୍ତି କରିଦି.

ඉතිරි කරන්නේ තම අරමදල් සඳහා ලබාගත හැකි වෙසීම පොලිය ලබා ගැනීම සඳහා කටයුතු කරන්.

වෙළඳපාල අර්ථ කුමයක් තුළ කටුම්හ මෙන්ම ව්‍යාපාර ආයතන කටයුතු කරන්නේ ස්වාර්ථය මුල්කාටගෙනය. එහිදී නිෂ්පාදකයින් ලාභය උපරිම කර ගැනීම සඳහාත්, පාරිභෝගිකයන් තැප්තිය උපරිම කර ගැනීම සඳහාත් කටයුතු කරනු ලැබේ.

මෙම අනුව ස්වර්ථය හේවත් තම ප්‍රතිලාභ උපරිම කර ගැනීම ප්‍රධාන අනිපේරණ යන්ත්‍රණයක් ලෙස කියාත්මක වේ.

## ➤ നേതിക വിഭാഗം (Legal Structure)

ආර්ථික පද්ධතියක ඇති සියලුම ආයතන කියාත්මක විය යුත්තේ යුත්තේ ත්‍රි නිතියේ ආධ්‍යත්‍යාචාර යටත්වය. නිතිරති පහවනු ලබන්නේ රුපය වෙසිනි. නවීන ආර්ථික ක්‍රමයන් තුළ නෙතික පද්ධතියේ ක්ෂේත්‍රය පූජාකාශයේ ප්‍රතිඵල් එකකි. ආර්ථිකය කියුවාරුවය සඳහා මෙම නිති ඉතා වැදගත් වේ.

ඒහිදි ගිවිසුම් අති කර ගැනීම හා ඒවා ක්‍රියාත්මක කිරීම, දේපල අයිතිය සුරක්ෂිත කිරීම හා අර්ථ දැක්වීම බඳ කුමය තුළ පුද්ගලයන්ට හා ව්‍යාපාර ආයතන වලට ආයතනවලට ඇති වගකීම තහවුරු කිරීම, මෙන්ම වැසි කළ හැකි වයස් ව්‍යුහය මෙන්ම අවම වැටුප් සිමා යනාදී වූ සියලුම කරුණු රටක ගෙනික පද්ධතිය මත රඳු පවතී.



➤ සිරින් විරින් සම්ප්‍රධායන් හා සංස්කෘතිය (Custom, Traditional Culture)

සංස්කෘතිය හා බැඳුණු සිරින් විරින් සම්ප්‍රදායන් හා විශ්වාසයන් බොහෝ රටවල ආර්ථික හැකිරීම් හා ක්‍රියාවන් කෙරෙහි වැදගත් බලපෑමක් කරනු ලැබේ.

ඇතැම් සමාජ වල කාන්තාවන්ට සමානව සැලකීමේලා පසුඩ්‍රියාලක් දැක්නට ලැබේ. ගැහැණු පමණින් උසස් අධ්‍යාපනය කරා යොමු වීම දිරිමත් නොකෙරේ. ඇතැම් සමාජවල පරිහෙළුපනය දිරිමත් කෙරේ. තවත් සමාජය පරිහෙළුපනයට වඩා ඉතුරුම් සම්මුවයට වැඩි උනන්දුවක් දැක්වයි.

රටක පවතින සිරින් විරින් හා සම්ප්‍රදායන් එරට ආර්ථිකය කෙරෙහි සුවිශේෂී මැදිහත් මැදිහත්වීම් සිදු කරනු ලැබේ. ඇතැම් රටවල ආගමික හා සංස්කෘතික සාධක මත වැඩි කළ හැකි දින ගණන් රාඛියක් ප්‍රසිද්ධ නිවාඩු වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇත. උඩු ලිඹා ලංකාව තුළ වෙසක්, පොසොන් ,රාමසාන් උත්සව අවුරුදු උත්සව ආදි දැ..

## ආර්ථික පද්ධති

සම සමාජකටම පොදු වූ මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට , එකි සමාජයේ මිනිස්සුන් විසින් නිර්මාණය කරගෙන ඇති සමාජීය හා ආයතනික වැඩි පිළිවෙළ හෙවත් යාන්ත්‍රණය ආර්ථික පද්ධතියක් ලෙස ගැඳුන්වේ.

### ආර්ථික පද්ධතියක කාර්යයන්

- කවර භාණ්ඩ කොන්ට්‍ර්‍ය ප්‍රමානවලින් තිපුවිය යුතු යන්න ( සම්පත් බෙදා වෙන්කිරීම)
- භාණ්ඩ නිෂ්පාදන නිෂ්පාදනය කළ යුත්තේ කෙසේද යන්න තීරණය කිරීම (කිල්පීය කුමය තීරණය කිරීම )
- කා සඳහා භාණ්ඩ නිෂ්පාදනය කරනු ලැබේ ද යන්න තීරණය කිරීම (ආදායම් ව්‍යාප්තිය තීරණය කිරීම)

### ආර්ථික පද්ධතියක මූලිකාංග

පද්ධතියක් යනු බාහිර බලපෑම් වලින් නොරව නීති රීති හා සම්ප්‍රදායන් මාලාවක් යටතේ ක්‍රියා කරන මූලිකාංග සමුහයකි සමුහයකි ආර්ථික පද්ධතියක පහත මූලිකාංග දැකිය හැකිය.

#### 1.තීරණ ගන්නා කන්ඩායම් සිටීම.

උඩා:- කුටුම්බ, රජය ,රාජ්‍ය නොවන සංවිධාන

#### 2.සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් නිඩිම .

උඩා:- මිල යාන්ත්‍රණ, සැලසුම් යාන්ත්‍රණ



3. නීති රිති හා රේගුලාසි පැවතීම.

ලඛ; නීති රාමුව ,ක්‍රියාමාර්ග, ප්‍රතිපත්ති ,ප්‍රතිමාන සහ සම්පූර්ණය.

4.ආර්ථික ක්‍රියාකාරකම් සඳහා මිනිසා යොමු කරන අනිප්‍රේරණ විනුයක් ( සානුබල පද්ධතියක් පැවතීම)

ලඛ; බලය ,ස්වාර්ථය, දේශප්‍රේම්ච්චය

#### ආර්ථික පද්ධතියක දක්නට ලැබෙන ආයතනික ලක්ෂණ

- කුටුම්භ
- ආන්ත්‍රික
- ව්‍යාපාරික අංශය
- කමිකරු සංවිධාන
- රාජ්‍ය නොවන සංවිධාන
- වෙළඳපෙළවල්
- සානුබල
- තෙක්නොලගි ව්‍යුහය
- සිරින් විරින් ,සම්පූර්ණයන් හා සංස්කෘතිය

#### විකල්ප ආර්ථික පද්ධති


ලෝකයේ කවර සමාජයක් / රාජ්‍ය / ආර්ථිකයක් ව්‍යවද මුහුණ දෙන මූලික ආර්ථික ප්‍රග්‍රහ සමානය එසේ ව්‍යවද විවිධ ආර්ථිකයන් විසින් මෙම ප්‍රග්‍රහ ප්‍රග්‍රහන ආකාරය රටින් රට වෙනස්සය. එකී වෙනස්කම් මත විවිධ අර්ථ කුම බිජි වී ඇත.

න්‍යායාන්ත්‍රණ විකල්ප ආර්ථික පද්ධති බිජි වීමට බිජි වීමට බලපාන හේතු කිහිපයකි. ඒ අනුව ප්‍රධාන පදනම් තුනක් මස්සේ ආර්ථික පද්ධතින් වර්ග කෙරේ.



1. නිරතු සම්බන්ධිකරණය කෙරෙන යාන්ත්‍රණය
2. දේපල තිමිකාරීත්වය
3. සාහුබල පද්ධති


1. නිරතු සම්බන්ධිකරණය කරන කරන යාන්ත්‍රණය මත ආර්ථික පද්ධති වර්ග කිරීම



## 2. දේපල නිමිකාරීත්වය මත ආර්ථික පද්ධතිය පද්ධති වර්ග කිරීම.

දේපල නිමිකාරීත්වය මත ආර්ථික පද්ධති කොටස් තුනකට වර්ග කෙරේ. දේපල ප්‍රධාන ස්වර්ශප තුනකි.

- මූල්‍ය දේපල
- මූල්‍ය දේපල
- බුද්ධිමය දේපල




දේපල හිමිකාරීන්වය නීරතුය කරන සාධක කිහිපයකි.

- දේපල පවත්වා ගැනීමට ඇති හිමිකම
- දේපල භූක්ති විද්‍යාමට හෝ කුලියට දීමට ඇති හිමිකම.
- දේපල පැවරීම පැවරීමට හෝ විකිණීමට ඇති හිමිකම .

### 3. සානුබල පද්ධතිය මස්සේ ආර්ථික පද්ධති වර්ග කිරීම

ආචාර ධර්ම පදනම් කරගෙන ඇතැම් සානුබල ක්‍රියාත්මක වෛ.එනම් දේශ ප්‍රේමය ජාතිකත්වය අභිමානය දෙයාව වැනි සාධක මස්සේ මෙම සානුබල ඇතිවේ



නොයාත්මක හා ප්‍රායෝගික තත්ත්වයන් සියල්ලම සැලකිල්ලට ගනීමෙන් විකල්ප ආර්ථික පද්ධති හතරක් හඳුනාගත හැකිය

- සම්පූද්‍යායික ආර්ථික පද්ධති
- වෙළඳපාල ආර්ථික පද්ධති
- සැලසුම් ආර්ථික පද්ධති
- මිගු ආර්ථික පද්ධති

### ➤ සම්පූද්‍යායික ආර්ථික පද්ධති

සිරින් විරින් සම්ප්‍රධායන් ආගුයෙන් ආගුයෙන් මූලික ආර්ථික ප්‍රශ්න විසඳෙනු ලබන ආර්ථික පද්ධති.

ලක්ෂණ

- දේශපළ හිමිකම සාමූහිකයි.
- සරල ස්වංපෝෂිත අර්ථ කුමය විම.
- සරල ගිල්ප කුම භාවිතය හා සරල භාණ්ඩ නිෂ්පාදනය කිරීම.
- නිෂ්පාදනය බෙදියාම සම්පූද්‍යායට අනුකූල විම.
- සම්පූද්‍යායික සිරින් විරින් පුරුදු මත නිෂ්පාදනය සිදුවීම, එනම් අනිතයේ කරගෙන ආදි ඒ පරිද්‍යේදෙන්ම නැවත කිරීම
- වෙළඳුම භාණ්ඩ තුවමාරුව මත සිදුවීම .

### ➤ වෙළඳුපළ ආර්ථික පද්ධති.( ධනවාදී ආර්ථික පද්ධති )

)වෙළඳුපළ ආර්ථිකයක් යනු දේශපළ හිමිකම පොද්ගලික අංශය සතු ,වෙළඳපාල හා මිල යාන්ත්‍රණය යාන්ත්‍රණය මගින් සිදුවන සම්බන්ධීකරණය ඔස්සේ ආර්ථිකය මෙහෙයවනු ලබන ආර්ථික පද්ධති වේ.

උඥ; අමරිකා එක්සත් ජනපදය, මහා ඕතානස, ප්‍රංශය, කැනඩාව, ඔස්ට්‍රේලියා, සිංගපේපුරුව, ජපානය.



වෙළඳපල ආර්ථික පද්ධති වල මූලික ලක්ෂණ .....

### 1. දේපල පිළිබඳ පොදුගලික හිමිකම

හැමිය ප්‍රාග්ධනය හා වෙනත් දේපල සම්පත් පවත්වා ගැනීමට විකිනිමට පැවරීමට හා තුක්ති විදීමට පොදුගලික අංශයට නිතිමය වශයෙන් අධිකාරී අධිකාරී බලයක් හිමි වේ.

### 2. නිදහස් ව්‍යවසාය හා දැයුමේ නිදහස

අන්‍යායන්ට උදෑවි හාත්‍ය හා සේවා නිෂ්පාදනය හා සම්පත් සැපයීම තබ අනිමතය හා හැකියාව පරිදි සිදුවේ.

උදා; පුද්ගලයන්ට නිෂ්පාදන සම්පත් හිමිකර හිමි කර ගැනීමටත්, ඒවා නිෂ්පාදනය සඳහා සංවිධානය කොට නිෂ්පාදනය පිළිබඳ තීරණ ගැනීමට ඇති නිදහස

### 3. වෙළඳපල තරගකාරී වීම .

හාත්‍ය හා නිෂ්පාදන සම්පත් මිලදී මිලදී ගන්නන් හා සපයන්නන් එකිනෙකාට සේවාධිතව තරග කිරීමට ක්‍රියාකරන අතර ආර්ථික තීරණ ගැනීමේ ක්‍රියාවලිය අනිගයින්ම වික්නේදනාය වී පවතී .

### 4. මිල යාන්ත්‍රණය .

වෙළඳපෙළ ආර්ථිකයක දැක්නට ලැබෙන සම්බන්ධිකරණ සම්බන්ධිකරණ යාන්ත්‍රණය මිල ක්‍රමය වේ .

### 5. සේවාර්ථය පදනම් කරගත් සානුබල පැවතීම .

සේවාර්ථය යනු තම තමන්ගේ වාසිය හෙවත් ප්‍රතිලාභය මත කටයුතු කිරීමයි .මෙම ආර්ථික පද්ධති වල හැසිරීම තීරණය කරන ප්‍රධාන ගාමක බලය සේවාර්ථය යි.

උදා; නිෂ්පාදකයන් ලාභ උපරිම කර ගැනීමට හෝ අලාභ අවම කර ගැනීමට .

පාරිභෝගිකයින් තමන්ගේ සිමිත ආදායම්න් උපරිම තාප්තියක් ලැබෙන ආකාරයට වැය කරයි .

සාධක හිමියන් තම සාධක ඉහළ මිලකට අලෙවි කිරීම.



## 6. ආන්ත්‍රික කාර්යනාරය සිමිත වීම.

වෙළෙඳපොල ආර්ථිකයක මූලික පදනම පොදුගේලික දේපල හිමිකමක් පැවතුන්න් ඒවා සුරක්ෂිත කරදීමට නා කාර්යක්ෂම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය හිතකර වාතාවරණයක් සැපයීමට ආන්ත්‍රික සුල් කාර්යනාරයක් පවතී.

## මිල යාන්ත්‍රණය / මිල කුමය

ආර්ථිකයක් පුරු විසින් පාර්නෝගිකයින් නිෂ්පාදකයින් තා සාධක සපයන්නන් ස්වාර්ථය මත ගනු බඩන නිර්ණ මනාව සම්බන්ධීකරණය කරමින් ආර්ථිකයේ ව්‍යාකුලතාවයක් ඇති නොකාට කුමානුකුලව මෙහෙයුවන යාන්ත්‍රණය මිල යාන්ත්‍රණය ලෙස භාජන්වයි.

වෙළඳපාල ආර්ථික පද්ධතියක ක්‍රියාත්මක වන අදාළතාමාන හස්ටිය වන්නේ ද මිල කුමයයි

වෙළඳපාල ආර්ථිකයක මිලනී කාර්යයන්.

### 1. සංඛ්‍යා(තොරතුරු) සැපයීමේ කාර්ය

වෙළඳපාල කුමය තුළ නිෂ්පාදකයින්ට, පාර්නෝගිකයින්ට, සම්පත් හිමිකරුවන්ට වෙළඳපාල නිර්ණය ගැනීම සඳහා අවශ්‍ය සාපේක්ෂ මිලයන් පිළිබඳ තොරතුරු සැපයීම.

### 2. සානුබල සැපයීමේ කාර්ය

මිල මගින් බ්‍රාංඡන සංඛ්‍යාවලට ගැනුම්කරුවන්, විකණුම්කරුවන් සහ සාධක හිමියන් විසින් ප්‍රතිචාර දැක්වීම මින් අදහස් වේ.

#### නිෂ්පාදන සානුබල

- භාණ්ඩයක මිල ඉහළ යාම - ලාභ වැඩි වීම - නිෂ්පාදනය වැඩි කිරීමට පෙළමෙයි
- භාණ්ඩයක මිල පහළ යාම - ලාභ අඩු වීම - එම නිසා නිෂ්පාදනය අඩු කිරීමට පෙළමෙයි.

#### පර්නෝගික සානුබල

- බන් එක මිල ඉහළ යාම - පර්නෝගන වියදම වැඩිවීම - පර්නෝගනය සීමා කිරීමට පෙළමෙයි
- භාණ්ඩ මිල පහළ යාම - පර්නෝගන වියදම අඩුවීම - පර්නෝගනය වැඩි කිරීමට පෙළමෙයි.



**3. සලාක කිරීමේ කාර්යය (සම්පත් බෙදා වෙන් කිරීම )**

- වෙළඳපොල කුමයක් තුළ සිමිත සම්පත් හාන්ඩ හා සේවා යන ආදිය ඒවා මිලදී ගැනීමට වඩාත් කැමැත්තක් දක්වන හා වඩාත් හැකියාවක් ඇති පුද්ගලයන්ට ලබා දීමෙහි කෙරෙන කටයුතු.
- හිග සම්පත් විකල්ප හාවිත අතර බෙදා වෙන් කොට දීම හෙවත් සලාක කොට දීම සලාක කිරීම ලෙස හැඳින්වේ .

උපා; කිසියම් හාන්ඩයක මිල ඉහළ යාම නිසා එම කර්මාන්තයේ හාන්ඩ නිෂ්පාදනය ඉහළ දැමීම සිදු කරයි සිදුකරයි. එවිට සාපේක්ෂව මිල අඩු කර්මාන්තවල සිට මිල වැඩි කර්මාන්ත වෙත සම්පත් සංලනය කෙරේ

වෙළඳපොල ආර්ථිකයක මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගෙන්නා ආකාරය....

❖ කුමක් නිපදවිය යුතුද ?

වෙළඳපොල ආර්ථිකයක මෙම ප්‍රශ්න විසඳුනු බෙන්නේ සේවාර්ථය හෙවත් ලාභය පදනම් කරගෙනය .ලාභයක් ඉපයිය හැකිද නිපදවන අතර කළාව සහිත දැක නිපදවන්නේ නැතැ.මෙය හාන්ඩ හා සාධක වෙළඳපොල වෙළඳපොල මිල ගණන් ගණන් අනුව නිර්තාය වේ.

❖ කෙසේ නිපදවිය යුතුද?

- වෙළඳපොල ආර්ථිකයක මෙම ප්‍රශ්නය ප්‍රශ්නය විසඳුනේ මිල මිල යන්ත්‍රණය මග පෙන්වීම යටතේ කාර්යක්ෂම ගිල්ප කුමය තෝරා ගැනීමෙන් ය.
- ආර්ථික වශයෙන් කාර්යක්ෂම ගිල්ප කුම කවරේ දැයි නිර්තාය වනුයේ පවත්නා තාක්ෂණය හා හාවිතා කරනු ලබන සාධක වල මිල ගනන් මතය.
- බහුලම සාධකය තෝරා ගෙන තෝරාගෙන අවම පිරිවැය යටතේ නිපදවයි එවිට ලාභය උපරිම වේ.

❖ කා සඳහා නිපදවිය යුතුද ?



- වෙළඳපාල ආර්ථිකයක මෙම ප්‍රශ්නය විසඳුනේ සාධක වෙළඳපාල මිල ගණන් හා සාධක ඉපයුම් ප්‍රමාණය මතය.
- සම සාධකයක ම මිල ඒවායේ ඉල්ලම් හා සැපයුම් සැපයුම මත නිර්ණය වේ.සාධක හිමියන් උපයන ආදායම ද ඒ අනුව තප්පේ කේතීයක් ඇති අය සඳහා භාණ්ඩ නිපදවයි
- ඉහළ කුයාගේතියක් ඇති අය සඳහා භාණ්ඩ නිපදවයි.

### වෙළඳපාල ආර්ථිකයක පාරිභෝගික ස්වාධීපත්‍ය

වෙළඳපාල ආර්ථිකයක අවසාන බලධාරය වශයෙන් කටයුතු කරනුයේ පාරිභෝගිකය බව මින් අදහස් කෙරේ.පාරිභෝගිකයාට වැඩි බලයක් හිමි වේ .නමුත් ප්‍රවාරණය ප්‍රබල වන විට හා ඒකාධිකාර වෙළඳපාල බලය ප්‍රබල වන විට මෙම ප්‍රකාශය අසත්‍ය බැවින් ඉහත ප්‍රකාශ අර්ධ සත්‍යාගකි .

කවර කිර්මාන්ත වෙන්ඩ පොලේ රැඳී සිටිය ශ්‍රීනෑෂ්‍ය නිර්ණය වන්නේ පාරිභෝගිකයාගේ තේරුම මතය.

### වෙළඳපාල ක්‍රමයෙන් වාසි

- වෙළඳපාල බලවේයක් සේ සිදුවන සම්පත් බෙදීයාම කාර්යක්රම වේ .( $p = mc$ )
- නවසතා වන් හඳුන්වා දිරිමත් කිරීම .
- ලාභ ඔස්සේ ඔස්සේ සානු බල හටගන්නා බැවින් පිරිවැය අඩු කිරීම .
- වෙළඳපාල සංඛ්‍යා සැපයීම .
- ආර්ථික අනිරික්තයන් උපරිම වීම .
- මිනිසුන්ට අවශ්‍ය විවිධ භාණ්ඩ හා සේවා තොරා ගැනීමට අවස්ථාව ඇත.
- මිනිසුන්ගේ උවමනා වුවමනා සපුරාලීමට ඉක්මනින් ප්‍රතිචාර දක්වයි .

### වෙළඳපාල ක්‍රමයේ ඇවාසි:

- පොදු භාණ්ඩ නිෂ්පාදනය නොවේ.
- වෙළඳපාල තරගය නොපැවතීම.
- සුඩායා භාණ්ඩ ප්‍රමාණවත්ව නිෂ්පාදනය නොවේ.



- ආදායම් ව්‍යාපේනියේ විෂමතා හටගනී.
- සාධක සේවා නියුක්ත කරනුයේ ලාභදායී නම් පමණි.
- ආර්ථික අස්ථ්‍රාය තාවයන් හට ගැනීම .
- බාහිරතා සැලකිල්ලට නොගනී .(පරිසර දූෂණය )
- අවගුණ භාණ්ඩ පරිහෝජනය පාලනය නොවේ .(මන්පැන් )
- පොදු සම්පත් අධි උපයෝජනයට ප්‍රතු වීම.
- වෙළඳපාල නොරතුරු අප්පුර්තා වීම.

### ➤ සැලසුම්ගත ආර්ථික පද්ධති (විධාන)

සැලසුම්ගත ආර්ථිකයක් යන මූලික ආර්ථික ප්‍රශ්න මධ්‍යම සැලසුම් අධිකාරය හෝ කිසියම් බලධාරියෙකු විසින් හෝ දෙනු බඩන නියෝග අනුව විසඳුනු බඩන, සම්පත් හිමිකාරීන්වය හිමිකාරීන්වය ර්‍යයේ සත්ත්‍ර සතුව නෑ රාජ්‍ය ව්‍යවසාය කුමෙක් ක්‍රියාත්මක වන ආර්ථික පද්ධතියයි.

උදා: කියුබාව

දිනුරු කොරියාව

### සැලසුම් ආර්ථිකයක ප්‍රධාන ලක්ෂණ :

- ඉමය හැරුණු විට සියලුම නිෂ්පාදන සම්පත් ර්‍යය සතු වීම.
- ස්වාර්ථය වෙනුවට පොදු යහපත සැලකිල්ලට ගැනේ.
- මූලික ආර්ථික ප්‍රශ්න විසඳා විසඳා ගැනීම සඳහා සැලසුම් ක්‍රියාවලිය යොදා ගැනීම
- ආදායම් බෙදියාමේ බෙදි යාමේ දැඩි විෂමතාවය විෂමතාවයක් දැකිය නොහැක .
- රාජ්‍ය ප්‍රාලිල් කාර්යනාරයක් ඉටු කිරීම .



- පොදුගලික නිදහස සීමා වීම .
- තර්ගය නොමැතිවීම.
- රාජය හා සැලසුම් අධිකාරිය, නිෂ්පාදන විව්‍යාය , කමිකරුවන් හා පාරිභෝගිකයන් ආර්ථිකයේ ප්‍රභාන ක්‍රියාකාරකයන් වේ

### **සැලසුම් යාන්ත්‍රණය**

සැලසුම් ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම පිළිබඳ නීරණය කරනු ලබන්නේ රජයේ මගපෙන්වීම යටතේ මධ්‍යම සැලසුම් අධිකාරිය විසින් සකස් කරනු ලබන සැලස්මක් මත ය.

#### **සැලසුම් ආර්ථිකයක මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම**

- කුමක් නිපදවන්නේ ද ?

මෙවැනි ආර්ථිකය වික ආර්ථිකයක සම්පත් බෙදා වෙත් කිරීම සිදුවන්නේ මධ්‍යම සැලසුම් අධිකාරිය විසින් නිකුත් කරනු ලබන නියෝග ඔස්සේය .මෙහිදී සැලසුම් අධිකාරිය විසින් භාණ්ඩ හා සේවා වල මිල නියම කරනු ලබන අතර මිලදීගන්නන් විසින් පාලන මිල යටතේ භාණ්ඩ හා හා සේවා මිලදී ගෙනී .මධ්‍යම ගත සැලසුම් අධිකාරිය විසින් වාර්ෂිකව සුදුසු සැලසුම් සකස් කරනු ලැබේ.

- කෙසේ නිපදවන්නේද ?

විධානගත ආර්ථිකයක නිශ්පාදන කුම ගිල්ප නීරණය කරනු ලබන්නේ සැලසුම් අධිකාරිය විසිනි .මෙහිදී ආර්ථිකය සතු විකල්ප නිශ්පාදන කුම ගිල්ප කවරේද යන්නත් පවත්නා නිශ්පාදන සම්පත් කවරේද යන්නත් පිළිබඳ සම්පූර්ණ විස්තරයක් සපයා ගැනීමට සැලසුම් අධිකාරියට සිදුවේ .ලේ අනුව සුදුසුම ගිල්පිය කුමය කුමක්ද යන්නත් මධ්‍යගත සැලසුම් අධිකාරිය දක්වා නිබේ .

- කා සඳහා නිපදවන්නේ ද ?

සැලසුම් ආර්ථිකයක සාධක ආදායම බෙදී බෙදියාම මධ්‍යගතව නීරණය කෙරේ .වැටුප් මට්ටම සහ භාණ්ඩ හා සේවා වල මිල ගතාන් සැලසුම් අධිකාරිය විසින් නීරණය කරනු ලැබේ .සෑම අයකුටම මිලදී ගැනීමට හැකි වන සේ ඉතා අඩු මට්ටමක භාණ්ඩ හා එක්ස්ප්‍රෝ වල මිල ගතන් නියම කිරීමට සැලසුම් අධිකාරිය කටයුතු කන්ඩායම් වලට පරිභෝගන අවස්ථා සම්පාදනය පරිභෝගන අවස්ථා සම්පාදනය වේ.

**උස් :** රජය ලාභයක් උපයා ගැනීමට පිරිවැය පිරිවැයට බෙහෙවින් ඉහළ මට්ටමකට මිල නියම කිරීම .(මත්පැන් , මෝටර් රථ, ගිනකරණ )

සමහර භාණ්ඩ සඳහා පිරිවැයට පිරිවැයට සමාන වූ මිලක් නියම කිරීම. (පාසල් ලිපි දුවන)



සුබසාධන හේතු මත පිරිවැය වන් වඩා අඩු මිලක් යටතේ එනම් සහනාධාරයක් යටතේ සැපයීම.

සමහර භාණ්ඩ නොමෙල් සැපයේ. (අධ්‍යාපනය, සෞඛ්‍යය)

### සැලසුම් ආර්ථිකයක වාසි .....

- ආර්ථිකයක සම්පත් බෙදියාම මනා සැලස්මක් මත සංවිධානය කළ හැකි වේ .
- ආදායම් ව්‍යුප්ති විෂමතා රූපයේ මැදිහත්වීම මැදිහත්වීම මගින් ඉවත් කළ හැකිය .
- ආර්ථික අස්ථ්‍රාධිතාව පාලනය කළ හැකි වීම .
- සමාජයට අන්‍යවශ්‍ය භාණ්ඩ භා සේවා සපයනු ලැබේ .
- සමාජයේ ප්‍රිවත් වෙන ප්‍රිවත්වෙන පුරුවැසියන්ට අවම ප්‍රිවන මට්ටමක් සහතික කෙරේ.

### සැලසුම් ආර්ථිකයක අවසි.....

- භාණ්ඩ භා සේවා ඉතා විශාල සංඛ්‍යාවක් නිපදවන සංකීර්ණ ආර්ථිකයක භාණ්ඩ හෝ අධි සැපයුම් තත්ත්වයක් ඇති නොවන පරිදි සැලසුම් කිරීමේ අපහසුතාව .
- නිලධාර්වාදය ඉස්මතු වීම.
- නිමවුම් ගිල්ප කුමය භා මිල යන දැක යන දැක මධ්‍යගතව නීරණය වන බැවින් ආයතන වලට නීරණ ගැනීමේ සේවාධිතත්වයක් නොමැති වීම .
- අනිප්පේරණය දුර්වලය .(ලාභ ඉපයීමට අවස්ථාවක් නොමැත.)
- භාණ්ඩ භා සේවාවල සේවා වල විවිධත්වයක් නොමැත .එනම් තේරීමේ නිදහස සීමා වීම නිසා ය.
- තරගකාරීත්වය භා ලඟ සාහුබල නොපවත්නා බැවින් සම්පත් බෙදියාම අකාර්යක්ෂම වේ .
- තරගකාරීත්වය නොමැති බැවින් භාණ්ඩ වල ගුණාත්මක භාවය ද අඩු ය .

### ➤ මිගු ආර්ථික පද්ධති



මිගු ආර්ථික ක්‍රමයක් යනු නිදහස් වෙළඳපල ආර්ථික ක්‍රමය හා සැලසුම්ගත ආර්ථික ක්‍රමයේ යන ස්වර්ශප දෙකෙහිම සංකලනය වූ ආර්ථික ක්‍රමයකි.

මෙම ආර්ථික ක්‍රමයේ රාජ්‍ය ව්‍යවසාය හා පොදුගලික ව්‍යවසාය මිගු වී ඇත.

#### මිගු ආර්ථිකයක ලක්ෂණ :

- සාධක තිමිකාරීන්වය රාජ්‍ය හා පොදුගලික අංශ දෙකටම අයත් වේ .
- රාජ්‍ය හා පොදුගලික යන දේශංගයම පුළුල් ලෙස සම්මිග්‍රණය වී ඇති ව්‍යවසායකයා ව්‍යාවසායක් දැක්නට ඇත .
- සම්පත් බෙදාහැරීම මිල යාන්ත්‍රණය ,සැලසුම් යාන්ත්‍රණය යන දෙකෙන්ම ඉටුකරයි .
- මිල යාන්ත්‍රණය දුර්වලතා මග හැරීමට රාජ්‍ය මැදිහත් වේ.
- පොදුගලික අංශය ස්වාර්ථය මුළුකරගෙන පොදුගලික ලාභ ඉපයිම තුළින් අනිශේප්‍රණය බෙන අතර රාජ්‍ය අංශයේ සමාජ සුභ සාධනය සැලසීම සඳහා අනිශේප්‍රණය බෙයි .

මිගු ආර්ථික පද්ධතිය ධෙන්ක්වර ක්‍රමය පවත්නා කාර්යක්ෂමතා ගුණයන් සමාජවාදී ක්‍රමයේ පවත්නා මනුෂ්‍යන්වය ගුණයන් සංකලනය වූ ආර්ථික පද්ධතියකි .

#### මිගු ආර්ථිකයක මූලික ආර්ථික ප්‍රශ්න විසඳු ගන්නා ආකාරය .

මිගු ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න විසඳු යේ මිල යාන්ත්‍රණය සහ ආන්ත්‍රික විධාන සහ නියෝග යන යාන්ත්‍රණයන් දෙකෙහිම ඒකාබද්ධ ප්‍රතිවිලයක් ලෙසිනි .

මෙහිදී ,ආර්ථිකයේ සෑම අංශයක් කෙරෙහිම ආන්ත්‍රික මැදිහත් වීම දක්නට ඇත .එම මැදිහත්වීම පහත ආකාරයට සිදු කරයි.

#### මිගු ආර්ථිකයක රාජ්‍ය අංශයේ කාර්යනාරය

- වෙළඳපාලේ යාන්ත්‍රණය කාර්යක්ෂම ක්‍රියාත්මක වීමට අවශ්‍ය නීතිමය සහ සමාජ රාමුව සැකසීම
- තරගය පවත්වාගෙන යාම .
- ආදායම් ප්‍රන්ත්ව්‍යාප්තිය .
- ආර්ථික ස්ථායිකරණය.

#### ➤ සමාජයේ වෙළඳපල ආර්ථිකය



වෙළඳපල ආර්ථික පද්ධති මූලධර්ම මත හිඳිමින් වෙළඳපොලෙන් කාර්යක්ෂමව ඉටු නොවන දැක් කාර්යක්ෂමව හා වඩාත් පුළුල් ආකාරයට ඉටු කිරීම සඳහා ර්‍යෝ විසින් මැදිහත්වීම සිදු කිරීම සමාජය වෙළඳපල ආර්ථික වල සිදුවේ .

උදා : නොර්මේ ,ප්‍රේමතිය ,ස්විස්ටර්ලන්තය

## ❖ සමාජවාදී වෙළඳපල ආර්ථිකය

මූලික වශයෙන් සමාජවාදී සමාජවාදී ද්‍රාශනයක් මත මෙහෙයවන කිසියම් දුරකට වෙළඳපොල බලවේග වලට ක්‍රියාත්මක වීමට ඉඩ සලකා ඇති ආර්ථික පද්ධති සමාජවාදී ආර්ථික පද්ධතිය ලෙස සැලකේ .

මෙහිදී නිෂ්පාදන සම්පත් ර්‍යෝට හිමිවන අතර සම්පත් භාවිතය පිළිබඳ තීරණ ගැනීම වෙළඳපල ක්‍රියාවලියකට පැවරී ඇත . මධ්‍යම සැලසුම් අධිකාරිය විසින් තිකුත් කරන නියෝග අනුව ක්‍රියා කරනු වෙනුවට කුමක් කොපමතා කෙසේ නිපදවිය යුතුද යන මූලික ආර්ථික ප්‍රශ්න පිළිබඳ තීරණ ගැනීම වෙළඳපොලට පැවරී ඇත .

උදා; විනය.

## ❖ පරිවර්තන ආර්ථික .

එසේ ආර්ථික කුමයක සිට තවත් ආර්ථික කුමයකට මාරු වෙමින් පවත්නා ආර්ථික පරිවර්තන ආර්ථික නම වේ . මෙත ඉතිහාසය තුළ පරිවර්තන ආර්ථික ලෙස හඳුනා ගැනීම මධ්‍යම සැලසුම් ආර්ථිකයක සිට වෙළඳපල ආර්ථිකයක් කරා නැඹුරු වන රටවල්ය .

උදා; රුදුසියාව , පෝලන්තය ,රුමේනියාව ,විනය ,බංගෝරියාව, කසකස්තානය

## ❖ නැගිගෙන එන ආර්ථික

එසේ පරිවර්තනය වූ රටවල් අතුරුන් ඉතා කෙරී කළකදී සේක ගිණු ආර්ථික වැද්‍යියක් ප්‍රාග කරගත් රටවල් නැගිගෙන එන ආර්ථිකයක් ලෙස හඳුන්වයි . එසේ දියුණු වූ රටවල් කන්හෙක (BRICS) ; බ්‍රසිලය ,රුසියාව , ඉන්දියාව ,විනය ,දකුණු අප්‍රිකාව

නැගිගෙන එන වෙළඳපොලක ආර්ථිකයක ලක්ෂණ .....

- කළුපිය වශයෙන් විශාල ආර්ථික ගක්තියක් හිමිකරගෙන සිටී ජනගහනය, සම්පත් සම්භාරය හා වෙළඳපොල විශාල වීම තුළින් ආර්ථික ගක්තිය ගොඩ නැගී ඇත .



- මෙම රටවල් ලේඛයේ ඉතා වෙශවත් (ර) ආර්ථික සිසු තාවයක් වාර්තා කරනු ලබන අතර ,ගෝලිය වෙළඳාමේ වර්ධනයට විශාල දායකත්වයක් සපයයි .

- මෙම රටවල් දේශපාලන , ආර්ථික හා සමාජයේ ක්ෂේත්‍රයන් පිළිබඳව ගෝලිය මට්ටම්න් සිදු වන සාකච්ඡාවන්හිදී ප්‍රබල දායකත්වයක් සපයන අතර ,ගෝලිය ආර්ථිකයේ විශාල කොටසක් අයත් කර ගැනීමටත් ගෝලිය දේශපාලනය දේශපාලනයේ තීරණාත්මක හඩක් නැගීමටත් කටයුතු කරයි .

#### ❖ ධන්ස්වර ආර්ථික පද්ධතිය

සම්පත් හිමිකම මූලික වශයෙන් පොදුගලික අංශය සතුව පවතී .(පොදුගලික භාණ්ඩ මෙන්ම ස්වභාවික සම්පත් හා ප්‍රාග්ධන උපකරණ පවා පොදුගලික හිමිකාරීන්වයක් යටතේ පවතී

#### ❖ සමාජවාදී ආර්ථික පද්ධති .

සම්පත් හිමිකම සාමූහික සංවිධානය වන රේය යටතේ පවතින අතර තම ගක්ති ප්‍රමාණයෙන් වැඩිකරන තමන්ට අවශ්‍ය තරම් සියලු දේ ලබා ගන්නා හිග කමකින් තොර එක්තරා පර්මාද්‍රේශ තත්ත්වයකි .මෙ කොමියුනිස්ට් තත්ත්වය නමින්ද හඳුන්වයි.

## නිෂ්පාදන හැකියා ආද්‍රීය (Production Possibility)

### නිෂ්පාදන හැකියාව

යම් දෙන ලද අවස්ථාවක ආර්ථිකයක් සතුව පවත්නා සියලුම නිෂ්පාදන සම්පත් පවත්නා තාක්ෂණය යටතේ කාර්යක්ෂම ලෙස උපයෝගීනය කළ විට කළ විට ලබාගත හැකි නිමවුම් මට්ටමයි .

රටක නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක දෙකකි .

1. සම්පත් සම්භාරය
2. සම්පත් වල එලඟායිතාවය.


නිෂ්පාදන හැකියා ව්‍යුහට පදනම් වී ඇති උපකළුපන

- සම්පත් සම්භාරය නොවනස්ව පවතින බව .
- තාක්ෂණය නොවනස්ව පවතින බව .
- සම්පත් පූර්ණ සේවා නියුක්තියකින් හා ඉහළ ඉහළ ඉහළ කාර්යක්ෂමතාවයකින් නිෂ්පාදනයට යොදුවා ගෙන්නා බව.



- හාන්ඩ් දෙකක් පමණක් නිෂ්පාදනය කරන බව

### නිශ්පාදන හැකියා වතුය



- දෙන ලද අවස්ථාවක සමාජය සතු සියලුම සම්පත් ආර්ථිකය සතු ඉහළම තාක්ෂණය මට්ටමක් යටතේ කාර්යක්ෂමව උපයෝගනය කළ විට කළ විට හාන්ඩ් දෙකකින් නිපදවිය හැකි ප්‍රසේෂ්‍ය නිමුවම් සංයෝග යාකර අදින වතුය නිශ්පාදන හැකියා නිශ්පාදන හැකියා මායිම් වතුය මෙස හැඳුන්වේ .


### ආවස්ථීක පිරිවය නිතිය.

නිශ්පාදන හැකියාව හැකියා වතුයක් මත නිශ්පාදනය කරමින් සිටියදී එක් හාන්ඩ්යක නිශ්පාදනය ඒකකයකින් වැඩි කිරීමේ දී කිරීමේදී ඒ වෙනුවෙන් අනෙක් හාන්ඩ්යයෙන් කැප කරන ප්‍රමාණය නිශ්පාදන හැකියාවක් යක් මගින් නිර්සපනාය කළ හැකිය මේ සංඛ්‍යාත්මකව ගණනය කළ හැකිය .

$$\text{ආවස්ථීක පිරිවය} = \text{කැපකරන ලද හාන්ඩ් ප්‍රමාණය}$$

වැඩි කරන ලද හාන්ඩ් ප්‍රමාණය





X ඒකකයක ආවස්ථික =  $\Delta Y$

පිරිවැය  $\Delta X$

Y ඒකකයක ආවස්ථික පිරිවැය =  $\Delta X$

$\Delta Y$

- අන්තික ආවස්ථික පිරිවැය

නිෂ්පාදන හැකියා වකුයක් මත දී, නිෂ්පාදනය ඒකකයකින් ඒකකයකින් වැඩි කරන විට අනෙක් නිෂ්පාදනයෙන් කැප කරන ප්‍රමාණයයි .මෙමගින් නිර්සපණය වන්නේ නිෂ්පාදන හැකියාව වකුයේ බැවුම යි .

නිෂ්පාදන හැකියා වකුය වකුයේ බැවුම සහා විම.

නිෂ්පාදන හැකියාව වකුය මත නිෂ්පාදනය සිදු කරමින් සිටින විට එක් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කරන විට අනෙක් භාණ්ඩයේ නිෂ්පාදනය අඩු කිරීමට සිදුවේ සිදු වේ.මේ නිසා නිෂ්පාදන හැකියා වකුය ගෙන බැවුමකින් යුත්ත වේ .

මෙහිදී නිෂ්පාදනය ප්‍රතිලෝම සම්බන්ධිතාවයක් දක්නට ලැබේ .

නිෂ්පාදන හැකියාව වකුය විවිධ හැඩයන්

- මූලයට අවන්ත වකුය - වැඩින ආවස්ථික පිරිවැය
- සර්ල රේඛිය වකුය - ස්ථාවර ආවස්ථික පිරිවැය
- මූලයට උත්ත වකුය - හින්වන ආවස්ථික පිරිවැය


1. වැඩින ආවස්ථික පිරිවැය ....

වැඩින ආවස්ථික පිරිවැය නිතිය යනු ;නිෂ්පාදන හැකියා වකුයක් මත එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ඒකක වලින් වැඩි කරන විට ඒ වෙනුවෙන් කැප කිරීමට සිදුවන අනෙක් භාණ්ඩයේ ප්‍රමාණය කුමයෙන් ඉහළ යාම වැඩින ආවස්ථික පිරිවැය ආවස්ථික පිරිවැය නිතියයි .මෙහිදී අන්තික ආවස්ථික පිරිවැය කුමයෙන් වැඩි වේ .



වැඩින ආවස්ථීක පිරිවැය ආවස්ථීක පිරිවැය වතුය මූලයට අවතල හෙවත් පිටතට නොගිය නිශ්පාදන හැකියාව හැකියා වතුයකි.

මූලයට අවතල නිශ්පාදන හැකියා වතුයක් මත පහළට ගමන් කරන විට වතුයේ බැවුම ක්‍රමයෙන් වැඩි වේ ඉන් පිළිඳුව වන්නේ තිරස් අක්ෂයේ සිට හෝ සිරස් අක්ෂයේ හෝ හෝ නිර්පතනය කෙරෙන භාණ්ඩය සමාන ඒකක වලින් වැඩි කරන විට ඒ වෙනුවෙන් කැප කළ යුතු අනෙක් භාණ්ඩයේ ප්‍රමාණය හෙවත් ආවස්ථීක පිරිවැය ක්‍රමයෙන් වැඩි වන බවයි.




#### වැඩින ආවස්ථීක පිරිවැයට හේතු

- නිශ්පාදන සම්පත් සම්පාතිය නොවීම .
- විවිධ භාණ්ඩ භා සේවා නිශ්පාදනය කිරීමේ දී යොදා ගන්නා නිශ්පාදන ක්‍රම ගිල්ප වෙනස්වීම .



- කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා වඩාත් යෝගී සම්පතක් වන භාණ්ඩයක නිෂ්පාදනය කිරීමෙහිලා එනර්මි යෝගී නොවීම.

වැඩින ආවස්ථීක ආවස්ථීක පිරිවැය වනු ගොඩනගමු .....




නිෂ්පාදන භැංකියා මායිම් ව්‍යුහ මින් පහදට ගමන් කරන ටිට මිය අනුපාතය කුම්යෙන් වැඩි ඇවි.

## 2. ස්ථාවර ආවස්ථීක පිරිවැය.....

ස්ථාවර ආවස්ථීක පිරිවැය යනු නිෂ්පාදන භැංකියා වකුයක් මත එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ඒකක වලින් වැඩි කරන විට අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය සකම විටම ස්ථාවර පවතින තත්ත්වයකි

භාණ්ඩ සංඛ්‍යාව	$x$ නිෂ්පාදනය ආවස්ථීක පිවිශ්චය $\frac{-\Delta y}{+\Delta x}$	$y$ නිෂ්පාදනය ආවස්ථීක පිවිශ්චය $\frac{-\Delta x}{+\Delta y}$
A - B	$\frac{-20}{20} = -1.0$	$\frac{-20}{20} = -1.0$
B - C	$\frac{-30}{20} = -1.5$	$\frac{-20}{30} = -0.6$
C - D	$\frac{-40}{20} = -2.0$	$\frac{-20}{40} = -0.5$
D - E	$\frac{-50}{20} = -2.5$	$\frac{-20}{50} = -0.4$
E - F	$\frac{-60}{20} = -3.0$	$\frac{-20}{60} = -0.3$



කාලීන සංඛයාය	$x$ හිග්පාදනය ආවස්ථාව මිටිවැය $\frac{-\Delta y}{+\Delta x}$	$y$ හිග්පාදනය ආවස්ථාව මිටිවැය $\frac{-\Delta x}{+\Delta y}$
A - B	$\frac{-4}{1} = -4$	$\frac{-1}{4} = \frac{-1}{4}$
B - C	$\frac{-4}{1} = -4$	$\frac{-1}{4} = \frac{-1}{4}$
C - D	$\frac{-4}{1} = -4$	$\frac{-1}{4} = \frac{-1}{4}$
D - E	$\frac{-4}{1} = -4$	$\frac{-1}{4} = \frac{-1}{4}$
E - F	$\frac{-4}{1} = -4$	$\frac{-1}{4} = \frac{-1}{4}$


## ස්ථාවර ආච්චේක පිරවැයට හේතු :

- தித்திரை காட்சி சம்பளிய (காட்சி பூர்ண ஆட்டேங்கி வீடு )

මිනේම නාත්‍ය දෙකක් නිෂ්පාදනය කිරීම සඳහා පවත්නා සම්පත් එක නා සමාන කාර්යක්ෂමතාවයකින් සහ ඒකාකාර ලෙස නාටු කළ භැංකි වෙමයි .



ස්ථාවර අවස්ථීක පිරිවය වතුය ගොඩනගමු.....



### නිෂ්පාදන හැකියා වතුයේ විනැහීවීම්

නිෂ්පාදන හැකියා වතුය නිර්මාණය කිරීමේදී පදනම් කරගනු ලැබූ උපකල්පන එකක් හෝ කිපයක් හෝ වෙනස්වීම මත හැකියා වතුය ද වෙනස් විය හැකිය. එවන් වෙනස්වීම් නිෂ්පාදන හැකියා වතුයේ විනැහීවීම් ලෙස අදහස් කරයි.

යම් දෙන ලද අවස්ථාවක සමාජයේ සම්පත් සම්හාරය ස්ථාවර අගයක් ගනු ලබවද, කාලයත් සමග ඒවා

භාණ්ඩ සංඛ්‍යාව	$x$ සිංහාසනය ආරියින සිටියා යුතු සිංහා සිටියා	$y$ සිංහාසනය ආරිය සිටියා සිංහා සිටියා
A - B	$\frac{-4}{1} = -4$	$\frac{-1}{4} = \frac{-1}{4}$
B - C	$\frac{-4}{1} = -4$	$\frac{-1}{4} = \frac{-1}{4}$
C - D	$\frac{-4}{1} = -4$	$\frac{-1}{4} = \frac{-1}{4}$
D - E	$\frac{-4}{1} = -4$	$\frac{-1}{4} = \frac{-1}{4}$
E - F	$\frac{-4}{1} = -4$	$\frac{-1}{4} = \frac{-1}{4}$

වෙනස් වීමට භාජනය වෙයි. උඩුහර්තායක් ලෙස කාලයන් සමග රටක ප්‍රතිඵලිත ඉහළ යන විට, ඒ රටේ ගුම සැපයුම හා ව්‍යවසායකත්ව සැපයුම ඉහළ යයි. අධ්‍යාපනය හා ප්‍රහැරුව තුළින් ගුමයේ නිපුණතාවන් ඉහළ යා හැකිය. එසේම ප්‍රාග්ධන තොගයද කාලයන් සමග වැඩි විය හැකිය.

#### නිෂ්පාදන හැකියා මායිම දකුණට විනැන් වීමට බලපාන සාධක

- 1.සම්පත් සම්භාරය වැඩි වීම.
- 2.සම්පත් එලදායීතාව වැඩි වීම.
- 3.තාක්ෂණ්‍ය දූෂණ වීම.


#### නිෂ්පාදන හැකියා මායිම වමට විනැන් වීමට බලපාන සාධක

- 1.සම්පත් සම්භාරය අඩු වීම.
- 2.සම්පත් එලදායීතාව අඩු වීම.
- 3.තාක්ෂණ්‍ය පිරිනීම.

#### නිගකම

නිගකම පෙන්නුම් කරනු ලබන්නේ නිෂ්පාදන හැකියා මායිම වතුයට දකුණාතින්(පිටතින්) පිහිටි ලක්ෂයක් මගිනි. හැකියා මායිමට දකුණාතින් පිහිටි භාණ්ඩ සංයෝගය අත්පත් කරගැනීමට අපේක්ෂා කරයි

පාරිභෝගික භාණ්ඩ



40


මෙහි (A) ලක්ෂය මගින් පෙන්නුම් කරනු ලබන්නේ අත්පත් කරගැනීමට අපේක්ෂා කරන භාණ්ඩ සංයෝගයයි. සම්පත් නිගකම නිසාවෙන් (A) ලක්ෂය අත්පත් කරගැනීමට තොහැකිය.



## තේරීම

නිෂ්පාදන හැකියා මාධිම වකුයක් මත පිහිටි ව්‍යව ලක්ෂ මගින් තේරීම පෙන්විය හැකිය. විකල්ප සංයෝග

පාරිභෝගික හාණ්ඩාව




අතරින් එකක් නිෂ්පාදනය සඳහා තේරාගත යුතුය. එහිදී කැපකිරීමක් හටගනී.

මෙහි (A) හා (B) යනු විකල්ප සංයෝග දෙකකි. නිෂ්පාදනය කිරීම සඳහා මේ අතරින් එක් සංයෝගයක් තේරා ගත යුතුය.

## ආර්ථික වෘද්ධිය


ආර්ථික වෘද්ධිය යනු ආර්ථිකයක නිෂ්පාදන හැකියාව ප්‍රසාදනය වීමයි. නැතහොත් රටක මූර්ත දුල දේශීය නිෂ්පාදනය කාලයක් තිස්සේ අඛණ්ඩව ඉහළ යාමයි. ආර්ථික වෘද්ධිය කෙරෙන් පහත සාධක බලපායි. 1.සම්පන් සම්බාදය ඉහළ යාම.





2.සම්පත් එලදායීතාව වැඩිවීම.

තාක්ෂණිය දියුණු වීම වැනි කිසියම් හේතුවක් නිසා එක් භාණ්ඩ වර්ගයක පමණක් සිදුවන නිමැවුමේ ඉහළ යාම ආංගික වෘද්ධියකි. එය කිසියම් ආකාරයට අසමතුලිත වෘද්ධියකි. එය පහත පරිදි පෙන්නුම් කරයි.




### ආර්ථික අවපාතය/පරිභානිය

මින් අදහස් වන්නේ කිසියම් රටක මූර්ත දුල දේශීය නිෂ්පාදිතය වසරකට වඩා වැඩි කාලයක් නිස්සේ ප්‍රබල ලෙස සංකෝචනය වී ඇති තතත්වයකි. මෙහිදී නිෂ්පාදන හැකියා මායිම් වකුය වමට විනැහු වේ.



ආර්ථික අවපාතයකදී ප්‍රාග්ධන තොගයට භාණි විය හැකි මෙන්ම තාක්ෂණයේද පසුබැයිමක් දැකිය හැකිය.


ක්‍රියි සාන්ස්ඩි



### ආර්ථික පසුබැයිම

ආර්ථික පසුබැයිම යනු භාණ්ඩ භා සේවා සඳහා ආර්ථිකයේ ඉල්ලම අඩුවීම හේතුවෙන් නිෂ්පාදනය පහත යාම ආර්ථික පසුබැයිමකි. ආර්ථික පසුබැයිම කෙටිකාලීන තත්ත්වයකි.. ආර්ථික පසුබැයිම හේතුවෙන් සේවා වියුක්තිය ඉහළ යයි. පහත ප්‍රස්ථාර සටහනට අනුව (A) ලක්ෂයේ සිට (B) ලක්ෂය දක්වා නිෂ්පාදන

ක්‍රියි සාන්ස්ඩි ක්‍රියා



හැකියා මායිම් වකුය තුවට ගමන් කිරීමෙන් මෙය පෙන්වුම් කළ හැකිය.



## නිෂ්පාදන කාර්යක්ෂමතාව හා සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව


නිෂ්පාදන කාර්යක්ෂමතාව යනු ආර්ථිකයක සියලු සම්පත් වලින් උපරිම එලෙසුදීනාවයක් ලබාගත හැකි විමධි. මෙය නිෂ්පාදන ගැකිය මායිම් වකුය මත පිහිටි ලක්ෂයක් මගින් පෙන්වුම් කළ හැකිය. මේ සඳහා අවශ්‍ය ප්‍රධාන කොන්දේසි දෙක වනුයේ,

1. පූර්ණ සේවා නියුතිය.

2. පූර්ණ නිෂ්පාදනය.

සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය යනු, ආර්ථිකයේ පවතින සිම්ත සම්පත් සමාජවර්තනයට ගැලපෙන ආකාරයට බෙදා වෙන් කිරීම වේ. මෙහිදී ඉටුවිය යුතු කොන්දේසිය වනුයේ ආන්තික ප්‍රතිලාභ ආන්තික පිරිවැයට සමාන වීමධි. ( $MC = MB$ )

කිසියම් භාණ්ඩයකින් අනිර්ක්‍රියක ඒකකයක් පරිහැළුණය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභය ආන්තික ප්‍රතිලාභ යයි. එය භාණ්ඩය සඳහා පාරිහැළිකයා ගෙවීමට කැමති උපරිම මිල වේ. එම නිසා ආන්තික ප්‍රතිලාභ ( $MB$ ) මුළුව ( $P$ ) සමාන වේ. කිසියම් භාණ්ඩයක නිමැවුම එක් ඒකකයකින් වැඩි කරන විට මුළු පිරිවැයට අලුතින් එකතු වන ප්‍රමාණය ආන්තික පිරිවැය ( $MC$ ) වේ.




මෙම නිසා සම්පන් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවයේ දී ඉටුවිය යුතු කොන්දේසිය වනුයේ ( $MC = MB = P$ ) වේ. මෙම කොන්දේසිය ඉටු වනුයේ නිෂ්පාදන හැකියා මායිම් වකුය මත එක් ලක්ෂයකදී පමණි.

සම්පන් බෙදා වෙන්කිරීමේ වෙන් කිරීමේ කාර්යක්ෂමතාව හා නිෂ්පාදන කාර්යක්ෂමතාව යන දෙකකිම එකතුව ආර්ථික කාර්යක්ෂමතාව වෙයි.


## වර්තමාන තේරීම හා ආර්ථික වෘත්තීය

කිසියම් ආර්ථිකයක් වර්තමානයේදී නිෂ්පාදන හැකියා මායිම් වකුය මත තොරු ගනු බඩන ලක්ෂය අනුව එම ආර්ථිකයේ අනාගත නිෂ්පාදන හැකියාව තීර්ණය වේ.

පළුම් වින ප්‍රස්ථාරය



දද්ධ ප්‍රස්ථාරය



ඉහත දැක්වෙනුයේ වර්තමානයේ ප්‍රාග්ධන හාන්ඩිං හා පරිහෝජන හාන්ඩිං අතර සම්පන් බෙදා වෙන් කිරීමේ දී, අනුගමනය කළ හැකි විකල්ප තේරීමේ තන්වයන් දෙකක් සහ එහි ප්‍රධාන වගයෙන් එම ආර්ථිකයන්ට අනාගතයේ නිමිවන නිෂ්පාදන හැකියාවන්ය.

පළමු ප්‍රස්ථාරයේ දැක්වෙන්නේ විශාල සම්පන් ප්‍රමාණයක් පාරිහෝජන හාන්ඩිං (වර්තමාන පරිහෝජනයට) හා කුඩා සම්පන් ප්‍රමාණයක් ප්‍රාග්ධන හාන්ඩිං (ප්‍රාග්ධන සම්පාදනය) සඳහා යොදා ගනු ලබන

ආර්ථිකයකි. එහි ප්‍රවීපල ලෙස අනාගතයේ එම ආර්ථිකයේ ආර්ථික වෘද්ධි වේගය සාපේක්ෂ වශයෙන් මන්දුගාමී වේ. නිෂ්පාදන හැකියා මායිම් වකුය දකුණාට විනැත් වේ ඇත්තේ ඉතා මද වශයෙනි.

දෙවන ප්‍රස්ථාරයේ දැක්වෙන්නේ විශාල සම්පත් ප්‍රමාණයක් ප්‍රාග්ධන භාණ්ඩ (ප්‍රාග්ධන සම්පාදනය) සඳහාද කුඩා සම්පත් ප්‍රමාණයක් පාරිභෝෂන භාණ්ඩ (ව්‍යෝගාත්‍ය පාරිභෝෂනය) සඳහාද යොදා ගනු බඩන ආර්ථිකයකි. එහි ප්‍රවීපල ලෙස එම ආර්ථිකයේ අනාගත ආර්ථික වෘද්ධි වේගය ඉහළ අගයක් ගනී. නිෂ්පාදන හැකියා මායිම් වකුය විශාල ලෙස දකුණාට විනැත් වේ.

## 2. ඉල්ලුම භා සැපයුම

### ඉල්ලුම

කිසියම් නිශ්චිත කාල පරිවිෂේෂයක් තුළ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම කෙරෙනි බලපාන අනෙකුත් සාධක නොවෙනස්ව පවතින විට විකල්ප මිල ගෙන් යටතේ පාරිභෝෂකයන් මිලට ගැනීමට කැමති මිලදී ගැනීමට හැකියාව ඇති භා මිලදී ගැනීමට සූඛනම් විවිධ ප්‍රමාණයන් ඉල්ලුම නම් වේ

#### සැවා ඉල්ලුම

- ❖ භාණ්ඩය පරිභෝෂනය කිරීමට අසිමිත කැමැත්තක් හෙවත් වුවමනාවක් තිබිය යුතුය
- ❖ භාණ්ඩය මිලදී ගැනීමට හැකියාවක් හෙවත් තුය ගක්නියක් තිබිය යුතුය
- ❖ භාණ්ඩය මිලදී ගැනීමට සරලස්මක් තිබිය යුතුය

### ඉල්ලුම තීරක

- ❖ සලකා බලන භාණ්ඩයේ මිල
- ❖ සම්බන්ධිත භාණ්ඩවල මිල
- ❖ පාරිභෝෂක අනිරුධ්‍යය
- ❖ මිල ආදායම හෝ සැපයුම කෙරෙනි ඇති අනාගත අප්පේක්ෂා



## පෝද්ගේලික ඉල්ලම

නිශ්චිත කාලයක් තුළදී වෙළඳපොලේ සිටින ගැනුම්කරුවකු විසින් සලකා බලන හාන්ඩයේ ට පවතින විකල්ප මිල යටතේ මිලදී ගැනීමට අපේක්ෂා කරන ප්‍රමාණ පෝද්ගේලික ඉල්ලම නම් වේ

## වෙළඳපොල ඉල්ලම

නිශ්චිත කාලයක් තුළදී වෙළඳපොලේ සිටින ගැනුදෙනු කරුවන් විසින් සලකා බලන හාන්ඩ සඳහා පවතින විකල්ප මිල ගණන් යටතේ මිලදී ගැනීමට අපේක්ෂා කරන විවිධ ඉල්ලම් ප්‍රමාණ වල එකතුව වෙළඳපොල ඉල්ලම මෙස හැඳින්වේ

## ඉල්ලම් සමිකරණය

කිසියම් හාන්ඩයකට ඇති ඉල්ලම කෙරෙහි බලපාන සාධකත් එම හාන්ඩයේ ඉල්ලම් ප්‍රමාණයන් ඇති ශ්‍රීලංකා සම්බන්ධතාවය වේ

## ඉල්ලම් නීතිය

නිශ්චිත අවස්ථාවකදී අනෙකුත් සාධක ස්ථාවරව නිවියදී සලකා බලන හාන්ඩයේ මිලන් ඉල්ලම් ප්‍රමාණයන් අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධතාවය ඉල්ලම් නීතිය නම් වේ

## ඉල්ලම් නීතියට හේතු

→ ආදේශන ප්‍රතිච්ඡාකය

ඉල්ලම කෙරෙහි බලපාන අන් සාධක ස්ථාවරව නිවියදී සලකා බලන හාන්ඩයේ මිල පමණක් වෙනස් වීම නිසා සිදුවන සාපේක්ෂ මිල වෙනස මත ඉල්ලම් කරනු ලබන ප්‍රමාණයට වල බලපෑම ආදේශන ප්‍රතිච්ඡාකය නම් වේ

→ ආභායම් ප්‍රතිච්ඡාකය



ඉල්ලම කෙරෙන බලපාන අන් සාධක ස්ථාවර ව තිබිය දී සලකා බලන භාණ්ඩයේ මිල පමණක් වෙනස් වෙම නිසා පාරිභෝගිකයාගේ මූර්ත ආදායම වෙනස් වීමෙන් ඉල්ලම් කරනු ලබන ප්‍රමාණයට වන බලපෑම ආදායම ප්‍රතිච්චිතය නම් වේ

### **මිල වැඩි වීමකදී ආදේශන ප්‍රතිච්චිතය**

අනෙකුත් සාධක ස්ථාවරව තිබිය දී සලකා බලන භාණ්ඩයේ මිල වැඩිවීම සිදු වූ විට එම භාණ්ඩයේ සාපේක්ෂ මිල අන් භාණ්ඩ වලට වඩා වැඩිවීම හේතුවෙන් මිල වැඩි භාණ්ඩයෙන් අඩු භාණ්ඩයට ඉල්ලම මාරුවීම නිසා ඉල්ලම් ප්‍රමාණය අඩුවීම වේ

### **මිල අඩු වීමකදී ආදේශන ප්‍රතිච්චිතය**

අනෙකුත් සාධක ස්ථාවරව තිබිය දී සලකා බලන භාණ්ඩයේ මිල අඩුවීම සිදු වූ විට එම භාණ්ඩයේ සාපේක්ෂ මිල අන් භාණ්ඩ වලට වඩා අඩුවීම හේතුවෙන් මිල වැඩි භාණ්ඩයෙන් අඩු භාණ්ඩයට ඉල්ලම මාරුවීම නිසා ඉල්ලම් ප්‍රමාණය වැඩි වේ

### **❖ මිල ප්‍රතිච්චිතය ක්‍රියාත්මක වීම**

සාමාන්‍ය භාණ්ඩයක මිල පහළයාමකදී සහ මිල ඉහළ යාමකදී මිල ප්‍රතිච්චිතය ක්‍රියාත්මක වීම පහත වගුවෙන් පෙන්නුම් කෙරේ

මිල වෙනස් වෙම	ආදේශන ප්‍රතිච්චිතය	ආදායම් ප්‍රතිච්චිතය	මිල ප්‍රතිච්චිතය
මිල පහළ යාම	- (සිණු)	+ (ධන)	- (සිංහල)
මිල ඉහළ යාම	- (සිංහල)	+ (ධන)	- (සිංහල)

ඉල්ලම් නිතියට පටහැනි අවස්ථා



- ❖ ගිගන් හාන්ඩ්
- ❖ පුද්ගලික හාන්ඩ්

මෙම හාන්ඩ්වල මිල ඉහළ යන විට ඉල්ලුම් ප්‍රමාණය ඉහළ යන අතර මිල පහළ යන විට ඉල්ලුම් ප්‍රමාණය පහළ යන බැවින් මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර අනුලෝධ සම්බන්ධයක් ඇති වේ මේ නිසා ඉල්ලුම් වකුය හැඩිය පහළ සිට ඉහළට බැවුම් වූ ස්වර්ශපයක් ගෙනි

### → ගිගන් හාන්ඩ්

සාමාන්‍යයෙන් ගිගන් හාන්ඩ් වල මිල ඉහළ හෝ පහළ යාමකදී ආදේශන ප්‍රතිච්චාකය සංම විටම සෘණ සම්බන්ධතාවක් පෙන්නුම් කරන අතර ආදායම් ප්‍රතිච්චාකය ද ප්‍රබල සෘණ සම්බන්ධතාවක් පෙන්නුම් කරයි

### ගිගන් හාන්ඩ්යක් පහත කරුණු සපුරායි

අඩු අදායම් බෙන්නන්ගේ ප්‍රධාන පාරිභෝගික හාන්ඩ්යක් වේ. එමතිසා පාරිභෝගිකයාගේ ආදායම්න් විශාල ප්‍රතිගතයක් මෙම හාන්ඩ්ය සඳහා වැයවේ

එය බාල හාන්ඩ්යක් ද වේ. එම නිසා අදායම් ප්‍රතිච්චාකය සෘහ අගයක් ගෙනි . එනම් අදායම් වැඩි වනවිට ඉල්ලුම් අදාළ වේ. මෙලති බලපෑම දන අගයකි, එම නිසා මිල වැඩි වන විට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වේ . මිල අඩු වන විට ප්‍රමාණය අඩු වේ. (එනම් ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථාවකි.)

අදායම් ප්‍රතිච්චාකයේ බලපෑමට වඩා ආදේශන ප්‍රතිච්චාකයේ බලපෑම වැඩිය.

### → පුද්ගලික හාන්ඩ්

පුද්ගලික හාන්ඩ්වල මිල ඉහළ යන විට ඒවාට ඇති ඉල්ලුම් ප්‍රමාණය වැඩි කරන්නේ ගෙනුදෙනුකරුවන්ගේ ව්‍යාප තත්ත්වය තත්ත්වය පුද්ගලිකය කිරීමේ අපේක්ෂාවයි

අතැම් සුබෝපහොගි වාහන, ආහරණ, දියමන්ති ආදි දැක සඳහා ඇත්තේ මෙවන් උප්ත්තිකාර ඉල්ලමකි

### ඉල්ලුම් නීතිය ඉදිරිපත් කළහැකි විකල්ප ක්‍රම

- ඉල්ලුම් ලේඛනයක් මගින්
- ඉල්ලුම් වකුයක් මගින්



- ඉල්ලම් සමිකරණය මගින්

## 1. ඉල්ලම් ලේඛන මගින් ඉල්ලම් නීතිය ඉදිරිපත් කිරීම


නිශ්චිත අවස්ථාවක දී ඉල්ලමට බලපාන අනෙකුත් සාධක ස්ථාවර ව නිවිය දී සලකා බලන භාණ්ඩයට පැවතිය හැකි විකල්ප මිල ගණන් යටතේ ගනුදෙනුකරුවන් මිලදී ගැනීමට අප්ස්ක්ෂා කරන විවිධ ප්‍රමාණයක් දක්වන ලේඛනය ඉල්ලම් ලේඛනය මෙය හැඳින්වේ

සලකා බලන භාණ්ඩයේ මිල (රු) P	සලකා බලන භාණ්ඩයේ මිල (ජ්‍යෙක්ක) f
0	600
10	500
20	400
30	300
40	200
50	100
60	0

## 2. ඉල්ලමක් වකුයක් මගින් ඉල්ලම් නීතිය ඉදිරිපත් කිරීම

නිශ්චිත අවස්ථාවක ඉල්ලම කෙරෙහි බලපාන අනෙකුත් සාධක තොවනස්ව නිවියදී සලකා බලන භාණ්ඩයේ විකල්ප මිල ගණන් යටතේ ඉල්ලම් කරනු ලබන ප්‍රමාණයන් දක්වන ලක්ෂයන් සම්බන්ධ කොට අදිනු ලබන අදිනු ලබන රේඛාව ඉල්ලම් වකුය මෙය හැඳින්වේ





### 3. ඉල්ලුම් සමිකරණයක් මගින් ඉල්ලුම් නීතිය ඉදිරිපත් කිරීම

නිශේෂිත අවස්ථාවක ඉල්ලුම කෙරේහි බලපාන බලපාන අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී සලකා බලන හාන්චියේ මිල ගණන් හා ඉල්ලුම් ප්‍රමාණ අතර ප්‍රතිමෝෂම සම්බන්ධතාව විජ ගණනමය ආකාරයෙන් දැක්වීම ඉල්ලුම් සමිකරණය නම් වේ

- $Q_d = \text{ඉල්ලුම් ප්‍රමාණය$  (පරායන්ත්‍ර විවලය)
- $a = \text{මිල ගුනය වහා විට ඉල්ලුම් ප්‍රමාණය}$
- $b = \text{මිල සංග්‍රහකය}$  (මිල එක් එකකයකින් වෙනස් වූ විට ඉල්ලුම් ප්‍රමාණය කොනරම් වෙනස් වනවාද යන්න)

$$b = \frac{\Delta Q_d}{\Delta p}$$



- $P = \text{සලකා බලන හාන්චයේ මිල}$  (ස්වායත්ත විවෘත)

## ඉල්ලම් නම්පතාවය

ඉල්ලම කෙරෙහි බලපාන ප්‍රමාණාත්මකව මැනිය හැකි ඕනෑම සාධකයක ප්‍රතිගතක වෙනසකට සාපේක්ෂව ඉල්ලම් ප්‍රමාණයේ ප්‍රතිගතක වෙනස මැන දැක්වීම ඉල්ලම් නම්පතාව නම් වේ.

ඉල්ලම් නම්පතාවයේ ප්‍රහේද තුනකි.

- මිල ඉල්ලම් නම්පතාව
- හරස් ඉල්ලම් නම්පතාවය
- ආදායම් ඉල්ලම් නම්පතාවය

### 1. මිල ඉල්ලම් නම්පතාව

සලකා බලන හාන්චයේ මිලෙහි ප්‍රතිගතක වෙනස ව එම හාන්චයේම ඉල්ලම් ප්‍රමාණයේ ප්‍රතිගතක වෙනස් වීම මැන බැලීම මිල ඉල්ලම් නම්පතාවය ලෙස හැඳින්වේ.

$$\text{මිල ඉල්ලම් නම්පතාවය (PED)} = \frac{\text{ඉල්ලම් ප්‍රමාණයේ ප්‍රතිගතක වෙනස } \Delta Q d_x \%}{\text{මිලෙහි ප්‍රතිගතක වෙනස } \Delta P_x \%}$$

මිල ඉල්ලම් නම්පතාවය ගනනාය කළ හැකි ක්‍රම දෙකකි.

- ලක්ෂණ මිල ඉල්ලම් නම්පතාව

ඉල්ලම් වතුය නිශ්චිත ලක්ෂයකට අඩාලව මිලේ ප්‍රතිගතක වෙනස ව ඉල්ලම් ප්‍රමාණයේ ප්‍රතිගතක වෙනස මෙයින් අයය කරයි.


$$\text{ලක්ෂණ මිල ඉල්ලම් නම්පතාව} = \frac{\Delta Q}{\Delta P} \times \frac{P}{Q}$$

- වාප මිල ඉල්ලම් නම්පතාවය



ඉල්ලම් වකුයේ නිශ්චිත ලක්ෂ දෙකකට අදාළව මිලේ ප්‍රතිගතක වෙනසට ඉල්ලම් ප්‍රමාණයේ ප්‍රතිගතක වෙනස මෙයින් අගය කරයි.

$$\text{වාප මිල ඉල්ලම් නම්යනාවය} = \frac{\Delta Q}{\Delta P} \times \frac{P_1 + P_2}{Q_1 + Q_2}$$



නිදහස්:-

ලක්ෂ මිල ඉල්ලම් නම්යනාව

$$\begin{aligned} \text{PED} &= \frac{\Delta Q}{\Delta P} \times \frac{P}{Q} \\ &= \frac{-50}{10} \times \frac{10}{100} \\ &= \underline{\underline{-0.5}} \end{aligned}$$

→ ඉහළ සිට පහතට බැවුම් වන සර්ල රේඛිය ඉල්ල වකුයක ලක්ෂයන් ලක්ෂයට නම්යනාවය හඳුනාගැනීම.

වාප මිල ඉල්ලම් නම්යනාවය

$$\begin{aligned} \text{PED} &= \frac{\Delta Q}{\Delta P} \times \frac{P_1 + P_2}{Q_1 + Q_2} \\ &= \frac{-50}{100} \times \frac{10 + 20}{100 + 50} \\ &= \underline{\underline{-0.1}} \end{aligned}$$



A	C	D	E	G
$PED = \frac{\Delta Q}{\Delta P} \times \frac{P}{Q}$ $= \frac{2}{-2} \times \frac{12}{0}$ $= \infty$ <u>පූර්ණ නමුව</u>	$PED = \frac{\Delta Q}{\Delta P} \times \frac{P}{Q}$ $= \frac{2}{-2} \times \frac{8}{4}$ $= \underline{\underline{-2}}$ <u>නමුව</u>	$PED = \frac{\Delta Q}{\Delta P} \times \frac{P}{Q}$ $= \frac{2}{-2} \times \frac{6}{6}$ $= \underline{\underline{-1}}$ <u>ලේකීය නමුව</u>	$PED = \frac{\Delta Q}{\Delta P} \times \frac{P}{Q}$ $= \frac{2}{-2} \times \frac{4}{8}$ $= \underline{\underline{-0.5}}$ <u>අනාමුව</u>	$PED = \frac{\Delta Q}{\Delta P} \times \frac{P}{Q}$ $= \frac{2}{-2} \times \frac{0}{12}$ $= \underline{\underline{0}}$ <u>පූර්ණ අනාමුව</u>


## මිල ඉල්ලුම් නම්වතා ප්‍රහේද

### 1. පූර්ණ අනම්ස ඉල්ලම

යම් හාන්චියක මිල ප්‍රතිගෙනයකින් වෙනස් වුවද එහි ඉල්ලම් ප්‍රමාණය නොවෙනස්ව පවතී නම් එය පූර්ණ අනම්ස ඉල්ලම වේ




- පුර්ණ අනම්‍ය ආක්ෂයට
- ඉල්ලුමක් නම්‍යතාව



ඉල්ලුමේ ඉල්ලුම් වකුය සිරස් සමාන්තරව පිහිටයි.  
වකුයේ ඕනෑම ලක්ෂයක කුනා වේ.

## 2. අනම්‍ය ඉල්ලුම

යම් භාණ්ඩයක මිල වෙනස් වන ප්‍රතිගෙයට වඩා අඩු ප්‍රතිගෙයකින් එම භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වේ නම් එය අනම්‍ය ඉල්ලුම වේ .




- ❖ අනම්‍ය ඉල්ලුමක් ඉල්ලුම් වකුය මැද ලක්ෂයට පහතින් ඕනෑම ස්ථානයක නම්‍යතා සංගුණාකය එකට අඩු අගයක් ගෙනි.

## 3. ඒකීය නම්‍ය ඉල්ලුම




යම් නාණ්ඩයක මිල වෙනස් වන ප්‍රතිගතයට සමාන ප්‍රතිගතයකින් එම නාණ්ඩය ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වේ නම් එය ඒකීය නම් ඉල්ලම වේ.



- ඒකීය නම් ඉල්ලමේ ඉල්ලම් වතුය සෘජුකෝණාසාකාර බහුවලයක් වේ.
- ඉල්ලම් වතුය මත පිහිටි ඕනෑම ලක්ෂයක නම්කාව 1 වේ.

## 4. නම් ඉල්ලම

යම් නාණ්ඩයක මිල වෙනස් වන ප්‍රතිගතයට වඩා වැඩි ප්‍රතිගතයකින් එම නාණ්ඩයේ ඉල්ලම් ප්‍රමාණය වෙනස් වේ නම් එය නම් නම් ඉල්ලම වේ.




- ❖ නම් ඉල්ලමේ දී ඉල්ලම් වතුය මැද ලක්ෂයට ඉහළින් පිහිටි ඕනෑම ලක්ෂයක නම්කාව සංග්‍රහකය එකට වැඩි අගයක් ගැනී.

## 5. පූර්ණ නම් ඉල්ලම



යම් භාණ්ඩයක මිල ඉතාම සූල් ප්‍රතිගතයකින් වෙනස් වුන විට එම භාණ්ඩය ඉල්ලුම් ප්‍රමාණය ඉතාම විශාල ප්‍රතිගතයකින් වෙනස් වේ නම් එය පූර්ණ නම් ඉල්ලම වේ.




- ❖ මෙහි ඕනෑම ලක්ෂණයක නම් නාව අපරීමිතව වේ.

### පාරිභෝගික වියදම / නිෂ්පාදකයාගේ ආදායම අතර සම්බන්ධය

මිල ඉල්ලුම් නම් නාව දී ඇති විටෙක ආදාල භාණ්ඩයේ මිල වෙනස් විම මත පාරිබෝගික පැහැදුම වෙනස් විම හඳුනා ගත හැකිය. නිෂ්පාදකයාගේ ආදායම සෑම විටම පාරිභෝගිකයාගේ මූල් වියදම හෙවත් පාරිභෝගික පැහැදුම ට සමාන වේ. මිල ඉල්ලුම් නම් නාව භා පාරිභෝගික පැහැදුම / ව්‍යුපාරික අයනාර අතර සම්බන්ධයක් පවතී. එය ප්‍රස්ථාර සටහනකින් පහත පරිදි දැක්වීය හැකිය.



$P = \text{මිල}$      $TR = \text{මුළු අයනාරය}$



ඉහත ප්‍රස්ථාරයට අනුව නම්‍ය ඉල්ලම් ප්‍රදේශයේ දී මිල පහළ යන විට ව්‍යාපාරික අයනාරය ඉහළ යන අතර මිල ඉහළ යන විට ව්‍යාපාරික අයනාරය පහළ යයි. එනම් නම්‍ය නම්‍යනාවයකදී භාණ්ඩයේ මිලත් පාර්ඩෝගික වියදුමත් / ව්‍යාපාරික අයනාරයත් අතර ප්‍රතිලොම් හෙවත් සාමා සම්බන්ධයක් පවතී. ඒකීය නම්‍ය ලක්ෂයයේදී ව්‍යාපාරික අයනාරය උපරිම වේ. අනම්‍ය ඉල්ලම් ප්‍රදේශයේ දී මිල ඉහළ යන විට ව්‍යාපාරික අයනාරය ඉහළ යන අතර මිල පහළ යන විට ව්‍යාපාරික අයනාරයත් පහළ යයි. එනම් අනම්‍ය නම්‍යනාවයකදී භාණ්ඩයේ මිලත් පාර්ණෝගික වියදුමත් අතර අනුලොම් හෙවත් දන සම්බන්ධයක් පවතී.



නම්තාව	නම්තා සංග්‍රහකයේ අයය	මිල වෙනස් වීම	පාරිභෝගික පැහැදුම / නිෂ්පාදකයාගේ අයනාරය
පූර්ණ නම්ත	PED = $\infty$	ඉහළ යාම පහළයාම	ගුනස වේ බලපෑම අපරිමිත වේ
නම්ත	PED > 1	ඉහළ යාම පහළයාම	පහත වැරේ ඉහළ යයි
ඒකීය	PED = 1	ඉහළ යාම පහළයාම	වෙනස් නොවේ වෙනස් නොවේ
අනමා	PED < 1	ඉහළ යාම පහළයාම	ඉහළ යයි පහළ යයි
පූර්ණ අනමා	PED = 0	ඉහළ යාම පහළයාම	ඉහළ යයි පහළ යයි

### මිල ඉල්ලම් නම්තා තීරක

- සලකා බලන භාණ්ඩයක පූපෝකබෝගි බව හෝ අත්‍යවශ්‍ය බව
- භාණ්ඩයක අයිති ආදේශක සංඛ්‍යාව භා ඒවායේ සම්පූර්ණ බව
- පාරිභෝගික ආදායමෙන් භාණ්ඩය මිලදී ගැනීමට වැය කරන ප්‍රමාණය
- භාණ්ඩයක අයිති විකල්ප භාවිත සංඛ්‍යාව
- මිල වෙනස් වීම හේතුවෙන් එයට නැඩා ගැසීමට ගතවන කාලය

### මිල ඉල්ලම් නම්තාවයේ ප්‍රායෝගික වැදුගත්තම


- පාරිභෝගිකයිනට, නිෂ්පාදකයාට හා ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයට තීරණ ගැනීම සඳහා නම්තා සංකල්පය වැදුගත් වේ
- භාණ්ඩයක මිල වැඩි හෝ අඩු වන විට පාරිභෝගික පැහැදුම නිෂ්පාදන අයනාරය ට කෙරෙන බලපෑම පූර්ණතාය කළ හැකි වීම
- ආදායම උපරිමය කරන අවස්ථාවක සහ නිමැවුම සඳහා තීරණය කළ හැකි වීම
- ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා භාවිතා කළ හැකි වීම
- වකු බදු පැහැවීමේ දී අදාළ භාණ්ඩ තොරා ගැනීමට



## 2. හරස් ඉල්ලම් නම්තාව

ඉල්ලම කෙරෙහි බලපාන අනෙකුත් සාධක ස්ථාවර ව තිබියදී සම්බන්ධිත හාන්චයක මිල ප්‍රතිගතක වෙනස ව සාපේක්ෂව සලකා බලන හාන්චයේ ඉල්ලමේ ප්‍රතිගතක වෙනස මැන දැක්වීම හරස් මිල ඉල්ලම් නම්තාවය ලෙස හැඳින්වේ.

$$\text{හරස් මිල ඉල්ලම් නම්තාවය (CED)} = \frac{\text{සලකා බලන හාන්චයේ ඉල්ලම් ප්‍රමාණය ප්‍රතිගතක වෙනස }{\Delta Q d_x \%} \times \frac{\text{අනෙකුත් හාන්ච මිල}}{\Delta P_y \%}$$



### හරස් ඉල්ලම් නම්තාව වැදුගත්කම්


- ❖ හාන්ච වර්ග අතර පවතින අතර සම්බන්ධතාව විග්‍රහ කිරීමට
- ❖ හාන්ච සඳහා වෛලදුපොලේ තරගකාරීත්වය තීරණය කිරීමට
- ❖ හාන්ච වල හා සේවා වල සාපේක්ෂ ඉල්ලම වෙනස් වීම පුරෝක්චරිතය කිරීමට



### 3. ආදායමේ ඉල්ලම් නම්වතාව

ඉල්ලම කෙරෙන් බලපාන අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී පාරිභෝගික ආදායම ප්‍රතිගතක වෙනසට සාපේක්ෂව සලකා බලන භාණ්ඩයේ ඉල්ලමේ ප්‍රතිගතක වෙනස මෙහි දැක්වීම ආදායමේ ඉල්ලම් නම්වතාවය නම් වේ.

$$\text{ආදායමේ ඉල්ලම් නම්වතාවය (IED)} = \frac{\text{සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමේ ප්‍රතිගතක වෙනස }{\Delta Qd\%} \times \frac{\text{අදායමේ ප්‍රතිගතක වෙනස } \Delta Y\%$$



## ආදායම් ඉල්ලම් නමුත්තාව වැදගත්කම්

- ❖ භාණ්ඩවල අත්‍යවශ්‍ය භාවය සහ සුබෝපහෝගි භාවය හඳුනා ගැනීම
- ❖ බාල භාණ්ඩ හරහා පුද්ගලයාගේ පීටන තත්ත්වය හඳුනාගත හැකි වීම
- ❖ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයට

## සැපයුම

මෙම පාඨම හැඳුන්මෙන් ඔබට,

- සැපයුමක් යනු කුමක්ද?
- සැපයුමට බලපාන සාධක
- සැපයුම් න්‍යාය හා සැපයුම් නීතිය
- සැපයුම් නීතිය ප්‍රකාශ කළ හැකි කුම
- සැපයුම සහ සැපයුම් කරනු ලබන ප්‍රමාණය
- පොදුගලික සැපයුම හා වෙළඳපොල සැපයුම

යනාදි දෑ පිළිබඳ ව දැනගත හැකි වනු ඇත.

- ආර්ථික විද්‍යාවේ සැපයුම යන්න නිර්වචනය කරනුයේ 'පවතින සම්පත් සහ තාක්ෂණ්‍ය යටතේ යම් කිසි ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් නිෂ්පාදකයන් විසින් යම්කිසි භාණ්ඩයකින් වෙළඳපොලට නිකුත් කිරීමට සැලසුම් කර ඇති ප්‍රමාණය' මෙයිනි.
  - සැපයුමක් සම්පූර්ණ විමට නැතහොත් සැල්ල සැපයුමක් ඇති විමට කරනු 03ක් ඉටුවිය යුතුය.
1. අදාළ භාණ්ඩය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අවශ්‍ය කරන සම්පත් හා තාක්ෂණ්‍ය ආයතනය සතුව පවතින බව,
  2. අදාළ භාණ්ඩය නිෂ්පාදනය කිරීමෙන් ආයතනයට ලාභයක් උපයාගත හැකි බව,
  3. අදාළ භාණ්ඩය නිෂ්පාදනය කිරීමට හා අමෙවි කිරීමට ආයතනය සැලසුම් කර නිඩිම.



## සැපයුමට බලපාන සාධක

- සලකා බලන භාණ්ඩයේ මිල (P)
- නිෂ්පාදන සම්පත් හෙවත් යොදවුම් වල මිල (C)
- තාක්ෂණය (T)
- සම්බන්ධීත භාණ්ඩවල මිල (Pn)
- නිෂ්පාදකයන්ගේ අපේක්ෂා (Ex)
- වෙළඳපොලේ සිටින නිෂ්පාදකයන් සංඛ්‍යාව (N)
- රාජ්‍ය ප්‍රතිපත්ති (G)
- වෙනත් සාදක (O)

වෙළඳපොලේ සිටින නිෂ්පාදකයන් සංඛ්‍යාව හැර ඉතිරි සාධක පෝද්ගලික සැපයුමට බලපාන සාධක වශයෙන්ද, මෙම සියලු සාධක වෙළඳපොල සැපයුමට බලපාන සාධක වශයෙන්ද හැඳුනා ගනියි.

## සැපයුම් ලිඛිතය (Supply Function)

යම් කිසි කාල පරිවිෂේෂයක භාණ්ඩයක හෝ සේවාවක සැපයුමන්, සැපයුමට බලපාන සියලු සාධකන් අතර පවත්නා සමස්ථ සම්බන්ධතවය සැපයුම් ලිඛිතය මෙසි හඳුන්වන අතර එය පහත පරිදි දැක්විය හැක.

$$Q_s = f(P, C, T, P_n, E_x, N, G, O)$$

## සැපයුම් න්‍යාය සහ සැපයුම් නීතිය (Theory of Supply & Law of Supply)

- **සැපයුම් න්‍යාය** යනුවෙන් හඳුන්වනු බෙන්නේ යම්කිසි නිශ්චිත කාල පරිවිවේදයක් තුළ භාණ්ඩයක සැපයුමන්, සැපයුමට බලපාන සියලුම සාධකන් අතර පවත්නා සමස්ථ සම්බන්ධතාවයයි. එනම් සැපයුම් ලිඛිතය මගින් ප්‍රකාශ කරනු ලබන්නේ සැපයුම් න්‍යායයි.
- **සැපයුම් නීතිය** යනු යම් නිශ්චිත කාල පරිවිෂේෂයක් තුළ භාණ්ඩයක සැපයුමට බලපාන එම භාණ්ඩයේ මිල හැර අන්සාධක ස්ථාවරව පවතින විට, භාණ්ඩයේ මිලත් සැපයුම් ප්‍රමාණයන් අතර අනුවෙශ්‍යම සම්බන්ධතාවයක් (ධන සම්බන්ධතාවයක්) පැවතිම වේ.



- මෙම සැපයුම් නිතිය ක්‍රියාත්මක විම සඳහා එහෙම භාණ්ඩයේ මිලත් සැපයුම් ප්‍රමාණයන් අතර අනුවෝම සම්බන්ධතාවයක් පැවතීම සඳහා ප්‍රධාන හේතු දෙකක් බලාපෑමු ලැබේ.

1. ලාභය (ලාභය මත පැනම් වූ නිෂ්පාදකයාගේ කැමැත්ත) - Profit
2. වැඩි වන ආවස්ථික පිරිවැය නිතිය - The Law of Increasing & Opportunity & Cost

## 1) ලාභය

ලාභය ගණනය කරනු ලබන්නේ, ලාභය = මිල - පිරිවැය මෙය බව අපි දැනිමු.

භාණ්ඩයක සැපයුමට බලපාන මිල හැර අන්සාධක ස්ථාවරව පවතින අවස්ථාවක එහි මිල පමණක් වැඩි වේ නම් සැපයුම්කරුවන් ගේ ලාභය වැඩි වේ. එවැනි අවස්ථාවක නිෂ්පාදකයන් දෙරේයමත් වීම නිසා අදාළ භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණය ඉහළ යයි. එසේම භාණ්ඩයක මිල අඩු වන විට නිෂ්පාදකයන් ගේ / සැපයුම්කරුවන් ගේ ලාභය අඩු වීම නිසා ඔවුන් අධේරේයමත් වී සැපයුම් කරනු ලබන ප්‍රමාණය අඩු කරනු ලබයි.

## 2) වැඩි වෙන ආවස්ථික පිරිවැය නිතිය

යම් කිසි සැපයුම්කරුවෙකු / නිෂ්පාදකයෙකු විසින් භාණ්ඩයක සැපයුම ක්‍රමයෙන් වැඩි කරන විට ආවස්ථික පිරිවැය නිතිය අනුව නිෂ්පාදකයාගේ ආවස්ථික පිරිවැය ක්‍රමයෙන් ඉහළ යයි. එවිට සැපයුම් ප්‍රමාණය තව දුරටත් වැඩි කිරීමට සැපයුම්කරුවන් අධේරේයමත් විය හැකිය. එවැනි අවස්ථාවක සැපයුම් ප්‍රමාණය තවදුරටත් වැඩි කිරීමට නම් වැඩි වෙන ආවස්ථික පිරිවැය ආවර්ණය කරමින් භාණ්ඩයේ මිල වැඩි විය යුතුය.

එයින් පැහැදිලි වන්නේ වැඩි වෙන ආවස්ථික පිරිවැය නිතිය නිසා භාණ්ඩයක සැපයුම් ප්‍රමාණය වැඩි කිරීමට නම් මිල වැඩි විය යුතු බවයි. එහෙම මිල සහ සැපයුම් ප්‍රමාණය අතර අනුවෝම සම්බන්ධතාවයක් ක්‍රියාත්මක වීමට වැඩි වෙන ආවස්ථික පිරිවැය නිතිය හේතු වන බවයි.

## සැපයුම් නිතිය ප්‍රකාශ කළ හැකි විවිධ ක්‍රම

සැපයුම් නිතිය ප්‍රධාන වගයෙන් ක්‍රම තුනකට ප්‍රකාශ කළහැකිය.

01. සැපයුම් ලේඛනය ආගුයෙන්
02. සැපයුම් වතුය ආගුයෙන්
03. සැපයුම් සම්කරණය ආගුයෙන්



✓ සැපයුම් නීතිය සැපයුම් ලේඛනයක් ආගුණයෙන් (The Law of Supply by a Supply Schedule)

- සැපයුම් ලේඛනයක් යනු, යම්කිසි නිශ්චිත කාල පරිවිශේෂයක් තුළ, සැපයුමට බලපාන මිල හැර අන් සාධක ස්ථාවරව තිබිය දී අදාළ හාන්ඩයේ විවිධ මිල ගණන් යටතේ සැපයුම්කරුවන් විසින් සැපයුම් කිරීමට සැලසුම් කර ඇති ප්‍රමාණයන් දක්වන ලේඛනය කි.

උදා: නිෂ්පාදකයන් විසින් විවිධ මිල ගණන් යටතේ සැපයුම් කිරීමට කැමති සිනි කිලෝග්‍රැම් ප්‍රමාණය පහත වගුවෙන් දැක්වේ.

මිල	සැපයුම් ප්‍රමාණය (Kg)
100	500
200	1000
300	1500
400	2000

ඉහත සැපයුම් ලේඛනයට අනුව සිනි කිලෝග්‍රැමයක මිල රු.100/- සිට රු.400/- දක්වා කුමයෙන් වැඩි වන විට සැපයුම්කරුවන් ඒ ඒ මිල ගණන් යටතේ සැපයීමට කැමති සිනි කිලෝ ගණනය (500නට) සිට (2000නට) දක්වා කුමයෙන් වැඩි වේ. ඒ අනුව සැපයුමට බලපාන අනෙකුත් සාධක ස්ථාවරව පවතින විට මිල සහ සැපයුම් ප්‍රමාණය අතර පවතින අනුලෝංම සම්බන්ධතාවය හෙවත් සැපයුම් නීතිය ඉහත ලේඛනයන් නිර්ස්පනාය වේ.

✓ සැපයුම් නීතිය සැපයුම් සම්කරණයක් ආගුණයෙන් (The Law of Supply by a Supply Equation)

- සැපයුම් සම්කරණය යනු, යම්කිසි කාල පරිවිශේෂයක් තුළ මිල හැර සැපයුමට බලපාන අන්සාධක ස්ථාවරව තිබිය දී, හාන්ඩයේ මෙත් සැපයුමත් අතර සම්බන්ධතාවය පෙන්වනු ලබන ගණිතමය සම්කරණයයි.



- හාන්චයක සැපයුම් සමිකරණය  $Q = a + bp$  යන සමිකරණයෙන් අස්ථමේන්තු කළ හැකිය.

$$Q_S = \text{සැපයුම් ප්‍රමාණය}$$

$$P = \text{හාන්චයේ මිල}$$

$$a = \text{අන්තං්ධීය මිල} (0 \text{ වන විට සැපයුම්})$$

$$b = \text{බූඩුම} (\text{මිල ඒකකයකින් වෙනස් වන විට සැපයුම් ප්‍රමාණයේ සිදුවන වෙනස)$$


❖ මිලත් සැපයුම් ප්‍රමාණයන් අතර දහ සම්බන්ධතාවයක් පවතින නිසා අස්ථමේන්තු කිරීමේ දී b වල අගය දහ අගයක් ලෙස ලැබේ.

✓ සැපයුම් නිතිය සැපයුම් වකුයක් ආගුණයන් (The Law of supply by a Supply Curve)

- සැපයුම් වකුය යනු, යමිකිසි හාන්චයක සැපයුමට බලපාන මිල හැර අන් සාධක ස්ථාවරව නිබිය දී සැපයුම්කරුවන් විසින් විවිධ මිල ගණන් යටතේ හාන්චයකින් සැපයුම් කිරීමට සැලසුම් කර ඇති ප්‍රමාණයන් දක්වන වකුයකි. සැපයුම් නිතියට අනුව මිලත්, සැපයුම් ප්‍රමාණයන් අතර අනුලෝම (දහ) සම්බන්ධතාවයක් පවතින නිසා සැපයුම් වකුය වමේ සිට දකුනාට ඉහළට බැවුම් වන වකුයකි. එහම දහ බැවුමකින් යුත් වකුයකි.

- මිල සහ සැපයුම් ප්‍රමාණය අතර සම්බන්ධතාවයේ දී මිල ස්ථායක්ත විවෘත වශයෙන් සළකන නිසා ගණනමය සම්පූර්ණයට අනුව සැපයුම් වකුය නිර්මාණය කරන්නේ හම් මිල නිරස් අක්ෂයේ ලකුණු කළ යුතුය. නමුත් මෙහිදී ද ආර්ථික විද්‍යාව තුළ ඉහත ගණනමය සම්පූර්ණය වෙනස් කර මිල සිරස් අක්ෂයේන් සැපයුම් ප්‍රමාණය නිරස් අක්ෂයේන් ලකුණු කරමින් සැපයුම් වකුය නිර්මාණය කළ යුතුය.

Price	Quantity Supplied
\$2	0
\$4	3
\$6	6
\$8	9



## සැපයුම සහ සැපයුම් කරන ලබන ප්‍රමාණය (Supply and Quantity Supply)

- සැපයුම යනු යම් නිෂ්චිත කාල පරිවිශේෂයක භාණ්ඩයක පැවතිය හැකි විවිධ මෙහෙතුන් යටතේ සැපයුම්කරුවන් විසින් සැපයීමට සැබුම් කර ඇති විවිධ ප්‍රමාණයන් ය. එය සමස්ථ සැපයුම වකුය තුළින්ම නිර්සපනාය වේ.
- සැපයුම් කරන ලබන ප්‍රමාණය යනු යම් කිසි කාල පරිවිශේෂයක දී භාණ්ඩයක පවතින මෙහෙතුන් සැපයුම්කරුවන් විසින් අදාළ භාණ්ඩයෙන් වෙළඳපොළට සපයන ප්‍රමාණය වේ. එය සැපයුම් වකුය මත පිහිටි එක් ලක්ෂයක් මගින් නිර්සපනාය වේ.

## සැපයුම් ප්‍රමාණය වෙනස්වීම සහ සැපයුම වෙනස් වීම (Change in Quantity Supply and Change in Supply)


### 1) සැපයුම් ප්‍රමාණය වෙනස්වීම

- සැපයුම් ප්‍රමාණය වෙනස් වීම යනු, යම්කිසි නිශ්චිත කාල පරිවිශේෂයක් තුළ භාණ්ඩයක සැපයුමට බලපාන මෙහෙතුන් භාර අන්සාධක ස්ථාවරව තිබිය දී, මිලේනි සිදුවන වෙනස් වීම නිසා භාණ්ඩයේ සැපයුමේ සිදුවන වෙනස් වීම වේ. මෙය සැපයුම් වකුය දිගේ ගමන් කිරීම යනුවන් හඳුන්වනු ලැබේ.
  - සැපයුම් ප්‍රමාණය වෙනස් වීම ආකාර දෙකකට දැක්විය හැකිය.
- සැපයුම් ප්‍රමාණය වැඩි වීම (සැපයුම් වකුය දිගේ ඉහළට ගමන් කිරීම)
  - සැපයුම් ප්‍රමාණය අඩු වීම (සැපයුම් වකුය දිගේ පහළට ගමන් කිරීම)




## 2) සැපයුම වෙනස් වීම

- සැපයුම වෙනස් වීම යනු, යම් නිශ්චිත කාල පරිවේශීයක් තුළ භාණ්ඩයක සැපයුමට බලපාන මිල හැර අන් සාධකයක් වෙනස් වීම නිසා අදාළ භාණ්ඩයේ සැපයුමේ සිදුවන වෙනසයි. භාණ්ඩයක සැපයුම වෙනස් වීම සැපයුම් වකුය විනැන් වීම යනුවෙන් හඳුන්වනු ලැබේ.
  - භාණ්ඩයක සැපයුම වෙනස් වීම ආකාර දෙකකට සිදු විය හැක.
01. සැපයුම වැඩි වීම (සැපයුම් වකුය දකුණුව විනැන් වීම)
  02. සැපයුම අඩුවීම (සැපයුම් වකුය වමට විනැන් වීම)



[www.economicshelp.org](http://www.economicshelp.org)



සැපයුම් වකුය දකුණුව විනැන් වීම

සැපයුම් වකුය වමට විනැන් වීම

භාණ්ඩයක සැපයුම් වකුය වමට භා දකුණුව විනැන් වීමට බලපාන සාධක

යම් භාණ්ඩයක සැපයුම් වකුය වමට විනැන් වීමට (සැපයුම අඩු වීමට) බලපාන සාධක	යම් භාණ්ඩයක සැපයුම් වකුය දකුණුව විනැන් වීමට (සැපයුම වැඩි වීමට) බලපාන සාධක
නිෂ්පාදන සාධක වල මිල ගණන් වැඩි වීම	නිෂ්පාදන සාධක මිල ගණන් අඩු වීම.
තාක්ෂණයේ පිරිනීම	තාක්ෂණය දියුණු වීම.
සමාන යොදවුම් භාවිතා කරන වෙනත් භාණ්ඩ වල මිල ගණන් වැඩි වීම.	සමාන යොදවුම් භාවිතා කරන වෙනත් භාණ්ඩ වල මිල ගණන් අඩු වීම.

යෙදුවම් ජ්‍යෙනිත කරන අනෙකුත් භාණ්ඩ වල මිල ගණන් අඩු වීම.	යෙදුවම් ජ්‍යෙනිත කරන අනෙකුත් භාණ්ඩ වල මිල ගණන් වැඩි වීම.
භාණ්ඩයේ මිල අනාගතයේදී වැඩි වේ යැයි නිෂ්පාදකයන් අපේක්ෂා කිරීම.	භාණ්ඩයේ මිල අඩු වේ යැයි නිෂ්පාදකයන් අපේක්ෂා කිරීම..

### පෞද්ගලික සැපයුම සහ වෙළඳපාල සැපයුම (Private & Supply and Market Supply)

- පෞද්ගලික සැපයුම යනු, යම් නිශ්චිත කාල පරිවිෂේෂයක් තුළ නිෂ්පාදකයෙකු විසින් විවිධ මිල ගණන් යටතේ භාණ්ඩයකින් සැපයුම් කිරීමට සැලසුම් කර ඇති ප්‍රමාණය වේ.
- වෙළඳපාල සැපයුම යනු, යම් නිශ්චිත කාල පරිවිෂේෂයක් තුළ වෙළඳපාලේ සියලුම සැපයුම්කරුවන් විසින් එක් එක් මිල ගණන් යටතේ භාණ්ඩයකින් සැපයුම් කිරීමට සැලසුම් කර ඇති ප්‍රමාණයන් ය.

### සැපයුම් නම්කතාවය

සැපයුම තීරණය වීම කොරෝනි බලපාන අනෙකුත් කරුණු නොවනස්ව තිබිය දී සලකා බලනු ලබන භාණ්ඩයේ මිලෙහි සාපේක්ෂ වෙනසට සලකා බලන භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණය දක්වන සාපේක්ෂ ප්‍රතිවාර්ය මතිනු ලබන මිනුම සැපයුම් නම්කතාවය යි.

### සැපයුම් නම්කතාවය

සැපයුම් නම්කතාවය පහත පරිදි ගණනය කොරෝ

$$\text{මිල සැපයුම් නම්කතාව} = \frac{\text{සැපයුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස}}{\text{මිලෙහි ප්‍රතිශතක වෙනස}}$$

$$eS = \frac{\Delta Qs}{\Delta P \%}$$

මිලන් සැපයුම් ප්‍රමාණයන් අතර අනුමෙල්ම සම්බන්ධතාවයක් පවතින බැවින් සැපයුම් නම්කතා සංග්‍රහකය ධින අයයක් ගනි.



සැපයුම් නම්තා සංග්‍රහකයේ පූහේද රැකි.

→ පූර්ණ අනම් සැපයුම -  $es = 0$

→ පූර්ණ නම් සැපයුම -  $es = \infty$

→ එකිය නම් සැපයුම -  $es = 1$

→ නම් සැපයුම -  $es > 1$

→ අනම් සැපයුම -  $es < 1$

සැපයුම් නම්තාවය ගණනය කිරීම

ලක්ෂණ නම්තාව	වාප නම්තාවය
<p>භාණ්ඩයක මිලෙහි ඇති වන ඉතා සූල් හෙවත් අංශුලාතු වෙනසකට එම භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණය දක්වන සාපේක්ෂ ප්‍රතිචාරය මැන බලන මිනුම යි. මෙහි දී ලක්ෂයන හෝ මිලයන් දෙකක් අතර නම්තාව මැන බැවෙලේ.</p> $es = \frac{\Delta Qs}{\Delta P} \times \frac{P}{Qs}$	<p>භාණ්ඩයක මිලෙහි ඇති වන ඉතා විශාල වෙනසකට එම භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණය දක්වන සාපේක්ෂ ප්‍රතිචාරය මැන බලන මිනුම යි. මෙහි දී ලක්ෂයන හෝ මිලයන් දෙකක් අතර නම්තාව මැන බැවෙලේ.</p> $es = \frac{\Delta Qs}{\Delta P} + \frac{P_1 + P_2}{Qs_1 + Qs_2}$

$\frac{\Delta Qs}{\Delta P}$  යනු සැපයුම් වකුයේ බැමුම බැවින් ඒ වෙනුවට (ඉ) ආද්‍ය කළ හැකි. කිසියම් අවස්ථාවක නම්තා අගය දී මිල භා ප්‍රමාණය විමසන විට පහළ සූත්‍රය භාවිතා කළ හැකිය.

$$es = \frac{bp}{a + bp}$$

❖ වාප නම්තාවය ගණනය කිරීම විෂය නිර්දේශයෙන් ඉවත් කර ඇත.



## සැපයුම් නම්තාවයේ ප්‍රහේදු

### පූර්ණ අනම් සැපයුම

අනෙකුත් කරුණු නොවෙනස්ව තිබිය දී සලකා බලනු ලබන භාණ්ඩයේ මිල කෙතරම් වෙනස් වුවද සැපයුම් ප්‍රමාණය. නොවෙනස්ව පවතින තත්ත්වයකි

- ❖ නම්තා සංග්‍රහකය සෑම විටම ගුනස (0) වේ

### පූර්ණ නම් සැපයුම

අනෙකුත් කරුණු නොවෙනස් ව තිබිය දී සලකා බලනු ලබන භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණය කෙතරම් වෙනස් වුවද මිල නොවෙනස්ව පවතින තත්ත්වයකි

- ❖ නම්තා සංග්‍රහකය සෑම විටම අපරිමිත(∞) වේ.)

### අනම් සැපයුම

අනෙකුත් කරුණු නොවෙනස්ව තිබිය දී සලකා බලනු ලබන භාණ්ඩයේ මිල වෙනස් වන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් සැපයුම් ප්‍රමාණය වෙනස් වන තත්ත්වයකි

- ❖ නම්තා සංග්‍රහකය සෑම විට ම 1 ට අඩු වේ.)

### මිල සැපයුම් නම්තාවයේ ප්‍රහේදු

$0 - \infty$

### ලේකීය නම් සැපයුම

අනෙකුත් කරුණු නොවෙනස් සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් සැපයුම් ප්‍රමාණය වෙනස් වන තත්ත්වයකි.

- ❖ නම්තා සංග්‍රහකය සෑම විටම 1 වේ.

### නම් සැපයුම

අනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් සැපයුම් ප්‍රමාණය වෙනස් වන තත්ත්වයකි

- ❖ නම්තා සංග්‍රහකය සෑම විට ම විටම 1 ට වැඩි වේ.)




## සැපයුම් නම්වනාවයේ ප්‍රහේදු

මිල	සැපයුම් ප්‍රමාණය	නම්වනා සංග්‍රහකය	නම්වනාව
වෙනස් වේ	වෙනස් තොවේ	0	පුර්ණ අනම්
වෙනස් තොවේ	වෙනස් වේ	$\infty$	පුර්ණ නම්
සමාන ප්‍රතිශතයකින් වෙනස් වේ	සමාන ප්‍රතිශතයකින් වෙනස් වේ	1	ඒකීය නම්
වැඩි ප්‍රතිශතයකින් වෙනස් වේ	අඩු ප්‍රතිශතයකින් වෙනස් වේ	1 ට අඩු	අනම්
අඩු ප්‍රතිශතයකින් වෙනස් වේ	වැඩි ප්‍රතිශතයකින් වෙනස් වේ	1 ට වැඩි	නම්


ඉහත නමයනා අවස්ථා 5න් පුර්ණ අනම්, පුර්ණ නම් හා ඒකීය නම් යන අවස්ථා (3) දී සැම ලක්ෂණ ම නම්වනාව ස්ථාවර පෙනෙන් ගෙනි. එබැවින් ඒවා නියත නම්වනා ලෙස හඳුන්වේ.




දූර අනමා සැපයුම




දූර නමා සැපයුම




ඒකිය නමා සැපයුම



අනමා සැපයුම



නමා සැපයුම



### විවිධ නම්කතා සහිත සැපයුම් වතු

- ❖ නම්ක හා අනම්ක සැපයුම් වතු දැඩි බැවුම් මත නිර්ණය කිරීම 100% ක් නිවැරදි නොවේ.


### ඒකිය නම්ක සැපයුමේ සුවිශේෂිතා

ඒකිය නම්ක සැපයුම් වතුයක ඔන්සම ලක්ෂක

මිල හා සැපයුම් ප්‍රමාණය අතර අනුපාතය සැපයුම් වතුයේ බැවුමේ පර්ස්පරයට සමාන වේ. ( $\text{පුළු} = \Delta \text{පු} / \Delta t$ )

මේ නිසා නම්කතාව සෙවීමෙදී මිල හා සැපයුම් ප්‍රමාණය අතර අනුපාතය , සැපයුම් වතුයේ බැවුමෙන් ගුණකල විට ලැබෙන පිළිතුර සෑම විටම 1ක් (ඒකිය) වේ.






**A ලක්ෂයේදී නම්‍යතාව-**

$$\begin{aligned}
 \text{බැඩිම} &= \frac{\Delta Q}{\Delta P} = \frac{100}{25} = 4 \\
 \text{මිල ප්‍රමාණ අනුපාතය} &= \frac{P}{Q} = \frac{25}{100} = 0.25 \\
 \text{නම්‍යතාව} &= \frac{\Delta Q}{\Delta P} * \frac{P}{Q} \\
 &= 4 * 0.25 \\
 &= 1
 \end{aligned}$$



නම්‍ය හා අනම්‍ය සැපයුම් වකු

අනම්‍ය සැපයුම




නම්‍ය සැපයුම




## සැපයුම් නම්‍යතාව තීරණය කරන සාධක


- ❖ කර්මාන්තය අනුර සම්පත් සංවලනය



- ❖ සලකා බලන කාලය




- ❖ තොග රස්සේ කිරීමේ හා කල් තබා ගැනීමේ හැකියාව



## වෙළඳපාල සමතුලිතය (Market & Equilibrium)

වෙළඳපාලක් තුළ සිටින ගැනුම්කරුවන්ගේ මිල දී ගැනීමේ සැපයුම් සහ විකුණුම්කරුවන්ගේ අලෙවි සැපයුම් එකිනෙකට අනුකූල වන තත්ත්වයකි. සමතුලිතයේදී තීරණය වන මිල සමතුලිත මිල ලෙසන් ප්‍රමාණය සමතුලිත ප්‍රමාණය ලෙසන් හැඳින්වේ.



වෙළඳපාල ඉල්ලුම් ව්‍යුය  
වෙළඳපාල සැපයුම් ව්‍යුය සමග  
පේදානය වන E ලක්ෂයේදී  
වෙළඳපාල සමතුලිතතාව තීරණය  
වේ. දී එහි දී සමතුලිත මිල (**P0**)  
ලෙසද සමතුලිත ප්‍රමාණය (**Q0**) ලෙස  
දී තීරණය වේ ඇත.

## වෙළඳපාල සමතුලිතයක ලක්ෂණ

- $Qd = Qs$  - ඉල්ලුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණයට සමාන වේ.
- $Pd = Ps$  - ඉල්ලුම් මිල සැපයුම් මිලට සමාන වේ.
- $Qde / QSe = 0$  - අධි ඉල්ලුම් ප්‍රමාණය හා අධි සැපයුම් ප්‍රමාණය ගුන්ස වේ.
- $Pde / PSe = 0$  - අධි ඉල්ලුම් මිල හා අධි සැපයුම් මිල ගුන්ස වේ.
- පාරිභෝගිකයන්ගේ හා නිෂ්පාදකයන්ගේ තිරණ එකිනෙකට ගැලීම.
- මිල හා ප්‍රමාණය වෙනස් කෙරෙන වෙළඳ පාල බලවිග තුළන වීම.
- සම්පත් බෙදි යාම කාර්යක්ෂම වේ. (නාණ්ඩයේ මිල ආන්තික පිරිවැයට සමාන වීම ( $P = MC$ )

## අධි ඉල්ලුම හා අධි සැපයුම

අධි ඉල්ලුම

කිසියම් මිලක දී සැපයුම් ප්‍රමාණයට වඩා  
වැඩියෙන් පවතින ඉල්ලුම ප්‍රමාණය වේ

$$Qd_e = Qd - Qs$$

අධි ඉල්ලුමකදී මිල ගැනීම යයි.

අධි සැපයුම

කිසියම් මිලක දී ඉල්ලුම් ප්‍රමාණයට වඩා  
වැඩියෙන් පවතින සැපයුම් ප්‍රමාණය වේ.

$$Qs = Qs - Qd$$

අධි සැපයුමක දී මිල පහැල යයි..

## සමතුලිත මිලේ දී

- අධි ඉල්ලුම හා අධි සැපයුම ගුන්ස වේ.
- අධි ඉල්ලුම / අධි සැපයුම් වකු මිල අක්ෂය ජේදනය වන ලක්ෂයේදී සමතුලිත මිල තිරණය වේ.

## සමතුලිත මිලට පහැල මිලයන් වල දී

→ අධි ඉල්ලුම දහ අගයක් ගන්නා අතර එම අගයට සමානව අධි සැපයුම සැනු වේ.

## සමතුලිත මිලට ඉහළ මිලයන්වල දී



→ අධි ඉල්ලුම සහනා අගයක් ගන්නා අතර එම අගයට සමානව අධි සැපුම දින වේ.

### අධි ඉල්ලුම් මිල හා අධි සැපුම් මිල

#### අධි ඉල්ලුම් මිල

කිසියම් ප්‍රමාණයක දී සැපුම් මිලට වඩා  
වැඩියෙන් පවතින ඉල්ලුම් මිල වේ.

$$Pd_e = P_d - P_s$$

අධි ඉල්ලුම් මිලක දී ප්‍රමාණය වැඩි වේ.

#### අධි සැපුම් මිල

කිසියම් ප්‍රමාණයන් ඉල්ලුම් මිලට වඩා  
වැඩියෙන් පවතින සැපුම් මිල වේ.

$$Ps_e = P_s - P_d$$

අධි සැපුම් මිලක දී ප්‍රමාණය අඩු වේ.

### සමතුලිත ප්‍රමාණයේ දී

→ අධි ඉල්ලුම් මිල හා අධි සැපුම් මිල ගුන්‍ය වේ.

### සමතුලිත ප්‍රමාණයට පහළ ප්‍රමාණවල දී

→ අධි ඉල්ලුම් මිල දින අගයක් ගන්නා අතර එම අගයට සමානව අධි සැපුයේ මික සහනා වේ.

### සමතුලිත ප්‍රමාණයට ඉහළ ප්‍රමාණ වල දී

→ අධි ඉල්ලුම් මිල සහනා අගයක් ගන්නා අතර එම අගට සානව අධි සැපුම මාලධින වේ.

### ස්ථායී වෙළෙඳපාල සමතුලිතය



අසමකතුලිත තත්ත්වයේ පවතින වෙළෙඳපොලක් මිල යාන්ත්‍රණය මගින් වෙළෙඳපොල යළි සමතුලිතය කර යොමු කරවීම ස්ථායී වෙළෙඳපොල සමතුලිතය වේ.

### සමතුලිත ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණවල

→ අධි ඉල්ලම් මිලක් පවතින අතර එමගින් අධි ලාභ ජීවිත කිරීමෙන් ප්‍රමාණය සමතුලිතය දක්වා වැඩි කිරීමට සංඛ්‍යා සපයයි.

### සමතුලිත මිලට වඩා අඩු මිල ගණන් වල

→ අධි ඉල්ලමක් පවතින බැවින් මිල ඉහළ නැංවීමට වෙළෙඳ පොල බලවිග ත්‍රියා කයි. මෙය උඩිකුරු මිල තෙරපුම ලෙස හැඳින්වේ.



### සමතුලිත ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණවල


→ අධි සැපයුම් මිලක් පවතින අතර එමගින් අලාභ ජීවිත කිරීමෙන් ප්‍රමාණය සමතුලිතය දක්වා අඩු කිරීමට සංඛ්‍යා සපයයි.

### සමතුලිත මිලට වඩා වැඩි මිල ගණන් වල

→ අධි සැපයුමක් පවතින බැවින් මිල පහළ දැමීමටවෙළෙඳපොල බලවිග ත්‍රියා කරයි. මෙය උඩිකුරු මිල තෙරපුම ලෙස හැඳින්වේ.

### ආර්ථික අතිරික්තය





වෙළඳපාලේ නුවමාරුවට සහභාගි වන ගැණුම්කරුවන් හා විකුණුම්කරුවන් යන දෙපිරිය ම එම නුවමාරුවන් ලබා ගන්නා වාසිය යි.

**ආර්ථික අතිරික්තය - පාරිභෝගික අතිරික්ත + නිෂ්පාදක අතිරික්තය**

වෙළඳපාලේ නුවමාරුවන්



ගැණුම්කරුවන්ට හිමි වාසිය

පාරිභෝගික අතිරික්තය යි.

විකුණුම්කරුවන්ට හිමි වාසිය

නිෂ්පාදක අතිරික්තය යි



අනම්‍ය සැපයුමක දී හැර අනෙකුත් සමතුලිතයන්වලදී ඉල්ලම් හා සැපයුම් නම්‍යතා සමාන වන විට, පාරිභෝගික අතිරික්තය = නිෂ්පාදන අතිරික්තය වේ.

අතිරික්තය හා නම්‍යතාව අතර සම විටම ප්‍රතිලෝම සම්භන්ධතාවයක් පවතී.

### පාරිභෝගික අතිරික්තය

පාරිභෝගිකයන් කිසියම් ප්‍රමාණයක් මිල දී ගැනීමේ දී සම ඒකකය් පාසා ම සත්‍ය වගයෙන් ගෙවන මිල හා ගෙවීමට කැමති මිල (ආන්තික උපයෝගිතාවය) අතර ධනාත්මක වෙනස්කම්වල එකතුව පාරිභෝගික අතිරික්තය යි.


නැතහොත් මූල්‍ය පාරිභෝගික පැහැදුම ඉක්මවා ඇති මූල්‍ය උපයෝගිතාවය යි.

පාරිභෝගික අතිරික්තය = මූල්‍ය උපයෝගිතාවය - පාරිභෝගික පැහැදුම

$$\mathbf{A} = (\mathbf{A} + \mathbf{B} + \mathbf{C}) - (\mathbf{B} + \mathbf{C})$$

සමතුලිතයේ දී පාරිභෝගික අතිරික්තය පහත පරිදි ගණනය කළ හැක.

සමතුලිත මිලේ දී	= (ඉල්ලම් ප්‍රමාණය ගුන්‍ය වන මිල - සමතුලිත මිල) x සමතුලිත
පාරිභෝගික අතිරික්තය	<hr/>



## නිෂ්පාදක අතිරික්තය

නිෂ්පාදකයක් කිසියම් භාණ්ඩ ප්‍රමාණයක් සැපයීමේ දී සෑම ඒකකයක් පාසාම අපේක්ෂා කළ අවම මිල (ආන්තික පිරිවැය) භා සත්‍ය වගයෙන්ම ඒ සඳහා වෙළෙඳපොලේ දී ලැබෙන මිල අතර පවත්නා ධනාත්මක වෙනස්කම් වල ඒකතුව නිෂ්පාදක අතිරික්තය සි.

නැතහෙත් මුළු විවෘත පිරිවැය ඉක්මවා ඇති මුළු අයනාරය සි

$$\text{නිෂ්පාදක අතිරික්තය} = \text{මුළු අයනාරය} - \text{මුළු විවෘත පිරිවැය}$$

$$\mathbf{B} = (\mathbf{B} + \mathbf{C}) - \mathbf{C}$$

සමතුලිතයේ දී නිෂ්පාදක අතිරික්තය පහත පරිදි ගණනය කළ හැක.

$$\text{සමතුලිත මිලේ දී} = (\text{සමතුලිත මිල} - \text{සැපයුම් ප්‍රමාණය ගුන්‍යවනම්ල}) \times \text{සමතුලිත}$$

$$\text{නිෂ්පාදක අතිරික්තය} \quad \underline{\hspace{10cm}} \quad \text{ප්‍රමාණ}$$

2

## සමතුලිතය වෙනස් වීම

සමතුලිත වෙනස් වීම අවස්ථා දෙකක් වත්තේ දැක්වීය හැකි ය.

1. ඉල්ලම හෝ සැපයුම වෙනස් වීම.



සැපයුම ස්ථාවර විට	
ඉල්ලම වැඩි	සමතුලිත මිල හා ප්‍රමාණය වැඩි වේ
ඉල්ලම අඩු	සමතුලිත මිල හා ප්‍රමාණය අඩු වේ


දුම වෙනස් වීම

ඉල්ලම ස්ථාවර විට	
2. ගුයාපයුම වැඩි	සමතුලිත මිල අඩුවේ. ප්‍රමාණය වැඩිවේ.
සැපයුම අඩු	සමතුලිත මිල වැඩි වේ. ප්‍රමාණය අඩු වේ.

### 3. රෝග වෙළඳපොලට රෝග මැදිහත් වන ආකාරය

අද්‍යාත්මක විද්‍යා විශේෂ ක්ෂේත්‍රය තුළ හානිය් හා සේවා නිෂ්පාදනය, තුළමාරුව පාර්ශ්වීය ප්‍රමාණය යනාදිය මගින් මිනිස් හැසිරීම් අධ්‍යයනය සිදු කරනු ලැබේ. එකී අධ්‍යයනය තුළ වෙළඳපොලේ කාර්යභාරය සුවිශේෂ අංශයක් ලෙස සලකනු ලැබේ. වෙළඳපොලේ එහි මත්‍යන් ඉල්ලමට අභාෂව සැපයුම සිදු කිරීම

මිනිස් බෙන්ඩ මැයිස්	ඉල්ලම වෙනස් වීම	ඉල්ලම වෙනස් වීම	
		• ඉල්ලම වැඩි වීම	• ඉල්ලම අඩු වීම
	• සැපයුම වැඩි වීම	සමතුලිත ප්‍රමාණය වැඩි වේ. සමතුලිත මිල වෙනස් වන ආකාරය අවිනිශ්චිත වේ.	සමතුලිත මිල පහත වැരේ. සමතුලිත ප්‍රමාණය වෙනස් වන ආකාරය අවිනිශ්චිත වේ.
	• සැපයුම අඩු වීම	සමතුලිත මිල ඉහළ නමියි. සමතුලිත ප්‍රමාණය වෙනස් වන ආකාරය අවිනිශ්චිතය.	සමතුලිත ප්‍රමාණය අඩුවේ. සමතුලිත මිල වෙනස් වන ආකාරය අවිනිශ්චිත වේ.



සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සහ බෙදා හැරීම සිදුකරු ලැබේ. එහම ඉල්ලුම සහ සැපයුම බලවිග මගින් වෙළඳ පොලේ ක්‍රියාකාරීත්වය තීරණය වේ. එමගින් තීරණය වන වෙළඳපාල සමත්මිතතාවය සමාජයේ තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබේ. එය විවිධ දූෂ්චිකෝනාවලින් බැඳු කළ (සමාජීය, ආර්ථික, දේශපාලනික වශයෙන්) අනිතකර තත්ත්වයක් බව පෙන්වයි. මෙවන් වෙළඳපාල තත්ත්වයක් තුළ රටක ආර්ථික ක්‍රියාකාරීත්වය උදෙසා රුපය විවිධ ආකාර වලින් වෙළඳ පොලට ක්‍රියාකාරීත්වයට සම්බන්ධ වේයි.

- බදු පැනවීම
- සහනාධාර ලබා දීම
- මිල පාලනය
- මිල ස්ථායිකරණය

### ❖ බදු පැනවීම

මහජන අරමුණු ඉටුකර ගැනීම සඳහා රුපයේ අවයවයක් ලෙස සලකන අනිවාර්ය අයකර ගැනීමක් බද්දක් ලෙස හැඳින්වේ. නිෂ්පාදකයන්ගෙන් මෙන්ම පාරිභෝගිකයන්ගෙන් ද බදු අය කර ගනී.

බදු අය කර ගැනීමේ ස්වර්ශප දෙකක් ඇත.

- I. එකකයක් මත නිශ්චිත උපියල් ප්‍රමාණයක බදු අයකිරීම.
- II. භාණ්ඩයේ වට්නාකම් මත කිසියම් ප්‍රතිගතයක් බදු වශයෙන් අය කිරීම.

බදු අය කිරීම නිසා එය වෙළඳපාල සමත්මිතතාවය වෙනස් වීමට වෙනස්වීමට හේතුවක් වේ. එහම ඉල්ලුම් සැපයුම් තත්ත්ව වෙනස් වේ.

### ❖ සහනාධාර ලබා දීම

රුපය විසින් පුද්ගලයින්, පොද්ගලික ආයතන, රාජ්‍ය ව්‍යවසායන්ට වෙළඳපාලේ පවතින මිල ගණන් වලට වඩා අඩු පිරිවායකට භාණ්ඩ මිලදීගැනීම, විකිණීම හෝ යම් සේවාවක් ලබාගැනීමට හැකිවන පරිදි ඔවුන්ට සහන සැලසීමට යොදා ගන්නා ජනප්‍රිය ක්‍රමයක් ලෙස මෙය හැඳින්වේ නැකිය.

### ❖ මිල පාලනය

මිල පාලනය යනු ආන්ත්‍රික විසින් නිතිරිති, අනුපනත් භාවිතා කරමින් කෘතිම මිලක් වෙළඳපාලේ ඇති කිරීමයි. එහම වෙළඳපාල ක්‍රියාකාරීත්වය නිෂ්ඨිය වීමක් සිදුවෙයි.

මිල පාලනය ස්වර්ශප දෙකකි.



- I. උපරිම මිල සීමා නියම කිරීම
- II. අවම මිල සීමා නියම කිරීම

### ❖ මිල ස්ථායිකරණය

රටක සම්මත මිල මධ්‍යම තොවෙනස්ව පවත්වා ගැනීම මිල ස්ථායිකරණය වේ. එහිම උද්ධිමත සහ අවධාරණ තත්ත්වයන්ගේ තොරතු මිල ස්ථාවරව පවත්වා ගැනීමයි. මිල අස්ථායිකරණය වැළැක්වීම උදෙසා රුපය විසින් විවිධ කටයුතු සිදු කරයි.

## බදු පැනවීම

වෙළෙඳපොල ක්‍රියාවලියට ආන්ත්‍රික මැදිහත් වන සුබම ආකාරයක් වන්නේ නිෂ්පාදකයන්ගේ හා පාරිභෝගිකයන් ගෙන් බදු අය කිරීම යි.

විවිධ අරමුණු ඇති ව ආන්ත්‍රික බදු අය කිරීම් සිදු කරන අතර නිෂ්පාදනය හෝ පරිභෝගිකය කරනු ලබන ඒකකයක් මත නිශ්චිත රැඹියල් ප්‍රමාණයක බදු අය කිරීම හෝ භාත්‍රියේ වටිනාකම මත කිසියම් ප්‍රතිගෙනයක් බදු වශයෙන් අය කිරීම හෝ ලෙසින් බදු අය කිරීමේ ප්‍රධාන ස්වර්ශප දෙකක් දැකිය හැකි ය.

### නිදුසුන - සිනි 1Kg වටිනාකම මත 2% ක බද්දක් පැනවීම

- මෙලෙසින් බදු අය කිරීම නිසා ඉල්ලම්, සැපයුම් තත්ත්ව වෙනස් වන බැවින්, ඉල්ලම් සැපයුම් බලවීග මගින් නිර්ණිය වන වෙළෙඳපොල සමතුලිතයෙහි වෙනස්කම් හට ගනී.

### නිදුසුන් -

- සිනි කිලෝගෝරෝම් එකක් සඳහා රැඹියල් 10/- ක් බදු අය කිරීම
- පාන් රාත්තකලකට රැඹියල් 2/- ක බද්දක් අය කිරීම
- රේඛී මිටරයකට රැඹියල් 3/- ක් බදු අය කිරීම

භාත්‍රි මත පනවනු ලබන බදු අනුපාතිකවල ස්වර්ශප දෙකකි.

**1. ප්‍රතිගෙනක බද්ද -** නිෂ්පාදනය හෝ පරිභෝගිකය හෝ කරන භාත්‍රියේ වටිනාකම මත කිසියම් ප්‍රතිගෙනයක් බදු වශයෙන් අය කර ගැනීම ප්‍රතිගෙන බද්දක් වශයෙන් හඳුන්වයි




2. ඒකක බද්ද- නිෂ්පාදනය හෝ පරිභෙකනය කරනු ලබන හානියක් මත කිසියම් රැකියල් ප්‍රමාණයක් බඳු වශයෙන් අයකට ගැනීම ඒකක බද්දක් පැනවීම යන්නෙන් අදහස්වේ. මෙය නිශ්චිත බද්දකි.

- ✓ සැපයුම්කරු මත ඒකක බඳු පැනවීමේ නිසා සිදු වන්නේ නිෂ්පාදන පිරිවාය ඉහළ යෙම ය
- ✓ මේ නිසා සැපයුමෙහි අඩු විමක් සිදු වන අතර, බද්ද ප්‍රමාණයන් සැපයුම් වකුය වමට විනැන් විමක් ද සිදු වේ.
- ✓ මලෙකින් ඒකක බද්දක් පැනවීම නිසා වෙළෙඳපාල සම්බුද්ධියට වන බලපෑම ලේඛන, ප්‍රස්තාර හා සම්කරණ මගින් පෙන්වුම් කළ හැකි ය

❖ සැපයුම්කරු මත ඒකක බද්දක් පැනවූ විට සැපයුම් වකුයට වන බලපෑම


#### ප්‍රතිගතක බද්ද

- Proportional tax or ad-valorem tax –



#### ඒකක බද්ද

- Specific tax or unit tax –



❖ සැපයුම්කරු මත ඒකක බද්දක් පැනවූ විට එම බද්ද සැපයුම් ලේඛනයට, සැපයුම් වකුයට සහ සැපයුම් සම්කරණයට වන බලපෑම




පහත දැක්වෙන්නේ තරගකාරී හාන්ඩ් වෙළෙඳපොලක කිසියම් හාන්ඩයක් සඳහා වන ඉල්ලම් හා සැපයුම් ලේඛනයකි.

මිල (රු)	සැපයුම් ප්‍රමාණය (උකක)
0	0
5	10
10	20
15	30
20	40
25	50
30	60
35	70
40	80

භාණ්ඩව මෙම හාන්ඩයේ සැම විකුතුම් ඒකකයකින් ම රුපියල් 5.00 ක බද්දක් අය කරන බව සිතමු. මේ නිසා වෙළෙඳපොල නව සැපයුම් ලේඛනය පහත පරිදි වේ.

මිල (රු)	උකක බද්ද (රු)	බද්දක් පසු මිල (රු)	සැපයුම් ප්‍රමාණය (උකක)
0	5	5	0
5	5	10	10
10	5	15	20
15	5	20	30
20	5	25	40
25	5	30	50
30	5	35	60
35	5	40	70
40	5	45	80

- ඒකක බද්ද නිෂ්පාදකයාට පිරිවැයක් වන බැවින් බද්ද පැනවීම නිසා සැපයුම් ප්‍රමාණය අඩු වී ඇති බව ඉහත වග සටහනෙන් පැහැදිලි වේ.
- ඒකක බද්ද පැනවීමට පෝ ඉල්ලම් සහ සැපයුම් තොරතුරු සහ බද්ද පැනවීම නිසා නව සැපයුම් ලේඛනයෙන් දැක්වෙන ආකාරයට සැපයුම් අඩු වීම පිළිබඳ තොරතුරු පහත පරිදි ප්‍රස්ථාර සටහනක් මගින් දැක්විය හැකි ය.



නිෂ්පාදකයන් මත රුපියල් 5ක ඒකක බද්ද පැනවීම නිසා සැපයුම් වතුය **S1** දක්වා වමට විතැන් වී ඇති අතර සමතුලිතය ද වෙනස් වී ඇත.

- එනම් , බද්දට පෙර,

$$\text{සමතුලිත මිල} = \text{රු. } 20.00$$

$$\text{සමතුලිත ප්‍රමාණය} = \text{ඒකක } 40$$

බද්ද පසු,

$$\text{සමතුලිත මිල} = \text{රු. } 22.50$$

$$\text{සමතුලිත ප්‍රමාණය} = \text{ඒකක } 35$$

- නිෂ්පාදකයන් මත ඒකක බද පැනවීම නිසා සමතුලිතය වෙනස් වීමට අමතර ව ගුහසාධන ප්‍රතිපාකයන් ද භාවිත ගනී.
- පහත ප්‍රස්ථාර සටහන මගින් එම ගුහසාධන ප්‍රතිවිපාකයන් හඳුනා ගත හැකි ය.



(1) බදුදට තපර,

$$\begin{aligned}
 & \text{පටිපෙන්වීම අනිවැත්තය} & = A + B + C + D \\
 & \text{පටිපෙන්වීම අනිවැත්තය} & = \frac{(\text{සමෘත්තා මිල} - \text{ඉල්පාති මිල}) \times \text{සමෘත්තා ප්‍රමාණය}}{2} \\
 & & = \frac{(40-20) \times 40}{2} \\
 & & = \text{Rs. } 400 /= \\
 & \text{නිෂ්පාදන අනිවැත්තය} & = E + F + G + H + I + J \\
 & & = \frac{(\text{සමෘත්තා මිල} - \text{අවට සැපයුම් මිල}) \times \text{සමෘත්තා ප්‍රමාණය}}{2} \\
 & & = \frac{(20-0) \times 40}{2} \\
 & & = \text{Rs. } 400 /=
 \end{aligned}$$



ආර්ථික අතිරික්තය

$$= (A + B + C + D) + H + G + F + I + J$$

$$= රු. 400 + රු. 400$$

$$= රු 800/-$$

(ii) චදුව රෙ,

ප්‍රධාන අතිරික්තය

$$= A$$

$$= (\text{උපරිම ඉල්ලුම් මිල - නව සමෘද්‍යා මිල}) \times \text{නව සමෘද්‍යා ප්‍රමාණය}$$

$$= \frac{(40-22.50) \times 35}{2}$$

$$= රු. 306.25$$

නිෂ්පාදන අතිරික්තය

$$= I + J$$

$$= (\text{නිෂ්පාදකයාට දැඟන මිල - අවම සැපයුම් මිල}) \times \text{නව සමෘද්‍යා ප්‍රමාණය}$$

$$= \frac{(17.50-0) \times 35}{2}$$

$$= රු. 306.25 //$$

ආර්ථික අතිරික්තය

$$= (A) + (I + J)$$

$$= 306.25 + 306.25$$

$$= රු පියලු 612.50 //$$

(iii) බද්ද නිසා පාරිගේගික අතිරික්තයේ වූ අමිත විම =  $(A + B + C + D) - A$

$$= B + C + D$$

$$= 400 - 306.25$$

$$= රු. 93.75 //$$

බද්ද නිසා නිෂ්පාදන අතිරික්තයේ වූ අමිත විම =  $(H + G + F + I + J) - (I + J)$



$$= (H + G + F)$$

$$= 400 - 306.25$$

$$= \text{Rs. } 93.75 //$$

බදු නිසා ආර්ථික අතිරික්තයේ වූ අහිමි විම  
 ( i කුමය )

$$= B + C + D + H + G + F$$

$$= 93.75 + 93.75$$

$$= \text{Rs. } 187.50 //$$

(ii) කුමය

බදු නිසා අහිමි වූ ආර්ථික අතිරික්තය = බදුවට පෙර ආර්ථික අතිරික්තය - බදුවට පසු ආර්ථික අතිරික්තය  
 = 800 - 612.50  
 = **Rs. 187.50 //**

(iv) එකක බදුකේත් රුපයට ලැබෙන ආදායම =  $B + C + H + G$   
 = එකක බදුකේත් ප්‍රමාණය  $\times$  නව සම්බුද්ධින ප්‍රමාණය  
 =  $\text{Rs. } 5 \times 35$   
 = **Rs. 175 /-**

(v) එකක බදුකේත් භාරිතොගීකයා දරන ප්‍රමාණය = බදුව ඡෘර සම්බුද්ධින මිල - බදුව ඡෘර සම්බුද්ධින මිල  
 =  $\text{Rs. } 20.00 - \text{Rs. } 22.50$   
 = **Rs. 2.50**

පාරිභෝගිකයා දරන බදු බර =  $B + C$   
 =  $2.50 \times 35$   
 = **Rs. 87.50**

(vi) එකක බදුකේත් නිෂ්පාදකයා දරන ප්‍රමාණය = සම්බුද්ධින මිල - නිෂ්පාදකයාට ලැබෙන මිල  
 =  $20 - 17.50$   
 = **Rs. 2.50 /-**

නිෂ්පාදකයාගේ බදු බර =  $H + G$   
 =  $2.50 \times 35$   
 = **Rs. 87.50 /-**

(vii) පාරිභෝගිකයා හා නිෂ්පාදකයා යන දෙදෙනාගේ ම බදු බර =  $B + C + H + G$   
 =  $87.50 + 87.50$   
 = **Rs. 175 /-**



( ඒකක බද්දෙන් රුපයට ලැබෙන ආදායම නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා දෙදෙනාගේ ම බදු බරෙහි ඒකතුවට සමාන වේ.)

(vii) ඒකක බද්ද නිසා සමස්ත සමාරුපට වූ අභිම විම = රුපයේ ආදායම - ආර්ථික අතිරික්තයේ අභිම විම

$$= 175 - 87.50$$

$$= \text{රු. } 12.50$$

ඒකක බද්ද නිසා සමස්ත සමාරුපට රු. 12.50ක අභිම විමක් සිදු ව ඇත.

## II ක්‍රමය

අුහායාධනයේ අභිම විම D+F ගණනාවෙන් සමාන වේ. ඒනම්,

රුපයේ ආදායම - ආර්ථික අතිරික්තයේ වූ අභිම විම

$$B + C + H + G - (B + C + D) + (H + G + F)$$

$$B + C + H + G - B - C - D - H - G - F$$

$$= -(D + F)$$

$$= \frac{\text{එක්ක බිද්ද ය සමතුලින පමාණකයේ ත්‍රිත්වය}}{2}$$

$$= \frac{5 \times 5}{2} = \text{රු. } 12.50 //$$

- ඒකක බදු පැනවීම ආප්‍රිත ආර්ථික ප්‍රතිච්චිත සම්කරණ භාවිතයෙන් ද සොයා බැලිය හැකි ය.
- ඉහත සැලකිල්ලට ගත් නිදසුනට අනුව ඒකක බදු පැනවීමට පෙර ඉල්ලුම් සහ සැපයුම් සම්කරණ පහත පරිදි වේ.

$$Qd = 80 - 2p$$

$$Qs = 0 + 2p$$

- මෙම නිසා බද්දට පෙර, සමතුලිතය,

$$Qd = Qs$$

$$p = 20 \text{ ඉල්ලුම් සම්කරණයට ආගේදයේ}$$

$$80 - 2p = 0 + 2P$$

$$80 - 2 \times 20$$

$$80 = 4P$$

$$= 40$$

$$20 = P$$

$$\text{සමතුලිත මිල} = \text{රුපියල් } 20 //$$

$$\text{සමතුලිත} = \text{රුපියල් } 40 //$$



- නිෂ්පාදකයන්ගෙන් ඒකක බදු පැහැවිම නිෂ්පාදකයට පිරිවැයක් ලේ. ඒ බව සැපයුම් සමිකරණ මගින් පහත ලෙස දැක්විය හැකි ය.

$$Q_s = 0 + 2(p - t)$$

$$Q_s = 2(p - 5)$$

$$Q_s = 2p - 10$$

$$Q_s = -10 + 2p$$

නව සැපයුම් සමිකරණය

- බද්දට පසු නව සමතුලිතය,

$$Q_d = Q_s$$

$$60 - 2p = -10 + 2p$$

$$90 = 4p$$

$$22.50 = p$$

$P = 22.50$ , සැපයුම් සමිකරණයට ආදේශයෙන් නව සමතුලිත ප්‍රමාණය,

$$Q_s = 10 + 2(22.50)$$

$$\underline{Q_s = 35}$$

$$\text{බද්දට පසු සමතුලිත මිල} \quad = \quad \text{රු. } 22.50$$

$$\text{බද්දට පසු සමතුලිත ප්‍රමාණය} \quad = \quad \text{ලේකක } 35//$$

- නිෂ්පාදකයන් මත ඒකක බදු පැහැවිම නිසා ඇති වන අනෙකුත් ප්‍රකිව්පාක ඉල්ගුම් සැපයුම් සමිකරණ මගින් ද දැක්විය හැකි ය.
- ගැනුම්කරුවන් මත ඒකක බදු පැහැවිම යන්නෙන් අදහස් වන්නේ හාන්චියක් මිලදී ගන්නා අවස්ථාවේ දී ඒකකයක් මත නිශ්චිත රුපියල් ප්‍රමාණයක් ගැනුම්කරුගෙන් බදු ලෙස අය කිරීමයි.

නිදුසුන් :- විකුණුම් බදු, පාරිභෝගික වැට් බදු


- මෙහි දී හාන්චියක් මිල දී ගන්නා අවස්ථාවේ දී අය කරන ගෙයින් ගෙනැතික වශයෙන් බද්ද මුළුමතින්ම වෙනත් ලබන්නේ ගැනුම්කරු ය.

නිදුසුන :-

- දෙළුඩී ගෙවියක් මත රු. 10 ක අලෙවි බද්දක් අය කරනු ලබයි නම් දෙළුඩී ගන්නා සැම
- අවස්ථාවක දී ම දෙළුඩී ගෙවියකට රු. 10 බැඳින් බද්දක් ආන්ත්‍රික ගෙවිය යුතු ය.
- ගැනුම්කරුවන් මත ඒකක බද්දක් පැහැවූ විට එම හාන්චියේ සැපයුම් ව්‍යුහයට කිසිදු බලපෑමක් ඇති නොවේ.



- එහෙත් ගැනුම්කරුවන් මත ඒකක බදු පැනවූ විට ගැනුම්කරුවන් ගෙවිය යුතු මිල ඉහළ යන බැවින් ගැනුම්කරුවන් මිල දී ගත් ඒකක සඳහා බද්ධෙන් පසු ගෙවීමට කැමති මිල අඩුවේ. මේ නිසා පැවති මිල ගණන් යටතේම බද්ධෙදී ප්‍රමාණයෙන් ඉල්ලුම් ව්‍යුහ වමට විනැළු වේ.
- ගැනුම්කරු මත ඒකක බද්ධක් පැන වූ පසු සම්බුද්ධිය වෙනස් වන ආකාරය පහත රුප සටහනේ දැක්වේ.




- ඉහත රුප සටහනට අනුව ගැනුම්කරු මත ඒකක බද්ධ පැනවීමට පෙර සම්බුද්ධිය  $E_0$  ලක්ශයෙන් දැක්වේ. එහිදී සම්බුද්ධ මිල  $P_0$  ද සම්බුද්ධ ප්‍රමාණය  $Q_0$  ද වේ. ගැනුම්කරු මත ඒකක බද්ධ පැනවීමෙන් පසු නව සම්බුද්ධිය  $E_1$  ලක්ශයෙන් දැක්වේ. එහි ද සම්බුද්ධ මිල  $P_1$  ද සම්බුද්ධ ප්‍රමාණය  $Q_1$  ද වේ.

නිෂ්පාදකයෙන් මත ඒකක බද්ධක් පැනවූ විට එහි අවසාන බදු දැරීම කෙරෙහි බලපාන ප්‍රධාන ම සාධකය වන්නේ ඉල්ලුම් හා සැපයුම් නම්කාව ය.




විවිධ ඉල්ලම් නම්තා අවස්ථාවන්හිදී බදු බෙරහි දැරීම සිදු වන ආකාරය




- රුප සටහනට අනුව බද්දට පෙර සැපයුම් වකුය S වලින් දක්වෙන අතර බද්දට පසු සැපයුම් වකුය S<sub>1</sub> වේ.
- බද්දට පෙර සමතුලිතය a ලක්ෂායයෙන් ද බද්දට පසු සමතුලිතය b ලක්ෂායයෙන් ද දක්වේ.
- a-b දුරන් ඒකක බද්ද ප්‍රමාණය දක්වෙන අතර සමතුලිත මිලකි ඉහළ යාම a-b දුරට සමාන වේ.
- එනම්  $a - b = P_1 - P_2$
- එකක බද්ද ප්‍රමාණයෙන් ම සමතුලිත මිල ඉහළ යාමෙන් පෙන්වුම් කෙරෙන්නේ පූර්ණ අනම් ඉල්ලම් අවස්ථාවක දී මුළු බදු බර ම පාරිභෝගිකයාට දීමට සිදුවන බව යි.
- එ අනුව රුප සටහනේ අදරු කළ A කේෂ්තාලයෙන් පාරිභෝගිකයා දරන එම මුළු බදු බර දක්වේ.

පූර්ණ නම්තා ඉල්ලම් අවස්ථාව :-



- ලේකක බද්ද නිසා රුපයුම් වනුය  $S - S_1$  දක්වා වමට විනැශී වී ඇත.
- බද්දට පෙර සමතුලිතය  $C$  ලක්ෂයෙන් ද බද්දට පසු සමතුලිතය  $a$  ලක්ෂයෙන් ද දක්වේ.
- බද්ද පැනවීම නිසා සමතුලිත ප්‍රමාණය  $Q - Q_1$  දක්වා අඩු වී ඇති අතර සමතුලිත මිලයිනි කිසි දු වෙනසක් සිදු වී නැත.
- එනම් බද්දට පෙරත්, පසුත් සමතුලිත මිල  $P_2$  ම ය.
- එයින් අදහස් වන්නේ ලේකක බද්ද නිසා පාරිභෝගිකයා ගෙවන මිලයිනි කිසි දු වෙනසක් සිදු වී නොමැති බව සි.
- මේ නිසා  $a - b$  දුරෙන් දක්වෙන ලේකක බද්ද ප්‍රමාණයෙන් ම නිෂ්පාදකයාට ලැබෙන මිල  $P_2 - P_1$  දක්වා අඩු වී ඇත.
- එ අනුව  $B$  කේෂ්‍රුත්ලයෙන් දක්වෙන මුළු බදු බර ම නිෂ්පාදකයා විසින් දරනු ලැබේ.


ඡ්‍යෙය නම් ඉල්ලුම් අවස්ථාව:-



- රුපසටහනේ  $C$  ලක්ෂයෙන් බද්දට පෙර සමතුලිතයන්,  $a$  ලක්ෂයෙන් බද්දට පසු සමතුලිතයන් දක්වේ.
- $a - b$  දුරෙන් බද්ද ප්‍රමාණය දක්වෙන අතර, මෙහි දී බදු බර පාරිභෝගිකයා හා නිෂ්පාදකයා අතර පමාන ව බෙදී ගොස් ඇත.
- එ අනුව  $P - P_2$  දුරෙන් ලේකක බද්දන් පාරිභෝගිකයා දරන ප්‍රමාණයන්  $P - P_1$  දුරෙන් නිෂ්පාදකයා දරන ප්‍රමාණයන් දක්වේ.
- මේ අනුව රුප සටහනේ අදුරු කර ඇති  $A$  කේෂ්‍රුත්ලයෙන් පාරිභෝගිකයාගේ මුළු බදු බරත්,  $B$  කේෂ්‍රුත්ලයෙන් නිෂ්පාදකයා ගේ මුළු බදු බරත් දක්වේ.




අනම් ඉල්පුම් අවස්ථාව :-



- රුප සටහනට අනුව බද්දට පෙර සමතුලිතය C ලක්ෂණයෙන් ද, බද්දට පසු සමතුලිතය a ලක්ෂණයෙන් ද දැක්වේ.
- a - b දුරින් ඒකක බද්දේ ප්‍රමාණය දැක්වෙන අතර, එයින් පාරිභෝගිකයා දරන ප්‍රමාණය P - P<sub>2</sub> වන අතර නිෂ්පාදකයා දරන ප්‍රමාණය P - P<sub>1</sub> න් දැක්වේ.
- ඒ අනුව අනම් ඉල්පුම් අවස්ථාවක දී A ක්ෂේත්‍රයෙන් දැක්වෙන පරිදි වැඩි බදු බරක් පාරිභෝගිකයාත්, B ක්ෂේත්‍රයෙන් දැක්වෙන පරිදි අඩු බදු බරක් නිෂ්පාදකයාත් දරති.

නම් ඉල්පුම් අවස්ථාව:-




- රුප සටහනට අනුව බද්දට පෙර සමතුලිතය C ලක්ෂණයෙන් ද බද්දට පසු සමතුලිතය a ලක්ෂණයෙන් ද දැක්වේ.



- a-b දුරෙන් ඒකක බද්ධදේ ප්‍රමාණය දැක්වෙන අතර විසින් පාරිභෝගිකයා දරන ප්‍රමාණය  $P - P_1$  දුරෙන් සහ, නිෂ්පාදකයා දරන ප්‍රමාණය  $P - P_2$  දුරෙන් ද දැක්වේ.
- ඒ අනුව A ක්ෂේත්‍රයෙන් දැක්වෙන අඩු බදු බර පාරිභෝගිකයාත්, B ක්ෂේත්‍රයෙන් දැක්වෙන වැඩි බදු බර නිෂ්පාදකයාත් දරනි.
- විවිධ සැපයුම් තමයනා අවස්ථාවන්හි දී බදු බරහි දුරිම සිදුවන ආකාරය පහත ලෙස රුප සටහන් මගින් දක්වාය හැකි ය.


පුරුෂ අනමු සැපයුම් අවස්ථාව



- පුරුෂ අනමු සැපයුම් අවස්ථාවක දී ඒකක බද්ධක් පැනවූ විට සැපයුම් වකුයෙහි කිසි ද වෙනසක් සිදු නොවේ.
- මේ නිසා බද්ධට පෙරන් පසුන් සමතුලිතයෙහි කිසි ද වෙනසක් සිදු නොවන අතර a ලක්ෂණයෙන් දැක්වෙන්නේ එම බද්ධට පෙර සහ පසු සමතුලිතය සි.
- මෙහි දී ඒකක බද්ධ පැනවීම නිසා පාරිභෝගිකයා ගෙවන මිලෙහි කිසි ද වෙනසක් සිදු ව තැත. එය බද්ධට පෙරන් පසුන් P වේ.
- ඒ නිසා a-b දුරෙන් දැක්වෙන ප්‍රමාණයෙන් ම නිෂ්පාදකයාට ලැබෙන මිල  $P - P_1$  දක්වා අඩු වී ඇත.
- ඒ අනුව B ක්ෂේත්‍රයෙන් දැක්වෙන මුළු බදු බර ම නිෂ්පාදකයා විසින් දරනු ලැබේ.




පුරුෂ තම්බ සැපයුම් අවස්ථාව :-



- රුප සටහනට අනුව  $a$  ලක්ෂයයෙන් බද්ධ පෙර සමතුලිතය,  $b$  ලක්ෂයයෙන් බද්ධ පසු සමතුලිතය දැක්වේ.
- $b - c$  දුරෙන් ඒකක බද්ධ ප්‍රමාණය දැක්වෙන අතර එම බද්ධ ප්‍රමාණයෙන් ම සමතුලිත මිල එනම් පාරිභෝගිකයා ගෙවන මිල ඉහළ ගොස් ඇත.
- එයින් පෙන්වුම් කෙරෙන්නේ පුරුෂ තම්බ සැපයුම් අවස්ථාවක දී  $A$  කේතුවලයෙන් දැක්වෙන මූල බදු බර ම පාරිභෝගිකයා විසින් දරනු ලැබේ.


එකිනෙක තම්බ සැපයුම් අවස්ථාව :-




- රුප සටහනට අනුව බද්ධ පෙර සමතුලිතය  $a$  ලක්ෂයයෙන් ද බද්ධ පසු සමතුලිතය  $b$  ලක්ෂයයෙන් ද දැක්වේ.
- $b - c$  දුරෙන් ඒකක බද්ධ ප්‍රමාණය දැක්වෙන අතර එය පාරිභෝගිකයා හා නිෂ්පාදකයා අතර සමාන ව බෙදී ගොස් ඇත.
- ඒ අනුව  $A$  කේතුවලයෙන් පාරිභෝගිකයාත්  $B$  කේතුවලයෙන් නිෂ්පාදකයාත් දරන බදු බර එක සමාන වේ.



නම් සැපයුම් අවස්ථාව :-



- මෙහි දී බද්ධට පෙර සමතුලිතය a ලක්ෂණයෙන් ද බද්ධට පසු සමතුලිතය b ලක්ෂණයෙන් ද දැක්වේ.
- b - c දුරෙන් ඒකක බද්ධ ප්‍රමාණය දැක්වෙන අතර, එයින් P - P<sub>2</sub> ප්‍රමාණය පාරිභෝගිකයාත්, P - P<sub>1</sub> ප්‍රමාණය නිෂ්පාදකයාත් දරයි.
- එම අනුව A ක්ෂේත්‍රයෙන් දැක්වෙන පරිදි අඩු බදු බරක් පාරිභෝගිකයා විසින් ද B ක්ෂේත්‍ර එකයෙන් දැක්වෙන වැඩි බදු බරක් නිෂ්පාදකයා විසින් ද දරනු ලැබේ.
- නම් සැපයුම් අවස්ථාව :-**



- මෙහි දී බද්ධට පෙර සමතුලිතය a ලක්ෂණයෙන් ද පසු සමතුලිතය ලක්ෂණයෙන් ද දැක්වේ.
- b - c දුරෙන් ඒකක බද්ධ ප්‍රමාණය දැක්වෙන අතර, එයින් P - P<sub>2</sub> ප්‍රමාණය පාරිභෝගිකයා විසින් ද, P - P<sub>1</sub> ප්‍රමාණය නිෂ්පාදකයා විසින් ද දරනු ලැබේ.
- එම අනුව නම් සැපයුම් කන්ත්වයක දී A ක්ෂේත්‍රයෙන් දැක්වෙන පරිදි වැඩි බදු බරක් පාරිභෝගිකයාත් B ක්ෂේත්‍රයෙන් දැක්වෙන පරිදි අඩු බදු බරක් නිෂ්පාදකයාත් දරනි.



## නිෂ්පාදන සහනාධාර සැපයීම

නිෂ්පාදන සහනාධාරයක් සානු බද්දක් මෙසිද හඳුන්වේ. මන්ද, නිෂ්පාදන සහනාධාරයකින් බිජිකරන ප්‍රතිච්චිත අමෙව් බද්දක් මගින් බිජිකරන ප්‍රතිච්චිතවලට ප්‍රතිච්චිත ප්‍රතිච්චිත බිජිකරන බැවිනි.

සහනාධාරවල ස්වර්ණ දෙකකි.

1. ඒකක සහනාධාරය
2. වට්නාකම මත තීරණය වන සහනාධාරය

ඒකක සහනාධාරයක් යනු, නිෂ්පාදනය කරනු ලබන සෑම ඒකකයක් සඳහාම නිශ්චිත රුපියල් ප්‍රමාණයක් සහනාධාරයක් මෙස ගෙවීමයි.

### ඒකක සහනාධාරය සැපයුමට ඇතිකරන බලපෑම

සැපයුම්කරුවන් මත නිෂ්පාදන සහනාධාරයක් ලබාදෙන විට නිෂ්පාදකයින්ගේ විවෘත ප්‍රමාණ පහත වැරේ. එබදුවේ සහනාධාරයට පෙර සැපයුම් කළ ප්‍රමාණය පෙරට වඩා අඩු මිලකට සැපයීමට ඔවුනට හැකිවේ. ගැනුම්කරුවන් ගෙවිය යුතු මිල වන මෝය, මූල් සැපයුම් මෙලෙන් සහනාධාරය අඩුකර සකසා ගනියි.

එය පහත පරිදි ගණනය කළ හැකිය.

$$\text{ගැනුම්කරුවගේ මිල} = \text{සැපයුම් මිල} - \text{සහනාධාරය}$$


$$\mathbf{Pb} = \mathbf{Ps} - \mathbf{S}$$

### ඒකක සහනාධාරය වෙළඳපාල සම්බුද්ධිතයට බලපාන ආකාරය

#### 1) ඉල්ලම් සැපයුම් වතු මගින්,

නිෂ්පාදන සහනාධාරය නිසා විවෘත ප්‍රමාණ අඩුවන බැවින්, සෑම මිලකදීම නිෂ්පාදකයින් සැපයීමට කැමති ප්‍රමාණය, සහනාධාරය නොමැතිව සැපයීමට කැමති ප්‍රමාණයට වඩා වැඩි වේ. මෙවිට සැපයුම්





වතුය සහනාධාරයේ ප්‍රමාණයන් දක්නට විතැන් වේ. ඉල්ලම නොවනයේ තිබියදී සැපයුම වැඩිවිම හේතුවෙන් සමතුලිත මිල පහළ ගොස් සමතුලිත ප්‍රමාණය වැඩි වේ

ඒකක සහනාධාරය හේතුවෙන් වෙළඳපාලේ නටගත් වෙනස්වීම් පහත පරිදි සාරාංශ කොට දැක්වා යැකිය.

	සහනාධාරකට පෙර	සහනාධාරකට පසු
සැපයුම වතුය	S	S1
සමතුලිත ලක්ෂ	E	E1
සමතුලිත මිල	P0	P1
සමතුලිත ප්‍රමාණය	Q0	Q1
නිෂ්පාදකය ලබන මිල	P0	Ps

2) ඉල්ලම් සැපයුම් සම්කරණ මගින්,

කිසියම් භාණ්ඩයකට අදාළ ඉල්ලම් හා සැපයුම් සම්කරණය පහත පරිදි වේ.

$$Q_d = 120 - 4P$$

$$Q_s = -30 + 6P$$



මෙම භාණ්ඩයේ වෙළඳපොල සමතුලිතය,

$$Q_d = Q_s$$

$$Q_d = 120 - 4P$$

$$120 - 4P = -30 + 6P$$

$$= 120 - 4 \times 15$$

$$120 + 30 = 6P + 4P$$

$$= 120 - 60$$

$$150 = 10P$$

$$\underline{Q_d = 60}$$

$$\underline{P = 15}$$

- සමතුලිත මුල = රු. 15
- සමතුලිත ප්‍රමාණය = 60 ඒකක

රජය මගින් මෙම භාණ්ඩයේ සෑම නිෂ්පාදන ඒකකයක් සඳහාම රු. 5.00 ක ඒකක සහනාධාරයක් ලබා දේ නම්, සමතුලිතය වෙනස්වන ආකාරය මෙයේ දැක්විය හැකිය.

සහනාධාරයන් පසු සැපයුම් වනුය ලබා ගැනීම.

$$Q_s = a + b (p+s)$$

$$Q_s = -30 + 6 (P_b + 5)$$

$$Q_s = -30 + 6P_b + 30$$

$$Q_s = 6P_b$$

සහනාධාරයට පසු වෙළඳපොල සමතුලිතය ගණනය කිරීම.

$Q_d = Q_s$ $120 - 4P = 6P$ $120 = 10P$ $\underline{P = 12}$	$Q_s = 6P$ $Q_s = 6 \times 12$ $\underline{Q_s = 72}$
--	---



	සහනාධාරයට පෙර	සහනාධාරයට පසු
සමතුලිත මිල (රු)	15	12
සමතුලිත ප්‍රමාණය (ලීකක)	60	72

- සහනාධාරයට පසු විකණුම්කරුව ලබාදෙන ගුද්ධ මිල

$$P_s = P_b + S$$

$$= 12 + 5$$

$$= \underline{17}$$

### නිෂ්පාදන සහනාධාරයේ වාසිය බෙදීයාම

නිෂ්පාදන සහනාධාරක් හේතුවෙන් නිෂ්පාදකයින්ට ලබාදෙන ගුද්ධ සඡපයුම් මිල ඉහළ යයි නම් එය නිෂ්පාදකයින්ට වාසි සහගත වේ. එමෙන්ම සහනාධාරයෙන් පසු පාරිභෝගිකයන්ට ගෙවීමට සිදුවන මිල අඩු වුයේ නම් එය පාරිභෝගිකයන්ට වාසිදායකය.

නිෂ්පාදන සහනාධාරය හේතුවෙන් භාණ්ඩයේ මිල අඩුවන ප්‍රමාණය පහත සූචියෙන් ලබා ගත හැකිය.

$$\Delta P = \left[ \frac{E_s}{E_s + E_d} \right] \times \Delta S$$



❖ ඒකක සහනාධාරයෙන් පාරිභේගිකයා ලබන වාසිය:

නිෂ්පාදකයා ලබන වාසිය = ඒකක සහනාධාරය - ඒකක සහනාධාරයෙන් පාරිභේගිකයා ලබන වාසිය

$$\Delta Ps = R - \Delta Pb$$

❖ ඒකක සහනාධාරයෙන් නිෂ්පාදකයා ලබන වාසිය:

පාරිභේගිකයා ලබන වාසිය = සහනාධාරයට පෙර සමතුලිත මිල - සහනාධාරයට පසු සමතුලිත මිල

$$\Delta Pb = P - Pb$$

❖ නිෂ්පාදන සහනාධාරය සඳහා ර්ජයට දැරීමට සිදුවන පිරිවැය:

ර්ජයේ සහනාධාර වියදුම = ඒකක සහනාධාරය × සහනාධාරයට පසු සමතුලිත ප්‍රමාණය

$$\Delta Ps = R \times Q$$

ර්ජයේ සහනාධාර වියදුම = පාරිභේගිකයන් ලබන වාසිය + නිෂ්පාදකයින් ලබන වාසිය



## ➤ සහනාධාරයේ සම්පූර්ණ වාසියම පාරිභෝගිකයන්ට නිමිත්වම

සහනාධාරයේ ප්‍රමාණයන්ම භාණ්ඩයේ මිල පහළ යන අවස්ථාවලදී සහනාධාරයේ වාසිය සම්පූර්ණයන්ම පාරිභෝගිකයා සතු වේ. එවැනි අවස්ථා දෙකක් වේ.

පූර්ණ අනම්‍ය ඉල්ලුමක්දී	පූර්ණ නම්‍ය සැපයුමක්දී
<p>මුළු සහනාධාර වැය = <math>P_1 P_2 A B</math>      පාරිභෝගිකයාට නිමිත්වන වාසිය = <math>P_1 P_2 AB</math>      නිෂ්පාදකයාට නිමිත්වන වාසිය = 0      එම නිසා සහනාධාරයේ මුළු වාසියම පාරිභෝගිකයාට නිමිත්වේ.</p>	<p>මුළු සහනාධාර වැය = <math>P_1 P_2 A C</math>      පාරිභෝගිකයාට නිමිත්වන වාසිය = <math>P_1 P_2 A B</math>      නිෂ්පාදකයාට නිමිත්වන වාසිය = 0      එම නිසා මුළු වාසියම පාරිභෝගිකයාට නිමිත්වේ.</p>



## ➤ සහනාධාරයේ සම්පූර්ණ වාසියම නිෂ්පාදකයින්ට නිමිවීම

සහනාධාරය හේතුවෙන් භාණ්ඩයේ මෙලෙනි කිසිදු වෙනසක් සිදු නොවන විට සහනාධාරයේ වාසිය, සම්පූර්ණයෙන්ම නිෂ්පාදකයින්ට ලැබේ. එවැනි අවස්ථා දෙකකි.

පූර්ණ නම්‍ය ඉල්ලමක්දී	පූර්ණ අනම්‍ය සැපයුමක්දී
<p>මුළු සහනාධාර වැය = <math>P_1 P_2 A C</math>      නිෂ්පාදකයාට නිමිවන වාසිය = <math>P_1 P_2 A B</math>      පාරිභෝගිකයාට නිමිවන වාසිය = 0</p> <p>එම නිසා මුළු වාසියම නිෂ්පාදකයාට නිමිවේ</p>	<p>මුළු සහනාධාර වැය = <math>P_1 P_2 B A</math>      නිෂ්පාදකයාට නිමිවන වාසිය = <math>P_1 P_2 B A</math>      පාරිභෝගිකයාට නිමිවන වාසිය = 0</p> <p>එම නිසා සහනාධාරයේ මුළු වාසියම නිෂ්පාදකයාට නිමිවේ</p>



➤ සහනාධාරයේ වාසිය නිෂ්පාදකයා හා පාරිභෝගිකයා සමානව හිමිකර ගැනීම

නිෂ්පාදකයා හා පාරිභෝගිකයා සහනාධාරයේ වාසිය සමානව දුරන්නේ සහනාධාරයෙන් අඩකට සමාන ප්‍රමාණයකින් මිල පහළ යන්නේ නම් ය. එසේ වන්නේ සහනාධාරයට පෙර සමතුලිතයේදී ඉල්ලුම් හා සැපයුම් නම්වාවන් සමාන වන විටදිය.

නිදහස්: ඒකීය නම් ඉල්ලුමකදී හා ඒකීය නමය සැපයුමකදී

### සාරාංශය

අවස්ථාව	මිල මත වන බලපෑම	සහනාධාරයේ වාසිය නිමි වීම
$Ed = Es$	සහනාධාරයෙන් හරි අඩකින් මිල පහළ යයි	දෙපාර්ශවටම සමානව නිමි වේ
$Ed < Es$	සහනාධාරයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයකින් මිල පහළ යයි	සාපේක්ෂව වැඩි වාසියක් පාරිභෝගිකයාට නිමි වේ
$Ed > es$	සහනාධාරයේ අඩකට වඩා අඩු ප්‍රමාණයකින් මිල පහළ යයි	සාපේක්ෂව වැඩි වාසියක් නිෂ්පාදකයාට නිමි වේ
$Ed = 0$ හෝ $Es = \infty$	සහනාධාරයේ ප්‍රමාණයෙන්ම මිල පහළ යයි	මුළු වාසියම පාරිභෝගිකයාට නිමි වේ
$Ed = \infty$ හෝ $Es = 0$	මිල වෙනස් නොවේ	මුළු වාසියම නිෂ්පාදකයාට නිමි වේ



## මිල පාලනය ප්‍රතිපත්ති

අදහම් අවස්ථාවල දී භාණ්ඩ හා සේවා වෙළඳ පොලේ නිර්තාය වී ඇති සමතුලිත අගයන් ගැනුම්කරුවන්ට හෝ විකුණුම්කරුවන්ට අවාසිදායක විය හැකිය. එවන් අවස්ථා වලදී රුපය වෙළඳ පොලට මැදිහත් වී මිල යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය නිෂ්චිය කොට නීති මගින් මිල නියම කෙරේ.

මෙයේ නියම කරන මිල කෘතිම මිලක් වන අතර, එය සමතුලිත මිලට වඩා ඉහළ හෝ පහළ එකක් විය හැකිය . මෙමගින් රුපයේ අවශ්‍යතාව මත භාණ්ඩ හා සේවා වල මිල පාලනය විමක් සිදු වේ. මේ ආකාරයට රුපයක් වෙළඳ පොලට මැදිහත් වී මිල නියම කිරීම “රුපයේ මිල පාලන ප්‍රතිපත්තිය” ලෙස හඳුන්වනු ලැබේ.

රුපයේ මිල පාලන ප්‍රතිපත්තියේ ප්‍රධාන ස්වර්ශප දෙකකි

1. උපරිම මිල සීමා නියම කිරීම .
2. අවම මිල සීමා නියම කිරීම .

### 1. උපරිම මිල සීමා නියම කිරීම.

කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි කළ යුතු වැඩිම මිල නීතියෙන් නියම කිරීම උපරිම මිල ප්‍රතිපත්තිය නම් වේ.

අදහම් භාණ්ඩ හා සේවා වෙළඳපොලේ පවත්නා මිල ගැනුම්කරුවන්ට අවාසිදායක හා අසාධාරණය යැයි පෙනී යන අවස්ථාවලදී, රුපය විසින් එම භාණ්ඩ විකිණීය හැකි වැඩිම මිලක් නීතියානුකූලව නියම කිරීම කරනු බඳුනි . එබැවුන් උපරිම මිල නියම කිරීමේ අරමුණ වන්නේ පාරෙහෝගිකයන්ට කිසියම් සහනයක් / වාසියක් අන්කර දීම වේ.

**ක්‍රි ලංකාවේ මෙත කාලීනව උපරිම මිල ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන අවස්ථා.**

- 1) අන්වගේ ආභාරපාන සඳහා උපරිම මිල
- 2) මගි බස් ප්‍රවාහන ගස්තු නියම කිරීම .
- 3) පෙටුල් ,හුමිතෙල් ,ඩිසල් හා ගස් සඳහා උපරිම මිල නියම කිරීම .
- 4) උපරිම පොල් අනුපාත නියම කිරීම .
- 5) උපරිම ගෙවල් කුලී නියම කිරීම .


කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා උපරිම මිලක් නීතියෙන් නියම කළ විට, එම මිලට වඩා වැඩි මිලකට භාණ්ඩ හෝ සේවා තුවමාරු කිරීම නීතියට පටනැනි වන අතර, එම මිලට වඩා අඩු මිලක් පැවතීමට බාධාවක් හැත .



උස :

රජයේ ඔක්තෝබර් 95 වර්ගයේ පෙට්ටුල් ලිවරයක උපරිම මිල රු 128 ක් ලෙස නියම කර ඇත. මෙවිට එම වර්ගයේ පෙට්ටුල් ලිටරයක් රු 128 කට වඩා වැඩියෙන් විකිණීම නිති විරෝධ වේ. එසේ විකුණාන වෙළෙඳුන් කළ කඩ වෙළෙඳුන් ලෙස හඳුන්වන අතර ඔවුන්ට විරැද්‍යාව නිතසානුකූලව ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක්

❖ උපරිම මිල පස්තාර සටහනකින් නිර්ශපණය කිරීම.




කළේපින වෙළෙඳපොලක භාණ්ඩයක් සඳහා උපරිම මිලක් නියම කර ඇති ආකාරය පහත ප්‍රස්ථාරය සටහනේ දක්වා ඇත .රජයක් යම් භාණ්ඩයක උපරිම මිල ලෙස නියම කරනුයේ සමතුලිත මිලට වඩා අඩු මිලකි.

නිදහස් වෙළෙඳපොල බලවීගයන් වලට අනුව සමතුලිත සහල් මිල  $P_1$  ලෙසද, සමතුලිත ප්‍රමාණය  $Q_1$  ලෙසද, තීරණය වී ඇත. රජය වෙළෙඳපොලට මැදිහත් වී මෙම භාණ්ඩය අමෙවි කළ හැකි උපරිම මිල  $P_0$  ලෙස නියම කර ඇත.

උපරිම මිල ප්‍රතිපත්තියක බලපෑම තීරණය වනුයේ උපරිම මිල කවර මට්ටමකින් පවත්වනු ලැබේ ද යන්න මත වේ. වෙළෙඳපොලේ පවත්නා සමතුලිත මිලට වඩා ඉහළ මිලක් වුවහොත්, නැවත සමතුලිත මිල දක්වාම වෙනස් වන බැවින් අප්පේක්ෂිත අරමුණු ඉටුකර ගැනීමට හැකියාවක් නොලැබේ. සෑල උපරිම මිලක් ක්‍රියාත්මක විය හැක්කේ එය සමතුලිත මිලට වඩා පහළ මට්ටමකින් කරනු ලැබූ නොත් පමණි.



- ❖ උපරිම මිල ප්‍රතිපත්තීයේ ආර්ථික ප්‍රතිච්චිතය.



නිෂ්පාදකයන් උපරිම මිල යටතේ සැපයීමට සූලානම් ප්‍රමාණය වන  $Q_0$  ප්‍රමාණය සපයනු ලබයි නම් පහත ප්‍රතිච්චිතය බෙහෙරේ.

### 1. භාණ්ඩ නිගයක් හෝත් අධි ඉල්ලුමක් ඇති විට.

උපරිම මිල දී ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය සැපයුම් ප්‍රමාණයට වඩා වැඩි බැවින් දිගට ම වෙළෙඳ පොල තුළ භාණ්ඩ නිගයක් හෝත් අධි ඉල්ලුමක් හටගනී.

දෑප සටහන අනුව  $P_0$  උපරිම මිලේදී පාරිභෝගියන්  $Q_2$  ප්‍රමාණයක් ඉල්ලුම් කළ ද, සැපයුම්කරුවන් සපයනු ලබන්නේ  $Q_0$  ප්‍රමාණයක් පමණි. මේ නිසා  $Q_2-Q_0$  ප්‍රමාණයේ අධි ඉල්ලුමක් හෝත් භාණ්ඩ නිගයක් ඇති වේ.

### 2. සලාකනය සඳහා මිල තොවන (විකල්ප) යාන්ත්‍රණයන් බෙහෙරීම.

දෑප මගින් පාලන මිලට වඩා වැඩි මිලකට විකිණීම තහනම් කර ඇති බැවින් මිල ඉහළ ගොස් අධි ඉල්ලුම ස්වංක්‍රීයව පහ වී යාමට අවස්ථාවක් තොලැබේ. මේ නිසා මිල පාලනය කරන විට, නිග සම්පත් සලාක කොට බෙදා වෙන් කිරීමේ මිලහි කාර්යය අකර්මණා වේ. එබැවින් සලාක කිරීම සඳහා වෙනත් විකල්ප යාන්ත්‍රණයක් ස්වාධාවිකවම පැහෙනාගි.



- කලී කඩ මගින්
- සලාක කුපන් පත් යොලා ගැනීම
- පෝලින් කුමය
- අල්ලස් මගින් සලාක කිරීම
- වෙනත් භාණ්ඩ සමග සම්බන්ධ කොට අලෙවී කිරීම

### 3. කළීකඩ මිල ක්‍රියාත්මක වීම.

කලී කඩයක් යනු , නිතිමය සිමා උල්ලංසහය කරමින් උපරිම මිලට වඩා ඉහළ මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවී කිරීමයි.

මෙවිට සමත්මිත මිල පැවතියානම් ගෙවිය යුතු මිලට ද වඩා වැඩි මිලක් පාරිභෝගික ගෙවීමට සිදුවේ. ඉහත රුප සටහන අනුව කලී කඩයේ දී අය කළ හැකි උපරිම මිල P2 වේ. එය උපරිම මිල යටතේ සැපයුම්කරුවන් සපයන ප්‍රමාණය මිලදී ගැනීමට ගැනුම්කරුවන් ගෙවීමට කැමති ඉහළම මිලයි. නමුත් අවංක වෙළඳුන් මෙන්ම තෙතින් බලධාරීන්ගේ අයිත්මණය ද වෙළඳ පොලේ දක්නට ලබන බැවින් මුළු සැපයුම් ප්‍රමාණය ම කලී කඩ වෙළඳපොලේ අලෙවී නොවේ.

### 4. පාරිභෝගිකයන්ට අමතර පිරිවැයක් දැරීමට සිදුවීම.


- වෙළඳපාල තුළ භාණ්ඩ හිග විම නිසා ඇතිවන පහත දුෂ්කරතා හේතුවන් පාරිභෝගික යන්ඩ අමතර පිරිවැයක් දැරීමට සිදු විය හැකි ය
- භාණ්ඩ ලබා ගත හැකි ස්ථාන සොයමින් වෙළඳසාල ගාන් යාමට විශාල පිරිවැයක් සහ කාලයක් දැරීමට සිදුවේ.
- භාණ්ඩ ලබා ගැනීම සඳහා පෝලිමි වල විශාල කාලයක් ගත කිරීමට සිදු විම.
- සිමා සහිත ප්‍රමාණයන්ගෙන් භාණ්ඩ මිලදී ගැනීමට සිදු විම නිසා නැවත නැවත වෙළඳ සැල් වෙත යාමට සහා පෝලිමි වල සිටීමට සිදු විම.

### 5. ආයෝජකයන් අයදේරීමන් වීම.

මිල ගනන් කෘතීම ලෙස පහතින් පවත්වාගෙන යාම නිසා සාපේක්ෂ ලාභ සිමා වී එම නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ සිදුකර්න ආයෝජනය සිමාවේ.

### 6. ගුන සාධන පහත වැටීම.

	උපරිම මිලට පෝ	උපරිම මිලට පැසු	වෙනස
පාරිභෝගික අතිරික්තය	A + B + C	A + B + D	- C + D



නිෂ්පාදන අතිරික්ත	D + E + F	F	- D - E
සමස්ත ගුහසාධනය	A + B + C + D + E + F	A + B + D + F	- C - E

උපරිම මිල ප්‍රතිපත්තිය නිසා සමාජ ඉහ සාධන පහත වැවෙන අතර සම්පත් බේදියාම අකාර්යක්ෂම වේ. ඉහත රේප සටහන අනුව C-E ප්‍රමාණය සමාජ ඉහ සාධනය අඩුවේ.

හිග භාණ්ඩ සොයා ගැනීමට අතිරේක පිරවැයක් දරයි නම් එම පිරවැය ද ඇතුළත් කළ විට සැබැසාරිහෝගික අතිරික්තය ඉහතින් දැක්වූ ප්‍රමාණයට වඩා අඩුවිය හැකිය.

මිල පාලනය ප්‍රතිඵලයක් ලෙස ආර්ථික අතිරික්තය පහත වැවීම හේවත් ගුහසාධනය අඩුවීමේ ප්‍රමාණය නිර්ණය වනුයේ වෙළඳපාලේ පවත්නා ඉල්ලම් හා සැපයුම් වකු වල නම්කනාව මත වේ. ඉල්ලම් හා සැපයුම් වකු වල නම්කනාව සාපේක්ෂව වැඩි නම් උපරිම මිලක් හේතුවෙන් ඇතිවන ආර්ථික අකාර්යක්ෂම තාවයේ ප්‍රමාණය (අනිමිවන ගුහසාධනය) ද සාපේක්ෂව වැඩිය. ඉල්ලම් හා සැපයුම් වකු වල නම්කනාව සාපේක්ෂව අඩු නම් උපරිම මිලක් හේතුවෙන් ඇතිවන ආර්ථික අකාර්යක්ෂමතාවයේ ප්‍රමාණය (අනිමිවන සුහසාධනය) ද සාපේක්ෂව අඩුය.

### ❖ උපරිම මිල අර්ථිවන් කර ගැනීමට ගත හැකි ත්‍රියාමාර්ග

භාණ්ඩයක් සඳහා උපරිම මිලක් නියම කිරීමෙන් පාරිහෝගිකයන්ට සහනයක් සලසා දීමට ර්‍යය අපේක්ෂා කළද, උපරිම මිලක් මගින් භාණ්ඩ හිගයක් ඇති කරයි. එහිදී කළ කඩ වෙළඳාම ඇතිවීම වළක්වා හිග භාණ්ඩ සාධාරණය බෙදි යාම තව තුරු කිරීම සඳහා ර්‍යයකට පහත ක්‍රිය ගත හැකිය.

#### ➤ සලාක පත් යොදා ගැනීම

සලාකයක් යනු යම් කාලපරිවිෂේෂයක් තුළ දී කිසියම් භාණ්ඩයකින් යම් මිලක් යටතේ පුද්ගලයකුට මිලට ගත හැකි උපරිම ප්‍රමාණය ආණ්ඩුව විසින් තිර්ණය කිරීමයි අදාළ කාලය තුළ සලාක යෙන් නිම් ප්‍රමාණය ලබා ගැනීමට කුපනය හෝ කාඩ්පතක් නිකුත් කරයි එය සලාක පත ලෙස හැදින්වේ.

#### ➤ හිග ආනයනය කිරීම

- නිෂ්පාදනය දීරෘගන්වීම (සහනාධාර දීම)
- කළ කඩ වෙළඳාම වැළැක්වීමට අදාළ හෙතික රාමුව සකස් කිරීම.

උදා කළ කඩ වෙළඳන්ට එරෙහිව නිනිමය පියවර ගැනීම හඳුසි වැට්ලීම් හා සෝදිසි කිරීම

- ශ්‍රී ලංකාවේ තරගකාරී පොල් වෙළඳපාලේ ඉල්ලම් සහ සැපයුම් ශ්‍රී පහත පරිදි වේ.

**Qd = 5000 - 40P**



$$Q_s = -500 + 10P$$

- I. පොල් ගෙබියක සමතුලිත මිල සහ ප්‍රමාණය ගණනය කරන්න.

සමතුලිත මිල

සමතුලිත ප්‍රමාණය

$$Q_d = Q_s$$

$$Q_d = 5000 - 40P$$

$$5000 - 40P = -500 + 10P$$

$$Q_d = 5000 - 40 \times 110$$

$$5000 + 500 = 40P + 10P$$

$$Q_d = 600$$

$$5500 = 50P$$

$$110 = P$$

$$P = \underline{\text{Rs. } 110.00}$$

$$Q = \underline{\text{600}}$$

- II. පොල් ගෙබියක උපරිම ඉල්ලම් මිල සහ අවම සැපයුම් මිල ගණනය කරන්න.

- උපරිම ඉල්ලම් මිල. (ප්‍රමාණය ඉන්සයේදී ඉල්ලම් මිල.)

$$Q_d = 5000 - 40P$$

$$0 = 5000 - 40P$$

$$40P = 5000$$

$$P = \underline{125}$$

- අවම සැපයුම් මිල. (ප්‍රමාණය ඉන්සයේදී සැපයුම් මිල.)

$$Q_s = -500 + 10P$$

$$0 = -500 + 10P$$

$$500 = 10P$$

$$P = \underline{50}$$



III. සමතුලිත මිලේදී පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය, සහ ආර්ථික අතිරික්තය ගණනය කරන්න.

- පාරිභෝගික අතිරික්තය =  $\frac{(\text{උපරිම ඉල්ලුම් මිල - සමතුලිත මිල)}{2} \times \text{සමතුලිත ප්‍රමාණය}$

$$= (125 - 110) \times 600 / 2$$

$$= 15 \times 300$$

$$= \underline{\underline{4500}}$$

- නිෂ්පාදන අතිරික්තය =  $\frac{(\text{සමතුලිත මිල - අවම සැපයුම් මිල)}{2} \times \text{සමතුලිත ප්‍රමාණය}$

$$2$$

$$= (110 - 50) \times (600 / 2)$$

$$= 60 \times 300$$

$$= \underline{\underline{18000}}$$

- ආර්ථික අතිරික්තය = පාරිභෝගික අති + නිෂ්පාදන අති

$$= 4500 + 18000$$

$$= \underline{\underline{22500}}$$

➤ පොල් ගෙබියක් විකිණීමේ උපරිම මිල රු. 70.00 ලෙස නියම කිරීමට රූපය තීරණය කරයි නම්,

I. උපරිම මිල නියම කරනු ලැබුවහොත් අධි ඉල්ලුම් සහ කළේකඩ් මිල කොපමණ වේද?

- මිල රු. 70.00 අධි ඉල්ලුම්

අධි ඉල්ලුම් = ඉල්ලුම් ප්‍රමාණය - සැපයුම් ප්‍රමාණය

$$= 5000 - 40p - 500 + 10p$$

$$= (5000 - (40 \times 70)) - (-500 + (10 \times 70))$$

$$= (5000 - 2800) - (-500 + 700)$$

$$= 2200 - 200$$



$$= \underline{2000}$$

- උපරිම කළුකඩි මිල

ප්‍රමාණය ඒකක 200 දී ඉල්ලුම් මිල එහම් උපරිම මිල යටතේ සැපයුම්කරුවන් සපයන ඒකක ප්‍රමාණය ඒකක 200 කි. එම ඒකක 200 මිලදී ගැනීමට පාරිභෝගිකයන් ගෙවීමට කැමති උපරිම මිල හෙවත් උපරිම කළුකඩි මිල මෙයයි.

#### උපරිම කළුකඩි මිල

$$Q_d = 5000 - 40P$$

$$200 = 5000 - 40 P$$

$$- 40P = -5000 + 200$$

$$P = \underline{120}$$

- II. උපරිම මිල පැනවීමෙන් පසු පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය සහ ආර්ථික අතිරික්තය ගණනය කරන්න.

- පාරිභෝගික අතිරික්තය  $= (125 - 70) + (120 - 70) \times 200/2$

$$= 55 + 50 \times 200/2$$

$$= 105 \times 100$$

$$= \underline{10500}$$

^

- නිෂ්පාදන අතිරික්තය  $= \frac{\text{උපරිම මිල}}{2} = \frac{\text{අවම සැපයුම් මිල} \times \text{උපරිම මිල යටතේ සපයන ප්‍රමාණය}{2}$

$$= (70 - 50) \times 200/2$$

$$= 20 \times 200 /2$$

$$= \underline{2000}$$

- ආර්ථික අතිරික්තය  $= \text{උපරිම මිල} + \text{උපරිම මිල} \times \text{නිෂ්පාදන}$

$$= 10500 + 2000$$

$$= \underline{12500}$$



III. උපරිම මිල පැනවීමෙන් පසු පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය සහ සමස්ත ඉහළ සාධනය යන ඒවායේ ඇති වූ වෙනස් කම් මොනවද?

❖ පාරිභෝගික අතිරික්තය

සමතුලේදී = 4500

උපරිම මිලේදී = 12500

6000 කින් වැඩි වී ඇත.

❖ නිෂ්පාදන අතිරික්තය

සමතුලේදී = 18000

උපරිම මිලේදී = 2000

16000 කින් අඩු වී ඇත .

❖ සමස්ත ඉහළ සාධනය

සමතුලේදී = 22500

උපරිම මිලේදී = 12500

10000 කින් අඩු වී ඇත.

## 2. අවම මිල සීමා නියම කිරීම.

කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා නිෂ්පාදකයාට ලැබිය යුතු අඩුම මිල නිතියෙන් තීරණය කිරීම රඟයේ අවම මිල ප්‍රතිපත්තියයි.

අතරම් භාණ්ඩ හා සේවා සඳහා වෙළෙඳපාලේ පවතින මිල නිෂ්පාදකයන්ට හා සැපයුමකරුවන්ට අවාසිදායක හා අසාධාරණ යැයි පෙනී යන අවස්ථාවලදී රජ්‍ය විසින් එම භාණ්ඩය මිලදී ගෙන හැකි අඩුම මිල නිත්‍යානුකූලව නියම කරයි.එබැවින් අවම මිල නියම කිරීමේ අරමුණ වන්නේ නිෂ්පාදකයන්ට කිසියම් සහනයක් / වාසියක් අන්තර් දීමයි.

මෙත කාලීනව ත්‍රී ලංකාවේ අවම මිල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන අවස්ථා.

- 1) වී සඳහා අවම මිලක් නියම කිරීම.
- 2) දියර කිරී සඳහා අවම මිලක් නියම කිරීම.




3) අවම වැටුප අනුපාතික නියම කිරීම.

කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා අවම මිලක් නීතියෙන් ප්‍රකාශයට පත්කර විට එම නියම කළ මිලට වඩා අඩු මිලකට භාණ්ඩ හෝ සේවා තුවමාරු කර ගැනීම නීතියට පටහැනි වන අතර, එම මිලට වඩා වැඩි මිලක් පැවතීමට බාධාවක් නැත.

උදා :- රජය නාඩු වී කිලෝවක අවම මිල රු.38ක් ලෙස නියම කර ඇත. මෙට්ට නාඩු වී කිලෝවක් රු.38ට වඩා අඩුවෙන් මිලදී ගැනීම නීතිවරෝධී වේ.

#### ❖ අවම මිල ප්‍රස්ථාර සටහනකින් නිර්ජපත්‍ය කිරීම

කල්පිත වෙළඳපොලක භාණ්ඩයක් සඳහා අවම මිලක් නියමකර මිලක් නියම කර ඇති ආකාරය පහත



ප්‍රස්ථාර සටහනේ දක්වා ඇත . රජයක් කිසියම් භාණ්ඩයක අවම මිල ලෙස නියම කරනුයේ සමතුලිත මිලට වඩා ඉහළ මිලකි.

නිදහස් වෙළඳපොල බලවේයෙන් මත සමතුලිත මිල  $P_1$  ලෙසද, සමතුලිත ප්‍රමාණය  $Q_1$  ලෙසද නිර්ජ්‍ය වී ඇත. රජය වෙළඳපොලට මැදිහත් වී මෙම භාණ්ඩය මිලදී ගත හැකි අවම මිල  $P_2$  ලෙස නියම කර ඇත. අවම මිල නියම කිරීම සංලාච ආර්ථික ප්‍රතිපත්ති උපකරණයක් වනුයේ එම මිල සමතුලිත මිලට වඩා ඉහළ මට්ටමකින් නියම කරනු ලබූ වුවාන් පමණ සමතුලිත මිලට වඩා පහලින් අවම මිල නියම කළ හොත් හැවතන් සමතුලිත මිල දක්වාම වෙනස් වන බැවින් එම ප්‍රතිපත්තිය මගින් අපේක්ෂිත අරමුණු ඉටුකර ඉටුකර ගැනීමට හැකියාවක් නොලැබේ සංලාච අවම මිල ක්‍රියාත්මක කළ හැක්සේ සමතුලිත මිලට වඩා ඉහළ මට්ටමකින් ක්‍රියාත්මක කරනු ලබූ හොත් පමණි



❖ අවම මිල ප්‍රතිපත්තියේ ආර්ථික ප්‍රතිච්චිතය

1) භාණ්ඩ අතිරික්තයක් (අධි සැපයුමක් ඇති විම )

අවම මිලදී සැපයුම් කරන ප්‍රමාණය ඉල්ලුම් කරන ප්‍රමාණයට වඩා වැඩි බැවින් දිගින් දිගට ම වෙළම වෙළඳපොල තුළ භාණ්ඩ අතිරික්තයක් හෝවත් අධි සැපයුමක් හටගනී ගැනුම්කරුවා සොයාගත නොහැකිව අතිරික්ත නිෂ්පාදනය වෙළඳ පොලවල සමුව්වනය වේ. (හිග සම්පත් නාස්ති වී යයි )

රැස සටහනට අනුව P2 අවම මිල යටතේ සැපයුම් කරුවන් Q2 ප්‍රමාණයක් සැපයුම් කළ ද පාරිභෝගිකයන් ඉල්ලුම් කරනු ලබන්නේ Q0 ප්‍රමාණයක් පමණි. මේ නිසා Q2 - Q0 ප්‍රමාණයේ අධි සැපයුමක් හෝවත් භාණ්ඩ අතිරික්තයක් ඇති වේ.

ගුම වෙළඳ පොලේ මෙමෙස අවම මිලක් නියම කරනු ලැබූ හොත් එම් ප්‍රතිච්චිතයක් මෙස Q2 - Q0 ප්‍රමාණය ගුම්කයන් පිරිසක් විරෝධියාවට පත්වේ .

2) අවම මිල නාමික මිලක් මෙස පමණක් භාවිතා කිරීම

නීතියෙන් පලා යාම සඳහා බොහෝවිට වෙළඳන් අවම මිල භුදුක් නාමික මිලක් වශයෙන් පමණක් සලකා වට්ටිම් සහිත මිල ගණන් යටතේ ගැනුම්කරුවන්ට භාණ්ඩ සැපයීම

ලදාහරුණ ගුවන් විකරී පත්


3) අධි ආයෝජන තත්ත්වයක් හට ගැනීම

මිල ගණන් කානිම මෙස ඉහළින් පවත්වාගෙන යාම නිසා එම භාණ්ඩ නිෂ්පාදනය තවත් පුළුල් කරනු පිතිස ආයෝජන අභ්‍යන්තර නිෂ්පාදන සම්පත් එම අංශයේ වෙත ගාලා ඒමෙන් අධි ආයෝජන තත්ත්වයක් පැන නැගිය හැකිය. (හිග සම්පත් බෙදා යාම අකාර්යක්ෂම වේ)

4) සුහ සාධනය පහත වැටීම

අවම මිල පැනවීමෙන් පසු Q0 ප්‍රමාණය පමණක් සපයන්න යන උපකල්පනය මත සුඛසාධන ප්‍රතිච්චිතය පහත පරිදි විශ්ලේෂණය කළ හැකිය





	අවම මිලට පෙර	අවම මිලට පසු	වෙනස
පාරිභෝගික අතිරික්තය	$A + B + C$	$A$	$- (B + C)$
නිෂ්පාදන අතිරික්තය	$D + E$	$B + D$	$+ B - E$
සමස්ත ගුණ සාධනය	$A + B + C + D + E$	$A + B + D$	$-(C + E)$

අවම මිල ප්‍රතිපත්තිය නිසා සමාජ සූහසාධනය පහත වැටෙන අතර සම්පත් බෙදි යාම අකාර්යක්ෂම වේ. උසප සටහනට අනුව  $C - E$  ප්‍රමාණයෙන් සූහසාධනය අඩු වේ

අවම මිල නිසා දෙරියමත් වන නිෂ්පාදනයන් නිමැවුම  $Q_2$  දක්වා වැඩි කළ භැකිය නමුත් එම මිලදී පාරිභෝගිකයන් මිල දී ගෙනු බවින්නේ  $Q_0$  ප්‍රමාණයක් පමණක් බැවින්  $Q_2 - Q_0$  දක්වා වන අතිරික්ත නිෂ්පාදනයන් විශාල පිරිවය ආවරණය කර ගැනීමට කිසිදු අය භාරයක් නිෂ්පාදකයන්ට තොලැබේ. අවම මිල යටතේ සපයන ප්‍රමාණය  $Q_0$  ට වඩා වැඩි වුවහොත් එම අතිරික්ත ප්‍රමාණය නිපදවීමට දීර්ඝ පිරිවායෙන් නිශ්පාදක අතිරික්තය පහත වැටී

අවම මිල පැනවීමෙන් පසු  $Q_2$  ප්‍රමාණය සපයන්නේ නම්

$$\text{නිෂ්පාදන අතිරික්තය} = B + D + F - (F + G + H + I)$$



## සහතික මිල / ආධාරක මිල ප්‍රතිපත්තිය.

අවම මිලක් නියම කරන විට පැන නගින අතිරික්ත සැපයුම නිසා එම අවම මිල ම නිෂ්පාදනයන්ට තොලුවේ ය හැකිය. එබැවින් අවම මිල නියම කිරීමේ අරමුණු ඉට නො විය හැකි ය. එවන් අවස්ථාවලදී ඇතිවන අභිතකර තත්ත්වයන් පාලනය කිරීම සඳහා සහතික මිල / ආධාරක මිල ප්‍රතිපත්ති කෙරෙහි රූපය යොමු වේ.

සහතික මිල ප්‍රතිපත්තිය යන්හෙන් අදහස් කරනුයේ රූපය නියම කරන අවම මිල නිෂ්පාදකයන්ට ලැබේම සහතික කිරීම පිණිස අවම මිල හඳුන්වාදීමන් සමග බිජිවන අතිරික්ත සැපයුම කළමනාකරණය සඳහා යොදා ගන්නා ප්‍රතිපත්තියයි. මෙය මිල ආධාරක ප්‍රතිපත්තියක් ලෙස හඳුන්වන්නේ මෙම කුමය යටතේ අවම මිලම නිෂ්පාදකයාට බ්‍රා දීමට රූපයට පිරිවැයක් දැරීමට සිදු වන බැවිනි.

රූපය බහුල වශයෙන් යොදා ගන්න මිල ආධාරක ප්‍රතිපත්ති.

- 1) අතිරික්ත සැපයුම මිල දී ගැනීම.
- 2) උග්‍රානා පූර්ණ ගෙවීම.

### මිල ආධාරක ප්‍රතිපත්තියක වැදුගත්කම.

අවම මිල ප්‍රතිපත්තිය යටතේ රූපය භාණ්ඩයක අවම මිල ප්‍රකාශ කරනවා මිස එහි දී නම් ගන්නා අතිරික්ත සැපයුම කළමනාකරණය කිරීම පිළිබඳව අවධාරණය නොකෙරේ. එබැවින් එම ප්‍රතිපත්තිය අසාර්ථක විය හැකිය. නමුත් සහතික මිල ප්‍රතිපත්තියේදී අධි සැපයුම කළමනාකරණය කිරීම පිළිබඳ කුමවේදයක් පවතින බැවින් අවම මිල ප්‍රතිපත්තියට වඩා එය සඳහා එකක් වනු ඇත .

එබැවින් අවම මිල ප්‍රතිපත්තියක් වඩාත් සාර්ථක කර ගැනීමට නම්, ඒ භා සමගම මිල ආධාරක ප්‍රතිපත්තියක් හඳුන්වා දිය යුතුය.

### 1. රූපය විසින් අතිරික්ත සැපයුම් මිල දී ගැනීම

මෙම කුමයේදී සිදුවන්නේ සහතික මිල හඳුන්වා හඳුන්වාදීමන් සමග වෙළුඳපොලේ හටගන්නා අතිරික්ත සැපයුම එම සහතික මිල යටතේ ම රූපය විසින් මිලදී ගැනීමයි

උදාහරණයක් ලෙස ත්‍රී ලංකාවේ වි අර්ථාපල් සහ මොකු එකතු වැනි කෘෂිකාරීමක භාණ්ඩ සම්බන්ධව රූපය මෙය ක්‍රියාත්මක කරයි




ර්ජය විසින් මිලදී ගනු බෙහෙන අතිරික්ත සැපයුම සම්බන්ධයෙන් ර්ජයට පහත ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකි ය

- 1) අතිරික්තය ගබඩා කර නාණ්ඩ තිග කාලවලදී එම තොග අතිරික්ත වෙළඳපොළට තිබුන් කිරීම
- 2) අපනයනය කිරීමට පියවර ගැනීම
- 3) අතිරික්ත වී තොග විනාශ කිරීම
- 4) ද්වීතික නිෂ්පාදන සඳහා අමුදුව්‍ය ලෙස අමෙවී කිරීම

සහතික මිල ලෙස  $P_2$  නියම කළ විට එයින් දෙවැයමත් වන සැපයුම්කරුවන් සැපයුම් ප්‍රමාණය  $Q_2$  දක්වා වැඩි කරයි එහෙත් ඉහළ මිලක් ගෙවීමට සිදුවන නිසා ඉල්ලම් ප්‍රමාණය  $Q_0$  දක්වා අඩුවීම හේතුවෙන්  $Q_2 - Q_0$  ප්‍රමාණයක අධි සැපයුමක් හටගෙනි මෙම අධි සැපයුම  $P_2$  සහතික මිල යටතේ ර්ජය විසින් මිලදී ගත යුතුය

මේ සඳහා ර්ජය ව දැඟීමට සිදුවන පිරිවැය

- $P_2(Q_2-Q_0)$
- $ABQ_2Q_0$  වර්ගඑලය



❖ අතිරික්ත සැපයුම මිල දී ගැනීම යටතේ සූඩ්සාධන ප්‍රති විපාක



	සහිතක මිලට පෙර	සහිතක මිලට පසු	වෙනස
පාරිභෝගික අතිරික්තය	A + B + C	A	- (B + C)
නිෂ්පාදන අතිරික්තය	D + E	B + C + D + E + J	C + D + J
රාජ්‍ය වියදම	-	- (C + E + G + H + K)	- (C + E + G + H + K + J)
සමස්ත ගුණ සාකාධනය	A + B + C + D + E	A + B + D - G - H - K	- (C + E + G + K + H)

මෙම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම නිසා ර්‍යයට විශාල පිරිවැයක් දැරීමට සිදුවන අතර ර්‍යය එම වියදම බඳ ගෙවන්නාන් ගෙන් අයකරනු ලබන නිසා අවසාන වශයෙන් එම පිරිවැය ද පාරිභෝගිකයාට දැරීමට සිදු වේ. ඒ අනුව බලන කළ සැබෑ පාරිභෝගික අතිරික්තය තවදුරටත් පහළ බැඩි.


## 2. උග්‍ර පූර්ණ ගෙවීමේ ක්‍රමය

මෙම ක්‍රමයේදී සිදුවන්නේ සැපයුම්කරුවන් වෙළඳපාලේ තම නිමැයුම අලවිකරණ මිලන් සහතික මිලන් අතර වෙනස ර්‍යය නිෂ්පාදකයින්ට ගෙවීම වේ .

ර්‍යය සහතික මිලක් නියම කිරීමන් සමගම එයට අභිප්‍රේරණය වන නිෂ්පාදකයන් එම මිලට සැපයීමට සූදානම් මුළු ප්‍රමාණයම ප්‍රමාණයම වෙළඳපාලට සපයනු ලබයි නමුත් එම ප්‍රමාණය ම වෙළඳ පාලට ප්‍රාගා වූ පසු වෙළඳපාලේ මිල පහළ වැරේ. එබැවින් සහතික මිල පවත්වාගෙන යාමට නම් ර්‍යය සහතික මිලක් සැපයුම්කරුවන්ට වෙළඳපාල ලබන මිලන් අතර උග්‍රතාවය පූර්ණය කළ යුතුය.

මෙහිදී ර්‍යය ර්‍යය කිසිදු මිලදී ගැනීමක් නොකරන මුළු ප්‍රමාණය ම වෙළඳපාලේ අමෙවී වේ





මෙය ප්‍රස්තාර සටහන් කින් පහත පරිදි නිර්සපත්‍රය කළ හැකිය

රජයේ සහතික මුල ලෙස  $P_2$  මුල නියම කිරීමත් සමගම මුළු නිශ්පාදකයෝ  $P_2$  දක්වා සැපයුම් ප්‍රමාණය ඉහළ නම් වෙති මුළු සැපයම ම වෙළුද පොලට පැමිණීමත් සමගම වෙළුදාපොලේ මිලදී  $P_0$  දක්වා අඩුවේ. පාරිභෝගිකයන්  $P_0$  මුල යටතේ  $Q_2$  ප්‍රමාණය මිලදී ගනිඹි  $P_2 - P_0$  අතර මුල වෙනස සෑම ඒකකයක් පාසාම නිශ්පාදනකයින් නට ගෙවීමට රජයට සිදු වේ.

රජයට දැරීමට සිදු වන වියදුම

- ❖  $Q_2(P_2 \& -P_0)$  හෝ  $P_0 P_2 AB$  වර්ගීලයයි.




❖ උග්‍ර පුර්ණ ගෙවීමේ ක්‍රමය යටතේ සුබසාධන ප්‍රතිච්‍යාසය

	සහිතක මිලට පෝ	සහිතක මිලට පසු	වෙනස
පාරිභෝගික අතිරික්තය	A + B	A + B + C + F + G	C + F + G
නිෂ්පාදන අතිරික්තය	C + D	B + C + D + J	B + J
රාජ්‍ය වියදුම		- (B + C + F + G + J + K)	-(B + C + F + G + J + K)
සමය්න ඉහ සාසාධනය	A + B + C + D	A + B + C + G - K	- K

මෙය ආර්ථික වශයෙන් අකාර්යක්ෂම තත්ත්වයකි සමාජයේ වශයෙන් ප්‍රගස්ත නිමවුම් මට්ටම වන Q1 ප්‍රමාණය අනිඛවා නිමැයුම Q2 දක්වා වැඩි වී ඇති හේතුන් මෙම අකාර්යක්ෂමතාවය හටගනී හටගනී Q2 - Q1 නිමවුම් පරාසයේදී නිමවුම ආන්තික ප්‍රතිලාභ හා ආන්තික පිරිවැය එකින් එක සමාන නොවේ ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභ ඉක්මවා ගොස් ඇත .

කෙසේ නමුත් මිල ආධාරක වැඩපිළිවෙළක් ලෙස උග්‍ර පුර්ණ ගෙවීමේ ක්‍රමය සමාජ සුබසාධනයට භානිකර වුවද එය අධි සැපයුම මිලදී ගැනීමේ ක්‍රමයට වඩා කාර්යක්ෂම වෙයි.

මන්ද අධි සැපයුම මිලදී ගැනීමේ ක්‍රමය යටතේ සුබසාධනයට වන භානිය උග්‍ර පුර්ණ ගෙවීමේ ක්‍රමය යටතේ සුහාසාධනයට සිදුවන භානියට වඩා වැඩි ය.



## 04. නිෂ්පාදන පිරිවැය සහ කාබික වෙළෙඳපොල

ව්‍යාපාර ආයතනයක කෙටි කාලීන හා දිගුකාලීන නිෂ්පාදන ක්‍රියාවලියේ ස්වර්ශප.

### නිෂ්පාදන ආයතන

අංශීකරණක් තුළ මිනිස් අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කොට වෙළෙඳපොලට සපයනු ලබන්නේ විවිධ නිෂ්පාදන පිරිස් විසිනි. මෙම නිෂ්පාදන කාර්යයේදී එමතුයේ ආංශීක සම්පත් එකිනෙකට මුෂ්‍ර කිරීමක් සිදු වේ. එමගින් නිශ්පාදන සම්පත් අවශ්‍ය පරිදි මුෂ්‍ර කරමින් නිෂ්පාදන සංවිධානය කරන ඒකකයක් නිෂ්පාදන ආයතන (ව්‍යාපරික ආයතන) මෙය හඳුන්වයි.

වෙළෙඳපොල ආංශීකයක් තුළ කටයුතු කරන නිෂ්පාදන ආයතනවල ස්වර්ශප

- තනි පුද්ගල ව්‍යාපාර
- හවුල් ව්‍යාපාර
- සංස්ථාපිත සමාගම්
- සමුපාකාර ව්‍යාපාර
- රාජ්‍ය ව්‍යවසාය

නිෂ්පාදන ආයතනවල මූලික අරමුණා වන්නේ ලාභ උපරිම කිරීමයි. එසේ වුවද ඒ ඒ ආයතන අතර අප්‍රේක්ෂිත ලාභයෙහි විවිධ වෙනස්කම් පවතී.

### නිෂ්පාදන ලිඛිත තුළ

- නිෂ්පාදන සම්පත් භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය නිෂ්පාදනය මෙය හඳුන්වයි.
- යෙදුවුම් හා තිමැවුම් අතර පවතින තාක්ෂණික සම්බන්ධතාවය නිෂ්පාදන ලිඛිත නම් වේ.

$$Q = f(L, K)$$

$Q$  = නිමැවුම

$F$  = ලිඛිතයක් වේ

$L$  = ගුණය

$K$  = ප්‍රාග්ධනය



මෙම ක්‍රිතයෙන් පෙන්වුම් කරන්නේ කිසියම් හාන්චියක නිමැවුම් , ගුමය හා ප්‍රාග්ධනය යන යෙදුවුම් මත රඳා පවතින බවයි.

## නිෂ්පාදනය හා සම්බන්ධ ප්‍රධාන කාල ස්වර්ශප

1. කෙටි කාලය
2. දිග කාලය

### 1. කෙටි කාලය

නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගැනෙන අයතුම් යෙදුවුම් (අවම වගයෙන් ඒක් සාධකයක්වන් ) වෙනස් කළ නොහැකි කාල පරිච්ඡේදය කෙටි කාලය නම් වේ.

මේ නිසාම කෙටි කාලයේ ස්ථාවර යෙදුවුම් හා විව්ලස යෙදුවුම් ලෙසින් සාධක දෙවර්ගයක් දැකිය හැකිය.

### කෙටි කාලීන නිෂ්පාදන ක්‍රිතය

කර්මාන්ත ගාලුවේ තාක්ෂණය හා බාරිතාව නොවනස්ව තිබියදී විව්ලස යෙදුවුම් වෙනස් කරන විට යෙදුවුම් හා නිමැවුම් අතර පවත්නා තාක්ෂණික සම්බන්ධතාව කෙටිකාලීන නිෂ්පාදන ක්‍රිතය නම්න් හැඳින්වේ.

$$Q = f(L, K)$$

L - විව්ලස සාධකය (ගුමය)

K - ස්ථාවර සාධකය (ප්‍රාග්ධනය)

කෙටි කාලයේදී වෙනස්කළ හැක්කේ විව්ලස සාධක පමණක් වන හෙයින් තවදුරටත් මෙම ක්‍රිතය පහත ලෙස දැක්වේ හැකිය.

$$Q = f(L_1, L_2, L_3, \dots, L_n, K)$$

$$Q = f(V_1, V_2, V_3, \dots, V_n, K)$$

( ගුමය වෙනස් කළ හැකි සාධකය යන අර්ථයෙන් )



## 2.දිගු කාලය

නිෂ්පාදනයට අභාෂ සියලුම යෙදුවුම් වෙනස් කිරීමට ප්‍රමාණවත් කාලය දිගු කාලයයි. මේ නිසාම නිෂ්පාදන ආයතනයක දිගු කාලයේදී පවතින සියලුම යෙදුවුම් විවෘත යෙදුවුම් වේ.

දිගුකාලීන නිෂ්පාදන ලිඛිතය

නිෂ්පාදන ක්‍රියාවලියට අභාෂ සියලු යෙදුවුම් වෙනස්කර්ත විට යෙදුවුම් හා නිමැවුම් අතර පවතින සම්බන්ධතාවය දිගුකාලීන නිෂ්පාදන ලිඛිතය නම් වේ.

$$Q = f(L_1, L_2, L_3, \dots, L_n, K_1, K_2, K_3, \dots, K_n)$$

නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රධාන අදියර

- කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය
- දිගුකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය

කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය

- කෙටි කාලයේ නිෂ්පාදන ක්‍රියාවලියේදී සිටින නිෂ්පාදන ආයතන විසින් විවෘත යෙදුවුම් හා ස්ථාවර යෙදුවුම් යන දෙවර්ගයම හාවතා කෙරේ.
- කෙටි කාලයේදී නිෂ්පාදන ආයතන, ස්ථාවර සාධක නොවෙනස්ව තබා ගනිමන් විවෘත යෙදුවුම් පමණක් වැඩි කරමින් නිෂ්පාදනයේ යෙදේ.
- ස්ථාවර සාධක නොවෙනස්ව තබාගෙන විවෘත යෙදුවුම් පමණක් වැඩි කරමින් නිෂ්පාදනය වැඩි කිරීමේදී නිමැවුම කිසියම් රටාවක් අනුව හැසිරේ.
- හින්වන ආහ්තික එලඟා නීතිය මගින් පැහැදිලි කෙරෙන්නේ කෙටි කාලයේ නිමැවුමෙහි එම හැසිරීම් රටාවයි.



## හින්වන ආන්තික එලඟා නීතිය

නිෂ්පාදන ආයතනයක් කෙටි කාලයේදී ස්ථාවර යෙදුවුම් සමග මිගු කරමින් ව්‍යවසා යෙදුවුම් පමණක් වැඩි කරන විට, ව්‍යවසා යෙදුවුමේ ආන්තික එලඟාව සහ සාමාන්‍ය එලඟාව එක්තරා අවස්ථාවකට පසුව පහළ යෙම හින්වන ආන්තික එලඟා නීතිය නමින් හඳුන්වේ.

### හින්වන ආන්තික එලඟා නීතිය පදනම් වන උපකළුපන

කෙටි කාලීන නිමැවුම හා සම්බන්ධ වන මෙම හින්වන ආන්තික එලඟා නීතිය පදනම් වන උපකළුපන දෙකකි.

- සියලු ව්‍යවසා යෙදුවුම් ඒකක සමඟාතිය වීම.
- අදාළ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ තාක්ෂණය නොවෙනස්ව පැවතීම.

### හින්වන ආන්තික එලඟා නීතිය නිශ්පාදනක් ඇසුරින්

**නිශ්පාදන:** අක්කරෝක ඉඩමක් තේ වගා කිරීම සඳහා ඉම්කයන් යෙදුවීම.

ස්ථාවර සාධකය - ඉඩම

ව්‍යවසා සාධකය - ඉම්කයන්

මෙහිදී ව්‍යවසා සාධක ප්‍රමාණය වැඩි කිරීමත් සමග ස්ථාවර සාධක ප්‍රමාණය ව්‍යවසා සාධක ප්‍රමාණය අතර බෙදි යන හෙයින් ව්‍යවසා සාධක ඒකකයකට ලැබෙන ස්ථාවර සාධක ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වේ.

ඉඩමෙහි තේ වගා කිරීමට අඩුවෙන් ඉමය යොදාන විට ඉමය වැඩි කරන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයක් නිමැවුම වැඩි කර ගැනීමට හැකියාව ලැබේ.

එහෙත් අක්කරෝක යොදාවන ඉම ප්‍රමාණය සීමාව ඉක්මවා යන පරිදි වැඩි කරන විට ලැබෙන තේ අස්වනු ප්‍රමාණය ඉමය වැඩි කරන ප්‍රතිශතය මෙන් වැඩි නොවේ.

අනෙක් අතට එක් ඉම්කයෙකු බැගින් වැඩි කිරීමෙන් මූල් නිමැවුමට අලුතින් එකතුවන ප්‍රමාණයන් ක්‍රමයෙන් අඩු වී එය ඉන් මට්ටමක් කරා ලැබා වීමද පුළුවන.




## හිනවන ආන්තික එලදා තීතිය වගු සටහනකින්

හිනවන ආන්තික එලදා තීතියෙන් හෙළිවන මේ තොටතුරු නව දුරටත් පහත ආකාරයට වගු සටහනක් මගින් දැඟක්විය හැකිය.

ස්ථාවර සාධාරණය (අංකීරු)	විවෘත සාධාරණය (ප්‍රමාණ)	මුළු මිශ්‍යමයය (අංක TP)	සාම්ප්‍රදායික මිශ්‍යමයය (අංක)	ආක්‍රිත මිශ්‍යමයය (අංක MP)
1	0 >	0 >	0	
1	1 >	6 >	6	6
1	2 >	20 >	10	14
1	3 >	48 >	16	28
1	4 >	72 >	18	24
1	5 >	80 >	16	08
1	6 >	84 >	14	04
1	7 >	84 >	12	0
1	8 >	80 >	10	-4

## හිනවන ආන්තික එලදා තීතිය ප්‍රස්ථාර සටහනකින්,



ඉහත රස්ප සටහන් වලට අනුව

මුළු නිෂ්පාදිතය මුලදී වේගයෙන් ඉහළ ගොස් පසුව ක්‍රමයෙන් වර්ධන වේගය පසු බැසීමේ ප්‍රවත්තාවයකට මුහුණ දේ.

විවලු යොදුවුම් තවදුරටත් වැඩි කරනු ලැබුවහොත් එක්තරා අවස්ථාවකදී මුළු නිෂ්පාදිතය උපරිම වී පසුව පහත වැට්ටවෙන ඉඩ ඇත.

- නිෂ්පාදිතයේ හැසිරීම් අවධි තුනකි. එහම්, මුළු නිෂ්පාදිතය මුලදී වැඩි වන වේගයෙන් ඉහළ ගොස්
- පසුව අඩු වන වේගයෙන් ඉහළ ගොස්
- නැවත නිමැවුම පහළ බසි

මුළු නිෂ්පාදිතය වේගයෙන් ඉහළ නගින විට ආන්තික නිෂ්පාදිතය උපරිම වන අතර මුළු නිමැවුම් වේගය අඩු වීමේදී ආන්තික නිෂ්පාදිත වකුය සාමාන්‍ය නිෂ්පාදිත වකුය උපරිම ලක්ෂණය වේදනය කරමින් වේගයෙන් පහතට ගමන් කරයි. එහිදී, සාමාන්‍ය එලඳාව උපරිම වේ. මුළු එලඳාව උපරිම වන විට ආන්තික එලඳාව ගුන්‍ය වේ.

විවලු යොදුවුම් වැඩි කරන විට ස්ථාවර යොදුවුම් ද වැඩි කිරීමට හැකියාවක් අන්තර්මි ආන්තික එලඳාව හින විම වළක්වා ගත හැකිය. එහන් කෙටි කාලයේ ස්ථාවර යොදුවුම් වැඩි කළ නොහැකිය.

කෙරිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය හා සම්බන්ධ නිෂ්පාදිත ස්වර්ශප

කෙරි කාලයේදී ස්ථාවර යොදුවුම් සමග විවලු යොදුවුම් පමණක් වැඩි කිරීමේදී නිෂ්පාදන ක්‍රියාවලිය හා සම්බන්ධව හඳුනා ගත හැකි නිෂ්පාදිතයේ ස්වර්ශප වේ.

- මුළු නිෂ්පාදිතය (TP)
- ) සාමාන්‍ය නිෂ්පාදිතය (AP)
- ) ආන්තික නිෂ්පාදිතය (MP)

#### ➤ මුළු නිෂ්පාදිතය (TP)

ස්ථාවර යොදුවුම් සමග විවලු යොදුවුම් මූල්‍ය කරමින් නිෂ්පාදනයේ යොදෙන විට ලැබෙන නිෂ්පාදන ප්‍රතිඵ්‍යය මුළු නිෂ්පාදිතයයි.

නිදුසුන් :- අක්කරෙක කුමුරු ඉඩමකින් ගුමිකයේ 100 දෙනෙක් දිනකට වී බුසල් 1500 ක් ලබා ගෙන්නේ නම් ඒ මුළු නිෂ්පාදිතයයි.



➤ සාමාන්‍ය නිෂ්පාදිතය (AP)

විවල් යෙදුවුම් ඒකකයකට සාමාන්‍ය වගයෙන් ලැබෙන නිමැවුම් ඒකක ප්‍රමාණය සාමාන්‍ය නිෂ්පාදිතය යි.

මුළු නිෂ්පාදිතය විවල් යෙදුවුම් වලින් බෙදීමෙන් සාමාන්‍ය නිෂ්පාදිතය බඩා ගත හැකිය.

$$\text{සාමාන්‍ය නිෂ්පාදිතය} = \frac{\text{මුළු නිෂ්පාදිතය}}{\text{විවල් යෙදුවුම්}}$$

$$\text{ඉහත නිදුසුනට අනුව} = \frac{1500}{100}$$

$$= \text{ඩිස්කූල් 15}$$

➤ ආන්තික නිෂ්පාදිතය (MP)

විවල් යෙදුවුම් එක් ඒකකයකින් වෙනස් කරනු ලබුවහොත් මුළු නිෂ්පාදිතයේ හට ගන්නා වෙනස්වීම ආන්තික නිෂ්පාදිතය යි.

මුළු නිෂ්පාදිතයේ වෙනස විවල් යෙදුවුම්වල වෙනසින් බෙදීමෙන් ආන්තික නිෂ්පාදිතය බඩා ගත හැකිය.

නිදුසුන :-

ක්‍රමිකයන්	මුළු නිෂ්පාදිතය (ඒකක)
100	1500
120	2000

$$\text{ආන්තික නිෂ්පාදිතය} = \frac{\text{මුළු නිෂ්පාදිතයේ වෙනස}}{\text{විවල් යෙදුවුම් වල වෙනස}}$$

$$\text{ඉහත නිදුසුනට අනුව} , = \frac{500}{20}$$

$$= \text{ඒකක 25}$$



### දිගුකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය

දිගු කාලයේදී සියලුම යෙදුවුම් වෙනස් කරමින් නිෂ්පාදනයේ යෙදුමට නිෂ්පාදන ආයතනයට හැකිය.

## පරීමාණානුකූල එල නීතිය

සියලුම යෙදුවුම් විවෘත යෙදුවුම් වන විට නිමැවුම හැසිරෙන ආකාරය පරීමාණානුකූල එල නීතිය යන්හෙත් අදහස් වේ.

දිගු කාලයේදී තම නිෂ්පාදන ආයතනයේ සමස්ත පරීමාව වෙනස් කිරීමට නිෂ්පාදන ආයතනට හැකිය.

දිගු කාලයේදී සියලුම යෙදුවුම් විවෘත යෙදුවුම් වන විට නිමැවුමේ හැසිරීම පිළිබඳ රටා තුන,

1. වැඩින පරීමාණානුකූල එල
2. අඩුවන පරීමාණානුකූල එල
3. ස්ථාවර පරීමාණානුකූල එල

### ❖ වැඩින පරීමාණානුකූල එල

පරීමාණානුකූල එල ආයතනයක බාරිතාව පුළුල් කිරීමත් සමග නිෂ්පාදන සාධක වල කාර්යක්ෂමතාව ඉහළ යාමෙන් අත්පත් කරගනු ලබන මුළුන ප්‍රතිලාභ වේ.

සියලුම යෙදුවුම් වෙනස් කරන ප්‍රතිගතයකට වඩා විශාල ප්‍රතිගතයකින් නිමැවුම වර්ධනය වීම වැඩින පරීමාණානුකූල එල යන්හෙත් අදහස් වේ.

**නිදුසුන :-** යෙදුවුම් 20% කින් වැඩි කරන විට නිමැවුම 30% කින් වර්ධනය වීම.

වැඩින පරීමාණානුකූල එල හට ගැනීම කෙරෙහි බලපාන සාධක

- නිෂ්පාදන සාධක වල අභ්‍යන්තාවය හෝවත් නොබේදිය හැකි යෙදුවුම් නිවේම.
- ගම විභාගනය මගින් විශේෂ ප්‍රාග්‍රාම කිරීමේ හැකියාව.
- යන්ත්‍ර භාවිතා කිරීමේ හැකියාව.
- එක් වරකදී පමණක් දැරිය යුතු වියදුම් නිවේම.



❖ අඩුවන පරීමාණානුකූල එල

යෙදුවම් වැඩි කරන ප්‍රතිගතයට වඩා අඩු ප්‍රතිගතයකින් නිමැවුම වැඩි වීම අඩුවන පරීමාණානුකූල එලයි.

නිදසුන :- යෙදුවම් 20% කින් වැඩි කරන විට නිමැවුම 15% කින් වර්ධනය වීම.

අඩුවන පරීමාණානුකූල එල නට ගැනීම කෙරෙහි බලපාන සාධක

- සම්පත් හින වීම.( සම්පත් ක්ෂේත්‍ර)
- ආතනිය
- කළමනාකරණය හා සම්බන්ධීකරණය පිළිබඳ ගැටු ඇති වීම.

❖ ස්ථාවර පරීමාණානුකූල එල

යෙදුවම වෙනස් කරන ප්‍රතිගතයට සමාන ප්‍රතිගතයකින් නිමැවුම වර්ධනය වීම ස්ථාවර පරීමාණානුකූල එල යි.

නිදසුන :- යෙදුවම් 20% කින් වැඩි කරන විට නිමැවුම 20% කින් වර්ධනය වීම.

## නිෂ්පාදන පිරිවැය ආණිත මූලික සංකල්ප

- **නිෂ්පාදන පිරිවැය (Production Cost)**
- නිෂ්පාදන පිරිවැය නිෂ්පාදන ක්‍රියාවලිය තුළින් භවගෙන්නා සංස්ක්‍රීයක් වන අතර ඒ මූල්‍යය ප්‍රපාඨයක් වේ.
- නිෂ්පාදන ක්‍රියාවලියේ දී කැප කරනු ලබන සියලුම නිෂ්පාදන සාධක වල මූල්‍යය වට්නාකම නිෂ්පාදන පිරිවැය මගින් ප්‍රකාශ කරනු ලබන අතර එම වට්නාකම මගින් නිෂ්පාදනය සංඛ්‍යා ආවස්ථික පිරිවැය පිළිබැඳු කළ යුතුයි.
- නිෂ්පාදන ක්‍රියාවලියක අවස්ථික පිරිවැය වන්නේ කිසියම් හාවිතයක් සඳහා සම්පත් යොදා ගත් විට එම සම්පත් හාවිතා කොට නිපදවීමට නැකියාව තිබූ රේගු නොදුම විකල්පය වට්නාකමයි.
- මේ නිසා ආර්ථික විද්‍යාව තුළ නිෂ්පාදන ක්‍රියාවලියේ දී කැප ගනු ලබන සියලුම ආර්ථික සම්පත් වල ආවස්ථික පිරිවැය නිෂ්පාදන පිරිවැය මෙයින් වඩාත් පරිපූර්ණ ආර්ථිකයින් නිර්වචනය කෙරේ.



➤ ආවස්ථීක පිරිවැය (Opportunity Cost)

ආවස්ථීක පිරිවැයට අයන් වර්ග දෙකකි.

1. සෑපු පිරිවැය
  2. වතු (ආරෝපිත) පිරිවැය
- ල් අනුව,

$$\text{ආවස්ථීක පිරිවැය} = \text{සෑපු පිරිවැය} + \text{වතු පිරිවැය}$$

### 1. සෑපු පිරිවැය

සෑපු පිරිවැය යනු නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ආයතනය විසින් පිටතින් මිලදී ගත් යෙදුවම් සඳහා වැය වන මුදල් වැයවෙන මුදල් ප්‍රමාණයයි. ප්‍රත්‍යක්ෂ, මූල්‍ය, ගෙවුණු, ප්‍රකාශන, ගිණුමිකරණ, නිශ්චිත පිරිවැය ලෙස ද හඳුන්වයි.

නිදහස් :

- අමුදුවා මිලදී ගැනීම සඳහා වැය කළ මුදල් ප්‍රමාණය
- ගුම්කයින්ට වැටුප් ගෙවීම සඳහා වැය කළ මුදල් ප්‍රමාණය
- ඉන්ධන, විදුලිය ආදිය සඳහා වැය කළ මුදල් ප්‍රමාණය

### 2. වතු පිරිවැය

වතු පිරිවැය යනු නිෂ්පාදන ක්‍රියාවලියට උපයෝගී කරනු ලබන ආයතනය සතු නිෂ්පාදන සම්පත්වල ආවස්ථීක පිරිවැයයි . ගම්ජ, ආරෝපිත, සැගවුණු, ව්‍යෝග පිරිවැය ලෙස ද හඳුන්වේ.

වතු පිරිවැයෙහි සංරචක

- අනිමි වූ වැටුප් ආදායම
- නිෂ්පාදකයාට අනිමි වූ පොලී ආදායම
- ආර්ථිකය ක්ෂය වීම
- ප්‍රාමාණික ලාභ



➤ අනිම් වූ වැටුප්

- ව්‍යවසායකයකු දැනට කිසියම් ව්‍යාපාරක කටයුත්තක නිරතව සිටින්නේ ඒ වෙනුවෙන් තම ගුමය කැප කිරීමෙනි. ඔහු තම ගුමය වෙනත් ව්‍යාපාරක කටයුත්තක යෙදුවේ නම් ඔහුට වැටුපක් උපයාගත හැකිව තිබිණි. ඒ ඔහුගේ අනිම් වැටුප් ආදායමයි.

- නිදහස් වශයෙන් ව්‍යවසායකයකු දැනට වනුර බෝතල් නිෂ්පාදන කර්මාන්තයක් ආරම්භ කොට ඇතැයි සිතමු . මෙහිදී ඔහුට එම ව්‍යාපාරයේ නිරත නොවී වෙනත් කිසියම් ආයතනයක නිෂ්පාදන කටයුත්තක නිරතව මාසකට රුපියල් 60,000 ලබා ගත හැකි ව තිබිණි නම් එය ඔහුගේ අනිම් වැටුප් ආදායමයි.

➤ නිෂ්පාදකයාට අනිම් වූ පොලී ආදායම

- නිෂ්පාදකයාට අනිම් වූ පොලී ආදායම යනු තමන් සතු ප්‍රාග්ධන භාවිතයෙනි ආවස්ථීක පිරවැයයි.
- ප්‍රාග්ධන සම්පත් ගොඩනැගීම සඳහා ආයෝජනය කළ අරමුදුල් රුපයේ බැඳුම්කර හෝ ඉතුරුම් ගිණුමක හෝ තැන්පත් කිරීමෙන් ලැබිය හැකිව තිබෙන පොලී ආදායම, අනිම් වූ පොලී ආදායම වේ.
- නිදහස් වශයෙන් කිසියම් ව්‍යවසායකයකු ව්‍යාපාරයක් කරගෙන යෙම සඳහා රුපියල් ලක්ෂ 50ක අරමුදුල් ආයෝජනය කර ඇතැයි සිතමු. එම අරමුදුල් ප්‍රමාණය තම ව්‍යාපාරයේ ආයෝජනය නොකර පිළිනුපත්වල ආයෝජනය කළේ නම් ඔහුට පොලී ආදායමක් ලබා ගත හැකිව තිබිණි. නොවේ නම් බැංකුව තැන්පත් කළේ නම් පොලී ආදායමක් ද ලබා ගත හැකි ව තිබුණි.

➤ ආර්ථික ක්ෂේත්‍ර විම්

- ආර්ථික ක්ෂේත්‍ර විම් යනු යම් දෙන ලද කාලයක් තුළ ප්‍රාග්ධන වත්කම් වල වෙළඳපොල වට්නාකමේ සිදුවන පහළ බැසීමයි.
- මෙය ව්‍යාපාරයක් සතු ප්‍රාග්ධන සම්පත් අඛණ්ඩව ව්‍යාපාරයම තබා ගැනීම නිසා අයිතිකරුට අනිම්වන වට්නාකමකි.



- නිදහස් වගයෙන් කිසියම් ව්‍යාපාරයක භාවිතා කරන ලද ප්‍රාග්ධන වත්කම් වල වසර ආරම්භයේ වටිනාකම රුපියල් 50000 ක් නම් සහ වසර අවසානයේ එම ප්‍රාග්ධන වත්කම් හි වටිනාකම රුපියල් 40000 ක් නම් ආර්ථික ක්ෂය වීම වටිනාකම රුපියල් 10000 කි. මෙම රුපියල් 10000 වතු පිරිවැයකි.

➤ ප්‍රාමාණික ලාභ

- ආයතනයේ නිමිකරුවා බොහෝ විට නිෂ්පාදන ක්‍රියාවලියක නිරත වෙමින් නිෂ්පාදන කාර්යයට අවශ්‍ය ව්‍යවසායකත්වය (නිෂ්පාදන සම්පත් සංවලන කරමින් නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම, අවබ්‍යන්ම දැරීම, ව්‍යාපාරක තීරණ ගැනීම, නවසතා හඳුන්වා දීම වැනි) සපයයි.
- ඒ වෙනුවන් ව්‍යවසායකයාට ලැබෙන ප්‍රතිලාභය ලාභයයි.
- එබදු නිෂ්පාදන ක්‍රියාවලියක නිරත වෙමින් උපයා ගැනීමට ව්‍යවසායකයෙකු අපේක්ෂා කරන අවම හෝ සාමාන්‍ය හෝ ලාභ ප්‍රාමාණික ප්‍රාමාණික ලාභයයි.
- මෙය ව්‍යවසායකත්වයේ ආවස්ථීක පිරිවැයයි. ව්‍යවසායකයෙක් තම ව්‍යාපාරයෙන් අපේක්ෂා කරන අවම ලාභයයි.
- ව්‍යාපාර නිසා අහිමි වූ ඊළගට වඩාත් හොඳම ව්‍යාපාරක අවස්ථාවෙන් ලැබිය හැකිව නිඩු ලාභය වගයෙන්ද ප්‍රාමාණික ලාභය හඳුන්වීය හැක.
- නිදහස් වගයෙන් ව්‍යවසායකයෙකු දැනට ”නැමැති නිෂ්පාදන කරමාන්තයේ නිරත ව සිටින අතර ඔහු කැප කරන ලද (ප්) නැමැති කරමාන්තයෙහි යෙදීමෙන් වාර්ෂිකව රුපියල් 40000 ක අවම හෝ සාමාන්‍ය ලාභ ප්‍රාමාණියක් (අවම ගෙවීම) උපයාගත හැකි ව තිබිණි නම් එම රුපියල් 40000 ක ලාභ ප්‍රාමාණිය දැනට නිරතව සිටින ”නැමැති නිෂ්පාදන කරමාන්තයෙන් නොලැබේ නම් ඔහු තමා නිරතව සිටින ”නැමැති නිෂ්පාදන කරමාන්තයෙන් ඉවත් වේ.

### ගණුමිකරණ පිරිවැය (Accounting Cost)

- ගණකාධිකාරවරයෙකු නිෂ්පාදන පිරිවැයට ඇතුළත් කරනුයේ සාප්‍ර පිරිවැය (මුළු පිරිවැය) පමණි.



ଶ୍ରୀ ଅନୁବ,

గිණුම්කරණ පිරිවය = සංප්‍රදාය පිරිවය

- ගණකාධිකරණ ලාභ ගණනය කරනුයේ මුළු ප්‍රාග්ධනාරයෙන් සංස්කීර්ණ විටුවෙයි අඩු කිරීමෙනි.

గෙණකාධිකරණ ලාභ = මුළු ප්‍රයාගාරය - සෘජු පිරිවැය

## **ନିର୍ଦ୍ଦେଶନ୍ : -**

ආයතනයක නිමවූ ඒකක 500 ක්. ඒකකයක මිල රුපියල් 20 ක් වේ. අමුදව්‍ය මිලට ගැනීම සඳහා රුපියල් 2000 ක් ද, ගුම්කයින්ට වැටුප ගෙවීමට රුපියල් 1000 ක් ද, ඉන්ධන හා විදුලිය සඳහා රුපියල් 500 ක් ද ලබා ගත් තාය සඳහා පොලි ගෙවීමට රුපියල් 800 ක් ද ආයතනයට වැය වී ඇත. ගණකාධිකරණ ලාභ කොපමත්තුද?

- ❖ මුළු අයනාරය =  $500 \times 20$ 
  - = උරුපියල් 10000

- ❖ සංප්‍රදායීකරණය =  $2000 + 1000 + 500 + 800$ 
  - = රුපියල් 4300
- ❖ ගණනාධිකරණ ලාභ =  $10000 - 4300$ 
  - රුපියල් 5700

- ආර්ථික විද්‍යාවේ දී නිෂ්පාදන පිරිවැය ගණනය කරනුයේ ඉතා පූලීල් අර්ථයකි.
  - ආර්ථික විද්‍යාඹයන්ට නිෂ්පාදන පිරිවැය ලෙසින් සලකන්නේ ආච්චෑරික පිරිවැයයි.
  - මූර්ත පිරිවැය, ආර්ථික පිරිවැය යන නම්වලින් හැඳුන්වෙන්නේ ද මෙම ආච්චෑරික පිරිවැය මයි.
  - භාර්ථික පිරිවැය සුජ්‍ය පිරිවැය සහ වක පිරිවැය යන කොටස් උකින් සමන්විතය.



**ආර්ථික පිරිවැය = සංපුෂ්ප්ද පිරිවැය + වතු පිරිවැය**

- ආර්ථික විද්‍යාවේදී ලාභ ගණනයේදී ගණකාධිකරණයේ මෙන් සංපුෂ්ප්ද පිරිවැය පමණක් නොව වකු පිරිවැය සැලකිල්ලට ගැනී.
- එට හේතුව කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියකදී ආයතනය සතු සම්පත් ඒ සඳහා යෙදුවීම් තුළ, එම නිෂ්පාදන සම්පත් යෙදුවීමට නිඩු වෙනත් අවස්ථාවක් අනිම් වීම යි.
- ඒ අනුව, ආර්ථික ලාභ යනු ව්‍යාපාරේක මුළු අයනාරය හා ආර්ථික පිරිවැය අතර වෙනසයි

**ආර්ථික ලාභ - මූලු අයනාරය - ආර්ථික පිරිවැය (සංපුෂ්ප්ද පිරිවැය + වතු පිරිවැය)**

**නිදහුන:**

**සංපුෂ්ප්ද පිරිවැය:**

- ආයතනයක නිමවුම් = ඒකක 500
- නිමවුම් ඒකකයක මිල = රුපියල් 20
- ගුම්කයින්ට වැටුප් ගෙවීම = රුපියල් 1 000
- අමුදව්‍ය මිලදී ගැනීම = රුපියල් 2 000
- ඉන්ධන හා විදුලිය සඳහා ගෙවීම = රුපියල් 500
- ලබා ගන්නා නාය වලට පොලී ගෙවීම = රුපියල් 800

**වතු පිරිවැය:**

- අනිම් වූ වැටුප් ආදායම = රුපියල් 500
- ආර්ථික ක්ෂය වීම = රුපියල් 200
- අනිම් පොලී ආදායම = රුපියල් 100
- ප්‍රාමාණික ලාභ = රුපියල් 1 000



❖ මුළු අයනාරය =  $500 \times 20$

▪ = රුපියල් 10 000

❖ සංපූර්ණ පිරිවැය =  $2000 + 1000 + 500 + 800$

▪ = රුපියල් 4300

❖ වතු පිරිවැය =  $500 + 200 + 100 + 1000$

▪ = රුපියල් 1800

❖ ආර්ථික ලාභ =  $10000 - (4300 + 1800)$

= රුපියල් (3900)

### යට කළ පිරිවැය (Sunk Cost)

- ආවස්ථීක පිරිවැයට අභ්‍යාවත් කළ නොකළ යුතු දේ කවරක්ද කවරක් ද යන්න තෝරා ගැනීම හා සම්බන්ධ වැදගත් සංකළේපයක් ලෙසින් ගිළුණු පිරිවැය සැලකිය හැකිය.
- අතිතයේ වැය කරන ලද පිරිවැය ව්‍යුතමානයේ ආපසු බඩා ගත නොහැකි නම් ඒ යට කළ පිරිවැය ලෙසින් අර්ථ දැක්වේ.
- කිසියම් ව්‍යාපාරික කාර්යයක් වෙනුවෙන් දුරු ආති නමුන් තැවත ආවර්ත්තය කර කරගැනීමට භැකියාවක් නොමැති පිරිවැය යට කළ පිරිවැය හෙවත් ගිළුණු පිරිවැය ලෙස හැඳුන්වේ.
- යට කළ පිරිවැය හෙවත් ගිළුණු පිරිවැය ලාභය ගණනය කිරීමේදී සංපූර්ණ පිරිවැයක් ලෙස හෝ වතු පිරිවැයක් ලෙස හෝ අයය කිරීමක් සිදු නොවේ.



යට කළ පිරිවැය සම්බන්ධයෙන් නිදුසුන් පහත දැක්වේ .

**1. කෙටි කාලයේදී ආයතනයක් ස්ථාවර වත්කම් මිලට ගැනීම සඳහා දුරන ලද පිරිවැය**

ආයතනයක් නිෂ්පාදනය කළත් නැතත් ස්ථාවර වත්කම් හා සම්බන්ධ ස්ථාවර පිරිවැය දරා හමාරය. ස්ථාවර වත්කම් වෙනුවෙන් දැරුණ පිරිවැය එම නිෂ්පාදන කටයුත්ත හා සම්බන්ධව යට වී ඇති බැවින් එය ආපසු බ්‍රාහ්මණ නොහැකි ය. එය වෙනත් විකල්පයක් සඳහා ද යොදාගත නො නැකිය.

**2. ජල විදුලි බලාගාරයක සවිකර ඇති විදුලි ජනක යන්තුය**

මෙම යන්තුය මිලදී ගෙන්නා අවස්ථාවේදී නම් ඒ සඳහා වැය කළ මුදුල් ප්‍රමාණයෙහි ආවස්ථික පිරිවැයක් නිඩිනි. එහෙන් දැන් එම මුදුල්වලින් එම යන්තුය මිලට ගෙන ජල විදුලි බලාගාරය හි සවිකලු පසු එහි අවස්ථික පිරිවැය ගුන්‍ය වේ. එට හේතුව දැන් මෙම යන්තුයෙහි විකල්ප භාවිත නොමැති වීමයි. බලාගාරයේ නිෂ්පාදන ක්‍රියාවලියට එම යන්තුය යොදා නොගන්නේ නම් එය නිශ්චියව පවතී.

**3. වේදිකා නාට්‍යයක් තැරෑම් සඳහා රුපියල් ۵۰۰ ක ටික්ටි පතක් යෝගී ඇතුළුවේ නාට්‍යයෙහි කොටසක් නරඟා ආපසු ඒම**

මෙයද යටකළ පිරිවැයකි. එම ටික්ටි පතන්හි මුදුල ආපසු බ්‍රාහ්මණ නොහැකිය. එම ටික්ටි පතන් නාට්‍ය බැවිම මිස වෙනත් විකල්ප නොමැති හෙයින් ආවස්ථික පිරිවැය ගුන්‍ය වේ.

- ආර්ථික ලාභ නිවැරදිව ගෙන්නය වීමට නම් ඒ හා සම්බන්ධ අවස්ථික පිරිවැය නිවැරදිව ගෙන්නය විය යුතු යුතුයි. එසේ නොවුණහොත් ගනු ලබන ආර්ථික තීරණ ද කාර්යක්ෂම නොවේ.

**පිරිවැය සංකල්පයේ වැදුගත්කම**

- නිෂ්පාදන මට්ටම හෙවත් භාණ්ඩ හා සේවා සැපයුම තීරණය කිරීමට වැදුගත් වීම.
- මිල තීරණය කිරීමට වැදුගත් වීම.
- කාර්යක්ෂම සම්පත් උපයෝගනයට වැදුගත් වීම.
- ව්‍යාපාරික ලාභය තීරණය කිරීමට වැදුගත් වීම.



## නිෂ්පාදන ක්‍රියාවලියේදී පිරිවැය හැකිරෙන ආකාරය

කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය හා දිග කාලීන නිෂ්පාදනය ක්‍රියාවලි යන ස්වර්ශප දෙක හා සම්බන්ධව නිෂ්පාදන පිරිවැයෙහි ද ප්‍රධාන කොටස් දෙකක් පවතී.

1. කෙටි කාලීන නිෂ්පාදන පිරිවැය
2. දිග කාලීන නිෂ්පාදන පිරිවැය

### කෙටි කාලීන නිෂ්පාදන පිරිවැය (Short-Run Production cost)

- කෙටි කාලය යනු සමහර නිෂ්පාදන සාධක නොවෙනස්ව පවතින සමහර සාධක පමණක් වෙනස් වන කාලය වේ.
- කෙටි කාල නිෂ්පාදන ක්‍රියාවලිය තුළ විවෘත සාධක හා ස්ථාවර සාධක යන දෙවර්ගයම හාවිතා වේ.
- ඒ අනුව කෙටි කාලයේ පිරිවැය වර්ග දෙකකි.

1. මුළු ස්ථාවර පිරිවැය (TFC)
  2. මුළු විවෘත පිරිවැය (TVC)
- මෙම පිරිවැය වර්ග දෙකේ එකතුවෙන් කෙටි කාලීන මුළු පිරිවැය ලැබේ.

- මෙම පිරිවැය තන්ත්වලට අනිර්ක්‍රම කෙටිකාලීන නිෂ්පාදන පිරිවැය ආක්‍රිතව හඳුනාගත හැකි තවත් පිරිවැය සංකල්ප කිහිපයකි.

1. සාමාන්‍ය ස්ථාවර පිරිවැය (AFC)
2. සාමාන්‍ය විවෘත පිරිවැය (AVC)
3. සාමාන්‍ය මුළු පිරිවැය (AC)
4. ආන්තික පිරිවැය (MC)



### 1. මුළු ස්ථාවර පිරිවැය (Total Fixed Cost)


- භාණ්ඩ නිෂ්පාදනය සමග වෙනස් නොවන පිරිවැය මුළු ස්ථාවර පිරිවැය වේ.
- භාණ්ඩ නිෂ්පාදනය කළත් නොකළත්, නිෂ්පාදනය අඩු කළත් වැඩි කළත් නොවෙනස්ව පවතින පිරිවැයයි.
- භාණ්ඩ නිෂ්පාදනය ගුන්සු වුවත් ස්ථාවර පිරිවැය අවශ්‍යයෙන්ම ආයතනයට දැරීමට සිදු වේ.
- මේ නිසා කෙරේ කාලයේ දී කාලයේ මුළු ස්ථාවර පිරිවැය ආයතනයට නොවැළක්වය හැකි පිරිවැයක් වේ.

### ස්ථාවර පිරිවැයට අයත් ප්‍රධාන සංර්වක

1. කුම ක්ෂය ගාස්තු
2. දේපාල බදු
3. උක්ෂණ වාරික
4. බලපත්‍ර ගාස්තු
5. ප්‍රාග්ධනය සඳහා පොලී ගෙවීම
6. කොන්තුන් පදනමක් පදනමක් මත බදාවා ගේ කළමනාකරුවන්ට සහ අධික්ෂණවරුන්ට ගෙවනු ලබන වැටුප්
7. ප්‍රාමාණික ලාභ
8. යන්තු උපකරණ මිලට ගැනීමේ පිරිවැය

- මුළු ස්ථාවර පිරිවැය නිමවුම් ප්‍රමාණය සමග සම්බන්ධතාවක් නොදැක්වන බැවින් එය සෑම නිමවුම් මට්ටමකදී ම ස්ථාවර අගයක් ගැනීම් ඇති.
- මේ නිසා ස්ථාවර පිරිවැය වනුය නිෂ්පාදන ප්‍රමාණය දැක්වන අක්ෂයට සමාන්තරව පිහිටියි.





→ ඉහත පස්තාර සටහනට අනුව නිමැවුම් ගුණය මට්ටමේ දී මුළු ස්ථාවර පිරිවැය රුපියල් 50 ක් වන අතර නිමැවුම් ප්‍රමාණය 100, 200, 300, 400 ආදි වගයෙන් වැඩි වී ගියද මුළු ස්ථාවර පිරිවැය වෙනස් නොවේ.

#### ➤ සාමාන්‍ය ස්ථාවර පිරිවැය (Average Fixed Cost)

මුළු ස්ථාවර පිරිවැය එක් ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා දරා ඇති ප්‍රමාණය සාමාන්‍ය ස්ථාවර පිරිවැයයයි.

ආයතනය දරා ඇති මුළු ස්ථාවර පිරිවැය නිමැවුම් ඒකක ප්‍රමාණය බෙදීමෙන් සාමාන්‍ය ස්ථාවර පිරිවැය ලබා ගති.

$$\text{සාමාන්‍ය ස්ථාවර පිරිවැය} = \frac{\text{මුළු ස්ථාවර පිරිවැය}}{\text{මුළු නිමැවුම් ප්‍රමාණය}}$$

$$\text{AFC} = \text{TFC} / Q$$


- නිමැවුම් ඒකක ප්‍රමාණය වැඩිවන විට සාමාන්‍ය ස්ථාවර පිරිවැය කුමයෙන් හින වේ. එහෙත් ගුණය නොවේ. මේ නිසා සාමාන්‍ය ස්ථාවර පිරිවැය වකු සෘප්‍රකෝන්‍යාසුකාර බහුවලයක හැඩය ගතියි.



නිමැවුම (ල්කක)	මුළු ස්ථාවර පිරිවැය (රු)	සාමාන්‍ය ස්ථාවර පිරිවැය (රු)
100	50	0.5
200	50	0.25
300	50	0.167
400	50	0.125


මෙම ලක්ෂණ පෙන්නුම් කරන සාමාන්‍ය ස්ථාවර පිරිවැය වකුයක් පහත පෙන්නුම් කෙරේ.

සාමාන්‍ය ස්ථාවර පිරිවැය (රුපියල්)



#### ➤ മുക്ത വിവലങ്ങളുടെ പരിഹരണ (Total Variable Cost)

- භාණ්ඩ නිෂ්පාදනය සමග වෙනස් වන පිරිවැය විවලු පිරිවැය වේ
  - භාණ්ඩ නිෂ්පාදනයේ ඉහළ වේ නම් විවලු පිරිවැය ඉහළ වේ.
  - භාණ්ඩ නිෂ්පාදනය වැඩි කරන විට විවලු පිරිවැය වැඩි වේ. නිමැවුම පහල මට්ටම වලදී අඩුවන වේගයෙන් ද නිමැවුම ඉහල මට්ටම වලදී වැඩිවන වේගයෙන් ද මූල්‍ය විවලු පිරිවැය වැඩි වේ.
  - නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ කරන විවලු සාධක වන අමුදව්‍ය, ගුමය, ඉන්ධන, විදුලි ගාස්තු ආදිය සඳහා දැරීමට සිදුවන පිරිවැය ( රුපියල් ) විවලු පිරිවැය ලෙස හැඳුන්වේ.




#### ➤ සාමාන්‍ය විවල්‍ය පිරිවරය (Average Variable Cost)

→ ඒකකයක් නිපදවීම සඳහා උර්න විවෘත පිරිවැය ප්‍රමාණය සාමාන්‍ය විවෘත පිරිවැය වේ.

→ මල් විවෘත පිරිවැය නිමැවම් පාමානාය බේඛීමෙන් සාමාන්‍ය විවෘත පිරිවැය බ්‍රාහ්‍රා භැංකිය. ((





සාමාන්‍ය විවලු

පිරිවැය = මුළු

විවලු පිරිවැය

මුළු නිමැවුම්

ප්‍රමාණය

**AVC = TVC**

/Q

සාමාන්‍ය විවලු පිරිවැය වකුය සාමාන්‍යයෙන් ඉංග්‍රීසි දු (U) අකරක හැඩය

- නිපදවන ඒකක ප්‍රමාණය වැඩි කරන විට AVC අඩු වී පසුව නැවතන් වැඩි වේ

#### ➤ මුළු පිරිවැය (Total Cost)

- නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගනු ලබන සමස්ත විවලු යොදුවුම් ප්‍රමාණය සහ සමස්ත ස්ථාවර යොදුම් ප්‍රමාණය වෙනුවෙන් දරන මුළු වියදම මුළු පිරිවැය (TC) යි.



මුළු පිරිවැය = මුළු ස්ථාවර පිරිවැය + මුළු විවලාස පිරිවැය

$$TC = TFC + TVC$$


- නිමවුම ගුන්ස ව්‍යවද මුළු පිරිවැයක් පවතී. ඊට හේතුව ගුන්ස නිමවුමක දී මුළු විවලාස පිරිවැය ගුන්ස ව්‍යවද මුළු ස්ථාවර පිරිවැයක් පවත්නා හෙයිනි.

- මේ නිසා මුළු පිරිවැය වක්‍රය ආරම්භ වන්නේ ස්ථාවර පිරිවැය ආරම්භ වන ලක්ෂණයන් ය.

- නිමවුම කුමයෙන් වැඩි කිරීමත් සමග මුළු පිරිවැය පහළ නිමවුම මට්ටම්වලදී අඩු වන වේගයකින් භා ඉහළ නිමවුම මට්ටම් වලදී වේගයකින් ඉහළ වැඩි වන යයි.

පිරිවැය : රුපියල් \*

- කෙටි ක්‍රියාවලියේදී කරන විට නොවෙනස්ව විවලාස පිරිවැය යන නිසා මුළු යයි. ඉහළ විවලාස පිරිවැය යාමයි. ඒ නිසා



- කාලීන නිෂ්පාදන නිෂ්පාදනය වැඩි ස්ථාවර පිරිවැය පැවතුන්න් කුමයෙන් ඉහළ පිරිවැය ද ඉහළ යාමට හේතුව සිදුවන ඉහළ ඔබිය භා ඔස රේඛා ඉහළ යන්නේ එකම ආකාරයකිනි. මේ නිසා මුළු පිරිවැය වක්‍රයේ හැඩය මුළු විවලාස පිරිවැය වක්‍රය භැඩියට සමර්ථි වේ.

- නිමවුම සමග මුළු පිරිවැය සැකසෙන ආකාරය සහ මුළු ස්ථාවර පිරිවැය භා මුළු විවලාස පිරිවැය මුළු පිරිවැයට සම්බන්ධ වන ආකාරය පහත ප්‍රස්ථාර සටහනහෙති දැක්වේ



- ඉහත රේප සටහනේ O -M වලින් පෙන්වුම් කරන්නේ මූල්‍ය ස්ථාවර පිරිවැයයි.
- නිමවුම ගුනයයේදී මූල්‍ය විවෘත පිරිවැය ගුනය වන අතර එම මූල්‍ය විවෘත පිරිවැයට (O-M) වන මූල්‍ය ස්ථාවර පිරිවැය එකතුවේම නිසා මූල්‍ය පිරිවැය වක්‍රය M ලක්ෂයෙන් ආරම්භ වේ.
- ඒ අනුව රේප සටහනහි TC අතර ඕනෑම ලම්බ දුරකථන TFC අගය සමානවේ.
- TVC අගයත් TC සහ TVC අතර ලම්බක දුරක් (TFC) එකතු වීමෙන් TC වක්‍රය ලබේ අත.

**නිදුසුන්:-** ඉහත රේප සටහනට අනුව,

$$b - c = TVC$$


$$b - a = TFC$$

$$(b - c) + (b - a) = TC$$

#### ➤ සාමාන්‍ය මූල්‍ය පිරිවැය (Average Total Cost)

- එකකයක් නිපදවීම සඳහා දුරන මූල්‍ය පිරිවැය ප්‍රමාණයයි.
- මූල්‍ය පිරිවැය නිමවුමෙන් බෙදිමෙන් සාමාන්‍ය මූල්‍ය පිරිවැය ලැබේ





නිපදවන ලේකක ප්‍රමාණය වැඩි කරන විට සාමාන්‍ය මුළු පිරිවැය කුමෙන් අඩු වී පසුව නැවතන් වැඩි වේ.

- සාමාන්‍ය මුළු පිරිවැය වනුයේ හැඩියද සාමාන්‍යයෙන් ඉංග්‍රීසි යු (U) අකුරු හැඩිය ගෙනි.



- ඉහත රේප සටහනට අනුව සාමාන්‍ය මුළු පිරිවැය වකුය සෑම විටම සැමවිටම සාමාන්‍ය ව්‍යවලා පිරිවැය වකුයට ඉහළින් පිහිටයි.
- a – b අතර දුරටත් දැක්වෙන්නේ සාමාන්‍ය ස්ථාවර පිරිවැයයි
- සාමාන්‍ය ස්ථාවර පිරිවැය කුමයෙන් හින වන අතර ගුන්‍ය නොවේ. නිමැවුම වැඩි වීමන් සමග සාමාන්‍ය මුළු පිරිවැය සාමාන්‍ය ව්‍යවලා පිරිවැය වකුයට සම්ප වේ. එහෙන් කිසි විටකත් එය සාමාන්‍ය ව්‍යවලා පිරිවැය වකුය මත පතිත නොවේ.
- 

**ආන්තික පිරිවැය = මුළු පිරිවැය වෙනස**

$$\text{නිමැවුමේ වෙනස} \\ \text{MC} = \frac{\Delta \text{TC}}{\Delta Q}$$

සාමාන්‍ය ස්ථාවර හා සාමාන්‍ය ව්‍යවලා පිරිවැය එකතුවෙන් සාමාන්‍ය මුළු පිරිවැය සකස් වේ.


- මුළු පිරිවැය වකුයෙහි අවම ලක්ෂය පිහිටන්නේ සාමාන්‍ය ව්‍යවලා වකුයෙහි අවම ලක්ෂයට ඉහළින් ය.

### ➤ ආන්තික පිරිවැය (Marginal Cost)


- නිෂ්පාදනය තවත් එකකයකින් වැඩි කරන විට මුළු පිරිවැය වෙනස් වන ප්‍රමාණය ආන්තික පිරිවැය වේ.
- මුළු පිරිවැයේ වෙනස නිමැවුමේ වෙනසින් බෙදිමෙන් ආන්තික පිරිවැය ගැනේ.



- කෙටි කාලය තුළ නිමැවුම වැසි කරන විට ආන්තික පිරිවැය ක්‍රමයෙන් අඩු වී නැවතන් ඉහළ යයි.
- නිෂ්පාදකයක් සැපයුම තිරණය කරන්නේ ආන්තික පිරිවැය අනුවයි.
- ආන්තික පිරිවැය වකුය ද සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ලු (U) අකුරේ හැඩිය ගනී.
- මෙය පහත ප්‍රස්ථාර සටහනේ පෙන්වුම කෙරේ.



කෙටි කාල නිෂ්පාදනය ක්‍රියාවලිය හා සම්බන්ධ ආන්තික පිරිවැය හා සාමාන්‍ය පිරිවැය වකුවල භැසිරීම් රටා පහත ප්‍රස්ථාර සටහන් පෙන්නුම් කෙරේ.



ඉහත ප්‍රස්ථාර සටහනට අනුව,

- ආන්තික පිරිවැය වකුය, සාමාන්‍ය විවෘත පිරිවැය හා සාමාන්‍ය මුළු පිරිවැය වකුයන් අතරින් අවම ලක්ෂණ ජේදනය කරමින් වෙශයෙන් ඉහලට ගමන් කරයි.
- සාමාන්‍ය විවෘත පිරිවැය හා සාමාන්‍ය මුළු පිරිවැය වකු අතරින් සාමාන්‍ය විවෘත පිරිවැයෙහි අවම ලක්ෂයට වම්පසින් සාමාන්‍ය ස්ථාවර පිරිවැය වකුය ගමන් කරයි.
- ආන්තික පිරිවැය අවම වන නිමවුම් මට්ටම Q1 වේ. එම අවස්ථාවට අදාළ ආන්තික පිරිවැය 0 වේ.
- Q2 නිමවුම් මට්ටමෙන් පෙන්වන්නේ අවම සාමාන්‍ය විවෘත පිරිවැය වන අතරුව අවම සාමාන්‍ය මුළු පිරිවැය පෙන්වයි.



- කෙටි කාලීන නිෂ්පාදන පිරිවැය මූලිකාංගයන් පහත පරිදි සංඛ්‍යා ලේඛනයක් මගින් ද පෙන්නුම් කළ හැකිය.

නිෂ්පාදන ඒකක (Q)	මුළු ජ්‍යෙෂ්ඨ පිරිවැය (TFC) (රුපියල්)	මුළු විවෘත පිරිවැය (TVC) (රුපියල්)	මුළු පිරිවැය (TC) (රුපියල්)	සාමාන්‍ය ජ්‍යෙෂ්ඨ පිරිවැය (AFC) (රුපියල්)	සාමාන්‍ය විවෘත පිරිවැය (AVC) (රුපියල්)	සාමාන්‍ය පිරිවැය (AC) (රුපියල්)	ආන්තික පිරිවැය (MC) (රුපියල්)
0	6000	0	6000		-		
100	6000	3000	9000	60	30	90	30
200	6000	4000	10000	30	20	50	10
300	6000	4500	10500	20	15	35	5
400	6000	6000	12000	15	15	30	15
500	6000	14000	20000	12	28	40	80
600	6000	24000	30000	10	40	50	100

ඒ අනුව, නිෂ්පාදන ප්‍රමාණය වැඩි කරන විට,

- AFC කුමයෙන් අඩුවේ
- AVC පළමුව අඩු වී නැවත වැඩි වේ
- AC පළමුව කුමයෙන් අඩු වී නැවත වැඩි වේ


කෙටි කාලීන එලඹුයිතා වතු හා පිරිවැය වතු අතර සම්බන්ධය

- කෙටිකාලීන පිරිවැය වතු හිතවන එලඹු නිතිය පිළිබඳවකි
- විවෘත සාධකයේ මිල තොවනස්ව නිඩියදී විවෘත යෙදුවුමේ ආන්තික එලඹුව ඉහළ යන විට ආන්තික පිරිවැය පහත වැට්ටේ.
- ආන්තික එලඹුව හින විමට පටන් ගෙන්නා විට ආන්තික පිරිවැය ද ඉහළ යෙමට පටන් ගෙනි.



- මේ නිසා කෙරීකාලීන ආන්තික පිරිවැය වනුය ආන්තික එලඟා වකුයේ ප්‍රතිඵිම්බය වේ.
- එයේම සාමාන්‍ය විවෘත පිරිවැය වනුය ද හින වන ආන්තික එලඟා නීතිය ව අනුව ම සාමාන්‍ය එලඟා වකුයේ ප්‍රතිඵිම්හයක් සේ ම පිහිටිය.
- මෙලඟින් වන කෙරී කාලයේ එලදායිනා වකු සහ පිරිවැය වතු අතර සම්බන්ධය පහත ප්‍රස්ථාර සටහනින් නිරූපිත සාක්ෂි සිදු කළ ඇත.

නිලධාරුවීම් ( ජ්‍යෙෂ්ඨ )



සටහනින් නිර්ක්ෂණය කෙරේ.



ඉහත රෝප සටහන අනුව,

- MP උපරිම වන විට MC අවම වේ.
- AP උපරිම වන විට AVC අවම වේ.
- MP වතුය AP වතුයෙන් උපරිම ලක්ෂය තේශ්‍යනය කරමින් වේගයෙන් පහත බසි.

#### ➤ දිගු කාලීන නිෂ්පාදනය පිරිවැය (Long-Run Production Cost)

- දිගු කාලය යනු ව්‍යාපාරයක සියලුම නිෂ්පාදන සාධක වෙනස් කළ හැකි කාලයයි. සියලුම යොදවුම් විවලු යොදවුම් වේ.
- ගුම්ය පමණක් නොව ප්‍රාග්ධනය ද වෙනස් වේ.
- ව්‍යාපාරයේ පරිමාණය කුමයෙන් විශාල වේ. නිෂ්පාදන බාරිතාවය පුළුල් වේ.
- දිගු කාලයේදී නිෂ්පාදන බාරිතාවය ප්‍රසාරණය කිරීමේ ප්‍රතිඵ්‍යුල වශයෙන් පරිමාණානුකූල පිරිමැසුම් හා පරිමාණානුකූල නොපිරිමැසුම් හටගනී.



- යෙදුවුම් හා නිමවුම් අතර ප්‍රධාන සම්බන්ධතා තුනක් දිග කාලයේදී දැකගත හැකි වේ.

  1. වැඩින පරිමාණානුකූල එල
  2. ස්ථාවර පරිමාණානුකූල එල
  3. හින වන පරිමාණානුකූල එල

#### වැඩින පරිමාණානුකූල එල

- යෙදුවුම් වැඩි කරන වේගයට වඩා වැඩි වේගයකින් නිමවුම වැඩිවීම වැඩින පරිමාණානුකූල එල ලෙස හැඳින්වේ.
- වැඩින පරිමාණානුකූල එල නිසා දිග කාලීන සාමාන්‍ය පිරිවැය කුමයෙන් අඩු වේ.

#### ස්ථාවර පරිමාණානුකූල එල

- යෙදුම් වැඩි කරන වේගයට සමාන වේගයකින් නිමවුම වැඩි වීම ස්ථාවර පරිමාණානුකූල එල වශයෙන් හැඳින්වේයි.
- ස්ථාවර පරිමාණානුකූල එල නිසා දිග කාලීන සාමාන්‍ය පිරිවැය ස්ථාවර ව පවතී.

#### හිනවන පරිමාණානුකූල එල


- යෙදුවුම් වැඩි කරන වේගයට වඩා අඩු වේගයකින් නිමවුම වැඩිවීම හිනවන පරිමාණානුකූල එල වශයෙන් හැඳින්වේ.
- හින වන පරිමාණානුකූල එල නිසා දිග කාලීන සාමාන්‍ය පිරිවැය ඉහළ යයි.

පිරිමැසුම් හා නොපිරිමැසුම් යන දෙක ම නොපවතින විට ස්ථාවර පරිමාණානුකූල එල හට ගනී.

පිරිමැසුම් පවතින විටදී වැඩින පරිමාණානුකූල එලන් නොපිරිමැසුම් පවතින විටදී අඩුවන පරිමාණානුකූල එලන් හට ගනියි.



පරිමාණානුකූල පිරිමැසුම් වලට නා නොපිරිමැසුම් වලට මුහුණ දෙන නිෂ්පාදන ආයතනයක දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වතුය ඉංග්‍රීසි යු (U) අකුරක හැඩය



ඩාරිනාවය වන්නේ Q1 ය.

එනම්, ආයතනයක පරිමාව විශාල කිරීම මගින් පිරිවැය අවම කරගත හැකි අවසාන නිමවුම් මට්ටමයි. මෙයට වඩා නිමවුම වැඩි කළ ද, පිරිවැය අඩුකරු ගත නොහැක.

### පරිමාණානුකූල පිරිමැසුම (Economies of Scale)



- පරිමාණානුකූල පිරිමැසුම් යනු දිග කාලයේ දී නිෂ්පාදන ආයතනයක් නිෂ්පාදන ප්‍රසාදනය කිරීමේදී ආයතනයෙන් සාමාන්‍ය පිරිවැය පහළ බැසීම යි.
  - ආයතනයක බාරිතාව පුළුල් කිරීමත් සමග නිෂ්පාදන සාධක වල කාර්යක්ෂමතාව ඉහළ යෙමත්, නිෂ්පාදන යෙදුම් වල මිල පහළ වැටීමත් නිසා අත්පත් කරගත හැකි මූල්‍ය ප්‍රතිලාභයක් මෙය පරිමාණානුකූල පිරිමැසුම් හැඳින්විය හැක.
  - මෙය වැඩින පරිමාණානුකූල එල හට ගැනීමටත්, දිග කාලීන සාමාන්‍ය පිරිවැය පහත හෙළීම වන් හේතුවන විවිධ වාසිදායක සාධකයන්ය.
  - ඉහත රේපසටහනු1 නිමවුම් මට්ටම දක්වා දිග කාලීන සාමාන්‍ය පිරිවැය පහත වැටීමක් සිදු වී ඇති අතර එය පරිමාණානුකූල පිරිමැසුම් පවතින ප්‍රදේශය වේ. එහිදී පවතින්නේ වැඩින පරිමාණානුකූල එල ය.
- පරිමාණානුකූල පිරිමැසුම් ඇතිවේම කෙරෙන් බලපාන සාධක**
1. බාරිතාව විශාල වීම නිසා හට ගන්නා තාක්ෂණික පිරිමැසුම්
  2. කළමනාකරණය ආග්‍රිත පරිමාණානුකූල පිරිමැසුම්
  3. අවබෝධනය හා සම්බන්ධ පරිමාණානුකූල පිරිමැසුම්
  4. මූල්‍යමය පරිමාණානුකූල පිරිමැසුම්
  5. අවධානම් දැරීම හා සම්බන්ධ පරිමාණානුකූල පිරිමැසුම්



මෙවා අන්තර් හා බාහිර පිරිමැසුම් ලෙසද භාෂා නැඟිය

අන්තර් පිරිමැසුම් හටගැනීමට හේතු	බාහිර පිරිමැසුම් හටගැනීමට හේතු
<ul style="list-style-type: none"> <li>• විශේෂිකරණය</li> </ul>	<ul style="list-style-type: none"> <li>• අමුදවා හා ප්‍රාග්ධන උපකරණ වල මිල පහළ වැටීම</li> </ul>
<ul style="list-style-type: none"> <li>• නිෂ්පාදන රේඛා තුළනය</li> </ul>	<ul style="list-style-type: none"> <li>• තාක්ෂණික දියුණුව</li> </ul>
<ul style="list-style-type: none"> <li>• අවධානම කළමනාකරණය කිරීමේ පිරිමැසුම්</li> </ul>	<ul style="list-style-type: none"> <li>• පූහුණු ගුමය ලබා ගත හැකි වීම</li> </ul>
<ul style="list-style-type: none"> <li>• වෙළඳපාල පිරිමැසුම්</li> </ul>	<ul style="list-style-type: none"> <li>• පාදක ව්‍යුහය පුළුල් වීම</li> </ul>
<ul style="list-style-type: none"> <li>• මූල්‍ය පිරිමැසුම්</li> </ul>	<ul style="list-style-type: none"> <li>• වෙළඳපාල පුළුල් වීම</li> </ul>
<ul style="list-style-type: none"> <li>• නොවිදිය හැකි යෙදවුම් වල ප්‍රසස්ථි බාරිතාව උපයෝගනය</li> </ul>	<ul style="list-style-type: none"> <li>• තොරතුරු ඩුවමාරුව පුළුල් වීම</li> </ul>

### පරිමාණානුකූල නොපිරිමැසුම්

- පරිමාණානුකූල නොපිරිමැසුම් යනු දිග කාලයේ දී ආයතනයක් නිෂ්පාදනය ප්‍රසාදනය කිරීමේදී ආයතනයේ සාමාන්‍ය පිරිවැය ඉහළ යාමයි.
- එනම් ආයතනයක බාරිතාවය පුළුල් කිරීමන් සමග නිෂ්පාදන සාධක වල කාර්යක්ෂමතාවය පහළ යෑම නිසා මුළුමය වශයෙන් සිදුවන පාඨමයි.
- නොපිරිමැසුම්, නීතිවන පරිමාණානුකූල එල නැව ගැනීමටත් දිග කාලයේ දී සාමාන්‍ය පිරිවැය ඉහළ නැංවීමටත් හේතුවන විවිධ අවාසිලායක සාධකයන්ය.
- ඉහත රැප සටහනට අනුවුදු නීමවුම් මට්ටමෙන් පසු දිග කාලීන සාමාන්‍ය පිරිවැය ඉහළ යෑමක් සිදුවී ඇති අතර එම ප්‍රදේශයේ දී නොපිරිමැසුම් පවතී. එහිදී පවතින්නේ අඩුවන පරිමාණානුකූල එල ය.



- පරිමාණානුකූල නොපිරිමැසුම් ඇතිවේම කෙරෙහි බලපාන හේතු සාධක
1. ධාරිතාව විගාල වීම නිසා හට ගන්නා තාක්ෂණික නොපිරිමැසුම්
  2. කළමනාකරණය ආශ්‍රිත පරිමාණානුකූල නොපිරිමැසුම්
  3. අලෙවිකරණය හා සම්බන්ධ පරිමාණානුකූල නොපිරිමැසුම්
  4. මූල්‍යමය නොපිරිමැසුම්
  5. අවශ්‍යමත් දැරීම හා සම්බන්ධ පරිමාණානුකූල නොපිරිමැසුම්

අභ්‍යන්තර නොපිරිමැසුම් හටැනීමට හේතු	බාහිර නොපිරිමැසුම් හටගැනීමට හේතු
<ul style="list-style-type: none"> <li>● ව්‍යුහ වියදම් වැඩිවීම (ස්ථාවර පිරිවැය වැඩිවීම)</li> <li>● තීරණ ගැනීමේ කළු පමාව</li> <li>● අකාර්යක්ෂමතාව</li> </ul>	<ul style="list-style-type: none"> <li>● අමුද්‍රව්‍ය, පුහුණු ගුමය අත්සත් කර ගැනීම කර ගැනීම සඳහා ආයතන අතර ඇතිවන තරගය</li> </ul>

මෙවා අභ්‍යන්තර හා බාහිර පිරිමැසුම් ලෙස ද නඳනා ගත හැක

- පරිමාණානුකූල පිරිමැසුම් හෝ නොපිරිමැසුම් හෝ නොපවතින විට ආයතනය දිග කාලීන සාමාන්‍ය පිරිවැය ස්ථාවර ව පවතී. එහි දී පවතින්නේ ස්ථාවර පරිමාණානුකූල එල ය.
- ඉහත රේප සටහනේ Q0 - Q2 දුරටත් දැක්වෙන්නේ එවැනි ස්ථාවර පිරිවැය තත්ත්වයකි





## වෙළඳපාල ව්‍යුහ

වෙළඳපාල ආර්ථිකයක් විවිධ වෙළඳපාල ව්‍යුහයන්ගේන් සමන්විතය. වෙළඳපාල ලාක්ෂණිකයන්ගේ වෙනස්කම් මත ආර්ථික විද්‍යාත්මක විසින් ප්‍රධාන වෙළඳපාල හතරක් භාජනාගෙන ඇත

- පූර්ණ තරගය
- එකාධිකාරී තරගය
- කරිපයාධිකාරය
- එකාධිකාරය



## ආයතනය හා කර්මාන්තය යන සංකල්ප අතර වෙනස

- ❖ ආයතනයක් යනු, එලදුයි ආර්ථික සම්පත් එකිනෙකට මිගු කරමින් නිෂ්පාදනය සංවිධානය කරමින් හාන්ඩ් හා සේවා නිෂ්පාදනය කොට වෙළෙඳපොලට සපයනු ලබන ඒකකයක් වේ
- ❖ කර්මාන්තයක් යනු, බොහෝ සේයින් සමාන වූ හාන්ඩ් හා සේවා නිෂ්පාදනය කරනු ලබන ආයතනවල එකතුවක්වේ
- ❖ ආර්ථික විද්‍යාවේදී කර්මාන්තය හා වෙළෙඳපොල සමාන අර්ථ ඇති සංකල්ප ලෙස යොදාගැනී
- ❖ ආර්ථික ක්‍රමයක ක්‍රියාත්මකවන විවිධ ආයතන වෙළෙඳපොලේ දී මුහුණ දෙන තත්ත්ව එකිනෙකට වෙනස්වේ. ඒ සඳහා බලපාන ප්‍රධාන සාධක කිහිපයකි.

### 01. වෙළෙඳපොල තුළ සිරින ආයතන සංඛ්‍යාව

හාන්ඩ්යක් නිෂ්පාදනය කිරීම එක් ආයතනයකින් හෝ ආයතන කුඩා සංඛ්‍යාවකින් හෝ ආයතන විශාල සංඛ්‍යාවකින් හෝ වෙළෙඳපොලක් සමන්විතවය හැකිය. යම් හාන්ඩ්යක් තනි ආයතනයක් නිෂ්පාදනය කරන විට ඒ ආයතනයට අයන් වෙළෙඳපොල කොටස විශාලවේ. ආයතන විශාල සංඛ්‍යාවකින් වෙළෙඳපොල සමන්විතවන විට එක් එක් ආයතනයට නිමිත්ත වෙළෙඳපොල කොටස කුඩාවේ. ආයතන කුඩා සංඛ්‍යාවකින් වෙළෙඳපොල සමන්විත වන විට එක් එක් ආයතනයට නිමිත්ත වෙළෙඳපොල කොටස විශාලවේ.

### 02. නිෂ්පාදිතයේ ස්වර්ශපය

කර්මාන්තය තුළ කටයුතු කරන ආයතනය නිපදවනු ලබන හෝ විකුණුනු ලබන හෝ හාන්ඩ් සුවිශේෂ එකක් හෝ සමඟාතිය හෝ ප්‍රහේදනයකින් යුත්ත එවා හෝ විය හැකිය. කර්මාන්තය තුළ නිපදවන හාන්ඩ් සමඟාතිය වන විට එක් එක් ආයතනයට තම නිෂ්පාදිතයේ මිල තනිව නිර්ණාය කළ තොහැකිය. එහෙත් කර්මාන්තය තුළ කටයුතු කරන එක් එක් ආයතනය නිෂ්පාදනය කරන හාන්ඩ්වල ප්‍රහේදනයක් පවතින විට එක් එක් ආයතනයට තම නිෂ්පාදිතයේ මිල නිර්ණාය කළ හැකිය. කර්මාන්තය තුළ තනි ආයතනයක් කටයුතු කරන විට තම නිෂ්පාදනයේ මිල තනිවම නිර්ණාය කළ හැකිය



03. අලුත් ආයතන වෙළෙඳපොලට ප්‍රවේශවීමටත් පවත්නා ආයතන වෙළෙඳපොලින් ඉවත්ව යාමටත් ඇති පහසු / අපහසුහාවය

බාධාවකින් තොරව ඕනෑම ආයතනයකට වෙළෙඳපොලට නිදහස් පිවිසීමේ නැකියාවද බාධාවකින් තොරව ඕනෑම ආයතනයකට වෙළෙඳපොලින් පිටව යාමේ නිදහසද තිබිය හැක. එසේම වෙළෙඳපොලවලට ආයතනවලට පිවිසීමේ බාධාද, වෙළෙඳපොලින් පිටව යාමේ බාධාද පැවතිය හැක.

04. වෙළෙඳපොලේ සිරින ආයතන අතර පවත්නා තරගයේ ස්වර්ෂපය

වෙළෙඳපොල තුළ ක්‍රියා කරන ආයතන අතර තරගයක් ඇත්ද? නැදේද? තරගයක් පවතින්නේ නම් එය මිල වෙනස්කම් වලට පමණක් සිමාවේද? නැතිනම් භාණ්ඩ ප්‍රහේදනය, ප්‍රවාරණය වැනි අතිශාත් මාධ්‍යයන් මස්සේ සිදුවේද යන්න මින් අදහස් වෙයි

## පූර්ණ තරගය (Perfect Competition)

- ❖ සම්පාදිය භාණ්ඩ නිපදවන, අභාධ පිවිසුමක් හා පිටවීමක් ඇති ආයතන රාජියකින් සමන්වීත වෙළෙඳපොල තත්ත්වය පූර්ණ තරගය ලෙස හැඳුන්වේ
- ❖ ආර්ථික විද්‍යාවේදී පූර්ණ තරගය පරමාද්‍රේගී සංක්ල්පයක් ලෙස භාඛාගෙන ඇත. ප්‍රායෝගික ලෝකයේ 100%ක් පූර්ණ තරගකාරී වෙළෙඳපොලවල් දක්නට තොලැබෙන අතර මිට ආසන්න තත්වයන් දැකිය හැකිය. නමුත් ප්‍රායෝගික ලෝකයේ ක්‍රියාත්මකවන වෙළෙඳපොල තත්වයන් භාඛාගෙනීම සඳහා පූර්ණ තරගකාරී වෙළෙඳපොල ආකෘතිය පිළිබඳ අවබෝධය ඉතා වැදුගත්වේ

## පූර්ණ තරගයේ ලක්ෂණ

01. නිෂ්පාදන සම්පාදනයේ මූලික ප්‍රාග්ධනය

ක්‍රේමාන්තයක නියාලි ආයතන සියල්ල මුළුමතින්ම සමාන වූ එකිනෙකට පූර්ණ ආදේශක වූ භාණ්ඩ නිෂ්පාදනය කිරීම සම්පාදනය භාණ්ඩ නිෂ්පාදනය කිරීම යන්නෙන් අදහස් කෙරේ

එම් නිසා ක්‍රේමාන්තයේ නියාලි එක් එක් ආයතන නිෂ්පාදනය කරන භාණ්ඩය වෙන් වෙන් වගයෙන් භාඛා ගෙනා නොහැක. මේවා මුළුමතින්ම එකිනෙකට සමාන වූ ආදේශක භාණ්ඩ වේ. කවර නිෂ්පාදකයෙකුගෙන් ඒවා මිලට ගත්තද නිෂ්පාදන අතර වෙනසක් ගැනුමිකරුවන් තොදි.

උඟ : - වී ගොවිනැන් යෙදී සිරින සියලුම ගොවීන්ගේ නිෂ්පාදිත එක සමානවීම



නිෂ්පාදිතය සමඟාතිය වන විට,

- එක් එක් සැපයුම්කරුවා නිපදවන භාණ්ඩ අතර හරස් ඉල්ලම් නම්භතාවය පූර්ණ නම්භ (අපරීමිතයක්)වෙයි
- වෙළඳ භාණ්ඩ ප්‍රවාරණයේ යෙදිය නොහැකි වේ
- මිල විශේෂතාය කිරීමෙහි බා සංරෝධකයක් ලෙස ක්‍රියා කිරීම

## 02. ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් විගාල සංඛ්‍යාවක් සිටීම

පූර්ණ තරගකාරී වෙළඳපොලක් ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් විගාල සංඛ්‍යාවකින් සමන්විත වේ.මේ නිසා එක් අයක් වෙළඳපොලේ සුලු කොටසක් නියෝජනය කරන බැවින් එක් ගැනුම්කරුවෙකුට හෝ විකුණුම්කරුවෙකුට මිල කෙරෙහි බලපෑමක් කළ නොහැකිය

## 03. පූර්ණ දුනුම

වෙළඳපොල තුළ කටයුතු කරන සෑම ඒකකයක්ම වෙළඳපොලේ සිද්ධාන්තේ කුමක්ද යන්න පිළිබඳ නිවැරදි අවබෝධයකින් යුත්තා තීරණ ගැනීමේ ක්‍රියාවලියේ යෙදි සිටී.විශේෂයෙන්ම වෙළඳපොල ඉල්ලම් හා සැපයුම් තත්ත්වයන්,මිල ගණන්,ලාභදායකත්වය,නිෂ්පාදන පිරිවැය,තාක්ෂණ්‍ය ආදී තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු පූර්ණ වශයෙන් පිරිවැයකින් තොරව ලබාගත හැකිවේ

## 04. වෙළඳපොල තුළ අඩා ප්‍රවේශය හා පිටවීම දැකිවේම

යම් පූර්ණ තරගකාරී ක්රේමාන්තයකට අයන් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා ඉදිරිපත් වීමට තව ආයතනවලට කිසිදු බාධාවක් නැත.එය අඩා පිටිසුම යන්නෙන් හැඳින්වේ.මිනිම නිෂ්පාදකයෙකුට තම නිෂ්පාදන සම්පත් තිදුනයේ සංවලනය කරමින් ක්රේමාන්තයට ඇතුළුවීමට හැක.ප්‍රවේශය සීමා කරන බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතා,නිනිමය බාධා කිසිවක් පූර්ණ තරගකාරී ක්රේමාන්තයක් තුළ ක්‍රියාත්මක තොවේ.ප්‍රවේශය සේම පිටවීමද පහසුවේ

## 05. පූර්ණ සාධක සංවලතාවය

පූර්ණ තරගකාරී වෙළඳපොලක් තුළ සම්පත් බාධාවකින් තොරව තුවමාරු කරගත හැකිවේ.එනම් ආයතනවල සැපයුම ඉල්ලමට අනුරූපව ගැලපීම සඳහා ඉල්ලම වැඩිවන විට ක්රේමාන්තයට අමතර සාධක සංවලනය වන අතර ඉල්ලම අඩුවන විට ක්රේමාන්තයෙන් පිටතට සාධක සංවලනය වේ



## 06. ප්‍රවාහන පිරිවැයක් රැහිත වීම

එක් එක් ආයතනය විසින් ප්‍රවාහන පිරිවැයක් දුරා ඇත්තාම් භාණ්ඩයේ මිල ආයතනයන් ආයතනයට වෙනස් වෙයි. එබැවින් පූර්ණ තරගකාරී වෙළෙඳපොලක කිසිදු ආයතනයක් ප්‍රවාහන පිරිවැයක් දුරා නොමැති බවට සැලකේ

## 07. ආයතනය මිල ගනුවෙක් වීම

පූර්ණ තරගකාරී වෙළෙඳපොලක ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් විශාල සංඛ්‍යාවක් සිටින නිසා එක් ගැනුම්කරුවෙකුගේ හෝ විකුණුම්කරුවෙකුගේ ක්‍රියා කළාපය වෙළෙඳපොල ක්‍රියාකාරීත්වය කෙරෙනි කිසිදු බලපෑමක් නොකරයි

වෙළෙඳපොල ඉල්ලුම හෝ සැපයුම වෙනස් කිරීමට එක් ගැනුම්කරුවෙකුට හෝ එක් විකුණුම්කරුවෙකුට කිසිදු හැකියාවක් නොමැත


පූර්ණ තරගකාරී නිෂ්පාදන ආයතනයකට මිල නිර්ණය කිරීමේ හැකියාවක් නොමැති අතර වෙළෙඳපොලේ නිර්ණය වූ මිල යටතේ අවශ්‍ය තරම් සැපයීමට ආයතනයට සිදුවේ

වෙළෙඳපොලේ පවතින මිල කෙරෙනි එක් ආයතනයකට කිසිදු බලපෑමක් කළ නොහැකි නිසාත්, වෙළෙඳපොලේ නිර්ණය වූ මිල යටතේ මූල්‍ය සැපයුම අමෙවි කරගත හැකි නිසාත් පූර්ණ තරගකාරී ආයතනයක් මිල ගනුවෙක් Price taker ලෙසින් හැඳුන්වේ

වෙළෙඳපොල මිල ගනුවෙකු සේ කටයුතු කිරීමට සිදුවන්නේ වෙළෙඳපොලේ සිටින සැම ආයතනයක්ම සම්පාදන භාණ්ඩ නිපදවීමත්, එක් ආයතනයක් මූල්‍ය වෙළෙඳපොල සැපයුමෙන් ඉතා සුළු කොටසක් පමණක් නිෂ්පාදනය කිරීමත් නිසාය

මේ නිසා පූර්ණ තරගකාරී ආයතනයක ඉල්ලුම් වකුද පහත දැක්වෙන පරිදි නිරස් අක්ෂයට සමාන්තර වූ සරල රේඛාවක් සේ පිහිටයි

### මිල(රුපියල්)



08. දිගු කාලීන සම්බුද්ධියේදී වෙළෙඳපොල තුළ සිටින සියලුම ආයතන ප්‍රාමාණික ලාභ පමණක් ලැබේම

- පුර්තා තරගකාරී වෙළෙඳපොලක කටයුතු කරන ආයතනයක් කෙටි කාලයේදී අති ප්‍රාමාණික ලාභ ඉපැයිමට ඉඩ ඇත
- එසේ ව්‍යවහාර් වෙනත් කර්මාන්තවල නිරතවන ආයතනය එකී ලාභ ඉපැයිම සඳහා පුර්තා තරගකාරී කර්මාන්තයට පිවිසේ
- එහි ප්‍රතිච්චය වශයෙන් කර්මාන්තයේ සැපයුම වැඩිවේ භාණ්ඩයේ මෙ අඩවි
- මේ නිසා පුර්තා තරගකාරී ආයතනවලට දිගු කාලයේදී ප්‍රාමාණික ලාභ පමණක් ඉපැයිමට හැකිවේ

### පුර්තා තරගකාරී වෙළෙඳපොල තත්ත්වයන් සඳහා උදාහරණ

- පිටකාවලේ ඇපල් වෙළෙඳපොල
- විශේෂ විද්‍යාල අසල ජායා පිටපත් වෙළෙඳපොල
- මේට් ටැක්සි රියලර්න්ගේ වෙළෙඳපොල
- ඇතැම් කෘෂි කාර්මික වෙළෙඳපොලවල්

ඛණ්ඩා :- ඩී.විජිත්සා, බුලත්, බඩි ඉරිග

### **එකාධිකාරී වෙළෙඳපොල (Monopoly)**

- ❖ තනි විකුණුම්කරුවක් හෝ නිෂ්පාදකයෙකු හෝ සිටින කර්මාන්තයක් එකාධිකාරය වශයෙන් භැඳින්වේ. මෙය පුර්තා තරගයේ ප්‍රතිච්චයේද තත්ත්වයයි
- ❖ එකාධිකාරයේ ආයතනයන් කර්මාන්තයන් යන දෙකම එකක් වේ. එහෙයින් ආයතනයන් කර්මාන්තයන් අනන්‍ය වේ

### **එකාධිකාරී වෙළෙඳපොලක ලක්ෂණ**

#### 01. නිෂ්පාදිතය සුවිශේෂී වීම


එකාධිකාරී වෙළෙඳපොලක අමෙරිකානු භාණ්ඩයක් සඳහා කිවිටු ආදේශක නොමැත. ඒ හා සමාන භාණ්ඩ නිෂ්පාදනය කරන වෙනත් නිෂ්පාදකයෝ නොමැති වීම එයට හේතුවයි

එහෙයින් පාරිභෝගිකයන්ට තෝරීමට අවකාශයක් නොමැත



අභාළ නිෂ්පාදිතය බ්‍රාගත හැක්සේ එකම නිෂ්පාදකයෙකුගේ පමණි. ඒ නිසා නිෂ්පාදකයාට වෙළෙඳපොල තුළ ඒකාධිකාරී බලයක් නිමිවේ. මේ ඒකාධිකාරී බලය නිසා තම නිෂ්පාදිතයේ මිල නිර්ණය කිරීමට නිෂ්පාදකයාට හැකියාව ලැබේ

ඒ නිසාම ඒකාධිකාරී ආයතනයක් මුහුණුදෙන ඉල්ලම් වකුය පුර්ණ තරගකාරී ආයතනයක මෙන් නොව මිල අඩු වැඩි කිරීමේ හැකියාව ආයතනයට ඇති බව පෙන්වන වමේ සිට දකුණාට බැඳුම් වන රේඛාවකි



## 02. එක් ආයතනයක් පමණක් නිෂ්පාදනයේ නිර්තවීම

එක් ආයතනයක් පමණක් නිෂ්පාදනයේ නිර්තවන විට ආයතනයන්, කර්මාන්තයන් යන දෙකම එකම ඒකකයක් බවට පත්වේ

එසේ වන විට තරගකාරීන්ට වයක් ඇති නොවේ

**උදා -:** ජල සම්පාදනය, විදුලි බල සම්පාදනය, සිගරුරී නිෂ්පාදනය, දුම්බිය බාවනය

## 03. කර්මාන්තයට ප්‍රවේශවීමට එරෙහි බාධක පැවතීම

නව ආයතනවලට කර්මාන්තය තුළට ප්‍රවේශ වීම වළක්වාලනු ලබන විවිධ බාධා ඒකාධිකාරී වෙළෙඳපොලක් තුළ දැකිය හැකිවේ

එම බාධක අතුරේන් ඇතරම් ඒවා ස්වභාවික බාධක වන අතර ඇතැම් ඒවා කෘතිම බාධක වේ



ස්වභාවික බාධා

## 01. ප්‍රධාන අමුදුවා පිළිබඳ නිමිකම

අභ්‍යන්තරී නිෂ්පාදන සඳහා යොදාගෙන ලබන මූලික අමුදුවා පිළිබඳ නිමිකම කිසියම් එක් පුද්ගලයෙකු තනිව නිමිකර ගැනීමෙන්, එම භාණ්ඩය නිෂ්පාදනය කිරීමට වෙනත් ආයතනවලට ඇති හැකියාව වලක්වාලය හැකිය

## 02. පරිමානානුකූල පිරිමැසුම් දක්නට ලැබේම

කිසියම් ආයතනයක නිෂ්පාදනය වැඩි කරන විට පරිමානානුකූල පිරිමැසුම් හට ගෙනි නම් අඩුවන පිරිවැය තත්ත්වයක් යටතේ භාණ්ඩ නිෂ්පාදනය කළ හැකිය

මෙවැනි තත්ත්වයක් තුළ එක් නිෂ්පාදකයෙකුට වෙළෙඳපොලේ ස්වභාවික ඒකාධිකාරයක් ගොඩනගා ගත හැකිවේ

තර්ගකරුවෙකුට එම වෙළෙඳපොලට ඇතුළු වීම පහසු නොවේ

දැනටමත් වෙළෙඳපොලේ සිරින ආයතන විසින් මුළු වෙළෙඳපොලටම අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය කුමයෙන් පහළ වැවෙන සාමාන්‍ය පිරිවැයක් යටතේ නිපදවීමේ හැකියාව ඇති බැවිනි

අලුතින් කර්මාන්තයට ඇතුළුවන ආයතනයකට නම නිමැවුම දැනට වෙළෙඳපොලේ සිරින ආයතනය අයකරන මේලට වඩා අඩු මේලකට සැපයීමට අපහසුවේ

මෙවැනි ඒකාධිකාරයක් ස්වභාවික ඒකාධිකාරයක් ලෙස හඳුන්වනු ලැබේ

කෘතිම බාධා

## 01. රුජය මගින් පනවන නීතිමය බාධා

උදා -: ශ්‍රී ලංකාවේ දුම්රිය අධිකාරිය, විදුලි බල මණ්ඩලය, නැපැල් කාර්යාල

## 02. ස්වාධිකාර භා ප්‍රකාශන අධිතිය යටතේ නිෂ්පාදන නිමිකාරත්වය සිමා කිරීම



04. වෙළෙඳපාල තොරතුරු අප්‍රේත්‍රා විම හා පිරිවැයකින් තොරව ලබාගත නොහැකි විම

ඒකාධිකාරී ආයතනයක් නිපදවන භාණ්ඩ සම්බන්ධ වෙළෙඳපාල තොරතුරු වෙනත් නිෂ්පාදන ආයතනවලට පිරිවැයකින් තොරව ලබාගත නොහැක

වෙළෙඳපාලට පිවිසීමට ගක්නිය ඇති නව ආයතන හැඳින්වෙන්නේ විහව ආයතන ලෙසය. එම විහව ආයතනවලට වෙළෙඳපාලට පැමිණීම සඳහා තොරතුරු ලබාගැනීමට නොහැකිවන විට එකී ආයතනවලට වෙළෙඳපාලට පිවිසීමට හැකියාවක් තොලැබේ

සිගරටි නිෂ්පාදනය, අශතැම් බිස්කට් වර්ග නිෂ්පාදනය, විදුලි බලය බෙඳා හැරීම යන ආදි ක්ෂේත්‍රවල ඒකාධිකාරී ආයතන බිහිව ඇත්තේ විහව ආයතනවලට තොරතුරු පූර්තා වශයෙන් ලබාගත නොහැකි විම නිසාය

ඒකාධිකාරී වෙළෙඳපාල නත්ත්‍යන් සඳහා උදාහරණ

- ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
- ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය
- ශ්‍රී ලංකා මහ බැංකුව
- ලංකා ක්ලියර් (පෝද්ගලික) සමාගම
- සීමාසභිත ලංකා දුම්කොළ සමාගම

### ස්වභාවික ඒකාධිකාරය (Natural Monopoly)

යම් ආයතනයක් වැඩිවන පරිමාත්‍යුකුල එම නිමිකරගෙන නිබෙන විට දිගු කාලයේදී නිෂ්පාදනය වැඩි කරන්ම සාමාන්‍ය පිරිවැය පහළ වැට්ටීම හේතුවන් වෙනත් ආයතනවලට එකී කර්මාන්තයට පිවිසීමට නිබෙන ඉඩකඩ ගිලිනි යාම හෝ තරගකාරී ආයතනවලට වෙළෙඳපාලේ රුදීසිටීමට නොහැකි විම හෝ හේතුවන් බිහිවන ඒකාධිකාරය ස්වභාවික ඒකාධිකාරය ලෙස හැඳින්වේ

### අප්‍රේත්‍රා තරගය (Imperfect Competition)

සැබෑ ලෝකයේ ව්‍යාපාර ආයතන ක්‍රියාත්මක වන්නේ පූර්තා තරගය හා ඒකාධිකාරය යන ව්‍යාපාරික අන්ත දේශ අතරය

එම ව්‍යාපාරික තත්ත්ව හඳුන්වන්නේ අප්‍රේත්‍රා තරගය ලෙසය

මෙම ව්‍යාපාර ආයතන මිල ගනුවන් තොවන බැවින් ඒවා පූර්තා තරගකාර තොවේ. එසේම කර්මාන්තය එකී ආයතනයකට වඩා වැඩි සංඛ්‍යාවකින් සම්බන්ධවන නිසා ඒවා ඒකාධිකාරී ද තොවේ



එහෙත් මෙම ආයතන නිෂ්පාදනය කරන භාණ්ඩවල මිල තීරණය කිරීමේ ගක්තිය එම ආයතන සතුය. ඒ නිසා ඒවා ඒකාධිකාරී වේ. නවද මෙම ආයතන අතර තරගයක් පවතී. ඒ නිසා ඒවා තරගකාරී වෙයි

ඒ අනුව අප්‍රේරණ තරගය ප්‍රධාන කොටස් දෙකකට බෙදේ

1. ඒකාධිකාරී තරගය
2. කතිපයාධිකාරය

### ❖ ඒකාධිකාරී තරගය (Monopolistic & Competition)

ඒකාධිකාරී තරගය යන,

සැපයුම්කරුවන් රාජියකින් සමන්විත වන ප්‍රහේදින භාණ්ඩ අමෙවී කරන අඛාධ පිවිසුමක් සහ පිටවුමක් පවතින වෙළෙඳපොල ව්‍යුහයයි

පූර්ණ තරගය භා ඒකාධිකාරය යන වෙළෙඳපොල තත්ත්වයන්හි සංකලනයකින් ඒකාධිකාරී තරග වෙළෙඳපොල ව්‍යුහය බිජිවී. ප්‍රායෝගික ලෝකයේ දැකිය හැකි බොහෝ වෙළෙඳපොලවල් අයත්වන්නේ මෙම වෙළෙඳපොල ව්‍යුහය යටතටය

#### ඒකාධිකාරී තරගයේ ලක්ෂණ

01. ආයතන විශාල සංඛ්‍යාවකින් කර්මාන්තය සමන්විතවේ

පූර්ණ තරගයේදී මෙන් ආයතන විශාල සංඛ්‍යාවක් ඒකාධිකාරී තරග වෙළෙඳපොලක නොසිටියත්, සැලකිය යුතු තරම් ආයතන සංඛ්‍යාවකින් කර්මාන්තය සමන්විතවේ

ඒ නිසා කර්මාන්තයේදී තීරණය වන මිල යටතේ කටයුතු කිරීමට ආයතනවලට සිදුවේ ආයතන විශාල සංඛ්‍යාවකින් කර්මාන්තය සමන්විත වුවත්, එක් එක් ආයතනය කටයුතු කරන්නේ ස්වාධීනවය

එක් එක් ආයතනයේ කටයුතු සම්බන්ධයෙන් අනෙකුත් ආයතන සැලකිල්ලක් නොදැක්වීම එයට හේතුවයි

තරගකාරී ආයතනවල මිල භා තිමැවුම වෙනස් කිරීම කෙරෙහි සෙසු ආයතන උනන්දුවක් නොදැක්වයි ආයතන විශාල සංඛ්‍යාවක් වෙළෙඳපොල තුළ සිටින හෙයින් එක් ආයතනයකට වෙළෙඳපොල මිල හෝ සැපයුම් ප්‍රමාණය හෝ කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කළ නොහැක



## 02. ප්‍රහේදනය කරන ලද භාණ්ඩ නිෂ්පාදනය කිරීම

නිෂ්පාදිත ප්‍රහේදනය යනු, සැම ආයතනයක්ම තමා විසින් සපයන භාණ්ඩය අවශ්‍ය සැපයුම්කරුවන්ගෙන් වෙන්කොට වෙනස් වූ භාණ්ඩයක් වශයෙන් වෙළෙඳපොලට ඉදිරිපත් කිරීමයි

ල්කාධිකාරී තරගය යටතේ නිපදවන භාණ්ඩ සමඟාතිය නොවේ. භාණ්ඩ එක සමාන ව්‍යවත් ඒවා අතර අසමානකම් පවතින බවට පාරිභෝගිකයන් තුළ විශ්වාසයක් ඇති කිරීමට ආයතන උත්සාහ කරයි. එක් එක් ආයතන නිපදවන භාණ්ඩ කිරීම් ආදේශක ව්‍යවත් නිෂ්පාදනවල පවතින ප්‍රහේදන නිසා ඒවා පූර්ණ ආදේශක නොවේ

ල් නිසා තරගකාරී නිෂ්පාදකයින් අතට තම වෙළෙඳපොල කොටස පත්වීමකින් තොරව නිෂ්පාදනයේ මෙ ඉහළ නැංවීමටත්, මෙ අඩු කිරීමෙන් විකුණුම් වැඩිකර ගැනීමටත් ඒකාධිකාරී තරගයට මුහුණාදන ආයතනවලට හැකිය

ල් නිසා ඒකාධිකාරී තරග ආයතනයක් මුහුණාදන්හේ වමේ සිට දකුණාට බෑංචුම් වන ඉල්ලුම් වතුයකටය

ල්කාධිකාරී තරගයේ ආයතනයක් පහත සඳහන් ක්‍රම ඔස්සේ භාණ්ඩ ප්‍රහේදනය පවත්වාගෙන යයි

### ✓ භාණ්ඩයේ ගුණාත්මක තත්ත්වය

එනම් එක් එක් ආයතන විසින් වෙළෙඳපොලට ඉදිරිපත් කරන භාණ්ඩ වෙන්කොට දැක්වීමට නොනික වශයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග වේ

**උග්‍ර :-** භාණ්ඩයේ හැඩිය, විශ්වාසනීයත්වය, ක්ලූපැවැන්ම හා පාරිභෝගිකයාට සැපයෙන සේවාවේ තත්ත්වය

### ✓ භාණ්ඩයේ මෙල

භාණ්ඩ ප්‍රහේදනය නිසා ආයතනයකට මෙ නිර්ණය කිරීමේ හැකියාවක් ඇත. එක් එක් ආයතනයෙන් සැපයෙන භාණ්ඩයේ නො සේවාවේ මෙ එකිනෙකට වෙනස් විය හැක

### ✓ අමෙවිකරණය



## 03. අබාධ ප්‍රවේශය හා අබාධ පිටතුම

පුර්ණ තරගයේදී මෙන්ම ඒකාධිකාරී තරගයේදී ද ව්‍යාපාර ආයතනවලට කර්මාන්තයට ඇතුළු වීමත්, කර්මාන්තයන් පිටත් යාමටත් නිදහස තිබේ

එම නිසා ඒකාධිකාරී තරගයේ යෙදී සිටින ආයතන අධි ප්‍රාමාණික ලාභ උපයන විට නව ආයතන කර්මාන්තයට පිවිසේ. එසේම ඒකාධිකාරී තරගයේ යෙදී සිටින ආයතන අලභ ලබන විට කර්මාන්තයන් පිටත යයි

## 04. තොරතුරු අපුර්ණ විම

ඒකාධිකාරී තරගකාරී වෙළෙඳපොලක තොරතුරු පිරිවැයකින් තොරව පහසුවෙන් ලබාගත තොහැක

ඒකාධිකාරී තරගය වෙළෙඳපොල තත්වයන් සඳහා උදාහරණ

- ❖ ආපනාගාලා
- ❖ ඉන්ධන පිරුවුම්හල්
- ❖ සිල්ලර වෙළෙඳස්ල
- ❖ රේඩිපිලි වෙළෙඳස්ල
- ❖ පාවහන් අමෙවිස්ල

**කතිපයාධිකාරය (Oligopoly)**

මුළු වෙළෙඳපොලම නිෂ්පාදකයන් අත්‍යාවස්සක් විසින් මෙහෙයවනු ලබන, ප්‍රහේදනය වූ හෝ ප්‍රහේදනය තොවූ හාන්ඩ අමෙවි වන වෙළෙඳපොල ව්‍යුහයයි

කතිපයාධිකාරයේ ලක්ෂණ

## 1. ආයතන සංඛ්‍යාව අත්‍යාවස්සක් විම

කතිපයාධිකාර වෙළෙඳපොලක සැපයුම අතිශය සීමිත සැපයුම්කරුවන් ප්‍රමාණයක් අතර බෙදා ගොස් ඇත

වෙළෙඳපොල තුළ ඇත්තේ ඉතා සීමිත ආයතන ප්‍රමාණයකි



## 2. ප්‍රවේශය බාධාකාරී වීම

කතිපයාධිකාරී වෙළෙඳපොලකට පිවිසීම වලකන ස්වභාවික හා කෘතිම බාධා පවතී

උදාහරණ - : පරීමාණානුකුල පිරිමැසුම් වාසි, උපායමාර්ගික ක්‍රියා, නිතිමය සීමා, කිරීතිනාමය, ර්ජයේ ගිවිසුම්

## 3. වෙළෙඳපොල ආධිපත්‍යය

ආයතන සංඛ්‍යාව අනෙකුස්සක් වීම නිසා එක් ආයතනයකට වෙළෙඳපොලෙන් නිමිවන කොටස විශාල වේ ඒ නිසාම සම් ආයතනයක්ම වෙළෙඳපොල තුළ ප්‍රබල සහ්තම් නාම සහිතව විශාල බලයක් නිමිකරුගෙන සිටී

## 4. ආයතන අතර දුඩී අනෙක්න් රැඳීයාවක් පැවතීම

ආයතන සංඛ්‍යාව අනෙකුස්සක් වීම සහ සම ආයතනයක්ම වෙළෙඳපොල තුළ විශාල බලයක් නිමිකරුගෙන සිටීම නිසා ඔවුන් අතර දුඩී අනෙක්න් රැඳීයාවක් දක්නට ලැබේ

එනම් එක් ආයතනයක ප්‍රතිපත්ති හා උපාය මාර්ග අනෙක් ආයතනය කෙරෙනි සාප්‍රෝටම බලපාන බැවින් මෙවැනි වෙළෙඳපොලක ස්වාධීන තීරණාගැනීම අවදානම් වේ

ඒ නිසා කතිපයාධිකාරී වෙළෙඳපොලක කටයුතු කරන ආයතන බොහෝ විට විධිමත් ලෙස හෝ නොවිධිමත් ලෙස ඔවුනෙටුවන් අතර සහයෝගීතාවය ඇති කර ගනීමත් අන්තර්කාරී තරග හැසිරීම් රටාව අඩු කර ගැනීමට සාමූහිකව කටයුතු කරයි

සියලුම ආයතන එකතුවේ ඒකාධිකාරී වෙළෙඳපොලක් ලෙස කටයුතු කිරීමටද හැකියාව ඇත. නිත්‍යානුකුලව ඇති කර ගන්නා මෙවැනි ගිවිසුමක් කාවලයක් ලෙස හැඳින්වේ

## 5. නිෂ්පාදිතය සමඟාතිය ව්‍යවත් හෝ නා ප්‍රහේදනය ව්‍යවත් හෝ විය හැකිය

## 6. තියුණු ප්‍රවාරණයක් පැවතීම

බොහෝමයක් කතිපයාධිකාරී ආයතන නොමිල තරගය පවත්වා ගන්නා අතර එහිදී ප්‍රහේදනය ගෙන්තිමත් කිරීම සඳහා ප්‍රවාරණය ප්‍රබලව යොදා ගැනී



## කතිපයාධිකාරී වෙළුඳපොල තත්ත්වයන් සඳහා උදාහරණ

- ❖ ප්‍රවෘත්ති පත්‍ර
- ❖ සිමෙන්ති නිෂ්පාදනය
- ❖ රැසවාහිනී සේවා
- ❖ කිරීමේ කර්මාන්තය
- ❖ දුරකථන සන්නිවේදන සේවා
- ❖ සිසිල් බීම

❖ ස

— පිරි  
වට  
පළදස  
ල

වෙළුඳපොල් ස්වරුපය	ආයතන සංඛ්‍යාව	කර්මාන්තයට ප්‍රමේණ විම	නිශ්චයාදීය ස්වභාවය	නිදුසුන්	ආයතනය මූලුණ දෙන ඉල්ලම් විශාල
දුරකථන හරහය	අනිවිශාල වේ.	මාධ්‍ය රැකිණ වේ.	යම්පාමිය හා එවියායි.	වි විවුරේදු, විවිජ්‍යා සැරවී, ආයතන ලක්ෂණ ඇති	නිර්ය අස්ථායට ගම්පනුව වේ. ආයතනයට මිල සෙවකි.
ඒකාධිකාරීය	එන් ආයතනයන් පම්පී.	මාධ්‍ය යැකිණ වේ.	දුට්ටෝ වූවකි.	දුම්බිජ සේවා, ජල යම්පාදනය, විදුලි මිල සැපයීම්.	පහළට බිඳුම් වේ. ආයතනයට මිල සෙවකි සැලකිය යුතු බෙඟුම් හළ ගැනී ය.
ඒකාධිකාරී හරහය	විශාල වේ.	මාධ්‍ය රැකිණ වේ.	ප්‍රෙන්ද්‍රනය වූවකි.	ආපන ගාලා, සිලුර හැඩි, මාන්‍ය සාර්පු	පහළට බිඳුම් වේ. එගෙන් සාලේස් විශයෙන් හම්බනාව එළි ය. මිල සෙවකි බෙඟුම් හළ ගැනී ය.
ඒකාධිකාරීය	අනෙකුතායිනි.	මාධ්‍යකාරී වේ.	ප්‍රෙන්ද්‍රනය තු ගෙරු ප්‍රෙන්ද්‍රනය හොඳු ගෙරු රිවා වේ.	ප්‍රවිත් පත්, රුපවාහිනී සේවා, ගැස්, මාන්ඩ බැංසු	පහළට බිඳුම් වේ. සාලේස් විශයෙන් අනුම්‍ය වේ. එගෙන් මිල සෙවකි නිර්ජ්‍යාරයෙන් දැක්වන ප්‍රතිචාර මින රඳා පවතී.



පුර්ණ තරගකාරී ආයතනයක් සහ කර්මාන්තය කෙටි කාලයේ දී හැඳිරෙන ආකාරය විමසා බලයි.


පුර්ණ තරගකාරී ආයතනයක ඉල්ලුම් වකුය හා වෙළෙඳපාල ඉල්ලුම් වකුය

පුර්ණ තරගකාරී ආයතනයක ඉල්ලුම් වකුය	වෙළෙඳපාල ඉල්ලුම් වකුය
-----------------------------------	-----------------------




- සම්පූර්ණ හාන්ඩ් නිපදවීම
- එක් ආයතනයක් මුළු වෙළඳපොල සැපයුමෙන් ඉතා සූල කොටසක් නිපදවීම
- මේ නිසා පුර්ණ තරගකාරී නිෂ්පාදන ආයතනයක් මිල ගනුවනු : ජරස්ස් ඕනෑර්\* ලෙස සැලැකේ.
- පුර්ණ තරගකාරී නිෂ්පාදන ආයතනයකට වෙළඳපොල මිල සඳහා බලපෑම් කළ නොහැක.
- නමුත් පවතින මිලට ඔහුම ප්‍රමාණයක් අලෙවී කර ගත හැකිය.

මේ නිසා පුර්ණ තරගකාරී ආයතනයක ඉල්ලුම් වකුය තිරස් අක්ෂයට සමාන්තර වූ සරල රේඛාවක ආකාරයට පිහිටයි. (පුර්ණ නම් ඉල්ලුම් වකුය)




- පුර්ණ තරගකාරී නිෂ්පාදන ආයතන රැසක් එකතු වී වෙළඳපොල (ක්රෝමාන්තය) සඳහා ඇත.
- පුර්ණ තරගකාරී ක්රෝමාන්තයට හාන්ඩ් ආයතනයක මිල තිරනාය කිරීමට හැකි ය.
- මේ නිසා පුර්ණ තරගකාරී ක්රෝමාන්තයේ ඉල්ලුම් වකුය වමේ සිට දකුනාට පහළට බැවුම් වන්නකි.



පුර්ණ තරගකාරී ක්රෝමාන්තයක සහ ආයතනයක ඉල්ලුම් වතු අතර පවතින සම්බන්ධතාව





- ඉහත් රුපසටහන මගින් කර්මාන්තයේ ඉල්ලම් වකුයන් B රුපසටහන මගින් ආයතනයේ ඉල්ලම් වකුයන් පෙන්වුම් කරයි
- $S_M$  මගින් කර්මාන්තයේ සැපයුම් වකුයන්  $D_M$  මගින් කර්මාන්තයේ ඉල්ලම් වකුයන් පෙන්වුම් කරයි
- කර්මාන්තයේ තීරණය වී ඇති සමතුලිත මිල  $P_0$  වේ
- ආයතනවල නිෂ්පාදන මෙම  $P_0$  මිලට අලෙවි කර ගත හැකි ය.
- මෙම නිසා ආයතනයේ ඉල්ලම් වකුය පූර්ණ නම් එකක් වන අතර (B) රුප සටහනෙහි D වකුයන් එම ඉල්ලම් වකුය පෙන්වුම් කෙරේ.
- ආයතන මුහුණ දෙන මිල වෙනස් වන්නේ කර්මාන්තයේ ඉල්ලම් සැපයුම වෙනස් ව්‍යව හොත් පමණි.

උදාහරණ :

- කර්මාන්තයේ සැපයුම ස්ථාවර ව තිබිය දී ඉල්ලම වැඩි ව්‍යව හොත් සමතුලිත මිල ඉහළ යයි. ඒ අනුව ආයතනවලට ලැබෙන මිල ද ඉහළ යයි

පූර්ණ තරගකාරී නිෂ්පාදන ආයතනයකට කෙටි කාලයේ දී සංරෝධික දෙකකට මුහුණ දීමට සිද වේ.

එනම් ,

1. මිල ගනුවකු ලෙස කටයුතු කිරීමට සිදු වීම.
  2. ආයතනය සතු ව පවතින තාක්ෂණ්‍ය හා බාර්තාව මත කටයුතු කිරීමට සිදු වීම.
- මෙම සංරෝධක දෙකක යටතේ කටයුතු කිරීමේ දී වැදගත් තීරණ දෙකක් ගැනීමට ආයතනයට සිදු වේ.
- 1 නිෂ්පාදනයේ තව දුරටත් රැඳී සිටිනවා ද? නො එසේ නම් ආයතනය වසා දුමනවා ද?
  - 2 නිෂ්පාදනයේ තව දුරටත් රැඳී සිටිමට තීරණය කළ නොත් කොපමතා හාන්ස් ප්‍රමාණයක් නිපදවනවා ද?
- ආයතනය වසා නො දුමා තව දුරටත් නිෂ්පාදනයේ රැඳී සිටිමට තීරණය කළ නොත් පූරීණ තරගකාරී නිෂ්පාදන ආයතනයට සිය ප්‍රශ්නයේ නිමැවුම තීරණය කිරීමට විශ්ලේෂණ කුම 2ක් හාවත කළ හැකි ය
1. මුළු අයහාර - මුළු පිරිවැය ප්‍රවේශය
  2. ආන්තික අයහාර - ආන්තික පිරිවැය ප්‍රවේශය

## 1. මුළු අයහාර - මුළු පිරිවැය ප්‍රවේශය

මුළු අයහාරය හා මුළු පිරිවැය අසුරිත් ආර්ථික ලාභ ගණනය කොට ආර්ථික ලාභ වැඩි ම නිමැවුම ප්‍රශ්නයේ නිමැවුම ලෙස තෝරා ගැනීම මුළු අයහාර හා මුළු පිරිවැය ප්‍රවේශය මගින් සිදු කරයි.

❖ මුළු අයහාරය හෙවත් අමෙවී ආදායම

$$\text{මුළු අයහාරය} = \text{හාන්ස්} \times \text{මිල} \times \text{ප්‍රමාණය}$$

$$TR = P \times Q$$

❖ මුළු පිරිවැය

$$\text{මුළු පිරිවැය} = \text{මුළු ස්ථාවර පිරිවැය} + \text{මුළු විවෘත පිරිවැය}$$

$$TC = TFC + TVC$$

❖ ආර්ථික ලාභය




ආර්ථික ලාභය - මුළු අයනාරය - මුළු පිරිවැය

$$\Pi = TR - TC$$

නිමැවුම (දිනකට ඒකක)	මුළු අයනාරය (රු.)	මුළු පිරිවැය (රු.)	ආර්ථික ලාභ (රු.)
0	0	20	-20
1	20	36.8	-16.8
2	40	52.8	-12.8
3	60	68.0	-80
4	80	80.0	0
5	100	90.4	9.6
6	120	101.6	18.4
7	140	114.4	25.6
8	160	128.0	32.0
9	180	146.4	33.6
10	200	168.0	32.0
11	220	196.0	24.0
12	240	240.0	0

- මෙහි දී වෙළෙඳපොලේ නිර්ණය වී ඇති භාණ්ඩ ඒකකයක මිල රුපියල් 20/- ලෙසින් සැලකිල්ලට ගෙන ඇති.
- සංඛ්‍යා සටහනට අනුව මුළු අයනාරයෙන් මුළු පිරිවැය අඩු කිරීමෙන් ආර්ථික ලාභ බඩා ගෙන ඇති අතර වැඩි ම ආර්ථික ලාභය රුපියල් 33.60කි.
- එම නිසා පූර්ණ තරගකාරී ආයතනය ආර්ථික ලාභය වැඩි ම නිමැවුම මට්ටම වන නිමැවුම ඒකක 9 ප්‍රශ්නේන් නිමැවුමක් සේ තෝරා ගනි
- ඉහත සංඛ්‍යා ලේඛන සටහනේ දැක්වෙන තොරතුරු පහත ආකාරයට ප්‍රස්ථාර සටහනක් මගින් ඉදිරිපත් කළ හැකි ය





ඉහත ප්‍රස්ථාර සටහනට අනුව A සහ B ලක්ෂයන්හි දී මුළු අයනාර වකුය මුළු පිරිවැය වකුය පේදනය කරයි. ඒ අනුව A සහ B ලක්ෂයන්හි දී ආර්ථික ලාභ ගුනය වේ.

- A ලක්ෂයට පහළ කොටසේ දී මුළු අයනාර වකුයට වඩා ඉහලින් මුළු පිරිවැය වකුය ගමන් කරයි. එම ප්‍රදේශයේ දී ආර්ථික ලාභ සහන අගයක් ගනී
- B ලක්ෂයට ඉහළ කොටසේ දී මුළු අයනාර වකුයට වඩා ඉහලින් මුළු පිරිවැය වකුය ගමන් කරයි. එම ප්‍රදේශයේ දී ද ආර්ථික ලාභ සහන අගයක් ගනී
- A හා B අතර ප්‍රදේශයේ දී මුළු පිරිවැයට වඩා ඉහලින් මුළු අයනාර වකුය ගමන් කරයි. එම නිසා A හා B අතර ප්‍රදේශය ආර්ථික ලාභ සහිත ප්‍රදේශයක් වේ.
- පූර්ණ තරගකාර ආයතනය ආර්ථික ලාභ සහිත ප්‍රදේශයේ දී තම ප්‍රශ්නයේ නිමැවුම් මට්ටම වශයෙන් තෝරා ගන්නේ වැඩි ම ආර්ථික ලාභ පවතින අවස්ථාව සි
- රුප සටහනේ N – M දක්වා ලමිඹක දුරටත් වැඩිම ආර්ථික ලාභ දැක් වේ. ඒ අනුව රුපියල් 33.60 වැඩි ම ආර්ථික ලාභය සි.
- මේ නිසා වැඩි ම ආර්ථික ලාභ පවතින ඒකක 9 කෙටි කාලයේ දී ප්‍රශ්නයේ නිමැවුම් මට්ටම සේ තෝරා ගනී.

## 2. ආන්තික අයනාර - ආන්තික පිරිවැය ප්‍රවේශය ( $MR = MC$ )

මෙහිදී නිෂ්පාදන ආයතනයේ ආන්තික අයනාරය හා ආන්තික පිරිවැය පදනම් කර ගෙන ලාභ ගණනය කිරීම සිදු වේ. ඒ අනුව යම් අවස්ථාවක ආන්තික අයනාරය ආන්තික පිරිවැයට සමාන වන නිමැවුම් මට්ටම ප්‍රශ්න නිමැවුම සේ තෝරා ගෙනි.

### ආන්තික අයනාරය

- නිමැවුම එක් ඒකකයකින් වැඩි කරන විට ආයතනයේ මුළු අයනාරයට අලුතෙන් එකතු වන ප්‍රමාණය ආන්තික අයනාරය ය
- මුළු අයනාරයේ වෙනස නිමැවුමේ වෙනසින් බෙදීමෙන් ආන්තික අයනාරය ලබා ගත හැකි ය

$$wdka;sl whNdrh = uq; whNdrfha f jki - ksujqfi f jki$$

$$MR = \frac{\Delta TR}{\Delta Q}$$

උදාහරණ:-

<u>නිමැවුම එකක (Q)</u>	<u>මුළු අයනාරය (රු) TR</u>
10 12 12 ] 2	100 200 200 ] 100

$$MR = \frac{100}{2} = 50$$

අභ්‍යන්තර රුපය

- නිමැවුම එක් ඒකකය බැගින් වැඩි කරන විට මුළු පිරිවැයට අලුතෙන් එකතු වන ප්‍රමාණය ආන්තික පිරිවැය යි.
- මුළු පිරිවැයේ වෙනස නිමැවුමේ වෙනසින් බෙදීමෙන් ආන්තික පිරිවැය ලබා ගත හැකි ය



ආන්තික පිරිවැය = මුළු පිරිවැයේ වෙනස - නිමවුමේ වෙනස

$$MC = \frac{\Delta TC}{\Delta Q}$$

ලදාහරණ :

නිමවුම් ඒකක (Q)

20 }  
30 }

$$MC = \frac{200}{10}$$

$$= 20$$

මුළු පිරිවැය (රු) TC

300 }  
500 }


- පුර්ණ තරගකාරී ආයතනයකට පැවරැණු මිලක් යටතේ කටයුතු කිරීමට සිදුවන නිසා පුර්ණ තරගකාරී ආයතනයක මිල සාමාන්‍ය අයනාරයට සහ ආන්තික අයනාරයට සමාන :අ්‍යුවිසා\* වේ. මෙය පහත සංඛ්‍යා නිදුසුන අසුරින් ලෙස පැහැදිලි කළ හැකි ය.

m%udKh (Q)	ñ, ^P&	uq; whNdrh ^TR&	idudkH whNdrh ^AR&	wdka;sl whNdrh ^MR&
---------------	--------	--------------------	--------------------------	---------------------------



0	25	0	0	-
1	25	25	25	25
2	25	50	25	25
3	25	75	25	25
4	25	100	25	25

- එහි දී භාණ්ඩයේ මිල රුපියල් 25 ලෙසින් සැලකිල්ලට ගෙන ඇත
- මිල රුපියල් 25ක් සේ ස්ථාවර ව පවත්නා බැවින් එය සාමාන්‍ය අයනාරයට සහ ආන්තික අයනාරයට සමාන වේ
- පූර්ණ තරගකාරී ආයතනයේ මිල = සාමාන්‍ය අයනාරය = ආන්තික අයනාරය :ප්‍රශ්න එස්ස්\* වන බැවින් එම තත්ත්වය පහත ආකාරයට ප්‍රස්ථාර සටහනක් මගින් දැක්වීය හැකි ය




- කෙටි කාලයේ දී පූර්ණ තරගකාරී නිෂ්පාදන ආයතනයක් ආන්තික අයනාරය ආන්තික පිරිවයට සමාන වන විට දී සමත්විතතාවට පත්වෙමින් ප්‍රශ්නය නිමැවුම තෝරා ගන්නා ආකාරය පහත පරිදි සංඛ්‍යා සටහනක් හා ප්‍රස්ථාර සටහනක් අභ්‍යන්තරී පැහැදිලි කළ හැකි ය



නිමැවුම (Q)	මුළු අයනාරය ^TR&	මුළු පිරිවැය ^TC&	ආන්තික අයනාරය ^MR&	ආන්තික පිරිවැය ^MC&	ආර්ථික ලාභය ^TR - TC&
6	120	101.6		12.8	18.4
7	140	114.4	20	13.6	25.6
8	160	128.0	20	18.4	32.0
9	180	146.4	20	20	33.6
10	200	168.0	20	21.6	32.0
11	220	196	20	28.0	24.0

- සංඛ්‍යා සටහනට අනුව නිමැවුම ඒකක 9 දී ආර්ථික ලාභය උපරිම වේ. එහි දී ආන්තික අයනාරය ආන්තික පිරිවැයට සමාන වේ
- එම නිසා පූර්ණ තරගකාරී ආයතනය නිමැවුම් ඒකක 9 ප්‍රශ්නේන් නිමැවුම් මට්ටම සේ තෝරා ගනී. ආන්තික අයනාර = ආන්තික පිරිවැය : එසුවිස\* කොන්දේසිය තැප්ත කරමින් ලාභ උපරිම කරන ප්‍රශ්නේන් නිමැවුම් මට්ටම පහත ප්‍රස්ථාරයෙන් පෙන්වුම් කෙරේ



ආන්තික අයනාර = ආන්තික පිරිවැය ( $MR = MC$ ) වේ. එම අවස්ථාවේ දී ආර්ථික ලාභ උපරිම වන අතර ප්‍රශ්නය නිමැවුම ඒකක 09 කි.

- ✓ රූප සටහන් දක්වන K ලක්ෂයයේ දී ආන්තික අයනාර = ආන්තික පිරිවැය ( $MR = MC$ ) කොන්දේසිය තාපේන වුවත් ඒවා අඩාල නිමැවුම ප්‍රශ්නය නිමැවුම සේ තෝරා නො ගනි.
- ✓ ඒවා හේතුව K ලක්ෂයට අඩාල නිමැවුම මට්ටමේ දී කිසිදු ලාභයක් නොලැබීමයි. නිමැවුම ප්‍රසාදනාය කළහොත් ලාභ භට ගනි. ලාභ උපරිම විම සඳහා ආන්තික අයනාරය = ආන්තික පිරිවැය ( $MR = MC$ ) යන කොන්දේසිය ඉටු විම පමණක් ප්‍රමාණවන් නොවේ.
- ✓ මේ සඳහා තවත් කොන්දේසියක් ඉටු විය යුතුය. එනම් ආන්තික අයනාරය ආන්තික පිරිවැයට සමාන වන ( $MR = MC$ ) ලක්ෂයයේ දී ආන්තික පිරිවැය ( $MC$ ) වකුය ආන්තික අයනාර ( $MR$ ) වකුය ජේදනය කළ යුත්තේ ඉහළ සිට පහලින් නොව පහල සිට ඉහළිනි.
- ✓ එනම් ආන්තික පිරිවැය ( $MC$ ) වකුයේ බැවුම ධන අගයක් විය යුතු ය.
- ✓ එනම් ආන්තික අයනාර - ආන්තික පිරිවැය ප්‍රවේශයේ දී ලාභ උපරිම විම සඳහා කොන්දේසිය 2ක් ඉටු විය යුතුය.
- ආන්තික අයනාර = ආන්තික පිරිවැය ( $MR = MC$ ) විම.
- ආන්තික පිරිවැය ( $MC$ ) ඉහළයමින් පැවතීම.


පුර්ණ තරගකාරී නිෂ්පාදන ආයතනයක කෙටි කාලීන භැඩිලිම තුළ මුහුණා දිය හැකි විකල්ප අවස්ථා

1. ආර්ථික ලාභ උපයමින් නිෂ්පාදනයේ යෙදී සිටීම (නිෂ්පාමාතික ලාභ / අතිපාමාතික ලාභ)
2. ආර්ථික ලාභ ඉහළ මට්ටමේ නිෂ්පාදනයේ යෙදීම (පාමාතික ලාභ)
3. පාඩු ලබීම (අවපාමාතික ලාභ) / පාඩු ලබීම් නිෂ්පාදනයේ යෙදී සිටීම
4. නිෂ්පාදන ආයතනය වසා දුම්ම



1) පූර්ණ තරගකාරී නිෂ්පාදන ආයතනයක් ආර්ථික ලාභ උපයම් නිෂ්පාදනයේ යෙදී සිටින අවස්ථාව

- මෙහිදී මිල සාමාන්‍ය පිරිවැය ඉක්මවා යන අතර මුළු අයනාරය මුළු පිරිවැය ඉක්මවා යයි.  $(P > AC)$
- පහත රැස්ස සටහනේ දැක්වෙන්නේ මෙවත් නිෂ්පාමාණික ලාභ බෙහෙන තත්ත්වයකි.



- ඉහත රැස්ස සටහනට අනුව ආන්තික අයනාරය = ආන්තික පිරිවැය ( $MR = MC$ ) යන කොන්දේසිය තාප්ත කරමින් A ලක්ෂ දී ආයතනය සමතුලිතතාවට පත් අතර ඊට අදාළ නිමැවුම මට්ටම ඒකක 9ක් වේ.
- එම අවස්ථාවේ දී පූර්ණ තරගකාරී ආයතනයේ මුළු අයනාරය මුළු පිරිවැය හා ආර්ථික ලාභය පහත පරිදි වේ.

මුළු අයනාරය

$$TR = AR \times Q$$

$$TR = 20 \times 9$$

$$TR = \text{රු. } 180$$

මුළු පිරිවැය

$$TC = ATC \times Q$$

$$TC = 12 \times 9$$

$$TC = \text{රු. } 108$$



ආර්ථික ලාභය = මුළු අයනාරය - මුළු පිරිවැය


$$= TR - TC$$

$$= 180 - 108$$

$$= \text{Rs. } 72$$

2) පූර්ණ තරගකාරී නිෂ්පාදන ආයතනයක් ප්‍රාමාණික ලාභ උපයමින් නිෂ්පාදනයේ යෙදී සිටින අවස්ථාව

- මෙහිදී මිල සාමාන්‍ය පිරිවැයට සමාන වන අතර මුළු අයනාරය ද මුළු පිරිවැයට සමාන වේ.
- ( $P = AC$ )
- පහත රුප සටහනෙහි පෙන්වුම් කෙරෙන්නේ එවැනි ප්‍රාමාණික ලාභ බඩන තත්ත්වයකි.



- ඉහත රුප සටහනෙහි ලක්ෂණයන් සමඟුලිත අවස්ථාව දැක්වෙන අතර රීට අදාළ නිමැවුම ඒකක 9 වේ



- මෙම අවස්ථාවේ දී ආයතනයේ මුළු අයනාරය මුළු පිරිවැය සහ ආර්ථික ලාභ තත්ත්ව පහත පරිදි වේ.

මුළු අයනාරය

$$TR = AR \times Q$$

$$TR = 20 \times 9$$

$$TR = \text{රු. } 180$$

මුළු පිරිවැය

$$TC = ATC \times Q$$

$$TC = 20 \times 9$$

$$TC = \text{රු. } 180$$

ආර්ථික ලාභය = මුළු අයනාරය - මුළු පිරිවැය


$$= TR - TC$$

$$= 180 - 180$$

$$= \text{රු. } 0$$

### 3) පුරුණ තරගකාරී නිෂ්පාදන ආයතනයක් අවප්‍රාමාණික ලාභ උපයම්නින් නිෂ්පාදනයේ යෙදී සිටින අවස්ථාව

- මෙහෙදි නාණ්ඩ ඒකකයක සාමාන්‍ය පිරිවැය නාණ්ඩ ඒකකයක මිල ඉක්මවා යන ( $P < AC$ ) අතර මුළු අයනාරයට වඩා මුළු පිරිවැය වැඩි වන නිසා ආයතනයට අවප්‍රාමාණික ලාභ හිමි වේ.
- පහත රේප සටහනෙහි පෙන්වුම් කෙරෙන්නේ එවැනි පාඩු (අවප්‍රාමාණික ලාභ) ලබන තත්වයකි.



- රැකප සටහනේ අදුරු කළ කොටසේ ශේෂතුව්ලයෙන් දැක්වෙන්නේ මෙම අවප්‍රාමාණික ලාභ ප්‍රමාණය යි.
- මෙම අවස්ථාවේ දී ආයතනයේ මුළු අයනාරය මුළු පිරිවැය සහ ආර්ථික ලාභ තත්ත්ව පහත පරිදි වේ.

මුළු අයනාරය

$$TR = AR \times Q$$

$$TR = 20 \times 9$$

$$TR = \text{රු. } 180$$

මුළු පිරිවැය

$$TC = ATC \times Q$$

$$TC = 25 \times 9$$

$$\text{ආර්ථික ලාභය} = \text{මුළු අයනාරය} - \text{මුළු}$$

පිරිවැය

$$= TR - TC$$


$$= 180 - 225$$

කෙටි කාලයේ දී පූර්ණ තරගකාරී නිෂ්පාදන ආයතනයක් අවප්‍රාමාණික ලාභ ලැබූ ව ද නිෂ්පාදන ආයතනය වසා නොදුමා නිෂ්පාදනයේ නිරත වීමට තීරණය කරන්නේ ඇයි?

- එසේ තීරණය කරනුයේ නිෂ්පාදනයේ නිරත වීමෙන් ස්ථාවර පිරිවැයෙන් කිසියම් ප්‍රමාණයක් හෝ පියවා ගැනීමට ඉඩ සැලයේ නම් පමණි.
- කෙටි කාලයේ දී පූර්ණ තරගකාරී නිෂ්පාදන ආයතනයකට මුළු ස්ථාවර පිරිවැය නියත වශයෙන් දැරීමට සිදුවන පිරිවැයක් වන අතර, මුළු විවලා පිරිවැය වළක්වා ගෙන හැකි පිරිවැයක් වේ.
- ආයතනයේ මුළු අයනාරයෙන් මුළු පිරිවැය පියවා ගැනීමට නොහැකි ව්‍යවත් මුළු අයනාරයෙන් මුළු විවලා පිරිවැය පියවා ගැනීමට හැකියාවක් පවතී නම් පාඩු බඛන තත්ත්වයක වුව ද නිෂ්පාදනයේ යෙදෙම්න් කර්මාන්තයේ තවදුරටත් යැදු සිටීමට ආයතනය කටයුතු කරයි



පහත රේප සටහනින් මෙම තත්ත්වය තව දුරටත් පැහැදිලි කළ හැකි ය.



ඉහත රේප සටහනට අනුව A ලක්ෂණයෙන් දැක්වෙන සමත්ලිත අවස්ථාවේ දී ආයතනයේ මුළු අයනාරය මුළු විවෘත පිරිවැය පියවා ගැනීමට ප්‍රමාණවත් වේ.

A ලක්ෂයේ දී ,

- මුළු අයනාරය                          =  $15 \times 8$                   = උපියල් 120
- මුළු විවෘත පිරිවැය                          =  $15 \times 8$                   = උපියල් 120

B ලක්ෂයේ දී පාඩු ලැබුව ද මුළු විවෘත පිරිවැයට වඩා මුළු අයනාරය වැඩි ය.

B ලක්ෂයේ දී ,


- මුළු අයනාරය                          =  $20 \times 11$                   = උපියල් 220
- මුළු විවෘත පිරිවැය                          =  $17 \times 11$                   = උපියල් 187

- B ලක්ෂයේ දී මුළු අයනාරයෙන් මුළු විවෘත පිරිවැය පියවීමෙන් පසු තව උපියල් 33ක් (220 - 187) ඉතිරි වේ. ඒම ඉතිරි කොටසින් ස්ථාවර පිරිවැයෙන් කොටසක් හෝ පියවීමට ද ආයතනයට යොදා ගත හැකි ය. මෙම නිසා පාඩු ලබන තත්ත්වයක වුව ද කෙරේ කාලයේ දී නිෂ්පාදනයේ යෙදෙමින් කර්මාන්තයේ තවදුරටත් රැඳී සිටීමට ආයතනය කටයුතු කරයි.



- රේප සටහනේ දැක්වෙන පරේදී A ලක්ෂයට පහළ ලක්ෂවලට අදාළ සමතුලිත අවස්ථාවල දී ආයතනයේ මුළු අයනාරයෙන් මුළු විවෘත පිරිවැය පියවා ගැනීමට තොහැකි නිසා නිෂ්පාදනය අන්ත්‍රිවීම තාර්කික ය
- ඉහත රේප සටහනින් හෙළි වන සමස්ත තොරතුරුවලට අනුව පැහැදිලි වන්නේ කෙටි කාලයේ දී පූර්ණ තරගකාරී නිෂ්පාදන ආයතනයක නිෂ්පාදනයේ රැඳී සිටිනවා ද අන් නිවුතනවා ද යන්න තීරණය කෙරෙන තීරණාත්මක ලක්ෂය වන්නේ මුළු අවම සාමාන්‍ය විවෘත පිරිවැයට (AVC) සමාන වන A ලක්ෂය යි .


පූර්ණ තරගකාරී ආයතනයේ කෙටි කාලීන සැපයුම් වෙත



- ඉහත රේප සටහනෙහි A0 ලක්ෂයේ දී මුළු අවම සාමාන්‍ය විවෘත පිරිවැයට සමාන වන නිසා A0 ලක්ෂයන් ඉහළ පිහිටි MC වෙත ආයතනයේ කෙටි කාලීන සැපයුම් වෙත

- ඒ අනුව පූර්ණ කෙටි කාලීන සැපයුම් ප්‍රස්ථාර සටහනකින්

තරගකාරී ආයතනයේ වෙත පහත පරේදී දැක්වීය හැකි ය




### පුර්ණ තරගකාරී වෙළෙඳපොල සැපයුම් වතුය

- පුර්ණ තරගකාරී කර්මාන්තයේ සමත්විතතාව ඇති වන්නේ කර්මාන්තයේ ඉල්ලම් වතුය කර්මාන්තයේ සැපයුම් වතුය පේදනය වන ලක්ෂණයේ දි ය.
- පුර්ණ තරගකාරී කර්මාන්තයේ ඉල්ලම් වතුය භාණ්ඩය සඳහා අදාළ වෙළෙඳපොලේ සියලු ම පෞද්ගලික ඉල්ලම් වතු නිරස් අතට එකතු කිරීමෙන් බව ගන්නකි.
- ඒ අනුව පුර්ණ තරගකාරී වෙළෙඳපොල ඉල්ලම් වතුය වමේ සිට දකුණට පහළට බැවුම් වන්නකි
- පුර්ණ තරගකාරී වෙළෙඳපොල සැපයුම් වතුය බව ගන්නේ ආයතනවල සැපයුම් වතුවල නිරස් එකතුවෙනි
- ඒ අනුව පුර්ණ තරගකාරී ආයතන සියල්ල ම සාමාන්‍ය විවෘත පිරිවැයට ඉහළින් පිහිටි ආහ්තික පිරිවැය වතුවල නිරස් එකතුවෙන් වෙළෙඳපොල සැපයුම් වතුය වූත්පන්න කර ගත හැකි ය.
- නිදසුන් ලෙස පුර්ණ තරගකාරී වෙළෙඳපොලේ ආයතන 100ක් පවති නම් වෙළෙඳපොලෙහි සැපයුම් තත්ත්ව භා ඊට අදාළ වෙළෙඳපොල සැපයුම් වතුය පහත පරිදි වූත්පන්න කර ගත හැකි ය.


මිල (රු.)	එක් ආයතනයක සැපයුම (එකක)	වෙළෙඳපොල සැපයුම (එකක)
15	12	1200
20	13	1300
25	14	1400

ඉහත තොරතුරුවලට අදාළ වෙළෙඳපොල සැපයුම් වතුය පහත පරිදි වේ



### පුර්ණ තරගකාරී කර්මාන්තයේ සමතුලිතය

- පුර්ණ තරගකාරී වෙළෙඳපාල ඉල්ලම් වතුය හා සැපයුම් වතුය පදනම් කර ගෙන පුර්ණ තරගකාරී කර්මාන්තයේ සමතුලිතය නිරතාය වන ආකාරය පහත ප්‍රස්ථාර සටහනින් දැක්වේ



- 

ඉහත රැඡ සටහනේ කර්මාන්තයේ ඉල්ලම වතුය DM වතුයෙන් ද කර්මාන්තයේ සැපයුම් SM වතුයෙන් ද දැක්වේ.

- එම ඉල්ලම සහ සැපයුම මත කර්මාන්තයේ සමතුලිතය නිරතාය වේ.
- එම මෙය නිරතාය වූ සමතුලිත මිල රැඡයල් 20 වන අතර සමතුලිත ප්‍රමාණය ඒකක 1300 වේ



## නිෂ්පාදන සාධක වෙළෙඳපොල නැයිරීම

අපේක්ෂිත ඉගෙනුම් එල -:


- සාධක ඉල්ලම විගුහ කරයි
- සාධක සැපයුම විගුහ කරයි
- සාධක මිල නිර්ණය වන ආකාරය විගුහ කරයි
- නිෂ්පාදන සාධක ඉපැයුම විස්තර කරයි
- සංක්‍රාම ඉපැයුම් සහ ආර්ථික බද කුලය ඉල්ලම සැපයුම් වනු ඇසුරෝන් පෙන්වයි
- සංක්‍රාම ඉපැයුම් හා ආර්ථික බද කුලය අතර වෙනස නිදුසුන් සහිතව පැහැදිලි කරයි

### සාධක වෙළෙඳපොල (Factor Market)

හුමිය, ගුම්ය, ප්‍රාග්ධනය හා ව්‍යවසායකත්වය වැනි නිෂ්පාදන සාධක විකිණීමත්, මෙට ගැනීමත් සිදු කෙරේන වෙළෙඳපොල සාධක වෙළෙඳපොල මෙය නැඳින්වේ

හාන්ඩ වෙළෙඳපොලෙහි නාන්ඩවලට ඇති ඉල්ලම හා සැපයුම මත නාන්ඩ මිල නිර්ණය වන්න යේම සාධක වෙළෙඳපොලෙහි සාධකවලට ඇති ඉල්ලම හා සැපයුම මත සාධක මිල නිර්ණය වේ

සාධකවලට ඇති ඉල්ලම රඳා පවතින්නේ එම සාධක භාවිතා කොට නිපදවනු ලබන නාන්ඩ හා යේවාවලට ඇති ඉල්ලම මතය



## උදාහරණ

- ❖ ඉදිකිරීම් සඳහා ඇති ඉල්ලම මත පෙදෙරේවන් සඳහා ඉල්ලමක් ඇති විම.
- ❖ අගගුම් සඳහා ඇති ඉල්ලම මත ඒවා නිපදවන ගුම්කයින්ට ඉල්ලමක් ඇතිවේ.
- ❖ පරිගණකවලට ඇති ඉල්ලම මත මැදුකාංග ගිල්පින්ට ඉල්ලම ඇතිවේ.
- ❖ කෘෂිබෝගවලට ඇති ඉල්ලම මත තුමියට ඉල්ලමක් ඇතිවේ.

## නිෂ්පාදන සාධකයකට ඇති ඉල්ලම තීරණය කරනු ලබන සාධක

- සලකා බලන සාධකයේ මිල
- විකල්ප සාධකවල මිල
- සාධක එලඹුයිනාවය
- සාධකය යොදවා නිපදවන හාන්සි හා සේවා සඳහා පවතින ඉල්ලම

නිෂ්පාදන සාධක සේවා නියුක්ත කිරීමෙන් ඒ ඒ සාධකය සඳහා නිමිවන ප්‍රතිලාභය පහත දැක්වේ

- ❖ ගුමය - වැටුප්
- ❖ තුමිය - බදු කුමිය
- ❖ ප්‍රාග්ධනය - පොලිය
- ❖ ව්‍යවසායකත්වය - ලාභය

## ශ්‍රම වෙළෙඳපොල (Labor Market)

සේවා යොෂකයන් සහ සේවා දායකයන් අතර ගුමය තුවමාරුවන වෙළෙඳපොල ගුම වෙළෙඳපොල ලෙස හැඳින්වේ

## ශ්‍රම ඉල්ලම (Labor Demand)

විවිධ වැටුප් අනුපාතික යටතේ සේවා නියුක්ත කිරීමට (මිලට ගැනීමට) සුදානම් විවිධ ගුම පැය ප්‍රමාණයන් ගුම ඉල්ලම ලෙස හැඳින්වේ



එය පහත සඳහන් සාධක මත තීරණය වේ.

- ගුම සාධනයේ එලඳායිතාව
- වැටුප් අනුපාතිකය ( ගුමයේ මිල )
- විකල්ප සාධකවල මිල ( ප්‍රාග්ධනයේ මිල හෙවත් පොලී අනුපාතිකය )
- ගුමය හාවත් කර නිපදවන හාන්ඩ වලට ඇති ඉල්ලම

සාධකයකට ඇති ඉල්ලම ව්‍යුත්පන්න ඉල්ලමක් වන බැවත්, සාධකයක් ඉල්ලම් කරන විට සේවායෝජකයා සෞයා බලන්නේ එම සාධකය යොදා ගෙන නිපදවිය හැකි හාන්ඩ ප්‍රමාණය හෝ සේවා ප්‍රමාණය හෝ කොපමතා වේද කියාය

කිසියම් නිෂ්පාදන සාධකයක් සතු මෙම ගුණාගය, එනම් හාන්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ හැකියාව එම සාධකයේ දුව්‍යමය එලඳායිතාව ලෙස හඳුන්වනු ලැබේ

### ගුම රේල්ලම ආර්ථික සංකල්ප

#### ■ මුළු දුව්‍යමය එලඳායිතාව / නිෂ්පාදනය Total Physical Product (TTP)

මුළු දුව්‍යමය එලඳායිතාව යනු, කිසියම් නිෂ්පාදන සාධකයක් යොදාගෙන (ගුමය) නිපදවිය හැකි මුළු හාන්ඩ හා සේවා ප්‍රමාණය වේ.

උදා :-

ගුමකින් දූස දෙනෙකු දිනකට විදුලි බුඩු මුළු 200ක් නිපදවයි නම් ගුමයේ මුළු දුව්‍යමය එලඳායිතාව විදුලි බුඩු මුළු 200ක්.

#### ■ ආන්තික දුව්‍යමය නිෂ්පාදනය Marginal Physical Product (MPP)

ආන්තික දුව්‍යමය නිෂ්පාදනය යනු, අනිරේක ගුම ඒකකයක් මගින් මුළු දුව්‍යමය නිෂ්පාදනයට අලුතින් එකතුවන ප්‍රමාණය වේ

නැතහෙත් ගුමය එක් ඒකකයකින් වෙනස් කිරීමේදී මුළු දුව්‍යමය නිෂ්පාදනයේ හට ගෙන්නා වෙනස්වීමයි

උදා -



ඉහත උග්‍රහරණයේ තවත් ගුම්කයෙකු සේවා නිශ්චිත කළ විට නිපදවන විදුලි බ්‍රහ්ම ප්‍රමාණය දිනකට (250) දක්වා වැඩි වේ නම් ආන්තික ද්‍රව්‍යමය නිෂ්පාදිතය විදුලි බ්‍රහ්ම 50කි.

**ආන්තික ද්‍රව්‍යමය නිෂ්පාදිතය = මුළු ද්‍රව්‍යමය නිෂ්පාදිතයේ වෙනස / ගුම්කක ප්‍රමාණයේ වෙනස**

$$MPP = \Delta TPP / \Delta L$$

ගුම්ය සමානුපාතිකව වැඩි කිරීමේදී ආන්තික ද්‍රව්‍යමය නිෂ්පාදිතය තුමයෙන් අඩුවේ. එමගින් හිනවන එලුම් නිශ්චිත නිර්පාත්‍ය කරයි

### ආන්තික අයනාර නිෂ්පාදිතය Marginal Revenue Product (MRP)

ආන්තික අයනාර නිෂ්පාදිතය යනු, අනිරේක ගුම් ඒකකයක් යොදාගැනීම නිසා නිෂ්පාදකයාගේ මුළු අයනාරයට අමුතින් විකතුවන ප්‍රමාණයයි

එනම් ආන්තික ද්‍රව්‍යමය එලුවට අලෙවි කිරීමෙන් උපය ගත හැකි ආදායමයි. එය ආන්තික ද්‍රව්‍යමය නිෂ්පාදිතය මිලන් ගුණ කිරීමෙන් ලබාගත හැකිය

ආන්තික අයනාර නිෂ්පාදිතය = ආන්තික ද්‍රව්‍යමය නිෂ්පාදිතය x මිල

$$MRP = MPP \times P$$

ගුම් ඉල්ලම ආක්‍රිත සංකල්ප සාකච්ඡා කරනු ලබන්නේ ගුම් වෙළෙඳපොල තරගකාරී යැයි උපකල්පනය කරමින්ය

ලේ නිසා පූර්ණ තරගකාරී වෙළෙඳපොලක ආන්තික අයනාරය භාණ්ඩයේ මිලට සමාන ( $MR = P$ ) වන බැවින්  $MRP$  පහත පරිදි ද ගණනය කිරීමට හැකිය

ආන්තික අයනාර නිෂ්පාදිතය = ආන්තික ද්‍රව්‍යමය නිෂ්පාදිතය X ආන්තික අයනාරය


$$MRP = MPP \times MR$$

### ආන්තික අයභාර නිෂ්පාදිත වකුය

ගුමය හා ආන්තික අයභාර නිෂ්පාදිතය අතර සම්බන්ධතාව තිරේපණාය කරන රේප සටහන ආන්තික අයභාර නිෂ්පාදිත වකුය මෙය භැඳින්වේ

පැවර්තනු මිලක් යටතේ ක්‍රියාත්මකවන පූර්ණ තරගකාරී ආයතනයක්, ගුමය සමානුපාතිකව වැකි කරන විට  
ආන්තික  
අඩුවන  
අයභාර  
කුමයෙන්

ද්‍රව්‍යමය නිෂ්පාදිතය  
බැවින් ආන්තික  
නිෂ්පාදිතය ද  
අඩුවේ



### **ආන්තික සාධක පිරිවැය (Marginal Factor Cost)**

අතිරේක යේවකයෙකු සේවා නියුක්ත කිරීම සඳහා දැරීමට සිදුවන පිරිවැය ආන්තික සාධක පිරිවැය මෙය භැඳින්වේ

ආන්තික සාධක පිරිවැය (MFC) = මුළු පිරිවැයේ වෙනස / සාධක ප්‍රමාණයේ වෙනස




$$\text{MFC} = \Delta \text{TC} / \Delta L$$

තරගකාරී වෙළඳපොලකින් සාධක මිලදී ගෙන්නා සේවායෝජකයකට වෙළඳපොලේ පවතින මිලට තමන් කැමති ප්‍රමාණයක් සාධක මිලදී ගෙන හැකිය

එමට ආන්තික සාධක පිරිවැය ස්ථාවර අගයක් ගනි

$$\text{MFC} = W$$

ලේ අනුව ආන්තික සාධක පිරිවැය වකුය පහත පරිදි දැක්විය හැක



- ❖ ආන්තික සාධක පිරිවැය වැවුප් අනුපාතිකයට සමාන වන නිසා එනක වකුය තිරස් අක්ෂයට සමාන්තරව පිහිටයි



පුර්ණ තරගකාරී ආයතනයක අලෙවී කරන භාණ්ඩයක මිල රු:50කි. ගමය සමානුපාතිකව වැඩිකරන විට ආන්තික ද්‍රව්‍යමය නිෂ්පාදිතය හා ආන්තික අයහාර නිෂ්පාදිතය හැසිරෙන ආකාරය පහත සඳහන් වගාවෙන් දැක්වේ

මෙම ආර්ථිකයේ වැටුප් අනුපාතිකය ගුම ඒකකයක් සඳහා රු:200කි

ගුම ඒකක	මුළු ද්‍රව්‍යමය නිෂ්පාදිතය (TPP)	මුළු අයහාරය (TR) රු:	ආන්තික ද්‍රව්‍යමය නිෂ්පාදිතය (MPP)	ආන්තික අයහාර නිෂ්පාදිතය (MRP)	ආන්තික සාධක පිරිවැය (MFC)
0	0	0			200
1	50	500	50	500	200
2	90	900	40	400	200
3	120	1200	30	300	200
4	140	1400	20	200	200
5	150	1500	10	100	200


### ආයතනයක සමතුලිත ගුම ඉල්ලම තීරණය වීම

ලහ උපරිම කිරීමේ අරමුණින් කටයුතු කරන නිෂ්පාදකයෙකු සකම විටම සාධක සේවා නියුක්තිය පිළිබඳ තීරණ ගෙනු බෙන්නේ කිසියම් සාධකයක් අනිරෝක වශයෙන් වැය කිරීමෙන් ලැබෙන අයහාරය (ආන්තික අයහාර නිෂ්පාදිතය) සහ අනිරෝක සාධකයේ පිරිවැය (ආන්තික සාධක පිරිවැය) සංසන්දනය කිරීමෙනි

සේවා නියුක්තිය සම්බන්ධයෙන් ප්‍රශ්නයේ නැතිනම් සමතුලිත ගුම ඉල්ලම තීරණය වන්නේ ආන්තික අයහාර නිෂ්පාදිතය (MRP) ආන්තික සාධක පිරිවැය (MFC) සමාන වන විටදීය

**ආන්තික අයහාර නිෂ්පාදිතය (MRP) = ආන්තික සාධක පිරිවැය (MFC)**





### වෙළෙඳපාල ශ්‍රම ඉල්ලම් වතුය

- ශ්‍රම ඉල්ලම් වතුය යනු වේදි වැටුප් අනුපාතික යටතේ ආයතනයක් විසින් සේවා නියුත් කිරීමට සූදානම් වේදි ශ්‍රම එකක ප්‍රමාණ අතර සම්බන්ධිතාවය ජ්‍යෙම්හිකව නිර්පත්‍ය කිරීම වේ
- සෑම නිෂ්පාදන ආයතනයකටම ශ්‍රමයේ එලදායිතාව පෙන්වුම් කෙරේන ආන්තික අයනාර නිෂ්පාදන වතුයක් ඇත්. එක් එක් ආයතනවල ශ්‍රම ඉල්ලම් වතුය වන්නේ ද මෙයයි
- ශ්‍රමය නාවිතා කරන සියලුම ආයතනවල ආන්තික අයනාර නිෂ්පාදන වතු නිරස් අතට එකතුකිරීමෙන් ශ්‍රමය සඳහා වන වෙළෙඳපාල ඉල්ලම් වතුය ලැබේ
- ශ්‍රම ඉල්ලම් වතුය ද නාණ්ඩයක ඉල්ලම් වතුය මෙන් පහතට බැඳුම් වෙයි. එනම් වැටුප් අනුපාතිකය සහ ශ්‍රම ඉල්ලම් ප්‍රමාණය අතර ඇත්තේ ප්‍රතිලෝග සම්බන්ධයකි



## ගුණ සැපයුම (Labour Supply)


### ගුණිකයෙකුගේ ගුණ සැපයුම

ගුණිකයෙකුගේ ගුණ සැපයුම යනු, විවිධ වැටුප් අනුපාතික යටතේ ගුණිකයෙකු සැපයීමට සූදානම් ගුණ ඒකක ප්‍රමාණය වේ

මෙය ප්‍රධාන සාධක දෙකක් මත රඳා පවතී

#### 1. වැටුපෙන් ලැබෙන උපයෝගීතාවය

වැටුපෙන් මෙට ගත හැකි භාණ්ඩ භා සේවා ප්‍රමාණය හෙවත් මුද්‍රා වැටුපෙන් මුළු අය පිළිබඳ සැහිමයි



## 2. යැකියාව කිරීමෙන් ලැබෙන උපයෝගීතාවය

රැකියාවේ ස්වභාවය, වැඩි පරිසරය, අධ්‍යාපනය / පුහුණුව ආදිය සඳහා ඇති ඉඩ ප්‍රස්තා, විශාල කුමය වැනි සමාජ ආරක්ෂණ වැඩිපිළිවෙළවල්, සේවක සුහාසාධනය, සමාජ පිළිගැනීම යනාදී කරුණු වලින් ලැබෙන තාප්තියයි.

### ❖ ආර්ථිකයක ගුම සැපයුම

ආර්ථිකයක ගුම සැපයුම යනුයම් දෙන ලද අවස්ථාවක එලදායී ආර්ථික කටයුත්තකට යොදවා ඇති හා යොදාවීමට අප්‍රක්ෂීත ගුම ඒකක ප්‍රමාණයයි.(ගුම දින හෝ පැය ගතුන)

මේ අනුව ००ක ගුම සැපයුම නිර්ණය කරනු ලබන සාධක පහත දැක්වේ

- ජ්‍යෙෂ්ඨ ප්‍රමාණය හා වයස් සංයුතිය
- ජ්‍යෙෂ්ඨ ප්‍රමාණය හා මුද්‍රාවට ඇතුළත්වන ප්‍රමාණය
- පුද්ගලයන් විසින් අඩු කරනු ලබන කාලය ( වැඩි කරන ද්‍රව්‍ය )
- ගුම හමුදාවේ කාර්යක්ෂමතාවය හා නිපුණතාව
- වැටුප් අනුපාතිකය

### ❖ ගුම සැපයුම් ව්‍යුහ


පුද්ගලයෙකුගේ ගුම සැපයුම් ව්‍යුහ මගින් විවිධ වැටුප් අනුපාතික යටතේ එම පුද්ගලයා විසින් සැපයීමට සුදානම් ගුම ඒකක ප්‍රමාණය ජ්‍යෙෂ්ඨතිකව නිර්සපනාය කෙරෙයි

පුද්ගලයෙකුගේ ගුම සැපයුම, වැටුපෙහි දින ශිනයක් වෙයි. පුද්ගලයින්ගේ ගුම සැපයුම් ව්‍යුහ තිරස් අතට එකතු කිරීමෙන් ආර්ථිකයක සමස්ත ගුම සැපයුම් ව්‍යුහ ලැබේ

ගුම සැපයුම් ව්‍යුහ ආවස්ථීක පිරිවැය ව්‍යුහ ලෙසද සැලකේ. එමගින් නිර්සපනාය කරන්නේ ගුම කාලය විකල්ප හාවතාවක් සඳහා යොදාවීමේ ආවස්ථීත පිරිවැයයි.

**උග්‍රා -** පුද්ගලයෙකු තම කාලය විවිධ ගැනීම සඳහා යොදුවුවහොත් විවිධ ගැනීමේ ආවස්ථීත පිරිවැය වන්නේ වැඩි කිරීමෙන් උපයාගත හැකිව නිඩු වැටුපයි. එබඳවීන් වැටුප් වැඩිවන විට විවිධයේ ආවස්ථීත පිරිවැය වැඩිවන නිසා පුද්ගල ගුමය වැඩිපුරු සැපයීමට පෙළමේ.






### ගුම වෙළෙඳපොල සමත්වීමා

ගුම වෙළෙඳපොලේ ඉල්ලුමේ හා සැපයුමේ අන්තර් ක්‍රියාකාරීත්වය මත ගුම වෙළෙඳපොලක සමත්වීමා අනුපාතිකය සහ සමත්වීම සේවා නියුක්ති මට්ටම තිරණය වේ

උදාහරණ :-

කිසියම් කාලපරිච්ඡේදයක් සඳහා ගණකාධිකාරීවරයකුගේ වැටුප සහ සේවා නියුක්තවන ගණකාධිවරුන් සංඛ්‍යාව තිරණය වන්නේ එම කාලය තුළ වෙළෙඳපොලේ ගණකාධිවරුන් සඳහා ඇති ඉල්ලමන් ඔවුන්ගේ සැපයුමන් මතය.



මුළු වැටුප හා මුර්ත වැටුප අතර වෙනස

මුළු වැටුප යන්හේන් අදහස් කරනුයේ යම් කාලවිලේදයක් සඳහා ගුමය සැපයීම වෙනුවෙන් ගෙවනු ලබන මුදල් ප්‍රමාණය හෙවත් ලැබෙන මුදල් ප්‍රමාණයයි

මෙය නාමික වැටුප / මුදල් වැටුප ලෙසද හඳුන්වේ

මුර්ත වැටුප යන්හේන් අදහස් කරන්නේ මුදල් වැටුපෙන් මිලදී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය හෙවත් මුදල් වැටුපෙහි තුළ ගෙක්තියයි

එය ප්‍රධාන වගයෙන් භාණ්ඩ හා සේවාවල මිල ගණන් මත තීරණය වේයි


$$\text{මුර්ත වැටුප} = \frac{\text{මුළු වැටුප}}{\text{පාරිනෝගික මිල දුර්ගකය}} \times 100$$

ප්‍රාග්ධන වෙළෙඳපාල සමතුලිතය

- ප්‍රාග්ධනය භාවිතා කිරීම වෙනුවෙන් ගෙවනු ලබන මිල පොලිය වගයෙන් හඳුන්වනු ලැබේ. ප්‍රාග්ධන සම්පාදනය සඳහා සම්පත් ලැබෙන්නේ මිනිසුන් විසින් පරිනෝගනය නොකොට ඉතිරි කර ගත් ආදායම් වලිනි
- ප්‍රාග්ධනය නිමි පුද්ගලයේ සාපුෂ්ච හෝ වකුව හෝ පොලී ස්වර්ශපයෙන් ආදායම් උපයා ගෙනි. ඒ නිසා පොලිය එක්කේ ආයෝගනය කරන ලද ප්‍රාග්ධනය විසින් උපයා ගනු ලබන ආදායමක් හෝ අරමුදල් තායර බො ගැනීමේ පිරිවැයක් හෝ වගයෙන් සැලකිය හැකිය
- ආර්ථිකයක පොලී අනුපාතිකය තීරණය වන්නේ තාය අරමුදල් වෙළෙඳපාලෙහි තාය අරමුදල් සඳහා ඇති ඉල්ලුම හා එ්වායේ සැපයුම මතය
- තාය අරමුදල් සඳහා කරන ඉල්ලුම පොලී ප්‍රමාණය කෙරෙහි සංවේදිතාවක් දක්වයි
- ඒ අනුව තාය අරමුදල් සඳහා ඇති ඉල්ලුම හා පොලී අනුපාතිකය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් දක්නට ලැබේ
- තාය අරමුදල් සැපයුම මුළුක වගයෙන් තීරණය වන්නේ කුටුම්හ ඉතුරුම් මතය



- අනිකත් කරුණු නොවනස්ව පවතී නම් මිනිසුන්ගේ වර්තමාන ආදායමින් වැඩි වැඩියෙන් ඉතිරි කිරීමට පෙළෙහින්නේ ඒ සඳහා වැඩි වැඩියෙන් පොලී ගෙවනු ලැබේනමිය
- මේ අනුව පොලී අනුපාතිකය සහ ඉතුරුම් සැපයුම අතර අනුලෝධ සම්බන්ධයක් දක්නට ලැබේ



### නාමික පොලී අනුපාතිකය හා මුර්ත පොලී අනුපාතිකය

මුදලේ නාමික අගය පදනම් කරගෙන ප්‍රකාශ කරනු ලබන පොලී අනුපාතිකය නාමික අනුපාතිකයයි.

සාමාන්‍යයෙන් වෙළෙඳපොලේ පොලී අනුපාතික ප්‍රකාශ කරනු ලබන්නේ නාමික අගයන්ගෙනි

**උග්‍රය -** වාර්ෂික පොලී අනුපාතිකය (10%) ක්. එනම් රු.100නුයක් වර්ෂයක් සඳහා ගත් පුද්ගලයෙකු වර්ෂය අවසානයේ රු.110 ගෙවිය යුතුයි. මෙහිදී මුදලේ ඒකකයන්හි හටගන හැකි වෙනස්කම් සැලකිල්ලට නොගැනී.

මුර්ත පොලී අනුපාතිකය යනු, මුදලේ ස්ථාවර අගය (මුර්ත අගය) පදනම් කරගෙන ප්‍රකාශ කරනු ලබන පොලී අනුපාතිකයක් හෙවත් උද්ධමනය සඳහා ගෙපන ලද පොලී අනුපාතිකයයි.



නාමික පොලී අනුපාතිකයෙන් මිල මට්ටම වෙනස් වූ ප්‍රතිගතය අඩු කළ විට මුළුත පොලී අනුපාතිකය ගණනය කළ හැක.

❖ මුළුත පොලී අනුපාතිකය - නාමික පොලී අනුපාතිකය - පොදු මිල මට්ටම වෙනස් වූ  
ප්‍රතිගතය

ආයෝජන හා ඉතුරුම් තීරණ ගැනීමේදී පුද්ගලයෝ මුළුත පොලී අනුපාතිකය සැලකිල්ලට ගනු ලැබේ

### සංක්‍රාම ඉපැයීම් හා ආර්ථික බදු කුලිය

#### සංක්‍රාම ඉපැයීම්

- කිසියම් සාධකයක් පවත්නා භාවිතයේ රඳවා තබා ගැනීම සඳහා එම සාධකය අප්පේක්ෂා කරන අවම මිල එම සාධකයේ සංක්‍රාම ඉපැයීමයි.
- සාධකයකට එම අවම ප්‍රමාණයටත් උපයා ගත තොහැකි නම් එම සාධකය තව දුරටත් එම කාර්යයේ නිරත තොවී, එම ඉපයීම ලබා ගත හැකි වෙනත් භාවිතයක් කරා ඉවත්ව යනු ඇත.

සංක්‍රාම ඉපැයීම් පෙන්නුම් කරනුයේ සාධකයේ ආවස්ථීක පිරිවය වේ

#### ආර්ථික බදු කුලිය

කිසියම් නිෂ්පාදන සාධකයක් පවත්නා භාවිතයේ රඳවා ගැනීම සඳහා අප්පේක්ෂා කරන අවම ගෙවීම ඉක්මවා ආදායමක් උපයා ගන්නේ නම් එම අතිරික්ත ආදායම ආර්ථික බදුකුලිය ලෙස හඳුන්වනු ලැබේ

එනම් යම් සාධකයක වර්තමාන ඉපැයුම සංක්‍රාම ගෙවීම ඉක්මවා යන්නේ නම් ඒ ඉක්මවා යන ප්‍රමාණය ආර්ථික බදු කුලියෙන් පෙන්නුම් කෙරෙයි


උදාහරණ -: කිසියම් පුද්ගලයෙක් වර්තමාන සේවා තියුක්තිය මගින් දිනකට රුපියල් 1000ක් ද, ඊලගට කළ හැකි රැකියාව තුළින් දිනකට රුපියල් 800ක් ද ඉපැයීමට හැකිවේ නම්, ඔහුගේ

- සංක්‍රාම ඉපැයුම් --: 800



- ආර්ථික බද කළුය: 200

- ආර්ථික බද කුලිය හා සංකීර්ණ ඉපැයුම් පහත ආකාරයට ප්‍රතිනාර්ථ සටහනක් මගින් පෙන්වුම් කළ ගැනීම්.



- සාධක ඉපැයුම් වෙනුයෙන් එම සාධකයේ ඒ ඒ ඒකකය ඉපැයුම් සඳහා ඉපැයුම්කරුවා බලාපෑමාරුන්ට වන අවම මිල එහළි ආවශ්‍යක පිරිවැය පෙන්වුම් කෙරේ.
- රූප සටහනට අනුව සාධකයේ සම්පූර්ණ මිල  $P_3$  හා සම්පූර්ණ ප්‍රමාණය  $Q_3$  ඇරි.
- $OP_3$   $EQ_3$  සාපුරුණක්ෂාපුණය ක්ෂේත්‍රාත්මකයෙන්  $Q_3$  ප්‍රමාණය සේවා නියුති වන විට සාධකය සඳහා ලැබෙන මුළු ඉපැයුම් ප්‍රමාණය පෙන්වුම් කෙරේ.
- එම මුළු ඉපැයුම් ආර්ථික බද කුලිය හා සංකීර්ණ ඉපැයුම් යන සංරචන දෙකකින් සමන්විත ය.
- ඒ අනුව  $OP_3$   $E$  ක්ෂේත්‍රාත්මක ක්ෂේත්‍රාත්මකය  $Q_3$  ප්‍රමාණය සේවා නියුති කිරීමෙන් ලැබෙන ආර්ථික බද කුලිය ද  $OE$   $Q_3$  ක්ෂේත්‍රාත්මක ක්ෂේත්‍රාත්මකය  $Q_3$  සේවා නියුතිය කිරීමෙන් ලැබෙන සංකීර්ණ ඉපැයුම් ද ඇරි.
- කට දුරටත් සාධකයේ මුළු ඉපැයුම් ආර්ථික බද කුලිය හා සංකීර්ණ ඉපැයුම් ලෙස හොටස වි යන ආකාරය පහත පරිදි හඳුනාගත ගැනී ය.
- රූප සටහන අනුව,
- $Q_1$  සේවා නියුති කරවීම සඳහා සාධක හිමියන්ට ගෙවිය යුතු අවම මිල එහළි සංකීර්ණ ඉපැයුම්  $P_1$  ඇරි. එහෙත්  $Q_1$  සේවා නියුති කරන විට එම සාධකයේ වෙළෙඳුඩාල මිල  $P_3$  ඇරි. මේ නිසා  $P_3 - P_1$  අනර වෙනස ආර්ථික බද කුලිය ඇරි.
- එම් ආකාරයෙන් ම  $Q_2$  සේවා නියුති කරන විට සංකීර්ණ ඉපැයුම්  $P_2$  ඇරි.  $P_3 - P_1$  අනර වෙනස ආර්ථික බද කුලිය ඇරි.
- $Q_3$  සේවා නියුති කරන විට ගෙවිය යුතු අවම මිල  $P_3$  ඇරි. එය සාධකයේ වෙළෙඳුඩාල මිලට සම්ඟ ගෙයින් එහිදී මුළු ඉපැයුම් සංකීර්ණ ඉපැයුම් ඇරි.

සාධක සැපයුම් නම්කතාවය විවිධ වන විට ආර්ථික බදකුලිය හා සංකීර්ණ ඉපැයුම්හිද වෙනස්කම් අනිවේ.

**පූර්ණ නම්ක සාධක**

**අන්ම්ක සාධක**


**සැපයුම**

**සැපයුම**




ලේකිය නමුව සාධක සැපයුම් අවසරාවක සාධක ඉපයුම්

- සාම්ප්‍රදායික පුද්ගලික තීක්ෂණ නම් වන විට ආර්ථික මධ්‍ය කුදාලය හා සංස්කෘති රුපුවූ මිනින්දොන්ට පළාත් ඇවේ.
  - පහත රුප සටහනෙහි දැක්වෙන්නේ එම න්‍යායිතය යි.



ନାମିଙ୍କ ଜୀବିକ ଚାପାଯୁଣି ଅଲିଚେରୀବଳ ଦ୍ୱାରା ଜୀବିକ ଉପାଯୁଣି ।


- සඳහා සැපයුම් නළත් වන විට වැඩි ගොටුස් සෙවාම් ඉජුයුම් වන ආතර ආතර ඇති ගොටුස් ආපරික බේද කුලය වේ.
  - ප්‍රධාන දේශ සංඝ්‍යාත්‍යාග ගොටුස් සෙවාම් මිනින් ප්‍රාග්ධනයායි



- ඉහා ගුද සංඛ්‍යාත 0P<sub>1</sub>E<sub>1</sub> සංයුෂ්ණීකණය සැකැලුවලද තුළ හාඩක ඉපැයුම් වේ.
  - එයින NP<sub>1</sub>E සැකැලුවලද ආප්පික මුද නැඳු වන අතර ONEQ<sub>1</sub> ප්‍රූද්‍යම සාකුලත් ඉපැයුම් වේ.
  - මෙයින් ONEQ<sub>1</sub> සැකැලුවලද NP<sub>1</sub>E සැකැලුවලද වන් පැනි විමුණ්න නම් හාඩක පැහැදුමක දී පැවත්වනු ලබයි සාකුලත් ඉපැයුම් වේ පැහැදිලි වේ.

පුරුණ නම්‍ය සාධක සැපයුම් අවස්ථාවක දී සාධක ඉපයුම් :-


- සාධකයේ සැපයුම් පුරුණ නම්ක වන රිට් මූල ඉපයුම් සංකීර්ණ ඉපයුම් වේ.
  - පහත රුදු සටහන්හින් එම කත්ත්වය පෙන්වුම් කොරු.



- සායන පැවතුම් පුරුෂ නළිං වහා රීට P1 මිලට ඩිජා ම සායන ප්‍රාථමිකය සැපයීම් හා සායන සිලියෝ කාලෝන්ස් දෙපාර්තමේන්තුවෙහි.
  - මේ නිසා P1/EQ1 ඇඟ්‍රොක්සේජ සැක්සුවලද මූලික්ස්ඩ් සායනු ඉඟුයුම් රීට.

පුරුණ අනාම්‍ය සාධක යැපයුම් අවස්ථාවක සාධක රැඳුයුම්


- සාකච්ඡාව ඉඟුම් පුරුණ අනුමත වහා විට මූල්‍ය හැකි ඉඟුම් අඩවියෙන් සැමහරික වේ.
  - පහැද රුප සිරිසීන් ලෙසෙශුරු කෙරෙනින් එකඟ නොවේයි.



පුර්වාර පරිභාෂාවේ දැක්වෙන පූර්ණ අනුමත සැරසුම් අධ්‍යක්ෂ මෙහෙයුම් එහි භාවිතය මිල ඉහා පිටු ද එම යායාගෙයි සැපුසුම් ප්‍රමාණය Q<sub>1</sub> ඇවි.

- విషయాల ప్రశ్నల మధ్య ఒకటి నుండి మరొకటి వరకు ఉన్న ఏ అభివృద్ధి లేదిని తెలిపాడిని కొనసాగించాలని అంట అట ల్లో రూపుప్రతి ఉ అస్తిత్వం కు ఇచ్చాలని అంటిని చెప్పాలి.
  - విషయాల ప్రశ్నల మధ్య ఒకటి నుండి మరొకటి వరకు ఉన్న ఏ అభివృద్ధి లేదిని కొనసాగించాలని అంట అట ల్లో రూపుప్రతి ఉ అస్తిత్వం కు ఇచ్చాలని అంటిని చెప్పాలి.

కుమిల్ అనిం కూడా కి అనిం కూడా కి అనిం కూడా కి



- දුර විරහම අනුව OP1EQ1 සංස්කීර්ණය මූලික සාධක ඉඟුප්පී පෙන්වාම් කරන ඇතින් OP1EQ ප්‍රාග්ධනයේ ආර්ථික මුද තුළයෙන් QE1 ප්‍රාග්ධනයේ යාම්ප්‍රාග්ධනය පෙන්වනු ලබයි.
- මෙහි ද අනුව OP1EQ සංස්කීර්ණය QE1 සංස්කීර්ණයෙහි විවිධ විටම් වෙනුවෙන් පෙන්වනු ලබයි. මෙහි නොමැත්ත නොවා යාම්ප්‍රාග්ධනය විවිධ විටම් වෙනුවෙන් පෙන්වනු ලබයි.

සම්පූර්ණයෙකව “බඳ කුලය” යන සංකල්පය  
හාටිනා කරන ලද්දාවේ න්‍යාමය ඇතුළු


ස්වභාවික සම්පත්වල ඉපයෝගීම පෙන්නම් කිරීම සඳහාය

ඡේ හේතුව වුයේ ස්වභාවික සම්පත්වලට ඇති සුවිශේෂ ගුණයක් වන සැපයුම අනුමත වීමය

එම ස්වභාවික සම්පත් සැපයුමේ අඟි මෙම අනම්‍ය ස්වභාවය නිසා තුමයට බඳ කුලියක් උපයාගත හැකිය

හමුත් ආර්ථික බඳකුලිය පිළිබඳ තුන ප්‍රධීනය යටතේ ස්වභාවික සම්පත් පමණක් නොව, අනම්‍ය සැපයුමක් අඟි ඕනෑම සාධකයකට ආර්ථික බඳ කුලි උපයා ගැනීමේ හැකියාවක් අඟි බව අවධාරණය කෙරේ

උඳා - වෘත්තීය ක්‍රිඩකයන්, ගායකයන්, නල් නිලියන්, ගුරුවර්ධන්, නිතිඹුයන්, වෛද්‍යවර්ධන්, පේශීර්වේදීන් වැනි අය සතු විශේෂ හැකියාවන් නිසා ඔවුන් විශාල වශයෙන් ආර්ථික බඳ කුලි උපයයි.



### ආර්ථික ලාභය

අවිනිශ්චිත පරිසරයක් තුළ සාර්ථක ලෙස ව්‍යාපාරක තිරණ ගැනීමත් නම්‍යතාවයන් හඳුන්වා දීමත් වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභයක් ලෙස ආර්ථික ලාභය සැලකිය හැක



ආර්ථික ලාභ ජනනය කෙරෙන තවත් මුලාශ්‍යක් වන්නේ වෙළඳපාල බලයයි

గෙනික ආර්ථිකයක ව්‍යවසායකයන් විසින් ඉටුකරු තුළ බෙහෙම විශේෂ කාර්යභාර්ය ආගුණයන් ආර්ථික ලාභවල **05 සාමූහික ප්‍රියත්වය සැපයීම් ලේඛනීම්හි නොවුතුකිනු ම සකක් කිරීමේ සූදානම ප්‍රදාරුණය කරයි.**

- අවිනිශ්චිත පරිසරයක් තුළ ව්‍යාපාරික තීරණ ගැනීමේ අවධානම් දැරීම.
  - **51.- කාරුව ආර්ථික අරමුණු කාරුව ආර්ථික ගැටවු සහ කාරුව ආර්ථික ප්‍රකිජන්ක**
  - ප්‍රතිඵලිත පරිසරයක් තුළ නැත්තාවූ හැඳුන්වාදීම.

- සාරව ආර්ථික අමුණු සහ සාරව ආර්ථික විව්ලය තම් කරයි.
  - සාරව ආර්ථික ගැටුපු විස්තර කරයි.

- අවධානම් දැරීම හා **නිශ්චයෝගීතා භාෂ්‍යවලියි** නිශ්චයෝගීතා භාෂ්‍යවලියි හේතුවෙන් ආර්ථික ලාභ භාක්ති විසින් සාධාරණය කළ හැකි ව්‍යාපාර විකුත්‍යක තීවිධ අදාළ පැහැදිලියි.
- ව්‍යාපාර විකුත්‍යක තීවිධ අදාළ පැහැදිලියි සාමූහික තුළ ආර්ථිකමය වශයෙන් සාධාරණය කළ මොහොකු මොහොකු යොහොසු නිශ්චයෝගීතා ආර්ථික උච්චාජාල කිරීමි.
- සාර්ථක ආර්ථික ප්‍රතිපත්ති විස්තර කරයි.

සාර්ථක ආර්ථික අරමුණු

- සමාජයක් විසින් සමස්ත ආර්ථික ක්‍රියාකාරීත්වය කුළුන් ඉටුකර ගැනීමට අපේක්ෂා කරන විවිධ අරමුණු සාර්ථක ආර්ථික අරමුණු වශයෙන් හැඳින්වේ.
  - සාර්ථක ආර්ථික අරමුණු පහත සඳහන් පරිදි දක්වා හැකි ය.
    - පුරුණ සේවා නිපුක්තිය
    - ආර්ථික සේවා නිපුක්තිය
    - සාධාරණත්වය
    - ආර්ථික වර්ධනය
    - තිරසර සංවර්ධනය

සාර්ථක ආර්ථික විවෘතන්

- සමස්ත ආර්ථිකයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කරන මූලික විවෘත්‍යන් සාර්ථක විවෘත්‍යන් වේ.
  - සාර්ථක ආර්ථික විවෘත්‍යන් සඳහා නිදසුන් පහත පරිදි දක්වීය හැකි ය.
    - සමස්ත නිමුවුම
    - සේවා නිපුණත්තිය
    - පොදු මිල මට්ටම
    - විනිමය අනුපාතිකය
    - පොලී අනුපාතිකය
    - ගෙවුම් ගේපය
    - සේවා නියත්තිය

କୁର୍ମ ଶୁର୍ବିତ ଗେଲି


- සාර්ව ආර්ථික විව්ලයන් අජේක්සිත මට්ටමට ලිඛා නොවන අවස්ථාවලදී එහෙම අන්ධේක්සිත සාර්ව ආර්ථික උච්චාවචනයන් ඇති වන විට දී සාර්ව ආර්ථික ගැටුණු ඇති වේ.
  - සාර්ව ආර්ථික ගැටුණු සඳහා තීදුෂුන් පහත පරිදි දක්වා හැකි ය.
    - ආර්ථික පසු බැඩිම් හා ආර්ථික ප්‍රසාරණය
    - සේවා වියුත්තිය
    - උදෙම්තය



- ආර්ථික පසුබැඩීම යනු කෙටි කාලීන (කාර්ඩ දෙකකට වඩා අඩු කාලයක දී සිදු වන ) තත්ත්වයයි. ආර්ථිකයේ හාංචි හා සේවා සඳහා සමස්ත ඉල්ලුම අඩු විෂය විම මගින් ආර්ථික පසුබැඩීම ඇති වේ. ආර්ථික පසුබැඩීම තුළින් සේවා විපුක්තිය ඉහළ යයි. නිෂ්පාදන හැකියා මායිම වකුදේ ලක්ෂණයකින් ආකෘත්වා විනැශ් විමක් මගින් ආර්ථික පසුබැඩීම පෙන්වුම් කළ හැකි ය.
- ආර්ථික ප්‍රසාරණයේ දී ආර්ථිකයේ හාංචි හා සේවා සඳහා සමස්ත ඉල්ලුම වැඩි වි සමස්ත තිමැවුම ඉහළ යාම සිදු වේ.
- ආර්ථිකයේ සමස්ත නිෂ්පාදන සාධක එලදායී ආකාරයෙන් නිෂ්පාදනය සඳහා උපරිම ලෙස හාටින නොකිරීම සේවා විපුක්තිය යි.
- ආර්ථිකයක පොදු මිල මට්ටමෙහි අංශේ ඉහළ යාම උද්ධාමනය වශයෙන් හඳුන්වයි.
- සාර්ථක ආර්ථික උව්‍යාවචන ව්‍යාපාර වකුය ආගුයෙන් පෙන්වුම් කළ හැකි ය.
- එසේ ම සාර්ථක ආර්ථිකයේ කෙටි කාලීන හා දිගු කාලීන හැසිරීම්වල සම්බන්ධතාව අවබෝධ කර ගැනීමට ද ව්‍යාපාර වකු උපයෝගී කරගත හැකි ය.

### ව්‍යාපාර වකු

- කාලයන් සමග ආර්ථිකයේ මූර්ත දළ දේශීය නිෂ්පාදනයේ වක්‍රීය හැසිරීම ව්‍යාපාර වකු ලෙස හඳුන්වයි.
- ව්‍යාපාර වකුයක අවධී 04
  - පසුබැඩීමේ අවධීය
  - පැවුල
  - ප්‍රසාරණ අවධීය
  - මුද්‍රනත
- එය පහත දැක්වෙන ආකාරයට ප්‍රසාරණ සටහනකින් ඉදිරිපත් කළ හැකි ය.  
මූර්ත දළ දේශීය  
නිෂ්පාදනය



- පැවුල නිමැවුමෙන් සමස්ත ආර්ථිකයේ කෙටි කාලීන හැසිරීම පෙන්වුම් කරන අතර විහා තිමැවුමෙන් සමස්ත ආර්ථිකයේ දිගු කාලීන හැසිරීම පෙන්වුම් කරයි.



- විහාන නිමැවුම ගනු ඇත්තේ ආර්ථිකයන් සම්පත් පූර්ණ හා උපරිම කාර්යන්ශමතාවයෙන් උපයෝගනය කළ විට උද්ධමන පිචිනයකින් තොරව ලබා ගත හැකි උපරිම වූත් තිරසර වූත් නිමැවුම මට්ටම යි.
- කාලයන් සමඟ විහාන නිමැවුම වවා සැබු නිමැවුම දේශලනය වේ.
- විහාන නිමැවුමට පහළ සත්‍ය නිමැවුමේ පහළ ම අවස්ථාව පතුල හා විහාන නිමැවුමට ඉහළ සැබු නිමැවුමේ ඉහළ ම අවස්ථාව මුදුනක වේ.
- පතුලේ සිට මුදුනක දක්වා ගමන් කරන අවධිය නිමැවුමේ ප්‍රසාරණ අවධිය වේ.
- මුදුනක සිට පතුල දක්වා ගමන් කරන අවධිය නිමැවුමේ පසුබැසීමේ අවධිය වේ.
- ප්‍රසාරණ අවධිය පසුබැසීමේ අවධියට වඩා දිරිස වේ.
- ව්‍යාපාර ව්‍යුයක එක් මුදුනක සිට තවත් මුදුනකට ඇති දුර ව්‍යාපාර ව්‍යුයක කාලය වේ.
- එකම ව්‍යාපාර ව්‍යුයක මුදුනක් අතර දිග එකිනෙකට වෙනස් වේ.
- ව්‍යාපාර ව්‍යුයක දිග කාලීන උපනකි තත්ත්වයක් ද විහාන නිමැවුම මට්ටමෙහි පෙන්තුම් කරයි. විහාන නිමැවුම රේඛාවෙන් පෙන්තුම් කරනුයේ දිග කාලීන ආර්ථික වෘත්තියේ හැඳිවිම යි.
- විහාන නිමැවුම මට්ටම හා සැබු නිමැවුම මට්ටම අතර වෙනස නිමැවුම පරාකරණ යි.
- සාර්ව ආර්ථික අරමුණු කර ලාභ වීමට නිමැවුම් පරාකරය අවම කර ගැනීම වැදගත් වේ.

### සාර්ව ආර්ථික ප්‍රතිපත්ති

- සාර්ව ආර්ථික අරමුණු කර ආර්ථික මෙහෙයුම්ට ගනු ලබන ත්‍රියාමාර්ග සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ලෙස හැඳින්වේ.
- **සාර්ව ආර්ථික ප්‍රතිපත්ති**
  - මූල්‍ය ප්‍රතිපත්ති
  - පිස්කල් තැන්තොත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති
  - සැපයුම් ප්‍රවර්ධන ප්‍රතිපත්ති
  - ආදායම් ප්‍රතිපත්ති
  - සාපුරු පාලන ප්‍රතිපත්ති
  - විදේශ වෙළඳ ප්‍රතිපත්ති
- එම ප්‍රතිපත්තිවලින් තිහිපයක් පහත පරිදි පැහැදිලි කළ හැකි ය.
  - මූල්‍ය ප්‍රතිපත්තිය මහින් සිදු කරනුයේ මුදල් සැපයුමට හා පොලි අනුපාතයට බලපෑම් කිරීම යි. මුදල් සැපයුම හා පොලි අනුපාතය වෙනස් කිරීම මහින් නිශ්පාදනය, පාරිභෝර්තනය, ඉතිරි කිරීම්, ආයෝජන, මිල මට්ටම, ආදි විව්‍යාවලට බලපෑම් කළ හැකි ය. මූල්‍ය ප්‍රතිපත්ති සඳහා හාවිත කරන උපකරණ වනුයේ,
  - මහ බුංතු පොලි අනුපාතිකය
  - ව්‍යවස්ථාපිත සංවිත අනුපාතිකය



- විවිධ වෙළඳපාල කටයුතු වේ.
- මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කෙරනුයේ මහ බැංකුව විසිනි.
- රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යනුවෙන් හැඳුනුවන්නේ පිස්කල් ප්‍රතිපත්තිය සි. රාජ්‍ය ආදායම හා රාජ්‍ය වියදම වෙනස් කිරීම මගින් සාර්ථක ආර්ථික විව්‍යාජනය්ට බලපෑම් කිරීම මගින් සාර්ථක ආර්ථික අරමුණු කර ලායා විය හැකි ය. මෙම පිස්කල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන උපකරණ වනුයේ,

  - රාජ්‍ය වියදම්
  - රාජ්‍ය බඳු
  - රාජ්‍ය ගුය සි.

## 5.2 :- වෘත්තාකාර ප්‍රවාහය ආශ්‍යයෙන් ජාතික හිමුම්කරණයේ විවිධ ප්‍රවේශ විග්‍රහ කරයි.

- ආර්ථික කටයුතුවලට සම්බන්ධ ආර්ථික කාරක නම් කරමින් පැහැදිලි කරයි.
- සරල ආර්ථිකයක වෘත්තාකාර ප්‍රවාහය ඇපුලෝරන් ආර්ථිකයක කාරක අතර රාජ්‍ය අභ්‍යන්තර සම්බන්ධතාව පැහැදිලි කරයි.
- සරල ආර්ථිකයක වෘත්තාකාර ප්‍රවාහය ඇපුලෝරන් ජාතික හිමුම්කරණයේ ප්‍රධාන තුළ මත්‍ය කරයි.

### ආර්ථික කාරක

- සාර්ථක ආර්ථික ක්‍රියාකාරීන්වෙත දායක වන විවිධ අංශ, ආර්ථික කාරක නමින් හැඳින්වේ. එම කාරක, කුටුම්බ වැදුරුම් වේ. ඒවා නම්,

  1. කුටුම්බ අංශය
  2. ව්‍යාපාරික අංශය
  3. රාජ්‍ය අංශය
  4. විදේශ අංශය

### කුටුම්බ අංශයේ ප්‍රධාන කාර්ය

- ආර්ථිකයේ නිෂ්පාදන සාධක වල සිම්කාරීන්වය කුටුම්බ අංශය සතු වන අතර එම නිෂ්පාදන සාධක ව්‍යාපාරික අංශයට සැපයීම මගින් සාධක ආදායම් ඉපයීම
- ව්‍යාපාරික අංශය නිපදවන හාශ්චිත හා සේවා මිලට ගැනීම
- ආර්ථිකයක ඉතිරි කිරීම බිජි කිරීම
- කුටුම්බ අංශය රුපයට බඳු ගෙවන අතර රුපය මගින් සහයන පොදු සේවා පරිභෝෂනය කිරීම

### ව්‍යාපාරික අංශයේ ප්‍රධාන කාර්ය

- කුටුම්බ අංශයන් නිෂ්පාදන සාධක මිල දී ගෙන හාශ්චිත හා සේවා නිෂ්පාදනය කිරීම නිෂ්පාදන හාශ්චිත විකුණා ආදායම් ලබයි.




- ව්‍යාපාර උපයන ලාභවලින් සිමිකරුවන්ට ලාභාංශ ද රුපයට බුදු කොටසක් ද ලබා දී ආයෝගනය කරයි.

## ರುಕ್ಣ ಅಂಗಡೆ ಪ್ರದೀಪ ಕುರೆಯ

- රජය විසින් අය කර ගනු ලබන බදු ආදායමෙන් මහජනතාවට පොදු හාණ්ඩි, සුහසාධන හාණ්ඩි හා දේවා සැපයීම
  - ජාතික ආරක්ෂාව, නිතිය හා සාමය රැකිම, පරිසරය පුරුෂීම, අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි දේවා සැපයීම
  - මහාමාර්ග, සන්නිවේදනය වැනි ආරක්ෂා පොදු කාර්ය ප්‍රාග්ධනය ද සැපයීම
  - කුටුම්බවලට පාරිභෝගික සහතාධාරත් ව්‍යාපාරික අංශවලට නිශ්චාදන සහතාධාරත් සැපයීම

## විදේශ අංශයක් ප්‍රධාන කාරුණ

- හාණ්ඩි හා දේවා ආනයනය හා අපනයනය කිරීම
  - විදේශ සාධක ආදායම් ලැබීම හා ගෙවීම පියු කිරීම
  - සරල ආර්ථිකයක් ක්‍රියාකාරීත්වය විස්තාකාර ආදායම් ප්‍රවාහයක් ඇපුරෙන් පැහැදිලි කිරීමේදී කාරක අතර පවතින අන්තර් සම්බන්ධතාව ද පැහැදිලි කිරීමට පහත රුප සටහන උපකාර කර ගත හැකි ය.



- ඉහත රුප සටහන ඇපුරින් ජාතික හිමුව්‍යිකරණයේ ප්‍රවේශ තුන අංශ දෙකක් පමණක් ඇති (පරල ) ආර්ථිකයක ව්‍යත්තාකාර ප්‍රවාහය ඇපුරින් පහත පදනම් පරිදි කළ හැකි ය.
- කුවුම්බ අංශයෙන් ලබා ගත් නිෂ්පාදන සාධික සංයෝග සොට් විෂාපාරික අංශය විසින් හා සේවා නිපදවන අතර එය ජාතික හිමුව්‍යිකරණයට අදාළව නිෂ්පාදන ප්‍රවේශය වේ.
- විෂාපාරික අංශය නිෂ්පාදන සාධික කුවුම්බ අංශයෙන් මිලදී ගන්නා විට කුවුම්බ අංශය වෙත සාධික ආදායම් ප්‍රවාහයක් ගමන් කරයි. එය ජාතික හිමුව්‍යිකරණයේ ආදායම් ප්‍රවේශය වේ.
- විෂාපාරික අංශය නිපදවනු ලබන නිෂ්පාදන හා සේවා මිලදී ගැනීමට කුවුම්බ අංශය දරන වියදුම් ජාතික හිමුව්‍යිකරණයේ වියදුම් ප්‍රවේශය වේ.

### 5.3 :- නිමැවුම් ප්‍රවේශයට අනුව ජාතික හිමුව්‍යි සකස් කිරීමේ සූදානම පුද්ගලයක කරයි.

- බහු ගණන දෙශීය මග හරවා ගැනීමේ ක්‍රම නම් කරයි.
- අවසාන නිමැවුම් ක්‍රමය පැහැදිලි කර, එම ක්‍රමය යටතේ ජාතික හිමුව්‍යි සකස් කරන ආකාරය ඉදිරිපත් කරයි.
- එකතු කළ විට්තාකම් ක්‍රමය පැහැදිලි කර, එම ක්‍රමය යටතේ ජාතික හිමුව්‍යි සකස් කරන ආකාරය ඉදිරිපත් කරයි.
- දළ නිමැවුමේ විට්තාකම සහ අතරමැදි යෙදුවුම් විට්තාකම යන සංකල්පය විස්තර කරයි.

#### බහුගණන දෝෂය

- නිෂ්පාදන ප්‍රවේශය මස්සේ ප්‍රධාන වශයෙන් සිදු වන්නේ දළ දේශීය නිෂ්පාදිතය ගණනය තිරීම සි. දළ දේශීය නිෂ්පාදිතය යනු කිහිපය් කාල පරිවිශේදයක් තුළ (සාමාන්‍යයෙන් වර්ෂයක් වැනි කාල සිමාවක් තුළ) රටක ආර්ථික ප්‍රදේශය ඇතුළත නිෂ්පාදනය කරන ලද සියලු ම අවසාන හා සේවාවල විට්තාකම සි.
- නිමැවුම් ප්‍රවේශයට අනුව දළ දේශීය නිෂ්පාදිතය ඇස්කමේන්තු කිරීමේදී එක ම හා සේවා විට්තාකම කිහිප වර්ෂ එකතු විමෙන් නිෂ්පාදිතයේ අංශය අධිකත්සේරුවට ලක් වේ. මෙලෙස එක ම හා සේවා විට්තාකම කිහිපවර්ෂ නිෂ්පාදිතයේ අංශයට ඇතුළත් විම බහුගණන දෝෂය ලෙස හඳුන්වයි.
- මේ නිසා බහුගණන දෝෂය මග හරවා ගැනීම සඳහා සමස්ත නිෂ්පාදිතය ගණනය කිරීමේ ක්‍රම දෙකක් පවතී.
  1. අවසාන නිෂ්පාදිත ක්‍රමය
  2. එකතු කළ විට්තාකම ක්‍රමය
- අවසාන නිෂ්පාදිත ක්‍රමයට නිෂ්පාදිතය ගණනය කළ ද දළ එකතු කළ විට්තාකම් ක්‍රමයට ගණනය කළ ද ඒ සඳහා ලැබෙන අංශය සමාන විය යුතු ය.



### අවසාන හිජේපාදිත ක්‍රමය

- නිෂ්පාදිත ක්‍රියාවලියේ අවසාන අදියර පසු කළ, එනම් කටයුතුවේ සකස් කිරීමෙන් තොර ව පරිහැළුවනය හෝ ආයෝජනය හෝ සඳහා යොදාගත හැකි භාණ්ඩ හෝ සේවා පමණක් ජාතික ශේෂුම්වලට ඇතුළත් කිරීම අවසාන නිෂ්පාදිත ක්‍රමය සි.
  - අවසාන නිෂ්පාදිත ක්‍රමයට අනුව සමඟින් නිෂ්පාදිතය ගණනය කරනුයේ පරිහැළුන භාණ්ඩ භා ප්‍රාග්ධන භාණ්ඩවල නිෂ්පාදනයේ එකතුවට තොග වෙනස් වීම ගැලුපිළෙනි.
  - බහු ගණන දේශ මගහැරවීමට අවසාන නිමැවුම් ක්‍රමය භාවිත කළ ද එහි ද ගැටුපු පවතී. එනම් ඇතැම් විට පාරිහැළුම් භාණ්ඩ භා අන්තර් භාණ්ඩ වෙන් තොට හඳුනා ගැනීමේ දුෂ්කරතා පැවතිමයි.
- නිදසුන් :** පිනි අවසාන පාරිහැළුම් භාණ්ඩයක් වුව ද රස කැවිලි නිෂ්පාදකයාට එය අන්තර් භාණ්ඩයක් විය හැකි ය.
- අවසාන නිමැවුම් ක්‍රමයේ පවතින මෙම ගැටුපු තත්ත්ව මගහරවන නිමැවුම තත්සේරු කිරීමේ වඩාත් කුයු ම ක්‍රමය වන්නේ එකතු කළ වටිනාකම ක්‍රමය සි.
  - නිෂ්පාදනය කරන ලද භාණ්ඩ භා සේවාවල මූල්‍යමය වටිනාකම නිමැවුමේ දළ වටිනාකම ලෙස හඳුන්වයි. ( GVO )
  - නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා පිටතින් මිල ද ගනු ලබන භාණ්ඩ භා සේවා අතරමැදි යෙදුවුම් ලෙස හඳුන්වයි.

### එකතු කළ වටිනාකම් ක්‍රමය

- නිෂ්පාදිතයේ එකතු කළ වටිනාකම යනු (GVA) භාණ්ඩවල භා සේවාවල නිමැවුමේ දළ වටිනාකම් (GVO) අතරමැදි යෙදුවුම්වල (අතරමැදි පරිහැළුවනය) වටිනාකම අඩු කළ විට ලැබෙන අගය වේ.
- නිෂ්පාදිතයේ එකතු කළ වටිනාකම ගණනය කළ හැකි ආකෘති දක්කී.

  1. නිෂ්පාදන මූලාශ්‍රය
  2. ආදායම් මූලාශ්‍රය

- නිෂ්පාදන මූලාශ්‍රය අනුව එකතු කළ අගය ගණනය කරනුයේ නිමැවුමේ වටිනාකම්න් පිටතින් ලබා ගත් සියලුම යෙදුවුම්වල වටිනාකම අඩු කිරීමෙනි.
- ආදායම් මූලාශ්‍රය අනුව එකතු කළ අගය ගණනය කරනුයේ නිෂ්පාදන ක්‍රියාවලියට සහභාගි වන සියලුම ම නිෂ්පාදන සාධකවලට ලැබෙන සාධක ආදායම් සහ ස්ථාවර ප්‍රාග්ධනය උපයෝගනය කිරීමෙන් හට ගන්නා ක්ෂය වීම එකතු කිරීමෙනි.



## නිදුස්න්

නිෂ්පාදන මූල්‍යය	ආදායම මූල්‍යය
1. නිමැවුමේ වටිනාකම ( වෙළඳපොළට ප්‍රවේශ විමට පෙර )	1. නිෂ්පාදන සාධක සඳහා ගෙවීම ( රු )
2. අමු කළා	බදුකුලී 2000
අමු ද්‍රව්‍ය 3000	වැටුප් 1000
සේවා පිරිවැය 1500	පොලී 800
එකතුව 4500	ලාභ 500 එකතුව 4300
	2. සාධක තොට්‍යා ගෙවීම ප්‍රාග්ධන ක්ෂය විම 700 එකතුව 700
මුළු එකතු තළ වටිනාකම 5000	මුළු එකතු තළ වටිනාකම 5000

5.4 :- නිෂ්පාදන ප්‍රවේශය යටතේ දළ දේශීය නිෂ්පාදනය ඇස්කමේන්තු කරන ආකාරය සහ ඒ ආම්ත සංකල්ප විගුහා කරයි.

- නිෂ්පාදන ඉම පැහැදිලි කරයි.
- නිෂ්පාදන ඉම තුළ ආකෘත් කළ යුතු හා බැහැර කළ යුතු අධිකම පැහැදිලි කරයි.
- ශ්‍රී ලංකාවේ සම්මත කර්මාන්ත කටයුතු ආශ්‍යෙන් ආර්ථික ක්‍රියාකාරකම් හඳුන්වයි.
- ආයතනික අංශ අනුව ආර්ථික ක්‍රියාකාරකම් වල සංස්කරණ විස්තර කරයි.
- වටිනාකම් තක්සේරු නිරිමි විවිධ මිල ගණන් නම් කරයි.
- මූලික මිල, නිෂ්පාදකයාගේ මිල හා ගැනුම්කරුගේ මිල යන සංකල්ප නිදුස්න් ආශ්‍යෙන් විස්තර කරයි.
- වෙළඳපොළ මිල අනුව දළ දේශීය නිෂ්පාදනය සහ දළ ජාතික ආදායම යන සංකල්ප විස්තර කරයි.
- ශ්‍රී ලංකාවේ කර්මාන්ත ගාලා නිෂ්පාදන ද්‍රැඹකයේ කාපුවිය දක්වයි.
- නිමැවුම් ප්‍රවේශය ආම්ත සංකල්ප පැහැදිලි කරයි.

## නිෂ්පාදන ඉම

- නිෂ්පාදන ඉම ( Production boundary) සංකල්පය භාවිත කරනුයේ ආර්ථික නිෂ්පාදන ක්‍රියාකාරකම් සහ ආර්ථික තොට්‍යා නිෂ්පාදන ක්‍රියාකාරකම් වෙන් කර අර්ථ දැක්වීමට පි. SNA - 2008 ජාතික මිණුම්කරණ ක්‍රමවේදයට අනුව නිෂ්පාදන ඉම ඉතා පැහැදිලි ව විස්තර කරයි.



- නිෂ්පාදන ඉම අර්ථතාවය සඳහා පවත්නා ආර්ථිකය තුළ මුළු තරන ප්‍රධාන නිමැවුම් අනුව නිෂ්පාදකයන් කොටස් තුනකට වර්ග කළ හැකි වේ.
  - වෙළඳපොල අරමුණු කොටස් නිෂ්පාදකයන් (Market Producer)
  - වෙළඳපොල අරමුණු කොට තොග් වෙනත් නිෂ්පාදකයන් (NPISHS)
  - ගාහ ආර්ථික ඒකක තවපුතු අයන් නිෂ්පාදකයන්

**ඡාතික ගණුම්කරණයේ දී නිෂ්පාදනයේ ඉම තුළට ඇතුළත් කළ යුතු නිෂ්පාදන ක්‍රියාකාරකම්**

- වෙළඳපොලේ විකිණීන සියලුම හාස්චි හා සේවාවන් නිෂ්පාදන ඉමට ඇතුළත් වේ.
- නිෂ්පාදනය කළ ආයතනය හැර සෙසු ආයතනික ඒකක සඳහා නිෂ්පාදනය කරන ලද සියලුම හාස්චි හා සේවා
- තමන්ගේ ම අවසාන පරිහැළුණය සඳහා හෝ ප්‍රාග්ධන සම්පාදනය සඳහා හෝ නිෂ්පාදනය කොට ඒවායේ නිෂ්පාදකයන් විසින් තමන් වෙත රඳවා ගන්නා ලද සියලුම හාස්චි
- තමන් සතු ව ඇති තමන් පදිංචි වී පිටින නිවාසවලින් ලබා දෙන තේවාසික සේවය
- වැටුප් ලබන සේවකයන් විසින් ඉටු තරනු ලබන ගාහ සේවා සහ පොදුගලික සේවා
- තමන්ගේ ම පරිහැළුණය සඳහා තාමි හෝ ඒකක නිෂ්පාදනය, ඒවා ගබවා කොට තබා ගැනීම, වනාන්තරවලින් ආහාර හෝ උග්‍ර ලබා ගැනීම හා පලතුරු යේ තර ගැනීම, දර කැපීම සහ එකතු කිරීම, ද්‍රව්‍යම කිරීම සහ මුදුන් අල්ලා ගැනීම
- තාමි නිෂ්පාදන පැකසිම, වී කොටා සහල් සකසා ගැනීම, පිරි කොටා ගැනීම, මස් මාල කළේ තබා ගැනීම සඳහා පිළියෙළ කිරීම, පලතුරු වෝතල් කිරීම හා වියලා ගැනීම, කිරීම මුදවා ගැනීම, තුව සහ පන් මුදු විවිම, පැදුරු විවිම ආදිය
- රෝදී විවිම, ඇදුම් මසා ගැනීම, ගොනන ලද ඇදුම් සහ කොප්පි, ගාහ හාස්චි තනා ගැනීම
- ඡලය සපයා ගැනීම ( තුවා ඇලවල්, දිය ඇලි මහින්, ඡලය සපයා ගැනීම සඳහා තුවා ව්‍යාපෘති පැකසිම )
- මෙලෙස ගාහ ඒකකය තුළ සිදුවන හාස්චි නිෂ්පාදන ක්‍රියාකාරකම් නිෂ්පාදන ඉමට ඇතුළත් කළ ද ගාහ ඒකකයේ සාමාජිකයා විසින් තමන්ගේ ම පොදුගලික පරිහැළුණය සඳහා ඉටු තරනු ලබන සේවා ආර්ථික නිෂ්පාදන තුවාවන් ලෙස තොපුලකයි.
- නිදුස් :- නිවස් සාමාජිකයන්ට ආහාර පිළිම, දැවන් රෙකබලා ගැනීම, නිවස් වියපත් හා ආබාධිතයන් රෙකබලා ගැනීම, නිවස් අලංකරණ හා පිරිසිදු කිරීම් ආදිය
- කොස් වෙනත් මිනිසාගේ මැදිහත් විමක් සහිත ද තැද්ද යන්න මත නිෂ්පාදන ඉමට ඇතුළත් කිරීම හෝ තොකිරීම සිදු වේ.
- සේවාහාවික සම්පතක් වුව ද පුද්ගලයෙකුගේ පාලනයට නැතුවි නිෂ්පාදනයන් බිජි වන්නේ නම් ඒවා නිෂ්පාදන ඉමට අයන් වේ.



නිදුස් :- මත්ස්‍ය උද්‍යානයක ඇති කරන මප්පෙන් බේ විම, නමුත් විවෘත ජලාගයක මත්ස්‍ය ගහනය ජනනය වීම නිෂ්පාදන ඉමට ඇතුළත් නොවේ.

- දළ දේශීය නිමුෂුම ගණනය කිරීමේදී නිරික්ෂණය නොවන ආර්ථික කටයුතු ද ඇතුළත් විය යුතු ය.
- නිරික්ෂණය නොවන ආර්ථික කටයුතු කොටස දෙකකින් සමන්විත වේ. එකම
  - සැයුවුණු ආර්ථික කටයුතු
  - නිෂ්පාදන නොවන ආර්ථික කටයුතු

### සැගැවුණු ආර්ථික කටයුතු

- සැයුවුණු ආර්ථික හියාකාරකම ලෙස සලකනු ලබන්නේ විධිමත් ගණනය කිරීමකට පාතා නොවන නිෂ්පාදන ආර්ථික හියාකාරකම ය.
- මුවමකාවන් ම මෙම ආර්ථික හියා වසන් කොට කඩ ගැනීමට උත්සාහ දුරීමට බලපාන සේතු තීපයකි.
  - බදු ගෙවීමෙන් වැළකී සිටීම
  - සමාජ ආරක්ෂණ දායක මුදල් ගෙවීමෙන් වැළකී සිටීම
  - නිතිමය ප්‍රමිතින් පිළිපැදිමෙන් වැළකී සිටීම
- මෙලෙස වාර්තා නොකැඳීම, තොරතුරු සැපයීම හා නිතිරිකි මග හැරීම නිසා සැයුවුණු ආර්ථික කටයුතු පිළිබඳ ව දක්ත නොලැබේ යාම මෙහි දී දැකිය හැකි ය.

### නිත්සනුකුල නොවන ආර්ථික කටයුතු

- නිත්සනුකුල නොවන ආර්ථික කටයුතු ස්වරුරු 2 ක් පවතී.
  1. නිතියෙන් තහනම කොට ඇති හාශ්ච හා සේවා නිපදවීම සහ බෙදා හැරීම.
 

නිදුස් :- මත්පැන්, මත්දුවය, ගණිකා සේවය, තහනම හාශ්ච ප්‍රවාහනය
  2. ඇතැම් නිත්සනුකුල හාශ්ච හා සේවා නිත්සනුකුල ව ලියාපදිංචිය නොලත් පුද්ගලයන් විසින් නිෂ්පාදනය කිරීම හා බෙදා හැරීම.

නිදුස් :- ලියාපදිංචිය නොලත් වෛද්‍ය සේවය

### දුන දේශීය නිෂ්පාදිතයට ඇතුළත් නොවන එලුදාකී කටයුතු

- ගෙවීමෙන් තොර ව නිවස තුළ ඉටු කරනු ලබන ගාහ සේවය (නොගෙවූ ගාහ සේවා)
- නොමිලේ ලැබෙන ජ්වාකාවික සම්පත් ( තුළිය, ජලය, වාතාය ආදිය)
- මිනිස් ගුම්දකින් තොර ව වර්ධනය වන ජ්වාකාවික සම්පත් (වනාන්තර ආදිය)
- ඉගෙනීම හා විවේකය



- මිල වෙනස් විම හෝ ස්වාධාවික වර්ධනය හෝ මගින් සම්පත් වල පිය වන වට්නාකම වෙනස් විම
- දේශීය නිමුෂුම ගණනය කිරීමේදී බැහැර කෙරෙන එලදායි නොවන ගණුදෙනු එලදායි නොවන වෙළඳපාල ගනුදෙනු
  - සංඛ්‍යාම
  - මූදල්මය පත්‍රිකා ආශ්‍රිත ගනුදෙනු
  - පාවිචිචි කළ භාෂ්ච විකිණීම ආශ්‍රිත ගනුදෙනු
- ශ්‍රී ලංකාවේ දළ දේශීය නිමුෂුම ගණනය කිරීමේදී විවිධ ආකෘති හා විනිශ්චය කරයි.
  1. කර්මාන්ත මූලය අනුව වර්ගිකරණය
  2. ආයතනික අංශ අනුව වර්ගිකරණය
- ශ්‍රී ලංකාවේ සම්මත කර්මාන්ත කටයුතුවලට මූලික වශයෙන් ඇතුළත් වන සිරුතුන් පහත දැක්වේ.
  1. - කාලී කර්මාන්තය, වන වගාච හා ධිවර කර්මාන්තය
  2. - පතල් කැණීම්, නිෂ්පාදන කර්මාන්ත විදුලිය හා ජලය නිෂ්පාදන කටයුතු
  2. 1 - උප අංශය නිෂ්පාදන කර්මාන්ත
  3. - ඉදිකිරීම්
  4. - වෙළඳාම ප්‍රවාහන දේපාල වෙළඳාම
  5. - තොරතුරු හා සන්නිවේදන කටයුතු පිළිබඳ දේවා
  6. - මූල්‍ය හා රුක්ෂණ දේවා
  7. - නිවාස අයිතිය හා දේපාල වෙළඳාම
  8. - ව්‍යෝගීය විද්‍යාත්මක තාක්ෂණික පරිපාලන හා සහාය දේවා
  9. - රාජ්‍ය පරිපාලනය, ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ දේවා
  10. - වෙනත් දේවා

ඉහත සිරුත දහයට අදාළ ආර්ථික ක්‍රියාකාරකම්වල මූල්‍යය වට්නාකම මූලික මිල අනුව සමඟ්‍ය එකතු කළ අය වේ.

ආයතනික අංශ වර්ගිකරණය අනුව ආර්ථික ක්‍රියාකාරකම්වල සංයුතිය.

- ආයතනික අංශයක් ( එකකයක් ) යනු සමඟ්‍ය ආර්ථිකය තුළ වත්තම සිම්කර ගැනීම , වගකීම දැරීම සෙසු ආයතනය් සමඟ ගනුදෙනුවලට සම්බන්ධවීමට හැකියාව ඇති ආර්ථික එකත ය.
- සමඟ්‍ය ආර්ථිකය යනු සිංහලිකරණ කාල පරිවිෂේෂය තුළ සියලු ම ආයතනික එකත නොවාසිනව කටයුතු කරන ආර්ථික ප්‍රදේශයක් ලෙස හඳුන්වයි. ආර්ථික ප්‍රදේශය යනු සංල



අර්ථික පාලනයක් සහිත තනි ආණ්ඩුවක් යටතේ ප්‍රදේශලයන්ට, හාණ්චවලට හා ප්‍රාග්ධනයට නිදහසේ සංවලනය විය හැකි තුළෝලිය ප්‍රදේශයකි.

සම්කේ අර්ථික ප්‍රදේශය තුළ සිරිත් ප්‍රධාන ආයතනික ඒකක පහකි.

- **මූල්‍ය නොවන සමාගමික අංශය NFC**

මේ යටතට ගැනෙන්නේ වෙළෙදපොල අරමුණු කරගත් නිෂ්පාදනයන්හි නිරන වන විවිධ සංස්ථා හා සමාගම් ය. මේ යටතට රාජ්‍ය හා පොදුගලික යන දෙඅංශයේ ම නිෂ්පාදන සමාගම් අයන් ය.

- **මූල්‍ය සමාගමික අංශය FC**

මූල්‍ය සේවා සැපයීම ප්‍රධාන අරමුණ කරගත් සංස්ථා හා සමාගම් මේ යටතට ගැනේ. මූල්‍ය අතරමැදි කටයුතු හා වෙනත් විශේෂිත හාණ්ච හා සේවා සැපයීම මෙම අංශයේ කාර්යාලය වේ. මේ යටතට රාජ්‍ය හා පොදුගලික යන දෙඅංශයේ ම සමාගම් අයන් ය.

- **රාජ්‍ය අංශය GG**

රාජ්‍ය අංශයට වෙළෙදපොල අරමුණු කර නොගත් පොදුගලික හා සාමුහික පරිසේකනය සඳහා සේවා සපයන විවිධ රාජ්‍ය ආයතන මෙයට අයන් වේ.

නිදුසුන් අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂාව, පරිසරය සරු කිම

- **උහ අපේක්ෂාවෙන් තොර ව ගෘහ ඒකක සඳහා සේවා සපයන අංශය  
NPISH**

නොමිලේ හෝ වෙළෙදපොල මිලට වඩා අවුවෙන් හෝ ගෘහ ඒකක සඳහා සේවා සපයන ආයතන වේ. මෙම ආයතනයන්හි සේවකයින් හෝ සාමාජිකයින් ස්වේච්ඡාවෙන් තම ගුමය කුප කරයි.

නිදුසුන් : ප්‍රණානා ආයතන, ආයතනික සංවිධාන, දේශපාලන පක්ෂ

- **ගෘහ ඒකක HH ( කුවුම්බ අංශය )**

තමන්ගේ ම පරිසේකනය සඳහා සහ වෙළෙදපොල අරමුණු කොට ගෙන නිෂ්පාදන කටයුතුවල නිරන වන ගෘහ ඒකක මෙම අංශයට අයන් වේ. පාරිභෝගික හා නිෂ්පාදක දෙපිරිස ම මෙම ගෘහ අංශය තුළ සිරිත්. ආයතනික ප්‍රාග්ධනය හා සිර ගත පිරිස් ද මිට අයන් ය.

- ඉහත නොවාසික ආයතනික ඒකක පහට අමතර ව නොවාසික නොවන කුවුම්බ හා සමාගමික අංශය ලෙස තවත් ආයතනික ඒකකයක් පවතී, එය අවශ්‍ය ලෝකය ROW ලෙස හඳුන්වයි.
- නිෂ්පාදන ප්‍රවේශය යටතේ දැන දේශීය නිෂ්පාදකයේ වට්තාකම තක්සේරු කිරීම සඳහා විවිධ මිල ගණන් පවතින අතර ඒවා පහත දක්වේ.

- මූලික මිල
- නිෂ්පාදකයන්ගේ මිල
- ගැනුම්කරුවන්ගේ මිල

### මූලික මිල

- මූලික මිල යනු නිෂ්පාදකයා තම හාණ්චය හෝ සේවාව හෝ නිෂ්පාදනය කොට අලෙවි කිරීමට සූදානම් කොට ඇති අවස්ථාවක දී එම හාණ්චය හෝ සේවාව සඳහා අදාළ මිල වේ. එනම් ගැනුම්කරුවන්ගේ නිෂ්පාදකයාට ලැබිය යුතු මිල මූලික මිල වියයෙන් හඳුන්වයි. නිෂ්පාදකයා නිෂ්පාදනයේ දී ලබාගත් සහනාධාර මෙම මිලට ඇතුළත් වී ඇතුළත් වී.

නිදුසුන් :- පොහොර සහනාධාරය



- ප්‍රවාහන වියදම් මූලික මිලට ඇතුළත් තොවන අතර ගැනුම්කරුවන් විසින් නිෂ්පාදකයාට ගෙවී වෙන් කළ තොහැන් ප්‍රවාහන වියදම් මෙම මිලට ඇතුළත් වී තිබේමට ඉඩ ඇත.
- නිෂ්පාදනය මත අය කරනු ලබන කිසිදු බද්දක් මූලික මිලට ඇතුළත් තොවේ.
- නිෂ්පාදනය මත අය කරනු ලබන බදු හා නිෂ්පාදනය මත අයකරනු ලබන වෙනත් බදු අතර වෙනසක් පවතී.
- නිෂ්පාදනය මත අය කරනු ලබන බදු නිෂ්පාදන ඒකක මත රඳා පවතින අතර එය ඒකක හෝ ප්‍රතිගතක හෝ බද්දක් විය හැකි ය.
- නිෂ්පාදනය මත අය කරනු ලබන වෙනත් බදු, අය කරනු ලබන්නේ නිපදවනු ලබන හාණ්ඩය හෝ නිෂ්පාදකයාගේ ලාභය හෝ මත තොව නිෂ්පාදනයට අදාළ තුළිය, ස්ථාවර වන්තම්, සේවක සංඛ්‍යාව හෝ වෙනත් ආදාළ ක්‍රියාකාරකම් යන ගනුදෙනු මතය.

**නිදුසුන් :-**

- සේවක වැටුප් ප්‍රමාණයෙන් කිසියම් ප්‍රතිගතයක් තුළිය, ගොඩනැගිලි මත අය කරන බදු
- ව්‍යාපාරික හා වෘත්තීය බලපත්‍ර ගාස්තු
- මුද්දර බදු
- ව්‍යාහන සඳහා අයකරන බදු
- පරිසර දුපණ ( විමෝශවන ) බදු
- විදේශ සංඛ්‍යාව හා ජ්‍යෙෂ්ඨ මත අයකරන බදු
- නිෂ්පාදනය මත ලබාදෙන සහනාධාර හා නිෂ්පාදනය මත ලබාදෙන වෙනත් සහනාධාර අතර වෙනසක් පවතී.
- නිෂ්පාදනය මත ලබාදෙන සහනාධාර යනු නිෂ්පාදනය කරන හාණ්ඩය සඳහා ලබාදෙන සහනාධාර වේ. ඒවා ඒකක සහනාධාර හා ප්‍රතිගතක සහනාධාර විලින් යුතුක් වේ.

**නිදුසුන් :- නේ, පොල්, රඹර වැනි බේග සඳහා ලබා දෙන මූල්‍ය සහනාධාර**

- නිෂ්පාදනය මත ලබා දෙන වෙනත් සහනාධාර යනුවෙන් අදහස් වන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා ලබා දෙන සහනාධාර වේ.

**නිදුසුන් :-**

- ආයතනයේ සේවක සංඛ්‍යාව මත ලබා දෙන සහනාධාර
- රැකියා ප්‍රවර්ධනය දිරිමත් කිරීම සඳහා ලබා දෙන සහනාධාර
- ගාරීරික දුබලනාවන්ගෙන් පෙළෙන පුද්ගලයන් සේවා නිපුත්ත කිරීම දිරිමත් කිරීමට දෙන සහනාධාර
- ප්‍රජාත්‍යා කිරීමේ වැඩිහිටි දිරිමත් කිරීමට දෙන සහනාධාර
- පරිසර දුපණය අවම කිරීමට දෙන සහනාධාර
- ප්‍රතිව්‍යුත්‍යකරණය සඳහා ලබා දෙන සහනාධාර

- මූලික මිල පහත සඳහන් පරිදි ගණනය කළ හැකි ය.

**මූලික මිල = නිෂ්පාදකයන්ගේ මිල - නිෂ්පාදනය මත පනවන ඉදෑධ බදු**

( නිෂ්පාදනය මත ඉදෑධ බදු = බදු - සහනාධාර )

## නිෂ්පාදකයන්ගේ මිල

- නිෂ්පාදකයන්ගේ මිල ලෙස හැඳින්වෙන්නේ නිෂ්පාදන ස්ථානයෙන් වෙළෙඳුන් කරා හාණ්ඩය ඉවතට යන විට නිෂ්පාදකයා විසින් අය කරනු ලබන මිල ය.
- එනම් මූලික මිලට නිෂ්පාදකයා වෙන සාපුරු ම පැවරු නිෂ්පාදන බදු එකතු කොට නිෂ්පාදකයාට ලබා දුන් සහනාධාර අඩු කිරීමෙන් පසු ලැබෙන අගයයි.



- නිෂ්පාදකයාගේ මිල පහත සඳහන් පරිදි ගණනය කළ හැකි ය.

$$\text{නිෂ්පාදකයාගේ මිල} = \text{මූලික මිල} + \text{නිෂ්පාදකය මත බදු} - \text{නිෂ්පාදකය මත සහනයාර}$$

## ගැනුම්කරුවන්ගේ මිල

- ගැනුම්කරුවන්ගේ මිල හෙවත් ගැනුම් මිල යනු පාරිභෝගිකයා සහන වගයෙන්ම හාංචි හා සේවා සඳහා ගෙවන මිල වේ.
- නිෂ්පාදකයන්ගේ මිලට අතිරේකව ප්‍රවාහන ගාස්තු වෙළෙද ආන්තිකයන් සහ ගැනුම්කරුවන් විසින් ගෙවිය යුතු ඇත්ත බදු අනුලත් කොට ගැනුම්කරුවන්ගේ මිල සැකසෙයි.
- ගැනුම්කරුවන්ගේ මිල පහත සඳහන් පරිදි ගණනය කළ හැකි ය.

$$\text{ගැනුම්කරුවන්ගේ මිල} = \text{නිෂ්පාදකයන්ගේ මිල} + \text{අනරුදියන් විසින් අය කරනු ලබන වෙළෙද තීරුව සහ ප්‍රවාහන අය කිරීම + (\text{පාරිභෝගිකයන්ගේන් අය කරන හාංචි මත බදු - \text{රුජා විසින් පාරිභෝගිකයන් වෙනුවෙන් වෙළෙන්දාට ලබාදෙන සහනයාර)$$

## වෙළෙදපාල මිල යටතේ දළ දේශීය නිෂ්පාදනය


- දළ දේශීය නිෂ්පාදනය හැම විට ම වෙළෙදපාල මිලට ඇස්කමෙන්තු කළ යුතු බැවින් දළ එකතු කළ අයන් සමුහයට ඇත්ත වනු බදු ගැලපු විට වෙළෙදපාල මිල යටතේ දළ දේශීය නිෂ්පාදනයේ වට්නාකම ලැබේ.

$$GDP = GVA + NT$$

$$GVA = \text{දළ එකතු කළ අයන් සමුහය}$$

$$NT = \text{ගුද්ධ වනු බදු}$$

- නව ක්‍රමවේදයට යුතුව රාජික ඕස්සුම් සැකසීමේ දී දළ දේශීය නිෂ්පාදනය ගණනය කරනුදේ වෙළෙදපාල මිල යටතේ පමණි.
- රටේ කර්මාන්ත අංශයේ ක්‍රියාකාරීත්වය පෙන්වන ප්‍රධාන ද්‍රේශකය කර්මාන්තයාලා නිෂ්පාදන ද්‍රේශකයයි. අන්තර්ජාතික ප්‍රමිතියට යුතුව මෙය ප්‍රධාන ක්‍රියාකාරකම් 17ක් ආවරණය කරයි.
- කර්මාන්තයාලා නිෂ්පාදන ද්‍රේශකයට නිදුසුන් ලෙස 2015 වර්ෂයේ සංයුතිය පහත පරිදි දැක්වා දුම්කොළ නිෂ්පාදනය 6%



- දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම පවත්නා මිලට රටක නිෂ්පාදිතයේ වටිනාකම කාලයන් සමඟ වෙනස් වී ඇත් ද නැති ද යන්න දාන ගැනීම ජාතික හිඹුම් වල එක් වැදගත් අරමුණකි.
- අදාළ කාලය තුළ නිෂ්පාදිත භාණ්ඩ හා සේවා තොගයෙහි වටිනාකම එම වර්ෂයේ පවත්නා මිලෙන් තක්සේරු කිරීමෙන් වර්තන මිල යටතේ දළ දේශීය නිෂ්පාදිතයේ අගය ලැබේ.
- අදාළ කාලය තුළ නිෂ්පාදිත භාණ්ඩ හා සේවා තොගයෙහි වටිනාකම කිසියම් පාදක වර්ෂයන් මිලෙන් තක්සේරු කිරීම මගින් ලබාගන්නා අගය ස්ථාවර මිල මත දළ දේශීය නිෂ්පාදිතය ලෙස පැලන්වේ.

## දළ දේශීය නිෂ්පාදිතයේ අවධාරණය

- දළ දේශීය නිෂ්පාදිතයේ අවධාරණය යනු පවත්නා මිලට දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම සහ ස්ථාවර මිලට දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතික ප්‍රමාණයෙහි පි.

පවත්නා මිලට දළ දේශීය නිෂ්පාදිතය	
දළ දේශීය නිෂ්පාදිතයේ අවධාරණය =	X 100
	ස්ථාවර මිලට දළ දේශීය නිෂ්පාදිතය

## දළ දේශීය නිෂ්පාදිතය

- සංකල්පමය වගයෙන් දළ දේශීය නිෂ්පාදිතය යනුවෙන් අදහස් කරනුයේ රටක ආර්ථික ප්‍රදේශය ඇතුළත කිසියම් කාල පරිච්ඡේදයක් තුළ ( සාමාන්‍යයෙන් වර්ෂයක් තුළ ) නිෂ්පාදනය කරන ලද පියලු ම අවසාන භාණ්ඩවල හා සේවාවල වටිනාකමයි.
- දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කිරීමේදී ප්‍රායෝගික තුම්බේදය වනුයේ කිසියම් රටක ආර්ථික ප්‍රදේශය තුළ වර්ෂයක් ඇතුළත පියලු වන පියලු ම ආර්ථික ව්‍යාකාරකම්වල එකතු කළ අගය ගණනය කිරීම යි.
- දළ දේශීය නිෂ්පාදිතය පමණක් වන්නේ මෙම දළ එකතු කළ අගයයන් සමූහයේ එකතුව ය. නිදසුන් :-

දළ නිමුවම (GVA)	200
අමු ද්‍රව්‍ය	80
සේවා පිරිවැය	+ 40
අතරමැදි පරිසේකනය (IC)	- 120
දළ එකතු කළ අගය (GVA)	80

- දළ දේශීය නිෂ්පාදිතය භැං විට ම වෙළෙදපොල මිලට ඇස්තමේන්තු කළ පුදු බැවින් ඉහත එකතු කරන ලද දළ එකතු කළ අගයන් සමූහයට ගුද්ධ බදු ගැලපිය පුදු ය.

දළ දේශීය නිෂ්පාදිතය = දළ එකතු කළ අගය - ගුද්ධ බදු	
--	--

$$GDP = GVA + ගුද්ධ බදු$$

( ගුද්ධ බදු = භාණ්ඩ මත බදු - සහනාධාර )

- දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකමින් ස්ථාවර ප්‍රාගධන පරිසේකනය අඩු කළ විට ලැබෙන අගය ගුද්ධ දේශීය නිෂ්පාදිතය යි.

$$NDP = GDP - CFC$$



## ଲେକ ପ୍ରଦୃତିର ଦ୍ୱାରା ଦେଖିଯ ନିର୍ଣ୍ଣାତକ

- රඹක සාමාන්‍යයෙන් වර්ෂයක් තුළ නිෂ්පාදනය කරන ලද සියලු ම අවසාන හාණ්චවල හා සේවාවල වටිනාකමෙන් එක් පුද්ගලයකුට ලැබෙන වටිනාකම ඒක පුද්ගල දෙ දේශීය නිෂ්පාදිතයයි.
  - ඒක පුද්ගල දෙ දේශීය නිෂ්පාදිතය පහත සඳහන් අපුරින් ගණනය කරයි.

$$\text{ඒක පුද්ගල දෙ දේශීය නිෂ්පාදනය} = \frac{\text{දෙ දේශීය නිෂ්පාදනය}}{\text{මධ්‍ය ව්‍යුරුම්ක ජ්‍යෙහෙනය}}$$

ଦେଶ ପ୍ରକାଶକ କୌଣସି

- නිසියම් රටක යම් නිශ්චිත කාල පරිවිශේෂයක් තුළ ( සාමාන්‍යයෙන් වර්ෂයක් තුළ) නිෂ්පාදනය ක්‍රියාවලිය නිසා ජනනය කෙරෙන ප්‍රාථමික ආදායම් සියලුළුම් එකතුව වන දැන දේශීය නිෂ්පාදනයට අවශ්‍ය ලෝකයේ තොට්ටුපිළිකයන් විසින් උපයනු ලබන ප්‍රාථමික ආදායම් හෙවත් ගුද්ධ විදේශ ප්‍රාථමික ආදායම් එකතු කළ විට ලැබෙන අගය දැන ජාතික ආදායම යි.
  - දැන ජාතික නිෂ්පාදනය යන සංකල්පය වර්තමානයේ හාටිනා නොකෙරේ. එයට හේතුව දැන දේශීය නිෂ්පාදනයට ගුද්ධ විදේශ ප්‍රාථමික ආදායම් ගැලපූ විට ලැබෙන්නේ නිෂ්පාදන අගයක් තොට් ආදායම් පැහැයක් වීම යි.

ලෙ ජාතික ආභයම = ලෙ ලේඛිය තිශ්පාදනය + ගැඩ විශ්පාද පාර්මික ආභයම

( ගුද්ධ විදේශ ප්‍රාථමික ආදායම = වෙනත් රටවලින් ලැබූ ප්‍රාථමික ආදායම් - වෙනත් රටවලට ගෙවූ ප්‍රාථමික ආදායම් )

## ଫେବ୍ରୁଆରୀ ମୁହଁନାତିକ ପାଲାଯମ

- ගුද්ධ ජාතික ආදායම යනුවෙන් හඳුන්වන්නේ දළ ජාතික ආදායමෙන් ස්ථාවර ප්‍රාග්ධන පරිපෙශුරනය එහි කළ විට ලැබෙන අගය යි.

අදුරු ජාතික ආදායම = දැලු ජාතික ආදායම - සේවාවර ප්‍රාග්ධන පරිශෝරණය

( ස්ථාවර ප්‍රාග්ධන පරිසේක්තනය = ප්‍රාග්ධන ක්ෂය වීම් )

5.5 :- ආදායම් ප්‍රවේශය යටතේ දැඟ දේශීය කිණ්තාදහා ඇස්කමෙන්තු කරන ආකාරය ප්‍රාග්ධන සංකීර්ණ විමසයි.

- දේශීය ආදායම් මූල්‍යාශ්‍රය විස්තර කරයි.
  - ශ්‍රී ලංකාවේ දළ දේශීය ආදායම් සංචිත දක්වයි.
  - ආදායම් අවධාරණ ආක්‍රිත සංකල්ප විස්තර කරයි.



## දේශීය ආදායම් මූලාශ්‍ර

- නිෂ්පාදන ක්‍රියාවලියේ දී එයට ආයත වූ සියලු ම නිෂ්පාදන සාධක ඉපයෝගීම් එකතු කළ විට, ආදායම් ප්‍රවේශය යටතේ දේශීය ආදායම තත්ත්වයෙහි කළ හැකි ය.
- සාධක ආදායම් ප්‍රධාන මූලාශ්‍ර පහක් යටතේ වර්ග කළ හැකි අතර එය පහත දක්වේ.
  - සේවා නිපුණත්වයන්ගේ ආදායම්
  - බදු තුළී ආදායම්
  - ශුද්ධ පොලී ආදායම්
  - සමාගම් ලාභ
  - ස්වයං සේවා නිපුණත්ව ආදායම් / මිගු ආදායම්

### සේවා නිපුණත්වයන්ගේ ආදායම්

- සේවා නිපුණත්ව ආදායම් වශයෙන් සලකනු ලබන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය පදනා ගුමය සැපයීම වෙනුවෙන් ලබන ඉපයෝගීම් වේ. මෙම ඉපයෝගීම් ප්‍රධාන කොටස 3ක් යටතේ වර්ග කළ හැකි ය.
  - වෘත්තී / ටේනන
  - සමාජ පර්ස්‍යන් තුම සදහා සේවා යෝජනයන් කරන ගෙවීම්
  - සේවා නිපුණත්වයන්ට ලැබෙන රස්ෂණ සේවා, කොටස පහසුකම් , ආපදා දීමනා, කමිතරු වනදී

### බදු තුළී ආදායම්

- බදු තුළී ආදායම් ලෙස සලකනුයේ, ප්‍රධාන වශයෙන් මූර්ත දේපල හා සේවාසාධික සම්පත් තුළියට දීමෙන් උපයනු ලබන තුළී ආදායම් බව පැහැදිලි කළ හැකි ය.
- බදු තුළී ආදායම පහත පදනාන් මූලාශ්‍රයවලින් සමන්විත වේ.
  - නිව්වල දේපල හා සේවාසාධික සම්පත් තුළියට දීමෙන් උපයනා ලද තුළී ආදායම
  - තුළී නිවාස පදනා ලැබෙන බදු තුළී සහ අඩිතිකරු පදිංචි ව පිටින නිවාස පදනා ආරෝපිත බදු තුළිය
  - බුද්ධිමය දේපොල පදනා ලැබන ආදායම්

### ශුද්ධ පොලී ආදායම්

- පොලී ආදායම යනු ව්‍යාපාරික අංශය විසින් මූල්‍ය ප්‍රාග්ධනය සාධිත කිරීම වෙනුවෙන් මූල්‍ය ප්‍රාග්ධනය සැපයුම් කළ අය වෙත කරනු ලබන ගෙවීම් කොටසකි.

### සමාගම් ලාභ

- සමාගම් වශයෙන් ලියාපදිංචි කොට ඇති ව්‍යාපාරික ආයතනවල සිම්බරුවන් විසින් උපයනු ලබන ලාභ, සමාගමික ලාභ වශයෙන් හඳුන්වයි.
- ලාභ හා ව්‍යාවසායකත්ව ආදායම් පහත සදහන් මූලාශ්‍රයවලින් සමන්විත වේ.
  - සමාගම් ආදායම් බදු
  - සමාගමික අඩිතිකරුවන්ට ගෙවනු ලබන ලාභය
  - ව්‍යාපාර සඟු රඳවා ගනු ලැබූ හෙවත් නොවෙදු ලාභ
- මුළු ලාභය ජාතික ගිණුම් වලට ඇතුළත් කරයි.



### සේවය සේවා නිපුත්ති ආදායම් / මිශ්‍ර ආදායම්

- සමාගම් වශයෙන් ලියාපදිංචි නොවූ කේවල ව්‍යාපාර, හැඳුල් ව්‍යාපාර, සමුපකාර ව්‍යාපාර, ගොවීන් වෙනත් ස්වයං රැකියාවල නිරන විවිධ ශිල්පීන් හා වාත්තිකයන් ලබන ආදායම් මිශ්‍ර ආදායම් වශයෙන් හඳුන්වයි.
- ආර්ථික විද්‍යාත්මක තාක්ෂණයන් අනුව, දේශීය ආදායම් මූලාශ්‍රය ඉහත ආකාරයෙන් වර්ග කර පැහැදිලි කළ යුති ය.

### දළ දේශීය ආදායම

- සියලු ම නිෂ්පාදන ක්‍රියාකාරකම් නිසා නිෂ්පාදන සාධක විසින් උපයන ආදායම් සංරච්චතවල මුළු එකතුව දේශීය නිෂ්පාදනය විසින් ඩිජි කරන දළ දේශීය ආදායම් වේ.
- SNA 2008 නව ජාතික පිළුම්කරණ ප්‍රවේශයට අනුව ශ්‍රී ලංකාවට දළ දේශීය ආදායම් සංරච්චත වෙනත් ස්වරුපයකින් වර්ග කර ඇත. එනම්,
  - සේවක ආදායම් (CE)
  - දළ මෙහෙයුම් අතිරික්තය (OS)
    - දළ මෙහෙයුම් අතිරික්තයෙහි ප්‍රධාන සංරච්චත
    - ගුද්ධ මෙහෙයුම් අතිරික්තය
    - ස්ථාවර ප්‍රාග්ධන පරිශෝරනය
  - මිශ්‍ර ආදායම්
  - නිෂ්පාදනය මත වෙනත් බදු
- ඉහත සංරච්චතයන්ගේ එකතුව මූලික මිලට දළ දේශීය නිෂ්පාදනය වේ.
- වැළැඳුව හා වෙනත්, සේවා යෝජනයා විසින් ලබා දෙන සමාජ ආරක්ෂණායක මුදල්. රෝගී තන්ත්වයක දී, වියකියා අවස්ථාවක දී හා ව්‍යුහ ගණනා විට සේවා යෝජනයා විසින් සාපුවම සේවකයාට ලබා දෙන අරමුදල් දේශීය ආදායම් වේ.
- මෙහෙයුම් අතිරික්තය ලෙස හඳුන්වන්නේ සමාගමික අංශය ජනනය කරන ආදායම් වේ. (මෙය සමන්විත වන්නේ පොලිය, බදු කුලිය හා දළ ලාභයෙනි.)
- දළ මෙහෙයුම් අතිරික්තය යනු නිෂ්පාදනයේ වට්හාකමින් සියලු ම පිරිවැය හා ගුද්ධ නිෂ්පාදන බදු ඉවත් කළ විට ලැබෙන ගේපයයි.
- දළ මෙහෙයුම් අතිරික්තය සමන්විත වන්නේ පොලිය, බදු කුලිය හා දළ ලාභය යන දේපල ආදායම් සංරච්චත වලිනි.
- දළ මෙහෙයුම් අතිරික්තයෙන් ප්‍රාග්ධන පරිශෝරනය අවශ්‍ය කළ විට ගුද්ධ මෙහෙයුම් අතිරික්තය ලැබේ.
- මිශ්‍ර ආදායම් ලෙස පැලකනුයේ, ගෘහ ඒකක විසින් සිම්කරගෙන සිටින හෝ හැඳුල් ව්‍යාපාර වශයෙන් පවත්වනු ලබන හෝ සමාගමික නොවන ව්‍යවසායකයන් ජනනය කරන ආදායම් වේ.
- මිශ්‍ර ආදායම් ගණනය කරනුයේ ගෘහ ඒකකවලින් පවත්වාගනු ලබන මෙවැනි ව්‍යවසායන්ගේ ඉපයෝගීතාන් අතරමුදී පරිශෝරනය, සියලු ම ගුද්ධ බදු, හා වැළැඳුව ලබන සේවකයන්ගේ ගෙවීම් අවශ්‍ය කිරීමෙනි.
- ස්ථාවර ප්‍රාග්ධන පරිශෝරනය යනු නිෂ්පාදන ක්‍රියාවලියේ දී ප්‍රාග්ධන වත්කම් ප්‍රතිසම්පාදනය සඳහා දාරන වියදුම් (සුය විම්) වේ.



- නිෂ්පාදනය මත වෙනත් බදු යනු රඟය විසින් සපයන පරිපාලන සේවා හෝ පොදු දේපල හෝ වෙනුවෙන් අය කරනු ලබන බදු අය නිරීම් ය. ( රඟයේ නිෂ්පාදන ක්‍රියාවලියට නීති රිති පැනවීම, නිෂ්පාදන ක්‍රියාවලියට පහසුකම් හා පරිපාලන අවශ්‍යතා සැපයීම )
- වෙළෙඳපොල මිලට දළ දේශීය නිෂ්පාදනය යනු මූලික මිලට ගණනය කළ දළ දේශීය නිෂ්පාදනයට නිෂ්පාදනය හා ආනයන මත ගුද්ධ බදු ගැලපීමෙන් ලැබෙන අගය වේ.
- ආදායම් ප්‍රවේශය ආශ්‍රිත යෙකුල්ප තිහිපයෙක් පහත දැක්වේ.
  - ප්‍රාථමික ආදායම
  - දළ දේශීය ආදායම් සහ ගුද්ධ දේශීය ආදායම
  - දළ ජාතික ආදායම් හා ගුද්ධ ජාතික ආදායම
  - වැය කළ හැකි ජාතික ආදායම
  - කුටුම්බ ආදායම / පොදුගලික ආදායම
  - වැය කළ හැකි කුටුම්බ ආදායම
  - මුර්ක ජාතික ආදායම

සංඛ්‍යාත්මක නිදුසුනා.

අයිතමය	පවත්නා වෙළෙඳපොල මිල අනුව
1. සේවක ආදායම	3000
2. දළ මෙහෙයුම් අතිරික්තය	5000
2. 1. ගුද්ධ මෙහෙයුම් අතිරික්තය	4000
2. 2. ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය	1000
3 මිග්‍ර ආදායම	2000
4. නිෂ්පාදන මත වෙනත් බදු (අඩු කළා සහනාධාර)	100
5. මූලික මිල ගණන් අනුව සම්භා එකතු කළ අගය	10100
6. නිෂ්පාදනය හා ආනයන මත ගුද්ධ බදු	<u>700</u>
7. වෙළෙඳපොල මිල අනුව දළ දේශීය නිෂ්පාදනය	<u>10800</u>

මහ බැංකු වාර්තාව 2015 තොරතුරු ඇසුරෙන්

- ආදායම් ප්‍රවේශය ආශ්‍රිත යෙකුල්ප පහත පරිදි පැහැදිලි කළ හැකි ය.
- ප්‍රාථමික ආදායම යනු නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත විමේ ප්‍රතිඵලයක් ලෙස හෝ නිෂ්පාදනයට අවශ්‍ය කරන වන්තම් සිමිකර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස හෝ ආයතනික ඒකතවලට ලැබෙන ආදායම හි.
- මෙහි ප්‍රධාන සංරචක 4කි.
  - සේවක ආදායම (CE)
  - මෙහෙයුම් අතිරික්තය (OS)
  - මිග්‍ර ආදායම (MI)
  - නිෂ්පාදන හා ආනයන මත ගුද්ධ බදු (t-s)
- නිෂ්පාදන ක්‍රියාවලියක් නිසා රනනය කෙරෙන මෙම ආදායම් සම්භා එකතු කළ අගයට (GVA) සමාන වන අතර ඒවා ප්‍රාථමික ආදායම නම් හඳුන්වනු ලැබේ.



$$GVA = (CE + OS + MI + (t - s))$$

$$GDP = GVA + ඉද්ධ විෂා බදු$$

- යම්කිසි කාලපරිච්දයක ආර්ථිකයේ නිෂ්පාදන ක්‍රියාවලියට සහභාගි වන්නාන්ගේ සියලු නිෂ්පාදන සාධකවලට ලැබෙන ආදායමවලට ජ්‍යාවර ප්‍රාග්ධන පරිහැරනය එකතු කිරීමෙන් දළ දේශීය ආදායම ලැබේ.
- දළ දේශීය ආදායම තුළින් ජ්‍යාවර ප්‍රාග්ධන පරිහැරනය ඉවත් කළ විට ඉද්ධ දේශීය ආදායම අයය ලැබේ.
- දළ රාජික ආදායම ලෙස හඳුන්වන්නේ දළ දේශීය ආදායමට ඉද්ධ විදේශීය ප්‍රාප්තික ආදායම ගැලපු විට ලැබෙන අයය සි.
- ඉද්ධ රාජික ආදායම යනු දළ රාජික ආදායමෙන් ජ්‍යාවර ප්‍රාග්ධන පරිහැරනය ඉවත් කළ විට ලැබෙන අයය වේ.
- වැඩ කළ හැකි දළ රාජික ආදායම යනු දළ රාජික ආදායමට ඉද්ධ විදේශීය ජංගම සංස්කෘති (විදේශ ද්විතීයික ආදායම ලැබීම - විදේශ ද්විතීයික ආදායම ගෙවීම ) සංස්කෘති ගැලපු විට ලැබෙන අයය සි.
- ඉද්ධ විදේශීය ජංගම සංස්කෘති ඉද්ධ විදේශීය ද්විතීයික ආදායම වේ.
- කුටුම්බ ආදායම යනු, ( පොද්ගලික ආදායම) රාජික ආදායමෙන් කුටුම්බ වෙත නොලැබෙන ආදායම ඉවත් කර, රාජික ආදායමට අනුළත් නොවූ කුටුම්බ වෙත ලැබෙන ආදායම එකතු කිරීමෙන් ලැබෙන අයය සි.
- කුටුම්බ වෙත නොලැබෙන ආදායම
  - ප්‍රාග්ධන පරිහැරනය
  - නොබෝදු සමාගමික ලාභ
  - සමාගමික බදු
  - සමාජ සංරක්ෂණ දායක මුදල්
  - රජයේ දේපොල ආදායම්
- රාජික ආදායමේ ආක්‍රම් නොවූ කුටුම්බ වෙත ලැබෙන ආදායම
  - ඉද්ධ විදේශීය පොද්ගලික ද්විතීයික ආදායම
  - විශ්‍රාම වැළැඳීම්
  - රාජ්‍ය සායන සඳහා කුටුම්බවලට ලැබෙන පොලී
  - කුටුම්බවලට ලැබෙන වෙනත් සහනාධාර
- වැඩ කළ හැකි කුටුම්බ ආදායම යනු කුටුම්බ ආදායම තුළින් පොද්ගලික ආදායම බදු (සාරු බදු) අවු තැන පසු ලැබෙන අයය වේ.
- මුරක රාජික ආදායම යනු ජ්‍යාවර මිලට දළ රාජික ආදායමට විදේශීය වෙළෙඳාම යටතේ අපනායනවල පුද සැකියට සිදු වූ බලපෑම ගැලපු විට ලැබෙන අයය වේ.
- මුරක රාජික ආදායම පහත පරිදි ගණනය කළ හැකි ය.

දුරක ජ්‍යාක ආදායම	$= \text{ස්ථාවර මිලට දළ ජ්‍යාක} + \left[ \frac{\text{අපනයන විවිධාකම}}{\text{ආදායන මිල අශේෂය}} - \frac{\text{අපනයන විවිධාකම}}{\text{ආදායන මිල අශේෂය}} \right]$
-------------------	---



5.6 :- වියදම් ප්‍රවේශය සටහා දැනු දේශීය හිමිපාදිතය ඇස්කමීන්තු කරන ආකාරය සහ ආක්‍රිත සංකල්ප විමසණී.

- දළ දේශීය වියදම පැහැදිලි කරයි.
  - දළ දේශීය වියදම් සංරචක නම් කරමින් විස්තර කරයි.
  - දළ දේශීය වියදම ගණනය කරයි.
  - දළ දේශීය නිෂ්පාදිකය ගණනය කරයි.
  - දළ රාක්ෂික ආදායම ගණනය කරයි.
  - වියදම් ප්‍රවේශය ආක්‍රිත සංකළුර විස්තර කරයි.

ଦେଖିଯ ଲିଖିବାର

- වියදම් ප්‍රවේශය මස්සේ දළ දේශීය නිෂ්පාදනය ගණනය කරනුයේ ආර්ථිකයේ යම් කාලපරිච්ඡේදයන දී නිෂ්පාදනය මිල දී ගැනීම සඳහා කරන මුළු වියදම් ගණනය කිරීමෙනි.
  - දළ දේශීය ටියදම් මූලාශ්‍රය ඩ්වරුප තුනකින් පවතින අතර එනම්,
    - කුටුම්බ පරිභෝරන වියදම්
    - රාජ්‍ය පරිභෝරන වියදම්
    - දළ ආයෝරන වියදම්
  - පරිභෝරන වියදම් ප්‍රධාන කොටස 02 කොටස දෙනකි.
    1. අවසාන පරිභෝරන වියදම් - Final consumption expenditure
    2. සත්‍ය කුතිෂ්වික පරිභෝරන වියදම් - Actual Final consumption expenditure
  - අවසාන පරිභෝරන වියදම් යනු හාස්චි හා සේවා අත්පත් කර ගැනීමට කරනු ලබන වියදම් වේ.
  - සත්‍ය කුතිෂ්වික පරිභෝරන වියදම්, සැබුවින් ම හාස්චි හා සේවා අත්පත් කර ගැනීම සඳහා වියදම් තරන්නේ කවරක් ද යන්න නොපළකා ගණනය කරන වියදම් සියුම් වේ.
  - එසේ වන්නේ පැම විට ම වියදම් දරන්නා හා පරිභෝරනය තරන්නා එකම පොදුගලයක නොවන නිසා ය. ( නිදුසුන් රඟයේ සෞඛ්‍ය සේවය මගින් පාරිභෝරිතයා ලබන වාසිය )
  - අවසාන පරිභෝරන වියදම් පොදුගලික පරිභෝරන වියදම් (Private Consumption) හා භාෂු පරිභෝරන (රාජ්‍ය) වියදම් (Government Consumption) වියදම් වර්ග දෙනකට වෙන් කළ භැංකි වේ.
  - පොදුගලික පරිභෝරන වියදම් යනු කුටුම්බ පරිභෝරන වියදම් හා ලාභ නොලබා ගෙහැනු නොකළවලට සේවා සපයන ආයතන ලබා දෙන සේවාවල (NPISH) එකතුව සියුම් වේ.
  - විදේශ රටවිලින් කුටුම්බ වෙත ලැබෙන තත්ත්ව ආදිය ද පොදුගලික පරිභෝරනයට ඇතුළත් වේ.
  - භාෂු පරිභෝරන වියදම් ( රාජ්‍ය මිල දී ගැනීම්) යනු මධ්‍යම රඟය හා එහි උප ආයතන හාස්චි හා සේවා මිල දී ගැනීම් සඳහා දරන වියදම් සියුම් වේ.
  - භාෂු රාජ්‍ය පරිභෝරන වියදම් නැවත පොදුගල පරිභෝරන වියදම් ( Individual Consumption Expenditure) හා සමුහ පරිභෝරන වියදම් ලෙස කොටස 2කට වර්ග කෙරෙ. ( Collective Consumption Expenditure)



- රජය විසින් කරනු ලබන පුද්ගල පරිශෝෂන වියදම් ලෙස අධ්‍යාපන. සෞඛ්‍ය, සමාජ ආරක්ෂණ වියදම්, පුහුණු හා විනෝදය සඳහා කරන වියදම් ඇතුළත් වේ.
- රජය විසින් කරනු ලබන සමුහ පරිශෝෂන වියදම් සඳහා ආරක්ෂණ වියදම් රාජ්‍ය පරිපාලන වියදම්, දුම්රිය හා ම්‍යාමාර්ග සඳහා කරන වියදම් ඇතුළත් වේ.
- නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා හාටින වන යන්තු දූත, මෙවලම්, ගොචිනැයිල්, කරමාන්ත යාලා හා පවත්නා තොග ප්‍රාග්ධන සම්පාදනය ලෙස පළකායි. මේවා නිෂ්පාදන සාධකවලට අයත් වේ. වසරකට වඩා වැඩි කාලයක් හාටින කළ හැකි ( දිගු කාලනී ව) නිෂ්පාදන ක්‍රියාවලියට දායක වන හාන්ත රටක දළ දේශීය ප්‍රාග්ධන සම්පාදනය (දළ ආයෝජන වියදම) යි.
- දළ දේශීය ප්‍රාග්ධන සම්පාදනය යනු, දේශීය ආර්ථිකයට එකතු වන දිගු කාලීන ප්‍රාග්ධන හාන්තවල එකතුව සි. එහි ප්‍රාග්ධන සෘය විම ද ඇතුළත් වේ.
- ඉදෑ දේශීය ප්‍රාග්ධන සම්පාදනය යනු දළ ප්‍රාග්ධන සම්පාදනයෙන් ජ්‍යාවර ප්‍රාග්ධන පරිශෝෂනය අවු කළ විට ලැබෙන අයය වේ.
- දළ දේශීය ප්‍රාග්ධන සම්පාදනය ප්‍රධාන තොටස් 3කින් සමන්විත වේ.
  - දළ දේශීය ජ්‍යාවර ප්‍රාග්ධන සම්පාදනය
  - තොග වෙනස් විම
  - වට්නාකමිනි වෙනස් විම ( රන්ඩි මූණ මැණික් ආදි වට්නා දේවල් අත්පත් කර ගැනීම් හා විනිශිම ) නිසා පිදු වන වෙනස වට්නාකමේ වෙනස වේ.
- ශ්‍රී ලංකාවේ දළ දේශීය වියදම ගණනය කරනුයේ ආර්ථිකයේ අවසාන පරිශෝෂන වියදමට දළ දේශීය ප්‍රාග්ධන සම්පාදනය ගැළපිමෙනි.

$$\text{වෙළඳපාල මිල අනුව දළ දේශීය වියදම} = \text{පෙද්ගලික පරිශෝෂන වියදම} + \text{රාජ්‍ය පරිශෝෂන වියදම} + \text{දළ දේශීය ප්‍රාග්ධන සම්පාදනය}$$

- වෙළඳපාල මිල අනුව දළ දේශීය වියදමට ඉදෑ අපනයන ගැළපු විට දළ දේශීය නිෂ්පාදනය මත වියදම (දළ දේශීය නිෂ්පාදනය) ගණනය කළ හැකි ය.

$$\text{වෙළඳපාල මිල අනුව දළ දේශීය නිෂ්පාදනය මත වියදම} = \text{දළ දේශීය වියදම} + \text{ඉදෑ අපනයන}$$



වෙළඳපාල මිල ගණන් අනුව  
දෙ රාමික ආදායම

වෙළඳපාල මිල ගණන් අනුව දෙ + විදේශීය ගුද්ධ  
දේශීය නිෂ්පාදනය ප්‍රාථමික ආදායම

වෙළඳපාල මිල ගණන් අනුව = වෙළඳපාල මිල ගණන් අනුව + විදේශීය ගුද්ධ වර්තන  
වැය කළ හැකි දෙ රාමික ආදායම දෙ රාමික නිෂ්පාදනය (රෝගම) සංස්කෘත  
විදේශීය ගුද්ධ දීමියික ආදායම

1) අවසාන පරිසේකන වියදම ( FCE)		500
1.1. කුටුම්බ පරිසේකන වියදම	375	
1.2. ලාභ අපේක්ෂාවෙන් තොර ව කුටුම්බ වෙත ප්‍රපාදන යොමුව	100	
1.3. රජයේ පරිසේකන වියදම	25	
2) දෙ දේශීය ප්‍රායෝගික පම්පාදනය		800
2.1 දේපාර්ටමේන්තු ප්‍රායෝගික පම්පාදනය	400	
2.2 කොළ වෙනස් විමි	250	
2.3 විවිධ සි වෙනස් විමි	150	
3) වෙළඳපාල මිල අනුව දෙ දේශීය වියදම (1+2)		1300
4) ගුද්ධ අපනයන		200
4.1 අපනයන	500	
4.2 ආනයන	300	
5) වෙළඳපාල මිල අනුව දෙ දේශීය නිෂ්පාදනය (3+4) ( GVO)		1500
6) වෙළඳපාල මිලට දෙ රාමික ආදායම (5+7)		1400
7) විදේශීය ගුද්ධ ප්‍රායෝගික ආදායම		-100
7.1 විදේශීය ප්‍රායෝගික ආදායම ලැබේම	800	
7.2 විදේශීය ප්‍රායෝගික ආදායම ගෙවීම	900	
8) වෙළඳපාල මිලට වැය කළ හැකි දෙ රාමික ආදායම (6+9)		1650
9) විදේශීය ගුද්ධ ජ්‍යෙෂ්ඨ සංස්කෘත ( වර්තන සංස්කෘත)		250
12.1 විදේශීය ජ්‍යෙෂ්ඨ සංස්කෘත ලැබේම	300	
12.2 විදේශීය ජ්‍යෙෂ්ඨ සංස්කෘත ගෙවීම	50	

### දේශීය ඉතුරුම්

- යම්කිසි තාලපරිවිෂේෂයක ආරම්භයේ කුටුම්බ ඉතුරුම්, ව්‍යාපාරික ඉතුරුම් හා රාජ්‍ය ඉතුරුම්වල එකතුවේ දේශීය ඉතුරුම් වේ.
- නිසියම් ආර්ථිකයක දෙ දේශීය නිෂ්පාදනයන් මූල්‍ය පරිසේකන වියදම් ඉවත් කළ පසු ද ඉතිරි තොට්ප දේශීය ඉතුරුම් ලෙස හඳුන්වයි.



- දේශීය ඉතුරුම් ගණනය කිරීමේදී කුටුම්බ, ව්‍යාපාර හා රාජ්‍ය ඉතුරුම් ගණනය කිරීම අපහසු බැවින් ඒ සඳහා සාර්ථක ආර්ථික සම්බුද්ධියේ දී දෙ අභ්‍යන්තරනය ඉතුරුම්වලට සමාන බැවින් (I = S) දෙ ආභ්‍යන්තරනයට ගැළපීමෙන් දේශීය ඉතුරුම් ලබා ගත හැකි ය.

$$\begin{aligned} I &= GDCF + X - M \\ I &= SD \end{aligned}$$

$$\begin{aligned} GDCF &= දෙ දේශීය ප්‍රාග්ධන සම්පාදනය / දෙ ආභ්‍යන්තරනය \\ X-M &= ගුද්ධ අපනයන \\ I &= මුළු ආභ්‍යන්තරනය \end{aligned}$$

### ජාතික ඉතුරුම්

- ජාතික ඉතුරුම් යනු යම් කාලපරිච්ඡයක දී දේශීය ඉතුරුම්වලට විදේශීය ගුද්ධ ප්‍රාප්‍රික ආදායම හා විදේශීය ගුද්ධ වර්තන සංඛ්‍යාම ගැළපු විට ය.
- යම් වර්ෂයක දී උපයෝගනය කිරීම සඳහා ආර්ථිකය සතු සම්පත් ප්‍රමාණය මුළු සම්පත් වශයෙන් හැඳින්වේ. එහි සංයුතිය පහත පරිදි වේ.
- දෙ දේශීය නිෂ්පාදනය හා සාර්ථක නොවන ජේවා ආනයන ගැළපු විට මුළු සම්පත් සම්භාරය ලැබේ.

දෙ දේශීය නිෂ්පාදනය	1500
හාණ්ඩ් හා ජේවා සාර්ථක නොවන ආනයන	300
සම්පත් සම්භාරය	<u>1800</u>

- මුළු සම්පත් සම්භාරය හාවත කරන ආකාරය සම්පත් උපයෝගනය වශයෙන් හැඳින්වේ.
  - අවසාන පරිසේකන වියදම්
  - දෙ දේශීය ප්‍රාග්ධන සම්පාදනය
  - හාණ්ඩ් හා සාර්ථක නොවන ජේවා ආනයන

දෙ දේශීය වියදම්	1300
අපනයන	<u>500</u>
සම්පත් උපයෝගනය	<u>1800</u>

5.7 :- ජාතික හිඹුම්කරණයේ වැදගත්කම හා ජාතික හිඹුම්කරණයේ සීමා විග්‍රහ කරයි.

- ජාතික හිඹුම්කරණයේ වැදගත්කම විස්තර කරයි.
- ජාතික හිඹුම්කරණයේ සීමා ඉදිරිපත් කරයි.
- හරිත දෙ දේශීය නිෂ්පාදනය යන සංකල්පය තිබුන් ආශ්‍යයෙන් විස්තර කරයි.



## ජාතික ගිණුම්කරණය

- නිමැවුම් , ආදායම හා වියදම් යන ත්‍රිවිධ ප්‍රවේශ යොදා ගතිමින් ජාතික ගිණුම් පිළියෙළ කර ලබා ගත්තා දත්ත ඉතා වැදගත් වේ. සමස්ත ආර්ථිකයේ ව්‍යුහය , සාධනය හා හැසිරීම අවබෝධ කර ගැනීමට හා ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට එම දත්ත යොදා ගැනීමට හැකි වේ.

### ජාතික ගිණුම්කරණයේ වැදගත්කම

- ආර්ථිකයේ කාර්ය සාධනය ඇගයීමට යොදා ගැනීම.
- ආර්ථික වෘද්ධිය මැනීම.
- එක පුද්ගල ජාතික නිෂ්පාදිතය ඇස්තමේන්තු කිරීම.
- ආර්ථිකයේ ව්‍යුහමය ලක්ෂණ අනාවරණය කර ගත හැකි වීම.
- කාර්යාත්මක ආදායම ව්‍යාප්තිය අනාවරණය වීම.
- අන්තර්ජාතික සංසන්ධියන් සඳහා හාටින කළ හැකි වීම.
- ආර්ථික කාරක අතර ප්‍රිතාත්මක සම්බන්ධතා හඳුනා ගත හැකි වීම.
- සම්පත් සංපුතිය හා උපයෝගනය අනාවරණය වීම.
- ආර්ථික කළමනාකරණය සඳහා තොරතුරු ලබා ගත හැකි වීම.
- සාර්ථක ආර්ථික විව්‍යායන්ගේ හැසිරීම ප්‍රාග්ධනය කළ හැකි වීම.

### ජාතික ගිණුම්කරණයේ සීමා

- ආර්ථිකයේ ඇකැම එලදායී තකුදෙනු ජාතික ගිණුම්කරණයේ දී ඇතුළත් නොකෙරේ. ඒවා නම්,
- ගෙහ ඒකතය තුළ සිදු වන හාණ්ඩ නිෂ්පාදන ක්‍රියාකාරකම් ජාතික ගිණුම් සඳහා ඇතුළත් කළ ද ගෙහ ඒකතයේ සාමාජිකයන් තමන්ගේ ම පොදුගලික පරිහැළුවනය සඳහා ඉටු කරනු ලබන සේවා ආර්ථික නිෂ්පාදන ක්‍රියා ලෙස නොයෙකකා බැවින් ජාතික ගිණුම් සඳහා ඇතුළත් නොකෙරේ. (ගෙවීමින් තොර ව නිවස තුළ ඉටු කරනු ලබන සේවා)
- ගෙහණීයන්ගේ සේවය ජාතික ගිණුම්වලට ඇතුළත් නොවීම.
- නොවීමින් ආර්ථිකය තුළ සිදුවන එලදායී නිෂ්පාදන ජාතික නිෂ්පාදිතයට ඇතුළත් නොවීම.
- නිෂ්පාදනය සේවුවෙන් පාරිසරික සම්පත්වලට සිදු වන හානිය සැලකිල්ලට නොගැනීම.
- රාජ්‍ය සේවා වල එලදායීනාවයේ ඇති වන වෙනස් වීම සැලකිල්ලට නොගැනීම.
- විවේකයෙන් පුද්ගලයන් ලබන සතුව ජාතික ගිණුම් තුළ ඇතුළත් නොවීම.
- රාජ්‍ය ගුය පොලී ජාතික නිෂ්පාදිතය ගණනය කිරීමේදී සැලකිල්ලට නොගැනීම.
- කල් පවත්තා ඇතැම් පරිහැළුන හාණ්ඩ ආයෝගනයක් ලෙස සලකා ජාතික ගිණුම් තුළ ඇතුළත් නොකිරීම.



- ජාතික ගිණුම් සැකකිලේ දී සැයවුණු ආර්ථික කටයුතු හා නිත්‍යහුකුල තොටෙ ආර්ථික කටයුතු ඇතුළත් විය යුතු වූව ද තොරතුරු සැපයීම හා නිකි-රිකි මගහැරීම නිසා විධිමත් ගණනය කිරීමක් සිදු තොටේ.

### හරිත ජාතික ගිණුම්කරණය

- හරිත ජාතික ගිණුම්කරණය තිරසර සංවර්ධනය හා බැඳුණු සංකල්පයකි.
- නිෂ්පාදන කටයුතුවල දී පරිසරයට ප්‍රතිලාභ අත් වන අවස්ථා පවතියි.

#### නිදුසුන්

- වන වගාව
- කසල ප්‍රතිව්‍යුත්කරණය
- අපවිතු ජලය පිරිසිදු කර ප්‍රයෝගනයට ගැනීම

- නිෂ්පාදන කටයුතුවල දී පරිසරයට හානි සිදු වන අවස්ථා පවතියි.

#### නිදුසුන්

- මිසේස්න් ස්තරය විනාශ වීම
- වෛරුල බාධනය
- පාංශු හායනය
- ජලජ පැලැටි හා ජීවීන් විනාශ වීම
- වන විනාශය

- මෙමෙලය නිෂ්පාදන කටයුතු නිසා පරිසරයට සිදු වන ප්‍රතිලාභ හා හානි තක්සේරු කරමින් ජාතික ගිණුම් සකස් කිරීම හරිත ජාතික ගිණුම්කරණය ලෙස හැඳින්වේ.
- හරිත දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේ දී නිෂ්පාදන කටයුතුවල දී පරිසරයට ලැබෙන ප්‍රතිලාභ එකතු කරන අතර නිෂ්පාදන කටයුතුවල දී පරිසරයට වන හානිය තක්සේරු කිරීමෙන් ලැබෙන අගය අඩු කරනු ලබයි.



## 6. සාර්ව ආර්ථික සමතුලිතය

### නිර්වචනය

දෙන ලද අවස්ථාවක් තුළ රටක නිමැවුම හෙවත් ආදායමන්, සේවා නියුක්තියන් නොවනයේ පැවතීමේ ප්‍රවත්තතාවය සාර්ව ආර්ථික සමතුලිතය ලෙස හඳුන්වේ.

එහෙම සමස්ත නිමැවුමේ (සැපයුම) වට්නාකම සමස්ත ඉල්ලුමේ (සමාභර වියදුම) වට්නාකමට සමාන වීමයි.

සාර්ව ආර්ථික සමතුලිතය සඳහා පවත්නා කොන්දේසි දෙකකි,

1. සමාභර නිමැවුම හෙවත් ආදායම සමාභර වියදුම වියදුමට සමාන වීම.

$$\mathbf{Y} = \mathbf{E}$$

2. ආර්ථික එකතුවේ හෙවත් විදිම්, කාන්දුවේ හෙවත් ගිලිනිම වලට සමාන වීම.

$$\mathbf{J} = \mathbf{W}$$

මේ අනුව සර්ව ආර්ථික සමතුලිතය සඳහා ප්‍රවේශ දෙකකි.

- සමාභර ආදායම හා වියදුම ප්‍රවේශය ( කේන්සියානු විග්‍රහය)
- කාන්දුවේ ප්‍රවේශය

### ❖ සමාභර ඉල්ලුම

දෙන ලද අවස්ථාවක් තුළ ආර්ථික කාර්කයන් විසින් හාන්ඩ් හා සේවා මිලදී ගැනීම සඳහා සරලසුම් කර ඇති වියදුම් ප්‍රමාණයයි.

ආර්ථික කාර්කයන් විසින් ආර්ථිකයක සමාභර ඉල්ලුම ඇති කරයි. එහිදී කටුම්හ අංශය පාරිභෝගික හාන්ඩ් මිලදී ගැනීමටත් (C), ව්‍යාපාරක අංශය ආයෝජන හාන්ඩ් මිලදී ගැනීමටත් (I), රාජ්‍ය අංශය රාජ්‍ය මිලදී ගැනීමටත් (G) විදේශ අංශය ගැඹුද අපනයන ප්‍රවාහයන් ඇති කිරීම සඳහාත් (X-M) සමාභර ඉල්ලුම බිජිකරයි.

$$\mathbf{E} = \mathbf{C} + \mathbf{I} + \mathbf{G} + (\mathbf{X}-\mathbf{M})$$



### ❖ සමාජ සැපයුම

ආර්ථික ප්‍රදේශයක හිම්පාදනයක් බිජිවන විට එකී හිම්පාදන වටිනාකමට සමාන වූ ආදායමක් බෙහි වේ. නැතහොත් එකම ක්‍රියාවලියක පැවතිකින් දෙකක් වගයෙන් නිමවුම හා ආදායම හඳුනාගනී. එබඩින් රටක බිජිවන නිමවුම හෙවත් සමාජ සැපයුම ගණනය කිරීම සිදුවන්නේ නිමවුම මත හටගන් ආදායම පරිහරණය කිරීම සැලකිල්ලට ගෙනය.

මේ අනුව රාජ්‍ය හා විදේශ අංශය සමන්විත ආර්ථිකයක කුටුම්පා අංශය උපයන ආදායම රාජ්‍ය අංශයට බඳ ගෙවීම (**T**) දේශීය පරිහරණයට භාණ්ඩ මුදලී ගෙනීම (**C**), ආනයන භාණ්ඩ මුදලී ගෙනීම (**M**) සහ ඉතුරුම (**S**) පවත්වාගෙන යාමයි.

$$\mathbf{Y} = \mathbf{C} + \mathbf{T} + \mathbf{S} + \mathbf{M}$$

### විදීම්

ආදායම් වතු ප්‍රවාහයේ විදීම් යනු වතු ආදායම් ප්‍රවාහයට පිටතින් හෙවත බාහිරන් මුදල් වගයෙන් ඇතුළුවන විවෘත්ත්ය. මෙම විවෘත්ත් තුළින් සමාජ ඉල්ලුම් ක්‍රියාවලිය ප්‍රසාදනය වේ.

එකතුවීම් වගයෙන් ආයෝජනය (**I**) රාජ්‍ය මුදලීගෙනීම (**G**) සහ අපනයනය (**X**) පෙන්වුම් කරයි. මෙවා ස්වාධීන වන අතර විදීම් හෙවත් එකතුවීම් රේඛාව සමාජීතර වේ.

$$\mathbf{J} = \mathbf{I} + \mathbf{G} + \mathbf{X}$$

### කාන්දුවීම්

ගිලිනීම් හෙවත් කාන්දුවීම් යනු වක්‍රීය ආදායම් ප්‍රවාහයෙන් පිටතට මූල්‍ය වගයෙන් ග්‍ලායන විවෘත්ත්ය. මේ තුළින් සමාජ ඉල්ලුමේ ක්‍රියාවලිය සංකීර්ණය වේ.

ගිලිනීම් වගයෙන් ඉතුරුම (**S**) බඳ (**T**) හා ආනයන (**M**) හඳුනාගනී. මේ විවෘත්ත් තුනම ආදායමේ දින විවෘත්ත් වේ. මෙම විවෘත්ත් ආදායම් මත රුපා පවතින නිසා පරායන්ත විවෘත්ත් ලෙස හැඳින්වේ. ආදායම් ඉහළ යන විට මෙම විවෘත්ත් ඉහළ යයි. ඒ අනුව ගිලිනීම් රේඛාව සංතු අන්තක්කන්ඩිය කින් ආරම්භ වී ඉහළට ගෙන් කරයි.


$$\mathbf{W} = \mathbf{S} + \mathbf{T} + \mathbf{M}$$



## විවිධ ප්‍රවේශය මස්සේ සමතුලිතය


- ආදායම් ප්‍රවේශය

45° රේඛාව, වියදම් රේඛාව ජේදනය කරන ලක්ෂයෙන් සමස්ත නිමවුම් මට්ටම තීරණය කරයි.




### ❖ එකතුවීම හා ගිලිනීම ප්‍රවේශය

එකතුවීම රේඛාව, ගිලිනීම රේඛාව ජේදනය කරන ලක්ෂයෙන් සමස්ත නිමවුම් මට්ටම තීරණය කරයි.



- සමාජාර ඉල්ලම හා සමාජාර සැපයුම් ප්‍රවේශය

සමාජාර ඉල්ලම් රේඛාව, සමාඡාර සැපයුම් රේඛාව යේදනය කරන ලක්ෂයේ සාර්ව ආර්ථික සමත්වන මට්ටම නීරණය කරයි.



සාර්ව ආර්ථිකය කොටස් තුනකට වෙන්කර අධ්‍යනය කරයි.

#### 1. සරල ආර්ථිකයක සමත්වනය

- ඉතුරුම් රහිත සරල ආර්ථිකයක සමත්වනය
- ඉතුරුම් සහිත සරල ආර්ථිකයක සමත්වනය


#### 2. සංචාර ආර්ථිකයක සමත්වනය

#### 3.) විවෘත ආර්ථිකයක සමත්වනය



- ❖ ඉතුරුම් රැකිත සරල ආර්ථිකයක සමතුලිතය

සරල ආර්ථිකය කුවුම්හ අංශය හා වියාපාරික අංශයෙන් සමන්විත වේ. මෙය පහත පරිදි වනු ප්‍රවාහයෙන් දැක්විය හැක.



### සරල ආර්ථිකයක සමතුලිතය

- ❖ ආදායම් වියදුම් ප්‍රවේශය යටතේ සරල ආර්ථිකයක සමතුලිතය
- මෙහි ආදායමේ සංරචක
- සාධක ආදායම්

$$\mathbf{Y} = \mathbf{C}$$

වියදුමේ සංරචක

- පරිගෝෂණ වියදුම්

$$\mathbf{E} = \mathbf{C}$$

සමතුලිතය

$$\mathbf{Y} = \mathbf{E}$$

$$\mathbf{C} = \mathbf{C}$$



- ❖ ඉතුරුමේ සහිත සරල ආර්ථිකයක සමතුලිතය

ඉහත වතු ප්‍රවාහයට අනුව ව්‍යාපාර ආයතන කුටුම්භ වලින් නිෂ්පාදන සාදක මිලදීගෙනේ රු. 2 000 ක් වටිනා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරයි. ඒ අනුව කුටුම්භ වලට රු. 2 000 ආදායමක් ලැබෙන අතර, කුටුම්භ යනු එම සාධක ආදායමේ රුපියල් 1 600 ක් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා යොදවන අතර රුපියල් 400 ක් ඉතුරු කරයි.

$$\text{සාධක ආදායම} = \text{පරිහෝජන වියදුම්} + \text{ඉතුරුම්}$$

$$Y = C + S$$

කුටුම්භයන් තම ආදායමෙන් වියදුම් කරනුයේ රුපියල් 1600 ක් පමණි. එවිට මෙම ආර්ථිකය අසමතුලිත වේ. එනම් ආදායමට වඩා වියදුම් අඩුවේ.

$$Y > E \quad (\text{ආර්ථිකය සංකේරනය වේ})$$

$$2000 > 1 600$$

කුටුම්භ ඉතුරුම් ව්‍යාපාර ආයතන මූල්‍ය වෙළෙඳපාල හරහා ලබාගෙන, තමන්ට අවශ්‍ය ආයෝජන භාණ්ඩ මිලදී ගෙනි.

$$\text{සමාභාර වියදුම්} = \text{පරිහෝජන වියදුම්} + \text{ආයෝජන වියදුම්}$$

$$E = C + I$$

$$= 1600 + 400$$

$$= \text{රු. } 2 000$$

මේ අනුව මෙම ආර්ථිකය සමතුලිත වේ. එනම  $Y = E$  කොන්දේසිය තැප්තිමත් වේ.

ඒ අනුව සරල ආර්ථිකයක සමතුලිතය,

$$Y = C + S (1600 + 400)$$

$$E = C + I (1600 + 400)$$

ඒ අනුව,

$$Y = C + I$$



❖ කාන්දුවේම් ගිලිම් ප්‍රවේශය

- කාන්දුවේම්

සරල ආර්ථිකයක ඉතුරුම් කාන්ද වීමක් ලෙස හඳුන්වයි. ඉතුරුම් යනු වැය කළ වැයකල හැකි ආදායම මෙන් වර්තමාන පරිභෝෂනය සඳහා තොයෙද මුදල් ප්‍රමාණයයි. ඉතුරුම් හේතුවෙන් නිමැවුම සංකේතවනය වේ. එම නිසා ඉතුරුම් කාන්දුවේමකි. ( $S = Yd - C$ )

$$W = S$$

- විදීම්

සරල ආර්ථිකයක ආයෝජනය විදීම් වලට ඇතුළත් වේ. ආයෝජනය යනු ව්‍යාපාර ආයතන ආයෝජන භාණ්ඩ මිලට ගැනීම සඳහා දුරනු බෙන වියදුම් ය. ආයෝජනය හේතුවෙන් නිමවුම් ප්‍රසාරණය වේ. එබැවින් ආයෝජනය විදීම් ලෙස හඳුන්වයි.

වතු ප්‍රවාහයේ තටෙනු බෙන සංකේතවනය හා ප්‍රසාරණය නිසා ආදායම හා වියදුම අතර අසමතුලිතතාවයක් ඇතිවේ. එය සමතුලිත වීමට නම් විදීම් හා කාන්දුවේම් සමාන විය යුතුය .

මෙම වතු ප්‍රවාහය යටතේ ඉතුරුම් රුපියල් 400 වන අතර එය කාන්දුවේමකි. ආයෝජනය ද රුපියල් 400 ක් වන අතර එය විදීමකි. මේ අනුව විදීම් සහ කාන්දුවේම් සමාන වන අතර විදීම - ගිලිම් කොන්දේසිය තැප්පීමත් වේ.

$$W = S$$

$$J = I$$

$$S = 400$$

$$J = 400$$

ඒ අනුව,  $W = J$



➤ සරල ආර්ථිකයක සමාභාර වියදුම්

සරල ආර්ථිකයක වියදුම් සංරචක දෙකකි,

1. පරිහෝජන වියදුම් (C)

2. ආයෝජන වියදුම් (I)

$$E = C + I$$

### 1. පරිහෝජන වියදුම්

කුටුම්හයන් තමන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා මිලට ගැනීමට දුරත වියදුම පරිහෝජන වියදුම ලෙස හඳුන්වයි . එහි සංරචක කිහිපයකි.

- කල් පවත්නා භාණ්ඩ මිලදී ගැනීම
- කල් නොපවතින භාණ්ඩ මිලදී ගැනීම
- සේවා මිලදී ගැනීම

පරිහෝජන වියදුම් තීරණය කරන සාධක

- වැයකල හැකි ආදායම
- කුටුම්හයක් ගෙනු ලබන ණය
- භාණ්ඩවල මිල මට්ටම
- අපේක්ෂිත අනාගත මිල හා ආදායම
- පොලි අනුපාතිකය

ඉහත සාධක අතරින් වැයකල හැකි ආදායම හැර අනෙකුත් සාධක ස්ථාවර ව පවතී යැයි උපකල්පනය කරමින්, පරිහෝජන වියදුම වැය කළ වැයකල හැකි ආදායම මත තීරණය වෙනතැයි උපකල්පනය කරයි .



### වැය කළ හැකි ආදායම

කුටුම්භ වලට පරිහෝජන භාණ්ඩ මේල්දී ගැනීම සඳහා වියදම් කර හැකි ආදායම වැය කළ වැයකළ හැකි ආදායම ලෙස හැඳින්වයි.

වැයකළ හැකි ආදායම = සාධක ආදායම - සෘප්‍ර බදු + සංක්‍රාම ආදායම

$$\mathbf{Yd} = \mathbf{Y} - \mathbf{T} + \mathbf{Tr}$$

සරල ආර්ථිකයක රාජ්‍ය අංශයක් නොමැති තිසා බදු අයකිරීම් හා සංක්‍රාම වියදම් නොමැත. එම තිසා සරල ආර්ථිකයක ආදායම වැයකළ හැකි ආදායම ට සමාන වේ .

$$\mathbf{Yd} = \mathbf{Y}$$

### පරිහෝජන ක්‍රිතය

පරිහෝජන වියදම වැයකළ හැකි ආදායම මත රුදා පවතී.

$$\mathbf{C} = \mathbf{a} + \mathbf{b} (\mathbf{Yd})$$

$\mathbf{C}$  = පරිහෝජන වියදම

$\mathbf{a}$  = ස්වාධීන (ස්වායන්ත්‍ර/පෙළබඳ) පරිහෝජනය

$\mathbf{b}$  = පරිහෝජන සින්සිටුම ( ආන්තික පරිහෝජන නැමියාව)

$\mathbf{Yd}$  = වැයකළ හැකි ආදායම

#### ❖ ස්වායන්ත්‍ර පරිහෝජනය ( $\mathbf{a}$ )

මිනිස් පිවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අවම පරිහෝජන වියදම වේ. එය පවත්නා ආදායමක් සමග සම්බන්ධතාවයක් නොපවත්වයි . ආදායම ඉන්ස වුවද ස්වාධීන පරිහෝජනය දන අගයක් ගනී.

ආදායම ඉන්ස වුවද මිනිසාට පිවත් විම සඳහා අවම පරිහෝජන වියදමක් දැරීමට සිදුවේ. ඒ සඳහා අනිත ඉතුරුදීම් හෝ තාය ගැනීම් භාවිතා කරන බැවින් ස්වාධීන පරිහෝජනය අනිවාර්යෙන්ම දන අගයක් ගනී .



❖ ආන්තික පරිහෝජන නැමියාව- b (MPC)

ආන්තික පරිහෝජන නැමියාව යනු වැයකල හැකි ආදායමේ වෙනස් වීම හා පරිහෝජන වියදුමේ වෙනස් වීම අතර අනුපාතයයි .


$$\text{MPC} = \text{පරිහෝජනය වෙනස} / \text{වැයකල හැකි ආදායම වෙනස}$$

මේ අනුව පරිහෝජන වතුය බැවුම මගින් ආන්තික පරිහෝජන නැමියාව පෙන්වුම් කරයි. ආන්තික පරිහෝජන නැමියාව සෑම විටම **0- 1** අතර අගයක් ගනී.

$$0 < \text{MPC} > 1$$

**පරිහෝජන වතුය**

ස්වායත්ත පරිහෝජනය දින අගයක් ගනු ලබන අතර, එමෙන්ම වැයකල හැකි ආදායම හා පරිහෝජන වියදුම අතර අනුලෝධ සම්බන්ධයක් පවතින පරිහෝජන වතුය පහත පරිදි සිරස් අක්ෂයේ බණ අගයකින් ආරම්භ වී පහළ සිට ඉහළට බැවුම් වෙයි.



❖ සාමාන්‍ය පරීභෝෂන නැමියාව (APC)

වැයකල හැකි ආදායම හා පරීභෝෂන වියදම අතර අනුපාතය සාමාන්‍ය පරීභෝෂන නැමියාව ලෙස නැඳින්වේ.

$$\text{APC} = \mathbf{C} / \mathbf{Yd}$$

## 2. කුටුම්ඩ ඉතුරුම්

ඉතුරුම් යනු වැය කළ හැකි ආදායමෙන් වර්තමාන පරීභෝෂනය සඳහා වැය නොවූ මුදල් ප්‍රමාණයයි.

$$\text{ඉතුරුම්} = \text{වැයකල හැකි ආදායම} - \text{පරීභෝෂන වියදම}$$

$$\mathbf{S} = \mathbf{Yd} - \mathbf{C}$$

$$\mathbf{C} = \mathbf{a} + \mathbf{b} (\mathbf{Yd})$$

$$\mathbf{S} = \mathbf{Yd} - [\mathbf{a} + \mathbf{b} (\mathbf{Yd})]$$

$$\mathbf{S} = (\mathbf{1} - \mathbf{b}) \mathbf{Yd} - \mathbf{a}$$

$$\mathbf{S} = -\mathbf{a} + (\mathbf{1} - \mathbf{b}) \mathbf{Yd}$$

මෙය ඉතුරුම් ශ්‍රී නියයයි.

$$\mathbf{S} = \text{ඉතුරුම්}$$

$$-\mathbf{a} = \text{ස්වාධීන ඉතුරුම්}$$

$$(1-b) = \text{ආත්මික ඉතුරුම් නැමියාව}$$

$$\mathbf{Yd} = \text{වැයකල හැකි ආදායම}$$



### ස්වාධීන ඉතුරුම් (නිර් ඉතුරුම් )

නිර් ඉතුරුම් යනු වැයකල හැකි ආදායම ගුන්ස වන විට ඉතුරුම් ප්‍රමාණයයි. පරිහෝජන වියදම වැය කළ වැයකල හැකි ආදායමට සමානවන තරේ පවතිනුයේ නිර් ඉතුරුම් නැතහොත් සාමාන්‍ය ඉතුරුම්.

#### ➤ ආන්තික ඉතුරුම් නැමියාව (1 – b) MPS

ආන්තික ඉතුරුම් නැමියාව යනු වැයකල හැකි ආදායමේ වෙනස් විම හා ඉතුරුම් වෙනස්වේම අතර අනුපාතයයි .

$$(1 - b) = MPS = \text{ඉතුරුම් වෙනස} / \text{වැයකල හැකි ආදායම වෙනස}$$

ආන්තික ඉතුරුම් නැමියාව ද සෑම විටම 0 -1 අතර පවතී.

#### ➤ සාමාන්‍ය ඉතුරුම් නැමියාව (APS)

වැයකල හැකි ආදායම හා ඉතුරුම් අතර අනුපාතය සාමාන්‍ය ඉතුරුම් නැමියාව ලෙස හඳුන්වේ .

$$APS = S / Yd$$

පරිහෝජනය හා ඉතුරුම් අතර සම්බන්ධතාවය.

පරිහෝජනය යනු කුටුම්හයන් පරිහෝජන හාන්ස මෙටර ගැනීම සඳහා දුරනු බෙන වියදමිය.

ඉතුරුම් යනු ආදායමන් වර්තමාන පරිහෝජනය සඳහා තොයෙන මුදුල්ය.

ඉතුරුම් හා පරිහෝජන යන දෙකම වැයකල හැකි ආදායමේ අනුමෝල ග්‍රිතයන් වේ. එබඳවීන් වැයකල හැකි ආදායමට වඩා පරිහෝජනය වැඩිවන විට ඉතුරුම් සාමාන්‍ය අගයක් ගෙනි. වැයකල හැකි ආදායම පරිහෝජන වියදමට සමාන වන විට ඉතුරුම් ගුන්ස වෙයි. වැය කළ හැකි ආදායමට වඩා පරිහෝජන වියදම් අඩුවන විට ඉතුරුම් දන අගයක් ගෙනි . එබඳවීන් ඉතුරුම් හා පරිහෝජනය අතර සම්බන්ධතාවය පහත පරිදි වේ .

$$C = a + b (Yd)$$

$$S = -a + (1 - b) Yd$$

$$MPC + MPS = 1$$


$$MPC = 1 - MPS$$

$$MPS = 1 - MPC$$



### සරල ආර්ථිකයක ආයෝජන වියදම්


ව්‍යාපාර ආයතනයක් ස්ථාවර ප්‍රාග්ධන වත්කම් අත්පත් ගැනීම සඳහා දුරනු ලබන වියදම් හා තොග වෙනස් විම් වල එකතුව ආයෝජන වියදම් මෙය හැඳින්වේ. මේ අනුව ආයෝජන වියදම් කොටස් තුනකි.



### සරල ආර්ථිකයක සමතුලිතය ප්‍රස්ථාරකව නිර්පනය කිරීම.


සාර්ව ආර්ථික සමතුලිතය යනු කිසියම් රටක මුළුත නිෂ්පාදනය, සේවා නියුක්තිය හා ආදායම උච්චාවචනය නොවී පවත්වාගෙන යාමයි. සරල ආර්ථිකයක සමතුලිතය සඳහා අවශ්‍ය කොන්දේසි දෙකකි.

$$Y = E \quad (\text{කේන්සියානු විග්‍රහය)}$$



ආදායමේ වියදම් ප්‍රවේශයට ආර්ථිකය සමත්තිත වීම සඳහා  $Y = E$  කොන්දේසිය ඉවු විය යුතු ය. ඉහත රූප සටහනේ  $45^\circ$  කේන්සියානු රේඛාව හා වියදම් වතුය ජේදනය වන නිමැවුමේ දී ආර්ථිකය සමත්තිත වේ.

$W = J$  ( කාන්දුවීම් විදීම් ප්‍රවේශය)



කාන්දුවීම් විදීම් ප්‍රවේශයට ආර්ථිකය සමත්තිත වීම සඳහා  $I = J$  කොන්දේසිය ඉවුවිය යුතුය. සරල ආර්ථිකයක ඉතුරුමේ කාන්ද විමක් වන අතර ආයෝජනය විදීමක් වෙයි. මේ අනුව ආයෝජන වතුය ඉතුරුමේ වතුය ජේදනය වන ලක්ෂයේදී ආර්ථිකය ආර්ථිකය සමත්තිතය වේ.

සරල ආර්ථිකයේ සමත්තිතය සම්කරණය ඇසුරෙන්....

$$Y = C + S$$

$$W = S$$

$$E = C + I$$

$$J = I$$

$$Y = E$$

$$W = J$$

ඒ අනුව,

ඒ අනුව,

$$\mathbf{Y = C + I}$$

$$\mathbf{S = I}$$



සරල ආර්ථිකයක සමතුලිතය පැසුරේ,

සරල ආර්ථිකයක සමහර පරිහෝජන තිතය  $C = 500 + 0.8 Yd$  ලෙසත්,  $I = 600$  වේ.

1. මෙම ආර්ථිකයේ ස්වායක්ත වියදම් වල එකතුව කොපමනුද(?)

$$\text{ස්වායත්ත වියදම්} = \mathbf{a} - \mathbf{I}$$

$$= 500 + 600$$

$$= 1100$$

2. සමතුලිත ආදායම මට්ටම කොපමණුද?

$$Y = E$$

$$E = C + I$$

එම අනුව,

$$Y = C + I$$

$$= 500 + 0.8y + 600$$

$$= 1100 + 0.8y \quad (y = Yd, \text{ සරල ආර්ථිකයක රාජ්‍ය අංශය නොමැති නිසා)$$

$$Y - 0.8y = 1100$$

$$0.2y = 1100$$

$$y = 5500$$

සමතුලිත ආදායම මට්ටම රු. 5500ක්.



3. සමත්වීම් අවස්ථාවේදී ආර්ථිකය ඉතුරුම් ගණනය කරන්න

$$y = 5 \ 500 \text{₹}$$

$$S = -a + (1-b) yd$$

$$= -500 + (1-0.8) 5 \ 500$$

$$= -500 + 0.2 \times 5 \ 500$$

$$= -500 + 1 \ 100$$

$$= \underline{\text{Rs. } 600}$$

4. කිසියම් හේතුවක් නිසා ආර්ථිකයේ සමාඟාර නිමවුම් මට්ටම රු.6 000 වූවහොත් අනිවිතානුගත තොග සමුව්වනය කොපමෙනුද ?

$$\text{තොග සමුව්වනය} = \text{ආදායම} - \text{ඉල්ලම}$$

$$= 6 \ 000 - 5 \ 500$$

$$= \text{රු. } 500$$

කෙටි සටහන්

→ සාර්ව ආර්ථිකය යනු, ආර්ථිකය සමස්ත වශයෙන් ගෙන අධ්‍යනය කිරීමයි.

සාර්ව ආර්ථික අරමුණු

- පුර්ණ සේවා නියුක්තිය
- ආර්ථික කාර්යක්ෂමතාවය
- ආර්ථික තිබුනය
- ආර්ථික ස්ථායිතාව
- ආර්ථික වෘද්ධිය වේගවත් කිරීම



- තිරසාර සංවර්ධනය
- සාධාරණ ආදායම් ව්‍යාප්තිය
- ආර්ථික සුරක්ෂිතතාවය

### සමානාර ඉල්ලුම් සංරචක

- පොදුගලික පරිහෝජනය (C)
- ආයෝජනය (I)
- රාජ්‍ය වියදම් (G)
- කුද්ධ අපනයනය ( $x - m$ )

$$\mathbf{E} = \mathbf{C} + \mathbf{I} + \mathbf{G} + (\mathbf{X} - \mathbf{M})$$

### සමානාර සිපයුම් සංරචක

- පොදුගලික පරිහෝජනය (C)
- ඉතුරුම් (S)
- බද (t)
- ආනයන (m)

$$\mathbf{Y} = \mathbf{C} + \mathbf{S} + \mathbf{T} + \mathbf{M}$$

### විදිම් (J)

- ආයෝජන
- රාජ්‍ය මිලදී ගැනීම්
- අපනයන



ගිලිහිමි (W)

- ඉතුරුම්
- බදු
- ආනයන

සමස්ථ ආදායම් හා වියදම් ප්‍රවේශය

$Y = E$  ( සාර්ව ආර්ථික සමතුලිතය)

$Y > E$  ( නිමවුම සංකෝචනය වේ)

$Y < E$  ( නිමවුම ප්‍රසාරණය වේ)

විදීමි-කාන්දවීම් ප්‍රවේශය

$J = W$  ( සාර්ව ආර්ථික සමතුලිතය)

$J > W$  (නිමවුම ප්‍රසාරණය වෙයි)

$J < W$  (නිමවුම සංකෝචනය වේ)

සරල ආර්ථිකයක සමතුලිතය

❖ ආදායම්- වියදම් ප්‍රවේශය

$$Y = E$$

$$Y = C + S$$

$$E = C + I$$

ඒ අනුව ,

$$Y = C$$



## සංව්‍යත ආර්ථිකයක සාර්ථක ආර්ථික සම්බුද්ධිතය

සංව්‍යත ආර්ථිකයක් යනු කුටුම්හ අංශයේ සහ ව්‍යාපාරික අංශය ඇතුළත් සරල ආර්ථිකයකට ආණ්ඩුව මැදිහත්වීම වේ. මෙහිදී ආණ්ඩුව මැදිහත් වීම හේතුකොටගෙන ප්‍රධාන කාර්යයන් තුනක් බහිවේ.

1. බදු පැනවීම (T)
2. රජයේ මැලදී ගැනීම/වියදම් (G)
3. රජයේ සංක්‍රාම (Tr)

### ➤ සංව්‍යත ආර්ථිකයක රාජ්‍ය වියදම් හඳුනාගැනීම (G)


කිසියම් වර්ෂයකදී රජයක් විසින් භාණ්ඩ හා සේවා මැලදී ගැනීම සඳහා දුරනු ලබූ වියදම් වේ. රජයේ මැලදී ගැනීම ස්වාධීන වියදමකි. එය ආදායම මත රාජ්‍ය නොපවති. එය බ්‍රාහ්මණයේ නිශ්චිත රැකියල් අගයක් ලෙසය. එබැවින් රාජ්‍යය වියදම් වනුය ආදායම් අක්ෂයට සමාන්තරව ගමන් කරයි. රජයේ මැලදී ගැනීම සමාභාර ඉල්ලුම් සංරච්ඡකයකි. එනම්,  $E = C + I + G$

රජයේ මැලදී ගැනීම තීරණය වන සාධක හතරක් පවතී.

- 1)පොදු භාණ්ඩ හා සුඛසාධන භාණ්ඩ වියදම් මත
- 2)පොදු සේවාවන් සඳහා දුරනු වියදම් මත
- 3)ජාතික ආරක්ෂාව සඳහා දුරනු වියදම් මත
- 4)පරිපාලන සේවාවන් සඳහා දුරනු වියදම් මත

රාජ්‍ය  
ඉල්ලුම් ජ්

මැලදීගැනීම සමාභාර  
සංරච්ඡකයකි.



➤ සංව්‍යත ආර්ථිකයක බදු හඳුනාගැනීම (T)

බදු ප්‍රධාන ආකාර දෙකකට පැහැවිය හැකිය.

**1. ස්වාධීන බදු (To)**

මෙය ආදායම මත රඳා නොපවතින අතර නිශ්චිත රුපියල් අගයක් බදු ලෙස අය කරයි.

**2. ආදායම බදු (ty)**

මෙය ආදායම මත නිර්ණය වේ. වැඩිවන ආදායමෙන් කොපමතා ප්‍රමාණයක් බදු වශයෙන් ගෙවන්නේ ද යන්න මෙය නිර්ණය වේ. මෙය ආන්තික බදු නැමියාව (MPT) ලෙස හඳුන්වයි.

$$\text{ආන්තික බදු නැමියාව} = \frac{\text{බදු ආදායමේ සිදු වූ වෙනස}}{\text{ආදායමේ සිදු වූ වෙනස}}$$

$$\text{MPT} = \Delta T / \Delta Y$$

බදු සමහර සැපයුමේ සංරචකයකි. ඒ අනුව  $Y = C + S$  බදු හෝතු කොටගෙන

$Y = C + S + T$  බවට පත්වේ.

➤ සංව්‍යත ආර්ථිකයක රාජයේ සංක්‍රාම හඳුනාගැනීම (මර)

රාජයේ සංක්‍රාම ඒකපාර්ශවීය වියදමකි. එබඳවින් එය සමාභාර ඉල්ලුමට ගත යුතු වුවත් එය බැහැර කරයි. එබඳවින් ඒ බලපාහේන් පරිහෝජන ඕනෑයිය. පාරිහෝජන ඕනෑය  $C = a + bYd$  ලෙස වෙනස් වේ. මෙහි  $Yd$  යනු,

$$Yd = Y - T + Tr$$

$C = a + b(Y - T + Tr)$  මින් අදහස් වන්නේ පරිහෝජනයට බදු සානා බලපෑමක් සිදුකරන බවත් රාජයේ සංක්‍රාම දහ බලපෑමක් සිදුකරන බවත් ය.

$$\text{කුද්ධ බදු} = \text{බදු} - \text{සංක්‍රාම}$$



(NT = T – Tr)

- ❖ සංවෘත ආර්ථිකයක සමාඟාර ඉල්ලුමේ සංරච්ච හඳුනා ගැනීම

සරල ආර්ථිකයේ සිට සංවෘත සංවෘත ආර්ථිකයක් බවට පත්වූ වට ර්ජයේ මිලදීගැනීම හේතුවෙන් සමාඟාර ඉල්ලුම පහත පරිදි වෙනස් වේ.

- සරල ආර්ථිකයක  $\mathbf{AD / E = C + I}$
- සංවෘත ආර්ථිකයක  $\mathbf{AD / E = C + I + G}$

සමාඟාර ඉල්ලුම = පෙළද්ගලික පරිහෝජනය + ආයෝජනය + ර්ජයේ මිලදී ගැනීම

- ❖ සංවෘත ආර්ථිකයක සමාඟාර සැපයුමේ සංරච්ච හඳුනා ගැනීම

සරල ආර්ථිකයේ සිට සංවෘත ආර්ථිකයක් කරා ගමන් කිරීමේ දී බඳ පැනවීම හේතුකාටගෙන සමාඟාර සැපයුම පහත පරිදි වෙනස් වෙයි.

- සරල ආර්ථිකය  $\mathbf{AS / Y = C + S}$
- සංවෘත ආර්ථිකය  $\mathbf{AS / Y = C + S + T}$

සමාඟාර සැපයුම = පෙළද්ගලික පරිහෝජනය + ඉතුරුම් + බඳ



→ සංවහත ආර්ථිකයේ ආර්ථිකයක සාර්ව ආර්ථික සමතුලිත කොන්දේසි හඳුනාගැනීම

### යරල\_ਆර්ථිකයක්

$$AD/E = C+I$$

$$AS/Y = C+S$$

#### 1\_කොන්දේසිය

$$Y = E \text{ බැවින්}$$

❖ **E = C + I**

#### 2\_කොන්දේසිය

$$\text{ගිලිහිම} = \text{විදිම}$$

$$W = J$$

$$C+S = C+I$$

❖ **S = I**

### සංවහත ආර්ථිකයක්

$$AD/E = C+I+G$$

$$AS/E = C+S+T$$

#### කොන්දේසිය1

$$Y = E \text{ බැවින්}$$

❖ **E = C + I + G**

#### 2\_කොන්දේසිය

$$\text{ගිලිහිම} = \text{විදිම}$$

$$W = J$$

$$C+S+T = C+I+G$$

❖ **S+T = I+G** (රජයේ සංක්‍රාම නොමැත)

❖ **S+T-Tr = I+G** (රජයේ සංක්‍රාම පවතී)



→ සංවහත ආර්ථිකයක සාර්ව ආර්ථික සමතුලිතය අංක ගණිතමයව දැක්වීම

ආදායම (Y)	පරිශෝෂනය (C)	ආයෝජන (I)	ඉතුරුම් (S)	රජයේ මිලදී ගැනීම (G)	බදු (T)	සමස්ක වියදම (E)
0	50	50	-50	100	50	200
100	110	50	-20	100	50	260
200	170	50	10	100	50	320
300	230	50	40	100	50	380
400	290	50	70	100	50	440
500	350	50	100	100	50	500
600	410	50	130	100	50	560
700	470	50	160	100	50	620

→ සංවහත ආර්ථිකයක සාර්ව ආර්ථික සාර්ව ආර්ථික සමතුලිතය විෂ ගණිතමයව දැක්වීම

පහත දැක්වෙන්නේ කිසියම් සංවහත ආර්ථිකයකට අදාළ තොරතුරු කිහිපයකි.

➤  $C=1200+0.8yd$

➤  $I=220$

➤  $G=80$

➤  $T=120$

➤  $Tr=20$



**Y=E බැවින්**

$$Y = C + I + G$$

$$\begin{aligned} Y &= 1200 + 0.8YD + 220 + 80 \\ &= 1200 + 0.8YD + 300 \\ &= 1500 + 0.8y \\ &= 1500 + 0.8(y - T + Tr) \\ &= 1500 + 0.8(y - 120 + 20) \\ &= 1500 + 0.8(y - 100) \\ &= 1500 + 0.8y - 80 \\ &= 1420 + 0.8Y \end{aligned}$$

$$1Y - 0.8Y = 1420$$

$$0.2Y = 1420$$

$$0.2 \quad 0.2$$

$$\underline{\mathbf{Y}} = \mathbf{7100}$$

$$S + (T - Tr) = I + G$$

$$S + (120 - 20) = 220 + 80$$

$$S + 100 = 300$$


$$S = \mathbf{200} \text{ බව සැළැසු කිරීම}$$

$$S = -1200 + 0.2y$$

$$\begin{aligned} &= -1200 + 0.2(Y - T + Tr) \\ &= -1200 + 0.2(7100 - 120 + 20) \\ &= -1200 + 0.2(7100 - 100) \\ &= -1200 + 0.2 * 7000 \\ &= -1200 + 1400 \end{aligned}$$

$$\underline{\mathbf{S}} = \mathbf{200}$$





→ සංව්‍යත ආර්ථිකයක සාර්ව ආර්ථික සමතුලිතය ප්‍රස්ථාරකව දැක්වීම



## සංවසන ආර්ථිකයක විවිධ සංකල්ප

- ශුද්ධ බදු

ශුද්ධ බදු යනු බදු වලින් ර්‍රේයේ සංක්‍රාම අඩු කළ විට ලැබෙන අගය වේ.

$$\text{ශුද්ධ බදු} = \text{බදු} - \text{ර්‍රේයේ සංක්‍රාම}$$

$$\mathbf{NT} = \mathbf{T} - \mathbf{Tr}$$

- රාජ්‍ය අයවැය ගේෂය

බදු වලින් ර්‍රේයේ වියදුම් අඩු කළ විට ලැබෙන අගය වේ. මෙහිදී බදු වලට වඩා ර්‍රේයේ වියදුම් අඩු නම් අය වැය අතිරික්තයක් ද, බදු වලට වඩා ර්‍රේයේ වියදුම් වැඩි නම් අයවැය හිගයක් ද වේ. (අයවැය හිගයක් ලෙස ලබා දුන් විට එය සෑතු අගයක් ලෙස සලකන්න.)

$$\text{රාජ්‍ය අයවැය ගේෂය} = \text{බදු} - \text{ර්‍රේයේ වියදුම්}$$

$$\mathbf{BB} = \mathbf{T} - \mathbf{G}$$

- රාජ්‍ය ඉතුරුම්

බදු වලින් රාජ්‍ය වියදුම් සහ ර්‍රේයේ සංක්‍රාම වියදුම් යන දෙකම අඩු කළ විට ලැබෙන අගය වේ.

$$\text{ර්‍රේයේ ඉතුරුම්} = \text{බදු} - (\text{ර්‍රේයේ වියදුම්} + \text{ර්‍රේයේ සංක්‍රාම})$$

$$\mathbf{GS} = \mathbf{T} - (\mathbf{G} + \mathbf{Tr})$$

→ සංවසන ආර්ථිකයක ගුණක වර්ග හඳුනාගැනීම

- ස්වාධීන වියදුම් ගුණකය

සංවසන ආර්ථිකයක ස්වාධීන වියදුම් ගුණකය වන්නේ සරල ආර්ථිකයේ ගුනකය ම වේ. එනම් ආන්තික ඉතුරුම් නැමියාවේ පර්ස්පරයයි.

$$\text{ස්වාධීන වියදුම් ගුණකය} = 1 / \text{MPS}$$

මෙය ආයෝජන ගුණකය ලෙසන් ර්‍රේයේ මිලදී ගැනීම් ගුණකය ලෙසන් භාවිතා කරනුයේ,

→ ආයෝජනය විනරක් වෙනස් විම

$$\Delta Y = 1 / \text{MPS} \times \Delta I$$



- ර්‍යයේ මිලදී ගැනීම් විතරක් වෙනස් වීම  $\Delta Y = 1 / MPS \times \Delta G$
- ආයෝජනය සහ ර්‍යයෙන් මිලදී ගැනීම් යන දෙකම වෙනස් වීම  $\Delta Y = 1 / MPS \Delta (I + G)$

- බදු ගුණකය

බදු වල බලපෑම සිදුවන්නේ පරිහෝජනයට බැවින් බදු නිසා පරිහෝජනය අඩු වෙයි. එම නිසා බදු ගුණකය වන්නේ, සහා ආර්ථික පරිහෝජන නැමියාව ආන්තික ඉතුරුම් නැමියාවන් බෙදයි.

$$\text{බදු ගුණකය} = \text{ආන්තික පරිහෝජන නැමියාව}$$

$$\text{ආන්තික ඉතුරුම් නැමියාව}$$

$$KT = MPC / MPS$$

$$\text{නිමවුමේ සිදුවූ වෙනස} = \text{බදු ගුණකය} \times \text{බදුවල වෙනස}$$

$$\Delta Y = MPC / MPS \times T$$

- ර්‍යයේ සංක්‍රාම ගුණකය

ර්‍යයේ සංක්‍රාම බලපාන්නේ පරිහෝජන ඕනෑම බැවින් එය පරිහෝජනයට (+) බලපෑමක් වන බැවින් ර්‍යයේ සංක්‍රාම ගුණකය (+) MPC , MPS වලින් බෙදයි.

$$\text{ර්‍යයේ සංක්‍රාම} = \text{ආන්තික පරිහෝජන නැමියාව}$$

$$\text{ආන්තික ඉතුරුම් නැමියාව}$$

$$KTr = MPC / MPS$$

$$\text{නිමවුමේ වෙනස} = \text{ර්‍යයේ සංක්‍රාම ගුණකය} \times \text{ර්‍යයේ සංක්‍රාම වල වෙනස}$$

$$Y = MPC / MPS \times Tr$$



## විවෘත ආර්ථිකයක සමත්තිතය

ආර්ථිකය විවෘත වීමෙන් පසුව සිදුවන වෙනස්කම් දෙකකි.

1. දේශීය වගයෙන් නිපදවන භාණ්ඩ හා සේවා සඳහා විදේශීකයන්ගේ ඉල්ලමක් බහිවීම .මෙය අපනයන  $X$  දෙසැර හැඳුන්වේ.
2. විදේශයන්හි නිපදවන භාණ්ඩ හා සේවා සඳහා දේශීය වගයෙන් ඉල්ලමක් බහිවීම .එය ආනයන  $M$  ලෙස හැඳුන්වේ

→ අපනයන

අපනයන ද ජාතික  
තොරතු නීරණය වන

ආදායමේ බලපෑමකින්  
සේවාධීන වියදමකි.



අපනයන ආදායම දේශීය ඉල්ලම ගක්තිමත් කරන වියදම් ප්‍රවාහයට සිදුවන එකතු වීමකි .එම නිසා විවෘත ආර්ථිකයක,

$$\mathbf{J} = \mathbf{I} + \mathbf{G} + \mathbf{X}$$

→ ආනයන

සමත්තිත ජාතික ආදායම් විග්‍රහය තුළ මෙයද ජාතික ආදායමෙන් බැහැරව නීරණය වන සේවාධීන වියදමක් ලෙස හඳුන්වයි.



ආනයන වියදම ,දුල දේශීය නිෂ්පාදිතය මත කෙරෙන ඉල්ලම දුර්වල කෙරෙන වියදම් ප්‍රවාහන් සිදුවෙන ගිණිමකි. එම නිසා,

$$\mathbf{W} = \mathbf{S} + \mathbf{T} + \mathbf{M}$$

#### ❖ විවෘත ආර්ථිකයක සමතුලිත කොන්දේසි

විවෘත ආර්ථිකයක සමාජාර ඉල්ලම පහත සංරචකයන් ගෙන් සමන්වීත වේ.

$$\mathbf{Y} = \mathbf{E} \text{ ක්‍රමයට}$$

- පොදුගෙවික පරිහැළුනය - C
- පොදුගෙවික ආයෝජනය - I
- උපයේ මිලදී ගැනීම් - G
- ගුද්ධ අපනයන - X - M / NX

$$\mathbf{E} = \mathbf{C} + \mathbf{I} + \mathbf{G} + (\mathbf{X} - \mathbf{M})$$



$$\mathbf{W} = \mathbf{J} \text{ ක්‍රමයට}$$

$$\mathbf{W} = \mathbf{S} + \mathbf{T} + \mathbf{M}$$

$$\mathbf{J} = \mathbf{I} + \mathbf{G}$$

$$\mathbf{S} + \mathbf{T} + \mathbf{M} = \mathbf{I} + \mathbf{G} + \mathbf{X}$$





0.8 Yd

❖ I = 1000

❖ G = 130

❖ T = 20

❖ X = 150

❖ M = 200

- Y = E හා W = J යන ක්‍රම යටතේ සම්බුලිත ප්‍රතික ආදායම ගණනය කරන්න.

**Y = E**

$$E = C + I + G + (X+M)$$

$$E = 50 + 0.8Yd + 1000 + 130 + (150-200)$$

$$E = 50 + 0.8(Y-20) + 1000 + 130 - 50$$

$$E = 50 + 0.8Y - 16 + 1000 + 130 - 50$$

$$E = 1114 + 0.8Y$$

$$0.2Y = 1114$$

$$Y = 1114 / 0.2$$

**Y = 5570**

**W = J**



$$\mathbf{S+T+M=I+G+X}$$

$$= 50 + 0.2Yd + 20 + 200 = 1000 + 130 + 150$$

$$= 50 + 0.2(y-20) + 20 + 200 = 1280$$

$$= 50 + 0.2y - 4 + 220 = 1280$$

$$0.2y = 1114$$

$$\underline{Y = 5570}$$

2. සමතුලිත ආදායමේ දී පරිණෝෂනය හා ඉතුරුම් කොපමතාද

$$\mathbf{C=50+0.8yd}$$

$$= 50 + 0.8(5570 - 20)$$

$$= 50 + 4456 - 16$$

$$\underline{\underline{= 4490}}$$

$$\mathbf{S=-50+0.2yd}$$

$$= -50 + 0.2(5570 - 20)$$

$$= -50 + 1114 - 4$$

$$\underline{\underline{= 1060}}$$

3. මුළු ස්වාධීන වියදම් වල එකතුව



$$\text{ස්වාධීන වියදම} = \mathbf{a} + \mathbf{T} + \mathbf{G} + \mathbf{Nx}$$

$$= 34 + 1000 + 130 + 50$$

$$\equiv 1214$$

4. සමස්ත ගිලිනීම් වල වටිනාකම

$$\mathbf{W} = \mathbf{S} + \mathbf{T} + \mathbf{M}$$

$$= -50 + 0.2Y + 20 + 200$$

$$= -50 + 0.2(Y-20) + 220$$

$$= -50 + 0.2Y - 20 + 220$$

$$= -70 + 0.2Y + 220$$

$$= 150 + 0.2Y$$

$$= 150 + (0.2 * 5570)$$

$$= 150 + 1114$$

$$\equiv 1264$$

5. සමතුලිත ආදායම් මට්ටමේ සාමාන්‍ය පරීභෝෂන නැමියාව හා සාමාන්‍ය ඉතුරුම් නැමියාව



**APC = C/Yd**

$$= 4490/5550$$

$$\equiv 0.80$$

**APS = S/Yd**

$$= 1060/5550$$

$$\equiv 0.2$$

## 7. මුදුල් බැංකු



## මුදල්, මුදල් වර්ග හා මුදල් කාර්යයන්

මුදල් යනු හාන්ඩ් හා සේවා තුවමාරුවේදී ගෙවීම් මාධ්‍යයක් ලෙස පොදුවේ පිළිගෙන්නා ඕනෑම දෙයකි. අතිතයේදී පැවති හාන්ඩ් තුවමාරු ආර්ථිකය (බාට් ආර්ථිකය) තුළ දූෂ්කරණ රෝසක් පැවති ය. එම පිළිගෙන්නා ලෙස දුව්‍යමය මුදල් හාවිතා කරන ලදී. මෙමෙස හාවිතා කළ දුව්‍යමය මුදල් ලෙස සිප්පිකටු, ලුණු, දුම්කොල, සත්ව ඇට කැබලි, බාහ්‍ය වර්ග යනාදිය දැක්වීය හැකිය. දුව්‍යමය මුදල් හාවිතයේ පැවති දූෂ්කරණ නිසා නියෝජිත මුදල් බිජිවිය. එහිදී පුද්ගලයන් ප්‍රති අභි උන්, රිදී ආදි වටිනා ලෝහ වර්ග හාරකරුවෙකු වෙත තැන්පත් කර ඔහු විසින් ලබා ලබාදුන ලියවිල්ලක් ගනුදෙනු සඳහා හාවිතා කරන ලදී. මෙහිදී දැනට පවතින ව්‍යවහාර මුදල් බිජිවුයේ එම එකිනෙකින් විකාශනයේ ප්‍රතිපථිලයක් ලෙසයි.

### හොඳ මුදලක තිබිය යුතු ලක්ෂණ

- පොදු පිළිගැනීමක් තිබේ.
- කල්පැවැන්මක් තිබේ.
- සම්පූර්ණ බව.
- කුඩා ඒකක වලට බෙදිය හැකි වේ.
- පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි වේ. (රුගෙන යාමේ පහසුව)
- වටිනාකම ස්ථාවරව පැවතීම.
- නීත්‍යානුකූල වෘත්තාවය.
- අතිශය සුලබ හෝ දුර්ලන නොවේ.
- පහසුවෙන් අනුකරණය කළ නොහැකි වේ.

### මුදල් කාර්යයන්

හොඳ මුදලක් මගින් ඉටු කරන හැකි කාර්යන් කිහිපයකි.

1. තුවමාරු මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම. (විනිමය මාධ්‍යක් ලෙස කටයුතු කිරීම)
  2. වටිනාකමේ සහ්නිධියක් ලෙස කටයුතු කිරීම.
  3. ගිණුම් ඒකකයක් ලෙස කටයුතු කිරීම. (වටිනාකමේ මීමීමක් ලෙස කටයුතු කිරීම)
  4. විලමිනි ගෙවුම් මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම.
- (කල්පසු වූ නාය ගෙවීමේ මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම)

#### 1. තුවමාරු මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම



- විනිමය මාධ්‍යයක් හැතහැන් ගෙවීම් මාධ්‍යයක් ලෙස මුදල් කටයුතු කිරීම් යනුවෙන් අදහස් වනුයේ, ගනුදෙනු කිරීමේදී එනම් භාණ්ඩ, සේවා සහ නිෂ්පාදන සාධක තුවමාරු කිරීමේදී මුදල් අතරමැදියෙකු වශයෙන් කටයුතු කරන බවයි.
- මුදල් වෙනත් වත්කම් වලින් වෙන් කර භූග්‍රාධිතා ගැනීම සඳහා මුදල් මෙම කාර්යය වැදගත් වන අතර භාණ්ඩ තුවමාරුවේ පැවති දුෂ්කරතා බොහෝමයක් මෙමගින් ඉවත් වය.

## **2. වටිනාකමේ සන්නිධියක් ලෙස කටයුතු කිරීම.**

- වටිනාකමේ සන්නිද්ධියක් ලෙස කටයුතු කිරීම් යනු, අවදානමකින් හා අප අපහසුතාවයකින් තොරව අනාගත අවශ්‍යතා සඳහා වටිනාකම රැස් කර තබා ගැනීමයි.
- වටිනාකම රැස් කිරීම සඳහා වැඩිදෙනෙකු මුදල් භාවිතා කරනුයේ මුදල් පූර්ණ ද්‍රව්‍යිල වත්කමක් නිසාය. මෙහිදී කුය ගක්තිය සේවාවර ව පැවතීම වැදගත් වේ. එහිදී උද්ධමනයක් පැවතුණාහාන් මුදල් මෙම කාර්යයෙහි වැදගත්කම සිමාවේ.

## **3. ගිණුම් ඒකකයක් ලෙස කටයුතු කිරීම**

- ගිණුම් ඒකකයක් ලෙස කටයුතු කිරීම යනුවෙන් අදහස් වන්නේ භාණ්ඩ හා සේවා වල වටිනාකම ප්‍රකාශ කිරීම සඳහා පොදු මිනුමක් ලෙස මුදල් භාවිත කළ හැකි බවයි.
- භාණ්ඩ හා සේවා වල වටිනාකම මුදලින් ප්‍රකාශ වන නිසා තුවමාරු ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදු කරගත හැකි විය.
- වටිනාකමේ මිමිමක් ලෙස මුදල් කටයුතු කරන නිසා ව්‍යුපාර ගිණුමිකරණය, ජාතික ගිණුමිකරණය, රාජ්‍ය අයවැයකරණය, ගෙවුම් ගේෂ ලේඛන සැකසීම යනාදී මුළු වාර්තාකරණය පහසු වී ඇත.

## **4. විලමිනින ගෙවුම් මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම**

- I. විලමිනින ගෙවුම් මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම යනු කළේපස වූ ණය ආපසු බෙරුම් කිරීමේ මාධ්‍යක් වශයෙන් මුදල් කටයුතු කරන බවයි.
- II. ව්‍යුපාර ආයතන නායට භාණ්ඩ අලෙවී කිරීමේ දී හා නාය පහසුකම් සැපයීමේදී ගෙවීම් සමාජීන කිරීමට කාලයක් ගතවේ. අවිනිශ්චිතතාවයකින් හෝ අවදානමකින් තොරව මෙම කාර්යය පහසු කරගැනීමට මුදල් විලමිනින ගෙවුම් මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම වැදගත් වේ.
- III. උද්ධමන පීඩනයකින් තොරව මුදල් අගය සේවාවරව පැවතීමෙන් විලමිනින ගෙවුම් මාධ්‍යයක් ලෙස මුදල් කාර්යය පහසු කරයි.

## **භාණ්ඩ තුවමාරු ආර්ථිකයක පැවතී දුෂ්කරතා**



හාන්ඩ් තුවමාරු ආර්ථික ක්‍රමය එහම්, සංස්කීර්ත තුවමාරු ආර්ථික ක්‍රමයක පැවති දූෂ්කරණ වන්නේ,

- උවමනාවන් අතර ද්‍රේශ්‍ය සම්පාදයක් ඇති කිරීම දූෂ්කරණ වීම.
- ප්‍රවාහන ප්‍රජාතාන්ත්‍රික ඇති වීම. (මෙහි අදහස් වන්නේ තුවමාරුවට සඳහා අවශ්‍ය හාන්ඩ් තුවමාරු ප්‍රදේශවලට රැගෙන යාමටත්, එමෙහි තුවමාරුවේදී ලබා ගෙන්නා හාන්ඩ් නැවත රැගෙන ඒමත් දූෂ්කරණ වීමයි.)
- හාන්ඩ් ගබඩා කර ගැනීම ප්‍රජාතාන්ත්‍රික වීම.
- කඩා ඒකක වලට බෙදා වෙන්කර තුවමාරු කර ගැනීම ප්‍රජාතාන්ත්‍රික වීම.
- තුවමාරු අනුපාතය පිළිබඳ ගැටළු ඇතිවීමෙන් තුවමාරුව පිළිබඳ එකත්තාවයක් ඇතිකර ගැනීමට දිගු කළක් ගතවීම.

### වුවමනා අතර ද්‍රේශ්‍ය සම්පාදයක් ඇතිකරගැනීම.

වුවමනා අතර ද්‍රේශ්‍ය සම්පාදය යනු, සංස්කීර්ත තුවමාරුවට සහභාගි වන දෙපාර්ශවයේ අනෙක්නස අවශ්‍යතා එකිනෙක ගැලපීමයි.

උදා:- වී ගොවනැනේ යෙදී සිරින වී ගොවියෙකුට තමා සතු අතිරික්ත වී තොග තුවමාරු කරගැනීමට අවශ්‍ය නම්, රෙදී අතිරික්ත වී අවශ්‍යතාවෙන් පෙළෙන කෙනෙකු මුත් ගැසිය යුතුය.

### මුදලේ කාර්යයන් කෙරෙනි උද්ධීධමනයේ බලපෑම

උද්ධීධමනය යනු හාන්ඩ් හා යෝජා වල පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහළ යාමයි.

උද්ධීධමනයක් පවතින විට මුදලේ පහත සඳහන් කාර්යයන් කෙරෙනි අතිතකර අන්දමීන් බලපෑමක් සිදු කරයි.

❖ වටිනාකමේ සන්නිධියක් ලෙස කටයුතු කිරීම.

මෙහිදී මුදලින් වටිනාකම රැස්කර තබන විට උද්ධීධමනය පැවතුණාහොත් මුදලේ වටිනාකම හෝත් කුය ගෙන්තිය අඩු වන නිසා මෙම කාර්යයන් වැදුගත්කම සිමා කරයි.

❖ වෘම්තින ගෙවුම් මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම.

මෙහිදී කළුපසු වූ ණය ආපසු බෙරේම කිරීම සඳහා මුදල් හාවතා කරන විට උද්ධීධමනයක් පැවතිමෙන් මුදලේ වටිනාකම අඩුවන නිසා නායුගැනීයාට වාසි වුවන්, නායු නිමියාට අවාසි වීමෙන් මුදලේ වැදුගත්කම සිමා කරයි.



## වර්තමානයේ දී භාවිත වන මුදල් වර්ග

වර්තමානයේ ග්‍රී ලංකාවේ භාවිත වන මුදල් වර්ග වන්නේ,

- ❖ ව්‍යවහාර මුදල්
- ❖ බැංකු මුදල්
- ❖ ආසන්න මුදල්
- ❖ මුදල් ආදේශක
- ❖ විද්‍යුත් මුදල්

### I. ව්‍යවහාර මුදල්

ව්‍යවහාර මුදල් යනු, යම් තෙහෙරින් වටිනාකමක් අන්තර්ගත නොවන නමුත් කිසියම් වටිනාකමක් නියෝජනය කිරීම සඳහා මූල්‍ය අධිකාරිය විසින් නිකුත් කරනු ලබන කාසි හා නොවුවා ය.

ව්‍යවහාර මුදල් රට තුළ ඕනෑම ගනුදෙනුවක් සඳහා නිතියෙන් වලංගු වන අතර පුර්ණ ද්‍රව්‍යීල වත්කමකි.

### II. බැංකු මුදල්

බැංකු මුදල් යනු, වෙක්පත් ලිවිම මගින් ප්‍රයෝගනයට ගත හැකි ඉල්ලුම් තැන්පතු වල අති මුදල් ගේජයි.

බැංකු මුදල් ඉහළ ද්‍රව්‍යීලතාවය කින් යුත්ත වේ.

### III. ආසන්න මුදල්

ආසන්න මුදල් යනු වටිනාකමේ සන්නිධියක් ලෙස ක්‍රියාකරන එහෙත් නුවමාරු මාධ්‍යයක් ලෙස ක්‍රියා නොකරන ඉහළ ද්‍රව්‍යීල වත්කම් වේ. මෙම ආසන්න මුදල් පහසුවෙන් නුවමාරු මාධ්‍යයක් බවට පත් කළ හැකිය.

උදා:- ස්ථාවර තැන්පතු, ඉතුරුම් තැන්පතු, භාණ්ඩාගාර බිල්පත්, විනිමය බිල්පත්, පොරාන්ද නොවුව

### IV. ආදේශක මුදල්

ආදේශක මුදල් යනු වටිනාකමේ සන්නිධියක් ලෙස ක්‍රියා නොකරන තාවකාලික නුවමාරු මාධ්‍යයක් ලෙස කටයුතු කරන උපකරණයි.

උදා:- ණ්‍යාපන්, හර්පත්

මෙහිදී ව්‍යවහාර මුදල් නො වෙක්පත් භාවිතයක් නොමැති ව කෙරේකාලීන ගනුදෙනු සඳහා මුදල් ආදේශක යොදා ගත හැකිය.



### ❖ ත්‍යාපන්

ත්‍යාපනක් යනු යම් මූල්‍ය ආයතනයක් විසින් අනුමත මුදල් සීමාවක් යටතේ හාන්ඩ් භා යෝං ලබා ගැනීමටත්, අවශ්‍ය විටෙක මුදල් ලබා ගැනීමටත් අවසර ලබාදී නිකුත් කරන විද්‍යාත් කාඩ් පතයි.

ත්‍යාපන් මුදල් ලෙස තොසැලකීමට හේතුවන්නේ ,

- මුදලින් ඉටු කරනු බෙන සියලුම කාර්යයන් ත්‍යා පත් මගින් ඉටු නොවීම.
- ත්‍යාපන් මගින් ගෙවෑනුකරුවාට ලබාදෙන උපරිම ත්‍යා සීමාව ඉක්මවූ පසු තවදුරටත් ත්‍යාපන් ප්‍රයෝග්‍යනයට ගෙවීම් ගෙවෑනු සිදු කිරීමට නම්, අදාළ මූල්‍ය ආයතනය වෙත ත්‍යා මුදල ගෙවිය යුතු වීම.

### ❖ හරපන්

හරපන් යනු, ගෙවෑනුකරුවන් මූල්‍ය ආයතනයක යම් මුදලක් තැන්පතු කළ විට ස්වයංක්‍රීය වෙළා යන්නා භාවිතයෙන් මුදල් ආපසු ගැනීම, වෙනත් ගිණුමකට මාරු කිරීම සඳහා භාවිතා කරන උපකරණයි.

## V. විද්‍යාත් මුදල්

විද්‍යාත් මුදල් යනු, මුදල් විද්‍යාත් ක්‍රමය භාවිතයෙන් ගබඩා කර තබා මෘදුකාංගයක් මගින් ගෙවෑනු සඳහා යොදා ගෙන්නා කුම වේදියයි.

උදා:- හරපන්, බැරපන්, E-Banking, Easy cash, Bit- coin

## මුදල් ඉල්ලම (දුව්කීලනාවරණය)

මුදල් ඉල්ලම යනු කිසියම් අවස්ථාවකදී මුදල්, මුදල් වශයෙන් ලැග තබා ගැනීමට මහජනතාව තුළ ඇති කැමැත්තයි.


මුදල් ඉල්ලම දුව්කීලනාවරණය ලෙස හඳුන්වයි. මෙලෙස මුදලට ඉල්ලමක් ඇති වීමට බලපාන ප්‍රධාන හේතු තුනකි. එනම්,

- ගෙවෑනු වේතනාව
- ආරක්ෂණ වේතනාව
- සමපේක්ෂණ වේතනාව



## ගනුදෙනු වේතනාව


- ❖ ගනුදෙනු වේතනාව යනු; පුද්ගලයන්ට ලැබෙන ආදායම් සහ පුද්ගලයා කරන වියදම් එකිනෙක නොගැලීම් නිසා එදිනෙදා ගනුදෙනු කිරීමේ අරමුණින් මුදල් ගේෂ ලැඟ තබා ගැනීමයි.
- ❖ මෙහි දී ආදායම් උපයන කාලයන්, වියදම් සිදු කරන කාලයන් අතර කාල පරාසයක් පවතින අතර එම කාල පරාසය තුළ ගනුදෙනු සුමෙව පවත්වාගෙන යාම සඳහා ගනු ගනුදෙනු වේතනාවෙන් මුදල් ගේෂ ලැඟ තබා ගැනී.
- ❖ ගනුදෙනු වේතනාව සඳහා මුදල් ඉල්ලම නිර්තාය කරන ප්‍රධාන සාධකය වන්නේ, ආදායම් මට්ටමයි. ගනුදෙනු වේතනාවට මුදල් ඉල්ලම හා ආදායම් මට්ටම අතර ඇත්තේ අනුලෝධ සම්බන්ධතාවයකි.
- ❖ එනම්, ආදායම වැඩි වන විට ගනුදෙනු සඳහා මුදල් ඉල්ලම වැඩිවන අතර ආදායම අඩුවන විට ගනුදෙනු සඳහා මුදල් ඉල්ලම අඩු වේ.
- ❖ එය පහත පරිදි ප්‍රස්ථාරකව දැක්විය හැකිය.



## ආරක්ෂණ වේතනාව

- ❖ ආරක්ෂණ වේතනාව යනු සැලසුම් කළ නොහැකි අනපේක්ෂිතව ඇතිවන වියදම් කාර්යක්ෂමව පියවා ගැනීමේ අරමුණින් පුද්ගලයන් මුදල් ලැඟ තබා ගැනීමයි.
- ❖ ආරක්ෂණ වේතනාව සඳහා මුදල් ඉල්ලම හා ආදායම් මට්ටම අතර අනුලෝධ සම්බන්ධතාවයක් පවතී.
- ❖ එය පහත පරිදි ප්‍රස්ථාරකව දැක්විය හැකිය.






- ❖ මෙහිදී ආදායම් මට්ටම ඉහළ යන විට ආරක්ෂණය සඳහා මුදල් ඉල්ලම වැඩි වන අතර ආදායම් මට්ටම පහළ යන විට ආරක්ෂණය සඳහා මුදල් ඉල්ලම ඇතුළත් වේ.

### සමපේක්ෂණ වේතනාව

- ❖ සමපේක්ෂණ වේතනාව යනු පිළිනපන්වල මුදල් ආයෝජනය කිරීමෙන් අනාගතයේ වාසි ලබා ගැනීමේ අරමුණින් මුදල් උග්‍ර තබා ගැනීමයි.
- ❖ එනම්, වත්කමක් ලෙස මුදල් ගේජ උග්‍ර තබා ගැනීමයි.
- ❖ පුද්ගලයන් මුදල් හා පිළිනපත් අතර තේරීම කරන බඩන්නේ පොලි අනුපාතය මතයි.
- ❖ ඒ අනුව පොලි අනුපාතය සහ සමපේක්ෂණය සඳහා මුදල් ඉල්ලම අතර ප්‍රතිලෝම සම්බන්ධයක් පවතී.
- ❖ එය පහත පරිදි දැක්වීය හැකිය.





- ❖ පොලී අනුපාතය ඉහළ යන විට සමපේක්ෂනය සඳහා මුදල් ඉල්ලුම අඩු වන අතර, පොලී අනුපාතය පහළ යන විට සමපේක්ෂනය සඳහා මුදල් ඉල්ලුම වැඩි වේ.

### පිළිනපත් වල වෙළඳපොල මිල හා පොලී අනුපාතය අතර සම්බන්ධතාවය

- ❖ පොලී අනුපාතය සහ පිළිනපත්වල වෙළඳපොල මිල අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පවතී,
- ❖ මෙහිදී පොලී අනුපාතය ඉහළ යන විට පිළිනපත්වල වෙළඳපොල මිල අඩුවන අතර, පොලී අනුපාතය පහළ යන විට පිළිනපත්වල වෙළඳපොල මිල ඉහළ යයි.
- ❖ පොලී අනුපාතය වෙනස්වීම සමපේක්ෂනය සඳහා මුදල් ඉල්ලුම කෙරෙහි බලපායි. මෙහිදී පොලී අනුපාතය ඉහළ යන විට පිළිනපත්වල වෙළඳපොල මිල අඩුවීමෙන් මුදල්, පිළිනපත් වල ආයෝජනය වේ. එවිට සමපේක්ෂනය සඳහා මුදල් ඉල්ලුම අඩු වේ. නමුත් පොලී අනුපාතය පහළ යන විට පිළිනපත්වල වෙළඳපොල මිල ඉහළ යයි. එවිට පිළිනපත් වන මුදල් ආයෝජනය අඩු වේ. එම නිසා සමපේක්ෂනය සඳහා මුදල් ඉල්ලුම් ඉහළ යයි.

### මුදලට ඇති ඉල්ලුම තීරණය කරන සාධක

#### 1) මුර්ත ආදායම

මෙහිදී මුර්ත ආදායම සහ මුදල් ඉල්ලුම අතර ඇත්තේ අනුලෝම සම්බන්ධතාවයකි. එනම් මුර්ත ආදායම ඉහළ යනවිට මුදලට ඇති ඉල්ලුම ද ඉහළයි.

#### 2) පොලී අනුපාතය

මෙහිදී, පොලී අනුපාතය සහ මුදලට ඇති ඉල්ලුම අතර ඇත්තේ ප්‍රතිලෝම සම්බන්ධතාවයකි. එනම් පොලී අනුපාතය ඉහළ යන විට මුදලට ඇති ඉල්ලුම අඩු වේ.



### 3) මිල මට්ටම

මෙහිදී, මිල මට්ටම සහ මුදුලට ඇති ඉල්ලම අතර ඇත්තේ අනුලෝධ සම්බන්ධයකි. මෙහිදී මිල මට්ටම ඉහළ යන විට මුදුලට ඇති ඉල්ලම ඉහළ යයි.

### 4) අනාගත පැවත්තාවන්

අනාගත පැවත්තාවන් මුදුලට ඇති ඉල්ලම තීරණය විම කෙරෙහි දෙඟකාර්යකින් බලපායි.

- I. අනාගත උද්ධිමත අනුපාතය ඉහළ යනු ඇතැයි පැවත්තා කරන්නේ නම් වර්තමානයේ භාණ්ඩ භාසේවා මිලදී ගැනීමේ පැවත්තාවෙන් මුදුලට ඇති ඉල්ලම වැඩි කරයි.
- II. අනාගතයේ පිළිනපත්වල වෙළෙඳපොල මිල පිළිබඳ ඇතිවන පැවත්තාව අනුව, අනාගතයේ වෙළෙඳපොල මිල වැඩි වේ යයි පැවත්තා කළ භෞත්, වර්තමානයේ පිළිනපත් මිලදී ගන්නා ප්‍රමාණය ඉහළ යාම නිසා වර්තමානයේ මුදුලට ඇති ඉල්ලම අඩු වේ.

### 5) ආයතනික සාධක

මත් අදහස් වන්නේ ආදායම ලැබෙන වාර දෙකක් අතර කාල පරතරය සි. මෙහිදී අවම කාල පරතරයක් තුළ ආදායම ලැබෙන්නේ නම්, මුදුලට ඇති ඉල්ලම පහළ යන අතර, දීර්ඝ කාල පරතරයක් තුළ ආදායම ලැබෙන්නේ නම් මුදුලට ඇති ඉල්ලම ඉහළ යයි.

### 6) මූල්‍ය වෙළෙඳපොල නම්කතා

මත් අදහස් වන්නේ, මූල්‍ය වෙළෙඳපොල නම්කතා වැඩිවන විට මුදුලට කරන ඉල්ලම පහළ යන අතර මූල්‍ය වෙළෙඳපොල නම්කතාවයන් පහළ යන විට මුදුලට කරන ඉල්ලම ඉහළ යන බවයි.

## මුදල් සැපයුම

මුදල් සැපයුම යනු කිසියම් නිශ්චිත අවස්ථාවක දී මහජනතාව අතර සංස්කරණය වන මුළු මුදල් තොගයි. මුදල් සැපයුම මූල්‍ය සමස්ත වශයෙන් ද හඳුන්වයි. එය තොග සංකල්පයකි. එනම් එක්තර දිනකට මුළු ආර්ථිකයේ මහජනය සතු ව පවතින මුදල් ප්‍රමාණය ගණනය කිරීමකි.

මුදල් සැපයුම නිර්වචනය කිරීම සඳහා යොඳ ගන්නා නිර්වචන කාලයන් සමග වෙනස් වේ. ඒ සඳහා බලපාන ප්‍රධාන සාධක දෙකකි.

- රටක මූල්‍ය ව්‍යුහයේ ඇතිවන වෙනස්කම්
  - මුදල් ලෙස සැලකිය යුතු පුර්ත ද්‍රව්‍යීකරණයන් යුත් වන්කම් වල සිදුවන වෙනස්කම්
- හි ලංකාවේ මුදල් සැපයුම පිළිබඳ ඉදිරිපත් කොට ඇති නිර්වචන

- I. පටු මුදල් සැපයුම (M1)
- II. පුළුල් මුදල් සැපයුම (M2)
- III. එකාබද්ධ පුළුල් මුදල් සැපයුම (M2b)
- IV. පුළුල් මුදල් සැපයුම (M4)



## I. පටු මුදල් සැපයුම (M1)

පටු මුදල් සැපයුම යනු මහජනතාව සතු ව්‍යවහාර, මුදල් කාසි හා නොවීමේ සහ මහජනයා නම් වාණිජ බැංකුවල ඇති ඉල්ලම් තැන්පත් වල එකතුවයි.

$$\text{පටු මුදල් සැපයුම} = M1 = (Cp + DDp)$$

$Cp$  = මහජනයා සතු ව්‍යවහාර මුදල්

$DDp$  = මහජනයා සතු ඉල්ලම් තැන්පත්

## II. පුළුල් මුදල් සැපයුම (M2)

(1980) දී මුදල් සැපයීමේ නිර්වචනය පුළුල් කරමින් පුළුල් මුදල් සැපයුම සංකල්පය හඳුන්වා දෙනු ලැබේය. පටු මුදල් සැපයුමට අමතරව මහජනයා සතු වාණිජ බැංකුවල ඇති කාලීන හා ඉතුරුම් තැන්පත්, පුළුල් මුදල් සැපයුම ට ඇතුළත් කරන ලදී.

$$\text{පුළුල් මුදල් සැපයුම} = M1 + TSDp$$

$M1$  = පටු මුදල් සැපයුම

$TSDp$  = මහජනතාව සතු වාණිජ බැංකුවල ඇති කාලීන හා ඉතුරුම් තැන්පත්

ත්‍රි ලංකා මහ බැංකුවේ ගේෂ පත්‍රයන් වාණිජ බැංකු ඒකාබද්ධ ගේෂ පත්‍රයන් පදනම් කරගෙන පුළුල් මුදල් සැපයුම නිර්ණය වීම කෙරෙනි බලපාන සාධක හඳුනා ගැනීම

$$M2 (= Cp + DDp + TSp) = NFAB + NCGB + CPSKB + NOAB$$

$Cp$  = මහජනයා සතු ව්‍යවහාර මුදල්

$DDp$  = මහජනයා සතු ඉල්ලම් තැන්පත්

$TSp$  = මහජනයා සතු වාණිජ බැංකුවල ඇති කාලීන හා ඉතුරුම් තැන්පත්

ඉහත සම්කරණයේ දකුණු පැන්තේ පදවලින් දැක්වෙන්නේ මුළු මුදල් සැපයුම නිර්ණය වීම කෙරෙනි බලපාන සාධකය. පහත සඳහන් ආකාරයට ඒවා දැක්විය හැකිය.



NFAB = බැංකු කුමය සතු ගුද්ධ විදේශ වත්කම්

NCGB = බැංකු කුමය මගින් ර්ජයට සැපයෙන ගුද්ධ නාය

### III. ඒකාබද්ධ පූලීල් මුදල් සැපයුම (M2b)

පූලීල් මුදල් සැපයුමට අයතුළත් අයිතමයන් තවත් පූලීල් කරමින් (1998) වර්ෂයේ දී මහ බැංකු වාර්ෂික වාර්තාවෙන් ඒකාබද්ධ පූලීල් මුදල් සැපයුම හඳුන්වා දෙනු ලැබේය. පූලීල් මුදල් සැපයුමට අනෝවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් වලට කාලීන හා ඉතුරුම් තැන්පතු ප්‍රමාණයන් (50%) ක විදේශ ව්‍යවහාර මුදල් බැංකු ඒකකවල ඇති නේවාසිකයින් සතු කාලීන හා ඉතුරුම් තැන්පතු ප්‍රමාණය එකතු වීමෙන් ඒකාබද්ධ පූලීල් මුදල් සැපයුම සකසේ.

$$\text{ඒකාබද්ධ පූලීල් මුදල් සැපයුම} = M2b = M2 + TSDNRFC + RDFCBU$$

M2 = පූලීල් මුදල් සැපයුම

TSDNRFC = අනෝවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් වල ඇති මහජනයා සතු කාලීන හා ඉතුරුම් තැන්පතු ප්‍රමාණයන් 50%

RDFCBC = විදේශ ව්‍යවහාර මුදල් බැංකු ඒකක වල ඇති නේවාසිකයින් සතු තැන්පතු ප්‍රමාණය

M2b = මුදල් සැපයුම තීරණය කරන සාදක

$$M2b = NFA + NDA + NOA$$

NFA = ඒකාබද්ධ බැංකු කුමයේ ගුද්ධ විදේශ වත්කම්

NDA = ඒකාබද්ධ බැංකු කුමයෙන් ගුද්ධ දේශීය වත්කම්

### IV. මුළු සමස්තය (M4)

වාණිජ බැංකු නොවන මුළු ආයතනවල ඇති මහජනතාව සතු තැන්පතු ද අයතුළත් කරමින් මුදල් සැපයුමට වඩාත් පූලීල් අර්ථකරිතයක් සැපයීමට M4 මුළු සමස්තය හඳුන්වා දෙනු ලැබේය.

$$M4 = M1 + ආකන්න මුදල්$$



$$\text{ආසන්න මුදල} = \text{DBU} + \text{FCBU} + \text{LSB} + \text{RFC}$$

DBU = දේශීය බැංකු ඒකකවල ඇති ආසන්න මුදල

FCBU = විදේශීය ව්‍යවහාර මුදල බැංකු ඒකකවල ඇති ආසන්න මුදල

LSB = බලපත්‍රලාභී විශේෂීත බැංකුවල ඇති ආසන්න මුදල

RFC = මියාපදිංචි මූල්‍ය සමාගමවල ඇති තැන්පත

### මිල මට්ටම් ආණිත සංකල්ප, න්‍යාය සහ මිනුම්

- ❖ භාණ්ඩ භා සේවාවන් වල විධාන මිල යන්නෙන් අදහස් වේ.
- ❖ භාණ්ඩයක හෝ සේවාවක මිල සම්බන්ධයෙන් ප්‍රධාන ස්වර්ශප 03ක් පවතී.

#### 1. නිරපේක්ෂ මිල

භාණ්ඩයක හෝ සේවාවක වෙළුදුපොල මිල

#### 2. සාපේක්ෂ මිල

භාණ්ඩවල මිල ගණන් අතර අනුපාතය

#### 3. පොදු මිල මට්ටම

සියලුම භාණ්ඩ භා සේවාවල නිරපේක්ෂ මිල ගණන් වල සාමාන්‍යය

### පොදු මිල මට්ටම ආණිත සංකල්ප

1. උද්ධිමනය
2. අවධිමනය
3. නිරුද්ධිමනය



## ලද්ධිමත්‍ය

- ❖ පොදු මිල මට්ටමේ හට ගන්නා අඛණ්ඩ ඉහළ යාම.
- ❖ උද්ධිමත්‍යට හෝතු පැහැදිලි කිරීමේ ප්‍රධාන නයායන් 02කි.

- 1) ඉල්ලමෙන් ඇඳුණු උද්ධිමත්‍ය
- 2) පිරිවැයෙන් තම්මුවනු උද්ධිමත්‍ය

### 1) ඉල්ලමෙන් ඇඳුණු උද්ධිමත්‍ය

- ❖ සැපයුමට සාපේක්ෂව ඉල්ලම වැඩි වීම නිසා භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම ඉහළ යාම.
- ❖ සිම්ත භාණ්ඩ ප්‍රමාණයක් පසුපස හඟා යන අති විශාල මුදල් ප්‍රමාණයක් ලෙසද හැඳින්වේ.
- ❖ ඉල්ලමෙන් ඇඳුණු උද්ධිමත්‍යට බලපෑම් ඇති කරන සාධක
  - වැටුප් ඉහළ දැමීම
  - කුටුම්භ වෙන ලබා දෙන මුදල් සංකුම ඉහළ යාම
- ❖ මෙම නයායේ විකල්ප ප්‍රවේශ 02කි.
  01. මුදල් ප්‍රමාණවාදය
  02. කේන්සියානු නයාය

### 1) මුදල් ප්‍රමාණවාදය

වනිමය සමිකරණය පදනම් කර ගනිමන් මිල මට්ටමේ හැසිරීම ඉදිරිපත් කරයි.

$$MV = PT(Y)$$

M - මුදල් සැපයුම

V - සංසරණ ප්‍රවේශය

P - පොදු මිල මට්ටම

T - ගණුදෙනු ප්‍රමාණය

Y - මුදල් ආදායම

PT යනු ආර්ථිකයේ මුළු ගණුදෙනු වල වට්නාකමයි.

MV යනු මුදල් යොදාගනීමින් සිදුකළ ගණුදෙනු ප්‍රමාණයේ වට්නාකමයි.




$\therefore MV = PT$  වේ.

- මෙම සඳහා යොදා ගන්නා උපකල්පන 02ක්.
  - මුදලේ සංසරණ ප්‍රවේගය ස්ථාවරව පවතී.  
(ආයතනික සාධක පුරුදු මත තීරණය වන විවෘතයක් බැවිනි)
  - අර්ථීකයේ ගණුදෙනු පරීමාව නොවනස්ව පවතී.  
(අර්ථීකය පුර්ණ සේවා නියුත්ති මට්ටමක පවතින බැවිනි)

## 2) කේන්සියානු න්‍යාය

- දින්දමනයට හේතු පැහැදිලි කිරීම සඳහා සමාභාර ආඩායම් හා සමාභාර වියදම් විශ්වාසනය යොදා ගෙනි.
- අර්ථීකයක් පුර්ණයේ නියුත්ති සමතුලිතය කරා ලැබා විමෙන් පසුව තවදුරටත් සමාභාර ඉල්ලම වැඩි වුවහොත් සාමාන්‍ය මිල මට්ටම ඉහළ යයි.



මෙහි  $y_1$  යනු පුර්ණ සේවා නියුත්ති නිමවු මට්ටමයි.  $AD_1$  යනු එම අවස්ථාවේදී සමාභාර ඉල්ලමයි. පුර්ණ සේවා නියුත්ති නිමවුම මට්ටම ඉක්මවා සමාභාර ඉල්ලම ඉහළ ගියහොත් පොදු මිල මට්ටම  $P_1$ ,  $P_2$ ,  $P_3$  ආදි මෙයින් අඛණ්ඩව ඉහළ යාම තුළින් උද්ධීමනය හටගනී.



## 2) පිරිවැයෙන් තල්ලවතු උද්ධිමනය


යොදුවුම් මිල හෙවත් නිෂ්පාදන පිරිවැය ඉහළ යාම නිසා සමාඟාර සැපයුම් අඩවිමෙන් භාණ්ඩ මිල ඉහළ යාම මගින් පොදු මිල මට්ටම ඉහළ යාමයි.

මෙහිදී,

- සංචිතාන්ත්‍රක ගුමය
- කතිපයාධිකාරී ආයතන වල ක්‍රියාකාරකම් යන පිඩින කණ්ඩායම් විසින් කරනු ලබන අරගල වල ප්‍රතිච්ලියක් වගයෙන් නිෂ්පාදන පිරිවැය වැඩි වේ.

උදා:

- සංචිතාන්ත්‍රක ගුමය වැඩි වැටුප් ඉල්ලා කරනු ලබන උද්ධිස්ක්ෂණවල ප්‍රතිච්ලියක් ලෙස වැටුප් වැඩි වේ. එවිට යොදුවුම් මිල ඉහළ ගොස් නිෂ්පාදන පිරිවැය වැඩි වී සැපයුම් අඩු වී මිල මට්ටම ඉහළ යැයි. මෙය වැටුපෙන් තල්ල වූ උද්ධිමනය කි.
- කතිපයාධිකාරී ආයතන වල ක්‍රියාකාලාපය නිසා ලාභ වැඩි කිරීමට සිදුවීමෙන් නිෂ්පාදන පිරිවැය වැඩි වී සැපයුම් අඩු මිල මට්ටම ඉහළ යැයි. මෙය ලාභයෙන් තල්ල වූ උද්ධිමනය කි.



$Y_1$  නිමවුම් මට්ටමෙන් මිල මට්ටම  $P_1$  වේ. පිරිවැය වැඩිවීම නිසා සැපයුම් වතුය AS1 සිට AS2 දක්වා වමට වතැන් වී ඇත. නමුත් ඉල්ලුම් මට්ටම වෙනස් නොවීම නිසා මිල මට්ටම  $P_1$  සිට  $P_2$  දක්වා ඉහළ ගොස් උද්ධිමන තත්ත්වයක් ඇතිවේ ඇත.

### උද්ධිමනයේ ප්‍රතිච්චාක

- ❖ ආඩුයම් හා දින වක්‍රීතිය අයනපත් වීම.
- ❖ ආර්ථික තීරණ ගැනීමේ ක්‍රියාවලිය විකෘති වීම.
- ❖ ණාය තීමියන්ට අවාසි දායක වීම.



- ❖ ත්‍යැගීතියන්ට අවාසි දායක වේම.
- ❖ ඉතිරි කරන්නන්ට අයහපන් වේම.
- ❖ විනිමය අනුපාත ක්ෂය වේම( මුදල් අවප්‍රමාණය වේම)

- මුළුත පොලී අනුපාතිකය

**මුළුත පොලී අනුපාතිකය - නාමික පොලී අනුපාතිකය - උද්ධ්‍රීතනය අනුපාතිකය**

- ❖ මුළුත පොලී අනුපාතිකය සාමාන්‍ය අගයක් ගැනීම ඉතිරි කරන්නන්ට අනිතකර තත්ත්වයකි.
  - විග්‍රාමිකයන්, කාර්යාල සේවකයන්, රාජ්‍ය සේවකයන් වැනි ස්ථාවර ආදායම් ලාභීන්ට ද එය අනිතකර වන අතර විවෘත ආදායම්ලාභීන්ට හිතකර වේ.

උදා:

නාමික පොලී අනුපාතිකය = 12%

උද්ධ්‍රීතනය අනුපාතිකය = 15%

මුළුත පොලී අනුපාතිකය =  $12 - 15 = -3\%$

- මුළුත ආදායම

**මුළුත ආදායම - මුදල් ආදායම / මිල දුර්ගකය**

- ❖ උද්ධ්‍රීතනයකදී මුදල් ආදායමේ (නාමික ආදායමේ) කුය ගෙක්කිය හෙවත් මුළුත ආදායම අඩුවන බැවින් ස්ථාවර ආදායම්ලාභීන්ට එය අනිතකර වේ.

උද්ධ්‍රීතනය පාලනයට යොදා ගත හැකි ප්‍රතිපත්තිමය ත්‍රිකාමෝරිග

- සමාඟාර ඉල්ලුම් වර්ධනය සිමා වේම.
- උදා: රාජ්‍ය වියදුම් අඩු කිරීම, බද වැඩි කිරීම
- සමාඟාර සැපයුමේ වර්ධනය වේගවත් කිරීම.
- උදා: බද කපා හැරීම, පොදුගලික ආයෝජන දිරිගැන්වීම



- සාම්ප්‍රදායික මැදිහත්වීම්.
- ලදා: මිල පාලනය, ආදායම් පාලන ප්‍රතිපත්ති
- කායික්ෂම සම්පත් බෙදා බෙදාහැරීමකට පවතින බාධක ඉවත් කිරීම.
- ලදා: බදු, සලාකන, මිල නියම කිරීම් ආදාය ඉවත් කිරීම

## මිල දුර්ගක

- ❖ කිසියම් කාල පරාසයක් තුළ සාමාන්‍ය මිල මට්ටමෙනි සිදුවන වෙනස්වීම් මැන බලන සංඛ්‍යාත්මක මිනුම වේ.
- ❖ එය පිළියෙළ කිරීමේදී සයක්දීම සඳහා යොදා ගන්නා වර්ෂය පාද වර්ෂය වේ. එම වර්ෂයේ මිල දුර්ගක අගය 100 ලෙස සැලකේ.

ලදා: කොළඹ පාර පාරිභෝගික මිල දුර්ගකයේ පදනම් වර්ෂය (2018) වේ.

### මිල දුර්ගකයක් පිළියෙළ කිරීමේදී සැලකිලිමත් වන කරුණු

- භාණ්ඩ පැස තීරණය කිරීම.
- බර තැබීම.
- නියැදිය තීරණය කිරීම.
- පදනම් වර්ෂයක් තෝරා ගැනීම.

### හි ලංකාවේ වර්තමානයේ පවතින මිල දුර්ගක

- කොළඹ පාරිභෝගික මිල දුර්ගකය
- පාතික පාරිභෝගික මිල දුර්ගකය
- නිෂ්පාදකයාගේ මිල දුර්ගකය
- දළ දේශීය නිෂ්පාදිතයේ අවධානකය

## 1) කොළඹ පාරිභෝගික මිල දුර්ගකය

- ❖ 2007 නොවැම්බර් මාසයේ ප්‍රකාශයට පත්කොට 2008 මැයි මස සිට ක්‍රියාත්මක වේ.
- ❖ 2002 වර්ෂයේ ජන හා සංකඩයාලේඛන දෙපාර්තමේන්තුව විසින් පනවන ලද ආදායම් වියදුම් සම්ක්ෂණයට අනුව පිළියෙළ කර ඇත.
- ❖ පාද වර්ෂය (2006/2007) වේ.
- ❖ ඩැරුලු ආවරණය කොළඹ දිස්ත්‍රික්කය වේ.
- ❖ බර තැබීම - කොළඹ නාගරක කුලුම්බවල මුළු වියදුම.
- ❖ පදනම්කරුගත් භාණ්ඩ කාණ්ඩ 10කි. භාණ්ඩ ගණන 95කි.
- ❖ මත්පැන් හා දුම් කොළ වියදුම් ඇත්තැර ඇත.



## 2) ජාතික පාරිභෝගික මිල දුර්ගකය

- ❖ පාද වර්ෂය (2013) වේ.
- ❖ සමස්ත දිවයිනම ආවර්ත්තාය වන පරිදි අවශ්‍ය මිල ගණන් පිළියෙල කර ඇත.
- ❖ බර තැබීම - ලිඛි ලංකාවේ සියලුම කුටුම්බවල මුළු වියදම.

## 3) නිෂ්පාදකයාගේ මිල දුර්ගකය

- ❖ දේශීය නිෂ්පාදකයන්ට තමන් විසින් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවා සඳහා ලැබෙන සාමාන්‍ය මිල ගණන්වල කාලයත් සමග සිදුවන වෙනස්කම් මතිනු ලබයි.
- ❖ වැදගත් සාර්ව ආර්ථික දුර්ගකයකි.
- ❖ වර්තමානයේදී තොග මිල දුර්ගකයය වෙනුවට භාවිත කරනු ලබයි.

## 4) දෙ දේශීය නිශ්පාදිතයේ අවධාරණය

- ❖ ගම් මිල දුර්ගකය, ආයර්පිත මිල දුර්ගකය ආදි නම් වලින්ද හැඳින්වේ.
- ❖ දූ දේශීය නිශ්පාදිතයේ තොරතුරු මගින් හෙළුවන දුර්ගකයකි.
- ❖ දූ දේශීය නිශ්පාදිතය පවත්නා මිලෙන් සහ ස්ථාවර මිලෙන් ගණනය කරන ලද වට්නාකම් අතර වෙනස මගින් ආර්ථිකයේ මිල මට්ටම් වල වෙනසක්ද හෙළි වේ. එය ගණනය කරනු ලබන්නේ,

දෙ දේශීය නිශ්පාදිතයේ අවධාරණය = (පවත්නා මිල අනුව දුපදේශීල දේශීය නිශ්පාදිතය / ස්ථාවර

මිල අනුව දූ දේශීය නිශ්පාදිතය)\*100

ස්ථාවර මිල = (වර්තන මිලට අගය / මිල දුර්ගකය) \* 100

උදා:

වර්තන මිලට දූ දේශීය නිශ්පාදිතය = රුපියල් මිලියන ((6000))

ස්ථාවර මිලට දූ දේශීය නිශ්පාදිතය = රුපියල් මිලියන (4000)

ගම් මිල දුර්ගකය = (6000 / 4000) \* 100 = 125

- ❖ මිල දුර්ගකයක අගය ඉහළ යාම තුළින් පිළිබිඳු වන්නේ සාමාන්‍ය මිල මට්ටමේ ඉහළ යාමයි.
- ❖ මිල දුර්ගකයේ ඉහළ යාමේ ප්‍රතිශතය යනු උද්ධමන අනුපාතිකයයි.



### මෙතකාලීන ශ්‍රී ලංකාවේ මිල ද්‍රේගක වලින් හෙළිවන ප්‍රවත්තා

ද්‍රේගකය	වර්ෂය		මිල ද්‍රේගකය වෙනස් වීමේ ප්‍රතිශතය (2016)
	2015	2016	
කොළඹ පාරිභෝගික මිල ද්‍රේගකය (2013 = 100)	109.8	114.7	4.5
ජාතික පාරිභෝගික මිල ද්‍රේගකය (2013= 100)	113.2	118.0	4.2
දළ දේශීය නිශ්පාදිතයේ අවධමනකය (2010 = 100)	126.8	131.4	3.6

### **ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ කායි භාරය**

#### **මූල්‍ය පද්ධතිය යනු,**

ප්‍රධාන ආර්ථික ඒකකයන්ගේ මූල්‍ය තීරණ ක්‍රියාත්මක කරන වෙළෙඳපොළවල්, මූල්‍ය ආයතන, මූල්‍ය උපකරණ හා මූල්‍ය යටිතල පහසුකම්වල එකතුවකි.

#### **මූල්‍ය පද්ධතියේ සංරචන**

1. මූල්‍ය ආයතන
2. මූල්‍ය වෙළෙඳපොළ
3. මූල්‍ය උපකරණ
4. මූල්‍ය යටිතල පහසුකම්
5. මූල්‍ය ආයතන අධික්ෂණය කරන නියාමන ආයතන

#### **1) මූල්‍ය ආයතන**

විවිධ මූල්‍ය උපකරණ ආණුත්‍ය ගනුදෙනවල යෙදී සිටින විවිධ මූල්‍ය සේවවන් සපයන ආයතන වේ. ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන ව්‍යුහයේ ප්‍රධාන කොටස් 4ක්. එනම්,

- ❖ ශ්‍රී ලංකා මහා බැංකුව
- ❖ අතරමැදි මූල්‍ය ආයතන
- ❖ මූල්‍ය සේවා සපයන ආයතන
- ❖ මූල්‍ය අධික්ෂණය හා නියාමන ආයතන



- ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකයේ මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයුම්, මූල්‍ය කටයුතු සඳහා උපදෙස් ලබා දීම, ආර්ථික භා මිල ස්ථායිතවය සහ මූල්‍ය ක්‍රමයේ ස්ථායිතවය පවත්වාගෙන යාම සඳහා පිහිටුවා ඇති ආයතනයයි

- අතරමදි මූල්‍ය ආයතන

අතිරික්ත අරමුදුල් සහිත ඒකකවලින් ඉතුරුම් ඒකරාණ කර ගනිමින් අරමුදුල් අවශ්‍යතා සහිත ඒකකවලට එම අරමුදුල් ලබා දීම තුළින් ලාභයක් උපයා ගැනීමට කටයුතු කරන ආයතන වේ. ශ්‍රී ලංකාවේ අතරමදි මූල්‍ය ආයතන,

- තැන්පත් භාර ගැනීම භා එමගින් බැංකු කටයුතු කිරීමට අවසරය ලබා ඇති ආයතන

මෙහි ප්‍රධාන කර්යයන් වන්නේ

1. අතිරික්ත මුදුල් රැස් කර ගැනීම

2. ඒවා නාය භා ආයෝජනය වශයෙන් මනාපනතාවට ලබා දීම

මෙම ආයතන මෙයේය.

1. බලපත්‍රලාභී වාණිජ බැංකු

2. බලපත්‍රලාභී විශේෂීන බැංකු

3. මියාපදිංචි මූල්‍ය සමාගම්

4. සමුපකාර ග්‍රාමීය බැංකු

5. ස.නා.ස

6. වෙනත් නාය දෙන සමුපකාර සම්මි

- අර්ථසාධක භා විශාම අරමුදුල්

- රක්ෂණ සමාගම්

- ආයෝජන සමාගම්

- ඒකක භාර

- කල්ඛන සමාගම්



### • මූල්‍ය සේවා සංස්කෘති ආයතන

මහජනතාවට හා ව්‍යාපාර ආයතනවලට මූල්‍ය වෙළෙඳපොලේ සිදුවන ගෙවීමෙන් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අවශ්‍ය සේවා සංස්කෘති විශේෂයෙන් සංවිධානය වූ මූල්‍ය ආයතනයි.

ලදාහරණ

- වනික් බැංකු
- අරමුදල් කළමනාකරණ ආයතන
- මූල්‍ය තැරුවිකාර ආයතන
- ආන්ත්‍රික සුරුකුම්පත් පිළිබඳ ප්‍රාථමික වෙළුන්

### • මූල්‍ය අධික්ෂණය හා නියාමන ආයතන

රජය විසින් මූල්‍ය පද්ධතියක ස්සේරායිනවය ආරක්ෂා කර ගැනීම සඳහා අනුපතන් ආ රේගුලාසි කටයුතු කිරීමට ස්ථාපනය කර ඇති ආයතන වේ. ඒවා නම්,

1. ශ්‍රී ලංකා මහා බැංකුව
2. සුරුකුම්පත් හා විනිමය කොමිසම් සභාව
3. ශ්‍රී ලංකා රක්ෂණ වෙළෙඳපොල

## 2) මූල්‍ය වෙළෙඳපොල

කොරෝනා හා දිගුකාලීන මූල්‍ය අවශ්‍යතා සපුරාම්මට මූල්‍ය උපකරණ මිලට ගැනීම හා විකිණීම සිදුවන සමස්ත වෙළෙඳපොලයි. මූල්‍ය වෙළෙඳපොල ප්‍රධාන කොටස් දෙකකි.

- I. මූල්‍ය වෙළෙඳපොල (වසරකට වඩා අඩු කළේපිටිම් සිදු වේ.)

මෙහි උපවෙළෙඳපොලවල් වනුයේ,

- අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළෙඳපොල
- හන්ඩාගාර බිල්පත් වෙළෙඳපොල
- වාණිජ පත්‍රිකා වෙළෙඳපොල
- දේශීය විදේශ විනිමය වෙළෙඳපොල



II. ප්‍රාග්ධනය වෙළෙඳපොල (වසරකට වඩා වැඩි කළේම්මිම් සිදු වේ.)

මෙහි උපවෙළෙඳපොලවල් වනුයේ,

- භාණ්ඩාගාර බැඳුම්කර වෙළෙඳපොල
- සමාගමික බැඳුම්කර වෙළෙඳපොල
- කොටස වෙළෙඳපොල

### 3) මූල්‍ය උපකරණ

හි ලංකාවේ මූල්‍ය වෙළෙඳපොල ගනුදෙනු වන මූල්‍ය උපකරණ ,

1. රජය නිකුත් කරන නාය උපකරණ

- භාණ්ඩාගාර බිල්පත්
- භාණ්ඩාගාර බැඳුම්කර
- රජයේ නාය සුරුකුම්පත්

2. සමාගම් නිකුත් කරන නාය උපකරණ

- වාණිජ පත්‍රිකා
- නායකර

3. වාණිජ බැංක භාවිතා කරන නාය උපකරණ

- තැන්පතු සහතික
- සුරුකුම්පත් (වත්කම් පදනම් කර ගත්)
- කල්ඛන
- ඒක්ෂණ නාය
- ව්‍යාපාරික කොටස්

නාය ග්‍රේනීගත කිරීම යනු,

නාය හෝ මූල්‍ය උපකරණ නිකුත් කරන්නාගේ මූල්‍ය ගෙක්තිය (නිකුතුව පවත්වාගෙන යාමට ඇති නැකියාව හා පියවා දැමීමට ඇති නැකියාව) පිළිබඳ ඇගයීමක් ඉදිරිපත් කිරීම වේ. මුද්‍රිත සමාගම, ස්වේච්ඡාව හා ප්‍රවර්ශී සමාගම, නිව්‍ය රේවනග්ස් ආදි ආයතන කිහිපයක් විසින් මෙය සිදු කරයි.



## ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු හා කාර්යනාරය

### ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යනාරය

- මූල්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීම
- විනිමය අනුපාතික ප්‍රතිපත්ති මෙහෙයවීම
- ව්‍යවහාර මුදල් නිකුත් කිරීම
- නිල විදේශ සංචිත කළමනාකරණය
- බැංකු මූල්‍ය සමාගම් සහ ර්‍යෝගී සුරුකුම්පත් පිළිබඳව කටයුතුවල නියැලුණු ප්‍රාථමික වෙළඳන්ට බලපත්‍ර ලබාදීම නියාමනය හා අධික්ෂණය කිරීම
- රාජ්‍ය තාය කළමනාකරණය
- විදේශ විනිමය පාලනය

### මූල්‍ය ප්‍රතිපත්ති රාමුව

ආර්ථික මිල ස්ථායිතාව ස්ථායිතාව මූල්‍ය ප්‍රතිපත්තියේ ස්ථායිතාව යන අරමුණු වෙත ප්‍රගාවීමට පොලී අනුපාතිකය සහ මුදල් සැපයුම කෙරෙහි බලපෑම කිරීමට මූල්‍ය උපකරණ හැසිරවීමේ හැසිරවීමේ ස්ථිරයාවලිය මූල්‍ය ප්‍රතිපත්තිය ලෙස හැඳින්වේ. මෙහි ප්‍රධාන අරමුණු දෙකකි

- මුදල් ඉලක්කකරණය
- නම්‍යකිලී උද්ධමන ඉලක්කකරණය

ප්‍රධාන මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ වර්ග දෙකකි

- 1) ප්‍රමාණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ
- 2) ගුණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ

#### 1) ප්‍රමාණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ

ප්‍රමාණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ මගින් ආර්ථික ස්ථායිතාව යක් ඇති කිරීම ප්‍රධාන අරමුණු වේ. මෙහි ප්‍රධාන උපකරණ තුනකි.

- I. මහ බැංකු පොලී අනුපාතය විවෘතය කිරීම.
  - II. විවට වෙළඳපොල කටයුතු .
  - III. වියවස්ථාපිත සංචිත අනුපාතය යොදුවා ගැනීම
- ❖ මහ බැංකුව පොලී අනුපාත වැඩි කළ විට මුදල් සැපයුම සංකෝචනය වේ



- ❖ මහ බැංකු පොලී අනුපාත අඩු කළ විට මුදල් සැපයුම ප්‍රසාදනාය වේ
- ❖ වියවස්ථාපිත සංවිත අනුපාතය වැඩ කිරීමේදී මුදල් සැපයුම සංකෝචනය වේ
- ❖ ව්‍යවස්ථාපිත අඩු කිරීමේදී මුදල් සැපයුම ප්‍රසාදනාය වෙයි
- ❖ මහ බැංකුවේ සුරුකුම්පත් විකිණීමේදී මුදල් සැපයුම සංකෝචනය වේ
- ❖ මහ බැංකුවේ සුරුකුම්පත් මිලදී ගැනීමේදී මුදල් සැපයුම ප්‍රසාදනාය වේ

## 2) ගුණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ

- ❖ ප්‍රති මූල්‍ය පහසුකම් සැලසීම
- ❖ නාය පරමාර්ථ අනුතුලනාය දිරිපත් කිරීම
- ❖ උපරිම නාය සීමා නියම කිරීම
- ❖ නායවර ලිපි කාසි ආන්තික නියම කිරීම

## වාණිජ බැංකුවක කාර්යනාරයන්

වාණිජ බැංකුවක් යනු ලන ඉපයිමේ අරමුණු සහිතව මූල්‍ය අතරමැදිකරනායේ නිරත වන නිරත වන ප්‍රබල මූල්‍ය ආයතන විශේෂයකි. එහි ප්‍රධාන කාර්යනාරයන් වන්නේ

- ❖ තැන්පතු නාරුගැනීම
- ❖ නාය අන්තිකාරම් ලබා දීම
- ❖ නියෝජිත සේවා සැපයීම
- ❖ පොදු උපයෝගීනා සේවා සැපයීම

වාණිජ බැංකුවක ප්‍රධාන අරමුණු දෙකකි.

- ❖ බැංකුවහි ද්‍රව්‍යීලනාවය ආරක්ෂා කර ගැනීම
- ❖ ලාභ දායකත්වය ඉහළ නංවා ගැනීම

වාණිජ බැංකුවක මුදල් මැවීමේ දී පවතින උපකල්පන

- ❖ බැංකු පද්ධතියේ කිසිදු බැංකුවක් අධි සංවිත පවත්වා නොගතී
- ❖ මුලික තැන්පතු වෙන්පසු බැංකු පද්ධතියට මුදල් ගෙව ඒමක් හෝ පිටතට මුදල් ගෙව යමක් සිදු නොවේ
- ❖ සැම නාය ගෙණුම්කරුවෙකු ම තමා ලද නාය වෙක් පත වෙනත් බැංකුවක තැන්පත් කිරීම



## තනි වාණිජ බැංකුවක් නාය මැවීම.

තනි වාණිජ බැංකුවක නාය මැවීම සඳහා අධි සංවිතය හාවිනා කරයි

$$\text{අධි සංවිතය} = \frac{\text{මුදල}}{\text{සංවිත}} \times 100$$

$$\text{අවශ්‍ය සංවිතය} = \frac{\text{තැන්පතු}}{\text{ව්‍යවස්ථාපිත සංවිත}} \times 100$$

## වාණිජ බැංකු පද්ධතියක නාය මැවීම

❖ වාණිජ බැංකු පද්ධතියක නාය මැවීම සඳහා තැන්පතු ප්‍රසාරණ ගුණකය හාවිනා කරයි.

$$\text{තැන්පතු ප්‍රසාරණ ගුණකය} = \frac{\text{ව්‍යවස්ථාපිත සංවිත අනුපාතය}}{\text{ප්‍රතිලෝමය}} \times 100 / R$$

❖ වාණිජ බැංකු පද්ධතියකටම විය හැකි උපරිම නාය

$$\text{මැවීය හැකි උපරිම නාය} = \frac{\text{අධි සංවිතය}}{\text{තැන්පතු ප්‍රසාරණ ගුණකය}} \times 100$$

## මුදල මැවීම සීමා වීමට බලපාන සාධක

- බැංකු පද්ධතියේ සිට බැංකු නොවන වෙනත් මූල්‍ය ආයතන කරා ව්‍යවහාර මුදල ගාලා ඒම
- ව්‍යවහාර මුදල ලග තබා ගැනීම සඳහා මහජනතාව දක්වන අනිරැවිය
- අධි සංවිත තබාගැනීමට වාණිජ බැංකු දක්වන කැමැත්ත
- බැංකු නාය සඳහා ප්‍රමාණවත් ඉල්ලමක් ඇති නොවීම

$$\text{ව්‍යවස්ථා සංවිත අනුපාතය} = \frac{\text{මුදල, අධි සංවිතය}}{\text{තැන්පතු}} \times 100$$



### නිද්‍රේකනය 01

පහත එකිනෙක අවස්ථාවකදී මුදුල් සැපයුම ප්‍රසාදනාය හෝ සංකොට්හනය නිගමනය කරන්න.

- a) මහ බැංකුව විවෘත වෙළුදුපොලෙනි සුරුකුම්පත් අලෙවි කිරීමක් සිදුකරයි .
- b) මහ බැංකුව විවෘත වෙළුදුපොලෙනි සංවිත අනුපාතය ඉහළ දුමයි .
- c) මහ බැංකුව විවෘත වෙළුදුපොලෙනි සුරුකුම්පත් මිලදී ගැනීමට කටයුතු කරයි .
- d) මහ බැංකුවේ පොලී අනුපාතය ඉහළ දුම්මූලයි .
- e) මහ බැංකුවේ ව්‍යවස්ථාපිත සංවිත අනුපාතය පහත දුම්මූලයි .

### පිළිතුර

- a) මුදුල් සැපයුම සංකොට්හනය වේ.
- b) මුදුල් සැපයුම සංකොට්හනය වේ.
- c) මුදුල් සැපයුම ප්‍රසාදනාය වේ.
- d) මුදුල් සැපයුම සංකොට්හනය වේ.
- e) මුදුල් සැපයුම ප්‍රසාදනාය වේ.

### නිද්‍රේකනය 02

වාණිජ බලකු පද්ධතියේ එක් වාණිජ බැංකුවක් කළ රු.මි. 1000 ක තැන්පතු පැවති අතර රු.මි. 400 ක මුදුල් ගේපයක් සහ රු.මි. 600 ක නාය මැවීමක් දකිනෙකි විය. එහි අවශ්‍ය සංවිතය රු.මි. 250 ක් ලෙස හඳුනාගෙන තිබේ. පහත තත්ත්වයන් ඉදිරිපත් කරන්න ,

- A. අධි සංවිත කියදී ?
- B. මෙම බැංකුවට මැවීය හැකි උපරිම නාය කිය ද ?
- C. නාය මැවීට පෙර සහ නාය මැවීමෙන් පසු බැංකුවේ වත්කම් සහ වගකීම් ඉදිරිපත් කරන්න.

### පිළිතුර

- A. අධි සංවිත =  $400 - 250 = 250/-$
- B. මැවීය හැකි උපරිම නාය = රු.මි.  $150/-$



C.

- නාය මැවේට පෙර

වගකීම්		වත්කම්
තැන්පත	1000	මුදල
		ණය
	<u>1000</u>	<u>400</u>
		<u>600</u>
	<u><u>1000</u></u>	<u><u>1000</u></u>

- නාය මැවේට පසු

වගකීම්		වත්කම්
තැන්පත	1150	මුදල
		ණය
	<u>1150</u>	<u>400</u>
		<u>750</u>
	<u><u>1150</u></u>	<u><u>1150</u></u>

### නිදර්ණනය 03

කල්පිත ආර්ථිකයක වානිජ බැංකු පද්ධතියේ එක් වානිජ බැංකුවක වත්කම් සහ වගකීම් පහත පරිදි විය වූවස්ථාපිත සංවිත අනුපාතය (25 %) ලෙස දක්වා තිබේ .

- අවශ්‍ය සංවිතය කියද ?
- අධි සංවිතය කියද ?
- මෙම බැංකුවට මැවේය හැකි උපරිම නාය අගය කියද ?
- මැවේමෙන් පසු වත්කම් සහ වගකීම් කෙසේද ?

### පිළිතුර

$$\text{A. } \text{අවශ්‍ය සංවිත} = 1200 \times (25/100) = 300/-$$

$$\text{B. } \text{අධි සංවිතය} = \text{මුදල} - \text{අවශ්‍ය සංවිතය}$$

$$= 500) - 300$$

වගකීම්		වත්කම්
තැන්පත	1200	මුදල
		ණය
	<u>1200</u>	<u>500</u>
		<u>700</u>
	<u><u>1200</u></u>	<u><u>1200</u></u>



= 200/-

C. මැවිය හැකි උපරිම න්‍ය = 200/-

වගකීම්		වත්කම්
තැන්පතු	1400	මුදල
		තාය
	1400	
		500
		900
		1400

D.

#### නිදුර්ණය 04

ව්‍යවස්ථාපිත සංවිත අනුපාතය (10 (%)) සිට (25) % දක්වා වෙනස් විමුදී තැන්පතු ප්‍රසාරණ සංගුණකය වෙනස්වන ආකාරය ඉදිරිපත් කරන්න.

$$K = \frac{1}{r}$$

#### පෙර

$$\text{තැන්පතු ප්‍රසාරණ ගුණකය} = \frac{100}{10} = 10$$

#### පසු

$$\text{තැන්පතු ප්‍රසාරණ ගුණකය} = \frac{100}{25} = 4$$

\*\* ව්‍යවස්ථාපිත සංවිත අනුපාතය වැඩිවන විට තැන්පතු ප්‍රසාරණ සංගුණකය පහත වැමේ.

#### නිදුර්ණය 05

තැන්පතු ප්‍රසාරණ සංගුණකය 4 සිට 5 දක්වා වෙනස් විය. මෙයට අනුව ව්‍යවස්ථාපිත සංවිත අනුපාතයේ වෙනස්වීම අගය කරන්න.

- තැන්පතු ප්‍රසාරණ සංගුණකය =  $\frac{1}{r}$

$\frac{4}{\frac{1}{304}} = \frac{100}{R}$ $\frac{4}{4} = \frac{100}{R}$ $R = 25$	$5 = \frac{1}{r}$ $\frac{5R}{5} = \frac{100}{5}$ $R = 20%$
--	--



## 8. වෙළෙඳපොල අසමත් වීම

සමාජයේ යහපත උදෑසා හිග සම්පත් බෙදා වෙන් කිරීමෙහි ලා වෙළෙඳපොල යාන්ත්‍රණය අපොහොසත් වීම වෙළෙඳපොල අසමත් වීම යන්නෙන් අදහස් කෙරේ.

### වෙළෙඳපොල අසමත් වීමට හේතු

වෙළෙඳපොල අසමත් වීමට පහත සඳහන් හේතු බලපායි.

- සම්පත් බෙදී යාම අකාර්යක්ෂම වීම
- ආදායම් බෙදී යාමේ විෂමතාව
- සාර්ව ආර්ථික අස්ථිරාධිතාව

### I. සම්පත් බෙදීයාම අකාර්යක්ෂම වීම

සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාව සඳහා අවශ්‍ය වන කොන්දේසිය වන මිල , ආන්තික පිරිවැයට සමාන වීම ( $P = MC$ ) කොන්දේසියෙන් බැහැර ව කටයුතු කිරීම සම්පත් බෙදී යාමේ අකාර්යක්ෂමතාව යන්නෙන් අදහස් වේ.

ආර්ථිකය සතු හිග සම්පත් සමාජයට හිතකර අයුරෝත් බෙදී නොයාම හිසා සම්පත් බෙදී යාම අකාර්යක්ෂම වන අතර, ඒ සඳහා පහත සඳහන් හේතු බලපායි.

- පොදු භාණ්ඩ නොසැපයීම
- අර්ධ පොදු භාණ්ඩ ප්‍රශ්නයේ ව පරිහැළුවනය නොවීම
- ගුහසාධන භාණ්ඩ ප්‍රශ්නයේ ව නොසැපයීම
- සමාජයට අහිතකර භාණ්ඩ සැපයීම
- පොදු සම්පත් අධි භාවිතය
- බාහිරතා සැලකිල්ලට නොගැනීම
- අපුර්ණ තරගය භා ඒකාධිකාරීත්වය
- අපුර්ණ තොරතුරු



## ➤ පොදු භාණ්ඩ නොසැපයීම

### පොදු භාණ්ඩ

පොදු භාණ්ඩ යනු සාමූහික ව පරිහෝජනය කරනු ලබන භාණ්ඩ වේ.

### පොදු භාණ්ඩවල ප්‍රධාන ලක්ෂණ

- ගෙවීමක් නොකරන පුද්ගලයන් අදාළ භාණ්ඩ පරිහෝජනයෙන් ඉවත් කළ නොහැකි වීම
  - පරිහෝජනයේ තරගකාරීන්ට වයක් නොමැති වීම
  - ගෙවීමක් නොකරන පුද්ගලයන් අදාළ භාණ්ඩ පරිහෝජනයෙන් ඉවත් කළ නොහැකි වීම  
පොදු භාණ්ඩයක් සැපයු වට ගෙවීමක් කළ ද නොකළ ද සියලු දෙනාට ම පරිහෝජනය කිරීමට හැකියාව ලැබෙන නිසා ස්වාර්ථය උදෙසා කටයුතු කරන පාරිහෝජකයෝ එම භාණ්ඩය සඳහා ගෙවීමක් කිරීමට නොපෙළමෙනි.
  - එමෙන්ම ලාභය අරමුණු කර ගෙන කටයුතු කරන වෙළෙඳපොල ආර්ථිකයක කිසිවෙක් එවතිනි පොදු භාණ්ඩයක් නිපදවීම සඳහා සම්පත් වෙත් නොකරනි.
  - පරිහෝජනයේ තරගකාරීන්ට වයක් නොමැති වීම
  - එක් පුද්ගලයකු විසින් කිසියම් භාණ්ඩයක් හෝ ස්වාධීකාරී හෝ පරිහෝජනය කිරීම නිසා වෙනත් පුද්ගලයකුට එම භාණ්ඩය ඒ ආකාරයෙන් ම පරිහෝජනය කිරීමේ හැකියාව අනිම් නොවීම පරිහෝජනයේ තරගකාරීන්ට නොමැති වීම යනුවෙත් අදහස් කෙරේ.
  - මේ නිසා අතිරේක පාරිහෝජකයෙකුගේ පරිහෝජනයේ ආත්තික පිරිවය ගුන්‍ය අගයක් ගෙනි.
  - ඔරලෝසු කතු, ජාතික ආරක්ෂාව, විවි ආලෝකය, පුද්පාගාර වැනි දැක පොදු භාණ්ඩ සඳහා තිබුන් ලෙස දැක්වීය හැකි ය.
- මේ අනුව පොදු භාණ්ඩ සැපයීම සම්බන්ධයෙන් වෙළෙඳපොල කුමය අසමත් වන බව පැහැදිලි වේ.

### ගෝලීය පොදු භාණ්ඩ

සාපුදායික ව රටක් තුළ පවතින පොදු භාණ්ඩවලට අමතර ව ජාතික දේශ සිමා ඉක්මවා ගිය ඇතැම් පොදු භාණ්ඩ ද පවතී.

මේවා ගෝලීය පොදු භාණ්ඩ ලෙස හැඳින්වේ.

### ගෝලීය පොදු භාණ්ඩයක ලක්ෂණ



- පරිහෝජනයේ තරගකාරීන්වයක් නොමැති වීම
- ගෙවීමක් නොකරන අයට පරිහෝජනය සිමා කළ නොහැකි වීම
- එම භාණ්ඩවලින් ලබාදෙන ප්‍රතිලූහ ලෙව පුරු සිරින සියලු ම දෙනාට තුක්ති විදිය හැකි වීම
- දැනුම, මූල්‍ය ස්ථාධිතාව, ලේක සාමය, වායුගෝලය වැනි දෑ ගෝලිය පොදු භාණ්ඩවලට නිදුසුන් ලෙස දැක්විය හැකි ය.
- මෙවැනි පොදු භාණ්ඩ නොසැපයීම වෙළෙඳපොල අසමත් වීමට හේතු වේ.

## ➤ අර්ධ පොදු භාණ්ඩ ප්‍රශ්නයේ පරිහෝජනය නොවීම

### අර්ධ පොදු භාණ්ඩ

ඩාරිනා මට්ටම කරා එගා වන තේක් පරිහෝජනයේ තරග තරගකාරීන්වයක් දැකිය නො නොහැකි පරිහෝජනය සිමා කළ හැකි භාණ්ඩ අර්ධ පොදු භාණ්ඩ වෙයි.

### අර්ධ පොදු භාණ්ඩයක ලක්ෂණ

- ඩාරිනා මට්ටම උපරිමය කරා වන තේක් පරිහෝජනයේ තරගකාරීන්වයක් දක්නට නො නොලැබීම
- පරිහෝජනය සිමා කළ හැකි වීම
- මහා මාර්ග, මුහුදු වේර්ල සහ කොළඹකාගාර වැනි දෑ අර්ධ පොදු භාණ්ඩවලට නිදුසුන් ලෙස දැක්විය හැකි ය.
- උපරිම ඩාරිනා මට්ටමට එගා වනතුරු අතිලේක පුද්ගලයෙකුගේ පරිහෝජනයක් ආන්තික පිරිවැය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති නොකරයි.
- එහෙත් මිලක් අය කිරීම හේතුවෙන් අදාළ භාණ්ඩය හෝ සේවාව හෝ අකාර්යක්ෂම ලෙස උපයෝජනය විය හැකි ය.
- එවිට එම භාණ්ඩය හෝ සේවාව හෝ සමාජීය වශයෙන් ප්‍රශ්න මට්ටමට වඩා අඩුවෙන් පරිහෝජනය කිරීමට සිදු වේ.
- එමෙන් ම අර්ධ පොදු භාණ්ඩ සැපයීමේ දී නිෂ්පාදකයන් ආන්තික පිරිවැයට වඩා වැඩි මිලක් අය කළ හැකි ය.
- එවැනි අවස්ථාවල දී එම මිලට වඩා අඩු මිලක් ගෙවීමට සූදානම් පාරිහෝජිකයන්ට එම භාණ්ඩය පරිහෝජනය කිරීමේ හැකියාව අතිම වන බැවින් සමාජීය වශයෙන් ප්‍රශ්න මට්ටමට වඩා අඩුවෙන් පරිහෝජනය සිදු වේ.
- මෙවැනි තත්ත්වයන් මත අර්ධ පොදු භාණ්ඩ ප්‍රශ්න ව පරිහෝජනය නොවීම සම්බන්ධයෙන් වෙළෙඳපොල අසමත් වීම සිදු වේ.



## ➤ ගුහසාධන භාණ්ඩ ප්‍රශ්නේන ව නොසැපයීම

### ගුහසාධන භාණ්ඩ

පරිහෝජනයේ දී පොදුගලික ප්‍රතිලාභ ඉක්මවා විශාල වගයෙන් සමාජ ප්‍රතිලාභ ලබාදෙන භාණ්ඩ ගුහසාධන භාණ්ඩ වේ

අධ්‍යාපනය, සෞඛ්‍ය හා සිනිපාරක්ෂක සේවා ආදිය ගුහසාධන භාණ්ඩ සඳහා නිදසුන් ලෙස දුක්වීය හැකිය.

වෙළෙඳපාල කුමය තුළ ගුහසාධන භාණ්ඩ සැපයීම සඳහා යොමු වීමක් සිදු නොවේ.

ඊට හේතුව එම භාණ්ඩ සැපයීමේ දී අදාළ පරිහෝජන තීරණ ගතු ලබන්නේ ඒවායේ බාහිර ප්‍රතිලාභ මුළුමතින්ම නොසලකා හැර එමගින් ලබාදෙන පොදුගලික ප්‍රතිලාභ හා පිරිවැය පමණක් සැලකිල්ලට ගැනීමයි.

මේ නිසා ගුහසාධන භාණ්ඩයක පරිහෝජනය සමාජීය වගයෙන් ප්‍රශ්නේන මට්ටමට වඩා අඩුවෙන් සිදු වේ. එය වෙළෙඳපාල අසමත් වීමට හේතු වේ.

## ➤ සමාජයට අහිතකර භාණ්ඩ සැපයීම

### අහිතකර භාණ්ඩ (අවගුණ භාණ්ඩ)

පරිහෝජනය නිසා අවශ්‍ය සමාජය කෙරෙහි සාමාන්‍ය බාහිරතාවක් හෙවත් අහිතකර සාමාන්‍ය පිරිවැයක් ඇති කරන භාණ්ඩ සමාජයට අහිතකර භාණ්ඩ (අවගුණ භාණ්ඩ) වගයෙන් හැඳුන්වේ.

මත්පැන්, දුම්වරේ, මත්දුවස වැනි දැ සමාජයට අහිතකර භාණ්ඩ සඳහා නිදසුන් වේ.

වෙළෙඳපාල ඔස්සේ සමාජයට අහිතකර භාණ්ඩ සැපයීමේ දී එම භාණ්ඩ පරිහෝජනය කිරීමෙන් ඇති වන බාහිර පිරිවැය කෙරෙහි සැලකිල්ලක් තොකැක්වීම නිසා සමාජීය ප්‍රශ්නේන මට්ටමට වඩා වැඩි නිෂ්පාදනයක් සිදු වන අතර සමාජීය ප්‍රශ්නේන මට්ටමට වඩා පරිහෝජනය කිරීමට පාරිහෝජිකයන්ගේ පෙළඳීමක් ද සිදු වේ.

මේ නිසා සමාජයට අහිතකර භාණ්ඩ සැපයීම හමුවේ වෙළෙඳපාල කුමය අසමත් වේ.

## ➤ පොදු සම්පත් අධි භාවිතය

### පොදු සම්පත්

පරිහෝජනය සීමා කළ නොහැකි පරිහෝජනයේ තරුගකාරීත්වයක් දැකිය හැකි සම්පත් පොදු සම්පත් වේ.

**නිදසුන් :** මත්ස්‍ය සම්පත්, තෘත්‍ය තෘත්‍ය, වායුගෝලය



## පොදු සම්පත් වල ලක්ෂණ

- පොදු සම්පත් වල පහත සඳහන් ලක්ෂණ දැකිය හැකි ය.
- ප්‍රතිලාභ බෙන්නන් හා පරිහෝජනය සීමා කළ නොහැකි විම
- පරිහෝජනයේ තරගකාරීන් වයක් දක්නට ලැබේම

පරිහෝජනය සීමා කළ නොහැකි විමන් පරිහෝජනයේ තරගකාරීන් වයක් පැවතීමත් නිසා ඕනෑම ම පුද්ගලයෙකුට පොදු සම්පත් කරා පුවෙශ විය හැකි ය.

මේ නිසා පොදු සම්පත් අධිලුපයෝජනයට (අධි භාවිතයට) පාතු වී භායනයට ලක් වේ.

වෙළඳපොල තුළ පොදු සම්පත් කාර්යක්ෂම ව උපයෝජනය කළ හැකි යාන්ත්‍රණයක් බිජි නොවීම නිසා එම සම්පත් අකාර්යක්ෂම ලෙස කළදපොල අසමත් වේ.

## ➤ බාහිරතා සැලකිල්ලට නොගැනීම

කිසියම් නිෂ්පාදන හෝ පරිහෝජන හෝ ක්‍රියාවලියක් නිසා වෙනත් පාර්ශ්වයන් මත අති කරන, එම නිෂ්පාදන හෝ පරිහෝජන හෝ ක්‍රියාවලියට සැපු ව ම සම්බන්ධ වන පුද්ගලය විසින් සැලකිල්ලට ගනු නො බැංන, ප්‍රතිලාභ හා පිරිවැය බාහිරතා යනුවෙන් හැඳින්වේ.

හිතකර බාහිරතා හා අනිතකර බාහිරතා යනුවෙන් බාහිරතා කොටස් දෙකකට බෙදෙන අතර, හිතකර බාහිරතා වන ධන බාහිරතා ලෙසත් අනිතකර බාහිරතා සැතු බාහිරතා ලෙසත් හැඳින්වේ.

මෙම බාහිරතා සැලකිල්ලමත් නොවීම නිසා වෙළඳපුල අසමත් වේ.

## ➤ අපූර්ණ තරගය හා ඒකාධිකාරීන් වය

- අපූර්ණ තරගය හා ඒකාධිකාරී වෙළඳපොල තත්ත්වයන් යටතේ භාණ්ඩය සඳහා අය කරන භාණ්ඩයේ මිල ආන්තික පිරිවැය ඉක්මවයි.
- මේ නිසා සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාව සඳහා අවශ්‍ය කරන මිල හා ආන්තික පිරිවැය සමාන වීමේ ( $P=MC$ ) කොන්දේසිය ඉටු නොවේ.
- මේ නිසා පාරිහෝජකයා සූරා කැමකට ලක් වන බැවින් වෙළඳපොල අසමත් වේ.

## ➤ අපූර්ණ තොරතුරු

පාරිහෝජකයාට හා නිෂ්පාදකයාට තීරණ ගැනීමට අවශ්‍ය කරන තොරතුරු වෙළඳපොල මගින් සම්පූර්ණයෙන් තිවරදී ව ලබා ගත නොහැකි විම අපූර්ණ තොරතුරු ලෙස හැඳින්වේ.



## වෙළඳපොලක් පූර්ණ තොරතුරු නොලැබේ මෙහිලා බලපාන සාදක

- වෙළඳපොලක් පූර්ණ තොරතුරු නොලැබේම කෙරෙනි පහත සඳහන් සාධක බලපායි.
- ප්‍රවාරණය නිසා සැබෑ තොරතුරු විකෘත කොට දැක්වීම
- සංකීර්ණ තාක්ෂණික කරුණු පිළිබඳ ඇතැම් තොරතුරු ලබා දීමට අපහසු විම්
- ඇතැම් ප්‍රතිලාභ පිළිබඳ අවිනිශ්චිතතා පැවතීම
- වෙළඳපොලෙන් පූර්ණ තොරතුරු නොලැබෙන විට නිෂ්පාදකයා හා පාරිභෝගිකයා ගනු ලබන සම්පත් බෙදී යාමේ තීරණ අකාර්යක්ෂම වේ

මෙ අනුව පූර්ණ තොරතුරු නොලැබේම වෙළඳපොල අසමත් වීමට හේතු වේ.

## II. ආදායම් බෙදී යාමේ විෂමතාව

ආදායම් බෙදී යාමේ විෂමතාව යනු රටේ සමස්ත ආදායම හෝ සම්පත් සමඟ පුද්ගලයෙකුට ම පීවත් වීමට අවශ්‍ය ආදායම් මට්ටමක්වන් ලැබෙන අයුරෙන් සමස්ත ජ්‍යෙෂ්ඨතා අතර බෙදී තොයාමයි

### ආදායම් බෙදී යාමේ විෂමතා අභින් වීම කෙරෙනි බලපාන හේතු

- ආදායම් බෙදී යාමේ විෂමතා අභින් වීම කෙරෙනි බලපාන හේතු කිහිපයක් පහත දැක්වේ
- කිප කරනු ලබන ගුම පුමාණාය
- අධ්‍යාපන මට්ටම
- උරුමයෙන් ලද දේශපාල පුමාණාය
- සාධක මිල

මෙම සාධකවල ප්‍රතිඵල මත බිජි වන කුටුම්බ ආදායම් ව්‍යාප්තියේ විෂමතාවන් අභින් වන අතර ආර්ථිකයේ සම්පත් බෙදී යාම ද එම ආදායම් ව්‍යාප්ති රාවට අනුව සිදු වේ.

ඒ අනුව අඩු ආදායම් ලාභීත්ගේ ඉල්ලම සපුරාලීමට අඩු සම්පත් පුමාණායකුත්, වැඩි ආදායම් ලාභීත්ගේ ඉල්ලම සපුරාලීම වැඩි සම්පත් පුමාණායකුත් වෙන් කෙරේ.



### III. සාර්ව ආර්ථික අස්ථිරාධිතාව

සාර්ව ආර්ථික අස්ථිරාධිතාව යනු ආර්ථිකයක වරින් වර් ඇති වන උච්චාවචනයන් ය.

සාර්ව ආර්ථික අස්ථිරාධිතා පිළිබඳ වන ප්‍රධාන දුර්කෙකයන් වන විරුකියාව, උද්ධමනය, ආර්ථික පසුබැසීම, හා ආර්ථික ප්‍රසාරණයක් දැක්වීය හැක.

පොදුගලික පරිහෝජන අනිරක්ත වැනි සාධකවල ඇති වන වෙනස්කම් නිසා බොහෝ අවස්ථාවල සමස්ත ඉල්ලමේ හට ගන්නා උච්චාවචන හේතුවෙන් ආර්ථිකයේ කෙටි කාලීන අස්ථිරාධිතාවක් ඇති වේ.

#### බාහිරතා

බාහිරතා යනු කිසියම් නිෂ්පාදන හෝ පරිහෝජන හෝ ක්‍රියාවක් නිසා වෙනත් පාර්ශ්වයක් මත ඇති කරන නිෂ්පාදන හෝ පරිහෝජන හෝ ක්‍රියාවට සැපුව ම සම්බන්ධ අය විසින් සැලකිල්ලට තොගන්නා ප්‍රතිලාභ හෝ පිරිවැයයි.

#### බාහිර පිරිවැය

වෙනත් පාර්ශ්වයක් වෙත ඇති කරන අනිතකර ප්‍රතිච්චාක බාහිර පිරිවැයක් ලෙස සලකනු ලැබේ.

#### බාහිර ප්‍රතිලාභ

වෙනත් පාර්ශ්වයක් වෙත ඇති කරන නිතකර ප්‍රතිච්චාක බාහිර ප්‍රතිලාභ ලෙස සලකනු ලැබේ.

- බාහිරතා නිතකර ප්‍රතිච්චාක හෝ අනිතකර ප්‍රතිච්චාක ලෙස ස්වර්චප දෙකක් පවතී.
- නිතකර ප්‍රතිච්චාක දහ බාහිරතා ලෙසත් අනිතකර ප්‍රතිච්චාක සාමාන්‍ය බාහිරතා ලෙසත් වර්ග කෙරේ.
- බාහිරතා අසල්වැසි ප්‍රතිච්චාක හෝ තෙවැනි පාර්ශ්ව ප්‍රතිච්චාක ලෙස ද හඳුන්වයි. බාහිරතා උපදාවන මූලාග

#### බාහිරතා උපදාවන මූලාග දෙකකි.

- නිෂ්පාදනය
- පරිහෝජනය



## බාහිරතා ප්‍රමේණ්ද

ඉහත මූලාශ්‍ර මත හට ගන්නා බාහිරතා ප්‍රමේණ්ද 4කි. ඒවා නම්,

- නිෂ්පාදනයේ සාමාන්‍ය බාහිරතා
- නිෂ්පාදනයේ දින බාහිරතා
- පාරිභෝෂනයේ සාමාන්‍ය බාහිරතා
- පාරිභෝෂනයේ දින බාහිරතා

### ➤ නිෂ්පාදනයේ සාමාන්‍ය බාහිරතා

නිෂ්පාදනයේ සාමාන්‍ය බාහිරතා යනු කිසියම් නිෂ්පාදන කටයුත්තක් නිසා ඊට සාපු සම්බන්ධතාවක් නොමැති බාහිර පාර්ශ්වයන්ට ඇති වන අවාසි හෙවත් අයහපත් බලපෑම් ය.

**නිදුසුන් :**

අර්ථාපල් බේග නිෂ්පාදනයේ දී පාංශ බාදනය නිසා ජ්‍යෙෂ්ඨවල රෝන් මඩ තැන්පත් වීම නිසා සිදු වන හානිකර තත්ත්වය

කෘෂි තොග සඳහා කාමිනාකක භාවිතය තේතුවෙන් පරිසරය දූෂණය වීම නා ලෙඩි රෝග ඇති වීම

### ➤ නිෂ්පාදනයේ දින බාහිරතා

නිෂ්පාදනයේ දින බාහිරතා යනු කිසියම් කෘෂි නිෂ්පාදන කටයුත්තක් නිසා ඊට සාපු සම්බන්ධතාවක් නොමැති බාහිර පාර්ශ්වයන්ට ඇති වන වාසි හෙවත් යහපත් බලපෑම් ය.

**නිදුසුන් :**

මල් උද්‍යානයක් ඇති කිරීමෙන් මේ මැයි පාලනයේ එලෙසිතාව වැඩි වීම වන වගා ව්‍යාපෘතිය නිසා ජ්‍යෙෂ්ඨ මැයි මැයි

### ➤ පරිභෝෂනයේ සාමාන්‍ය

බාහිරතා පරිභෝෂනයේ සාමාන්‍ය බාහිරතා යනු කිසියම් පරිභෝෂන කටයුත්තක් නිසා එයට සාපු සම්බන්ධතාවක් නොමැති බාහිර පාර්ශ්වයන්ට ඇති වන අවාසි හෙවත් අභිතකර බලපෑම් ය.



**නිදහුන් :**

දුම්පානය නිසා අවට සිටින පොදුගලයන්ට ඇති වෙන අභිජකර බලපෑම  
මෝටර් රථ භාවිතයෙන් පිටවන කාබන් ඩියොක්සයිඩ් වායුව නිසා සමාජයට අභිජකර බලපෑම් ඇති විම

### ➤ පරිහේශනයේ ධන බාහිරතා

පරිහේශනයේ ධන බාහිරතා යනු කිසියම් පරිහේශන කටයුත්තක් නිසා එයට සාපුෂ් සම්බන්ධනාවක්  
නොමැති බාහිර පාර්ශ්වයන්ට ඇති වන වාසි හෙවත් හිතකර බලපෑම් ය.

**නිදහුන් :**

බෝ වන රෝග සඳහා ලබා දෙන එන්නත් මගින් සියලු ම දෙනාට හිතකර බලපෑම් ඇති විම  
දෙමුනුන් වාහන (හයිඩ්බි) භාවිතයෙන් සමාජයට සහ පරිසරයට වන හිතකර බලපෑම

කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක් නිසා එහි සියලු ම පිරිවැය නිෂ්පාදකයා විසින් දුරන්නේ නම් හෝ කිසියම්  
පරිහේශන කටයුත්තක් නිසා එහි සියලු ම ප්‍රතිලාභ එම පාරිහේශකයාට හිමි වන්නේ නම් වෙළඳපාල  
කාර්යක්ෂම වේ. නමුත් බාහිරතා නිසා එය එසේ සිදු නොවේ.

බාහිරතා නිසා පොදුගලික පිරිවැය හා සමාජ පිරිවැය අතරත් පොදුගලික ප්‍රතිලාභ හා සමාජ ප්‍රතිලාභ  
අතරත් වෙනසක් ඇති වෙයි.

පොදුගලික පිරිවැය නිෂ්පාදකයා සාපුෂ් ම සම්බන්ධ විමෙන් දුරන අතර පොදුගලික ප්‍රතිලාභ සාපුෂ් ම  
සම්බන්ධ වන පාර්ශ්ව වෙත හිමි වේ.

### ➤ බාහිර පිරිවැය

බාහිර පිරිවැය යනු කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක් හෝ පරිහේශන ක්‍රියාවලියක් හෝ නිසා බාහිර  
පාර්ශ්වයන්ට දැරීමට සිදු වන පිරිවැය වන අතර එම පිරිවැය අභාෂ නිෂ්පාදන කටයුත්තට සම්බන්ධ  
නැති බාහිර කණ්ඩායම් විසින් දුරනු ලැබේ.

### ➤ සමාජ පිරිවැය

කිසියම් නිෂ්පාදන කටයුත්තක් හෝ පරිහේශන කටයුත්තක් හෝ නිසා සමස්ත සමාජය විසින් දුරන  
පිරිවැය සමාජ පිරිවැය ලෙස හඳුන්වයි. පොදුගලික පිරිවැයට බාහිර පිරිවැය ගැඹුමේන් සමාජ පිරිවැය  
නිර්ණය වේ.

$$\text{සමාජ පිරිවැය} = \text{පොදුගලික පිරිවැය} + \text{බාහිර පිරිවැය}$$



## ➤ බාහිර ප්‍රතිලාභ

බාහිර ප්‍රතිලාභ යනු කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක් හෝ පරිගෝශන ක්‍රියාවලියක් නිසා බාහිර පාර්ශ්වයන්ට ලැබෙන ප්‍රතිලාභයක් වන අතර ඒ වෙනුවෙන් ගෙවීමක් සිදු නොකරයි.

සමාජ ප්‍රතිලාභ

පෞද්ගලික ප්‍රතිලාභවලට බාහිර ප්‍රතිලාභ ගැලපීමෙන් සමාජ ප්‍රතිලාභ තීරණය වේ.

$$\text{සමාජ ප්‍රතිලාභ} = \text{පෞද්ගලික ප්‍රතිලාභ} + \text{බාහිර ප්‍රතිලාභ}$$

අර්ථිකයේ සමාජ පිරිවැය හා පෞද්ගලික පිරිවැය අතර වෙනසක් පවතී නම් හෝ සමාජ ප්‍රතිලාභ හා පෞද්ගලික ප්‍රතිලාභ අතර වෙනසක් පවතී නම් හෝ මිල යාන්ත්‍රණය මගින් සමාජයේ ප්‍රශ්න ලෙස සම්පත් බෙදාහැරීමක් සිදු නොවේ.

පූර්ණ තරගකාරී වෙළඳපාලක සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතාව ඉවුවන්නේ මිල ආන්තික පිරිවැයට සමාන වන විටදිය.


එසේ නොවන අවස්ථාවල සමාජයේ ප්‍රශ්න මට්ටමෙන් සම්පත් බෙදියාමක් සිදු නොවේ.

බාහිරතා දිනාත්මක හෝ සාමාන්‍යත්මක හෝ කවර ස්වර්ශපයක් ගනු ලැබුව ද ඒවායේ ප්‍රතිඵලය වන්නේ සමාජ පිරිවැය හා පෞද්ගලික පිරිවැය අතර නොගැලපීමක් ඇති කිරීම හෝ සමාජ ප්‍රතිලාභ හෝ පෞද්ගලික ප්‍රතිලාභ අතර නොගැලපීමක් ඇති කිරීමයි.



## ❖ නිෂ්පාදනයේ සාමාන්‍ය බාහිරතාවක දී වෙළෙඳපොලු අසමත් වීම සිදු වන ආකාරය


නිෂ්පාදනයේ සාමාන්‍ය බාහිරතාවක දී වෙළෙඳපොලු අසමත් වීම සිදු වන ආකාරය පහත රුප සටහන ඇසුරෙන් පැහැදිලි කළ හැකි ය.



- ප්‍රස්තාර සටහනේ MPC වකුය ආන්තික පොදුගලික පිරිවාය වකුය වන අතර MSC වකුය ආන්තික සමාජ පිරිවාය වකුය වේ.
- භාණ්ඩ සඳහා ඇති ඉල්ලම MPB වකුයන් පෙන්වුම් කෙරේ.
- වෙළෙඳපොලු ක්‍රමයක ආන්තික සමාජ ප්‍රතිලාභ වකුය (MSB) හා ආන්තික පොදුගලික ප්‍රතිලාභ වකුය එක සමාන වේ.
- සමාජය සතු සම්පත් ප්‍රයෝගීත ලෙස බෙඳා වෙත් කරනුයේ ආන්තික සමාජ පිරිවාය ආන්තික සමාජ ප්‍රතිලාභවලට සමාන (E1) වන ලෙස නිෂ්පාදනය සිදු වේ නම් ය.
- පොදුගලික නිශ්පාදනයේ සාමාන්‍ය බාහිරතා ඇති වන විට ආන්තික සමාජ පිරිවාය ආන්තික පොදුගලික පිරිවාය ඉක්මවා යනු ඇත.
- ප්‍රස්තාර සටහනේ ආන්තික සමාජ පිරිවාය (MCS) වකුය ආන්තික පොදුගලික පිරිවාය වකුයට (MPC) ඉහළින් පෙන්වුම් කරයි.
- ප්‍රස්තාර සටහනේ පොදුගලික නිමැවම් මට්ටම (වෙළෙඳපොලු සමත්තිත නිමැවම් මට්ටම) (Q<sub>p</sub>) සමාජය ප්‍රයෝගීත නිමැවම් මට්ටම (Q<sub>s</sub>) ඉක්මවා පවතී (අධිනිශ්පාදනයක් ඇති වේ).

## ❖ නිෂ්පාදනයේ ධන බාහිරතාවක දී වෙළෙඳපොල අසමත් වීම සිදු වන ආකාරය

නිෂ්පාදනයේ ධන බාහිරතාවක දී වෙළෙඳපොල අසමත් වීම සිදු වන ආකාරය පහත දැක්වන රුප සටහන ඇසුරෙන් පැහැදිලි කළ හැකි ය.




- නිෂ්පාදන ධන බාහිරතාවක දී පෝදුගලික තීබුම් මට්ටම සමාජීය ප්‍රශ්න තීබුම් මට්ටමට වඩා අඩු වේ (එහි නිෂ්පාදනයක් පවතී).
- ඉල්ලුම් වකුය මගින් (MPB) පෙන්වුම් කරන්නේ පාරිභෝගිකයන් තම පෝදුගලික ප්‍රතිලාභ මත ඉල්ලුම නීරණය ගන්නා ආකාරය යි.
- ආන්තික පෝදුගලික පිරිවාය වකුය ආන්තික සමාජ පිරිවාය වකුය ඉක්මවා පවතී.
- ප්‍රශ්න තීබුම් මට්ටම නීරණය වන්නේ ආන්තික සමාජ පිරිවාය වකුය ආන්තික සමාජ ප්‍රතිලාභ වකුය ජේදනය වන ලක්ෂණ පෙන්වුම් කරන ලක්ෂණයේ දී ය.



❖ පරීභෝපනයේ සම්බන්ධතාවක දී වෙළෙඳපොලු අකමත් වීම සිදු වන ආකාරය

ඡාහත දැක්වෙන රැස සටහන ඇසුරෙන් පැහැදිලි කළ හැකි ය.




- ඡාහත දැක්වෙන ප්‍රස්තාර සටහනින් ආන්තික පොදුගලික ප්‍රතිලාභ MPB වකුය මගින් පෙන්වුම් කරන අතර ආන්තික සමාජ ප්‍රතිලාභය MSB වකුය මගින් පෙන්වුම් කරයි.
- සැපයුම් වකුය මගින් පෙන්වුම් කරනයේ පොදුගලික ආන්තික පිරිවැය වකුය යි.
- ඡාහත භාණ්ඩය පරීභෝපනය කරන පාරීභෝපිකයා එමගින් පොදුගලික පිරිවැය පමණක් සැලකිල්ලට ගන්නා අතර ඔවුන්ගේ පරීභෝපන මට්ටම QP මගින් පෙන්වුම් කෙරේ.
- එහෙත් සමාජ ප්‍රශ්නය මට්ටම වන්නෙම QS ප්‍රමාණය වේ. මිල යාන්ත්‍රණය මගින් සමාජ ප්‍රශ්නය පරීභෝපන මට්ටම පෙන්වුම් නොකරන නිසා අධි පරීභෝපනයක් ඇති වේ.
- එමගින් සම්පත් බෙදි යාමේ ආකාර්යක්ෂමතාවක් පෙන්වුම් කෙරේ.



## ❖ පරීභේදනයේ දන බාහිරතාවක දී වෙළෙඳපොල අසමත් වීම සිදු වන ආකාරය

පරීභේදනයේ දන බාහිරතාවක දී වෙළෙඳපොල අසමත් වීම සිදු වන ආකාරය පහත දැක්වන රේඛ සටහන ඇසුරෙන් පැහැදිලි කළ හැකි ය.



- පරීභේදනයේ දන බාහිරතා පවතින විට සමාජ ආන්තික ප්‍රතිලාභ පෝද්ගලික ආන්තික ප්‍රතිලාභ ඉක්මවා යනු ඇත.
- එහි දී වෙළෙඳපොල සමතුලිත නිමැවුම් මට්ටම සමාජීය වශයෙන් ප්‍රගෝනීති නිමැවුම් මට්ටමට වඩා අඩු ප්‍රමාණයක් වේ.



## ➤ බාහිරතා නිසා ඇති වන වෙළෙඳපොල බිඳවැටීම් මගහරවා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග

බාහිරතා නිසා ඇති වන වෙළෙඳපොල බිඳවැටීම් මගහරවා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පහත දැක් වේ.

- පාරිසරික බදු පැහැවීම
- බලපත්‍ර නිකුත් කිරීම
- ධන බාහිරතා සඳහා සහනාධාර ලබා දීම
- පොදුගලික කේවල් කිරීම
- රජය මගින් දැඩි නියම කිරීම

### වෙළෙඳපොල ආර්ථිකයක රජයේ කාර්යනාරය

වෙළෙඳපොල ආර්ථිකයක් තුළ රජය සිමිත එහෙත් වැදගත් කාර්යයක් ඉටුකරනු ලබයි .එය ප්‍රධාන වශයෙන් පහත පරිදි දැක්වීය හැකිය.

- I. සම්පත් කාර්යක්ෂමව බෙදා වෙන් කිරීමේ කාර්යනාරය .
- II. ආදායම් හා ධනය සාධාරණාව බෙදාහැරීම .
- III. සාර්ව ආර්ථික ස්ථායීනාවය ඇතිකිරීම .
- IV. නිරසර සංවර්ධනය උදෙසා පරිසරය රැක රැක ගැනීමේ කාර්යය.
- V. ආර්ථික වර්ධනය හා සංවර්ධනය.
- VI. වෙළෙඳපල යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීමට හා නෙත්‍රීක හා ආයතනික රාමු ස්ථාපිත කිරීම (නිකාමත කාර්යනාරය).

වෙළෙඳපල ආර්ථිකයක් හරහා භාණ්ඩ හා සේවා බිඳිවන විට පොදුගලික අංශය තම ස්වාර්ථය වෙනුවෙන් නිර්තු ගැනීමන් ,සමාජ කැමැත්තන තොසලකා හැසිරීමන් තුළ සම්පත් බෙදියාම අකාර්යක්ෂම වේ .

### I. සම්පත් කාර්යක්ෂමව බෙදා වෙන් කිරීමේ කාර්යනාරය

වෙළෙඳපොල ආර්ථිකයක දක්නට ලැබෙන සම්පත් බෙදි බෙදියාමේ අකාර්යක්ෂමතාවන් ඉවත් කිරීම සඳහා රජය පහත සඳහන් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරයි .

මේ සඳහා රජය පහත සඳහන් භාණ්ඩ සමාජ කැමැත්ත ඉටු වන පරිදි හැසිර්වීමට කටයුතු කරයි .



- පොදු භාණ්ඩ -: පොදු භාණ්ඩ වලින් මිලක් අය කර ගත නොහැකි නිසාත් ලාභයක් ලබා තෙහෙර නොහැකි නිසාත් වෙළුදුපල කුමය පොදු භාණ්ඩ නොසපයයි. එහෙත් උපය මැදිහත් වී පොදු භාණ්ඩ සපයයි.

ලඛාහරත්නා ; විදුලි පහන්, ඔරුලෝසු කතු , මාර්ග සංජ්‍යා, කාලගුණ අනාවැකි .

- අද්ධ පොදු භාණ්ඩ : වෙළුදුපල කුමයේදී අද්ධ පොදු භාණ්ඩ ප්‍රශ්නේතව නොසැපයීම නිසා උපය විසින් අද්ධ පොදු භාණ්ඩ සැපයීම .

ලඛාහරත්නා; මහාමාර්ග , කොතුකාගාර

- ශුහසාධන භාණ්ඩ : සුඩ්‍යාධන භාණ්ඩ ප්‍රශ්නේතව සැපයීම සිදු නොවන නිසා උතු පරිහෝජනයක් සිදුවේ . මේ නිසා සුඩ්‍යාධන භාණ්ඩ පරිහෝජනයට පෙළුම්වීමට උපය මැදිහත් වේ .

ලඛාහරත්නා; අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය , සහිපාරක්ෂක සේවා

- අවගුණ භාණ්ඩ සීමා කිරීම: වෙළුදුපල කුමයක් සමාජයට අනිතකර භාණ්ඩ අවගුණ භාණ්ඩ සමාජයට ප්‍රශ්නේත මට්ටමට වඩා වැඩියෙන් නිපදවයි. උපයට ඒවා සීමා කිරීමට සිදුවේ.

ලඛාහරත්නා; මත්දුව්‍ය , මත්පැන්

## II. ආදායම් හා ධනය සාධාරණව කෙළුහැරීම

සාධාරණ ස්ථාපිත කිරීම සඳහා උපයක් මගින් පහත දැක්වෙන ක්‍රියාමාර්ග ගනු බෙඩි.

- අනුකුමික බදු පැනවීම .
- ආදායම ධනය දේපළ මත බදු පැනවීම .
- අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මත බදු ඉවත් කිරීම .
- නිවාස යෝජනා කුම හරහා නිවාස නොමැති පාර්ශ්වයන්ට රැකවර්තනය .
- වැඩි වශයෙන් පොදු භාණ්ඩ හා ස සුඩ්‍යාධන භාණ්ඩ සැපයුම.
- ඉඩම් ප්‍රතිසංස්කරණය කිරීම .
- ධන සමුව්‍යනය පිළිබඳ සීමා පැනවීම.



### III. සාර්ව ආර්ථික ස්ථානීතාවය අති කිරීම

සාර්ව ආර්ථික ස්ථානීතාවය පවත්වා ගැනීමට උද්ධීමනය හා සේවා විශ්‍යක්තිය ඉවත් කිරීමට රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යොඳා ගනු ලබයි .

### IV. තිරසර සංවර්ධනය

ආර්ථික ,සමාජයීය හා පාර්සරක යන අංශවල තුළනාත්මක තව වැඩි දියුණු කිරීම ,එනම් තිරසර සංවර්ධනය සඳහා වූ වෙළඳපළ ක්‍රමයක් කටයුතු නොකරන අතර ර්‍යය ඒ සඳහා මැදිහත් වේ.

### V. නියාමන කාර්යනාරය

නීති පද්ධතිය, උසාවී, නියාමන ආයතන ආදිය ,ප්‍රමා රෝකවරණය, වැඩිහිටි රෝකවරණය වැනි කටයුතු සඳහා වෙළඳපොළ ක්‍රමයක අවධානය යොමු නොවන හේසින් ර්‍යයේ ඒ සඳහා මැදිහත් වේ.

#### ආන්ත්‍රික අසමත් වීම

වෙළඳපොළ අසාර්ථක වී මැඩ පවත්වා ගැනීම සඳහා ර්‍යය මැදිහත් වූව ද ර්‍යයේ අසමත් වීම ද දක්නට ලැබේ .

ආන්ත්‍රික අසමත් වීම යනු වෙළඳපළ අසාර්ථක වී මැඩ පවත්වා ගැනීම සඳහා ර්‍යය විසින් ආර්ථිකය සඳහා කරනු බඳන මැදිහත්වීම් රාජ්‍ය අංශයට ආවේණික වූ අනෙකුම් දුර්වලතා කරන කොටගෙන අප්‍රේක්ෂිත ප්‍රතිව්‍යාපක ලබා නොදී ආර්ථිකයේ තව තවත් අකාර්යක්ෂමතා බිජිවීමයි.

#### ආන්ත්‍රික අසමත්වීම් කෙරෙන් බලපා අති හේතු

##### 1) ආන්ත්‍රික ත්‍රියකාරීත්වයේ දක්නට ලැබන දූෂණාව

ආන්ත්‍රික මැදිහත් වීම වල දක්නට ලැබන එක් එක් අභිතකර පැතිකඩ පැතිකඩක් වන්නේ තිරන්තර වෙනස්වන පර්සරයට අනුකූලව අභාෂ වෙනස්කම් අතිකර අති කර ගැනීමෙන් ආන්ත්‍රික ප්‍රතිපත්ති අතියින් මන්දිගාමී වීම යි.



## 2) දේශපාලන ස්වාර්ථය

දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන් ස්වාර්ථය අරමුණුකොට ක්‍රියාක්‍රීමෙන් සම්පත් නාස්තියක් සිදු කිරීම. උඩාහරණ ;මහාමාර්ග, රෝහල්, පාසල් ඉදිකිරීමෙන් දේශපාලන අවශ්‍යතා පදනම් කරගැනීම.

## 3) ආන්ත්‍රික ප්‍රතිපත්ති වල අවිදුර අවිදුර දූෂ්චිකත්වය

බොහෝ ප්‍රශ්න වලට විසඳුම් සේවීමේ දී සේවීමෙන් කෙරීකාලීන දූෂ්චි කොළඹයින් බලා තිරණ කරා එළැඳීම.

එම නිසා දිගුකාලීන සමාජ ප්‍රගමන යන්ට අවශ්‍ය ප්‍රතිපත්ති හා සඡලසුම් ක්‍රියාත්මක නොවේ .

## 4) අප්‍රේරණ තොරතුරු මත ප්‍රතිපත්ති කරා එළැඳීම:

අප්‍රේර තොරතුරු නිසා ආන්ත්‍රික ප්‍රතිපත්ති අකාර්යක්ෂම විම.

## 5) සානුබල කෙරෙහි අභිතකර ලෙස බලපෑම

ආදායම් හා ධන ව්‍යාප්තියේ සාධාරණත්වය ඇති කිරීම සඳහා ආන්ත්‍රික අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග සානුබල හා එලදායිනාවය කෙරෙහි අභිතකර ප්‍රතිඵල ඇති කරයි.

## 6) ආන්ත්‍රික මැදිහත්වීම් වලින් වැළකි සිටීමට කටයුතු කිරීම:

ආන්ත්‍රික විවිධ නිති හා නියාමනයන් ගෙන් වැළකි සිටීමට පුද්ගලයන් හා ආයතන කටයුතු කිරීම නිසා සැගෙවුණු ආප්‍රේරකයක් බහු වීමට ඉඩක් පැවතීම .

## 7) පරීපාලන වියදුම් ඉහළ යාම

ආප්‍රේරක තුළ ආන්ල ආන්ත්‍රික මැදිහත් වීම අනිශේෂී පිරවැය අධික ක්‍රියාවක් විය හැකිය .අදාළ නිති රිති වලින් නියාමනයක් ක්‍රියාවට ගැනීමෙන් ඒවායින් අපේක්ෂිත සමාජ ප්‍රතිලාභ එනර්ම විශාල නොවීම නිසා අකාර්යක්ෂමතා පාන නැගිය හැකිය .



## බදු මූලධර්ම හා බදු ව්‍යැඩිකරණය පිළිබඳව විමර්ශනය හා රාජ්‍ය අයහාරය

සාර්ථක ආර්ථික ඉටුකර ගැනීම සඳහා ආත්ම්බුවේ වියදම් , බදු අයකිරීම් සහ නාය ගැනීම සඳහා වන අභාල වෙනස්කම සිදුකිරීම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය නම් වේ.

රාජ්‍ය බදු, රාජ්‍ය වියදම් සහ රාජ්‍ය නාය ප්‍රධාන රාජ්‍ය මූල්‍ය උපකරණයන්ය . රාජ්‍ය අයහාරය ලබා ගන්නා ප්‍රධාන මූලාශ්‍ර දෙකක් පවතී එනම් ,

- ❖ බදු ආදායම
- ❖ බදු නොවන ආදායම

බද්දක් යනු , පොදු අරමුණු උදෙසා රාජ්‍ය විසින් පුද්ගලයන් හා ආයතන වලින් ඒකජාර්ඩ්‍ය ලෙස අයකරන මුදලකි . එහි ලක්ෂණ පහත පරිදි වේ .

- රාජ්‍ය අධිකාරී බලය යටතේ අය කිරීම
- අනිවාර්යයෙන්ම කළ යුතු ගෙවීමක් වීම
- බදු ගෙවීම වෙනුවෙන් සෘජ් ප්‍රතිලාභයක් බදු ගෙවන්නා ට නිම් නොවීම

ශ්‍රී ලංකාවේ වර්තමානයේ රාජ්‍ය ආදායම 9/10 ක් ම බදු වේ. පසුගිය 2019 වාර්තාව අනුව රාජ්‍ය ආදායම 12.6 දි, බදු ආදායම 11.6 දි . බදු රාජ්‍ය ආදායම ප්‍රතිගෙනයක් ලෙස 92% දි.

## බදු අය කිරීමේ අරමුණු

### ප්‍රාථමික අරමුණු

1) ආදායමේ අරමුණු :- ආත්ම්බුවේ වියදම් පියවා ගැනීම සඳහා සම්පත් සොයා ගැනීම.

### ද්‍ර්වීතියික අරමුණු:

2) ආදායමේ හා ධනය බෙදී යාමේ විෂමතාව අවම කිරීම :- ඉහළ ආදායමේ උපයන්හන් මත බදු පනවා ඔවුන්ගේ ආදායමේ සීමා කිරීම මගින් ආදායමේ විෂමතා අවම කිරීම.

3) සානුබල අරමුණු :- ආර්ථිකයේ හඳුනාගත් අංශවල අංශ වල ආයෝජනය අංශවල ආයෝජනයක් දෙධාරීයන් කිරීම හෝ අධෙධාරීයන් කිරීම .

ලභාහරණ -: විදේශීය සෘජ් ආයෝජනය සඳහා බදු සහන



සිගරටි මත්පැන් ඔවුනු ආල්ලීම කැසිනෝ වැනි දෑ අධ්‍යෙයමන් කිරීමට හා පරිසර දූෂණය හේතුවෙන් පොලිතින් වාහන වැනි දෑ පරිහරණය අවම කිරීමට බදු පැනවීම.

**4)** ස්ථායිකරණ අරමුණු සාර්ථක ආර්ථික අස්ථිය තාවන් අවම කිරීමට බදු ප්‍රතිපත්තිය යොලාගෙන හැකිය .එනම් බදුමගින් සමාභාර ඉල්ලුම කෙරෙහි බලපෑම කිරීමයි.

**ලදාහරණ -:** උද්ධිමන යෙදී යෝජනා භාණ්ඩ මත බදු අඩු කිරීම ආනයන බදු ඉහළ නැංවීම මගින් වෙළෙඳ හිගය අවම කර ගැනීමෙන් බාහිර ස්ථායීනාවය අත්කර ගැනීම.

**5)** ආරක්ෂක අරමුණු :- දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම. උදාහරණ ; ආනයන තීරු බදු පැනවීම .

**6)** කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා සම්පත් කළමනාකරණය කිරීම .

## බඳ්දක ආර්ථික ප්‍රතිවිපාක

- කුය ගක්තිය පහළ බසි.
- පාරිනෝගික තේරීම් රටාව විකාශනී වේ.
- සම්පත් බෙදාහැරීමේ කාර්යක්ෂමතාවය බලපෑම
- පොලිය මත බදු අය කරන විට ඉතුරු අධ්‍යෙයමන් වීම.
- විදේශ වෙළඳාම මත පිරිවැයක් බිඟි කරයි.
- සමාභාර ඉල්ලුම පාලනය කරයි.
- සමාභාර සැපයුම පාලනය කරයි.

## බදු අය කිරීමේ මූලධර්ම

- I. සාධාරණාන්වය
- II. පිරිමැසුම් සහිතවීම
- III. පහසුව
- IV. නිශ්චිත වීම
- V. කාර්යක්ෂමතාව
- VI. නම්යැලී වීම
- VII. අනුකූල බව



## I. බදු සාධාරණාත්වය

ගෙවීමේ හැකියාව පදනම් කරගෙන බදු අය කළ යුතු බව ("සාධාරණාත්වය " යන්නෙන් අදහස් වේ. ඒ සඳහා මූලික මූලධර්ම දෙකක් ඉටු විය යුතු වේ . එනම්

❖ තිරස් සාධාරණාත්වය

❖ සිරස් සාධාරණාත්වය

### ❖ තිරස් සාධාරණාත්වය

මෙයින් අදහස් වන්නේ සමාන ආර්ථික හැකියාවන් ඇති පුද්ගලයින්ට සමාන ලෙස සැබුකිමේ අවශ්‍යතාවයයි . එනම් එක සමාන ආදායම ඇති පුද්ගලයන් එකම සමාන බදු බරක් දැරිය යුතු වේ ය යන්නයි

### ❖ සිරස් සාධාරණාත්වය

මෙයින් අදහස් වන්නේ අසමාන ආර්ථික තත්ත්වයන්හි සිටින පුද්ගලයින් කෙරෙහි අසමාන ලෙස සැබුකිමේ අවශ්‍යතාවයයි. එනම් ආදායම වැඩි වන විට වැඩි බදු බරක් දැරිය යුතුය යන්නයි .

සාධාරණ බදු ක්‍රමයක් සඳහා ආර්ථික න්‍යාය තුළ ප්‍රකාශ වී ඇති ප්‍රධාන මූලධර්ම දෙකක් . එනම් ,

➤ ප්‍රතිලාභ මූලධර්මය

➤ ගෙවීමට ඇති හැකියාව පිළිබඳ මූලධර්මය

➤ ප්‍රතිලාභ මූලධර්මය

ප්‍රතිලාභ මූලධර්ම යෙන් අදහස් කරනු ලබන්නේ ආන්ත්‍රික විසින් සපයනු ලබන සේවාවන් ගෙන් ප්‍රතිලාභ ලබා ගන්නා ප්‍රමාණය මත ආන්ත්‍රිකව බදු ගෙවිය යුතුය යන්නයි.

➤ ගෙවීමට ඇති හැකියාව පිළිබඳ මූලධර්මය

මෙයින් අදහස් වන්නේ විවිධ පුද්ගලයින්ගේ බඩු ගෙවීමේ ගක්තිය අනුව බදු අය කිරීම කළ යුතු බව සි.



## II. මධ්‍යස්ථාන බව ගෙවන් කාර්යක්ෂම බව

වෙළඳපොල ක්‍රියාකාරීත්වයට මැදිහත් වේම අවම කිරීම තුළින් අනපේක්ෂිත ප්‍රතිච්‍රිත හෝ අධි බදු බර වළක්වා ගත යුතුය යන්න මෙහි අදහසයි .එනම් බදු නිසා ඇතිවන විකාශනා වැළක්වීමයි.

අකාර්යක්ෂම බද්දක් මගින් මධ්‍යස්ථාන බව උල්ලාසනය වන විට ඇති වන ආර්ථික ප්‍රති විපාක.

- ආර්ථික සුහාසාධනය පහත වැටීම
- බදු නිසා ඉතුරුම් හා ආයෝජන අයදේර්යමන් වේම.
- ලාභ මත පැහැවන බදු වැඩි කිරීම මගින් ව්‍යවසායකත්වය අයදේර්යමන් වේම .
- සේවා නියක්ති ආදායම් මත බදු පැහැවීම නිසා ගුම සැපයුම ට බලපෑම් සිදු කළ හැකි වේම .

මේ අනුව අනිරක්ත බදු බරක් නිඩිය නොහැක

## III. පිරිමැසුම් සහිත බව

පිරිමැසුම් සහිත බව යන මූලධර්ම යෙන් අදහස් වන්නේ බදු අය ගෙවීමේදී බදු ගෙවන අයටත් එකතු කිරීමේදී ආණ්ඩුවටත් දැරීමට සිදුවන වියදුම හැකිතාක් දුරට අඩු විය යුතු බවයි .එය වියදුම් පරිපාලන හා අනුකූලතා යනුවෙන් කොටස් දෙකකින් සමන්විත වේ.

- පරිපාලන වියදුම් යනු ආණ්ඩුවට බදු අය කිරීමේ දී දැරීමට සිදුවන වියදුම් වේ
- අනුකූලතා වියදුම් යනු බදු ගෙවන්නන්ට දැරීමට සිදුවන පිරිවය යි.

මෙහිදී ර්ජය බලාපොරොත්තු වන්නේ බදු එකතු කර ගැනීමට වැය කරනු ලබන වියදුමට වඩා ර්ජයට ලැබෙන බදු ආදායම වැඩි විය යුතු බවයි.එසේ නොවන විට ර්ජයට ආදායමක් ඉපයිය නොහැකි වේ.

## IV. පහසු බව

පහසු බව යනු යනු මූලධර්ම යෙන් අදහස් වනුයේ බදු තුමය හැකිතාක් දුරට සරල විය යුතු බවයි.බද්දක් නියමිත පරිදි ගෙවනු ලබන්නේ ද එසේ හැනහොත් බොහෝ අය එයින් වැළකී සිටීමට උත්සාහ කරන්නේද යන්න බද්දක සරල බව විද්‍යාපාන ලක්ෂණයක් වේ .



## V. නිශ්චිත බවයේ බදු මූලධර්මය

බදු වර්ග නියම කරනු ලැබූ විට ඒවා හඳුසියේ වෙනස් නොකළ යුතු බව නිශ්චිත භාවය යන බදු මූලධර්ම යෙන් හැඳින්වේ.

එහෙම බදු ගෙවන්නන්ට අනාගතය සඳහා දැරීමට සිදුවන බදු බර කල්තියා අපේක්ෂා කළ හැකි විය යුතුය .අඟයේෂන කාර්යයේ දී අනාගතයේ දී ගෙවීමට සිදුවන බදු නියත වශයෙන්ම දැන ගැනීමට හැකි විය යුතුය.

## VI. නම්‍යකිලි බව

ආර්ථික ක්‍රියාවලියේ සිදුවන කාලීන වෙනස්වේම් අනුව බදු ගැලපුම් කිරීමට හැකිවෙම නම්‍යකිලි බව පිළිබඳ බදු මුළු ධර්මයෙන් පැහැදිලි කෙරේ.

## VII. අනුකූලතා මූලධර්මය

බදු නිති සම්බන්ධ වූ ගොනු කිරීමේ අනුකූලතාව ,ගෙවීමේ අනුකූලතාව හා වාර්තා කිරීමේ අනුකූලතාව යන කටයුතු සඳහා බදු ගෙවන්නා අපේක්ෂාවෙන් ඉදිරිපත් ඉදිරිපත්වීම අනුකූල බව යන බදු මූලධර්ම යෙන් අදහස් වේ .

- බදු ගොනු කිරීමේ අනුකූලතාවය යනු විධිමත් ව සම්පූර්ණ කරන ලද ලිඛි ගොනු කළට වේලාවට ඉදිරිපත් කිරීමයි.
- බදු වාර්තා කිරීමේ අනුකූලතාවය යනු ආදායම් අඩුවෙන් වාර්තා කිරීම මගින් බදු පැහැර හැරීමට ඉඩ නොතබා ගෙවිය යුතු බද්ද අය කළ යුතු ආදායම හා අනෙකුත් විස්තර තිබැරැදිව වාර්තා කිරීමයි.
- බදු ගෙවීමේ අනුකූලතාවය යනු බද්ද හෝ වාරික හිග නොතබා නියම දිනයන්හිදී හෝ ඊට පෙර ගෙවා දැමීම.



බදු අනුකූලතාවය අඩු වීමට තේතු,

- බදු කුමය සංකීර්ණ වීම
- සාධාරණ නොමැති යැයි හැගීම
- බදු සමාවන් දීම
- පරිපාලනේ දුර්වල වීම
- බදු දුෂ්චරණය

විනැහී කිරීමේ හැකියාව මත බදු ව්‍යුහීකරණය

**1) සංස්කීර්ණ බදු**

**2) වකු බදු**

**1)** සංස්කීර්ණ බදු දැනුවත පුද්ගලයා හෝ ආයතන විසින්ම හෝ අදාළ බද්ද ගෙවීමට සිදුවන අතර එය වෙනත් පාරිගෙවයකට විනැහී කළ නොහැකි වේ මෙහිදී බද්ද යටත් වූ පාරිගෙවයන් විසින් ම බදු බරක් දැරිය යුතුවේ.

නිදුසුන් :- ආදායම් බදු ,දේපල බදු

**2)** යම් බද්ද ගෙවීමට නෙතිකව නියම වූ පුද්ගලයා විසින් එක් බදු බර වෙනත් අයකු මත විනැහී කරනු ලැබේ නම් ඒ වකු බද්දක් මෙය හැඳින්වේ මෙහෙදී නෙතික වශයෙන් බද්ධ ගෙවනු ලබන පුද්ගලයා සංඛ්‍යාව වශයෙන් බදු බර දරණ පුද්ගලයා ත් අතර පැහැදිලි වෙනසක් ඇත.

නිදුසුන - : විකුණුම් බදු ,දේපිය භාණ්ඩ බදු, රේගු ගාස්තු ,වැට් බදු

## බදු පදනම

බද්දට විෂය වන මූලාශ්‍ය බදු පදනම මෙය හැඳින්වේ. බදු පදනම මත බදු වර්ග කෙරේ .

- ❖ ආදායම් බදු
- ❖ පාරිනෝජන බදු
- ❖ දේපාල බදු
- ❖ ව්‍යාපාර තීම් බදු
- ❖ විදේශීය වෙළඳාම බදු :අනයන සහ අපනයන තීරුබදු



## බදු විතැන් කිරීම

යම් බද්දක් ගෙවීමට නොතිකව නියම කරන පුද්ගලයකුට එම බද්ද වෙනත් අයෙකු මත පවත්තු ලබයි නම් එය බදු බර විටත් කිරීම යනුවෙන් හඳුන්වනු ලබයි .

පුද්ගලයෙකු විසින් එදිනේදා කර්නු ලබන වියදම් කළ විකු බදු ඇතුළත් වේ. නොතික වශයෙන් බද්ද ගෙවනු ලබන පුද්ගලයා හෝ ආයතනය විසින් තම නිෂ්පාදන හා සේවා මිලදී ගන්නා අය මතට බදු ප්‍රමාණය විතැන් කර්නු ලැබේ.

හාන්ඩ් හා සේවා පරිභේදනය කර්නු ලබන පුද්ගලයෝ අවසාන වශයෙන් ආන්ත්‍රික බදු බර ගෙවනු ලබයි.

## බදු ආපාතය

බදු ආපාතය යන බද්දක් පැනවූ විට අවසාන වශයෙන් බදු බර දරන්නේ කවුරුරුන් විසින්ද විසින් ද යන්න නිශ්චිතව හඳුනා ගැනීමයි . නැතහොත් බද්දක් තැන වූ විට එහි බදු බර ආර්ථිකය කවර එක එකක මත කෙසේ බලපාන්නේද බලපාන්නේද සෞයා බැලීමයි . මේ අනුව බදු ආපාතය ස්වර්ශප දෙකක් ඇත.

### ❖ ව්‍යවස්ථාපිත හෙවත් නොතික බදු ආපාතය

ව්‍යවස්ථාපිත බදු ආපාතය යනු නොතික වශයෙන් බද්ද කවුරුරුන් වෙත යොමු කරනවාද යන්නයි .

### ❖ ආර්ථික බදු ආපාතය හෙවත් සැබෑ බදු ආපාතය

ආර්ථික බදු ආපාතය යනු සැබෑ වශයෙන් දරුණු ලබන බදු බරයි.

බදු අයකිරීමේ අනුපාතික ව්‍යුහය අනුව ආකාර තුනකට බදු ව්‍යුහ කළ හැකිය.

1. අනුකුමික බදු
2. ප්‍රති කුමික බදු
3. සමානුපාතික බදු



## 1. අනුමැතික බදු

ආදායම වැඩිවිමත් සමග අයකරන බදු ප්‍රතිගතය වැඩි වන බදු වේ ආදායමක් බදු අනුපාතිකය ත් අතර අනුලෝධ හෙවත් දහ සම්බන්ධතාවයක් පවතී .

උදාහරණ : ආදායම් බදු

බදු පදනම ඉහළ යත්ම ආන්තික බදු අනුපාතික යත් සාමාන්‍ය බදු අනුපාතිකය දෙකම ඉහළ නම්.

## 2. ප්‍රති ක්‍රමික බදු

ආදායම වැඩි වන විට බදු අනුපාතිකය පහළ යන බදු බදු වේ .මෙහිදී ආදායමක් ප්‍රතිගතයක් ප්‍රතිගතයක් අතර :-\* හෙවත් “ප්‍රතිලෝධ” සම්බන්ධතාවයක් පවතී.

උදාහරණ : මත්පෑන් දුම්කොල ආදි නිෂ්පාදන බදු

මෙම ප්‍රති ක්‍රමික බදු මගින් සාධාරණත්ව මූලධර්ම මූලධර්මය බිඳුවැවේ .

## 3. සමානුපාතික බදු

ආදායම් සමාන ප්‍රතිගතයක් අය වන බදු සමානුපාතික බදු වේ.

උදාහරණ : වැට් බදු

ආත්මව විසින් සාර්ව ආර්ථික අරමුණු ඉටුකර ගැන ගැනීමට අවශ්‍ය ආදායම් උපයන මාධ්‍යයක් වශයෙන් බදු අය කළ ද එහි බොහෝ ආර්ථික ප්‍රතිච්ඡාක දැකින්නට ඇත. ඒවා විවිධ පාර්ශව වලට බලපාන්තේ මෙයේය .

## ❖ ආයෝජනය කෙරෙන් බලපෑම

ර්ජය ආයෝජකයන්ගේ බදු අය කරන විට ආයෝජකයන්ගේ පිරිවැය වැඩි වේ ලාභය අඩු වීමෙන් ආයෝජනය අවබෝධන පත්වේ. නමුත් ආයෝජකයන් සඳහා බදු සහන බඩු විරාම බඩා දෙන විට ආයෝජනය දිරිගැන්වීම සිදු වේ .එමෙන්ම ආනයනය හාන්ඩ සඳහා අයකරන නිරුත බදු පැනවීමෙන් වැඩි කිරීමෙන් වැඩි කිරීමෙන් දේශීය ආයෝජකයන් දිරීමත් වේ.



### ❖ නිෂ්පාදනය කෙරෙහි බලපෑම

ආත්මව නිෂ්පාදකයන් නිෂ්පාදකයන්ගේ බදු අය කළ විට නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන පිරිවැය වැඩි වී ලාභය අඩු වෙයි.

### ❖ පරිනෝජනය කෙරෙහි බලපෑම

රටක බදු ක්‍රමය එරුටේ පරිනෝජන මට්ටම කෙරෙහි විවිධ ආකාරයෙන් බලපෑම් කරයි රුපය විසින් වතු බදු එනම් භාණ්ඩ මත පහවන බදු අය කරන විට භාණ්ඩ මිල ඉහළ ගොස් පරිනෝජන මට්ටම අඩුවිය හැකිය හැකි ආදායම මත සාප්‍ර බදු අය කළ විට වැය කළ හැකි වැයකළ හැකි ආදායම වැය කළ හැකි ආදායමට බලපෑමක් ඇති වන නිසා පරිනෝජනය අඩු විය හැකියි.

### ❖ මිල මට්ටම කෙරෙහි බලපෑම

ආත්මව භාණ්ඩ මත බදු අය කළ විට එරුටේ භාණ්ඩ භාණ්ඩවල මිල ඉහළ යාම නිසා මිල මට්ටම වැඩි වීමක් සිදුවේ මෙමෙක මිල මට්ටම වැසිවීම නිසා රටේ පිටත වියදුම ඉහළ ගොස් උද්ධමනය ඇතිවේ.

### ❖ විදේශ වෙළුඳාම කෙරෙහි බලපෑම

නිරු බදු පැනවීම තුළින් විදේශ වෙළුඳාමට සාප්‍ර බලපෑමක් එල්ල වන අතර නිරු බදු ප්‍රතිගතය අඩු කරන විට ආනයන හා අපනයන දිරිමත් වන අතර නිරු බදු වැඩි කරන විට ආනයන හා අධ්‍යෝයමත් වේ.

### ❖ ආදායම් ව්‍යාප්තිය කෙරෙහි බලපෑම

රටක ධිහවත් අයගෙන් බදු අය අයකර අඩු ආදායම් ලබන අයටත් සාධාරණ ප්‍රදානය කිරීමෙන් එරුටේ ආදායම් ව්‍යාප්ති විෂමතා අඩුවේ .මෙහිදී අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා අඩු බද්ධ කුත් පාරිනෝගික භාණ්ඩ සඳහා වැඩි බද්ධ කුත් අය කිරීම තුළින් ආදායම් ව්‍යාප්ති විෂමතාවය අඩු කළ හැකිය.

### ❖ ඉතිරිකිරීම කෙරෙහි බලපෑම

භාණ්ඩ මත බදු අය කරන විට පිටත වියදුම ඉහළ යන අතර වැය කළ වැයකළ හැකි ආදායම අඩුවන නිසා ඉතිරිකිරීම අධ්‍යෝයමත් වේ.



## බදු නොවන ආදායම

රජය සතු දේපල වලින් උපයා ගනු ලබන ආදායම් හා ගාස්තු අයකිරීම් බදු නොවන ආදායම් වේ. මෙවාට අයන් සංරචක නම් ,

### ❖ බදු කුලී ආදායම

රජයේ නිවාස ආන්ත්‍රිකෝ සේවකයන් හට කුලියට දීම හා රජයේ සංවාරක බංගලා කුලියට දීමෙන් එකෙන පොලී ආදායම මෙයට ඇතුළත් කරයි.

### ❖ පොලී ආදායම්

ආන්ත්‍රිකෝ සේවකයන්ට විවිධ ව්‍යවස්ථාපිත මණ්ඩල වෙත සපයනු ලබන ණය සඳහා අයකරන පොලී මිට අදාළ වේ.

### ❖ මාන ,ලාභාංශ ආදායම්

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලාභාංශ ,දුම්රිය තැපෑල් සේවාව, උපයන ආදායම් සහ වරාය ,රාජ්‍ය වාණිජ බැංකු විදුලිබල මණ්ඩල බනිජ තෙල් නිතිගත සංස්ථාව ආදියෙන් ඉකෙන ආදායම මෙයට අදාළ වේ.

### ❖ කුලී ආදායම්

වනාන්තර කුලියට දීම

### ❖ සමාජ රක්ෂණ දායක මුදුල්

උසාව් දුඩා ගැසීම්,රාජසන්තක කිරීම්

### ❖ ගාස්තු හා අලෙවී ආදායම්

උදාහරණ , ගෙන් බලපත්‍ර ගාස්තු ,ලොහරැකි ආදායම් ,රජය පාවිච්චි කළ භාණ්ඩ අලෙවීයෙන් එකෙන ආදායම්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විසා ගාස්තු ,මෝටර් රථ මියාපදිංචි කිරීමේ ගාස්තු.



ලංකාවේ බදු අයහාරය හා දුළ දේශීය දුළ දේශීය නිෂ්පාදිතයේ අතර අනුපාතය පහළ යාමට හෝතු

- බදු පදනම පටු වීම
- බදු නීති රීති හා පරිපාලනයේ දුර්වලතා නිසා බදු ගෙවීමෙන් වැළකී සිටීම.
- බදු සහන විශාල වීම
- විදේශ වෙළුම මත පනවන බදු ආර්ථික නිර්බාධ කරණයන් සමග ඉවත්ව යාම.
- දුළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වීම
- රජයේ සේවකයන්ට බදු සහන බඩා දීම

### රාජ්‍ය ආදායම් වැකි කිරීමට මැතකදී ගත් ක්‍රියාමාර්ග

- බදු පරිපාලනය නවිකරණය හා වැකි දියතු කිරීම
- බදු අනුකූලතාවය නං වන ක්‍රම හඳුන්වා දීම
- බදු පැහැර හැරීම නොසලකා හැරීම අඩු කිරීමට නීතිය හා නියාමන රාමු සක්තිමත් කිරීම
- නව බදු හඳුන්වාදීම
- බදු පදනම පුළුල් කිරීමට කටයුතු කිරීම
- බදු තොවන ආදායම් වැකි කිරීමට ගාස්තු , ද්‍රව්‍ය මුදල් ආදිය වැකි කිරීම (.



## 9. අන්තර් ජාතික වෙළඳාම

අන්තර්ජාතික වෙළඳාම යනු රටක් තම දේශීමාවන් පිටත පිහිටි රටවල් අතර සහ ජාත්‍යන්තර සංවිධාන අතර සිදු කරන වෙළඳාමයි. මෙහි ස්වර්ශප දෙකකි.

1. අපනයන වෙළඳාම - රටක් තවත් රටකට භාණ්ඩ හා සේවා අමෙවී කිරීම.
2. ආනයන වෙළඳාම - රටක් තවත් රටකින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම.

❖ අන්තර්ජාතික වෙළඳාම ට පදනම සපයන මූලධර්ම

- 1) නිරපේක්ෂ වාසි සිද්ධාන්තය
- 2) සාපේක්ෂ වාසි සිද්ධාන්තය

### 1. නිරපේක්ෂ වාසි සිද්ධාන්තය

- ජාත්‍යන්තර වෙළඳාම ට හවුල් වන රටවල් දෙකින් එකකට වැඩිම එලඳායිතාවකින් හෝ අඩුම පිරිවැයකින් නිපදවා අපනයනය කිරීමෙන් දෙරටම වාසි බ්‍රාහ්‍ර හැකි වීම වේ.
- වැඩිම එලඳාව කින් හෝ අඩුම පිරිවැයකින් නිපදවිය හැකි භාණ්ඩ කෙරෙහි විශේෂිකරණය වේ.
- අතිරික්තය සිය වෙළඳ සහකරු සමග තුවමාරු කර දෙරටම වාසි බ්‍රාහ්‍ර ගනී.
- හඳුනාගත හැකි ආකාර දෙකකි .

❖ නිෂ්පාදන හැකියාව (එලඳායිතාව) → නිමවුම  

	කාර්	වැන්
ජපානය	500	800
ඡර්මනිය	1200	400



- වෙන් පිළිබඳ වැඩි එලදායිතාවය - ජ්‍යාහය
- කාර් පිළිබඳ වැඩි එලදායිතාවය - ප්‍රේමනිය
- එම නිසා නිරපේක්ෂ වාසිය,

වෙන් - ජ්‍යාහය

කාර් - ප්‍රේමනිය

❖ නිෂ්පාදන පිරිවැය (ග්‍රම කාලය) පිරිවැය ↓ □

	සහල් ග්‍රම පැය (ල්කකයකට)	තිරිගු ග්‍රම පැය (ල්කකයකට)
පකිස්තානය	3	8
ඩුර්කිය	10	5

- අඩු පිරිවැයකින් සහල් නිපදවීම- පකිස්තානය
- අඩු පිරිවැයකින් තිරිගු නිපදවීම - ඩුර්කිය
- එම නිසා නිරපේක්ෂ වාසිය,

සහල් - පකිස්තානය

තිරිගු- ඩුර්කිය

ස්වයං නිෂ්පාදනය නොකර විශේෂිකරණය වී ඇතිරික්ත තුවමාරු කර ගැනීමෙන් කරගැනීමෙන් ලොව ට ලැබෙන සමස්ත නිෂ්පාදනය වැඩිකර ගත හැකිය.



## 2. සාපේක්ෂවාසී මුලධර්ම

ශ්‍රී ලංකාව හා විනය තේ හා රේදි පිළි නිෂ්පාදනය කරන බවත් සංයුත්ත සම්පත් ඒකකයකින් ලබාගත හැකි තිමැවුම පහත දැක්වේ.

	තේ	රේදි පිළි
ශ්‍රී ලංකාව	5	4
විනය	6	5

- හානුඩ් 2 ම නිෂ්පාදනය සම්බන්ධයෙන් නිරපේක්ෂ වාසි පවතින්නේ විනයටයි. ඒ නිසා නිරපේක්ෂ වාසි මුලධර්ම යටතේ වෙළඳාමක් සිදු විය නොහැක. එවැනි තත්ත්වයකදී රටවල් 2ක් අතර වෙළඳාමක් සිදුවේදී සායා බැලීමට සාපේක්ෂ වාසි බැලිය යුතුය.
- සාපේක්ෂවාසී මුලධර්මය පදනම් වන්නේ අඩු සාපේක්ෂ පිරිවැය හෙවත් අඩු ආච්චේ පිරිවැය යි.

	තේ නිෂ්පාදනයේ ආච්චේ පිරිවැය අනුපාතය	රේදිපිළි නිෂ්පාදනයේ ආච්චේ පිරිවැය අනුපාතය
ශ්‍රී ලංකාව	$4/5 = 0.80$	$5/4 = 1.25$
විනය	$5/6 = 0.83$	$6/5 = 1.20$

- තේ නිෂ්පාදනය සම්බන්දයෙන් අඩුම ආ.පි ඇත්තේ ශ්‍රී ලංකාවටයි. ඒ නිසා ශ්‍රී ලංකාව තේ විශේෂ ප්‍රාගුන්‍ය කොට අතිරික්තයක් නිපදවා එය විනයට අපනයනය කළ යුතුය.
- රේදිපිළි නිෂ්පාදනය සම්බන්දයෙන් අඩුම ආ.පි ඇත්තේ විනයටයි. ඒ නිසා විනය රේදිපිළි විශේෂ ප්‍රාගුන්‍ය කොට අතිරික්තයක් නිපදවා එය ශ්‍රී ලංකාවට අපනයනය කළ යුතුය.



## ආරක්ෂණය (Protection)


### (ආරක්ෂනවාදය / වෙළඳ බාධක)

- දේශීය නිෂ්පාදකයින්ට විදේශ වෙළඳුමෙන් ඇති විය හැකි භාණිය වළක්වාලීමට ගනු බෙන ක්‍රියාමාර්ග ආරක්ෂණය ලෙස හඳුන්වයි.
- ආරක්ෂණය දිගින් දිගටම යෝගී නොවන අනර ක්‍රියාත්මක ගක්තිමත් මට්ටමකට පැමිණි වට ආරක්ෂණය ඉවත් කර තරගයට විවෘත කළ යුතුය.
- ආරක්ෂණ ක්‍රියාමාර්ග 02කි.
  1. නීරු බදු සම්බාධක
  2. නීරු බදු නොවන සම්බාධක

### ❖ නීරු බදු සම්බාධක (Traffic Barriers)

එනම් ආනයනය කරනු බෙන භාණ්ඩ මත බදු අය කිරීමයි.ප්‍රධාන ආකාර 3 කි.

- භාණ්ඩයේ වටිනාකමෙන් ස්විර ප්‍රතිශතයක් අය කිරීම
- ආනයන ඒකකයක් මත නිශ්චිත මුදලක් අය කිරීම
- මිශ්‍රිත නීරු බදු අය කිරීම



### ❖ නීරු බදු තොවන සම්බාධක (Traffic Barriers)

- සලාක කුමය
- කාටල පිහිටීම
- විනිමය පාලනය
- කලාපිය ආර්ථික සහයෝගිතාවය
- ආනයන අපනයන බලපත්‍ර
- ප්‍රපතනය
- සහනාධාර
- වෙළඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම

### ආරක්ෂණායට පක්ෂව තැක

- දේශීය පුද්ගල කර්මාන්ත (ලිනම්, ආරම්භක අවධියේ පසුවන කෙටිකාලින කර්මාන්ත )විදේශ තරගයෙන් ආරක්ෂා වීම.
- ප්‍රපතනය වැළැක්වීම (විරුද්ධ නීති පැනවීම).
- දේශීය සම්පත් උපයෝගනය ඉහළ යාම.
- අසාධාරණ තරගය වැළැක්වීම (ප්‍රමා ගුම භාවිතය, අඩු වැටුප්).
- දේශීය වශයෙන් ස්වයංපොෂ්ඨනාවය පූජාල් කිරීම.
- අවගුණ භාණ්ඩ ආනයනය අඩාල වීම (මන්දුව්, මන්පැන්, දුම්වැට්).
- මව රැවේ රැකි රක්ෂා ආරක්ෂා කර ගැනීම සහ පූජාල් කිරීම.
- රාජ්‍ය අයනාරය ඉහළ යාම.
- සේවා ව්‍යුක්තිය වැළැක්වීම



## ආරක්ෂණයට විපක්ෂව තර්ක

- දේශීය හා විදේශීය වශයෙන් වෙළඳපාල සංකෝචනය වීම.
- උද්ධිමනකාරී තත්ත්වයන් ඇතිවිය හැකි වීම.
- වෙළඳාම සංකෝචනය වන විට ප්‍රතික අඩායම පහල වැටීම.
- පාරිභෝගිකයාට හාත්ස වෙනුවෙන් ඉහල මිලක් ගෙවීමට සිදු වීම (පාරිභෝගිකයා මත බදු පැනවීමක් හා සමාන වීම).
- විවිධ දූෂණයන් ඇති වීම (රේගු වෘත්තා).
- විදේශ තාක්ෂණය, ප්‍රාග්ධනය හා විදේශ ආයෝජන සංක්‍රමණයට බාධා වීම.
- නිදහස් ජ්‍යෙෂ්ඨතාර වෙළඳාමේ වැසි ලබා ගත නොහැකි වීම.
- අකාර්යක්ෂම කර්මාන්ත පවත්වාගෙන යාමට සානුබල සැපයීම.

## නාමික ආරක්ෂණ අනුපාතය (Nominal Rate of Protection)

අනයනික හාත්ස මත තීරු බදු වැඩි කිරීමේ ප්‍රතිපාදකක් ලෙස විදේශීය නිෂ්පාදිත හාත්ස වල මිල ඉහල යාම තුවින් දේශීය හාත්ස සඳහා ඇති වන ආරක්ෂණය නාමික ආරක්ෂණය නම් වේ.

මෙමගින් නිෂ්පාදනයේ සැබෑ ආරක්ෂණය පිළිබිඳු නොවේ.

## සළිල ආරක්ෂණ අනුපාතය (Effective Rate of Protection)

තීරු බදු අය කිරීමට පෙර දේශීය නිමවුමේ එකතු කළ අගයට සාපේක්ෂව තීරු බදු අය කළ පසු දේශීය නිමවුමේ එකතු කළ අගය කොපමතා ප්‍රතිගතයකින් වැඩි වී ඇත්ද යන්න සළිල ආරක්ෂණ අනුපාතයෙන් අදහස් වේ.

## විකල්ප මිනුම

$$\text{ERP} = \frac{n - ab}{1 - a}$$

n = අවසාන හාත්සය මත තීරු බදු

a = දේශීය නිමවුමේ ආනයන යෙදුවුම් ප්‍රතිගතය

b = යෙදුවුම් මත තීරු බදු



❖ විදේශ වෙළඳාමට සම්බන්ධ අනුපාත

විදේශ වෙළඳාමට වැදගත් වන අනුපාත දෙකක් දැකිය හැකිය.

- 1) වෙළඳ අනුපාතය
- 2) ආදායම වෙළඳ අනුපාතය

**1) වෙළඳ අනුපාතය**

වෙළඳ අනුපාතය යනු කිසියම් කාලපරීච්චේකක් තුළ අපනයන ඒකකයකින් කළ හැකි ආනයන ප්‍රමාණයයි. එහම් අපනයන ඒකකයක ආනයන කුඩ ගෝනියයි.

මෙය විදේශ වෙළඳ අනුපාතය, තාත්ච වෙළඳ අනුපාතය යන විකල්ප නම් වලින්ද හඳුන්වයි.

උදාහරණය :

කිසියම් රටක පදනම් වර්ෂයට සාපේක්ෂව අපනයන මිල දුර්ගකය 40% කින්ද, ආනයන මිල දුර්ගකය 20% කින්ද, ඉහළ ගියේ නම් එම රටෙහි වෙළඳ අනුපාතය කෙසේ වෙනස් වේ?

වෙළඳ අනුපාතය 16% කින් වැඩි වේ.

$$\text{වෙළඳ අනුපාතය} = \frac{\text{අපනයන මිල දුර්ගකය}}{\text{ආනයන මිල දුර්ගකය}} \times 100$$
  

$$\text{වෙළඳ අනුපාතය} = \frac{\text{අපනයන මිල දුර්ගකය}}{\text{ආනයන මිල දුර්ගකය}} \times 100$$
  

$$= \frac{140}{120} \times 100 = 116$$



## වෙළඳ අනුපාතය පිරිනීම

- වෙළඳ අනුපාතය පිරිනීම යනු අපනයන ඒකකයක ආනයන කුය ගක්තිය පහළ යාමයි.
- පෙර ව්‍යුහට සාපේක්ෂව වෙළඳ අනුපාතයේ අගය අසු වීම මගින් වෙළඳ අනුපාතයේ පිරිනීම පෙන්වයි.

## වෙළඳ අනුපාතය පිරිනීම සිදු වන අවස්ථා

- ආනයන මිල ස්ථාවරව නිඩියදී අපනයන මිල පහළ යාම.
- අපනයන මිල ස්ථාවර නිඩියදී ආනයන මිල ඉහළ යාම.
- අපනයන මිල පහළ යාමන් ආනයන මිල ඉහළ යාමන් ඒකවර සිදු වීම.
- අපනයන මිල වැඩිවන වේගයට වඩා වැඩි වේගයකින් ආනයන මිල ඉහළ යාම.
- ආනයන මිල පහළයන වේගයට වඩා වැඩි වේගයකින් අපනයන මිල පහළ යාම.

## වෙළඳ අනුපාතය වාසිඩායක වන අවස්ථා

- ආනයන මිල ස්ථාවර නිඩියදී අපනයන මිල ඉහළ යාම.
- අපනයන මිල ස්ථාවර නිඩියදී ආනයන මිල පහළ යාම.
- ආනයන මිල පහළ යාම හා අපනයන මිල ඉහළ යාම ඒකවර සිදු වීම.
- අපනයන මිල පහළ යන වේගයට වඩා වැඩි වේගයකින් ආනයන මිල පහළ යාම.
- ආනයන මිල ඉහළ යන වේගයට වඩා වැඩි වේගයකින් අපනයන මිල ඉහළ යාම .

## ❖ වෙළඳ ගේජය

වෙළඳ ගේජය යනු ගෙවුම් ගේජ ලේඛනයක භාණ්ඩ ගිණුමේ ගේජය (භාණ්ඩ අපනයන ඉපයුම් සහ භාණ්ඩ ආනයන වියදුම් අතර වෙනස) වේ.

ආනයන, අපනයන පරිමාවේ වෙනසක් සිදු නොවේ යැයි උපකල්පනය කළ විට වෙළඳ අනුපාතය පිරිනීම වෙළඳ ගේජය කෙරෙන් අනිතකර වේ.



## 2) ආදායම් වෙළඳ අනුපාතය (ආනයන ගෙවීමෙන්)

අපනයන ඉපයුම් වල ආනයන කුය ගෙවීමිය වේ. එහම් අපනයන වට්ටිනාකම් මෙටෙ ගත හැකි ආනයන ඒකක ප්‍රමාණයයි.

ආදායම් වෙළඳ අනුපාතයට අපනයන මිල මෙන්ම අපනයන ප්‍රමාණයද සැලකිල්ලට ගන්නා බව පෙනේ. එබැවින් එය පහත පරිදිද සේවිය හැකිය.

අපනයන වට්ටිනාකම් ද්‍රේගකය

$$\text{ආදායම් වෙළඳ අනුපාතය} = \frac{\text{අපනයන වට්ටිනාකම් ද්‍රේගකය}}{\text{ආනයන මිල ද්‍රේගකය}} \times 100$$

අපනයන මිල ද්‍රේගකය × අපනයන පරිමා ද්‍රේගකය

$$\text{ආදායම් වෙළඳ අනුපාතය} = \frac{\text{අපනයන මිල ද්‍රේගකය}}{\text{ආනයන මිල ද්‍රේගකය}} \times 100$$

## ශ්‍රී ලංකාවේ ආනයන අපනයන සංයුතිය

### ❖ ශ්‍රී ලංකාවේ ආනයන සංයුතිය.

ශ්‍රී ලංකාවේ ආනයන භාණ්ඩ ව්‍යුහය ප්‍රධාන තොටස් හතරකි.

- I. පාරිභෝගික භාණ්ඩ
- II. අන්තර් භාණ්ඩ
- III. ආයෝජන භාණ්ඩ
- IV. වර්ග තොකළ භාණ්ඩ



	2018		2019	
	වට්හාකම එ.ප්. බොල් මලියන	දායකත්වය	වට්හාකම එ.ප්. බොල් මලියන	දායකත්වය
පාරිභෝගික හාන්සි	4,979.70	22.4	3,956.50	19.8
ආහාර හා පාන වර්ග	1,606.10	7.2	1,426.90	7.2
සහල්	106.8	0.5	12.8	0.1
සීනි හා රසකැවලි	249.7	1.1	201.2	1
කිරි නිෂ්පාදිතය	332.3	1.5	311.9	1.6
පරිප්පු	78.6	0.4	79.9	0.4
වෙනත්	838.7	3.8	821.2	4.1
ආහාර තොටන පාරිභෝගික හාන්සි	3,373.60	15.2	2,529.60	12.7
පොදුගලික රට්වාහන	1,573.50	7.1	815.7	4.1
බෙහෙත් හා මාශධිය නිෂ්පාදිත	532	2.4	552.6	2.8
ගෙහ උපකරණ	232.2	1	206.6	1
රේඛිපිළි හා උපාංග	310.3	1.4	275.1	1.4
වෙනත්	725.6	3.3	679.1	3.4
අන්තර් හාන්සි	12,488.00	56.2	11369.6	57
ඉන්ධන	4151.9	18.7	3891.6	19.5
රේඛිපිළි හා රේඛිපිළි උපාංග	2858.5	12.9	2909.4	14.6
දියමන්ති ,අගනා ගල් හා ලේඛන වර්ග	572.7	2.6	201.4	1
ර්සායනික නිෂ්පාදිත	904.2	4.1	831.5	4.2
නිරිණ හා ඉරිණ	373.5	1.7	346.6	1.7
පොහොර	261.6	1.2	221.4	1.1
අනෙකුත් අන්තර් හාන්සි	3365.6	15.1	2967.9	14.9
ආයෝජන හාන්සි	4690.4	21.1	4602.6	23.1
ගොඩනැගිලි දුවස	1524.5	6.9	1508.7	7.6
ප්‍රවාහන උපකරණ	668.1	3	596.6	3
යන්ත්‍ර සූත්‍ර හා උපකරණ	2491.6	11.2	2489.7	12.5
අනෙකුත් ආයෝජන හාන්සි	6.1	0.03	7.6	0.04
වර්ග තොටන ආනයන	74.6	0.3	8.3	0.04
මුළු ආනයන	22,232.70	100	19931.1	100

කාණ්ඩය	2018		2019	
	වටේනාකම එ.ප්. බොල් මිලයන	දායකත්වය %	වටේනාකම එ.ප්. බොල් මිලයන	දායකත්වය %
කෘෂිකාර්මික අපනයන	2,579.30	21.7	2,461.90	20.6
තේ	1,428.50	12	1,346.40	11.3
රබර්	31.6	0.3	24.2	0.2
පොල්	311	2.6	329.5	2.8
කුලුබඩු	360.2	3	312.5	2.6
එළවුන්	28.2	0.2	32	0.3
සකස් තොකල දුම්කොල	35.6	0.3	34.7	0.3
සුළු කෘෂිකාර්මික නිෂ්පාදිත	118.4	1	120	1
මුහුද ආහාර	265.8	2.2	262.5	2.2
කාර්මික අපනයන	9,258.20	77.9	9,426.30	78.9
රේඛිපිළි හා අගෙලුම්	5,317.70	44.7	5,596.50	46.9
රබර් නිෂ්පාදිත	875.3	7.4	866.1	7.3
බනිජ තෙල් නිෂ්පාදිත	622.1	5.2	521.1	4.4
මැණිය් , දියමන්ති හා ස්වර්ණාහරණ	278	2.3	305.7	2.6
ආහාර , පාන වර්ග හා දුම්කොල	462.3	3.9	447	3.7
යන්තු සූතු හා යාන්ත්‍රික උපකරණ	434.8	3.7	400	3.3
මුද්‍රණ කර්මාන්තය ආණිත නිශ්පාදිත	31.7	0.3	48.3	0.4
ප්‍රවාහන උපකරණ	120.3	1	145.9	1.2
සම් භාණ්ඩ , සංවාරක භාණ්ඩ හා පාවහන්	147.7	1.2	102.9	0.9
පිශෙන් මැටි නිෂ්පාදිත	31.3	0.3	30.1	0.3



අනෙකුත් කාර්මික අපනයන	937.1	7.9	962.8	8.1
බනිජ අපනයන	34.4	0.3	33.9	0.3
වර්ග නොකළ අපනයන	17.8	0.1	17.9	0.2
මුළු අපනයන	11,889.60	100	11,940.00	100
වාර්ෂික සාමාන්‍ය විශිෂ්ටය අනුපාතිකය	162.54		178.78	

ප්‍රධාන කාණ්ඩ අනුව ආනයන සංයුතියේ උපනතිය.

	<u>1977</u>	<u>2019</u>
පාරිභෝගික භාණ්ඩ	42%	20.6%
අන්තර් භාණ්ඩ	45%	78.9%
ආයෝජන භාණ්ඩ	12%	0.3%

### ❖ ශ්‍රී ලංකාවේ අපනයන සංයුතිය

ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ ව්‍යුහය ප්‍රධාන කොටස් හතරකි.

- කෘෂිකාර්මික අපනයන
- කාර්මික අපනයන
- බනිජ අපනයන
- වර්ග නොකළ අපනයන



ප්‍රධාන කාණ්ඩ අනුව අපනයන සංග්‍රහීයේ උපනතිය

	1977	2019
කෘෂිකාර්මික අපනයන	79%	20.6%
කාර්මික අපනයන	14%	78.9%
බතිප්‍රමාද අපනයන	5%	0.3%
ව්‍යෝ නොකළ අපනයන	2%	0.2%



## 10. ගෙවුම් ගේප ලේඛනය

ගෙවුම් ගේප ලේඛනය යනු ව්‍යුහයක කාලපරිච්ඡයක් තුළ රටක් විසින් සෙසු ලෝකය සමග කරන ලද ආර්ථික ගනුදෙනු හේතුවෙන් වෙනත් රටවලින් ලැබෙන විදේශ මූදල් හා විදේශ රටවලට ගෙවන විදේශ මූදල් හා ඒවා අතර වෙනස තුළනය කරන ආකාරය දක්වන ලේඛනයයි

- එමගින් කිසියම් රටක නේවාසිකයන් හා අනේවාසිකයන් අතර සිදු වන සියලු ම ආර්ථික ගනුදෙනු කුමානුකුලව ද්වීතීව සටහන් මූලධර්මය මත සටහන් කෙරේ
- ගෙවුම් තුළන ලේඛනයක ඇතුළත් කරන ගනුදෙනු වාර්තා කිරීමේ දී අනුගමනය කරන මූලික සම්මතය වනුයේ සෑම ගනුදෙනුවක් ම එක හා සමාන වටිනාකමින් දෙනැනක සටහන් කළ යුතු විමයි
- මෙම ගනුදෙනු සටහන් කිරීමේදී සෑම ගනුදෙනුවක ම වටිනාකම හර අයයක් සහ බැර අයයක් වශයෙන් නිර්ද දෙකක සටහන් කළ යුතු අතර බැර වටිනාකම (+) ලකුණාන් සහ හර වටිනාකම (-) ලකුණු සටහන් කළ යුතු වේ
- මෙමෙස ගෙවුම් තුළන ලේඛනයේ ඇතුළත් සියලුම ගනුදෙනු සමාන අයයකින් බැර නිරුවක සහ හර තිරුවක සටහන් කළ විට සියලුම ගණුදෙනු වල ඉදෑද ගේපය ඉහළ අයයක් ගති. ලේඛනය සෑමවිටම තුළනය වේ යනුවෙන් අදහස් වන්නේ මෙයයි
- ගෙවුම් තුළන ලේඛනයේ හර සහ බැර අයයන් වෙන් වෙන්ව සටහන් කිරීමේදී මූලධර්ම දෙකක් අනුගමනය කළ යුතුය
  
- ✓ හාන්ඩයක්, සේවාවක්, වත්කමක් තම රටට වෙනත් රටකට බැහැර වන විට එම අයිතිමයේ වටිනාකම බැර වටිනාකමක් මෙස සටහන් කළ යුතු වේ.
  - නිදුසුන්: ශ්‍රී ලංකාවේ ඇගුලුම් අපනයනය කළ විට එම වටිනාකම ජ්‍යෙෂ්ඨ ප්‍රාග්ධන නිශ්චිත ප්‍රාග්ධනයක් මෙස ඇතුළත් කළ යුතු වේ
  
- ✓ හාන්ඩයක් සේවාවක් වත්කමක් තම රටට වෙනත් රටකින් ලැබෙන විට එම අයිතිමයේ වටිනාකම හර වටිනාකමක් මෙස සටහන් කළ යුතු වේ
  - නිදුසුන්: ශ්‍රී ලංකාවට මැදුපොරුදිග රටකින් බනිජ තෙල් ආනයනය කළ විට එම වටිනාකම ජ්‍යෙෂ්ඨ නිශ්චිත හර සටහනක් මෙස ඇතුළත් කළ යුතු වේ
  
- ගෙවුම් තුළන ලේඛනයක ඇතුළත් කරන ගනුදෙනු පස් වැදුරුවම් වේ
  - 1) හාන්ඩ සහ සේවා අපනයනය කිරීම සහ ආනයනය කිරීමට අදාළ ගනුදෙනු
  - 2) ආදායම් ලැබීම හා ගෙවීම ආක්‍රිත ගනුදෙනු
  - 3) වත්කම්, දිනය, තසාග වැනි දැන පිළිබඳව ඒකපාර්ශ්වීයව සිදුවන ගනුදෙනු
  - 4) නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම් නිමිකර ගැනීම හා විකිණීම ආක්‍රිත ගනුදෙනු
  - 5) මූල්‍ය වත්කම් නිමිකර ගැනීම හා විකිණීම ආක්‍රිත නුදෙනු



➤ ගෙවුම් තුන ලේඛනයේ නව ආකෘතියට අනුව ප්‍රධාන ගිණුම් තුනකි

- I. ජ්‍යෙෂ්ඨ ගිණුම
- II. ප්‍රාග්ධන ගිණුම
- III. මූල්‍ය ගිණුම

➤ ජ්‍යෙෂ්ඨ ගිණුම නැවත ප්‍රධාන කොටස් තුනකි, ඒවා නම්

- භාණ්ඩ භා සේවා ගිණුම
  - භාණ්ඩ ගිණුම
  - සේවා ගිණුම
- ප්‍රාථමික ආදායම ගිණුම
- ද්විතීක ආදායම ගිණුම

## I. ජ්‍යෙෂ්ඨ ගිණුම / වර්තන ගිණුම

ජ්‍යෙෂ්ඨ ගිණුම යන කිසියම් කාල පරිවිශේෂයක් තුළ රටක හේවාසිකයන් සහ අහේවාසිකයින් අතර සිදු වන භාණ්ඩ භා සේවා, ප්‍රාථමික ආදායම භා ද්විතීක ආදායම යන ප්‍රවාහයන් ඇතුළත්වන ගිණුම ය මෙය උප ප්‍රධාන ගිණුම් තුනකින් සමන්වත වේ

1. භාණ්ඩ භා සේවා ගිණුම
2. ප්‍රාථමික ආදායම ගිණුම
3. ද්විතීයික ආදායම ගිණුම

### 1. භාණ්ඩ භා සේවා ගිණුම

භාණ්ඩ භා සේවා නිෂ්පාදන ත්‍රියාවල පුත්තිලෝකක් ලෙස හේවාසිකයන් භා අහේවාසිකයන් අතර සිදු වන භාණ්ඩ භා සේවා ආනයන අපනයන ඇතුළත් වන ගිණුමයි

මෙම උප ගිණුම් දෙකක් අතර

#### 1) භාණ්ඩ ගිණුම / වෙළඳ ගිණුම

ලෝකයේ එක් රටක් සෙසු රටවල් සමග සිදු කරන භාණ්ඩ අපනයන භා ආනයනය පිළිබඳව පිළිබඳව සටහන් කරන ගිණුම භාණ්ඩ ගිණුම හෙවත් වෙළඳ ගිණුම ලෙස හඳුන්වේ .

මෙම වෙළඳ ගිණුමේ මූල්‍ය නොවන රත්තන් පොදුගෙලික අංශයේ වටිනාකම් සන්නිධියක් ලෙස ලෙස සඳහන් වේ



මෙම වෙළඳ ගිණුමේ ගේෂය වෙළඳ ගේෂය ලෙස හඳුන්වයි. දුශී භාණ්ඩ ගිණුමේ ගේෂය ලෙස ද එය හඳුන්වයි.

### වෙළඳ ගිණුමේ සටහන් කරන ගෙවෙනු

- විදේශීය භාණ්ඩ අපනයනය හා ආනයනය
- සැකකීම සඳහා ගෙනෙන භාණ්ඩ ප්‍රති අපනයනය
- මූල්‍ය නොවන රන්

$$\text{වෙළඳ ගේෂය} = \text{භාණ්ඩ අපනයනය} - \text{භාණ්ඩ ආනයනය}$$

### නිදසුන් :

- 1) ශ්‍රී ලංකාවේ අඟලුම් සමාගමක් මිලියන 500 ක් වටිනා අඟලුම් තොගයක් අපනයනය කිරීම
- 2) ජ්‍යානයේ මෝටර් රථ සමාගමකින් මිලියන බුහක් වටිනා මෝටර් රථ ආනයනය කිරීම

මෙම නිදසුන සම්බන්ධ කරගතු අනුව භාණ්ඩ ගිණුමට අභ්‍යන්තර් වේ

$$\text{වෙළඳ ගේෂය} = \text{භාණ්ඩ අපනයනය} - \text{භාණ්ඩ ආනයනය}$$

$$- 500 = (\text{අඟලුම් අපනයනය}) 500 - (\text{අඟලුම් ආනයනය}) 1000$$

වෙළඳ ගිණුමේ ගේෂය අවිරක්තයක් හෝ නිගයක් හෝ විය හැකිය ඉහත නිදසුන අනුව වෙළඳ වෙළඳ ගිණුමේ ගේෂය සහා අයකි

### 2) සේවා ගිණුම

අන්තර්ජාතික වෙළඳාමේ දී රටන් අනෙකුත් රටවල් සමග සාධක නොවන සේවා සඳහා කරනු ලබන වියදුම් සහ ලැබෙන ආදායම් සටහන් කරන ගිණුම සේවා ගිණුම වෙයි



සේවා ගිණුමට පහත සඳහන් සංරච්චක අයන් වේ

- සංචාරක සේවා
- මුහුදු ප්‍රවාහන
- ගුවන් ප්‍රවාහනය
- මූල්‍ය සේවා
- විදුලි සංදේශ සේවා
- රක්ෂණා සේවා

**සේවා ගිණුමේ ගේජය = සේවා අපනයන ආදායම - සේවා ආනයන වියදම**

- සේවා ගිණුමේ ගේජය අනිරික්තයක් + හෝ නිගයක් - විය හැකිය

හාන්ඩ් ගිනුමේ ගිනුමේ ගේජය සේවා ගිණුමේ ගේජය ගැපැපීමෙන් හාන්ඩ් හා සේවා ගිනුමේ ගේජයය ලැබේ

**හාන්ඩ් හා සේවා ගිනුමේ ගේජය = හාන්ඩ් ගිණුමේ ගේජය + සේවා ගිණුමේ ගේජය**

## 2. ප්‍රාථමික ආදායම ගිණුම

ප්‍රාථමික ආදායම ගිණුමට ඇතුළත් වන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය ආගුයෙන් පැහැරි පොලී, වැටුප් හා මූල්‍ය වන්කම් ආයෝජනයෙන් උපයාගන්නා ලාභාංශ ආදියයි. සාරාංශ ලෙස නිෂ්පාදන සහ එම ගෙවීම් ආභිත ගේජයන් ය

ප්‍රාථමික ආදායම ගිණුමට ඇතුළත් කරන ගනුදෙනු

- සේවක වැටුප්
- ආයෝජන ආදායම
- නිෂ්පාදනය මත අයකරු බෙන බද සහ සහනාධාර
- නිශ්පාදනය නොකළ මූල්‍යය නොවන ස්වභාවික සම්පත් බද දීමෙන් උපයා ගෙන බෙන බද කුලී, පුරස්කාර, සන්නම්, ස්වාධිකාර, වර්ලත් බලපත්‍ර ආදියෙන් උපයා ගන්නා ආදායම්

**ප්‍රාථමික ආදායම ගිණුමේ ගේජය = විදේශ සාධක ලැබීම් - විදේශ සාධක ගෙවීම්**



### නිදහස් :

- 1) ශ්‍රී ලංකාවේ විදේශීය රටවලින් බොගන් බඩා ගත් නාය සඳහා වාර්ෂික පොලියන 500 ක් ගෙවීම
  - 2) ශ්‍රී ලංකික සමාගමක් මාලදිවයිනේ අරගලුම් අරගලුම් කමිභලක ආයෝජනයෙන් මිලයන 300 ක් ලැබා ගැනීම
- මෙම නිදහස් සම්බන්ධ ගනුදෙනු ගෙවුම් තුළන ලේඛනයේ ප්‍රාථමික ආදායම ගිණුමට අතුලත් වේ
- ප්‍රාථමික ආදායම ගිණුමේ ගේෂය = විදේශ සාධක ලැබීම් - විදේශ සාධක ගෙවීම්**

$$- 200 = 300 - 500$$

### 3. ද්වීතීක ආදායම ගිණුම

ද්වීතීක ආදායම ගිණුම යටතට ගැනෙන්නේ තේවාසිකයන් සහ අනේවාසිකයින් අතර සිදුවන රාජ්‍ය සහ පෞද්ගලික යන සියලුම ජ්‍යෙෂ්ඨ ප්‍රාගමන්ය.

සංතුම ප්‍රධාන කොටස් දෙකකි

1. පෞද්ගලික සංතුම
2. නිල සංතුම

**ගිණුමේ ගේෂය = විදේශ සංතුම ලැබීම් - විදේශ සංතුම ගෙවීම්**

### නිදහස් :

- 1) මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලංකිකයන් තම ගුනින්ට මිලයන 1500 ක ප්‍රේෂණ වශයෙන් වාතිප බැංකුව වෙත එවීම
  - 2) ශ්‍රී ලංකාවේ වින ජාතිකයන් තම ගුනින් වෙත මිලයන 500ක ප්‍රේෂණ විනයේ බැංකුවක් වෙත යැවීම
- ගිණුමේ ගේෂය = විදේශ සංතුම ලැබීම් - විදේශ සංතුම ගෙවීම්**

$$1000 = 1500 - 500$$

ගෙවුම් තුළන ලේඛනයෙහි ජ්‍යෙෂ්ඨ ප්‍රාගමන් අතුලත් භාණ්ඩ හා සේවා ගිණුමේ ගේෂය, ප්‍රාථමික ආදායම ගිණුමේ ගේෂය, ද්වීතීක ආදායම ගිණුමේ ගේෂය, ගැලපීමෙන් ජ්‍යෙෂ්ඨ ගිණුමේ ගේෂය ලැබේ



භාණ්ඩ හා සේවා ගිණුමේ ගේෂය	xxx
ප්‍රාථමික ආදායම් ගිණුමේ ගේෂය	xxx
ද්‍රව්‍යීක ආදායම් ගිණුමේ ගේෂය	xxx
ඡන්ගම ගිණුමේ ගේෂය	xxx

	හර	බටර	ගේෂය
භාණ්ඩ හා සේවා ගිණුමේ ගේෂය	500	1000	-500
ප්‍රාථමික ආදායම් ගිණුමේ ගේෂය	300	500	-200
ද්‍රව්‍යීක ආදායම් ගිණුමේ ගේෂය	1500	500	500
ඡන්ගම ගිණුමේ ගේෂය			-200

### ඡන්ගම ගිණුමේ හිගය අඩු කර ගැනීමට යෝජනා

- අපනයන පුළුල් කිරීම
- විදේශ සේවා හියක්ති අවස්ථා ඇති කිරීම
- අපනයන විවිධාජිකරණය
- විදේශ ණය කළමනාකරණය කිරීමෙන් පොලී ගෙවීම් අඩුකර ගැනීම
- ආනයන ආද්‍යෙන ප්‍රතිපත්ති



## II. ප්‍රාග්ධන ගිණුම

නිෂ්පාදනය නොක මූල්‍ය නොවන වත්කම් ආක්‍රිතව නේවාසිකයන් සහ අනේවාසිකයින් අතර සිදුවන ගනුදෙනු ප්‍රාග්ධන ගිණුමේ හර බැර ලෙස සටහන් වෙයි

(මූල්‍ය වත්කම් මූල්‍ය ගිණුම තුළ අනුළත් වන අතර නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම් ප්‍රාග්ධන ගිණුමේ සටහන් කරනු ලැබේ)

### ➤ ප්‍රාග්ධන ගිණුමට අයතුවත් කරන ගනුදෙනු

- 1) ප්‍රාග්ධන සංක්‍රාම
- 2) නිශ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම් මිලදී ගැනීම හා විකිණීම

නිෂ්පාදනය නොකළ නොකළ මූල්‍ය වත්කම් කිහිපයක් පහත දැක්වේ

- බලපත්‍ර
- බදු ගිවිසුම්
- සන්නම්
- කිරීතිනාමය විකිණීම / මිලදී ගැනීම
- තානාපති කාර්යාලයකට ඉඩම් විකිණීම
- ජ්‍යෙෂ්ඨත්තර ආයතන / රජයෙන් ලබාදෙන ප්‍රධාන
- ජ්‍යෙෂ්ඨ බලපත්‍ර (ස්වාධීකාරී අධිකිය )
- පුරුෂ්කාර

## III. මූල්‍ය ගිණුම

ගෙවුම් තුන ලේඛයේ අවසාන උප ගිණුම මූල්‍ය ගිණුමයි

නේවාසිකයින් සහ අනේවාසිකයින් අතර සිදුවන මූල්‍ය වත්කම් හා වගකීම් ආක්‍රිත ගනුදෙනු මූල්‍ය ගිණුමේ වාර්තා කෙරේ

කාර්යාත්මක ස්වර්ශපය මත මූල්‍ය ගිණුමේ ගනුදෙනු ප්‍රධාන වගයෙන් කොටස් පහකට බෙදිය හැකිය. එවා නම්,

- 1) සංප්‍රේ ආයෝජන
- 2) කළම ආයෝජන
- 3) මූල්‍ය ව්‍යුහ්පත්තන



- 4) වෙනත් ආයෝජන
- 5) විදේශ සංවිත වත්කම්
  - මූල්‍ය රන්
  - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකම්
  - සාමාජික රට සතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංවිත පහසුකම්
  - විදේශ විනිමය ගේෂ
  - විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු

## ❖ ගෙවුම් තුළන අසමතුලිතතා

කිසියම් රටක ගෙවුම් තුළන ලේඛනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රාග්ධන ගිණුමේ සහ ප්‍රාග්ධන ගිණුමේ ගේෂ වල එකතුව එම රට අවශේෂ ලේඛනය සමග ගුද්ධ නාය හිමියෙක්ද (ගෙවුම් තුළන අතිරික්තයක්) නැතහොත් ගුද්ධ නායගැනීයයෙක්ද (ගෙවුම් තුළන හිගයක්ද) යන්න පෙන්නුම් කරයි

දේශීන්ව සටහන් මූලධර්මය අනුව ජ්‍යෙෂ්ඨ ප්‍රාග්ධන ගිණුමේ ගේෂ වල එකතුව මූල්‍ය ගිණුමේ ගේෂයට සමාන විය යුතු අතර, කිසියම් සංඛ්‍යානමය වර්දක් නිසා අසමානතාවක් හටගන හොත් “ගුද්ධ වරදීය හා අත්හැරීම්” යන අයිතමය යොදා ගනිමන් එම සමානත්වය ඇති කෙරේ.

දේශීන්ව සටහන් මූලධර්මය අනුව අවසානයේ හර සටහන් වල එකතුව බැර සටහන් වල එකතුවට සමාන වීමෙන් ගෙවුම් ගේෂය තුළනය වේ. නමුත් ගෙවුම් ගේෂයේ ජ්‍යෙෂ්ඨ ගිණුමේ සහ ප්‍රාග්ධන ගිණුමේ අන්තර්ගත ස්වායක්ත ගනුදෙනුවල සමස්ත ප්‍රතිඵලය සලකා බලා හිගයක් හෝ අතිරික්තයක් පිළිබඳ විගුහ කළ හැක

මූල්‍ය ගිණුම මගින් පෙන්වා දෙන්නේ රටක ගුද්ධ නාය හිමි බව හෝ ගුද්ධ නාය ගැනී බව මූල්‍යකරණය කෙරෙන ආකාරය යි.

ගෙවුම් තුළන ලේඛනයේ ලේඛනයේ එක් එක් ගිණුම වලට අයත් අයිතමයන් කළුපිත සංඛ්‍යාලේඛන ඇතුළත් කරපහත සටහනේ පැහැදිලි කර ඇත.

අයිතමය	බඡර	නර
<u>වෙළඳ ගිණුම</u>		
අපනයනය	1000	
ආනයනය		1300
මූල්‍ය නොවන රත්තන් ලැබීම	150	



<u>මුළු නොවන රත්නන් ගෙවීම</u>		200
<u>සේවා ගිණුම</u>		
ලැබීම්	800	
ගෙවීම්		<u>600</u>
හාන්ඩ් හා සේවා ගිණුමේ ගේජය		(150)
හාන්ඩ් හා සේවා ගිණුමේ ගේජය		
ලැබීම්	800	
ගෙවීම්		<u>1000</u>
ප්‍රාථමික ආදායම ගිණුමේ ගේජය		(200)
<u>ද්විතීක ආදායම් ගිණුම</u>		
සේවා නියුක්ති ප්‍රෝප්‍රෝ ලැබීම	1800	
සේවා නියුක්ති ප්‍රෝප්‍රෝ ගෙවීම		800
රජයේ සංක්‍රාම ලැබීම	<u>400</u>	
<u>ද්විතීක ආදායම් ගිණුමේ ගේජය</u>	<u>1400</u>	
ප්‍රංගම ගිණුමේ ගේජය	<u>1050</u>	

අයිතමය	බඩර	නර
<u>ප්‍රාග්ධන ගිණුම</u>		
ප්‍රාග්ධන ගිණුම - ලැබීම්	600	
ප්‍රාග්ධන ගිණුම - ගෙවීම්		300
ප්‍රාග්ධන ගිණුමේ ගේජය	300	
ප්‍රංගම හා ප්‍රාග්ධන ගිණුමේ ගේජය	1350	
<u>මුළු ගිණුම</u>		
සාප්‍ර ආයෝජන - වන්කම්	150	
සාප්‍ර ආයෝජන - වගකීම්		100
විවිධ ආයෝජන - වන්කම්	200	
විවිධ ආයෝජන - වගකීම්		150
අනෙක් ආයෝජන වන්කම්	150	
අනෙක් ආයෝජන වගකීම්		50
සංවිත වන්කම් (ගුද්ධ)	250	
<u>මුළු ගිණුමේ ගේජය</u>	<u>450</u>	



ඉහත කල්පන ගෙවුම් තුළන ලේඛනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රාග්ධන ගිණුමේ ගේෂය රුපියල් මිලියන 1350 ක් වන අතර, මුළු ගිණුමේ ගේෂය රුපියල් මිලියන 450 ක් වේ. ද්වීන්ව සටහන් මුළයේමය අනුව ඉහත ගේෂ දෙක සමාන විය යුතුය. මේ නිසා ගුද්ධ වැරදිම් හා අන්හැරීම් රුපියල් මිලියන 900 ක් ලෙස ගෙන ඉහත ගේෂ දෙක සමාන කළ හැකිය.

ශ්‍රී ලංකාවේ ගෙවුම් ගේෂ අසමතුලිතතා හඳුනා ගනිමින් ඒ සඳහා විසඳුම් හා ක්‍රියාමාර්ග යොෂනා කිරීම.

වර්ෂය	භාණ්ඩ සහ සේවා ගිණුමේ ගේෂය	ප්‍රාථමික ආදායම් ගිණුමේ ගේෂය	ද්විතීයික ආදායම් ගිණුමේ ගේෂය	ජ්‍යෙෂ්ඨ ප්‍රාග්ධන ගිණුමේ ගේෂය	ජ්‍යෙෂ්ඨ ප්‍රාග්ධන ගිණුමේ ගේෂය	මුළු ගිණුමේ ගේෂය	සමස්ත ගිණුමේ ගේෂය
2012	-8155	-1219	5392	-3982	130	4263.4	151.2
2013	-6429	-1817	5639	-2540.6	71	30637	958.4
2014	-6407	-1808	6227	-1987.7	58.3	-1536.1	1369
2015	-6063	-2013	6193	-1882.8	46.3	-2312.3	-1488.7
2016	-5994	-2202	6453	-1742.4	26	-2181.8	-500
2017	-6317	-2319	6326.6	-2309	10.9	-2122.8	2068.5
2018	-6577	-2385	6162.6	-2799	14.4	-3328.5	-1102.9
2019	-5148	-2462	5766	-1843	23		
2020	-5189	-2101	6207	-1083	28		

- ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රාග්ධන ගිණුමේ ගේෂය දීර්ශකාලීන නිගයක් පවතී.
- භාණ්ඩ ගිණුමේ ගේෂය ද (වෙළඳ ගේෂය) දීර්ශකාලීන නිගයක් පෙන්වුම් කරන අතර සේවා ගිණුමේ අනිරික්ෂයක් පෙන්වුම් කරයි.
- භාණ්ඩ හා සේවා ගිණුමේ ගේෂයේ පවතින නිගය පිළිබඳ දත්ත විශේෂීතායක් පහත දැක්වෙන සංඛ්‍යා ලේඛන වගුවෙන් ඉදිරිපත් කෙරෙයි.

වර්ෂය	භාණ්ඩ ගිණුමේ ගේෂය	සේවා ගිණුමේ ගේෂය	භාණ්ඩ සහ සේවා ගිණුමේ ගේෂය
2012	-9417	1262	-8155
2013	-7609	1180	-6429



2014	-8287	1880	-6407
2015	-8388	2325	-6063
2016	-8873	2879	-5994
2017	-9619	3303	-6317
2018	-10343	3766	-6577
2019	-7997	2849	-5148
2020	-6008	819	-5189

- පළමු වගුව මගින් ප්‍රාථමික ආදායම ගිණුමේ පවතින හිගය ඉහළ ඉහලයාම පෙන්වුම් කරන අතර එම හිගය ජ්‍යෙගම ගිණුමේ හිගය කෙරෙහි බලපා ඇත
- ද්වීතීක ආදායම ගිණුමේ ඉදෑද ගේෂය අතිරික්තයක් පෙන්වුම් කරන අතර එය කුම ක්‍රමයෙන් ඉහළ යාමක් පෙන්වුම් කරයි . එය ඉහළ යාම නිසා ජ්‍යෙගම ගිණුමේ හිගය අවශ්‍ය වෙයි.
- ගෙවුම් තුළන ලේඛනයේ ජ්‍යෙගම ගිණුමේ ගේෂය දීර්ශකාලීන හිගයක් පෙන්වුම් කරයි 1977 වර්ෂයේ දී පමණුක් ධින අයයක් ගෙන ඇති අතර ආර්ථිකය විවෘත විමත් සමග දීර්ශකාලීන හිගයක් පෙන්වුම් කරයි.
- ජ්‍යෙගම ගිණුමේ ගේෂය ලබා ගෙන්නේ වෙළඳ ගේෂය, සේවා ගේෂය, ප්‍රාථමික ආදායම ගිණුමේ ගේෂය සහ ද්වීතීක ආදායම ගිණුමේ ගේෂය එකට ගැලපීමෙන්ය. ජ්‍යෙගම ගිණුමේ ගේෂය හිගය නීව වීමට වෙළඳ ගේෂය සහ ප්‍රාථමික ආදායම ගිණුමේ ගේෂය යාණා අයයක් ගැනීම හේතු වී ඇත.
- ගෙවුම් තුළන ලේඛනයේ අසමතුලිතතාව ලෙස හඳුන්වන්නේ සමස්ත ගේෂයේ හෝ අතිරික්තයක් හෝ පැවතීමයි.
- කිසියම් රටක ගෙවුම් තුළන ලේඛනයේ ජ්‍යෙගම ගිහුමේ සහ ප්‍රාග්ධන ගිණුමේ ගේෂ වල එකතුව එම රට අවශ්‍ය ලේඛනය සමග ඉදෑද ණය හිමියෙක්ද නැතහොත් ඉදෑද ණයගැනීයෙක්ද යන්න පෙන්වුම් කරයි.
- ගෙවුම් ගේෂයේ සමස්ත ගේෂය අතිරික්තයකට වඩා හිගයක් පෙන්වුම් කරන විට ආර්ථික වශයෙන් ඉතා ප්‍රබල ප්‍රතිච්චිත ඇති කරයි. එම නිසා ගෙවුම් ගේෂයේ කෙටිකාලීන හිගය පියවීමට අවධානය යොමු කළ යුතු වේ .
- කෙටිකාලීනව හිගය පියවන්නේ කෙසේද යන්න කෙටිකාලීන මූල්‍යනය කිරීම ලෙස හඳුන්වයි .

කෙටිකාලීන මූල්‍යනය කිරීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග කිහිපයක් පහත දැක්වේ.

- විදේශ සංචිත යොදා ගැනීම
- ජාත්‍යන්තර මූල්‍ය අරමුණලෙන් සම්පස්ට් නාය ලබා ගැනීම
- වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් කෙටිකාලීන අරමුණල් ලබා ගැනීම

දීර්ශකාලීන හිගයක් පවතින විට ඒ සඳහා දියිරිපත් කළ හැකි විසඳුම් පහත දැක්වේ.



- අපනයන විවිධාංගිකරණය
- සැප්ත්‍ර විදේශ ආයෝජන දීර්ඝත් කිරීම
- සාම්ප්‍රදායික අපනයන දීර්ඝත් කිරීම
- අපනයන ප්‍රවර්ධන කළුප පිහිටුවීම
- විදේශ රටවල් සමග ගිවිසුම්වලට එළඟීම
- විනිමය අනුපාතිකය ක්ෂය විමට ඉඩ හැරීම හෝ අවප්‍රමාණය කිරීම
- දේශීය උද්ධමනය පාලනය කොට අපනයන වල තරගකාරීන්වය නෙත නැංවීම
- ආනයන ආදේශන කර්මාන්ත වැඩිදියුණු කිරීම
- අත්‍යවශ්‍ය ආනයනය හැර අවශ්‍ය ආනයනය අධ්‍යාය්‍යමන් කිරීම

➤ විදේශ සම්පත් පරතරය හා විදේශ වත්කම් වල ආනයන ගකයනාව වෙනස් වූ ආකාරය

#### විදේශ සම්පත් පරතරය

නිශ්චිත කාලවිපද්‍යක් තුළ ආර්ථිකයට ගෘෂණ සියලු විදේශ ලැබීම හා ආර්ථිකයෙන් බැහැරව ගෘෂණ සියලු විදේශ ගෙවීම අතර වෙනසයි.

#### ❖ විදේශ ලැබීම්

- 1) අපනයන
- 2) සේවා ලැබීම්
- 3) ප්‍රාථමික ආදායම් ලැබීම්
- 4) දේශීයික ආදායම් ලැබීම්

#### ❖ විදේශ ගෙවීම්

- 1) ආනයන ගෙවීම්
- 2) සේවා ගෙවීම්
- 3) සාධක ආදායම් ගෙවීම්
- 4) ණය ආපසු ගෙවීම්
- 5) ආයෝජන ගෘෂණ යාම්
- 6) වාණිජ බැංකු වල ගෙවීම්
- 7) පොදුගෙවික ප්‍රග්ධන සංක්‍රාම ගෙවීම්



විදේශ සම්පත් පර්තරය = විදේශ ලක්මේ - විදේශ ගෙවීම්

➤ විදේශ සම්පත් පර්තරය සහ අගයක් ගැනීමට හේතු

- 1) අපනයන වලට සාපේක්ෂ ආනයන වැඩි වීම.
- 2) ප්‍රාථමික ආදායම ලක්මේ වලට සාපේක්ෂව ප්‍රාථමික ආදායම ගෙවීම් වැඩි වීම.
- 3) නාය ආපසු ගෙවීම් වැඩි වීම.
- 4) වාණිජ බැංකු විදේශ රට වලට කරන ගෙවීම් ප්‍රමාණය වැඩි වීම.

➤ විදේශ සම්පත් පර්තරයේ සහා අගයක් පැවතීම ආර්ථිකය මත අයි කරන ප්‍රතිච්චාක

- 1) විදේශ වත්කම් ප්‍රමාණය අඩු වීම.
- 2) විදේශ නාය ගැනීම වැඩි වීම.
- 3) මුදල් විදේශ අගය පහළ යාම.
- 4) මුදල් සැපයුම අඩු වීම.
- 5) විදෙශ නාය සේවාකරණ ගෙවීම් ඉහළ යාම.
- 6) ජාත්‍යන්තර නාය පාෂයකට අඩු වීම.

➤ විදේශ සම්පත් පර්තරය පියවා ගන්නා ආකාරය.

- 1) කෙටි කාලින නාය ලබා ගැනීම.
- 2) නාය සැපයුම් කරුවන්ගෙන් නාය ගැනීම.
- 3) බැංකු නාය ලබා ගැනීම.
- 4) ජාත්‍යන්තර මූලය අරමුදුලින් නාය ලබා ගැනීම.

ශ්‍රී ලංකාව පහළ ආදායම් බෙන රටවල් වර්ගීකරණයෙන් ඉහළ මධ්‍ය ආදායම් බෙන රටක් ලෙස නම් කිරීමෙන් පසු ලංකාවට ලැබෙන සහන හා පුද්‍රන සීමා වී ඇත. එම නිසා විදේශ නාය ලබා ගැනීමට සිදු වීමෙන් නාය පිරිවැය අධික වීමක් දක්නට ලැබේ.

❖ විදේශ වත්කම්

විදේශ වත්කම් හිමිකාරිත්වය

- මහ බැංකුව සතු විදේශ වත්කම්
- රජය සතු විදේශ වත්කම්



- තැම්පත භාරගත්නා ආයතන සතු විදේශ වත්කම්

මහ බැංකුව හා රජය සතු විදේශ වත්කම් නිල විදේශ වත්කම් ලෙස හඳුන්වයි. මහ බැංකුව, රජය හා තැම්පත භාරගත්නා ආයතන සතු විදේශ වත්කම් දළ මූල්‍ය විදේශ වත්කම් ලෙස හඳුන්වයි.

### ❖ විදේශ වත්කම් පැවතීමේ වැදුගත්කම

- 1) මුදල් විදේශ අයය ස්ථාවරව පවත්වා ගැනීමට හැකි විම.
- 2) මුදල් සැපයුම තිර්ණය කිරීමට
- 3) ගෙවුම් ගෙවුම් හිගය පියවා ගැනීමට
- 4) විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට
- 5) ආනයන ගක්ෂනාව පිරික්සීමට
- 6) මුළු අධිකාරියට විදේශ විනිමය වෙළදපොලට බලපෑම කිරීමේ හැකියාව තිර්ණය කිරීමට.

### ❖ විදේශ වත්කම් වල ආනයන ගක්ෂනාව

පවතින විදේශ වත්කම් වලින් කොපමතා මාස ගණනක් ඉදිරියට ආනයන හැකියාවක් තිබේද යන්න ආනයන ගක්ෂනාවයි.

$$\text{විදේශ වත්කම් වල ආනයන ගක්ෂනාව} = \frac{\text{විදේශ වත්කම් ප්‍රමාණය}}{\text{වාර්ෂික ආනයන වට්නාකම}} \times 12$$

### ➤ විදේශ ආයෝජන රටක ආර්ථිකයට බලපාන ආකාරය

විදේශ ආයෝජන යනු,

රටක් ආයතනයක් හෝ පුද්ගලයක් හෝ වෙනත් රටක මුළු වත්කම් මිලදී ගැනීම හෝ තම ව්‍යාපාර බිජි කිරීම සහ පවත්නා ව්‍යාපාර වල කොටස් වැඩි සංඛ්‍යාවක් මිලදී ගැනීම.

විදේශ ආයෝජන වර්ගීකරණය

- I. සෘප්‍ර විදේශ ආයෝජන
- II. කළම විදේශ ආයෝජන

### I. සෘප්‍ර විදේශ ආයෝජන

සෘප්‍ර විදේශ ආයෝජන යනු,



කිසියම් ප්‍රතිලාභයක් අපේක්ෂාවන් විදේශීය රටක එලඳායි මූර්ත වත්කම් අත්පත් කර ගැනීම.

ලදාහරණ;

කර්මාන්තගාලා පතල් ඉඩකඩම් ආදි වත්කම් විදේශ ආයෝජකයන් අත්පත් කර ගැනීම

### මෙත කාලීන ප්‍රවනතා

- පසුගිය වසර කිහිපය තුළ විදේශීය සංශ්‍රේෂ්‍ය ආයෝජන බලාපොරොත්තු මට්ටමට ඇතුළු වීම
- ආයෝජකයන්ගේ විශ්වාසය අඩුවීමට හේතුවක් ලෙස රට තුළ දේශපාලන සේවාවරයක් නොතිබේම නිසා ආයෝජන පහළ මට්ටමක පැවතීම
- මෙත වර්ෂවල අනුපාතිකය වැඩිවීමේ ස්වභාවයක් පෙන්නුම් කිරීම නිසා ත්‍රි ලංකාව අනුව අනෙකුත් නැගී එන ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වීම
- ආයෝජකයන්ගේ ඉගියෙන් වෙළඳපොල ආර්ථිකය තුළ ආයෝජනය කිරීමට මැලි වීම

### සංශ්‍රේෂ්‍ය ආයෝජනයේ නිතකර ප්‍රතිච්චාක

- විදේශ ආයෝජන තුළින් ගක්තිමත් වන ජාත්‍යන්තර සාධක සංවලනාව හේතුකොටගෙන සම්පත් බෙදායාමේ කාර්යක්ෂමතාවය ඉහළ යාම
- අමතර ජ්‍යෙෂ්ඨ ජ්‍යෙෂ්ඨානයන් රට තුළට ගෞ ඒම තුළින් සම්පත් පරිහරණය (ඉතුරුම්-ආයෝජන) පියවා ගැනීමට හැකි වීම
- විදේශ විනිමය පර්තරය පියවා ගැනීමට හැකිවීම (විදේශීය ලැබේ විදේශීය ගෙවී අපනයන පර්තරය)
- ගෙවුම් ගේෂ එයට පිළිතුරක් වීම
- ණාය බර ඉහළ නොයාම
- නව තාක්ෂණ්‍ය හා කළමනාකරණ්‍ය රටට බඩා ගත හැකි වීම

### සංශ්‍රේෂ්‍ය ආයෝජනයේ අනිතකර ප්‍රතිච්චාක

- ලාභාංග පොලී වශයෙන් විශාල මුදල් ප්‍රමාණයක් පිටර්ටට ඇදි යාම
- දේශීය ආර්ථික කටයුතු වලට අයහපත් බලපෑමක් අනිවීම
- ප්‍රාග්ධන සූක්ෂම නිෂ්පාදන ගිල්පිය කුම හාවිතය නිසා රැකියා අවස්ථා අනිමිවීම
- ස්වාභාවික සම්පත් අධි පරිහැළුප්‍රාන්යට ලක්වීම දේශීය කර්මාන්ත අඩ්පතා වීම
- රජයට ලැබෙන බද ආදායම නියම ලෙස නොලැබේ යාම
- දේශීය ආයෝජකයන් සඳහා අති මුදල් විදේශ ව්‍යාපාර වෙත ඇදි යාම
- දේශීය ව්‍යාපාරවල දක්ෂ සේවකයන් විදේශ ව්‍යාපාර කරා යාම



## II. කළම් ආයෝජන

කළම් ආයෝජන යනු,

මූල්‍ය ප්‍රතිලාභයක් අපේක්ෂාවන් විදේශීය ආයෝජකයන් වෙනත් රටක ව්‍යාපාරික සමාගම් කොටස් පිළිනපත් නායකර වාණිජ පත්‍රිකා ආදි මූල්‍ය වෙළඳපළ උපකරණ මිලදී ගැනීම

කළම් විදේශ ආයෝජන වල දී ආයෝජකයන්ට විදේශ ව්‍යාපාරයන්ගේ කළමනාකාරීන්වය, හිමිකම හෝ පාලනය පිළිබඳ හිමිකමක් නොලැබේ.

### මෙත කාලීන ප්‍රවනතා

- මෙත වර්ෂවල හිමිකම් කොටස් වෙත වූ විදේශීය ආයෝජන අඩවිමක් පෙන්වුම් කිරීම
- රටේ පවතින දේශපාලන අස්ථිරාවර්හාවය මත විදේශ අංශය කොටස් වෙළඳපෙළි ආයෝජනය කිරීම මන්දගාමී ස්වර්චපයක් දැක්වීම
- කොටස් වෙළඳපළ අස්ථිරාවර්හාවය දිගටම අඛණ්ඩව පැවතීම හෝතුවන් ආයෝජකයන් ආයෝජනයට මැලිවීම පෙන්වුම් කිරීම
- තුළ ලංකාවන් පිටත තේවාකියකන් විසින් තුළ ලංකාවේ ආයෝජන සිදු කරනු ලබන සීමා හා ක්‍රිං්කා ප්‍රජාත්වා කිරීම හරහා ජයේ ප්‍රතිපත්ති හා සමාගම්ව ආයෝජන ප්‍රතිපත්ති නැවත සමාලෝචනය කිරීම

### ❖ විදේශ විනිමය අනුපාතිකය තීරණය වන ආකාරය

#### ➤ විදේශ විනිමය වෙළඳපොල

විදේශ විනිමය ඉල්ලම්කරුවන් හා සැපයුම්කරුවන් විදේශ විනිමය නුවමාරු කරගන්නා විදේශ විනිමය අනුපාතිකයන් හා විදේශ විනිමය ප්‍රමාණයන් තීරණය කරගැනීමට සම්බන්ධ වන ආයතනික ව්‍යුහයන් විදේශ විනිමය වෙළඳපොල වේ.

#### ➤ විදේශ විනිමය වෙළඳපොලෙහි ත්‍රියාකාරී පාර්ශ්වයන්

- වාණිජ බැංකු
- විදේශ විනිමය තැරුවිකරුවන්



- ව්‍යාපාරීක ආයතන
- මහජැනික
- මහජනතාව
- ආණ්ඩුව

## ❖ විදේශ විනිමය අනුපාතිකය

දේශීය ව්‍යවහාර මුදල් ඒකකයක් විදේශ ව්‍යවහාර මුදල් ඒකක බවටත් විදේශ ව්‍යවහාර මුදල් ඒකකයක් දේශීය ව්‍යවහාර මුදල් ඒකක බවටත් පර්වර්තනය කරන අනුපාතිකය විදේශ විනිමය අනුපාතිකය යි.

විදේශ විනිමය අනුපාතිකය ප්‍රකාශ කළ හැකි ආකාර දෙකකි.

- 1) විදේශ ව්‍යවහාර මුදල් ඒකකයේ මිල දේශීය මුදලන් ප්‍රකාශ කිරීම. මෙය සාපු කියවීම ලෙසද හඳුන්වයි.
- 2) දේශීය මුදල් ඒකකයක මිල විදේශීය මුදල් ඒකකයකින් ප්‍රකාශ කිරීම. මෙය වතු කියවීම ලෙස හඳුන්වයි.

### විනිමය අනුපාත වර්ග

- I. ස්ථාවර විනිමය අනුපාතය
- II. පාවතා විනිමය අනුපාතය
- III. පාලිත නම්‍ය විනිමය අනුපාතය

#### I. ස්ථාවර විනිමය අනුපාතය

කිසියම් රටක මුදල් ඒකකයක් තවත් රටක මුදල් ඒකකයක් සමග නූත්‍රාරා වන අනුපාතය මූල්‍ය අධිකාරය විසින් තීරණය කොට නැවත වෙනස් කරන තුරු නොවෙනස්ව තබා ගන්නා විනිමය අනුපාතයයි.

#### ස්ථාවර විනිමය අනුපාත තුමසේ වාසි

- විනිමය සමපේක්ෂණ කියා අතුරුදුන්වීම.
- අපනයන හා ආනයන කරවන්ට නිදහස් වෙළඳාමේ නිරත විය හැකිය.
- ණයගැනී යන්ට හෝ නිමියන්ට අවාසියක් සිදු නොවීම .
- විනිමය අව්‍යානමක් නොමැති නිසා ආයෝජන හා දිගුකාලීන ප්‍රාග්ධන ප්‍රවාහ බෙරේයමන් වීම.
- විනිමය අනුපාතය වෙනස් නොවන නිසා උද්ධිමතනයට බලපෑමක් නැත.



## ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයේ අවාසි

- විනිමය සංවිත පවත්වා ගැනීමට සිදුවේ.
- විනිමය අනුපාතය අධි හෝ උග්‍ර තක්සේරු වේ.
- අයවැය හා මූල්‍ය ප්‍රතිපත්ති ස්වාධීනව ක්‍රියාත්මක කළ නොහැකි වේ.
- සංවිත ප්‍රමාණවත් නොවන විට දැඩි ආරක්ෂණාවාදී ක්‍රියාමාර්ග අනුගමනය කිරීම.

## II. නම්‍ය (පාවත්‍ය) විනිමය අනුපාතය

මූල්‍ය අධිකාරයේ කිසිදු මැදිහත් වීමක් නොමැතිව ඉල්ලම් සැපයුම් බලවේග අනුව රටක මුදල් ඒකකයක් තවත් රටක මුදල් ඒකකයක් සමග තුවමාරු වන අනුපාතය නිදහස් තීරණය වේමේ ක්‍රමය නම්‍ය විනිමය අනුපාතය ලෙස හැඳින්වේ.

## නම්‍ය විනිමය අනුපාත ක්‍රමයේ වාසි

- සංවිත පවත්වා ගැනීම අවශ්‍ය නොවන බැවින් ඒවා එලඟායි කටයුතු වලද විය හැකිය.
- විනිමය අනුපාතය අධි හෝ උග්‍ර තක්සේරු නොවේ.
- අයවැය හා මූල්‍ය ප්‍රතිපත්තිය ස්වාධීනව ක්‍රියාත්මක කළ නැකි වේ.
- ගෝලිය සම්පත් කාර්යක්ෂමතාව බෙදි යාම.

## නම්‍ය විනිමය අනුපාත ක්‍රමයේ අවාසි

- විනිමය සම්පූර්ණ ක්‍රියා වැඩි වේ.
- විනිමය අනුපාතිකය නිතර වෙනස් වන නිසා අපනයන හා ආනයන කරුවන් ට අහිතකර ලෙස බලපෑම.
- ණය හිමියන්ට හා ණයගැනීයන් ට අහිතකර ලෙස බලපෑම.
- විනිමය අනුපාතය නිතර වෙනස් වන විට බාහිර අස්ථායි තාවයක් ඇති වන නිසා ආයෝජන හා දිගොලු ප්‍රාග්ධන ප්‍රවාහයන් අධ්‍යීක්ෂණ වේ.
- විනිමය අනුපාතය වැඩි වුවහොත් දේශීය ආර්ථිකයේ උද්ධමනයක් ඇති වේ.



### III. පාලිත නම්‍ය විනිමය අනුපාතය

- පාවතා විනිමය අනුපාත කුමයකදී විනිමය අනුපාතයේ දේශීලනයෙන් (ඉහළ යෝම පහළ යෝම) වැළැක්වීම සඳහා හඳුන්වා දී ඇති විනිමය අනුපාතය පාලිත නම්‍ය විනිමය අනුපාතය ලෙස හැඳුන්වේ.
- මෙහිදී ඉල්ලුම් සැපයුම් බලවේග අනුව විනිමය අනුපාතය තීරණය වීමට ඉඩ තොදී එහි දේශීලනය පාලනය කිරීම සඳහා මූල්‍ය අධිකාරිය මැදිහත් වන බැවින් අපිරිසිදු පා වීමක් මත විදේශ මුදල් දේශීය අගය හෝ දේශීය මුදල් විදේශ අගය තීරණය වේ.
- මෙවත් විනිමය අනුපාතයකින් අපේක්ෂා කරන්නේ කෙරිකාලීන විනිමය අනුපාතිකය උච්චාවචනයන් වළක්වා දිගුකාලීනව විනිමය අනුපාතය නිදහස් තීරණය වීමට ඉඩ හැරීමයි.
- පාවතා භා ස්ථාවර යන විනිමය අනුපාත දෙකෙහිම වාසි භා අවාසි මෙහි පවතී.

### ❖ ක්‍රියාකාරක සාම්‍ය විනිමය අනුපාතිකය

සාමාන්‍ය භාණ්ඩ පැසක් රටවල් දෙකක් තුළ මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය සමාන කොට ප්‍රේ ගෙක්ති සාම්‍ය විනිමය අනුපාතය ගණනය කෙරේ .එනම් රටවල් දෙකක් අතර මිලදී ගැනීමේ හැකියාව සමාන කොට ගණනය කරන විනිමය අනුපාතයයි.

#### ලදාහරණය

කිසියම් භාණ්ඩ රැසක් ශ්‍රී ලංකාව තුළ රුපියල් ((50)00) භා ඇමරිකාවේ බොලර් 50 මිලට ගත හැකි නම් ක්‍රියාකාරක සාම්‍ය විනිමය අනුපාතය පහත ආකාරයෙන් ගණනය කළ හැක.

Usd 50 = Lkr 5000

Usd 1 = Lkr 5000 / Usd 50

Usd 1 = Lkr 100 (ක්‍රියාකාරක සාම්‍ය විනිමය අනුපාතය)

### ❖ විනිමය අනුපාතය ක්ෂේත්‍ර විමේ ආර්ථික ප්‍රතිච්චාක

- වෙළඳ ගේෂය යහපත් වේ. (X වැඩිවීම - Y අඩුවීම)

Usd 1 = Rs200

ක්ෂේත්‍ර වීම

Usd 1 =Rs220



- 2) ආනයනික භාණ්ඩ මිල ඉහළ යාමෙන් දේශීය ආර්ථිකයේ උද්ධිමත්‍යක් ඇති වීම.
- 3) විදේශ තාය වාරික භා පොලී ගෙවීම වැකිවීම.
- 4) සංචාරක ඉපයෝගීම් ඉහළ යාම නිසා සේවා ගිණුමට නිතකර බලපෑමක් ඇතිවීම.
- 5) සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යාමෙන් ද්‍රව්‍යීක ආදායම ගිණුම යහපත් වීම.

#### ➤ විනිමය අනුපාතය අවප්පමාණය කිරීම

ස්ථාවර විනිමය අනුපාත කුමයක දී මූල්‍ය අධිකාරය විසින් විදේශ මුදලකට ගෙවන දේශීය මුදල ප්‍රමාණය වැකි කිරීම.

උදාහරණයක් ලෙස මූල්‍ය අධිකාරය බොල් ඒකක් සඳහා ගෙවන රුපියල් ප්‍රමාණය 200 සිට 220 දක්වා වැකි කිරීම.

#### ➤ විනිමය අනුපාතය ප්‍රතිප්පමාණය කිරීම

ස්ථාවර විනිමය අනුපාත කුමයක දී මූල්‍ය අධිකාරය විසින් විදේශ මුදලකට ගෙවන දේශීය මුදලය ප්‍රමාණය අඩු කිරීමත් දේ දේශීය මුදලකට ලැබෙන විදේශ මුදල ප්‍රමාණය වැකි කිරීම.

උදාහරණයක් ලෙස මූල්‍ය අධිකාරය බොල් ඒකක් සඳහා ගෙවන රුපියල් ප්‍රමාණය 220 සිට 200 දක්වා අඩු කිරීම.

අව ප්‍රමාණ කිරීමක ප්‍රතිච්චිත ක්ෂේර වීමේ ප්‍රතිච්චිත වලට සමාන වේ.

#### ➤ විනිමය අනුපාතය අවප්පමාණය කිරීමට හේතු

- ගෙවුම් ගේෂ අර්බුද වලක්වා ගැනීමට.
- අපනයන තරගකාරීන්වයක් ඇති කිරීමට.
- විදේශ විනිමය සංචිත අරක්ෂා කර ගැනීමට.
- සේවා නියුක්ති ප්‍රේෂණ දිරිගැනීමේ.

#### ➤ විනිමය අනුපාතය ක්ෂේර වීමක සළුලතාවය තීරණය කරන සාධක

1. අපනයන සඳහා විදේශ වෙළෙඳපාලේ දී නම්‍ය ඉල්ලුමක් පැවතිම.

#### **PED X>1**

2. ආනයන සඳහා දේශීය වෙළෙඳපාලේ නම්‍ය ඉල්ලුමක් පැවතිම.

#### **PED m > 1**



3. අපනයන සැපයුම නම්‍ය වීම.

**PES > 1**

4. මාර්ගල් - ලේඛන කොන්දේසි ඉටු වීම.

උදාහරණය

**PEDx + PEDm > 1**

$0.6 + 0.8 > 1$

අපනයන ලේඛන හා ආනයන ලේඛන අනම්‍ය ව්‍යවත් එම දෙකෙහි යයි යයිද එකට වඩා වැස් නම් එය ගෙවුම් ගෝෂයට වාසිදායක බලපෑමක් ඇති කරයි.

5. විදේශ උද්ධමනයට වඩා දේශීය උද්ධමනය අඩු වීම.

6. එක් රටක් මුදල් අව ප්‍රමාණය කරන විට අනෙක් රටවල් මුදල් අව ප්‍රමාණය නොකළ යුතුය.

#### ➤ නාමික ස්ථාල විනිමය අනුපාතය

කිසියම් රටක ප්‍රධාන වෙළඳ හවුල්කරුවන්ගේ හා තරගකරුවන්ගේ නාමික විනිමය අනුපාතයන් හි බර තබන ලද සාමාන්‍ය අගය නාමික ස්ථාල විනිමය අනුපාතිකය ලෙස හඳුන්වයි.

මෙය ප්‍රධාන කුම දෙකකට ගණන් කරනු බඩියි.

1) ප්‍රධාන මුදල් ව්‍යේග පහකට පැස මත.

- ඇමරිකා එක්සත් ජනපද ඩීඩාල්
- ස්ට්‍රේම්ඩ් පවුම්
- යුරෝ
- ජපන් යෙන්
- ඉන්දියානු රුපියල්

2) ප්‍රධාන මුදල් ව්‍යේග 24ක පැස මත.

#### ➤ මුර්ත ස්ථාල විනිමය අනුපාතය

දේශීය ආර්ථිකයේ උද්ධමනයන් ප්‍රධාන වෙළඳ තරගකරුවන්ගේ හා හවුල්කරුවන්ගේ උද්ධමනයෙන් ගැලපුතු පසු ලැබෙන නාමික ස්ථාල විනිමය අනුපාතය මුර්ත ස්ථාල විනිමය අනුපාතය ලෙස හඳුන්වේ.

මෙය ප්‍රධාන කුම දෙකකට ගණනය කරයි.



- I. ප්‍රධාන මුදල් ව්‍යේග පහක පැස මත.
- II. ප්‍රධාන මුදල් ව්‍යේග 24ක පැස මත.

❖ විදේශ විනිමය අනුපාතය වෙනස් වීමට බලපාන සාධක

**1) ජ්‍යෙන්තර වෙළඳුම.**

- අපනයනය වැඩිවනවිට බොලර්යේ අගය පහළ යන අතර රුපියල් අගය ඉහළ යයි.
- ආනයනය වැඩිවනවිට බොලර්යේ අගය ඉහළ යන අතර රුපියල් අගය පහළ යයි.

**2) ප්‍රාග්ධන සංවලන.**

- විදේශ ආයෝජන ලැබීමේදී බොලර් ඒ අගය පහළ ගොස් රුපියල් අගය ඉහළ යයි.
- විදේශ ආයෝජන ගෙවීමේදී බොලර්යේ අගය ඉහළ ගොස් රුපියල් අගය පහළ යයි.

**3) මිල විවලනය.**

- ශ්‍රී ලංකාවේ උද්ධමනය 10%
- ඉන්දියාවේ උද්ධමනය 6%
- මෙහිදී ඉන්දියාවන් භාණ්ඩ මිලදී ගන්නා විට ඉන්දියානු රුපියල් අගය වැඩි වී ඉන්දියානු රුපියල් මිල ඉහළ යයි එමගින් දැඟීය රුපියල් අගය පහළ යයි.

**4) සමපේක්ෂණය.**

- ඇමරිකානු එක්සත් ජනපද බොලර්යේ මිලදී ගැනීම ලාභය නම්. ඇමරිකානු එක්සත් ජනපද ජනපදය බොලර්යක අගය ඉහළ යන අතර රුපියල් අගය පහළ යයි.

**5) ආර්ථික ගක්තිය.**

- ආර්ථික ගක්තිය වැඩිවන විටදී රුපියල් අගය ඉහළ යනවිට අතර ආර්ථික ගක්තිය අවම වන විට රුපියල් අගය පහළ යයි.

**6) රාජ්‍ය ප්‍රතිපත්ති.**

- නිරු බදු ප්‍රතිපත්තියේ වැඩි වන විට ප්‍රතිපත්තිය වැඩිවන විටදී භාණ්ඩ ඉල්ලම පහළ යෙම්. මෙහිදී මෙහිදී ඇමරිකානු බොලර්යක අගය පහළ යන අතර රුපියල් අගය ඉහළ යයි.

**7) කොටස වෙළෙඳපාල ගනුදෙනු.**



- ශ්‍රී ලංකාව තුළ කොටස් වෙළෙඳපෙළ ආයෝජනය කිරීම තුළින් පැමැරිකානු බොලරයක අගය පහළ යන අතර රුපියලේ මිල ඉහළ යයි.

### 8) දේශපාලන තත්ත්වය.

- දේශපාලන ස්ථාවර තත්ත්ත්වයක දී රුපියලේ අගය ඉහළ යන අතර පැමැරිකානු බොලරයක අගය පහළ යයි.
- දේශපාලන අස්ථාවර තත්ත්ත්වයකදී රුපියලේ අගය පහළ යන අතර පැමැරිකානු බොලරයක මිල ඉහළ යයි.

## ❖ බහු පාර්ශ්වීය මූල්‍ය ආයතන

බහු පාර්ශ්වීය මූල්‍ය ආයතන යනු,

ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව ගක්තිමත් කොට ලෝක වෙළෙඳ වර්ධනය කිරීමත් විනිමය අනුපාතිකයන්හි කුම්වත් භාවයක් ඇති කිරීමත් අරමුණු කරගනිමින් ලෝකයේ රට්ටල පිහිටුවාගෙන ඇති මූල්‍ය ආයතන

## ❖ බහු පාර්ශ්වීය මූල්‍ය ආයතන

- අන්තර්ජාතික මූල්‍ය අරමුදුල
- ලෝක බැංකුව

## I. අන්තර්ජාතික මූල්‍ය අරමුදුල IMF

- ආරම්භ කළ දිනය - 1945 දෙසැම්බර් 27
- ආරම්භක සාමාජිකයන් සංඛ්‍යාව 29
- වර්තමානය සාමාජිකයන් සංඛ්‍යාව 186

ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවය, විනිමය අනුපාතිකය ස්ථාවරත්ත්වය සහ විනිමය අනුපාතික ප්‍රබල විධිමත් භාවය ප්‍රවර්ධනය කිරීමත් ආර්ථික වෘෂ්ධිය හා සේවා නිශ්චක්ති මට්ටම වර්ධනය කිරීමටත් ගෙවුම්කේෂ ගැලපීම පහසු කරලීම සඳහා සාමාජික රට්ටලට තාවකාලික මූල්‍ය ආධාර සැපයීම පහසු කරලීම සඳහා සාමාජික රට්ටලට තාවකාලික මූල්‍යාධාර සැපයීම සඳහා ආරම්භ කර ඇත.



### ➤ අරමුණු

1. ජාත්‍යන්තර මූල්‍ය ගැටළුවලදී උපදේශන හා සහයෝගීතාවය ලබාදෙන ස්ථීර ආයතනයක් පිහිටුවීම මගින් මූල්‍ය සහයෝගීතාවය වර්ධනය කිරීම
2. සියලුම සාමාජික රටවල නිෂ්පාදන සම්පත් සංවර්ධනය කිරීමට ඉහළ සේවා නියුක්තිය හා මුළුන ආදායම පවත්වාගෙන යාමටත් අන්තර්ජාතික වෙළෙඳුම සමබර වර්ධනයටත් වශය පහසුකම් සැපයීම
3. සංවර්ධන රටවල් අතර විනිමය අනුපාතිකයන් ක්‍රමවත්ව පවත්වාගෙන යම්ත් විනිමය අනුපාතික යන්හි ස්ථාවර හාවයක් ඇති කිරීම
4. සාමාජික රටවල නර්තන ගනුදෙනු සම්බන්ධයෙන් බව පාර්ශ්වය ගෙවීම ක්‍රමයක් ස්ථාපිත කිරීම හා අන්තර්ජාතික වෙළෙඳුමේ වර්ධනයට බාධා පමණුවන විදේශ විනිමය සීමාවන් ඉවත් කිරීම
5. ගෙවුම් ගේෂය ගැලපුම ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය අරමුදුල් සාමාජික රටවලට තාවකාලිකව ලබා දීම
6. සාමාජික රටවල ගෙවුම් ගේෂ අසමතුලිතතා හා එම අසමතුලිතතා පවතින කාලය අඩු කිරීම

### ➤ කාර්යයන්

1. ජාතික ආර්ථිකයන් හා ලෝක ආර්ථිකයන් අනතුරුදායක තත්ත්වයන් පත්වන අවස්ථා වල දී නිවැරදි මගට යොමු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම
2. බැංකු හා මූල්‍ය කටයුතු වල ගුණාත්මක හාවය ඇති කිරීම සඳහා අවශ්‍ය නීතිරිති පවත්වාගෙන යාමට උපදෙස් ලබාදීම
3. භදිසි මූල්‍ය ආර්ථික වලදී සාමාජික රටවලට තාවකාලික පවතින පහසුකම් බෙඳීම දිගුකාලීන ආර්ථික ගැටුව වලදී මූල්‍ය පහසුකම් ලබා දීම හා ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කොට විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගැනීම
4. සාමාජික රටවලට තාක්ෂණික සහයෝගීතාවය ලබාදීම හා උපයෝගීතාව හා මහ බැංකු නිලධාරීන් ප්‍රහැනු කිරීම
5. සාමාජික රටවල් වතුර රාජ්‍ය මූල්‍ය විදේශ මූල්‍ය හා ජාතික ගිණුම වැනි අංශ සම්බන්ධ ප්‍රමිති සැකසීම හා ඒ අනුව තොරතුරු ප්‍රකාශයට පත් කිරීම මගින් අනෙක්නාස අවබෝධය හා අධ්‍යාපනය සාමාජික රටවල් අතර බෙදා හැරීම

## II. ලෝක බැංකුව

- ආරම්භ කළ දිනය 1947 මාර්තු 1
- ආරම්භ වූ සාමාජික සංඛ්‍යාව 38
- වර්තමාන සාමාජිකයන් සංඛ්‍යාව 186



## ලෝක බැංකුවේ ප්‍රධාන ආයතන

- ❖ ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වන අන්තර් ජාතික බැංකුව
- ❖ අන්තර්ජාතික සංවර්ධන සංගමය

### ➤ අරමුණු

1. සාමාජික රටවල නිෂ්පාදන කටයුතු සඳහා පහසුකම් සැපයීම මගින් එම රටවල ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම
2. සාමාජික රටවලට ලිංල් කොන්දේසි මත විදේශ ප්‍රාග්ධනය නොලැබෙන විට විදේශ පොදුගලික ආයෝජන දිරිගැන්වීම සඳහා අවශ්‍ය පහසුකම් හා අවස්ථා ඇති කිරීම
3. පොදුගලික ආයෝජන වලට අමතරව බැංකුවේ අරමුදුල් හා වෙනත් මාර්ග වලින් ලබා ගත්තා අරමුදුල් ද හාවත් කරමින් සාමාජික රටවල එලඹායි නිෂ්පාදන කටයුතු සඳහා දිගුකාලීන නාය සැපයීම
4. සාමාජික රටවල නිෂ්පාදන සම්පත් වර්ධනය කිරීම මගින් බව අන්තර්ජාතික ආයෝජන දිරිගැන්වීම මගින් අන්තර්ජාතික වෙළඳාමේ සම්පර් වර්ධනයක් ඇතිකිරීම
5. ලෝකයේ දිලිඳ බව අඩු කිරීම

### ➤ කාර්යයන්

1. සාමාජික රටවලට මූල්‍ය හා තාක්ෂණික ආධාර සැපයීම
2. සමාජික රටවලට සහනදායි කොන්දේසි යටතේ නාය ලබා දීම
3. විදේශ ආයෝජන ගෙන්වා ගැනීම සඳහා සාමාජික රටවලට අවශ්‍ය සහයෝගය ලබාදීම
4. සාමාජික රටවල සංවර්ධනය වේගවත් කිරීම සඳහා අවශ්‍ය ව්‍යාපෘති සැලසුම් කිරීමට අධික්ෂණය කිරීමට ලෝක බැංකුව විශේෂඥයන්ගේ සහයෝගය ලබා දීම
5. තිරසාර සංවර්ධනය කිරීම සඳහා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමටත් ආර්ථික එලඹායිනා ඉහළ නැංවීමටත් පරිසරය ආරක්ෂා කිරීමට රුපය හා පොදුගලික අංශ සහයෝගිනාවය ගොඩ නැංවීමට කටයුතු කිරීම
6. සාමාජික රටවලට ගෝලියකරණ ගමන් මගේ පිවිසීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීම
7. ලෝක වෙළඳ පොලේ මුන පැම්වත සිදුවන අවාසිඩුයක තත්ත්වයන් සංවර්ධන ගැනීම සඳහා සාමාජික රටවලට අවශ්‍ය ආධාර සැපයීම
8. ලෝක ප්‍රජාව සමග යහපත් සම්බන්ධිතා ගොඩනගා ගැනීම සඳහා සහයෝගය ලබා දීම
9. නව ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා සාමාජික රටවලට අවශ්‍ය සහයෝගය ලබා දීම



## 11. සංවර්ධනයේ විවිධත්වය විග්‍රහ කරමින් තීරසර සංවර්ධනයට දායක වීමේ පැල්ම පුද්ගලික කරයි


### ❖ ආර්ථික වෘත්තිය Economic Growth

ආර්ථික වෘත්තිය යන්නෙන් අදහස් වන්නේ මූල්‍ය දැඩිය නිශ්පාදනය අඛණ්ඩව වැඩි විමයි. න්‍යායාන්ත්‍රක ප්‍රවේශයන් ඔස්සේ නිර්වචනය කරන විට ආර්ථික වෘත්තිය, ආර්ථික භාණ්ඩ හා සේවා නිශ්පාදන දාර්තාවය හෙවත් වින්ව නිමවුම ප්‍රසාදනාය විමයි.

ආර්ථික වෘත්තිය පෙන්නුම් කළ හැකි ආකාර දෙකකි.

- නිශ්පාදන හැකියා මායිම් වතුය අසුරින්
- සමාභාර ඉල්ලුම් හා සැපයුම් වතු අසුරින්


### ❖ නිශ්පාදන හැකියා මායිම් වතුය අසුරින්



ඉහත රෝප සටහනේ PPF1 සිට PPF2 දැක්වා විතන් විම මගින් ආර්ථික වෘත්ති ක්‍රියාවලිය නිර්පෙනාය කර ඇත.

### ❖ සමාභාර ඉල්ලුම් හා සැපයුම් වතු අසුරින්





ඉහත රෝප සටහනට අනුව ආර්ථිකයේ දිග කාලීන සමාඟාර සැපයුම් වතුය AS1 සිට AS2 දක්වා දක්වා විනෙන් විම මගින් ආර්ථිකයේ විනව නිමවුම් මට්ටමේ වැඩි විම නිරෝපණය කළ හැකිය. විනව නිමවුම් මට්ටම වැඩි විමෙන් පෙන්නුම් කරනුයේ ආර්ථික වෘද්ධියයි.

### ආර්ථික වෘද්ධිය මැනීම.

ආර්ථික වෘද්ධිය මිනු බෙන්නේ ආර්ථික වෘද්ධි අනුපාතිකය මගිනි.

$$\text{ආර්ථික වෘද්ධිය} = \frac{\text{අභාල වර්ෂයේ මූල්‍ය දාල දේශීය නිෂ්පාදිතය} - \frac{\text{පෙර වර්ෂයේ මූල්‍ය දාල දේශීය නිෂ්පාදිතය}}{\text{පෙර වර්ෂයේ මූල්‍ය දාල දේශීය නිෂ්පාදිතය}}$$

### ආර්ථික වෘද්ධිය නිර්ණය කෙරෙන සාක්ෂි

- සම්පත් සම්භාරය
- හොතික ප්‍රාග්ධනය
- මානව ප්‍රාග්ධනය
- ස්වාභාවික ප්‍රාග්ධනය
- සමාජ ප්‍රාග්ධනය
- එළඳායීතාවය
- ආර්ථික ස්ථායීතාවය

### ආර්ථික වෘද්ධියේ වැදගත්කම



- ඉහල පීවන මට්ටමක් අත්පත් කර ගැනීමට හැකිවිම.
- සේවා නියුක්තිය ඉහල යාම.
- සාර්ථක රාජ්‍ය මූල්‍ය කළමනාකරණයක් පවත්වාගත හැකි විම.
- ආයෝජන ගක්තිමත් විම.
- විශ්වාසනීයත්වය වර්දනය විම නිසා ව්‍යාපාරිකයින්ගේ ලාභ වැඩිවිම.

### ආර්ථික වෘද්ධියේ පිරිවැය

- පාරිසරික ගැටුලු ඇතිවිම.
- ආර්ථිකයේ උද්දමනකාරී තත්ත්වයන් පත නැගීම.
- ආදායම් විෂමතා හට ගැනීම.
- වර්තමාන පරිශෝජනය පහල යාම.
- ජනතාවගේ ගුහසාදනය වර්ධනය වන ක්ෂේත්‍ර තුළ ආදායම ආයෝජනය නොවුනෙන් පීවන තත්ත්වයට බලපෑම් ඇතිවිම.

### ආර්ථික වෘද්ධිය ජාගත් රටවල පොදු ලක්ෂණ

- ගේලිය ආර්ථිකයේ පූර්ණ ලෙස වාසි ලබා ගැනීම.
- සාර්ව ආර්ථිකයෙහි ස්ථායීතාවය පවත්වා ගැනීම.
- ඉහල ඉතුරුම් හා ආයෝජන මට්ටමක් පවත්වා ගැනීම.
- සම්පත් බෙදාහරීම වෙළඳපාල බලවේග මගින් සිදු කිරීම.



## ❖ ආර්ථික සංවර්ධනය Economic Development

සංවර්ධනය බහුමාන ක්‍රියාවලියකි. මෙහිස් පීවිතයේ ආර්ථික, දේශපාලනික, සමාජික හා සංස්කීක වශයෙන් සියලුම පැතිකඩ්වල ප්‍රමාණාත්මක හා ගුණාත්මක වැඩි දියුණු වීමක් සංවර්ධනය යන්නෙන් අඳහායේ වේ. මෙහිසාගේ පීවිත තත්ත්වය අයහපත් තත්ත්වයක සිට යහපත් තත්ත්වයක් දක්වා වර්ධනය වීම ආර්ථික සංවර්ධනයයි.

ආර්ථික වෘද්ධිය ප්‍රමාණාත්මක පැතිකඩ්වක් පමණක් වන අතර ආර්ථික සංවර්ධනයේ දී ප්‍රමාණාත්මක පැතිකඩ්ට අමතරව ගුණාත්මක ලක්ෂණ ද ඇතුළත් ය.

### ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ දී ආර්ථික වෘද්ධියන් සම්ගම ආර්ථික වෘද්ධියේ ඇතිවන ගුණාත්මක ලක්ෂණ

- කාර්මිකරණය වේගවත් වීම.
- නිෂ්පාදන සම්පයන් වල ඒළඳායකත්වය ඉහළ යාම.
- නිෂ්පාදන ගිල්ප කුම හා තාක්ෂණ්‍ය උසස් වීම.
- නවීකරණව වීම.
- දුනී බව, විවැකියාව අඩු වීම හා ආදායම විෂමතා නැති වීම.

### ආර්ථික වෘද්ධිය හා සංවර්ධනය අතර වෙනස්කම්

- ❖ ආර්ථික වෘද්ධිය මගින් ආර්ථිකය සතු නිෂ්පාදන දාරිතාවය ප්‍රසාදනය වීමක් පෙන්වුම් කරන අතර සංවර්ධනය මගින් ආර්ථිකයක වෙසෙහා මිනිසුන්ගේ පීවිත තත්ත්වයේ යහපත් වර්ධනයක් පෙන්වුම් කරයි.
- ❖ ආර්ථිකයේ භාණ්ඩ හා සේවා පරිමාවේ හෝ ආදායමේ හෝ හටහෙන ඇති ප්‍රමාණාත්මක වැඩිවීම ආර්ථික වර්ධනය මගින් දක්වන අතර එම ආර්ථික වර්ධනයන් සමග මෙහිස් පීවිතවල සිදුවන ගුණාත්මක වර්ධනය සංවර්ධනය මගින් දක්වයි.
- ❖ ආර්ථික වර්ධනය මගින් පෙන්වුම් කෙරෙනුයේ රටක ප්‍රමාණාත්මක පැතිකඩ්ට පමණි. සංවර්ධනය මගින් ප්‍රමාණාත්මක හා ගුණාත්මක පැතිකඩ්ට යන දෙකම පිළිබැඳු කෙරේ.
- ❖ රටක ප්‍රතිකිරීම ආදායම, මුළුත දුළ ජාතික නිෂ්පාදනය ආදිය යොදා ගනිමන් රටක ආර්ථික වෘද්ධිය මිනුම් කළ හැක.



## ❖ මානව සංවර්ධනය

මානව සංවර්ධනය යනු මිනිසුන්ට තමන්ගේ මානව හැකියාවන් සම්පූර්ණයෙන්ම පුළුල් කර ගැනීමට මෙන් ම එකී හැකියාවන් ආර්ථික, සමාජ, සංස්කීර්ණ හා දේශපාලන යන ක්ෂේත්‍රයින්හි උපරිම වශයෙන් භාවිත කිරීමට ඇති හැකියාව ලබා දීම සහ අනාගත පර්‍යාප්‍රත්‍යාවට ද එම අයිතිය තහවුරු කිරීමයි.

මානව සංවර්ධනය විවිධ පැතිකඩි සහිත විවෘත සංකල්පයකි. එම පැතිකඩියන්ට අයන්වන අංග පහත පරිදි වේ.

- ආදයම
- අධ්‍යාපනය
- සෞඛ්‍ය තත්ත්වය
- සවිබල ගැන්වීම
- දේශපාලන ස්වාධීන බව
- යහපත් සමාජ සම්බන්ධතා

## ❖ තිරසාර සංවර්ධනය

අනාගත පර්‍යාප්‍රත්‍යාවලට තම අවශ්‍යතා සපුරා ගැනීමට ඇති හැකියාවට භානියක් නොවන මෙය ව්‍යුතමන පර්‍යාප්‍රත්‍යාව තම අවශ්‍යතා සපුරා ගැනෙන සංවර්ධනය තිරසාර සංවර්ධනයයි.

තිරසාර සංවර්ධනයේ පැතිකඩි තුනකි.

### 1. ආර්ථික පැතිකඩි

- පාරිසරික පැතිකඩි
- කායේක්ෂමතාවය
- ස්වාධීනාවය

### 2. සමාජීය පැතිකඩි

- සාධාරණත්වය
- සහභාගීත්වය
- සවිබල ගැන්වීම
- සමාජ සංවලතාව
- සමාජ සහළිවනය
- සංස්කීර්ණ අනන්‍යතාවය



### 3.පාරිසරික පැතිකඩි

- මිනිසුන්ට හිතකර සහිපාරක්ෂක පරිසරය
- ප්‍රතිශේරාපනය කළ හැකි සම්පත් කායික්ෂමව උපයෝගීනය කිරීම
- ප්‍රතිශේරාපනය කළ නොහැකි සම්පත් සුරුකීම

### ❖ සංවර්ධනය මිනුම් කිරීමේ දුර්ගක

සංවර්ධනය මිනුම් කිරීම සඳහා යොදා ගන්නා දුර්ගක ප්‍රධාන කොටස් දෙකකට බෙදේ.

1. ආර්ථික දුර්ගක
2. සංයුත්ත දුර්ගක

සංවර්ධනය මැතිම සඳහා යොදා ගන්නා ආර්ථික දුර්ගක පහත දැක්වේ.

- දේශීය හා දුල ජාතික ආදායම වර්ධනය
- දේශීය නිශ්පාදිතයේ සංයුතිය
- දේශීය නිශ්පාදිතයේ ආංශික වර්ධනය
- ඉතිරිකිරීම්
- ආයෝජන
- උද්ධමනය


මෙම ආර්ථික දුර්ගක වලින් ආර්ථිකයේ විවිධ අංශ වල සංවර්ධන මට්ටම් මැන බැලේ. එම නිසා ඒවා ආංශික මිනුම් ය.

### ප්‍රතිශීර්ෂ ආදායම

ප්‍රතිශීර්ෂ ආදායම යනු දේශීය හෝ ජාතික ආදායමේ වටිනාකම ජනගහනයට ජනගහනායට සාපේක්ෂ ගණනය කළ විට එක් පුද්ගලයකට ලැබෙන ආදායමයි. එය තුළුන වශයෙන් මෙන්ම මූල්‍ය වශයෙන් ද ගණනය කළ හැකිය.

ප්‍රතිශීර්ෂ ආදායම ගණනය කරනුයේ පහත සඳහන් අයුරිනි .

**ප්‍රතිශීර්ෂ ආදායම - දුල දේශීය ජාතික ආදායම / මධ්‍ය වාර්ෂික ජනගහනය.**



## සංවර්ධනය මිණුම් කිරීමේ ආර්ථික දුර්ගක වල වැදුගත්කම

- සංවර්ධනය මැතිම සඳහා ප්‍රති ගේෂ අදාළ යොදා ගන්නා වට වඩාත් යෝග මිණුම වන්නේ ප්‍රතිඵිර්ජ මුළු දුල දැඟීය නිෂ්පාදිතය යි. මෙමගින් සැබෑ වශයෙන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය වෙනස්වීම හඳුනාගත හැකිය .
- වර්ෂය තුළ සිදු වන මුළු නිෂ්පාදිතයෙන් ජ්‍යෙෂ්ඨතාවට වර්තමාන හා අනාගත පාරිභෝෂණය සඳහා ලැබෙන ප්‍රමාණය හඳුනා ගැනීමට ඉඩ සැලයේ .
- රටවල් අතර දියුණුව සැසදීමේ දුර්ගකයක් මෙස වැදුගත් වේ.

## සංවර්ධනය මිණුම් කිරීමේ ආර්ථික දුර්ගක වල පහත සඳහන් අඩුපාඩු

ඉහත සඳහන් ආංකික දුර්ගක සියල්ලම ගණනය කරනු බලන්නේ ජාතික ආදායම් ගිණුම් දුර්ගක පදනම් කරගෙනයි එසේ වුවත් ජාතික ආදායම් ගිණුම් දත්ත වල පවත්නා දුර්වලතා සහ ඒවා සකස් කිරීමේ දී පන් දිපන් පැනහනින ගැටළු සැලකිල්ලට ගත් විට සංවර්ධනය ආර්ථික පැනිකඩ මෙම දුර්ගක මගින් නිවැරදිව මැන් ද යන්න ගැටුවකි.

**ජාතික ආදායම් දත්ත යොදා ගැනීමේදී පැන තැබෙන උග්‍රතා.**

1. දුළුගෙනන දේශ අභි වීම
2. භාණ්ඩ වල ගුණාත්මක තත්ත්වයේ හටගන්නා වෙනස්කම් පෙන්වුම් නොකිරීම.
3. වෙළෙඳපාල ගෙවෙනු වලට පාතු නොවන එලදායි ආර්ථික කටයුතු වලට එකතු කළ අගයන් වාර්ථා නොවීම.
4. සූහසාධනයට අභිතකර අවගුණ භාණ්ඩ නිෂ්පාදන දත්ත අභුලත් වීම .
5. නිෂ්පාදනය නිසා භට ගන්නා ස්වභාවික සම්පත් ක්ෂය වීම හා පරිසරයට සිදුවන භානි සැලකිල්ලට නොගැනීම .
6. ආදායම් බෙදී යන ආකාරය පිළිබඳ නොවීම.
7. විදේශ නාය ගැනී භාවය සහ විදේශ සම්පත් ක්ෂය වීම ජාතික ගිණුම් තුළින් පිළිබඳ නොවීම.
8. ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් පෙන්වුම් නොකිරීම.
9. හෝතික සූහසාධනයට අදාළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පමණක් ජාතික ගිණුම් තුවට අභුලත් කිරීම.
10. රටවල් අතර සංවර්ධන මට්ටම් සැසදීමේදී ප්‍රතිඵිර්ජ ආදායම නාමක විමිමය අනුපාතික යොදා යොදාගතිම්න් ඇමෙරිකානු බොල් ඒකක වලින් ප්‍රකාශ කිරීම.



ප්‍රතිශීලී ආදායම පදනමක් ලෙස යොදාගෙන ලේක බැංකුව ලේකයේ රටවල් පහත සඳහන් අයුරින් වර්ගීකරණය කරයි.

1. අඩු ආදායම් රටවල් බොල් (975) නො පිට අඩු )
2. පහල මැද ආදායම් රටවල් (බොල් (977 -) (3855)
3. ඉහළ මැද ආදායම් රටවල් (බොල් 975-11905)
4. ඉහළ ආදායම් රටවල් (බොල් එකාලුස් දුනස් 11906 නො පිට වැඩි)

සංවර්ධනය මැනීම සඳහා යොදා දාගන්නත් සංයුත්ත ද්‍රේශක පහත දැක්වේ.

1. මානව සංවර්ධන ද්‍රේශකය
2. සන්තුෂ්තී ද්‍රේශකය

ලේකයේ විවිධ රටවල සමාජ ආර්ථික සංවර්ධනය පරික්ෂාකර බැලීම සඳහා වඩා පරිපූර්ණ හා විශේෂීය ත්‍රිත්වාත්මක මිනුමක් වශයෙන් 1990 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන UNDP මගින් මානව සංවර්ධන ද්‍රේශකය හඳුන්වා දී ඇත.

මෙම ද්‍රේශකය මගින් රටක ආර්ථිකයේ ප්‍රජාල් පැතිකඩික් ආවරණය කරන අතර විසර් යාවත්කාලීන කරමින් පවත්වාගෙන යයි .

මානව සංවර්ධනය මැනීම සඳහා නිර්ණායක විශාල සංඛ්‍යාවක් හාවිතා කළ හැකි වුවත් සංවර්ධනයේ ප්‍රධාන අරමුණා තුනක් වන සෞඛ්‍ය දැනුම හා පීවන මට්ටම අදාළ සංරචක තුනක් යොදා ගෙනීමින් මෙම ද්‍රේශකය සකස් කර ඇත .

මානව සංවර්ධන ද්‍රේශකයට ඇතුළත් කර ඇති ප්‍රධාන සංරචක තුන පහත දැක්වේ .

1. උපතේදී ආයු අපේක්ෂාව (සෞඛ්‍යය)
2. පාසල් අධ්‍යාපනය ලැබූ අතර සංඛ්‍යාවේ මධ්‍යන අගය
3. කුය ගක්ති සාම්‍ය ප්‍රතිශීලී දුල ජාතික ආදායම

තේ ගක්ති සාම්‍ය ප්‍රතිශීලී දුල ජාතික ආදායම සමානයි රටක නිපදවන හාත්ච ප්‍රමාණය \*ල් ඒ හාත්චය බොල් මිල බෙදීම ජනග්‍රහණ ප්‍රමාණය

මානව සංවර්ධන ද්‍රේශකයේ අගය පදනම් කරගතිමින් ලේකයේ රටවල් මානව සංවර්ධන මට්ටම හතරක් යටතේ වර්ග කරයි

4. ඉතා ඉහළ මානව සංවර්ධනයක් සහිත රටවල්
5. ඉහළ මානව සංවර්ධනයක් සහිත රටවල්
6. මධ්‍යම මානව සංවර්ධනයක් සහිත රටවල්



## 7. මානව සංවර්ධනයක් සහිත රටවල්

මෙම වර්ගීකරණය කර ඇත්තේ මානව සංවර්ධන දීමෙකයේ නිරපේක්ෂ දීමෙක අයයන් මත නොව රටවල් සියල්ල එක ගෙන ඒවායේ සාපේක්ෂ තත්ත්වය සැලකිල්ලට ගැනීමිනි .

### සංවර්ධන මිනුමක් ලෙස මානව සංවර්ධන දීමෙකයේ ප්‍රබලතා

- ගෝලීය වශයෙන් කරන සිසුන් දැන් වල දී සංවර්ධනය මතින වඩාත් නොරතුරු සහිත නිර්ණායකයක් වශයෙන් මානව සංවර්ධන දීමෙකය වැදගත් වේ.
- සංවර්ධනයට අයත් දෑ කවරේද සංවර්ධන ක්‍රියාවලියේ දී සාර්ථක වී ඇති රටවල් කවරේද යන්න පිළිබඳව දැනුම හා අවබෝධය පූජාල් කර ගැනීම සඳහා නිර්මාණය කර ඇති ඉතා ප්‍රයෝග්‍යන්වන් මිනුමක් ලෙස මානව සංවර්ධන දීමෙකය වැදගත් වේ .
- සංවර්ධනය යනු මිනිසාට තේරීම් කිරීමට ඇති නිදහස පූජාල් කරන ක්‍රියාවලියක් බැවින් ඒ නිර්ණාය වන්නේ නුදුක් ආදායම් මට්ටම මත පමණක් නොව ආයු අපේක්ෂණය සාක්ෂර්තාව අධ්‍යාපනය සෞඛ්‍ය වැනි සමාජයේ සාධක මගිනි . මානව සංවර්ධන දීමෙකය මේවා සැලකිල්ලට ගෙන ඇත.
- සංවර්ධනය මැකිමේ දී යොදා ගන්නා ප්‍රතිශීලී ආදායම වැනි පටු මිනුම් වලින් හටගන්නා සීමාකම් මානව සංවර්ධන දීමෙකයෙන් පහව යයි.
- මෙම දීමෙකය පදනම් කරගනීමින් කරගනීමින් ලෝකයේ රටවල් සංවර්ධන මට්ටම අනුව වර්ග කළ හැකිය.

### සංවර්ධන මිනුමක් වශයෙන් මානව සංවර්ධන දීමෙකයේ දුබලතා

- මානව සංවර්ධන දීමෙක සමාජාර මිනුමක් වහ බැවින් රටවල් අභ්‍යන්තරය දැකිය හැකි සංවර්ධන විෂමතාවයන් හඳුනාගත නොහැකිය.
- ගුණාත්මක වෙනස්කම් මෙම දීමෙකයන් සැලකිල්ලට නොගැනී.
- සංවර්ධනය කෙරෙනි බලපාන පාරිසරික පැතිකඩි මෙම දීමෙකය තුළ අන්තර්ගත නොවේ.
- දීමෙකයට අදාළ ප්‍රධාන පැතිකඩි සඳහා සමාන බර තැබේමක් කර ඇත .

ලෝකයේ රටවල සමාජ ආර්ථික සංස්කෘතික දේශපාලන හා පරිසරික සියලු අංශවල සංවර්ධනය මැන බැවිම සඳහා (2008) වර්ෂයේදී සංතාෂ්ථීර දීමෙකය හඳුන්වා දී ඇත .

සංතාෂ්ථීර දීමෙකය ට ඇතුළත් දීමෙකයට ඇතුළත් සංරච්ච පහත දැක්වේ .



- යහපාලනය
- පරීසරය
- සංස්කෘතිය
- මානයික සතුව
- කාල කළමනාකරණය
- අධ්‍යාපනය
- සෞඛ්‍ය
- පිට තත්ත්වය
- සමාජ සම්බන්ධතා

## ❖ ආදායම් විෂමතාවය (Income Inequality)

ආදායම් ව්‍යාපේ විෂමතාවය යනු කිසියම් රටක ආදායම් බෙදී ගොස් නිබෙන ආකාරය පවතින විෂමතාවයයි . කිසියම් රටක ආදායම් ව්‍යාපේ දෙස ප්‍රවේශ දෙකක් ඔස්සේ බැලිය හැකිය . එනම්,

1. කාර්යාත්මක ආදායම් ව්‍යාපේ
  2. පුද්ගල ආදායම් ආදායම් ව්‍යාපේ
- කාර්යාත්මක ආදායම් ව්‍යාපේ යනු රටක ආදායම් බිජි කරන මූලාශ්‍ර අනුව ආදායම් බෙදී යන ආකාරය විමසා බැලිමයි.
  - මෙහිදී නුමය ගුමය විව්‍යායකත්වය යන විවිධ නිෂ්පාදන සම්පත් මූලාශ්‍ර නිසා බිජිවන බද කුලී බදකුලී වැටුප් පොලී ලාභ යන ප්‍රධාන ආදායම් කාණ්ඩ වල සාපේක්ෂ විශාලත්වය විමසා බැවෙළේ.
  - පුද්ගල ආදායම් ව්‍යාපේ යනු ආදායම් උපයන මාර්ගය කුමක් වුවත් එම මූලාශ්‍ර ඔස්සේ පුද්ගලයක නිශ්චිත කාලයක් තුළ උපයනු බෙන මුළු ආදායම් ප්‍රමාණය අනුව පුද්ගලයන් පෙළ ගැස්වීමයි.
  - මෙහිදී පුද්ගලය උපයන මුළු ආදායම් ප්‍රමාණය අනුව විවිධ ආදායම් පන්තිවලට ඔවුන් අනුයුත්ත කරන අතර එමගින් විවිධ ගින් විවිධ ආදායම් පන්ති වලට ඇතුළත් වන පුද්ගල සංඛ්‍යාවක් මුළු ආදායමෙන් ඒ ඒ ආදායම් පන්තියට හිමිවන ප්‍රතිෂ්ථන් ගණනය කළ හැකිය .

ආර්ථිකය සියලුම ආදායම් උපයන්හාන් ගේ ආදායම් පිළිබඳ තොරතුරු බඩා ගැනීම අපහසු බැවින් සියලුගැනීම පහසු බැවින් සියලු දෙනාම නියෝජනය වන පරිදි තොරාගත් නියැදියක් ඇසුරෙන් පවත්වනු බෙන සම්ක්ෂණයක් මගින් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහ බැංකුව වරින්වර පුද්ගල ආදායම් ව්‍යාපේ සියලුබඳ තොරතුරු රුස් කරනු ලබයි .

පුද්ගල ආදායම් ආදායම් ව්‍යාපේ විශ්වාස කළ හැකි ප්‍රවේශ දෙකකි.

1. නිරපේක්ෂ අදයම් ව්‍යාපේ
2. සාපේක්ෂ ආදායම් ව්‍යාපේ



- නිරපේක්ෂ ආදායම් ව්‍යාප්තිය යනු ආර්ථිකය තුළ සිටින විවිධ පුද්ගලයන්ගේ නිරපේක්ෂ ආදායම් මට්ටම එකිනෙක සංස්ක්දනය කිරීමයි.
- විවිධ ආදායම් පහත් යටතේ පුද්ගලයන් පෙළගස්වා ඒ ඒ ආදායම් පහත් තුළ සිටින පුද්ගලයන් සංඛ්‍යාවක් සංඛ්‍යාවත් පුද්ගලයන් සංඛ්‍යාවේ ප්‍රතිනෙය මෙහිදී ගණනය කළ හැකිය .
- ආර්ථිකයේ දිලිඳ පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා නිරපේක්ෂ ආදායම් ව්‍යාප්තිය පිළිබඳ දත්ත ප්‍රයෝගනවත් වේ .
- සාපේක්ෂ ආදායම් ව්‍යාප්තිය යනු ආදායම් මට්ටම අනුව පෙළ ගස්වන ලද පුද්ගල ආදායම් මූල්‍ය ආදායමේ ප්‍රතිනෙයක් මෙය දැක්වීමයි .
- සම පුද්ගලයකුගේම හෝ කුවුම්බයක ම හෝ මූල්‍ය ආදායම ආරෝහනා හා අවරෝහනා කුමයට සකස් කොට ආදායම්ලාභීන් කණ්ඩායම් වශයෙන් පෙළගස්වීම සාපේක්ෂ ආදායම් ව්‍යාප්තිය ගණනය කරනු ලබයි .
- එමෙහි ගණනය කරන ලද අඩු ආදායම් ලබන කණ්ඩායමට නිමි වන ආදායම මූල්‍ය ආදායමේ ප්‍රතිනෙයක් මෙයන් ඉහළ ආදායම් ලබන කණ්ඩායමට නිමි වන ආදායම මූල්‍ය ආදායමේ ප්‍රතිනෙයක් මෙය ගණනය කොට සංස්ක්දනය කරයි.
- ආර්ථික හා සමාජ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී සාපේක්ෂ ආදායම් ව්‍යාප්තිය පිළිබඳ දත්ත වඩාත් ප්‍රයෝගනවත් වේ.

නිරපේක්ෂ ආදායම් ව්‍යාප්තිය හා සාපේක්ෂ ආදායම් ව්‍යාප්තිය ඉදිරිපත් කරන ආකාරය පහත දැක්වේ.

ආදායම් විෂමතාව මැනීම සඳහා පහත සඳහන් කුම හාවතා කරයි.

- I. ලෝරන්ස් වකුය
- II. ගිනි සංගුණකය
- III. පංචමක අපකිරණ අනුපාතිකය

ලෝරන්ස් වකුය මගින් පෙන්වන්නේ කිසියම් ආදායම් ව්‍යාප්තියක සමුව්වීන ප්‍රතිශත අගයන් ප්‍රස්ථාරක නිර්සපතාය කිරීමයි .


ව්‍යාප්ති විෂමතාවයන් හඳුනා ගැනීමට ඉතා ප්‍රයෝගනවත් වන ලෝරන්ස් වකුය (1905) දී ඇමරිකානු ජාතික ආර්ථික විද්‍යාජ්‍යයක වූ මස්ස් ලෝරන්ස් විසින් හඳුන්වා දෙන ලදී.



කල්පිත දත්ත යොදා ගනීමින් පහත සඳහන් පරිදි ලෝරන්ස් වතුය නිර්මාණය කළ හැකිය.

පුද්ගලයන්	ආදායම රැකියල්	මුළු එකතුවේ අනුපාතයක් ලෙස		සම්විච්ච අගය		සම්විච්ච අගය ප්‍රතිශතයක් ලෙස	
		පුද්ගලයන්	ආදායම	පුද්ගලයන්	ආදායම	පුද්ගලයන්	ආදායම
1	5	0.2	0.05	0.2	0.05	20	5
1	10	0.2	0.10	0.4	0.15	40	15
1	15	0.2	0.15	0.6	0.30	60	30
1	25	0.2	0.25	0.8	0.55	80	55
1	45	0.2	0.45	1.0	1.00	100	100

වගුවේ අවසාන නිරු දූකෙහි දැක්වන දත්ත නිරස් හා සිරස් අක්ෂවල නිර්සපණය කරමින් ලෝරන්ස් වතුය පහත පරිදි නිර්මාණය කළ හැකිය.



ලෝරන්ස් වතුය සම ව්‍යාපෘති රේඛාවෙන් ඇත් වන විට ආදායම් අසමානතාවය වැඩි වන අතර ලෝරන්ස් වතුය සම ව්‍යාපෘති රේඛාවට ආසන්න වන විට ආදායම් අසමානතාව අඩුවේ අඩුවේ ආදායම් විෂමතාවයක් තොමැතිනම් ලෝරන්ස් වතුය සම ආදායම් ව්‍යාපෘති රේඛාව මත පතින වේ.

කිසියම් ආදායම් ව්‍යාප්තියක පවතින විෂමතාව සංඛ්‍යාවක් මගින් දැක්වීම ගිනි සංග්‍රහකය යි.

1912 දී ඉතාලි ජාතික සංඛ්‍යා විද්‍යාඹුද්‍යක වූ කොරෝබ්‍රි ගිනි විසින් හඳුන්වා දී ඇති ගිනි සංග්‍රහකය ගෙනාය කරන ආකාරය ලෝරන්ස් වතුය මගින් පරික්ෂාකර පරික්ෂා කර බැලිය හැකිය.



ඉහත රේප සටහන නි සමාදන් ව්‍යාපේ රේඛාව ඔබේ රේඛාවෙන් දැක්වෙන අතර එම ලක්ෂය සම්බන්ධ කරමින් ලෝරන්ස් වකු නිර්මාණය කර ඇත .ලෝරන්ස් වකුය මගින් සත්‍ය ආදායම් ව්‍යාප්ති රේඛාව පෙන්වුම් කරයි .

ගිනි සංග්‍රහකය ගණනය කරනුයේ සම ආදායම් ව්‍යාප්ති රේඛාව සහ ලෝරන්ස් වකුය අතර ඇති පුද්ගලයේ C වර්ගේ වර්ගේ AOB කොට්ඨායේ වර්ගේ වර්ගේ අතර අනුපාතයක් වශයෙනි .

ගිනි සංග්‍රහකය ගණනය කරන ආකාරය පහත දැක්වේ.

**ගිනි සංග්‍රහකය = C කොටස් වර්ගේ වර්ගේ / AOB ත්‍රිකෝනයේ වර්ගේ**

- ❖ ලෝරන්ස් වකුය AOB ත්‍රිකෝනය මත වැටුණාගාත් ආදායම් විෂමතාවය උපරිම වේ ගිනි සංග්‍රහකය ඒකට සමානයි.
- ❖ ඒ අනුව ගිනි සංග්‍රහකය ගුන්‍ය වන විට ආදායම් විෂමතාවය අඩු වන අතර ගිනි සංග්‍රහකය ඒකට සමාන විට ආදායම් විෂමතාව උපරිම වේ .
- ❖ ආදායම් ව්‍යාප්තියේ විෂමතාවය මැනීම සඳහා මිනුමක් ලෙස පංචමක අපකිරණ අනුපාතිකය භාවිත කරයි .
- ❖ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ භා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පංචමක අපකිරණ අනුපාතිකය ගණනය කරනු ලැබේ.
- ❖ මෙහිදී පහළ ආදායම් සිට ඉහළ අදම දක්වා ආදායම ලබන ආකාරය අනුව ආදායම්ලාභීන් ආදායම් පන්තිය පහකට ව්‍යුත කරනු ලැබේ .මෙම ආදායම් පන්ති ආදායම් පන්වමක ලෙස හැඳින්වේ හැඳින් වේ එම ආදායම් පන්ති පහත පරිදි ඉදිරිපත් කළ හැකිය .
- පහළ ආදායම් ලබන පන්තිය
- පහළ මැදි ආදායම් ලබන පන්තිය
- මැදි ආදායම් ලබන පන්තිය
- නැති ඉහළ ආදායම් ලබන පන්තිය
- ඉහළ ආදායම් ලබන පන්තිය .

මුළු සාමාන්‍ය මාසික ආදායම මගින් ආදායම් පන්තිවලට හිමි සාමාන්‍ය මාසික ආදායම ගණනය කරනු ලැබේ.

පහත දැක්වෙන සූත්‍රය භාවිත කරමින් පංචමක අපකිරණ අනුපාතය ගණනය කළ හැකිය.

ඉහළ ආදායමක් ලබන පන්තියට හිමි  
සාමාන්‍ය මාසික ආදායම

පංචමක අපකිරණ අනුපාතිකය =

පහළ ආදායම ලබන පන්තියට හිමි  
සාමාන්‍ය මාසික ආදායම.



## නිදුසුන

පහත පරේදී පංචමක අපකිර්ණ අනුපාතය ගණනය කළ හැකිය.

ඉහළ ආදායම ලබන පන්තියට හිමි සාමාන්‍ය මාසික ආදායම = 98575

පහර ආදායම ලබන පන්තියට හිමි සාමාන්‍ය මාසික ආදායම = 8211

පංචමක අපකිර්ණ අනුපාතිකය =  $98575 \div 8211$

පංචමක අපකිර්ණ අනුපාතිකයේ අගය 2 යන්හේන් අදහස් වෙන්නේ පහල ආදායම ලබන පන්තියේ සාමාන්‍ය අවධානමෙන් දොළුස් ගුණයක සාමාන්‍ය ආදායමක් ඉහළ ආදායම ලබන පන්තියට හිමි බවයි.

## ❖ දුරිද්‍රතා සංකල්පය (Poverty)

දුරිද්‍රතාවය යනු යම් පුද්ගලයෙකට හෝ පුද්ගල සමුහයකට හෝ යහපත් පැවැත්මක් සඳහා අවශ්‍ය වන සාධාරණ හේතු සහිතව නැඳුණා ගත් අවම ගුහසාධන තත්ත්වයන්ට එහෙම කිසියම් පරිනැශ්න හෝ ආදායම් මට්ටමකට හෝ නිවාස, සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් සහ මානුෂික අවශ්‍යතා හා පවත්නා සමාජ ආර්ථික තත්ත්වයන් මත නැඳුණා ගත් රැකියා දේපල සහ වෙනත් අයිතිවාසිකම් භූක්ති විදිමේ අවම මට්ටමකට ප්‍රාග්ධන වීම යි.

ලෝක බැංකුවේ සංවර්ධන වාර්තාවට අනුව දුරිද්‍රතාවය යනු “සුඩ්‍යානාවයේ විනින්හාවය” ලෙස නිර්වචනය කොට ඇත.

රෝබරි ඩේම්බර්ස්ට අනුව දුරිද්‍රතාවයේ ප්‍රධාන පැතිකඩ්වල් 5 ක් ඇත. ඒම දුරිද්‍රතාවයේ පැතිකඩ්වල් 05 පරේදී වේ.

- 1) ආදායම් දුරිද්‍රතාවය (Income& Poverty)
- 2) කායික දුබලතාව (Physical& weakness)
- 3) පිඩිනයන්ට ගොදුරුවේමේ නැමුණුතාවය (Vulnerability)
- 4) බල රහිතහාවය (Powerlessness)
- 5) තුදුකළා වීම (Isolation)



### ආදායම් දුරිලතාවය

- අවම පිටත තත්ත්වයක් උදෙසා අවශ්‍ය කරන පාරිභෝෂණ මට්ටම පවත්වා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් නොලැබේම.

### කායික දුබලතාව

- අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් හෝ මන්දපේෂණාය වැනි රෝග නිසා පුද්ගලයන්ගේ වැඩ කිරීමේ සහ ආදායම් ඉපයෝගීමේ හැකියාව දුර්වල වීම.

### නැඹුරුතාවය

- ගැවතුරු, නියග, බෝග පාලිව, සාගත, මරණ, ලෙඩරෝග වැනි අනපේක්ෂිත සිදුවීම් නිසා හටගන්නා කම්පනයන්ට ඔරෝන්ත්තු දීමේ ගෙවියක් නොමැති වීම.

### බල රැකිත්තාවය

- පවත්නා සමාජ, ආර්ථික සහ දේශපාලන ව්‍යුහය තුළ තම පිටිතවලට බලපාන කරුණු පිළිබඳව අදහස් දැක්වීමට පුද්ගලයන්ට ඇති හැකියාව ගිලිනි යාම.

### නුදිකළා වීම

- හොතික වශයෙන් සහ සමාජයේ වශයෙන් නිශේෂ වීම.

## දුරිලතාව මිනුම් කිරීම.

දුරිලතාව ප්‍රතික සහ ප්‍රත්‍යාග්‍ය වශයෙන් මිනුම් කිරීම සඳහා පහත මිනුම් භාවිත කරයි.

- ජාතික දුරිලතා ඉම
- ජාත්‍යන්තර දුරිලතා ඉම
- ජනගහන දුරිලතා දුර්ගකය
- මානව දුරිලතා දුර්ගකය
- බහුමාන දුරිලතා දුර්ගකය
- අන්තර්දුරිලතා දුර්ගකය



සාපේක්ෂ ආදායම් දුරිලතාව මිනුම් කිරීමට යොදා ගනී

නිරපේක්ෂ ආදායම් දුරිලතාව මිනුම් කිරීමට යොදා ගනී



## 1. ජාතික දරුණුතා ඉම (National Poverty Line)

දිලිංගුලයෙකු නට දරුණුතාවයෙන් මිදිම සඳහා පවත්වාගත යුතු පාරිභෝෂන මට්ටම පවත්වා ගැනීම සඳහා පැවතිය යුතු අවම ආදායම තීර්ණය කොට ඊට පහල ආදායම් උපයන්නන් දරුණුතාවයෙන් පෙළෙන පුද්ගලයින් ලෙස හඳුනා ගැනීම සඳහා ජාතික දරුණුතා ඉම භාවිතා කෙරේ.

ශ්‍රී ලංකාවේ නිල දරුණුතා රේඛාව ලෙස 2019 ව්‍යුෂයේදී ප්‍රකාශයට පත් කොට ඇත්තේ රු.4752 ක් ලෙස ය.

## 2. ජාත්‍යන්තර දරුණුතා ඉම (International Poverty Line)

(2015) වර්ෂයේදී සංවර්ධනය වෙමින් පවතින රටවල් සම්බන්ධයෙන් දිනකට ඇමෙරිකානු බොල් ((1.9)) කට වඩා අඩු ආදායමකින් දිවි පෙවත රැක ගන්නා ජන අනුපාතය වෙන්කර දක්වන රේඛාව ජාත්‍යන්තර දරුණුතා ඉම යනුවෙන් හැඳින්වේ.

ඉහත බොල් 1.9 පහල ආදායම් බඩන රටවල ජාත්‍යන්තර දරුණුතා ඉම ලෙස සෙලකන අතර ඊට අමතරව අනෙකුත් රටවල් කාණ්ඩවල ජාත්‍යන්තර දරුණුතා ඉම පහත පරිදි වේ.

- පහල මඟ් ආදායම් → දිනකට ඇ.ඩො.3.20 ට අඩු
- ඉහළ මඟ් ආදායම් → දිනකට ඇ.ඩො.5.50 ට අඩු
- ඉහළ ආදායම් → දිනකට ඇ.ඩො.21.7 ට අඩු

## 3. ජනගහන දරුණුතා ද්‍රේශකය

දරුණුතා රේඛාවට පහතින් සිටින දිලිංග ජනගහනයේ ප්‍රමාණය, මුළු ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස ඉදිරිපත් කළ විට එය ජනගහන දරුණුතා ද්‍රේශකය ලෙස හැඳින්වේ.

$$\frac{\text{ජනගහන දරුණුතා ද්‍රේශකය} - \text{දරුණුතා ඉමට පහල සිටින ජන කොටස}}{\text{මුළුජනගහනය}} \times 100$$

ශ්‍රී ලංකාවේ ජනගහන දරුණුතා ද්‍රේශකය

2012/2013 = 6.7

2016 = 4.1



#### 4. මානව දුරිලතා ද්‍රේශකය

මානව දුරිලතා ද්‍රේශකය මගින් මිනුම් කරනුයේ මානව සංවර්ධනයට අහිතකර ලෙස බලපාන විවෘතයන් ය. පුද්ගලයෙකුට අර්ථවත් පිවිතයක් ගත කිරීමට ඇති ඉඩ ප්‍රස්ථා අනිම වීමක් මානව දුරිලතාව යන්හෙන් අදහස් කෙරේ.

එක්සත් ජාතියේ සංවිධානය මානව දුරිලතාව මැතිම සඳහා ප්‍රධාන පැතිකඩ් වැනි සැලකිල්ලට ගනී.

- I. දුරීකු හා සෞඛ්‍ය සම්පන්න පිවිතය නොමැති වීම.
- II. යහපත් පිවිත තත්ත්වයක් නොලැබේම.
- III. දැනුම නොමැති වීම.

#### 5. බහුමාන දුරිලතා ද්‍රේශකය

2010 වසරේදී මානව සංවර්ධන වාර්තාව මගින් හඳුන්වා දුන් මෙම ද්‍රේශකය සෞඛ්‍ය, අධ්‍යාපනය, පිවිත තත්ත්වය යන පුද්ගල් ක්‍රේඩ්ති තුනකට අදාළ විනිහතාවයන් 10 ක් පදනම් කරගෙන මෙම ද්‍රේශකය පිළියෙළ කෙරේ. විනිහතා සියල්ල කැටි කරන ලද බරිත ද්‍රේශකයේ අගය 30% ක් ඉක්මවූ කුටුම්භදිලිඳු කුටුම්භ ලෙස තඳුනා ගැනේ.

$$\text{බහුමාන දුරිලතා ද්‍රේශකය} = \text{ඡනගහන දුරිලතා ද්‍රේශකය} \times \text{විනිහතා දුරිලතා ද්‍රේශකය}$$

#### 2016 සංවර්ධන වාර්තාවට අනුව බහුමාන දුරිලතාව වැඩිම සහ

#### අඩුම රටවල්

අඩුම දුරිලතාව සහිත රටවල්	වැඩිම දුරිලතාව සහිත රටවල්
1. බෙලරුස්ස් (	1. නයිගර්
2. යුක්සේනය	2. දකුණු සුඩානය
3. සර්බියාව	3. වැඩි
4. ආර්මෙනියාව	4. ඉතියෝපියාව
5. මොන්ටිගෝ	5. බ්‍රිතිනා රාසේ



## 6. අන්තර් දුරදතා ද්‍රේක්කය

දුරදතාවයේ තීවුනාවය හඳුනා ගැනීම සඳහා මෙම ද්‍රේක්කය භාවිත කෙරේ. දුරදතා අන්තරය යනු දුප්පත් පුද්ගලයෙකුට එම දුප්පත්කම්ත් මැදිමට අවශ්‍ය වන මුදල් ප්‍රමාණය හෙවත් එම පුද්ගලයාගේ මුළු පරිහෝජන වියදුම සහ දුරදතා රේඛාවේ අගය අතර වෙනසය. දුලිඳ පුද්ගලයෙකුට පරිහෝජන දුරදතාවයෙන් මැදිමට අවශ්‍ය වන මිදුල් ප්‍රමාණය දුරදතා ද්‍රේක්කය යන්හේත් අදහස් කරයි.

දුලිඳ පුද්ගලයෙකුගේ මුළු මාසික පරිහෝජන වියදුම  
අන්තර් දුරදතා ද්‍රේක්කය = \_\_\_\_\_  
දුරදතා රේඛාවේ අගය අතර වෙනස

- දුලිඳ අයකුගේ දුරදතා අන්තර් ද්‍රේක්කයේ අගය 0 මෙස සෑලකා මෙම ද්‍රේක්කය පිළුයෙල කෙරේ.

### අන්තර් දුරදතා ද්‍රේක්කය

2012/ 2013 = 1. 2

2016 =0.6

## දුරදතාවයේ පැනිකඩ

දුරදතාවයේ ප්‍රධාන පැනිකඩ (2) කි.

- 1) පාරිහෝජන දුරදතාවය හෙවත් ආදායම් දුරදතාවය
- 2) මානව දුරදතාවය



## 1) පාරිභෝෂන දුරදුතාවය හෙවත් ආදායම් දුරදුතාවය

ආදායම හෝ පාරිභෝෂනය අනිම වීම පදනම් කරගෙන නිර්වචනය කෙරේන දුරදුතාවය ආදායම් දුරදුතාවය ලෙස හැඳින්වේ. මෙම ආදායම් දුරදුතාවයේ ප්‍රධාන ස්වර්ශප (2) ක් පවතී.

### ආදායම් දුරදුතාවයේ ස්වර්ණප

නිරපේක්ෂ දුරදුතාවය

සාපේක්ෂ දුරදුතාවය

පුද්ගලයෙකුට හෝ කුවුම්බයකට  
තම මුළුක අවශ්‍යතා සපුරා  
ගැනීමට අවශ්‍ය අවම ආදායම්  
ප්‍රමාණය නොමැති වීමයි.

ප්‍රහැඩනයෙන් ඒ කොටසකගේ  
සමාජ ආර්ථික තත්ත්වයන් සමග  
සය බලන විට තවත්  
කොටසකගේ සමාජ

## 2) මානව දුරදුතාවය

එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් නිදහස, ආන්ම ගරුන්වය හා අන්‍යයන්ගේ සැලකිල්ල තුක්ති විදිමින්  
යොඩා සම්පන්නව හා සතුවුදායක පිටත තත්ත්වයක් සාක්ෂාත් කර ගැනීමට අදාළ මානව සංවර්ධනය  
සඳහා ඇති ඉඩ ප්‍රස්ථා සහ තේර්ම් අනිම වී ගිය තත්ත්වය මානව දුරදුතාවය ලෙස හඳුන්වයි.



## ශ්‍රී ලංකාවේ දුර්දතාවය

ශ්‍රී ලංකාවේ දුර්දතා ද්‍රේශකයේ  
ලිපතනි

දුර්දතාව පිළිබඳ ද්‍රේශකය	2016
ජ්‍යෙෂ්ඨ ප්‍රජාව දුර්දතා ද්‍රේශකය (%)	4.1
ශ්‍රී ලංකාව	
• නාගරික අංශය	1.9
• ග්‍රාමීය අංශය	4.3
• වතු අංශය	8.8
පළාත් අනුව ජ්‍යෙෂ්ඨ ප්‍රජාව දුර්දතා ද්‍රේශකය (%)	
බස්නාහිර පළාත	1.7
මධ්‍යම පළාත	5.4
දකුණු පළාත	3.0
වයඹ පළාත	2.7
ලඹරු මැද පළාත	3.3
ලාංච පළාත	6.5
සබරගමුව	6.7
ලඹරු පළාත	7.7
නැගෙනහිර පළාත	7.3

(මුළුගූය : ජ්‍යෙෂ්ඨ ප්‍රජාව හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව)

දිස්ත්‍රික්ක වශයෙන් ජ්‍යෙෂ්ඨ ප්‍රජාව දුර්දතා ද්‍රේශකයේ හැකිරීම.

කළමනාව

අඩුම දිස්ත්‍රික්කය (-)	0.9
කොළඹ	



- ❖ ශ්‍රී ලංකාවේ දුරිලතාවය පසුගිය දැක දෙක තුළ දී ගිසු මෙස පහත වැට් ඇත.(2016 වසර් වන වට 4.1% කි.
- ❖ 2017 වසරේදී දුරිලතාවයෙන් පෙළෙන පුද්ගලයින් ගණන 843 913 කි.
- ❖ 2016 සමික්ෂණයට අනුව ජ්‍යෙෂ්ඨ දුරිලතා දුර්ගකයේ අවම අයය වූ 1.7% බස්නාහිර පළාතෙන් වාර්තා වූ අතර ඉහළම අයයන් වූ 7.7% හා 7.3% පිළිවෙළින් උතුරු හා නැගෙනහිර පළාත් වලින් වාර්තා වේ.
- ❖ ග්‍රාමීය අංශයට වඩා වතු දුරිලතාවය ඉහළ අයයක් ගනී.

## ශ්‍රී ලංකාවේ දුරිලතාවයට බලපා ඇති සාදක

ශ්‍රී ලංකාවේ දුරිලතාවය කෙරෙහි බලපා ඇති සාධක පුදාන ගිර්ජ (3) ක් යටතේ වර්ග කළ හැකිය. ඒවා නම,

- 1) අවකාශය හෝ ස්ථාන කේත්දීය කරුණු
- 2) ආංශික ලක්ෂණ
- 3) පුද්ගල බද්ධ හා කටුම්හ බද්ධ සාදක

## දුරිලතාවය පහත හෙළිමට යෝගී ප්‍රතිපත්ති

- ❖ දිලිඳ පුද්ගලයන්ට තම පිටත තත්ත්වය ඉහළ නැංවීමට ඇති අවස්ථා වැඩි කිරීම්.
- ❖ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සහභාගි වීමට හැකිවන මෙස දිලිඳ ජ්‍යෙෂ්ඨ කොටස් සවිබල ගැන්වීම්.
- ❖ දිලිඳ ජ්‍යෙෂ්ඨ නිර්ත්තරව මුහුණා දෙන ආර්ථික අනාරක්ෂිත හාවයට පිළියම් මෙස ආර්ථික රැකවර්ත්තයක් ලබා දීම්.
- ❖ දිලිඳ ප්‍රදේශවලට යටිතල පහසුකම් හා තාක්ෂණ්‍ය ලබා දීම්.
- ❖ මැලේරියාව, ක්ෂේර රෝගය වැනි රෝග පැනිරියාමේ සෞඛ්‍ය ප්‍රශ්න විසඳීම්.
- ❖ කැමිකර්මය පැනම් කරගන් කර්මාන්ත සංවර්ධන කිරීම්.
- ❖ දිලින්දන්ට නිනකර මෙස ආදායම් පුනර් ව්‍යුප්තියක් සිදු කිරීම්.

## දුරිලතාවය පහත හෙළිමට ශ්‍රී ලංකා රජය හඳුන්වා දී ඇති ප්‍රතිපත්ති

- ❖ සමාජ ආරක්ෂණ වැධිසටහන්



- සම්දේශ, වැඩිහිටි දීමනාව, අඛාධිත පිරිස් සඳහා දීමනාව සහ වකුගබු රෝගීන් සඳහා දීමනාව
- ❖ කණ්ඩායම් ඉතුරුම් පදනම් වූ බැංකු කුමය
- ❖ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය
- ❖ දුලිඳ පවුල් වෙත ලබාදෙන පෝෂණ දීමනා වැඩසටහන
- ❖ **ශ්‍රී ලංකාවේ ජනගහන ව්‍යාප්තියේ වෙනස් වීම් සහ එහි ප්‍රතිච්චිතය**

## ජනගහනය (Population)

යම නිශ්චිත අවස්ථාවක කිසියම් රටක් තුළ වෙසෙන පුද්ගල සංඛ්‍යාව ජනගහනය නම් වේ.

ජනගහනය යනු නිරන්තරයෙන් කාලයන් සමග වෙනස්වීමෙන්ම නාජනය වන ගතික සංක්‍රාන්තික ප්‍රතිච්චිතයකි. ඒ අනුව ජනගහනය වෙනස්වීම සඳහා පහත ප්‍රධාන කරුණු 03 බලපායි. ඒවා නම්,

1. උපත් / සංශෝධනාවය
2. මරණ / මර්ත්‍යනාව
3. සංක්‍රාන්තිකය

### 1) උපත් / සංශෝධනාවය

යම ජන සංඛ්‍යාවකට උපත් සංඝීවී උපත් ප්‍රමාණය උපත් / සංශෝධනාවය මෙය හැඳින්වේ. මෙය දළ උපත් අනුපාතිකය මගින් පහත පරිදි ගණනය කෙරේ.


$$\text{දළ උපත් අනුපාතිකය} = \frac{\text{සංඝීවී උපත් සංඛ්‍යාව}}{\text{මධ්‍යවාර්ශික ජන සංඛ්‍යාව}} \times 1000$$

- ❖ නිශ්චිත ව්‍යාපෘතික මධ්‍ය වාර්ෂික ජන සංඛ්‍යාවෙන් දහසකට අඟනි වන සංඝීවී උපත් සංඛ්‍යාව දළ උපත් අනුපාතිකය මගින් ගණනය කරයි.

### 2) මරණ / මර්ත්‍යනාව

සංඝීවී දුරට උපතකින් පසුව පිවිතයේ ඕනෑම අවස්ථාවක පුද්ගලය පර්තුය නිරැද්ද වීම මරණය නම් වේ. රටක මරණ සංඛ්‍යාව පිළිබඳව මෙහේ දක්වන මිනුම වන්නේ දළ මරණ අනුපාතිකයයි.

$$\text{දළ මරණ අනුපාතිකය} = \frac{\text{මරණ සංඛ්‍යාව}}{\text{මධ්‍යවාර්ශික ජන සංඛ්‍යාව}} \times 1000$$



- ❖ නිශ්චිත ව්‍යුහයක මධ්‍ය වාර්ෂික ජීව සංඛ්‍යාවෙන් පුද්ගලයින දැනසකට සිදුවන මරණ සංඛ්‍යාවයි.

### 3) සංකුමතා

පදිංචිය වෙනස් කිරීම නිසා එක් පුද්ගලයින් තවත් පුද්ගලයිට කෙරේන ස්ථාන මාරුව සංකුමතා නම් වේ. ආගමනය වූ සංඛ්‍යාවෙන් විගමනය වූ සංඛ්‍යාව අඩු කළ විට ගුද්ධ සංකුමතා ලැබේ.

$$\text{ආගමනය වූ ජනසංඛ්‍යාව} - \\ \frac{\text{විගමනය වූ ජනසංඛ්‍යාව}}{\text{මධ්‍යවාර්ෂිකජනසංඛ්‍යාව}} \times 1000$$

- ❖ සංකුමතා නිසා රටක ඇතිවන ජීව සංඛ්‍යාවේ වෙනස එහි සිටිත ජීව සංඛ්‍යාවේ සම දැනසකටම කොපමතා වේ දැයි ගණනය කළ විට එය ගුද්ධ සංකුමතා අනුපාතය වේ.

### ජීවනගහනයේ ස්වභාවික ව්‍යුහනය

නිශ්චිත කාල පරිවිශේෂයක් තුළ සිදු වූ උපත් සහ මරණ සංඛ්‍යාවේ වෙනස ජීව සංඛ්‍යාවේ ස්වභාවික ව්‍යුහනය ලෙස හඳුන්වයි. දෙන ලද ව්‍යුහයක් උපත් සහ මරණ පමණක් හේතුකාටගෙන යම් ජීව සංඛ්‍යාවක සිදුවන වැඩිවිමක හෝ අඩුවිමක දිගුතාවය ස්වභාවික ව්‍යුහන අනුපාතය වන අතර එය පහත පරිදි ගණනය කරයි.

$$\text{ස්වභාවිකවර්ධනයන් අනුපාතිකය} = \frac{\text{උපත්සංඛ්‍යාව} - \text{මරණසංඛ්‍යාව}}{\text{මධ්‍යවාර්ෂිකජනසංඛ්‍යාව}} \times 100\%$$

$$\text{ස්වභාවිකවර්ධනයන් අනුපාතිකය} = \frac{\text{උපත්සංඛ්‍යාව} - \text{මරණසංඛ්‍යාව}}{\square \quad \square}$$

### ජීවන ව්‍යුහන අනුපාතිකය



ලිපත්, මරණ, සංකුමතා යන කරුණු තිත්වයම හේතු කරගෙන ජ්‍යෙගහනයේ සිදුවන වර්ධනය ජ්‍යෙගහන වර්ධන අනුපාතය මගින් පහත පරිදි ගණනය කරයි.

**ජ්‍යෙගහන වර්ධන අනුපාතිකය =ස්වභාවික වර්ධන අනුපාතය මණජ්‍යාපාතයගුද්ධ සංක්‍රාන්තිය +**

## ශ්‍රී ලංකාවේ ජ්‍යෙගහනය සම්බන්ධ මුලික තොරතුරු

යිරිපිටය	2018	2019
මධ්‍ය වාර්ෂික ජ්‍යෙගහනය - දැහස්	21,670	21,803
මධ්‍ය වාර්ෂික ජ්‍යෙගහන වර්ධන අනුපාතය (%)	1.1	0.6
දුළ උපත් අනුපාතිකය - දැහසකට	15.1	14.6
දුළ මත්තා අනුපාතිකය - දැහසකට	6.4	6.6
ස්වභාවික වර්ධන අනුපාතිකය - දැහසකට	8.7	8.0
ගුද්ධ සංකුමතා අනුපාතිකය - දැහසකට	0.8	-2.3
ජ්‍යෙගහනය - වර්ග කිලෝමීටර්යකට	346	348
පුද්ගලයින්		

- ජ්‍යෙගහනය අනුව වැඩිම ජ්‍යෙගහනයක් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර අඩුම ජ්‍යෙගහනය උතුරු පළාතේ මුළතිව දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.

## ප්‍රජා විද්‍යාත්මක සංකාජ්‍යිය

රටක හේ පුද්ගලයක හේ කාලයක් තුළ නොවෙනස්ව ඉහළ මට්ටමක පවතින උපත් හා මරණ අතර අනුපාතික, යම් කාලයක දී වෙනස්වීමට පටන්ගෙන කුමයෙන් අඩු වී නැවත පහත මට්ටමක නොවෙනස්ව පවතින තත්ත්වයකට පත්වීම ප්‍රජා විද්‍යාත්මක සංකාජ්‍යිය නම් වේ.

මෙය බොහෝවිට අදියර 4 ක් යටතේ පෙන්නුම් කරයි.

අදියර	උපත් අනුපාතිකය	මරණ අනුපාතිකය	ස්වභාවික වර්ධනය
1	ඉහළ මට්ටමක නොවෙනස්ව පවතී.	ඉහළ මට්ටමක නොවෙනස්ව පවතී.	ඉතා අඩු ඇයක් ගේ.



2	ඉහල මට්ටමක පවතී.	කුමයෙන් පහළ බසි	කුමයෙන් වැඩි වේ.
3	කුමයෙන් පහළ බසි.	පහළ බසි ඇත.	කුමයෙන් අසු වේ.
4	පහත මට්ටමක නොවනස්ව පවතී.	පහත මට්ටමක නොවනස්ව පවතී.	අසු අගයක් ගෙ.

## ශ්‍රී ලංකාවේ ප්‍රජා විද්‍යාත්මක සංකූහ්තියේ ලක්ෂණ

- ❖ වර්ෂ 2000 වන විට ප්‍රජා විද්‍යාත්මක සංකූහ්තියේ තුන්වන අවධියේ අවසාන අවස්ථාවට පාගා වීම.
- ❖ ජන සනත්වය 2017 වසර වන විට වර්ග කිලෝමීටරයකට 342 ක් දක්වා ඉහළ යාම.
- ❖ ලමා ජනගහනයට සාපේක්ෂව වැඩිහිටි ජනගහනය ඉහළ යාම. (ජනගහනය වයස්ගත වීම)
- ❖ ජනගහනයේ වයස් ව්‍යුහයේ වෙනස්වීම පිර්මිචිකර හැඩයක සිර සිලින්ඩර්කාර හැඩයකට කුමයෙන් නැතුරු වීම.
- ❖ කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව පුරුෂයින්ට සාපේක්ෂව ඉහළ නිසා වියපත් අවස්ථාවල දී වැන්දුම් කාන්තා ප්‍රතිගතය ඉහළ යාම.

## ප්‍රමිතිර අනුපාතය

යම් ජන සංඛ්‍යාවක ස්ථීන් 100 දෙනෙකට අනුපාතිකව සිටින පුරුෂයින් සංඛ්‍යාව කොපමණුද යන්න ප්‍රමිතිර අනුපාතය නම් වේ. මෙය සමස්ත ප්‍රමිතිර අනුපාතය සහ උපතේදී ප්‍රමිතිර අනුපාතය වශයෙන් අනුපත් වර්ග 2 ක් යටතේ ගණනය කෙරේ.

$$\text{සමස්ත ප්‍රමිතිර අනුපාතය} = \frac{\text{මධ්‍යවාර්ෂික පුරුෂ ජනගහනය}}{\text{මධ්‍යවාර්ෂික ස්ථී ජනගහනය}} \times 100\%$$

ජනගහනයට වයස සහ ස්ථී පුරුෂ භාවයේ ව්‍යාප්තිය පිළිබඳව ඉතා පැහැදිලි අදහසක් වයස් ප්‍රමිතිර සංයුතිය මගින් දැක්වේ. එම ජනගහනයේ වයස් සංයුතිය, උපත්, මරණ, සංක්‍රමණ රටා අනුව වෙනස්වන ආයුරු ජනගහන පිර්මිචියෙන් තිරුපනය වේ.

## ❖ වයස් සංයුතිය

වයස් සංයුතිය රටක ජනගහනය සහ සංව්ධනය සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක සාධකයකි. රටක මුළු ජනගහනයේ එක් එක් වයස් කාන්ඩවලට කොපමණ ජන සංඛ්‍යාවක් අයන් වන්තේ ද යන්න වයස් සංයුතිය පිළිබඳ දත්ත පෙන්වුම් කරයි. මේ යටතේ ජනගහනය පහත වයස් කිහිද යටතේ වර්ග කෙරේ.



- |                         |                         |
|-------------------------|-------------------------|
| 1. පළමා ජනගහනය          | (අවුරුදු 15 වයසු)       |
| 2. වැඩි කරන වයසේ ජනගහනය | (අවුරුදු 15-59)         |
| 3. වයස්ගත ජනගහනය        | (අවුරුදු 60 හා ඊට වැඩි) |

### ශ්‍රී ලංකාවේ ජනගහනයේ වයස් සංස්කීර්ණය

වර්ෂය	අවුරුදු 15ට අඩු % ( පළමා ජනගහනය )	අවුරුදු 15-59 වැඩි කරන වයසේ ) ( ජනගහනය )	අවුරුදු 60ට වැඩි ( වැඩිහිටි ජනගහනය )
2011	22.8	64.7	12.5
2016	21.4	64.2	14.5
<b>2021</b>	<b>19.4</b>	<b>63.8</b>	<b>16.7</b>
2026	17.5	63.6	18.9

ඉහත වගුව නිර්ක්ෂණය කරන විට දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් වන්නේ පළමා ජනගහනය ක්‍රමයෙන් අඩු වී ඇති බවත් වැඩිහිටි ජනගහනය ක්‍රමයෙන් ඉහළ යන බවයි. මෙය ජනගහනය වයස්ගත වීම ලෙස හඳුන්වේ. මෙය වියපත් වීමේ දුර්ගකය මගින් ගණනය කෙරේ.

$$\text{වයස්ගත ජනගහනයේ ප්‍රමාණය} = \frac{\text{වියපත් වීමේ දුර්ගකය}}{\text{සාමාන්‍ය ජනගහනය}} \times 100\%$$

### ශ්‍රී ලංකාවේ වියපත් වීමේ දුර්ගකය

වර්ෂය	වියපත් වීමේ දුර්ගකය
2011	54.8



2021	86.0
2031	128.9
2041	163.3
2051	193.1
2061	225.5

- ❖ ඉහතසාධනය, අධ්‍යාපනය හා සෞඛ්‍ය පහසුකම් සඳහා දීම්ස කාලයක් තිස්සේ සිදුකර ඇති ආයෝජනය නිසා ආය අප්ක්ෂාව ඉහළ ගොස් ඇති අතර සාම්ලසනාවය පහළ යමින් පවතී.
- ❖ වර්තමානය වන විට තී ලංකාවේ යැපුම් අනුපාතයට වැඩි වැඩකළ හැකි වයස් පසුවන ජනගහනයේ වැඩි වීමක් පවතින නිසා එය ආර්ථික වර්ධනය සඳහා නිතකර තත්ත්වයක් නිර්මාණය කරයි. මෙසේ යැපුම් අනුපාතය පහළ යාම ප්‍රජා විද්‍යාත්මක පාරිත්‍යාපනයක් ලෙස හැඳින්වේ.


$$\left. \begin{array}{l} \text{අවුරුදු 15 න් පහළ වයස් කාණ්ඩය 30\% වෘතු} \\ \text{අදුරුදු 60 නෝ ඊට වැඩි වයස් කාණ්ඩය 15\%වෘතු} \end{array} \right\} = \text{ප්‍රජා විද්‍යාත්මක පාරිත්‍යාපනය}$$

## යැපුම් අනුපාතය

කිසියම් ජ්‍යෙ සංඛ්‍යාවක වැඩි කරන වයස් පුද්ගලයන් 100 දෙනෙකුට සාපේක්ෂව යැපෙන්නන් කොපමතු සංඛ්‍යාවක් සිටි ද යන්න දක්වන අනුපාතය යැපුම් අනුපාතය නම් වේ. මෙය පහත ක්‍රමවේද ඔස්සේ ගණනය කරයි.

$$1) \quad \text{ඥමා යැපුම් අනුපාතය} = \frac{\text{අවුරුදු 0 - 14 අතර ජනසංඛ්‍යාව}}{\text{අවුරුදු 15 - 59 අතර ජනසංඛ්‍යාව}} \times 100\%$$

$$2) \quad \text{වැඩිහිටි යැපුම් අනුපාතය} = \frac{\text{අවුරුදු 60 සහ ඊට වැඩි ජනසංඛ්‍යාව}}{\text{අවුරුදු 15 - 59 අත රජනසංඛ්‍යාව}} \times 100\%$$



3)

මුළු යැපුම් අනුපාතය = ලමා යැපුම් අනුපාතය + වැඩිහිටි යැපුම් අනුපාතය

### ශ්‍රී ලංකාවේ යැපුම් අනුපාතය

සංගණන වර්ෂය	ලමා යැපුම් අනුපාතය	වැඩිහිටි යැපුම් අනුපාතය	මුළු යැපුම් අනුපාතය
2001	40.7	14.3	55.0
2012	40.4	19.8	60.2

❖ ඉහළ යැපුම් අනුපාතයක් පැවතීම ආර්ථික සංවර්ධනයට ප්‍රබල බාධාවක් වේ.

### **❖ ගුම බලකාය (Labor Force)**

ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් ගුමය සපයන සේවා නියුත්ත හෝ ගුමය සැපයීමට සූදානම් සේවා වියුත්ත වයස අවුරුදු (15) ගැනීමට සිටින ජන කොටස රටක ගුම බලකාය ලෙස හඳුන්වයි.

ගුම බලකාය - සේවා නියුත්තිය + සේවා වියුත්තිය

❖ ගුම බලකායේ සංයුතිය පහත පරිදි පෙන්විය හැක.

මුළු ජනගහනය

XXX

(-) 15 ට අඩු ජනගහනය

(XXX)



වැඩි කළ හැකි වයසේ ජනගහනය	XXX
පූර්ණ කාලීන ගිණුමෙන්	XX
වයස්ත / විශාලීම් පූද්ගලයන්	XX
පූර්ණවාසිකාලීන ආබාධිත පූද්ගලයන්	XX
ගෙහනීයන්	XX
ස්වේච්ඡාවන් රැකියාවල නිරත නොවන්නන්	<u>XX</u> <u>(XXX)</u>
නුම බලකාය	<u>XXX</u>

නුම බලකා සහභාගීත්ව අනුපාතය) = නුම බලකාය / වැඩි කළ හැකි වයසේ ජනගහනය ( $\times 100$ )

## සේවා නියුත්තිය (Employment)

ලක්ෂණ,

- පූද්ගලික අංශයේ සේවා නියුත්තිය ඉහළ වීම.
- නොවැම්තන් අංශයේ සේවා නියුත්තිය ඉහළ වීම.
- සේවා අංශයේ සේවා නියුත්තිය ඉහළ වීම.
- කෘෂි අංශයේ සේවා නියුත්තිය අඩු වීම.

### විධිමත් අංශයේ සේවා නියුත්තිය

- රාජ්‍ය, අර්කිඛ රාජ්‍ය, පූද්ගලික සමාගම් හා ව්‍යාපාරික වනු විධිමත් අංශයේ සේවා නියුත්තිය ලෙස නැත්තාගතී.

විධිමත් පොදුළුක අංශයේ ලක්ෂණ,

- ✓ අර්ථ සාධක අරමුදුල හෝ දේශීය ආදායම් දෙපාත්‍රමේන්තුවේ ලියාපදිංචි වී තිබේ.
- ✓ විධිමත් ගිණුම් කටයුතු පවත්වාගෙන යාම.
- ✓ ස්වේච්ඡාවන් 10 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් කටයුතු කිරීම.



## නොවිධිමත් අංශයේ සේවා නියුත්තිය

- රජයේ පිළිගැනීමක් නොමැති, රජයේ පාලනයක් නොමැති ප්‍රේත් ජ්‍යෙන්තාව විසින් සි කරනු ලබන ආරක්ෂා කටයුතු වේ.

ලක්ෂණ,

- ✓ පවුල් ගුමය භාවිතා කිරීම.
- ✓ ගිණුම් කටයුතු පවත්වාගෙන නොයයි.
- ✓ රක්ෂණ කටයුතු වලට දායක නොවේ.
- ✓ රජයේ නීති රේති වලට අවහන නොවේ.
- ✓ උප්ප අරමුදුලට දායක නොවේ.

## විදේශ අංශයේ සේවා නියුත්තිය

ඉහළ නැංවීමට ගෙන ඇති ක්‍රියාමාර්කිග,

- රටවල් සමග රැකියා ගිවිසුම් ඇති කරගැනීම.
- NRFC ගිණුම් කුමය හඳුන්වාදීම.
- විදේශ ගනවන්නන්ගේ අවම වයස් සීමාවක් නියම කිරීම හා පවුල් පසුබිම් වාර්තා ඉඩිපින් කිරීම.
- ගෙහා තූෂ්‍ණ උපකරණ භාවිතය පිළිබඳ පූහුණුවක් ලබාදීම.
- විදේශ ගනවුන්ගේ පවුල් වල දුරුවන්ට දිවා සුරුකුම් මධ්‍යස්ථාන පිහිටුවීම.

වාසි,

- ✓ විදේශ විනිමය ඉපැයීම.
- ✓ දුරිද්‍රතාවය පහත වැටීම.
- ✓ පොද්ගලික ආයෝජන ව්‍යුද්‍යනය වීම.
- ✓ විදේශ සංවිත ඉහළ යාම.
- ✓ තාවකාලික සේවා වියුත්තියට විසඳුමක් වීම.

## උග්‍රා සේවා නියුත්තිය

- ගුම සම්පත පූර්කිණා වශයෙන් උපයෝජනය නොවන තත්ත්වයකි.
- ස්වර්ශප දෙකකි.



- දාන්‍ය උග්‍රතා සේවා නියුත්තිය
  - නියමිත කාල සීමාව තුළ ගුම්ය නොසැපයීම වේ.
- අදාන්‍ය උග්‍රතා සේවා නියුත්තිය
  - තම සූ සුකම් වලට නොගැලපෙන රැකියාවක නිරත වීමයි.

උග්‍රතා සේවා නියුත්තියේ ආර්ථික ප්‍රතිච්චිතය,

- ✓ සම්පත් උග්‍රතා උපයෝග්‍යතය වීම.
- ✓ ගුම් එලදායිතාව අඩුවීම.
- ✓ ගුම්කයාගේ ආදායම අඩුවීම.
- ✓ දිරිදානාවය ඉහළයාම.
- ✓ යැපුම් අනුපාතය ඉහළයාම.

## සේවා වියුත්තිය (Unemployment)

ලක්ෂණ,

- ස්ථ්‍රී සේවා වියුත්තිය ඉහළ යාම.
- උගත් සේවා වියුත්තිය ඉහළ යාම.
- තරුණා සේවා වියුත්තිය ඉහළ යාම.
- ස්වයං සේවා වියුත්තියක් පැවතීම.
- ගාමිය අංශයට වඩා නාගරික අංශයේ සේවා වියුත්තිය ඉහළ යාම.

සේවා වියුත්තිය ඉහළයාමේ සමාජ ආර්ථික ප්‍රතිච්චිතය,

- ✓ සේවා වියුත්ත පුද්ගලයාට ආදායම් අනිම් වීම.
- ✓ රටේ නිෂ්පාදනයට වට්නාකමක් අනිම් වීම.
- ✓ සමාජමය ගැටුව නිර්මාණය වීම.
- ✓ යැපුම් අනුපාතය ඉහළ යාම.
- ✓ දිරිදානාවය ඉහළ යාම.

ලිගතුන් අතර සේවා වියුත්තිය ඉහළ යාමට බලපාන සාධක,

- සේවා අංශය සෙමන් වර්ධනය වීම.
- පුද්ගලික අංශය වෘත්තීය සුදුසුකම් මත ගුම්ය ඉල්ලම් කිරීම.
- අධ්‍යාපන කුම්ය වෘත්තීය පුහුණු ඉලක්ක නොවීම.



- රුපයේ රැකියාවක් කළ යුතු යැයි යන ආකල්පය
- ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඇති දැනුම

**සේවා වියුක්තිය ඉහළ යාමට බලපාන සාධක,**

- ගෙහස්ට් වගකීම් දැරීමට සිදුවීම විම.
- ස්ත්‍රීය රැකියාවක් නොකළ යුතු යැයි පවතින ආකල්පය
- ස්ත්‍රීන්ගේ රැකියාව සම්බන්ධ ආරක්ෂාවක් නොලැබීම.
- සේවා අංශයේ ප්‍රසාරණය නොවීම.
- නොවිධිමත් අංශයේ රැකියාව කිරීමට දක්වන රැවිකත්වය අඩුවීම.

## සේවා වියුක්ති ප්‍රහේද

### ❖ ස්වභාවික සේවා වියුක්තිය

- වැළැක්විය නොහැකි සාධක මත හටගන්නා සේවා වියුක්ති තත්වයකි.

### ❖ ව්‍යුහමය සේවා වියුක්තිය

- තාක්ෂණික වෙනස් වීමක් හෝ වෙළුඳපාලේ පවතින ඉල්ලමේ වෙනස් වීමක් නිසා ඇතිවන තත්වයකි.

### ❖ කර්ෂක සේවා වියුක්තිය

- රැකියාවකින් රැකියාවකට මාරුවන විට හටගන්නා තත්වයකි.

### ❖ වක්‍රීය සේවා වියුක්තිය

- ව්‍යාපාර ව්‍යුවල පසුබැසීම් අවධියේදී හටගන්නා තත්වයකි.

### ❖ වාරික සේවා වියුක්තිය

- ආර්ථික ක්‍රියාවලියට වාරිකත්වය බලපාන විට හටගන්නා තත්වයකි.

### ❖ ඉව්‍යානුගත සේවා වියුක්තිය

- නම කැමෙන්තෙන්ම රැකියා නොකරන තත්වයකි.

### ❖ අනිව්‍යානුගත සේවා වියුක්තිය

- අකමෙන්තෙන් විරැකියා තත්වයේ සිටීමයි.

### ❖ සාගවුණු සේවා වියුක්තිය

- ව්‍යාපාරයට අවශ්‍ය ගුමික ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් සේවා නියුක්ත වී ඇතිවන තත්වයකි.



## 12. ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යුහය සහ ප්‍රතිපත්ති

- ❖ නිදහසෙන් පසු ශ්‍රී ලංකා ආර්ථිකයේ කිදු වූ වෙනස්කම් පිළිබඳ විමර්ශනය.
- ❖ ශ්‍රී ලංකා ආර්ථිකයේ නව ප්‍රවරුතා පිළිබඳ ගෛවීජනාය.
- ❖ සමකාලීන ආර්ථික කිදුවීම් සහ ප්‍රතිපත්ති.

### නිදහසෙන් පසු ශ්‍රී ලංකා ආර්ථිකයේ කිදු වූ වෙනස්කම්

නිදහසින් පසු ආර්ථික ලක්ෂණ අනුව අවධි කිහිපයක් හඳුනා ගත හැකිය.

1. 1948 - 1960 දක්වා අවධිය
2. 1961 -1977 දක්වා අවධිය
3. 1977 -1994 දක්වා අවධිය
4. 1994 -2015 දක්වා අවධිය

#### 1. 1948 - 1960 දක්වා අවධියේ ප්‍රධාන ලක්ෂණ

- යටත් විෂින යුගයේ පැවති ලක්ෂණ සූලු වෙනස්කම් සහිතව ක්‍රියාත්මක වීම.
- ලෝක බැංකු බලපෑම පුද්ගල වර්ට ආර්ථිකය මත පතිත වීම.



- ආර්ථික සංවර්ධනයේ උපාය මාර්ගයක් ලෙස කැමිකර්මයට හා ක්රීමාන්තවලට ප්‍රබල තැනක් ලබා දීම.
- යැපුම් කැමිකර්මාන්තය හා ගොවී ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරය ප්‍රගතියක් ඇති වීම.
- ගෙවුම් ගේෂ අර්බුද ආර්ථික වීම.
- ආර්ථික කුම සම්පාදනය සහ සැලසුම් සම්පාදනය ආර්ථික වීම.
- අර්ධ විවෘත ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය.
- ප්‍රතිල් ඉහසාධන වැඩසටහන් ක්‍රියාත්මක වීම.
- ජනසතු ව්‍යාපාර ආර්ථික වීම.

## 2. 1961 - 1977 අවධියේ ක්‍රි ලංකා ආර්ථිකයේ ලක්ෂණ

- අන්තර්ජාල ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම.
- විනිමය පාලනය , ද්‍රේවිත්ව විනිමය අනුපාත කුමය ක්‍රියාත්මක වීම.
- ආනයන පාලනය.
- විදේශ විනිමය අර්බුද ඇති වීම.
- ආනයන ආද්‍යෙන කාර්මික ප්‍රතිපත්ති ආර්ථික වීම.
- අපනයන විවිධාංගිකරණය.
- රාජ්‍ය අංශයේ මහා පරිමාන ක්රීමාන්ත ආර්ථික වීම.
- දේපළ හා වත්කම් ප්‍රතිසංස්කරණය
- විනිමය අනුපාත ප්‍රතිසංස්කරණය

## 3. 1978 - 1994 අවධියේ ක්‍රි ලංකා ආර්ථිකයේ ලක්ෂණ

- අපනයන අනිමුඛ කාර්මික ප්‍රතිපත්ති ක්‍රියාකාරීත්වය
- ඒකීය විනිමය අනුපාත කුමයක් ඇති වීම.
- ස්ථාවර විනිමය අනුපාත කුමයක් ඉවත් ඇති කොට පාවතා විනිමය අනුපාත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම.
- විනිමය පාලනය හා ආනයන පාලනය ඉවත් කිරීම.
- පාලන ප්‍රතිපත්ති ඉවත් කොට ඉල්ලුම් හා සැපයුම් බලවේග ඔස්සේ ක්‍රියාත්මක වන මිල කුමයකට ඉඩ සැලසීම.
- ඉහසාධන ප්‍රතිපත්ති සීමා කිරීම.
- ආර්ථිකය විවෘත කිරීම.
- ආයෝජන ප්‍රවර්ධන කළුප පිහිටුවීම.
- පෞද්ගලිකකරණය, ප්‍රාන්තිකගතකරණය වැනි සැලසුම් පාර්ශවීය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම.
- දුරිඳතාව අවම කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම.



#### 4. 1994 - 2015 අවධියේ ශ්‍රී ලංකා ආර්ථිකයේ ලක්ෂණ

- දේශීය ආර්ථිකය ගෙක්තිමත් කිරීමේ ප්‍රතිසංස්කරණ මස්සේ විවෘත ආර්ථික ප්‍රතිපත්ති තවදුරටත් ක්‍රියාත්මක වීම.
- විදේශ ආයෝජන සීමා වීම.
- උතුරු නැගෙනහිර යුද්ධිය අවසන් කිරීමට විශාල වියදුමක් දැරීම.
- යටිතල පහසුකම් සංවර්ධනය.
- විදේශ ත්‍රෑත කෙරෙන් විශාල වශයෙන් යොමු වීම.
- දේශීය කාමිකර්මාන්ත හා ඉදිකිරීම කර්මාන්ත කෙරෙන් පූලීල් රාජ්‍ය අනුග්‍රහය දැක්වීම.

#### ආනයන ආදේශන කාර්මිකරණය.

##### ❖ ආනයන ආදේශන කාර්මිකරණය.

ආනයන ආදේශන කාර්මිකරණය යනු, විදේශ රටවලින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා සීමා පනවමින්, එම භාණ්ඩ දේශීයව නිෂ්පාදනය කර, දේශීය කර්මාන්ත දිරිගැනීමේ පසුබිම් සකස් කිරීමයි.

පළමුව සුබෝපහෝගි භාණ්ඩ හා අත්සවාය තොවන භාණ්ඩත් දෙවනුව අත්සවාය භාණ්ඩ (හාල්, මිරස්, ලුණු) ආනයනය සීමා කරමින් වෙළඳපල අතරමැදියන් ලැබෙන වාසි ලබන වාසි සීමා කරන ලදී .

ආනයන ආදේශන කාර්මිකරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම මගින් ප්‍රාග්ධන කර ගැනීමටකර ගැනීමට අපේක්ෂා කළ අරමුණු.

- දේශීය සම්පත් උපයෝජනය ඉහළ නැංවීම.
- රැකියා අවස්ථා බිජි කිරීම.
- විදේශ වෙළඳපොල මත රැඳීම අඩු කිරීම.
- විදේශ විනිමය පිටරටට ඇඳී යාම වැළැක්වීම.
- ආර්ථික වර්ධනය වේගවත් කිරීම.
- ජ්‍යෙන්තාවගේ පීවන තත්ත්වය ඉහළ නැංවීම.
- යටිතල පහසුකම් සංවර්ධනය.



ර්ජය විසින් ආනයන ආදේශන කාර්මිකරණ ප්‍රතිපත්තිය සාර්ථක කරගැනීම සඳහා ගත් ක්‍රියාමාර්ග.

- බදු විරාම හා බදු සහන සැපයීම.
- සහනදායී කොන්දේසි යටතේ නාය සැපයීම.
- සානුබල සැපයීම.
- විදේශ ආයෝජන සඳහා අවසර දීමේ දී ආනයන ආදේශන ක්‍රියාමාන්ත වලට ප්‍රමුඛත්වය ලබාදීම.

ආනයන ආදේශන ප්‍රතිපත්ති ආර්ථිකයට බලපාන ආකාරය / ආනයන ආදේශන ප්‍රතිපත්තියේ වාසි.

#### ❖ ධනාත්මක බලපෑම / වාසි.

- සුබෝපහෝගි හාන්ඩ සහ අත්සවාස තොවන හාන්ඩ ආනයනය සීමා කර එම හාන්ඩ දේශීය වශයෙන් නිෂ්පාදනය දීමේන් කිරීම හරහා විදේශ විනිමය අර්බුදය හා ගෙවුම ගැටුව වලට විසඳුම් ලබා දීම.
- අත්සවාස හාන්ඩ ආනයන සීමා කළ අතර, එම හාන්ඩ දේශීය නිෂ්පාදනයට හා අන්තර් තුවමාරු කිරීම මගින් වෙළඳපාල අතරමැදියන් ලබන වාසි සීමා කිරීම.
- ආනයන ආදේශන කාමි නිෂ්පාදනයන් (ලුණු, මිරිස්, කළුපි, සේයා, මුංඇට, කුරහන්) හා ආනයන ආදේශන ක්‍රියාමාන්ත (සබන්, සුවද විලවුන්, රේඩිපිල හා ඇගලුම්, බෙහෙන් ) වැනි පාරිභෝගික හාන්ඩ නිෂ්පාදනය දේශීය වශයෙන් දීර්ଘත්වීම.
- බදු විරාම සහ බදු සහන ලැබෙන නිසා දේශීය වෙළඳපාල තුළ හාන්ඩවල මිල අඩු කළ හැකි වීම
- රැකියා අවස්ථා ජනනය වීම නිසා ආදායම් බෙදියාමේ බෙදියාමේ විෂමතාවය අනු වීම.

#### ❖ සංණාත්මක බලපෑම / අවාසි.

- රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණයේ පැවති දුර්වලතා හේතුවෙන් එම ක්‍රියාමාන්ත බොහෝමයක් අකාර්යක්ෂම වී රාජ්‍ය වියදුම වැඩිවීම.
- නිර්ණ ගැනීමේ ක්‍රියාවලියේ දී නිලධාරවාදය දැක්ව මෙය ඉස්මතු වීම.
- ක්‍රියාමාන්තවල නිෂ්පාදන කටයුතු බොහෝ විට ප්‍රාග්ධන සූක්ෂ්ම වූ නිසා අප්‍රක්ෂිත අයුරින් සේවා නියුත්ත අවස්ථා (රැකියා) බිජි නොවීම.



- නිෂ්පාදන පිරිවය ඉහළ මට්ටමක පැවතීම හා නිෂ්පාදන ගණාන්තමක හාවය පහළ මට්ටමක පැවතීම නිසා ලෝක වෙළඳපොල කරා පිවිසීමට බාධා ඇතිවේ.
- කර්මාන්ත වල බාරිතාවය උපරිම ලෙස හාවතා කිරීමට අවශ්‍ය සම්පත් අඛණ්ඩව බඟ ගත නොහැකි වේ.

### අපනයන අනිමුඩ කාර්මිකරණ ප්‍රතිපත්තිය.

අපනයන අනිමුඩ කාර්මිකරණ ප්‍රතිපත්තිය යනු, ආනයනය කරන හාන්ඩ වලට ආදේශන ලෙස දේශීය වෙළඳපොල සඳහා හාන්ඩ නිෂ්පාදනය කරනවා වෙනුවට විදේශ වෙළඳපළ ඉලක්ක කර ගතිමන් තරගකාරීව හාන්ඩ නිෂ්පාදනය කිරීමයි.

මෙහි දී දේශීය නිෂ්පාදනයේ දී සාපේක්ෂ වාසි පවතින හාන්ඩ විදේශ වෙළඳපොල වෙන යොමු කරනු ලබයි.

අපනයන අනිමුඩ කාරණය කරන ප්‍රතිපත්තියක ප්‍රධානතම ඉලක්කය වන්නේ, ආනයන සීමා කිරීම නොව අපනයන තරගකාරීන්වය හා අපනයන විවිධාංශිකරණය තුළින් ලෝක වෙළඳපොල තුළ තුළ සිය කොටස පුළුල් කර ගැනීමයි.

සේසු අරමුණු වන්නේ ,

- ගෙවුම් ගේප ගැටලු නිරාකරණය.
- විදේශ විනිමය ගැටලු නිරාකරණය.
- ආර්ථික වර්ධන උපායමාර්ග ලෙස අපනයන කර්මාන්ත ප්‍රවර්ධනය.
- අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත වෙන විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම.
- සේවා නියුක්තිය අවස්ථා පුළුල් කිරීමට අපනයන වෙන යොමු වූ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම.
- විදේශ විනිමය වෙළඳ පලේ ප්‍රසාරණය උදෙසා අපනයනය ප්‍රසාරණය කිරීම.

### ❖ අපනයනානිමුඩ කාර්මිකරණය ප්‍රතිපත්තියේ මූලික ලක්ෂණ.

- නිදහස් වෙළඳාමට ඉඩ ලැබෙන පරිදි ආනයන හා අපනයන සීමාවන් ඉවත් කිරීම.
- ආනයන තීරු බදු ඉවත් කිරීම සහ ආනයන තීරු තීරුබදු ලිහිල් කිරීම තුළින් බදු සහන බඟ දීම.
- විදේශ වෙළඳපළ ඉලක්ක කර ගත් සාපු විදේශ ආයෝජන වලට පුමුඛන්වය බඟදීම.
- ධිප පැක්ෂය සහ GSP+ පැක්ෂය බඟ ගැනීම.
- විදේශ විනිමය සීමා ඉවත් කරමින් විදේශ විනිමය වෙළඳපොල ක්‍රියාකාරකම් ලිහිල් කිරීම හා විදේශ බැංකු, මූල්‍ය ආයතන වලට රට තුළට පැමිණීමට නිදහස බඟදීම.



අපනයනාහිමුව කාර්මිකරණය ප්‍රතිපත්තියෙන් ආර්ථිකයට වූ බලපෑම / අපනයන අනිමුව කාරණය කරන ප්‍රතිපත්තියේ වාසි හා අවාසි.

### ❖ ධනාත්මක බලපෑම / වාසි.

- විදේශ විනිමය උපයා ගැනීමට හැකි වීම.
- සේවා නියුක්තිය ඉහළ යාම.
- දේශීය සම්පත් උපයෝගනය වර්ධනය වීම හා ආර්ථික වෘත්තිය වේගවත් වීම.
- දියුණු තාක්ෂණය හාවිතා කිරීමට හැකි වීම.
- රාජ්‍ය ආදායම ඉහළ යාම සහ දේශීය මුදලේ අගය පිරිනිම වළක්වා ගත හැකි වීම.

### ❖ සංණාත්මක බලපෑම / අවාසි.

- ආර්ථිකය ලෝක වෙළෙඳපාල මත රඳා පැවතීම සහ අපනයන හාන්සි වලට ලෝක වෙළෙඳපාලේ දී විශාල තරගයකට මුහුණ දීමට සිදුවීම.
- දේශ සාප්‍ර ආයෝගනයන් උපයන්හාන් ඔවුන්ගේ ලාභ මත් රටට රැගෙන යාම.
- අතැම් විදේශ වෙළෙඳපාලවේ ආරක්ෂා කරගැනීම සඳහා විවිධ රටවල හා ආයතන වල විවිධ කොන්දේසි වලට යටත් වීමට සිදු වීම.
- අපනයන අනිමුව කර්මාන්ත සඳහා විශාල මුදලක් එකවර ආයෝගනය කිරීමට සිදු වීම.
- අපනයන හාන්සි වල ලෝක වෙළෙඳ පළ උච්චාවචනය වීම රටේ ආර්ථිකයට විශාල මෙස බලපෑම.

### ❖ ආර්ථික නිර්බාධකරණය.

නිර්බාධකරණය යනු, 1977 එක්සත් ජාතික පක්ෂ රාජයක් පිහිටුවීමත් සමග රාජ්‍ය කේන්ද්‍රීය කරගත් සංවර්ධන ප්‍රතිපත්තිය නිමාවීමෙන් පසුව පොදුගලික අංශය දීර්මත් කිරීමට යොමු වූ සහ ආර්ථිකය බාධාවකින් තොරව සිදු කිරීමට යොමු වීමයි.

1977 ට පෙර ක්‍රියාත්මක කළ අන්තර් අනිමුව ආර්ථික ප්‍රතිපත්තියේ අනාගසම්පත්ත ප්‍රතිඵල වලටත ප්‍රතික්‍රියාවක් මෙස 1977 දී නිර්බාධ ආර්ථික ප්‍රතිපත්තිය දියත් කළේය. දකුණු ආසියාවේ මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ පළමු රට ශ්‍රී ලංකාවයි.

**නිර්බාධවාදී ආර්ථික ප්‍රතිපත්තියේ මූලික අරමුණ වූයේ ,**

කාර්මිකරණය තුළින් ආර්ථික වර්ධනය වේගවත් කිරීමත්, අපනයන ප්‍රවර්ධනය තුළින් විදේශ විනිමය අංශුවය විසඳුමත් ය.



❖ නිර්බාධකරණ ප්‍රතිපත්තියේ මූලික ලක්ෂණ.

- ආනයන වෙළඳාම සහ විදේශ විනිමය ගෙවෙනු ලිඛිල් කිරීම .
- විදේශීය ප්‍රාග්ධන ආයෝජන දිරිමත් කිරීම .
- මුදල් අවප්පාතාය සහ නම්‍ය විනිමය අනුපාත ක්‍රමයක් හඳුන්වා දීම .
- මිල පාලනයන් ඉවත් කිරීම .
- පොදුගලික අංශයේ කාර්යනාරය පුළුල් කිරීම .
- පාරිභෝගිකයින්ට සහ නිෂ්පාදකයින්ට දෙනු ලබන විවිධ සහන සැලකිය යුතු තරමින් කපානැරීම.
- නිර්බාධකරණ ප්‍රතිපත්තියේ ආර්ථික ප්‍රතිච්චාක .
- පාවතා පාලන විනිමය අනුපාත ක්‍රමයක් බිජිවීම.
- ප්‍රගංසනීය වූ ආර්ථික වෘද්ධියක් හා ව්‍යුහාත්මක පරිවර්තනයක් ඇති වීම.
- 1978 - 1982 කාලය තුළ වාර්ෂික ආර්ථික වෘද්ධි අනුපාතිකය  $2.9\%$  සිට  $6\%$  දක්වා ව්‍යුහාත්මක වීම.)
- විරැකියා අනුපාතය පහළ වැරීම.
- ආයෝජන අනුපාතය ව්‍යුහාත්මක වීම .
- ශ්‍රී ලංකාව කැමිකාර්මික අපනයන මත යැවීම අඩු වීම.
- කාර්මික අපනයන ව්‍යුහාත්මක වීම.

(1985වන විට කාර්මික අපනයන  $40\%$  දක්වා ද 1995 වන විට  $75\%$  දක්වා ව්‍යුහාත්මක වීම)

### ශ්‍රී ලංකා ආර්ථිකයේ නව ප්‍රවත්තනා පිළිබඳ ගැවීමෙනුය.

#### ➤ නිෂ්පාදනය හා එහි සිදු වූ ව්‍යුහාත්මක වෙනස්කම්

❖ ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යුහය.

ආර්ථික ව්‍යුහය මගින් නිර්සපත්තාය වන්නේ සමස්ත නිශ්පාදනය, සේවා නියුක්තිය හා විදේශ වෙළඳාම යන සාර්ව ආර්ථික ව්‍යව්‍යයන් ට කැමිකර්මාන්තය, කර්මාන්තය, සේවා යන අංශ දායක වී ඇති ආකාරයයි.

එබැවින් ආර්ථික ව්‍යුහය මැණිය හැකි කුම තුනකි.

- 1) නිෂ්පාදන ව්‍යුහය.
- 2) සේවා නියුක්ති ව්‍යුහය.



3) විදේශ වෙළඳාම


### ❖ නිෂ්පාදන ව්‍යුහය.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ව්‍යුහය මතින ලද්දේ තුළ දේශීය නිෂ්පාදිතයට කැමිකාර්මික, කාර්මික, සේවා යන අංශය කරන ලද සාපේක්ෂ දායකත්වය පදනම් කරගෙනයි.

පසුගිය වසර කිහිපයක ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ව්‍යුහයෙන් සංයුතිය.

(ද.දේ. නි ප්‍රතිගතයක් ලෙස)

ආර්ථික කටයුතු	2018	2019	2020
කැමිකාර්මික	7	7.42	7.7
කාර්මික	26.1	27.4	27.9
සේවා	57.4	58.24	64.4



ආර්ථික කටයුතු.	වාර්ෂික වර්ධන අනුපාතය (%)		
	2018	2019	2020
කාමිකාර්මික	4.8	1.0	-2.4
කාර්මික	0.9	2.7	-6.9
සේවා	4.7	2.3	-1.5
භාණ්ඩ මත බල (-)	-7.2	-2.4	-8.0
ද.ඩැ. නි හි වර්ධනය	<b>3.2</b>	<b>2.3</b>	<b>-3.6</b>

2019 වසරේදී වසරේදී ආර්ථිකයේ සියලුම අංග දිනාන්තක වූ නමුත් මන්දගාමී වර්ධන වේගයක් වාර්තා කළේය.

- දැඩි අහිතකර කාලගුණික තත්ත්ව මගින් විශේෂයෙන් තේ, රඛ්, මුහුද මත්ස්‍ය හා පළපිටි වගා අංග ඇතුළත් කාමිකාර්මික අංශයට බලපෑම් ඇතිවිය.
- ඉදිකිරීම හා පතල් කැනීම කටයුතු වල අති වූ පිබිදීමේ සහයෝගයද ඇතිව කර්මාන්ත අංශය 2.7% කින් වර්ධනය විය.
- නවාතැන් ආහාර පාන සේවා ක්‍රියාකාරකම් වල අඩවිම හා තොග හා සිල්ලර වෙළඳාම මන්දගාමී වීම හේතුවෙන් සේවා අංශයේ වර්ධනය 2.3% ක් දක්වා සැලකිය යුතු ලෙස පහත වැටුණ.
- 2019 වසරේ සියලුම අංග දිනාන්තක ස්වර්ශපයක් ගත්තද 2020 වසරේදී සියලුම අංශයන්හි වර්ධනය සැම්මාන්තක වී ඇත. එමෙස ග්‍රී ලංකා ආර්ථිකය පසුබැමට ලක්ව ඇත්තේ කොට්ඨාස-19 වසංගතයේ බලපෑම පිළිබඳ කරමිනි.

#### ➤ කෘෂිකර්මාන්ත අංශයේදී ,

එළවුල් වගාව, වී වගාව ඇතුළු අනෙකුත් ධාන්‍ය වගාව, සහ පෙනුම් වගාව දිනාන්තක ව්‍යවද දේවර, තේ වගාව, වන හා දැව වගාව, සන්ව නිෂ්පාදන ආදිය සැලකිය යුතු තරමින් පහත වැටුණ.

#### ➤ කර්මාන්ත අංශයේදී ,

ආහාර පාන සහ දුම්කොළ නිෂ්පාදන ආදිය නිපදවීම සිං ව්‍යවද ඉදිකිරීම්, රේඛිපිළි හා අභ්‍යාවත් නිෂ්පාදනය, සම් හා සම් ආක්‍රිත භාණ්ඩ නිෂ්පාදනය, පතල් හා කැණීම් වැනි අංශයන්හි විශාල බලපෑමක් ඇතිවිය.

#### ➤ සේවා අංශයේදී ,



මූල්‍ය හා මූල්‍ය අතරමදී සේවා, විදුලි සංදේශ සේවා, තොග හා සිල්ලර වෙළඳාම ආදි සේවා ක්‍රියාත්මක වුවද මගි සහ භාණ්ඩ ප්‍රවාහන සේවා, ගබඩා පහසුකම් හා වෙනත් පොදුගලික සේවා, නවාතරැන් හා ආහාරපාන සැපයීමේ සේවා ආදිය පසුබැංට ලක්විය.

## සේවා නියුත්තිය

### ❖ සේවා නියුත්තිය

සේවා නියුත්තා පුද්ගලයන් යනු,

සම්ක්ෂණය පවත්වන දිනට පෙර සතිය තුළ වැටුප් බෙන සේවකයින්, සේවා යෝජකයින්, තමාගේම ආර්ථික කටයුතුවල තිරත වන්නන් සහ පවුල් ආර්ථික කටයුතුවලට දායක වන්නන් සේවා නියුත්තිකයන් ලෙස සැලකේ.

### ➤ සේවා නියුත්තා අනුපාතිකය

සේවා නියුත්ති අනුපාතිකය යනු, සේවා නියුත්ති ජනසංඛ්‍යාව ගුම්බලකාය ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කළ විට ලැබෙන අගය වේ.

$$\text{සේවා නියුත්ති අනුපාතය} = \frac{\text{සේවා නියුත්ති ජනසංඛ්‍යාව}}{\text{ගුම්බලකාය}} \times 100$$

### ❖ ගුම්බලකාය

හි ලංකාවේ ගුම්බලකාය ලෙස නිර්වචනය කරනුයේ සම්ක්ෂණ දිනට පෙර සතිය තුළ වැටුපක් හෝ ආර්ථික ප්‍රතිලාභයක් බලාපොරාත්තුවෙන් රැකියාවක් කරන සහ රැකියාවක් කිරීමට කැමැත්තෙන් සිටින වයස අවුරුදු 15 ට හා ඊට වැඩි සියලු පුද්ගලයන් ය.නැතහොත්

වයස අවුරුදු 15 ට හා ඊට වැඩි ආර්ථික වශයෙන් සක්‍රිය සමස්ත ජනගහනයයි.

$$\text{ගුම්බලකාය} = \text{සේවා නියුත්තිය ජනගහන} + \text{සේවා වියුත්තිය ජනගහන}$$

කාලය	2010	2010	2011	2011	2012	2012	2012	2013	2014	2015	2016	2017	2018	2019	2020 (උ/ປ)
------	------	------	------	------	------	------	------	------	------	------	------	------	------	------	---------------

35 වැඩි සංඝිය සටහන

රුකියාවේ සේවා තත්ත්වය අනුව සේවා නියුත්තිය (අ)

ප්‍රතිඵලය

කාලපරිච්ඡය	රාජ්‍ය දානයේ සේවකයන්	පොදුගැලීක දානයේ සේවකයන්	සේවකයන්	ස්වං රැකියාවල තියුණු වූවන්	ගෙවීමේ නොදු පුදුලේ සාමාජිකයන්	එකෘතිය
2010 (අ)(අ)	13.9	41.3	2.7	31.5	10.7	100.0
2010 (අ)(අ)	14.3	41.2	2.6	31.5	10.4	100.0
2011 (අ)(අ)	14.3	40.4	2.9	31.4	11.0	100.0
2011 (ඉ)(ඉ)	14.6	40.5	2.9	31.5	10.6	100.0
2012 (අ)(අ)	15.0	41.4	2.8	31.8	9.0	100.0
2012 (අ)(ඉ)	15.1	41.3	2.8	31.9	8.9	100.0
2012 (ඉ)(ඉ)	15.3	41.2	2.8	31.9	8.7	100.0
2013 (ඉ)(ඉ)	15.2	40.5	3.0	32.2	9.1	100.0
2014 (ඉ)(ඉ)	15.5	40.9	2.7	32.0	8.9	100.0
2015 (ඉ)(ඉ)	15.1	41.0	3.1	32.3	8.4	100.0
2016 (ඉ)(ඉ)	14.6	43.3	2.7	31.6	7.8	100.0
2017 (ඉ)(ඉ)	14.4	43.3	3.0	31.3	8.0	100.0
2018 (ඉ)(ඉ)	14.5	43.4	2.8	32.3	7.2	100.0
2019 (ඉ)(ඉ)	14.9	43.0	2.6	32.5	7.0	100.0
පළමු කාර්යාල	15.0	42.9	2.7	32.5	6.9	100.0
අදවන කාර්යාල	15.0	43.5	2.5	32.4	6.6	100.0
අනවන කාර්යාල	14.8	43.2	2.6	31.9	7.4	100.0
මිවිවන කාර්යාල	14.7	42.5	2.5	33.1	7.2	100.0
2020 (ඉ)(ඇ)(ඉ)	14.8	42.7	2.5	33.2	6.8	100.0
පළමු කාර්යාල	14.9	42.7	2.5	33.2	6.6	100.0
අදවන කාර්යාල	14.8	43.2	2.3	32.8	7.0	100.0
අනවන කාර්යාල	14.5	43.5	3.0	32.7	6.3	100.0
මිවිවන කාර්යාල	15.0	41.3	2.3	34.2	7.2	100.0

ප්‍රධාන නිශ්පාදිතය, වියදම, ආදායම සහ සේවා නියුත්තිය

36 වැඩි සංඝිය සටහන

අර්ථික මූල්‍යකාර්ත්වය අනුව සේවා නියුත්තිය (අ)(ආ)



ස්ත්‍රී ගුම බලකා සහභාගීත්ව අනුපාතය පහළ අයයක් ගැනීමට හේතු ,

- රැකියා සඳහා අවශ්‍ය නිපුණතා සම්බන්ධ ගැටුලු
- ගුම වෙළෙඳපොල තුළ කාන්තාවන් සඳහා රැකියා අවස්ථා අවම වීම
- ස්ත්‍රී පුරුෂ විෂමතා
- යල්පැන ගිය සමාජ සම්මත
- ලිඛිත කාන්තාවන් ගෙන් අපේක්ෂා කරන සමාජ නූමිකාව, වගකීම් ඉටු කිරීමට රැදී සිටීම .
- රාජකාරී ස්ථානයට යෑමට ඒවට ප්‍රවාහන පහසුකම් හොමැති වීම.
- රාජකාරී කාල සීමාවකට අනුගත වීමට අපහසු වීම.

කාන්තාවන් ආර්ථික වශයෙන් වඩා සක්‍රිය වීමට හිතකර පරිසරයක් තිර්මාණය කිරීමට නම්,

- ස්ත්‍රී පුරුෂ සමානාත්මකතාව ඇති කිරීම
- නම්‍යැලී සේවාමුර
- ගුණාත්මක ප්‍රමා හා වැඩිහිටි සුරුකුම් පහසුකම්
- ලිංගික හිංසනය පිටු දැකීම



- ආරක්ෂාකාරී ප්‍රවාහනය වැනි ආධාරක පහසුකම් බොලීමට ඇවශ්‍ය ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම අත්‍යවශ්‍ය වේ.

## ❖ විදේශ සේවා නියුක්තිය

ශ්‍රී ලංකාව තුළ විදේශ රැකියා සඳහා සංක්‍රමණය වැදගත් වීමට හේතු

- සේවා වියුක්තිය අඩු වීමට හේතු වීම
- ගෙවුම් ගේෂය මත යහපත් බලපෑමක් ඇතිවීම
- ආදායම් ව්‍යාප්තියේ සාධාරණත්වයට හිතකර වීම
- ජාතික ඉතිරි ඉහළ යාම
- දුරදුනාවය අඩු වීම
- විදේශ වත්කම් ඉහළ යාම නිසා මුදල් සැපයුම ප්‍රසාරණය වීම
- කුඩා ව්‍යාපාර සංවර්ධනය වීම
- ජනගහනය වර්ධන වේගය අඩු වීම
- විනිමය අනුපාතිකය ස්ථාවරත්වය රැක ගැනීම

විදේශ රැකියා සඳහා සංග්‍රහයේ අවාසිද්‍යායක බලපෑම

- සමාජ පිරිවැයක් පැවතීම
- නාවකාලිකව හෝ බුද්ධි ගණනයක් සහ පූහුණු ගුමය ගෞ යාම තුළින් ආර්ථික වර්ධනයට අනිතකර ලෙස බලපෑම
- උද්ධිමතනකාරී බලපෑම් ඇතිවිය හැකි වීම
- පූහුණු ගම්කයන් හිග වීම නිසා ආර්ථිකයට වන අවාසි

විදේශ සේවා නියුක්තියේ එලඹයිනාවය වෙනුවෙන් රැඳු ගෙන ඇති ක්‍රියාමාර්ග

- විදේශ රැකියා සඳහා නීති විරෝධ ලෙස පුද්ගලයන් බඳවා ගැනීම සම්බන්ධ වැට්ලිම් සිදු කිරීම
- ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලය විසින් ගුම සංක්‍රමණික සේවකයන් සහ ඔවුන්ගේ පළුල් සවිබල ගැන්වීම සඳහා වන ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම
- සංක්‍රමණික සේවකයන්ගේ දුරුවන්ට ගිෂ්පත්ව ප්‍රදානය කිරීම



- නීති උල්ලංකණය කළ නීති විරෝධී ආයතන සහ බලපත්‍රලාභී ආයතන වලි ආයතනවලට එරේතිව නඩු පැවරීම
- සංකුමතික සේවකයන්ට පහසුකම් සඡපයීම සඳහා ත්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලයේ මෙහෙයුම් කටයුතු දීප ව්‍යාප්ත වැසි දියුණු කිරීමේ අරමුණින් සමඟ පළාතකම සංකුමතික සම්පත් මධ්‍යස්ථාන පිහිටුවීම

## ❖ සේවා වියුක්තිය

සේවා වියුක්තිය යනු කිසියම් ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් ආර්ථික කටයුත්තක් සඳහා ගුමය සඡපයීමට කැමති එහෙන් ඒ සඳහා අවස්ථාවක් නොලැබ ඇති ප්‍රති ප්‍රති කොට්ඨාස යයි. මෙය විවෘත සේවාවියුක්තිය විරැකියාව ලෙස හඳුන්වයි.

### සේවා වියුක්ති අනුපාතිකය

$$\text{සේවා වියුක්ති අනුපාතිකය} = \frac{\text{සේවා වියුක්ති පිරිස}}{\text{ගුම බලකාය}} \times 100$$

වියුක්ති ප්‍රතිශ්‍රාපන	
ඉත් පැලමා	15 – 1
	20 – 2
	30 – 3
	40 වා
උප්පා	
ප්‍රතිඵල පා	
	15 – 1
	20 – 2
	25 – 2
	30 – 3
	40 වා
උප්පා	
අභ්‍යන්තර ප්‍රතිශ්‍රාපන	
ඉත් පැලමා	5 පැල්
	6 – 10
	අ.පො.
	අ.පො.
උප්පා	
ප්‍රතිඵල පා	
	5 පැල්
	6 – 10
	අ.පො.
	අ.පො.
උප්පා	
විශිෂ්ට/වුරුව පාඨම්පාදන	
ඉත් පැලමා	
	පුරුෂ
	ස්ත්‍රී
	උප්පා

සේවා වියුක්තියේ ප්‍රධාන ප්‍රහේද හතරකි.

## 1. වාරික (සංඛ්‍යාතය) සේවා වියුක්තිය

ආර්ථික කටයුතු කෙරෙනි වාරිකන්වය බලපාන විට දී හටගන්නා සේවා වියුක්තියයි. එහිදී ආර්ථික ක්‍රියාකාරකම් බහුල කාල වලදී සේවා වියුක්තියේ අඩවිමක් ද ආර්ථික ක්‍රියාකාරකම් සංකෝචනය වන විට සේවා වියුක්තියේ වැඩිවිමක් දක්නට ලැබේ. කැපිකාර්මික, කැණීම්, සංවාරක ව්‍යාපාර, උත්සව කාල වැනි අවස්ථා වාරික සේවා වියුක්තිය නිදසුන් ලෙස දැක්වීය හැකිය.

ලිඛාහරණ - : වාරිකන් කාලවල දී කාලවලදී දිවරයන් අතර ඇතිවන සේවා වියුක්තිය

## 2. කාර්මික සේවා වියුක්තිය

පුද්ගලයින් රැකියා අතර මාරු වෙමින් සිටින කාලයේදී හටගන්නා විරැකියා තත්ත්වයයි. රැකියාවක් කරමින් සිටි පුද්ගලයකු වෙනත් ආකර්ෂණීය රැකියාවකට මාරු වීම පිණිස ස්වකාමීත්තේන්ම යම් කාලයක් සේවා වියුක්ත සිටිමයි. මෙය 'රැකියා සෙවීමේ විරැකියා තත්ත්වය' ලෙස ද හඳුන්වේ.

## 3. ව්‍යුහමය සේවා වියුක්තිය

තාක්ෂණ්‍ය හටගන්නා ප්‍රබල වෙනස්කම් නිසා හෝ කිසියම් හාන්චියක් සඳහා අති ඉල්ලම සඳාකාලිකවම ඉවත්ව යාම නිසා ගුම වෙළඳපොලේ අති විය හැකි විරැකියා තත්ත්වයයි.

ලිඛාහරණ : යන්තු සූත්‍ර වලින් රෙදුපිළි නිෂ්පාදනයට යොමු වීමෙන් අත් යන්තු සඳහා පැවැති ඉල්ලම අඩු වී එම අංශයේ අයට රැකියා අහිමිවීම , පරිගණක තාක්ෂණ්‍ය දියුණු වීම නිසා යතුරු මියන්නන්ට රැකියා අහිමි වීම

## 4. වක්‍රීය සේවා වියුක්තිය

ව්‍යාපාර වක්‍රයේ දේශීලනයක් සමග හටගන්නා සේවා වියුක්ති තත්ත්වයයි.

ලිඛාහරණ : මැන කාලයේ රුකිය ස්පාන්ශ්සුය වැනි යුතෝපයේ රටවල හටගෙන අති ආර්ථික පෘෂ්ඨඛාම ප්‍රතිඵ්‍යුතුක් ලෙස එම රටවල හටගන් විරැකියාව

❖ ශ්‍රී ලංකාවේ සේවා වියුක්ති තත්ත්වයෙහි විශේෂ ලක්ෂණ සහ ප්‍රවත්තා



- ශ්‍රී ලංකාවේ කාන්තා සේවා වියුක්තිය ඉහළ මට්ටමක පැවතීම

**ස්ථී සේවා වියුක්තිය ඉහළ මට්ටමක පැවතීමට හෝ,**

1. ගෙහස්ථ වගකීම වල නිරන වීම
2. කාන්තාවන්ට සුදුසු රැකියා ප්‍රමාණවන්ව බිජි නොවීම
3. ගුම වෙළඳපාපාදපාල හි පවත්නා දූෂණ තාවයන්
4. රාජකාර කාලසීමාවන් ව අනුගත වීමට අපහසු වීම
5. උගත් කාන්තාවන් නොවිධිමත් අංශයේ රැකියාවක තියුක්ත වීමට අකමැති වීම
6. පොදු ප්‍රවාහන සේවා සම්බන්ධ දුෂ්කර්තාවයන්ට මුහුණ පැම

**ස්ථී සේවා වියුක්තිය පහළ දැමීමට ගත හැකි පියවර**

1. නම්ඡකිල් සේවා කාලය නැඳුන්වා දීම
2. අර්ධකාලීන රැකියා සඳහා බෙකඩ් සැලසෙන පරිදි කමිකරු නීති ලිඛිල් කිරීම
3. නිවසේ සිට රැකියා කිරීමේ විකල්ප හා ස්වයං රැකියා ප්‍රවලිත කිරීම
4. දුරුවන් රැක බලා ගැනීමේ පහසුකම් ක්‍රමවත් කිරීම
5. කර්මාන්ත ප්‍රධාන නගර ආණුතව සංකේත්ද්‍රණය වීම වෙනුවට ප්‍රාදේශීය ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම
6. පොදු ප්‍රවාහන සේවය කාර්යක්ෂම කිරීම

- ශ්‍රී ලංකාවේ තරේතා සේවා වියුක්තිය ඉහළ මට්ටමක පැවතීම
- ශ්‍රී ලංකාවේ උගත් සේවා වියුක්තිය ඉහළ මට්ටමක පැවතීම

ශ්‍රී ලංකාවේ සමස්ත සේවා වියුක්තිය පිළිබඳ පැවතුණ ද තවමත් ප්‍රාදේශීය හා ප්‍රාන්ත මට්ටමීන් ඇතැම් ප්‍රදේශවල ඉහළ සේවා වියුක්තියක් දක්නට ලැබේ එට හෝ වන්නේ,

▪ **නිපුණතා නොගැලපීමේ උපන්‍යාසය**

රැකියා සඳහා සඳහා ඉල්ලම් කරන්න කරන්නන් ගේ සුදුසුකම් හා හැකියාවන්, ගුම වෙළඳපාල අවල අවශ්‍යතාවයන් සමග නොගැලපීම

▪ **පෝලීමේ බලා සිටීමේ උපන්‍යාසය**



හි ලාංකික ඉම්කයන් පුද්ගලික අංශයේ රැකියාවලට වඩා රාජ්‍ය අංශයේ රැකියා වලට වැඩි කැමත්තක් දක්වන බැවින් රෑපයේ රැකියාවක් අපේක්ෂාවන් බලා සිටීම

#### ▪ මන්දානාම් ආර්ථික වෘද්ධිය

ශ්‍රම බලකායේ වර්ධනයට සාපේක්ෂව ආර්ථික වර්ධනය වෙශෙන් නොවීම කරන කොටගෙන විරැකිය තත්ත්වය උගු වන බව මින් පැහැදිලි කෙරේ

#### ▪ ගුම වෙළුඳපාල

සිලාකාරී කමිකරු නිතිරිති නිසා පොදුගලික අංශ විසින් රැකිර්ක්ෂා ජ්‍යනතය කිරීම සිමා කිරීමයි

### ❖ හි ලංකාවේ සේවා විශ්‍රාක්ෂිය අවම කිරීමට ඉදිරිපත් කරන යෝජනා

- ආර්ථික වෘද්ධි වෙශය ඉහළ නැංවීම
- කාර්මික පදනම පුළුල් කිරීම
- සුළු හා මධ්‍ය පරිමාතා කර්මාන්ත අංශ ප්‍රවර්ධනය තුළින් ස්වයං රැකියා අවස්ථා ඉහළ නැංවීම
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් නිපුණතා නොගැලීම් අවම කිරීම
- දේශීය හා විදේශ ආයෝජන අවස්ථා පුළුල් කිරීම
- විදේශ රැකියා අවස්ථා ඉහළ නැංවීම
- කමිකරු නිතිරිති නිති රිනින් නම්‍ය ගිලි කිරීම
- යටිතල පහසුකම් වර්ධනය
- වැන්තීය ප්‍රහාරුව

### ❖ යටිතල පහසුකම් සංවර්ධනය

නිෂ්පාදනය හා නුවමාරුව කාර්යක්ෂමව සිද වීම සඳහා මූලික යටිතල පහසුකම් කිහිපයක් සපුරා ගන යුතුය. ඒවා අතර වාරිමාරුග, වරාය, ගුවන්තොටුපළ, සන්නිවේදනය, විදුලිය හා ජලය ප්‍රධාන තැනක් ගනී. මෙම සේවාවන් අඛණ්ඩව සැපයීම නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව අවශ්‍ය වේ. එහෙන් බොහෝ සංවර්ධනය වන රටවල යටිතල පහසුකම් ප්‍රබල දුර්වලතා දක්නට ලැබේ. මෙය එම රටවල ආර්ථික වෘද්ධි ක්‍රියාවලියට බලපාන සංරෝධකයක් වේ.

### හි ලංකාවේ යටිතල පහසුකම් ඉලක්ක කරගත් සේවා

#### ❖ ප්‍රවාහන සේවා

- කොළඹ මාතර අධ්‍යවේගී මාර්ගය



❖ විදුලි සංදේශ සේවා

- ශ්‍රී ලංකා විදුලි සංදේශන හා නියාමන කොමිෂන් සහාව

❖ ජල විදුලි උත්පාදනය

- කොත්මලේ ජල විදුලි බලාගාරය

❖ බලශක්ති උත්පාදනය

- නොරෝවිවෝලේ තාප විදුලි බලාගාරය

අංශය විසින් විදේශ ආධාර හා ආයෝජන ලබා ගනිමින් සහ පුද්ගලික අංශයෙහි සම්බන්ධ කරගනිමින් මෙම සේවාවන්හි දියුණුවට කටයුතු කරයි.

❖ ආර්ථික හා සමාජ යටිතල පහසුකම්

➤ ආර්ථික යටිතල පහසුකම්

දැඩි යටිතල පහසුකම්	දැඩි යටිතල පහසුකම්
මහාමාර්ග	මූල්‍ය ආයතන පද්ධතිය
වර්ය	ගුම බලකා නිපුණතා සංවර්ධනය
වාර්මාර්ග	වෘත්තීය ප්‍රහාරු විම්
ඇලවේලි	තාක්ෂණ්‍ය නුවමාරු කිරීමට අභාෂ වැඩසටහන්

➤ සමාජ යටිතල පහසුකම්



දැඩි යටිනල පහසුකම්	දැඩි යටිනල පහසුකම්
පාසල්	සමාජ සංරක්ෂණ ක්‍රම
රෝහල්	ප්‍රජා සේවාවන්
නිවාස යොළනා ක්‍රම	පරිසර සංරක්ෂණ වැඩසටහන්

## ❖ යටිනල පහසුකම් සංවර්ධනය සඳහා රාජ්‍ය හා පෞද්ගලික සහයෝගීතාවය

මින් අදහස් වන්නේ දේශීය හෝ විදේශීය ආයෝජකයන් යටිනල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය සම්ග හැඳුව්කාරීන්වය ක්‍රමයකට එළඟීමයි.

මේ සඳහා රාජ්‍යයේ විවිධ ක්‍රම යටතේ පෞද්ගලික අංශ සම්බන්ධ කර ගෙනි. ඒවා නම්,

- ඉදිකිරීම, මෙහෙයුම හා පැවරීම (BOT ක්‍රමය)
- ඉදිකිරීම, හිමිකර ගැනීම හා මෙහෙයුම (BOO ක්‍රමය)
- ඉදිකිරීම, හිමිකර ගැනීම හා මෙහෙයුම හා පැවරීම (BOOT ක්‍රමය)

## රාජ්‍ය කාර්යනාරය

මෙහිදී අවශ්‍ය ඉඩම්, බලපත්‍ර ලබාදීම, ආරක්ෂණ ක්‍රියාමාර්ග හා ස්ථෙවරිත්ව ඇඟකාරීන්වය ලබාදීම, අවශ්‍ය අරමුදුල් ලබාගැනීමේ ක්‍රියාවලීන්ට පහසුකම් සැලසීම හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට හිතකර වාතාවරණයක් සකස්කර දීම යනාදිය තුළින් රාජ්‍ය දායක වේ.

## පෞද්ගලික අංශයේ කාර්යනාරය

අවශ්‍ය අරමුදුල් වලින් කොටසක් ලබා දීම හා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හා මෙහෙයුම් කටයුතු සිද කිරීම යනාදිය තුළින් පෞද්ගලික අංශය දායක වේ.

## යටිනල පහසුකම් සංවර්ධනය සඳහා රාජ්‍ය පෞද්ගලික සහයෝගීත්වයේ වැදගත්කම

- රාජ්‍ය අයවැය මත වන පිඩිනය අවම වීම
- විදේශ නාය ගැනී හාවය අඩුවීම
- විදේශීය ප්‍රාග්ධනය රට තුළට ගෙවූම් ගේෂයට හිතකර වීම



- විවිධ අවබ්‍යන්ම් පොදුගලික අංශය සමග එක්ව මුහුණ දීමට හැකි වීම
- පොදුගලික අංශයේ දේශීය හා විදේශීය විශේෂජල දැනුම බඩා ගත හැකි බැවින් කාර්යක්ෂමතාවය, එලදායකත්වය හා ගුණාත්මකතාවය ඉහළ නැංවිය හැකි වීම
- ව්‍යුප්‍යති තුළින් අනාගත ලාභාංග හා ප්‍රාග්ධන ලාභ හරහා රාජ්‍ය ආදායම් ඉහළ යාම
- තාක්ෂණික සංවර්ධන සංවර්ධන ප්‍රවර්ධනය සිදුවීම

මෙම ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන ව්‍යුප්‍යති කිහිපයකට උදාහරණ,

- කොළඹ කටුනායක අධිවේශී මාර්ගය
- දක්ෂිත්‍ය අධිවේශී මාර්ග ව්‍යුප්‍යතිය
- දකුණු කොළඹ වරාය ව්‍යුප්‍යතිය
- ඔලුවිල් සංවර්ධන ව්‍යුප්‍යතිය
- හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යුප්‍යතිය
- මත්තල දෙවන ජාත්‍යන්තර ගුවන්තොටපළ

## සංචාරක කර්මාන්තය

සංචාරකයන් පැමිණීම් වර්ධනයට බලපෑ හේතුන්

- ජාත්‍යන්තර සංචාරක සංවිධාන මගින් බඩාදුන් නිර්දේශ හා සම්මාන
- ප්‍රබල ප්‍රවර්ධන වැසිසටහන්
- සංචාරක කර්මාන්තයේ ආයෝජන කැපී පෙනෙන ලෙස ඉහළ යාම
- සේවා සැපයුමෙන් දිනාත්මක බව ඉහළ යාම
- ගුවන් හා මුහුදු මාර්ග හරහා අනෙකුත් රටවල් සමග සම්බන්ධාව වැසි දියුණු වීම

ශ්‍රී ලංකාව හා සංචාරයේ යෙදෙන විශාල සංචාරක ප්‍රහවයන්,

- ඉන්දියාව
- වීනය
- එක්සත් රාජ්‍යධානිය
- ප්‍රේමනිය
- විස්ටරිලයාව



**ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ අරමුණු,**

- ව්‍යාපාර කටයුතු සඳහා
- වෛවිකය ගත කිරීමට
- ආගමික හා සංස්කෘතික කටයුතු සඳහා
- නැදු මිතුදීන් මුණාගැසීමට
- සෞඛ්‍ය, අධ්‍යාපන කටයුතු සඳහා

**ශ්‍රී ලංකාව තුළ සංචාරක ප්‍රවර්ධනය සඳහා ගත් ක්‍රියාමාර්ග හා වැඩසටහන්**

- ප්‍රචාරණ වැඩසටහන්
- සහන) වැනි පිළිගත් ජාත්‍යන්තර මාධ්‍ය ආයතන තුළ සිදුකර ප්‍රචාරණ වැඩසටහන්
- අන්තර්ජාලය පදනම් කරගත් ප්‍රවර්ධන කටයුතු
- සංචාරකයන් සඳහා සූහදැකිලි තී රෝද රට් හඳුන්වා දීම
- නව පිළිතාරක්ෂක ඒකක පිහිටුවීම
- සංචාරක සල්පිල් පැවැත්වීම
- ජ්‍යෙෂ්ඨ සංචාරක පොලිස් කොට්ඨාස පිහිටුවීම

**සංචාරක ක්‍රියාත්මක අරමුණු ප්‍රවර්ධනය සඳහා සඳහා ගත හැකි ක්‍රියාමාර්ග**

- යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම
- රජය හා සංචාරක ව්‍යාපාරය පාර්ශවකරුවන් අතර මනා සම්බන්ධිකරණයක් ගොඩනැගීම
- උසස් කාර්යක්ෂම පොදු ප්‍රචාරන පහසුකම් මුළු රට්ම ආවර්ණය වන පරිදි සැකසීම

**ශ්‍රී ලංකාවේ සංචාරක ක්‍රියාත්මකයේ ව්‍යුතමාන තත්ත්වය 2020**

- COVID 19 වසංගතය සංචාරක ක්‍රියාත්මකයට අනියෝගයක් වේ ඇත.
- 2019 දී පාස්කු ඉරිඳා ප්‍රහාරයන් නොතකා සංචාරක ව්‍යාපාරය 2020 දෙසැම්බර් - මාර්තු මාසවල ප්‍රබල ලෙස ඉදිරියට පැමිණියේය.
- 2018 ජනවාරි සිට මාර්තු දැක්වා සංචාරකයින්ගේ පැමිණීම 507,311 ක් වූ අතර එය 2018 දී මිලියන 2.3 ක් හා 2019 දී මිලියන 1.9 ක් විය.
- ජාත්‍යන්තර අමුන්තනන් සඳහා මගි ගුවන් ගමන් සහ නැව් පැමිණීම 2020 මාර්තු මාසයේ සිට නතර කරන ලදී.



## COVID 19 බලපෑම නිසා සංවාරක කර්මාන්තය සඳහා ප්‍රතිසාධන උපතුම

- දැනටමත් ආරම්භ කර ඇති සහන වැඩසටහන් හරහා සංවාරක ව්‍යාපාර සහ කුඩා හා මධ්‍ය පරීමාතා ව්‍යාපාර සඳහා අඛණ්ඩව සහයෝගය ලබා දීම.
- ගෙවන් තොටුපළ විවෘත කිරීමේ උපායමාර්ගය සවිස්තරාත්මක මූල පත්‍රක් සහිතව සැලසුම් කර ඇත.
- නවාතැන් සහ වෙනත් සේවා සපයන්නන්ට ආරක්ෂිත සහ සුරක්ෂිත සහතික ප්‍රභානය කිරීම
- ආයුර්වේදය සහ හෙළ වෙදකම විසින් සුව කිරීම ප්‍රවර්ධනය කිරීම.
- 2021 සිට Global marketing campaign සඳහා සූඛානම් වීම.
- ගේලිය ප්‍රවාරණ උපාය මාර්ග සංවර්ධනය.

## ප්‍රාදේශීය සංවර්ධන

ප්‍රාදේශීය සංවර්ධනය යනු, අඩු ආර්ථික සංවර්ධනයක් සහිත ප්‍රදේශ සඳහා සහාය ලබා දීමට ගෙන බෙන ක්‍රියා මාර්ගයන්ය.

ප්‍රාදේශීය සීමාවන් එම සහය ක්‍රියාමාර්ගයන් ගේ හාවිතයන් හා ඉලක්ක එකිනෙකට වෙනස් වේ. මේ අනුව, ප්‍රාදේශීය සංවර්ධනය යන ඉතා පුළුල් යෙදුමක් බව පෙනෙහේතු ඇත්තේ සරල අර්ථයෙන් ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් එය ප්‍රාදේශීයව පවත්නා විෂමතාවයන් අවම කිරීම සඳහා රැකියා හා වත්කම් ජනනය කිරීම සඳහා ගෙන බෙන පොදු උත්සාහයක් වශයෙන් හඳුන්වනු ලැබේ.

### ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන

- අගනුවර සහ ඉන් බැහැර ප්‍රදේශ අතර යටිතල පහසුකම් සැපයීමේ විෂමතාවයක් පැවතීම රට තුළ කර්මාන්ත සංවර්ධනය කිරීමට ඇති එක් ප්‍රධාන බාධාවකි.
- අමාත්‍යාංශය විසින් ප්‍රාදේශීය කාර්මීකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කරන එක් ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙස ”ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන” වැඩසටහන දැක්විය හැක.



- මෙම වැඩසටහන යටතේ බස්නාහිර පළාත තුළ ඒකරුයේ තිබූ කර්මාන්ත දිවයින පුරා කර්මාන්තපුර 26 ක් සංවර්ධනය කිරීම තුළින් ග්‍රාමීය ප්‍රදේශ කරා ව්‍යාප්ත කිරීම සිදුකර ඇත.
- ග්‍රාමීය ප්‍රදේශවල ඇති සුදුසු ඉඩම් හඳුනාගෙන කර්මාන්තකරුවන්ට ඔවුන්ගේ කර්මාන්ත පිහිටුවීමට අවශ්‍ය මාර්ග, විදුලිය, ජලය ආදි මූලික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙම වැඩසටහන යටතේ කරනු ලබයි.
- 2012 වසර අවසාන වන විට මෙම වැඩසටහන යටතේ කර්මාන්ත 277 ක් ඔවුන්ගේ කර්මාන්තායනවල වාණිජ නිෂ්පාදන අර්ථා ඇති අතර කර්මාන්ත 48) ක් සිය ඉදිකිරීම කටයුතුවල නියෝලේ.
- මෙම වැඩසටහන මගින් රැකියා අවස්ථා 15,182 ක් බෙහිකර ඇත.

### ප්‍රාදේශීය සංවර්ධනයේ වැදගත්කම

- යටිතල පහසුකම් සංවර්ධනය වීම
- සේවා නියුත්තිය ඉහළ යාම
- දේශීය නිශ්පාදනය ඉහළ යාම.
- මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යාම.
- නවෝත්පාදන දිරීමන් වීම.
- ප්‍රාදේශීය සංවර්ධන විශ්මනා අවම වීම.
- කුඩා කර්මාන්ත දිරීමන් වීම.
- ව්‍යවසායකයන් දිරීමන් වීම.

ආර්ථිකයේ ප්‍රාදේශීය සංවර්ධන විෂමතා ඇති වීම කෙරෙහි බලපාන සාදක

- රාජ්‍ය නිලධාරීවාදය.
- දේශපාලන පක්ෂපාතීත්වය.
- දේශපාලන අස්ථිරාවර්ත්වය.
- දියුණු තාක්ෂණික කුම බාවිතා නොකිරීම.
- වෘත්තීමය දැනුම හා පුහුණුව බො ගැනීමට ඇති අවස්ථා දුබ වීම.

### සමකාලීන ආර්ථික සිදුවීම් සහ ප්‍රතිපත්ති

➤ මෙත කාලීන වශයෙන් සිදු වූ දේශීය හා ගෝලීය ආර්ථික සිදුවීම්.



ශ්‍රී ලංකා ආර්ථිකයට බලපෑ දේශීය සිදුවීම්.

2019) වසරේ පළමු භාගයේ දී පාස්කු ඉරුදුන ප්‍රහාරය වල බලපෑම ද අභ්‍යුත්ව මූලික වගයෙන් දේශීයට පැන නැගෙනු අනියෝග මධ්‍යයේ ශ්‍රී ලංකා ආර්ථිකය මන්දුගාමී වර්ධනයක් වාර්තා කළේය.

එසේම 2020 වර්ෂයේ දී ලොව පුරා ව්‍යාප්ත වූ කොරෝනා වසංගතය ද ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල වගයෙන් බලපෑම් ඇති කළේය.

<b>2018</b>	3.9
<b>2019</b>	2.3
<b>2020</b>	-3.6

විරුකියා තත්ත්වය ඉහළ යාම, මේ එක් හේතුවක් වගයෙන් මන්දුගාමී ආර්ථික වර්ධනය ද බලපෑම් ඇති කරන ලදී.

ශ්‍රී ලංකා ආර්ථිකය 2020 වසරේ දී covid 19 වසංගතය හේතුවෙන් දේශීය භා ගෝලීය වගයෙන් මත්‍ය අනියෝග මධ්‍යයේ 2019 වසරේදී වාර්තා කළ 2.3% ක වර්ධනයට සාපේක්ෂව 1.7% කින් පමණ පහළ ගොස් ඇත. දැනට ප්‍රකාශිත නිල සංඛ්‍යා ලේඛනවලට අනුව ශ්‍රී ලංකා ආර්ථිකය 2019 වසරේ පළමු කාර්තුවේ දී වාර්තා කළ 3.7% වර්ධනයට සාපේක්ෂව 2020 පළමු කාර්තුවේ දී 1.6% කින් පහළ යන ලදී.

### විරුකියා අනුපාතය ඉහළ යාමට බලපාන සාධක

- covid 19 වසංගතය මධ්‍යයේ ආර්ථික ක්‍රියාකාරකම් මන්දුගාමී වීම පිළිබඳ කරමින් 2019 වසරේ දී 4.8% ක් වූ විරුකියාව 2020 වසරේදී 5.5% ක් දක්වා ඉහළ ගියේය.
- ගුම් බලකා සහභාගිත්ව අනුපාතිකය 2019 වසරේ දී පැවතී 52.3% සිට 2020 වසරේදී 50.6% දක්වා අඩු විය.

- |  |
|--|
| • පුරුෂ ගුම් බලකා සහභාගිත්ව අනුපාතිකය: 73.0% → 71.9%   |
| • ස්ත්‍රී ගුම් බලකා සහභාගිත්ව අනුපාතිකය: 34.5% → 32.1% |



සේවා නියුත්ති පෙනෙහෙතයේ 2019 වසරේදී වාර්තා වූ මිලියන 8.181 සිට 2020 වසරේදී මිලියන ණතකි 7.999 දක්වා අඩවිය. රැකියා පහත වැට්ටව ප්‍රධාන වගයෙන් හේතු වූයේ කර්මාන්ත හා සේවා කටයුතුවල රැකියා නියුත්තිය අඩු වීමයි.

සේවා නියුත්තියේ දායකත්වය	2019	2020
• කාමිකර්මාන්තය	25.3%	27.1%
• කර්මාන්;	27.6%	26.9%
• සේවා	47.1%	46.0%

#### ➤ ස්ත්‍රී සේවා වියුත්තිය ඉහළ යාමට හේතු

- වෘත්තිය ආරක්ෂාවට පිළිබඳ ගැටළු පැවතීම
- වෘත්තිය පුහුණුව නොමැතිවීම
- කාන්තාවන් වෙහෙස අඩු රැකියා අපේක්ෂා කිරීම
- වැටුප් හා උසස්වීම සම්බන්ධව ස්ත්‍රී පුරුෂ විෂමතාවයන් පැවතීම
- පොදු ප්‍රවාහනයේදී සිදුවන නියෝග
- යල් පැන ගිය සමාජ සම්මත.

උදාහරණ: කාන්තාව නිවසට වී තම දුරුවන් රැක බලා ගැනීම

#### ➤ උගේ සේවා වියුත්තියට බලපාන සාධක

- රුපයේ රැකියා අපේක්ෂා කිරීම
- පහසු රැකියා අපේක්ෂා කිරීම
- ඉහළ වැටුප් අපේක්ෂා කිරීම
- වෘත්තිය හැර යන ඇතැයි දුරන මතය නිසා රැකියා අවස්ථා නොලැබේ යාම
- ගුම වෙළෙඳපාල තුළ පවතින දැඩි තරග තරගගෙකාරීන්වය
- උසස් අධ්‍යාපන අවස්ථා බහුල වීම උදාහරණ: රාජ්‍ය හා පොදුගෙලික විශ්ව විද්‍යාල

#### ➤ තරගනු විරැකියා අනුපාතය ඉහළ යාමට හේතු

- භාෂා හැකියාව ප්‍රමාණවන් නොවීම



- වෘත්තීය පුහුණුවක් නොමැති වීම
- පහසු රැකියා අපේක්ෂා කිරීම
- අධිකාපනික අවශ්‍යතා බහුල වීම
- තරේණා පරපුර ගුමය යොදවන රැකියා වෙනුවට බුද්ධිය යොදවන රැකියා වලට වැඩි කැමත්තක් දැක්වීම

#### ➤ ශ්‍රී ලංකා ආර්ථිකයට බලපෑ ගෝලීය සිදුවීම්

- ආසියාවතික මූල්‍ය අර්බුදය
- යුරෝපා ආර්ථික අර්බුදය
- ගෝලීය ආර්ථිකයේ රටවල් අතර දිගින් දිගටම ඇති වූ අර්බුදයක්
- ලෙස්ක ආහාර අර්බුදය
- ගෝලීය උප්පාන්ත්වය ඉහළ යාම
- විවිධ ක්‍රියාකාරීති වල අති වූ ස්වාධාවික උපදාව

#### ➤ දේශීය භා ගෝලීය සිදුවීම් මගින් ශ්‍රී ලංකා ආර්ථිකයට කරන ලද බලපෑම්.

2019 වසර අවසන් වන විට ශ්‍රී ලංකාව මුහුණ දුන් ප්‍රධානතම අනියෝගය වූයේ වසර කිහිපයක්ම අඩු වර්ධන වෙශයක් පෙන්වුම් කළ ආර්ථිකය පුහුරුවීවනය කිරීමියි.

එසේ වෙනත් covid-19 වසංගතය පැනිරීම භා වසංගතය පැනිරීම වැළැක්වීම සඳහා ගුණ ලබූ කියාමාර්ග හමුවේ ආර්ථිකයේ සියලුම පාර්ශ්වරුවන් මෙන්ම ආර්ථිකය යළි යටා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය ද දැඩි දූෂ්කරණවලට මුහුණ දුන්නේ ය.

**පාස්කු ඉරුදින ප්‍රහාරය නිසා දේවා අංශයට සිදු වූ සිදු වූ බලපෑම**

ස්ථාවර මිල යටතේ වර්ධනය	2019 පළමු කාර්තුව %	2019 දෙවන කාර්තුව %
නොග සහ සිල්ලර වෙළඳාම	4.4	1.3
ප්‍රවාහන	1.8	(1.5)
නවාතැන් සහ ආහාර පාන	4.5	(9.9)



පාසේකු ඉරුදීන ප්‍රහාර වලින් පසුව ආරක්ෂිත හේතු මත පුද්ගල ගමනාගමනය අඩු වීම සහ ආර්ථික කටයුතුවල පහත වැට්ටෙම නමුවේ 2019 වසරේ දී මහාමාර්ග, දුම්රිය මාර්ග සහ ගුවන් මගින් සිදුකරන ලද මගි සහ භාණ්ඩ ප්‍රවාහනය යන දෙපාර්තමේන්තු පසුබෑම් ඇති විය.

### ❖ covid 19 වසංගතයේ බලපෑම්

covid 19 වසංගතයේ බලපෑම පිළිබඳ කරමින් 2020 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය පසුබෑම්කට ලක්වය විය.

ආර්ථික කටයුතු	වාර්ෂික වර්ධන අනුපාතිකය	
	%	
	2019	2020
කෘෂිකර්මාන්තය වන වගාව සහ ධ්‍රීවර	1.0	-2.4
කර්මාන්ත	2.6	-6.9
සේවා	2.2	-1.5
භාණ්ඩ මත බඳ අඩු කිරීමේ සහනාධාර	2.4	-8.0
දුළ දේශීය නිෂ්පාදිතය	2.3	-3.6

- වසරේ දෙවන කාර්නුවේ දී ආර්ථිකය වාර්ෂික ලක්ෂමය පදනම මත 16.4% සංකේෂණය වීම, 2020 වසරේදී ආර්ථිකයේ සමස්ථ සංකේෂණයක් වාර්තා වීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය.
- 2020 පවත්නා වෙළෙඳපොල මිල ගණන් යටතේ දුළ දේශීය නිෂ්පාදිතයෙහි වියදුම් ප්‍රවේශයට අනුව 2019 වසරේ දී 5.5% ක සංකේෂණයක් වාර්තා කළ දුළ දේශීය ප්‍රාග්ධන සම්පාදනය, 2020 වසරේදී 6.2% කින් තවදුරටත් පහළ ගියේය.
- දුළ දේශීය දුළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිතත්ත්වක් ලෙස දේශීය ඉතිරි කිරීම් 2019 වසරේදී පැවති 20.7% ක සිට 2020 වසරේදී 18.9% ක් දක්වා අඩු විය.

➤ දේශීය නා ගෝලීය ආර්ථික සිදුවීම් කෙරෙහි බලපාන් සාදක

❖ මතුපිට උද්ධමනය උවිවාවනයන් සඳහා බලපාන සාධක.



- මිල සූත්‍ර පාදක කරගත් දේශීය තේශීය තේශීය මිල ගණන් ඇතුළු පාලන මිල ගණන් ඉහළ දැමීම
- නිවාස සඳහා කුලී ඉහළ යාම
- නිරුබදු සංගෝධන
- 2018 වසරේ අග භාගයේ දී රුපියල් තියුණු ලෙස අවප්‍රමාණය වීමෙන් පසු කාලීන බලපෑම
- ආහාර මිල ගණන් අඩු මට්ටමක පැවතීම
- ආහාර මිල ගණන් නැවත ඉහළ යාම

### ❖ ගෝලීය ආර්ථික සිදුවීම් සඳහා බලපාන සාදක

ගෝලීය ආර්ථික සිදුවීම්	ගෝලීය ආර්ථික සිදුවීම් සඳහා බලපෑ සාධක	ශ්‍රී ලංකා ආර්ථිකයට කරන බලපෑම
ආසියානික මූල්‍ය අ්‍රේඛුදය	අග්‍නිදිග ආසියානු කළාපයේ මූල්‍ය වෙළෙඳපාල දැයි පිඩිනයකට ලක් වීම. විදේශ ව්‍යවහාර මුදල් ඒකක බොහෝ සේ අවප්‍රමාණය වීම.	ශ්‍රී ලංකා රුපියල් අවප්‍රමාණය වීම. ආසියානික රටවලින් ආනයනය කරන ලද භාණ්ඩ මිල අධික වීම.
යුරෝපා ආර්ථික අ්‍රේඛුදය	2006 වසරේ සිට අමෙරිකානු හා යුරෝපා කළාප වල ඇති වූ අවපාත තත්ත්වය.	ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපාල විදේශ සේවා නියුක්තිය හා විදේශ ආයෝජන ඉහළ යාම.
ලේක ආහාර අ්‍රේඛුදය	ඉත්දින නිෂ්පාදනයට ආහාර විශාල වශයෙන් යොදා ගැනීම.	ශ්‍රී ලංකාවට ආනයන කරනු ලැබූ තිරග පිටි, කිරිපිටි මිල ඉහළ යාම.
ගෝලීය උම්ප්‍රාන්ත්වය ඉහළ යාම	වේශවත් කාර්මික විෂ්ලවය හේතුවත් ගෝලීය අවකාශයට මුදා හැරේන වායුන් ප්‍රමාණය ඉහළ යාම.	සාගර සම්පත් විනාශ වී යාම, ගෝග එලදාව අඩුවීම.

### සමකාලීන ආර්ථික ප්‍රතිපත්ති

2019 අයවැය වාර්තාව 2019 මාර්තු ) වන දින “ප්‍රතිපාදන ගක්තිය, දුප්පතුන්ට රැකවරණය, Enterprises Sri Lanka” තේමාව යටතේ හිටපු මුදල් අමාත්‍ය මංුල සමර්වීර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

එම යටතේ ආදායම යොෂනා රාජියක් ද ඉදිරිපත් කරන ලදී. තොරාගත් භාණ්ඩ සඳහා ආර්ථික සේවා ගාස්තුවක් නියම කිරීම්, බේඛ කොළ සඳහා වූ සේස් බද සංගෝධනය කිරීම්විදේශ ගමන් පත්‍ර නිකුත් කිරීමේ



ගාස්තු හා ආගමන බදු සංගේධනය කිරීම, සිගරටි හා අරක්කු හා තෝරාගත් හාන්චි සඳහා නිෂ්පාදන බදු සංගේධනය කිරීම ආදි ඒවා ඒ අතර විය.

## 2020 දී කොළඹ 19 වසංගතය මධ්‍යයේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා අනුගමනය කළ ප්‍රතිපත්ති

- සමාජ ආරක්ෂණ වැඩි වැඩිසටහන් පූජල් කිරීම.
- ඉලක්කගත පෝෂණය ආධාරක වැඩි වැඩිසටහන් අඛණ්ඩව පවත්වාගෙන යාම.
- සැපයුම් දාමයේ පාර්ශවකරුවන්ට නොසැලි සිටීම සඳහා හඳුස් මූල්‍ය අවශ්‍යතා සපුරාලීම පිණිස පහසුකම් සැපයීම.
- රජය විසින් ආහාර දුව්‍ය මිලදී ගැනීම සහ මහජනය අතර ඒවා බෙදා හැරීම.
- දේශීය ක්‍රිමාන්තය දිරීමත් කිරීම.
- ආහාර සැපයුම් දාමයට සහභාගිවන්නන් විසින් සෞඛ්‍ය හා ආරක්ෂණ රේගුලාසි දුක්‍රී ලෙස පිළිපැදිම.

කොළඹ වරාය නගර කොමිසම ස්ථාපිත කිරීම මගින් ලොව පුරා වන ආයෝජන ආකර්ෂණය මධ්‍යස්ථාන හා සමානවම ව්‍යාපාර පවත්වාගෙන යාමේ පරිසරයක් නිර්මාණය කරමින් ඒ හරහා විදේශීය සංශෝධන ගාලා ඒම් ඉහළ මට්ටමකට ඔසවා තැබෙනු ඇතැයි අපේක්ෂා කිරීම.

- Covid - 19 හේතුවෙන් රැකියා පරිපාරින් නිවසේ සිට රැකියාවේ නිර්ත වීම දක්වා විතැන් වීම.
- වියෙෂයෙන්ම, රැකියා ව්‍යාපාර පිළිවෙන් සම්බන්ධයෙන් වසංගතය කාල පරිවිශේෂය තුළ ගුම වෙළුඳපාලට ඇති කළ පෙර නොවූ විරුද්‍ය බලපෑම මධ්‍යයේ ව්‍යාපාර අඛණ්ඩව පවත්වාගෙන යෙමේ තාවකාලික පියවරක් ලෙස නිවසේ සිට රැකියාවේ නිර්ත වීමේ කුමය Work From Home වඩාත් ජනප්‍රිය විය.

## ❖ සහසු අනියෝගතා සමායතනය (MCC - Millennium Challenge Corporation)

උතා සංවර්ධන රටවල්දිලිඳකම පිටු පිටුදැකීම හා ආර්ථික වර්ධනය ඉදිරියේ ඇති සංරෝධක ඉවත් කිරීම උදෙසා ඇමරිකා එක්සත් ජන ජනපදයේ මූල්‍යාධාර පිරිනැමීම වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ 2003 සහභාගිතා පනතින් ස්ථාපිත වූ ආයතනයකි.



සහසු අනියෝගෙනා ගිවිසුම හරහා මූලිකවම පස් අවුරුදු කාලයක් සඳහා වන ව්‍යාපෘති වෙනුවෙන් මූල්‍යඩාර ලබා දෙන බවත අතර,

- I. ප්‍රවාහන ක්ෂේත්ර ය
- II. කාශීකර්මාන්තය හා ඉඩම්
- III. බලශක්ති හා ජේ කළමනා කළමනාකරණය යන ඉස්වී වෙත අවධානය යොමු කරනු බවයි.

එහිදී මූල්‍ය ආධාර ලබාදීමට රාජ්‍යයන් තෝරා ගැනීමේදී දේශපාලනික ආර්ථික හා සමාජීය නිර්ණායක 17 පිළිබඳ එක්ස ආයතනය විසින් සලකා බවනු බවයි.

MCC ගිවිසුම හරහා ආධාරයක් ලෙස නැවත අයකර ගනු නොලබන ඇමරිකානු බොල් මිලියන 480 (ක්‍රි ලංකා රුපියල් බිලියන 85ක්) ලංකාවට ලබාදීමට නියමිතව තිබුණි.

### MCC ගිවිසුම හරහා ක්‍රි ලංකාවට අභිජිත හැකි බලපෑම කුමක්ද?

- ගිවිසුම අනුව ක්‍රි ලංකාවට ලබාදීමට නියමිත ඇමරිකානු බොල් මිලියන 480න් බොල් මිලියන 447.5 උපයෝගනය කළ යුතු වන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණය සහ ප්‍රවාහන ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය යනු මූලික ව්‍යාපෘති අරමුණු වෙනුවෙන් ය.
  - ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය හරහා මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම අරමුණු කර ඇති අතර, මේ යටතේ,
- 1) මධ්‍යම වටරුම් මාර්ගන්ශ්‍යයට (central Ring road network) ඇතුළත් ප්‍රදේශ්වර මාර්ගන්ශ්‍යකරණය කිරීම.
  - 2) මාර්ග තද බදය කළමනාකරණය කිරීම (Advanced traffic management system)
  - 3) පොදු බස් රථ සේවාව නවීකරණය කිරීම (bus transport service modernization) යන මූලික ප්‍රතිඵල අන්තර් කර ගැනීමට ඉලක්කගත කර ඇත.
- ගිවිසුම්ගත ව්‍යාපෘතිය තුළ පාරිසරික තිරසර හාවය වෙත ඇඩ අවධානයක් යොමු කර තිබීම ප්‍රධානතම ගැටුවකි. ඒ අනුව ව්‍යාපෘතිය යටතේ යෝජිත මධ්‍යම වටරුම් මාර්ගය නිර්මාණය කිරීම පාරිසරික වශයෙන් අයහැපත් බලපෑම ඇති කිරීමට නියමිත බව පරිසරවේදින්න්ගේ මතයයි. මෙම මාර්ග ප්‍රාග මෙරට මධ්‍යම කළකරය ආක්‍රිත පරිසර සංවේදී කළාප හරහා නිර්මාණය කිරීමට යෝජිතය.



- එස්ස ගිවිසුම යටතේ වඩාත් වැඩි අවධානයක් යොමුවේ ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යුපෘතිය හරහා නොරාගත් දිස්ත්‍රික්ක 12ක රුපෝද අයන් සහ අධිකරණවත් සහිත ඉඩම් මැන නිසි ඔප්පුවක් නොමැතිව බලපත්‍ර මගින් ඉඩම් අධිකිය ලබාගෙන සිටින පුද්ගලයන්ට නිසි ඔප්පු බඩා දීමන් ඉඩම් ඔප්පු බිජිටල්කරණය හරහා වාර්තා පවත්වාගේ න යාම අපේක්ෂිතය.

### MCC ආධාර මගින් ශ්‍රී ලංකාවට ලැබෙන වාසි.

- බස්නාහිර පළාතේ දැනට පවතින වාහන තදබදාය ලිභිල් කිරීම.
- ගමන් පහසුව මගින් ජනයාට වඩාත් පලදායි රෙස ආර්ථික වර්ධනයට දායක වීමට හැකියාව ලැබීම.
- වෙළඳපාලට ප්‍රවේශ වීමේ හැකියාව වර්ධනය.
- ඒ හේතුවෙන් තම පුද්ගල්වල ජනතාවට තම නිෂ්පාදන පහසුවන් අලෙවි කර ගැනීමේට හැකිවීම.
- ඊ- ප්‍රවේශ පත්‍ර මගින් බස් ගාස්තු එකතු කර ගැනීමේ පහසු වීම.
- ඊ-ඉඩම් ඔප්පු හේතුවෙන් ඉඩම් නිමියන්ට තම ඔව්ප්පු ආරක්ෂිතව තබා ගැනීමට පහසු වීම හා බැංකු ණය අයදුම් කිරීමේදී පහසු වීම.

### MCC ආධාර මගින් ශ්‍රී ලංකාවට ඇති අවාසි.

- ජාතික ආරක්ෂාව වෙනුවෙන් නො වෙනත් උපාය මාර්ගික වැදගත්කමක් වෙනුවෙන් රුපය හාරයේ පමණක් නිඩිය යුතු ඉඩම් තොරතුරු එක් ආයතනයක් සතුවීම.
- බලපත්‍ර යටතේ ගොවීන් විසින් භුක්ති විදිනු බෙන වගා ඉඩම් වල්ට සින්නක්කර ඔප්පු ප්‍රභානය ඉඩම් අහිම් ගොවී පරපුරක් නිර්මාණය කෙරෙන මූලික පියවරක් වීම.
- ජාතික ආරක්ෂාව හා ස්වේච්ඡන්වයට නිඩිය හැකි අවදානම.
- පොදු ප්‍රවාහන මාධ්‍යයක් වූ දුම්රිය පද්ධතිය පිළිබඳ අවධානය යොමු නොවීම.

## කළුපිය වෙළඳ ගිවිසුම්

### I. සජ්‍යතා

- 1995) දී ඇතිකරගත් එකගතාවයකි.
- සාරක් කළුපිය රටවල නිරු බද හා නිරු බද නොවන වෙළඳ බාධක ඉවත් කිරීම තැපින් වෙළඳ හා ආර්ථික සහයෝගිතාවය පුළුල් කිරීම අරමුණු කරගෙන සිටි.



- ප්‍රභාස්‍ය නීති (Rules of origin) ලැයිස්තුව මේ සඳහා බාධා වී ඇත.

## II. සංචාර

- 2006 වර්ෂයේදී අත්සන් කර එක්ගතාවකි.
- සංචාර වලට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ඇතුළත් වනු ඇත.
- කලාපයේ සංවර්ධනය වන රටවල් අවුරුදු හයක් තුළ දී තීරු බඳ 0% - 5% ත් අතර ප්‍රමාණයකට අඩු කිරීමෙන් උන සංවර්ධන රටවල් අවුරුදු 10 කින් තීරුබඳ එම මට්ටමට ගෙන ඒමත් එකළ වී ඇත.

## III. බ්‍රිතියේ නිදහස් වෙළෙඳ ගිවිසුම

- 2004 වර්ෂයේ සිට ක්‍රියාත්මක වේ.
- බෙංගාල බොක්ක ආණිත සාමාජික රටවල් වලින් සමන් සමන්විත වේ.  
දුනාහරණ: බංගලාදේශය, ඉන්දියාව, මියන්මාරය, තේපාලය, තුනානය, ශ්‍රී ලංකාව හා තායිලන්තය
- විශේෂයෙන් අවධානය යොමු කර ඇති ක්ෂේත්‍ර.  
දුනාහරණ: වෙළෙඳාම හා ආයෝජන, තාක්ෂණය, බලක්තිය, ජලජ සම්පත්, සංචාරක කර්මාන්තය, ප්‍රවාහනය හා සන්නිවේදනය

## IV. ආසියා - කාන්තිකර වෙළෙඳ ගිවිසුම

- 2005 ආරම්භ කළ සංචාරයකි.

සාමාජිකයන් වන්නේ දුනාහරණ බංගලාදේශය, ඉන්දියාව, මියන්මාරය, ශ්‍රී ලංකාව, විනය, පිළිපිනය, දුඩුණු කොරියාව

## V. තීරෙක් සහ මාවතක් ව්‍යාපෘතිය

- තීරෙක්හා මාවතක් ව්‍යාපෘතිය ව්‍යාපෘතිය විනය මගින් ක්‍රියාත්මක කරනු ලබන ගොඩැලෙන් හා සාගරයෙන් විනය යුරෝපයට සම්බන්ධ කෙරෙන වෙළෙඳ මාර්ගය වූ එතිහාසික සේද මාවත යළි ප්‍රතිනිර්මාණය කිරීමට විනය විසින් ගනු ලැබූ ප්‍රයන්තය කි.



## ශ්‍රී ලංකාව වෙත ගමන වන ආර්ථික බල බලපෑම්

- එකිනෙක අවධියේ පටන් ශ්‍රී ලංකාව සමුද්‍රය සේද මාවතේ වැදගත් ස්ථානයක් හිමි කරගෙන සිටින අතර මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ ආයෝජනය, සංචාරක ව්‍යාපාරය, වෙළෙඳාම මත බලපෑම් ඇති කරනු ඇත.
- තිරයක් හා මාවතක් ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා රජය විශාල ප්‍රාග්ධන ව්‍යාපෘති දෙකක් සංවර්ධනය කරනු ලබයි. එනම් හමුබන්තොට වරාය ආණුතව ආර්ථික කළාපයේ සංවර්ධනය කෙරෙන අතර කොළඹ වරාය නගරය ආණුතව මූල්‍ය හා වාණිජ කටයුතු වර්ධනය කිරීමට අපේක්ෂා කරයි.
- හමුබන්තොට වරාය ආණුත කාර්මික කළාපයට විශාල ආයෝජකයක් විනයන් අපේක්ෂා කරන අතර එමගින් සේවා නියුක්තිය රාජ්‍ය බඳ ආදායම ප්‍රාදේශීය සංවර්ධනය යන අංශ වලට ප්‍රතිලාභ සැලසීම්.
- මෙම ව්‍යාපෘතියේ විවිධ අදියරයන්හි ඉදිකිරීම් සඳහා සහ යටිතල පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාවේ සමාගම් වලට සහභාගි වීමට අවස්ථාව උඩවනු ඇත.
- ගෝලීය වට්නාකම් ජාලයට සමුළුව වීමට නැකි වීම. සමුද්‍රය සම්පත් ගවේෂණය තාක්ෂණය, හා දැනුම් නුවමාරුව, රැකියා උත්පාදනය වැනි අංශ වර්ධනය වීම.
- 2010 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවට පැමිණාන සංචාරකයින්ගේ ප්‍රමාණය ඉහළ යාම හරහා සංචාරක ව්‍යාපාරය සංවර්ධනය වීම.

## පාස්කු ඉරුදින ප්‍රහාරය නිසා සේවා අංශයට සිදු වූ සිදු වූ බලපෑම්

- වර්ධන වේගයක් පෙන්වුම් කළ ආර්ථිකය පුනර්ඩීවනය කිරීමයි.
- එසේ වෙතත් covid - 19 වසංගතය පැනිරීම හා වසංගතය පැනිරීම වැළැක්වීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග හමුවේ ආර්ථිකයේ සියලුම පාර්ශ්වරුවන් මෙන්ම ආර්ථිකය යළි යා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය ද දැකි දූෂ්කරණවලට මුහුණ දුන්නේ ය.

